


මහජන බැංකුව | මக்கள் වங்கි



**PEOPLE'S
BANK**

... පුරෝගාමීව

වාර්ෂික වාර්තාව 2019




වර්තමානයේදී මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකුකරණ කර්මාන්තයේ සිය නිමිවළලු පුළුල් කර ගනිමින් පුරෝගාමීව කටයුතු කරයි. සිය ඉසුරුමත් උරුමයේ උපරිම පළ හෙලා ගනිමින්, මහජන බැංකුව තාක්ෂණික පරිණාමයන් හා නව නිපැයුම් සැපයුම්කරුවකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් දේශීය හා විදේශීය සම්මානයට හා සම්භාවනාවන්ට පාත්‍ර වීමට සමත් වී ඇත.

අන් කිසිදු ඒකකයකට සම කළ නොහැකි ශාඛා ජාලයකින් හා ගනුදෙනුකාර කළඹක් සමගින් මහජන බැංකුව, වෙනස් වෙමින් පවතින කාලය ඉදිරියේදී තිරසාර සංවර්ධනය පෙරදැරි කර ගනිමින්, තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ගනුදෙනුකරුවන් ප්‍රමුඛ කොට සලකමින් කටයුතු කරයි. සිය සාර්ථකත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කරන මහජන බැංකුව, ශ්‍රී ලංකාව තුළ පුරෝගාමීව කටයුතු කරන බැංකුවක් ලෙස හැඳින්විය හැක.

මහජන බැංකුව | மக்கள் வங்கி



**PEOPLE'S
BANK**



වාර්තාව කියවන ආකාරය



මෙය අපගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාවයි. එය අප ක්‍රියා කරන, ආර්ථික, පාරිසරික හා සමාජ සන්දර්භය තුළ බැංකුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවකි. එය 2018 දී අප විසින් ප්‍රකාශයට පත් කරන ලද අපගේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මත පදනම් වේ.

මෙම වාර්තාව හරහා මූල්‍ය වාර්තාකරණය සඳහා මහජන බැංකුවට අදාළ වන අතිවාරිය ප්‍රමිති අන්තර්ජාතික ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය (IIRC) සහ ගෝලීය වාර්තාකරණ මූල පිරිම (GRI) වැනි සාමාන්‍යයෙන් පිළිගත් රාමු සහ ප්‍රමිති සමඟ සම්බන්ධ කිරීම අපගේ ඉලක්කයයි .

වාර්තාව කොටස් දෙකකින් ඉදිරිපත් කෙරේ.

1 වන පොත

ඒකාබද්ධ වාර්ෂික වාර්තාව ආරම්භ වන්නේ සභාපතිවරයාගේ ලිපියෙන් සහ පසුව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනයෙනි. “ව්‍යාපාර ආකෘතිය” යන කොටසේ අපගේ ප්‍රාග්ධන හය ව්‍යාපාරයට ඒකාබද්ධ කිරීම, අපගේ ප්‍රධාන පාර්ශ්වකාර කණ්ඩායම් සමඟ අපගේ අන්තර්ක්‍රියා, අප ක්‍රියා කරන සන්දර්භය සහ බැංකුවට ප්‍රමාණාත්මක වන කරුණු දක්වා ඇත. මෙයින් පසුව අපගේ උපායමාර්ගය, එය ක්‍රියාත්මක කිරීම සහ ජයග්‍රහණ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් දැක්වේ.

මෙය කෙටිකාලීන, මධ්‍යම හා දිගුකාලීනව බැංකුවේ වටිනාකම් නිර්මාණ කිරීමේ කටයුතු, එනම් වාර්තාවේ හඳුන්වන තානා සපයයි. “කාර්ය සාධන වාර්තාව” මගින් බැංකුවේ උපාය මාර්ගික දිශාවට ව්‍යාපාරික ඒකකවල දායකත්වය ඉස්මතු කර පෙන්වන අතර ඉන් අනතුරුව බැංකුවේ ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණ භාවිතයන් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කරයි. එය අපගේ පාලන ව්‍යුහය, ආචාර ධර්ම හා අඛණ්ඩතාව පිළිබඳ අපගේ ප්‍රතිපත්ති කාවැද්දූ ආකාරය සහ අපගේ අවදානම් කළමනාකරණය කරන ආකාරය පිළිබඳ දළ විශ්ලේෂණයකි.

2 වන පොත

මූල්‍ය වාර්තා සහ පරිපූරක වාර්තා අංශ අතරට මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ විස්තරාත්මක මූල්‍ය කාර්යසාධනය සහ 2019 දෙසැම්බර් 31 වන දින වන විට මූල්‍ය තත්ත්වය පිළිබඳ කෙටි විස්තරයක් සහ අනෙකුත් අතිරේක තොරතුරු ඇතුළත් වේ.

▼ GRI 102-51

අපගේ වඩාත්ම මෑත ඒකාබද්ධ වාර්තාව වන 2018 දෙසැම්බර් 31 දිනට වන වාර්තාවද, පසුගිය වසර හතර සඳහා වාර්තා ද අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය : <https://www.peoplesbank.lk>

ප්‍රාග්ධන හය

ජාත්‍යන්තර <IR> රාමුවට අනුව, අපගේ ප්‍රාග්ධන මූලය, නිෂ්පාදිත, බුද්ධිමය, මානව, සමාජ හා සම්බන්ධතා සහ ස්වාභාවික ප්‍රාග්ධනය ලෙස අර්ථ දක්වා ඇත. පහත දැක්වෙන අයිතම මෙම වාර්තාව තුළ මෙම ප්‍රාග්ධන හය හඳුනා ගත හැකි දෘශ්‍ය යොමුවක් ලෙස කටයුතු කරයි.



මූල ප්‍රාග්ධනය



මානව ප්‍රාග්ධනය



නිෂ්පාදිත ප්‍රාග්ධනය



සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය



බුද්ධිමය ප්‍රාග්ධනය







ස්වාභාවික ප්‍රාග්ධනය

උපාය මාර්ගය

අපගේ උපායමාර්ගික තේමා පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමට ප්‍රතිචාර වශයෙන් සංවර්ධනය කර ඇති අතර අපගේ ව්‍යාපාරයට සහ පාර්ශ්වකරුවන්ට සැලකිය යුතු ලෙස බලපාන ප්‍රමාණාත්මක මාතෘකා සමඟ සම්බන්ධ වේ. අපගේ ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) සම්බන්ධයෙන් අප ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ සමාලෝචනයක් 55 වන පිටුවේ "උපාය මාර්ගික දිශානතිය" කොටස යටතේ ලබා දී ඇත.

අපගේ ප්‍රධාන උපායමාර්ගික අරමුණු වන්නේ :

-  නව වෙළඳපල ප්‍රමුඛ සේවාවන් අත්දැකීම් ලබා දීම
-  ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගැනීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම
-  අප කරන සෑම කටයුත්තකදීම ක්‍රියාකාරීව විශිෂ්ට වීම
-  සෑම විටම නිවැරදි ආකාරයට ව්‍යාපාර සිදු කිරීම

▼ GRI 102-45, 102-46, 102-48, 102-49, 102-50, 102-52

විෂය පථය සහ සීමාව

මෙම වාර්තාව අපගේ මූල ප්‍රමාණාත්මක වකුගට සමගාමීව 2019 ජනවාරි 1 සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාලය ආවරණය කරයි. මෙම වාර්තාව මහජන බැංකුවේ සහ එහි පරිපාලිතයන් 2 වන පීපල්ස් ශ්‍රී සිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් සහ පීපල්ස් ට්‍රැවල්ස් (පුද්) සමාගමේ සමස්ත මෙහෙයුම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි. මෙම වාර්ෂික වාර්තාවේ මේවා සාමූහිකව "සමූහය" ලෙස හඳුන්වනු ලබන අතර ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වේ. මානව ප්‍රාග්ධනය, පාරිසරික අංශ, පාරිභෝගික හා යටිතල පහසුකම් ආශ්‍රිත කරුණු බැංකුවේ සන්දර්භය තුළ සාකච්ඡා කෙරේ.

විෂයපථය හා සීමාවෙහි පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදවලින් සැලකිය යුතු වෙනස්වීම් නොමැති වූ අතර, පසුගිය වාර්තාකරණ වසරෙහි නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව හා සැසඳීමේ ප්‍රතිප්‍රකාශන නොවීය.

ප්‍රමාණාත්මකාවය

ප්‍රමාණාත්මකාව තීරණය කිරීමේදී, අපගේ පාර්ශ්වකරුවන් සඳහා කෙටිකාලීන, මධ්‍යම හා දිගුකාලීනව වටිනාකම් නිර්මාණය කිරීමට හා පවත්වා ගැනීමට ඇති හැකියාව කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව ඇති ප්‍රමාණාත්මක දේ ප්‍රමාණයා ගැටළු ලෙස අපි සලකමු. GRI සම්මත සහ මෙම කොටසේ සඳහන් අන්තර්ජාතික <IR> රාමුව, අපගේ පාර්ශ්වකරුවන් විසින් සපයන ලද ආදානය භාවිතා කරමින් මෙහි බාහිර පරිසරය විශ්ලේෂණය කිරීම මත පදනම්ව මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව සඳහා ප්‍රමාණාත්මක තේමා අපි අර්ථ දක්වා ඇත්තෙමු. අදාළ තොරතුරු 60 සිට 62 දක්වා පිටුවල "පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම්" සහ 50 සිට 54 දක්වා පිටුවල "ප්‍රමාණාත්මකාවය" යන කොටසේ දක්වා ඇත.

▼ GRI 102-12, 102-54

වාර්තාකරණ රාමු

මෙම වාර්තාව පිළියෙල කිරීමේදී අපි පහත සඳහන් දෑ වලින් සංකල්ප, මූලධර්ම සහ මග පෙන්වීම් ලබා ගත්තෙමු -

- ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ (IIRC) රාමුව
- ගෝලීය වාර්තාකරණ මූලපිරීම (GRI) - (GRI ප්‍රමිති : අනුකූලතාව - මූලික විකල්පය)
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය
- ශ්‍රී ලංකා මහ බැංකුව
- වික්සන් පාඨිනගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs)



▼ GRI 102-11

පුර්වාරක්ෂාව පිළිබඳ මූලධර්මය

අපගේ සමාජ හා පාරිසරික තිරසාරභාවය සම්බන්ධයෙන් පුර්වාරක්ෂාව පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක වේ.

අපගේ මෙහෙයුම් සමාජයට හා පරිසරයට සෘජු හා වක්‍ර බලපෑමක් ඇති කරන බව අපට වැටහෙයි. බැංකුවක් ලෙස අපගේ මෙහෙයුම් සමාජයට හා පරිසරයට සෘජුවම අහිතකර ලෙස බලපාන්නේ නැතත්, අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ බලශක්ති පරිභෝජනය අඩු කිරීම සඳහා වන අපගේ මූලපිරීම් තුළින් අපගේ කාබන් විමෝචනය අඩු කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු.

ණය ප්‍රතිපත්ති, අවදානම් කළමනාකරණය සහ කැපවූ හරිත නිෂ්පාදන මගින් අප ණය දෙන අපගේ ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සෘණාත්මක වක්‍ර බලපෑම වළක්වා ගැනීමට හෝ අවම කිරීමට අපි උත්සාහ කරමු. 101 සිට 109 දක්වා පිටුවන ප්‍රජා ප්‍රාග්ධනය සහ ස්වාභාවික ප්‍රාග්ධනය යටතේ මේවා සවිස්තරව දක්වා ඇත.

▼ GRI 102-56

සහතික වීම


මෙම වාර්තාවේ අඩංගු සියලු මූල්‍යමය හා මූල්‍යමය නොවන තොරතුරු සහ දත්තවල නිරවද්‍යතාව සහ විශ්වසනීයත්වය අපි අගය කරමු. ඒකාබද්ධ සහතික කිරීමේ ආකෘතියක් අනුගමනය කරමින් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල විවිධ අංශ අපි තක්සේරු කර සහතික කර ඇත්තෙමු.

අංශය	අභ්‍යන්තර සහතික වීම	බාහිර සහතික වීම
මූල්‍ය වාර්තාකරණය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණනය	විගණකාධිපති
තිරසාර වාර්තාකරණය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණනය, ව්‍යාපාර ප්‍රධානීන්	KPMG
ආයතනික පාලනය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණනය	විගණකාධිපති
අභ්‍යන්තර පාලනය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණනය	විගණකාධිපති

තත්ත්ව සහතිකය

පැහැදිලිකම සහ සංසන්දනය සඳහා පහසුකම් සැලසීම සඳහා ප්‍රස්තාර, වගු සහ තොරතුරු වහි දෘශ්‍ය අංග භාවිතා කරමින් විශ්වසනීය තොරතුරු සැපයීමට අප සෑම උත්සාහයක්ම ගෙන ඇත. සංසන්දනය කිරීම පහසු කිරීම සඳහා අපි වර්තමාන කාල පරිච්ඡේදයේ සහ පෙර කාල පරිච්ඡේදයේ කාර්යසාධනය ඇතුළත් කර ඇත්තෙමු. සොයා ගත හැකි සහ සත්‍යාපනය කළ හැකි බව ඇති කරන ආවේණික අභ්‍යන්තර පාලන හරහා තොරතුරු සහතික කිරීම සහ සංගත බව පහසු කර ඇත. දෘශ්‍ය අංගයන්ගේ ආධාරයෙන්, වාර්තාවේ කියවීමේ හැකියාව සහ සංක්ෂිප්තය වැඩි දියුණු කර ඇත. බැංකුවේ සෘජු හා වක්‍ර ප්‍රමාණාත්මක බලපෑම් ඇතුළත් කිරීමෙන් වාර්තාවේ සම්පූර්ණත්වය සහතික කෙරේ. අවසාන වශයෙන්, ප්‍රමාණාත්මක අදාළ තොරතුරු පිළිබඳ සම්බර සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති අතර බාහිර සහතිකයක් ලබා ගැනීමෙන් තොරතුරුවල විශ්වසනීයත්වය අපි සහතික කර ඇත්තෙමු.

▼ GRI 102-53



විමසීම් සහ ප්‍රතිචාර

මෙම වාර්තාව පිළිබඳ ඔබගේ අදහස් සහ විමසීම් අපි සාදරයෙන් පිළිගනිමු. ඒවා අප වෙත යොමු කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු:

කළමනාකරණ තොරතුරු දෙපාර්තමේන්තුව
මහජන බැංකුව,
නො 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොළඹ 2.

☎ +94 11 232 7841, +94 11 244 6315, +94 11 248 1481

@ info@peoplesbank.lk

🌐 www.peoplesbank.lk

ඉදිරි දැක්ම ප්‍රකාශ

අනාගත සිදුවීම්වලට අදාළ ප්‍රකාශ සහ වාර්තාවේ අඩංගු මූල්‍ය ප්‍රක්ෂේපණ, දැනට පවතින තොරතුරු මත පදනම් වේ. මෙම සිදුවීම් රඳා පවතින තත්ත්වයන් හා සම්බන්ධ අවදානම් සහ අවිනිශ්චිතතාවයන් තේතුවෙන් මෙම අනාගත සිදුවීම් සාක්ෂාත් කර ගැනීමේ සමභාවිතාව පිළිබඳව මහජන බැංකුව කිසිදු සහතිකයක් ලබා නොදේ. මෙම වාර්තාව පළ කිරීමෙන් පසු ඇති වූ වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා බැංකුව මෙම තොරතුරු යාවත්කාලීන කර නොමැත.



නායකත්වය

සභාපතිවරයාගේ පණිවිඩය	16
ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනය	20
අධ්‍යක්ෂ මණ්ඩලය	24
ආයතනික කළමනාකරණය	28
විධායක කළමනාකරණය	36
ප්‍රධාන කළමනාකරුවන්	38



අප පිළිබඳව

අපගේ බැංකුව	06
අපගේ සමූහය	08
අපගේ වාර්තාව	09



ව්‍යාපාර ආකෘතිය

අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය	40
මෙහෙයුම් පරිසරය	44
ප්‍රමාණාත්මකාව	50
උපාය මාර්ගික දිශාව	55
තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත දායකත්වය	56



විශේෂ තොරතුරු

14



වටිනාකම් නිර්මාණය කිරීම සහ ප්‍රාග්ධනය ගොඩනැගීම

කොටස්කාර නියැලීම	60
මූල්‍ය ප්‍රාග්ධනය	63
නිෂ්පාදිත ප්‍රාග්ධනය	69
බුද්ධිමය ප්‍රාග්ධනය	73
මානව ප්‍රාග්ධනය	78
සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය	89
ගනුදෙනුකාර ප්‍රාග්ධනය -	89
ව්‍යාපාරික හවුල්කාර ප්‍රාග්ධනය -	96
ආයෝජක ප්‍රාග්ධනය -	99
ප්‍රජා ප්‍රාග්ධනය -	101
ස්වභාවික ප්‍රාග්ධනය	106



අවදානම් කළමනාකරණය

110



කාර්යසාධන වාර්තා

- පාරිභෝගික බැංකුකරණය 140
- ව්‍යවසාය බැංකුකරණය 144
- ආයතනික බැංකුකරණය 146
- භාණ්ඩාගාර ඒකකය 148
- විදේශීය ගනුදෙනුකාර සේවා සහ ජාත්‍යන්තර බැංකුකරණය 150



යහපාලන වාර්තා

- ආයතනික යහපාලනය 153
- අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්තා 172
- මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අත්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය 177
- අත්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 179



මූල්‍ය වාර්තා

- මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම 182
- මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව 183
- ආදායම් ප්‍රකාශය 185
- විස්තීර්ණ ආදායම් සම්බන්ධ ප්‍රකාශය 186
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය 187
- ස්කන්ධය වෙනස්වීම් ප්‍රකාශය - බැංකුව 188
- ස්කන්ධය වෙනස්වීම් ප්‍රකාශය - සමූහය 190
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය 192
- මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 193



පරිපූරක වාර්තා

- ආදායම් ප්‍රකාශය (වික්සන් ජනපද ඩොලර්) 298
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය (වික්සන් ජනපද ඩොලර්) 299
- දස වසරක සාරාංශය - බැංකුව 300
- දස වසරක සාරාංශය - සමූහය 301
- බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය 302
- හිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය 315
- ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) 317
- අන්තර්ගත දර්ශකය - "අනුකූලතා" විකල්පය : මූලික 321
- මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව) 321
- ආයතනික තොරතුරු 324

අපගේ බැංකුව

මහජන බැංකුව - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඩිජිටල් මූල්‍ය සේවා සැපයුම්කරු

මහජන බැංකුව යනු ශ්‍රී ලංකාව පුරා ශාඛා 739ක විශාලතම පියසටහන සහිත ප්‍රමුඛ රාජ්‍ය බැංකුවකි. 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.873ක වත්කම් පදනමකට හිමිකම් කියමින්, බැංකු අංශයේ වත්කම් පරමාව අනුව දිවයිනේ දෙවන විශාලතම වාණිජ බැංකුව අපයි. 8,000කට ආසන්න සංඛ්‍යාවක් වන අපගේ කැපවූ කාර්ය මණ්ඩලය දිවයින පුරා මිලියන 14කට අධික ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සිටින අපගේ විශාල පාරිභෝගික පදනමට සේවය කරයි.

1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස පිහිටුවන ලද අප ශ්‍රී ලංකාවේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවකි. දශක හයකට ආසන්න කාලයක් ජාතියට සේවය කරමින්, අප සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන්ට බැංකු විසඳුම් රාශියක් බිහි කර ඇති අතර, එය අප සැබවින්ම "ජනතාවගේ බැංකුව" බවට පත් කර ඇත.

අපගේ ඩිජිටල්කරණ ඵලදායී

ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ මුළු ජාතියටම ගෙන ඒම සඳහා, ඩිජිටල්කරණය සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමේදී පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් අපි 2015 දී ඩිජිටල් පරිවර්තන ගමනක් ආරම්භ කළෙමු. එතැන් සිට ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වයේ සෑම අවස්ථාවකම ලෙහෙසිය, වේගය, කාර්යක්ෂමතාව සහ පහසුව ලබා දෙන විවිධාංගීකරණය වූ ඩිජිටල් බැංකු විසඳුම් රාශියක් දියත් කර ඇත. තොරතුරු, ආරක්ෂාව සහ සුරැකුම සඳහා ඉහළම ජාත්‍යන්තර ප්‍රතිපත්තිය වන ISO/IEC 27001:2013 සහතිකය ප්‍රතිපත්තිය කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බැංකුව අපයි;

76 සහ 77 පිටුවල වැඩිදුර කියවන්න

සමාජ වගකීම් සහ තිරසාරභාවය පිළිබඳ අපගේ කැපවීම

අපගේ මෙහෙයුම් සඳහා වගකීම හාර ගැහිම සහ මූල්‍ය සේවා කර්මාන්තයේ යහපත් භාවිතයන් පිළිබඳ ආදර්ශයක් තැබීම සඳහා අප දැරූ උත්සාහය හඳුනාගෙන, අපට තිරසාර අනාගත සමූහය (SFG) විසින් Carbon Conscious[®] සහතිකය ප්‍රදානය කරන ලද අතර මෙම විශිෂ්ටත්වය ලද ආසියාවේ පළමු රාජ්‍ය බැංකුව අපයි. "People's Green Pulse" මගින් පාරිසරික තිරසාරභාවය පිළිබඳ අපගේ කැපවීම සහ හරිත අනාගතයක් සඳහා වූ අපගේ පොරොන්දුව පෙන්නුම් කරයි.

පිටු 106 සිට 109 දක්වා වැඩිදුර කියවන්න.

ඉහළ ගේණිගත තිරීම

ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඩ් මගින් අපට "AA+(lka)" යන ඉහළ ජාතික දිගු කාලීන ඇගයීමක් ලැබී තිබේ. මෙය අපගේ ඉහළ පද්ධතිමය වැදගත්කම, අර්ධ-ස්වෛරී තත්ත්වය, රජයට ප්‍රධාන ණය දෙන්නන්ගෙන් කෙනෙකු ලෙස අපගේ කාර්යභාරය සහ පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය මත පදනම් වේ.

ප්‍රාග්ධනීකරණය

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව යනු බැංකුවේ යහපත් බව සහ ස්ථාවරත්වය විදහා දක්වන ප්‍රධාන මූල්‍ය දර්ශකයකි. බැංකුව විසින් සිදු කරනු ලබන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අනපේක්ෂිත අලාභයකට මුහුණ දීමට බැංකුවට ඇති හැකියාව මෙයින් මනිනු ලැබේ.

302 සිට 314 දක්වා පිටුවල වැඩිදුර කියවන්න.

ප්‍රධාන වෙනස් වීම්

- අපගේ ඉහළ කාර්යසාධනය සහිත පුද්ගලයින්
- අපගේ ඩිජිටල්කරණ නායකත්වය
- අපගේ නවෝත්පාදන ඵලදායී
- අපගේ වඩාත්ම පුළුල් භූගෝලීය පිය සටහන
- අපගේ විවිධාංගීකරණය වූ පාරිභෝගික පදනම
- අපගේ තාක්ෂණය
- අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය
- අපගේ අවංකභාවය සහ සාරධර්ම
- තිරසාරභාවය සඳහා අපගේ කැපවීම
- අපගේ විවිධාංගීකරණ කළඹ

GRI 102-16

▶ අපගේ දැක්ම


මූල්‍ය සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාවේ අසමසම, වෙළඳපොළ හිඟමුවා යන විරුදාවලිය ලැබීම අපගේ දැක්ම යි.

▶ අපගේ මෙහෙවර

- පහසුවෙන් දැරිය හැකි, පහසුවෙන් ඉටු කරවා ගත හැකි මෙන්ම කාර්යක්ෂමව සපයා දෙනු ලබන මූල්‍ය සම්පාදන විසඳුම් ලබා දී, ජනජීවිතයේ දියුණුවටත්, ව්‍යවසාය සංවර්ධනයටත් දායකත්වය සැපයෙන පරිද්දෙන් මූල්‍ය සේවා සපයාදීමේ ව්‍යාපාරයේ නියැලී සිටීමත්,
- අප ගනුදෙනුකාර හවතුන්ට සැලකීමටත් ඔවුන් රැකගැනීමටත්, කුසලතා ප්‍රවර්ධනයට දිරිදෙමින් අපගේ මානව සම්පත් ප්‍රවර්ධනය කරමින් හා බලගැන්වීමත්,
- තරඟකාරී අන්දමින් ලාභ උපයන අතරම, ජාතික ආර්ථික සංවර්ධනයට අපගේ දායකත්වය සැපයීමත්,
- අපගේ ව්‍යාපාර පරිචයන් අතින් තිරසාර බව රැකගනිමින්, අප බැංකු මෙහෙයුම් කටයුතු සපයා ප්‍රජාවන් වෙත ප්‍රතිඋපකාර ප්‍රදානය කිරීමත්, අපගේ "මෙහෙවර" ලෙසින් ඉටු කෙරේ.

▶ අපගේ වටිනාකම්

- ජාතියේ හඳුනාගත් ලෙසින් ක්‍රියාත්මක වීමත්,
- ගනුදෙනුකාරහවතුන්ගේ අවශ්‍යතා කෙරෙහි මනා හැමියාවකින් යොමු වීමත්,
- කීර්තිනාමයේ ඒකාග්‍රතාව රැකගනිමින් වගවීමත්,
- අඛණ්ඩ උගැනුම් සංස්කෘතියක් පවත්වාගනිමින් කණ්ඩායම් හැඟීමෙන් සේවා සැපයීමත්,
- බලාත්මක වීම සහ විවිධතා ගරු කිරීමත්, අපගේ වටිනාකම් වේ.



අපගේ සමූහය

මහජන බැංකු සමූහය මහජන බැංකුව සහ පීපල්ස් ශ්‍රී සිං ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්ස්, පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම යන පරිපාලිත සමාගම්වලින් සමන්විත වේ. සමූහයට විශාලතම දායකත්වය සපයන්නේ මහජන බැංකුව වන අතර, වය මුළු වත්කම් වලින් 90% ඉක්මවන අතර, බදු පසු ලාභයෙන් 80% ක්ද ඉක්මවයි.

	මහජන බැංකුව 	පීපල්ස් ශ්‍රී සිං ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්ස් 	පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම 
නිමිකාරත්වය		75%	99%
සංස්ථාපිත වර්ෂය	1961	1995	1993
ගනුදෙනුකාර අංශ	<ul style="list-style-type: none"> තනි පුද්ගලයන් ක්ෂුද්‍ර ව්‍යවසාය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංස්ථාපිත, රාජ්‍ය සහ රජය සතු ව්‍යවසාය 	<ul style="list-style-type: none"> තනි පුද්ගලයන් ක්ෂුද්‍ර ව්‍යවසාය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර 	<ul style="list-style-type: none"> තනි පුද්ගලයන් ක්ෂුද්‍ර ව්‍යවසාය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර
ප්‍රධාන නිෂ්පාදන සහ සේවා	<ul style="list-style-type: none"> සිල්ලර බැංකුකරණය ව්‍යවසාය බැංකුකරණය ආයතනික බැංකුකරණය ජාත්‍යන්තර බැංකුකරණය 	<ul style="list-style-type: none"> කල්බදු සහ කුලී පිට ගැනුම් ක්ෂුද්‍ර මූල්‍යය තැන්පතු ණය 	<ul style="list-style-type: none"> අත්‍යන්තර සංචාර විදේශ සංචාර ගමනාන්ත කළමනාකරණය
කාර්ය සාධනයේ විශේෂ අවස්ථා	වත්කම්: රු බිලියන 1,873 බදු පෙර ලාභය: රු බිලියන 19.7	වත්කම්: රු බිලියන 187 බදු පෙර ලාභය: රු බිලියන 6.9	වත්කම්: රු මිලියන 106 බදු පෙර ලාභය: රු මිලියන 6.7
ශාඛා සංඛ්‍යාව	739	103	3
කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව	7,836	3,374	27

1961



මහජන බැංකුව 1961 ජූලි 1වන දින ආරම්භ කරන ලදී. පළමු ශාඛාව කොළඹ ඩිග්‍රැස් විදියේ විවෘත කරන ලදී. වර්ෂය තුළ කොළඹ විදේශ ශාඛාවට අමතරව තවත් ශාඛා අටක් පොලොන්නරුව, හිඟුරක්ගොඩ, හම්බන්තොට, අනුරාධපුර, පුත්තලම, මාතලේ සහ මහනුවර විවෘත කරන ලදී. මුළු සේවක සංඛ්‍යාව 169ක් විය.

1962

ප්‍රධාන කාර්යාලය කොළඹ 2, යුනිට්ස් පෙදෙසේ රත්නම් ගොඩනැගිල්ලට ගෙන යන ලද අතර තවත් ශාඛා 17ක් විවෘත කරන ලදී.

1963

බැංකුව සිය උකස් සේවා ආරම්භ කළේය.

1964

සමුපකාර ග්‍රාමීය බැංකු යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී.

1965

බැංකුවේ සමහර දෙපාර්තමේන්තු කොළඹ 2, ශ්‍රීමත් චිත්තම්පලම් වී. ගාඞ්නර් මාවතෙහි පිහිටි රජයේ ලිපිකරු සේවා සංගමයේ (පීසීවීස්) ගොඩනැගිල්ලට ගෙන යන ලදී. භෞරණ, කැඩිරාව, පදවිය, මන්නාරම, ඇඹිලිපිටිය, කහටගස්දිගලිය, රාගල සහ තලවාකැලේ යන නව ශාඛා ඇතුළුව මුළු ශාඛා සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගියේය.

1967

සුළු පරිමාණ ගොවිපොළ ක්ෂේත්‍රයට පුරෝගාමී ණය දෙන්නා බවට පත්වෙමින් බැංකුව නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය.

1970

අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු සඳහා මුදල් සම්පාදනය කිරීම සඳහා “අතමාරු” ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. හිතර ඉතිරි කරන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා ණය සම්බන්ධිත ඉතුරුම් ක්‍රමයක් වන ආයෝජන ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමය දියත් කරන ලදී.



1971

බැංකුවේ සියවන ශාඛාව මරදගහමුල විවෘත කරන ලදී.

1973

හිඹ්පාදන හා පරිභෝජන ණය පහසුකම් සැපයීම සඳහා පුළුල් ග්‍රාමීය ණය ක්‍රමයක් දියත් කරන ලදී. බැංකුව “ගනු-දෙනු” පිළිවෙත ආරම්භ කළ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සම්ප්‍රදායන් සමඟ කටයුතු කිරීම සහ නැකැත් වේලාවට බැංකුව සමඟ ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලදී.

1975

ආක්‍රමණශීලී ශාඛා පුළුල් කිරීමේ වැඩසටහනක් මගින් අපගේ මුළු ශාඛා ගණන 158 දක්වා ගෙන එන ලදී.

අපගේ චාරිකාව

1977

අපේ 200වන ශාඛාව කොල්ලුපිටියේ විවෘත කරන ලදී. ප්‍රධාන කාර්යාලය කොටුවේ ගොඩනැගිල්ලකට ගෙන යන ලදී. මුළු සේවක සංඛ්‍යාව 5,000ක් විය. පළමු ධීවර බැංකුව කොරළුවැල්ලේ විවෘත කරන ලදී.

1981

අපගේ ශාඛා පාලය 290 දක්වා වැඩි විය. පුළුල් කළ බාල වයස්කරුවන්ගේ ඉතුරුම් යෝජනා ක්‍රමය දියත් කරන ලදී.

1982

බැංකුවේ 300වන ශාඛාව ඉගිරියේ විවෘත කරන ලදී. මුළු සේවක සංඛ්‍යාව 10,000 ක් විය.

1984

බැංකුවේ පරිපාලිත සමාගමක් වන පීපල්ස් මර්චන්ට් බැංකුව ස්ථාපනය කෙරුණි. කොම්පැක්ට් ඒඩ්ස් අපගේ ශාඛාව ජාත්‍යන්තර අංශය හා කොටුව විදේශ ශාඛාව සමඟ ඒකාබද්ධ කරන ලදී.

1986

පරිගණකකරණ ක්‍රියාවලිය අපගේ ප්‍රධාන කාර්යාලයෙන් ආරම්භ වූ අතර තෝරා ගත් නගර ශාඛා සහ බ්ලැක් ලයිට් පද්ධතියක් හඳුන්වා දෙන ලදී. එමඟින් ගනුදෙනුකරුවන් රඳවා ගැනීමේ කාලය සැලකිය යුතු ලෙස පහත වැටිණි.

1987

අපගේ මූලස්ථාන ශාඛාව බැංකුවේ පළමු පූර්ණ ස්වයංක්‍රීය ශාඛාව බවට පත්විය. ලංකා විදුලි බල මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් ග්‍රාමීය විදුලිය ලබා දීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී.

1989

කම්කරු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය අපයට තබා නිවාස ලබාදීමේ ණය ක්‍රමයකට බැංකුව සහභාගී විය. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය

සමඟ එක්ව විදේශයන්හි රැකියා අපේක්ෂකයින් සඳහා ණය ලබා දීමේ වැඩපිලිවෙළක් දියත් කරන ලදී. 1983 සිවිල් අර්බුධයෙන් පීඩාවට පත්වුවත් වෙත ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකා දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPIA) මගින් හඳුන්වා දෙන ලද යෝජනා ක්‍රමයකට බැංකුව සහභාගී විය. වසර තුළ ජනසවය සම්බන්ධිත ණය ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. බැංකුව මගින් ඉතුරුම් සහතිකපත් නිකුත් කිරීමද මෙම වසරේදී අරඹන ලදී.

1990

ඉතුරුම් හිඟිණ තැන්පතු ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. පීපල්ස් විසා කාඩ්පත විසා ඉන්ටර්නැෂනල් සමඟ සහයෝගීතාවෙන් හඳුන්වා දෙන ලද අතර ශාඛා 24ක් සම්පූර්ණයෙන් පරිගණකගත කරන ලදී.

1991

පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය අපගේ මූලස්ථාන ශාඛාවේ ස්ථාපනය කරන ලදී.

1992

රජයේ ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහනට බැංකුව සහාය දැක්වීය. "මහජන ස්වයංක්‍රීය බැංකුකරණ පද්ධතිය" (PABS) නම් අත්‍යන්තරව සංවර්ධනය කරන ලද බැංකු යෙදුමක් සජීවී මෙහෙයුම් ආරම්භ කළේය.



1993

රට පුරා බැංකු ශාඛා 330ක් ක්‍රියාත්මක වූ අතර ප්‍රධාන ශාඛා 35 ක් පූර්ණ වශයෙන් ස්වයංක්‍රීයකරණය කරන ලදී. "වනිතා වාසනා", නමින් කාන්තාවන් සඳහා ඉතිරි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

1994

නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අටක් ස්ථාපනය කරන ලද අතර, ස්වයංක්‍රීයකරණ වැඩසටහන යටතේ ශාඛා 160ක් පරිගණකගත කරන ලදී.

1995

අධ්‍යාපන අමාත්‍යාංශයෙහි සහාය ඇතිව රජයේ ගුරුවරුන්ට සේවා සැපයීමට "ගුරුසෙත" නමින්, නව ඉතුරුම් සහ ණය යෝජනා ක්‍රමයක් දියත් කරන ලදී.

1996

රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් "සුව සෙවණ" නමින්, ණය පහසුකම් පැකේජයක් දියත් කරන ලදී. පාසල් දරුවන්ට "සිසු උදාන" නමින්, නව තැන්පතු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. කුඩා තේ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය සහ බහුවාර්ෂික හෝඟ සංවර්ධන ව්‍යාපෘතිය යන ආසියානු සංවර්ධන බැංකු අරමුදල මත ක්‍රියාත්මක ණය ක්‍රම දෙකකට බැංකුව සහභාගීත්වය දැක්වීය. බැංකුවේ පූර්ණ නිමිකාරීත්වය සහිත පරිපාලිතයන් වන සීමාසහිත පීපල්ස් ලීසිං (පුද්ගලික) සමාගම සහ සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම මෙහෙයුම් කටයුතු ඇරඹීය. විමධ්‍යගත පරිපාලනය සවිමත් කිරීමේ සහ ගනුදෙනුකරුවන් වෙත වඩාත් යහපත් සේවාවක් සැලසීමේ අරමුණින් කලාප කාර්යාල විවෘත කෙරිණි.

1997

ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා සහාය වීමට "සුරතූර" ණය යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී. බැංකුව ජාතික සංවර්ධන බැංකුව (NDB) මගින් අරමුදල සම්පාදිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහයෝගීතා ව්‍යාපෘතිය (SMEAP) යටතේ, බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත ණය පහසුකම් පිරිනැමීය.

1998

පෙට් කාඩ්පත් හිමියන් 125,000 කට අධික සංඛ්‍යාවක් වෙත සේවා සලසමින් මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 36 දක්වා ඉහළ නැංවීණි. ශාඛා 175 ක් පූර්ණ ස්වයංක්‍රීයකරණයට ලක් කරන ලද අතර, උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව 188 දක්වා ඉහළ නැංවීණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව විගමන සේවකයින්ගේ ප්‍රයෝජනය පිණිස "විදේශිකා" නමින් ණය සහ ඉතුරුම් ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.



1999

තම භාරයේ සිටින ලාබාලයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් දිරිගන්වමින් "ඉසුරු උදාන" තැන්පතු ක්‍රමය හඳුන්වාදෙන ලදී.

2000

"ජන ජය", ඉතුරුම් හා ණය ක්‍රමය දියත් කරන ලදී. අලුතින් හඳුන්වා දෙන ලද "ජය ශ්‍රී" දිනුම් ඇදීම මගින් තැන්පත්කරුවන්ට ආකර්ෂණීය තහන පිරිනමන ලදී. දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය 74 ක් දක්වා ව්‍යාප්ත කෙරිණි. PABS ශාඛාවන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සමග සම්බන්ධ කිරීම සඳහා මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය හඳුන්වා දෙන ලදී.



2001

පුද්ගලික බැංකුකරණ ක්ෂේත්‍රයෙන් ඇතැම් අංශ ප්‍රධානීන් බඳවා ගනිමින් බැංකුවේ සංස්ථාපිත කළමනාකරණ කන්ඩායම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදී. කුමේපායික සැලසුමක් හඳුන්වාදීම ඔස්සේ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අරඹන ලදී. මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 90 දක්වා වර්ධනය විය.

2002

PABS ස්වයංක්‍රීය ශාඛා සංඛ්‍යාව 218 දක්වා ඉහළ නංවන ලද අතර, ශාඛා 119 ක් මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය වෙත සම්බන්ධ කෙරිණි. තාණ්ඩාගාර ස්වයංකරණ පැකේජයක් දියත් කරන ලදී.

2003

බැංකුවේ 11 වැනි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී අයෝග ද සිල්වා මහතා 2003 පෙබරවාරි මස 1 වැනි දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. යන් එක්සෙකට්ටි සේවර් (YES) ගිණුම හඳුන්වාදෙන ලදී. බැංකුව අති නවීන ප්‍රමුඛ බැංකුකරණ පද්ධතියක් සහ වෙළඳ සේවා විසඳුමක් සඳහා මැලේසියාවේ සිල්වර් ලේක් සිස්ටම් SDV BUD සමග ගිවිසුමක් අත්සන් තැබීය. මෙම තාක්ෂණයන් ආධාරයෙන් මුලිකව ප්‍රධාන කාර්යාලය ඇතුළුව තෝරාගත් ශාඛාවන් 60 ක මෙහෙයුම් ශක්තිමත් කිරීම සිදුකෙරෙනු ඇත.

2004

2004-2008 ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමේ දෙවන අදියර විලිදක්වන ලද අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිප්‍රාග්ධනීකරණ සහයෝගී පදනම මත වියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමි විය. බැංකුව විසින් ඊචී ඊටීං ලංකා වෙතින් ප්‍රථම පොදු තත්වගණන ශේණිගත කිරීම වන BBB+ හිමිකර ගන්නා ලදී. කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

2005

බැංකුවෙහි 15වන සභාපති ආචාර්ය පී ඒ කීර්වන්දේණිය මහතා 2005 දෙසැම්බර් මුලදී රාජකාරි ආරම්භ කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සහ මහජන බැංකුව අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව, ශ්‍රී ලංකා රජය විසින් බැංකුව තුළ සිදුකරන ලද ස්කන්ධ ප්‍රාග්ධන ආයෝජනයෙහි පළමු

වාර්තය වශයෙන් රුපියල් බිලියන 2 ක් මහජන බැංකුව වෙත හිමි විය. කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපෘතිය ශාඛා ජාලය පුරා තවදුරටත් ව්‍යාප්ත කෙරිණි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු, හැටුන ගොඩනැංවීම් සඳහා රජයෙන් පිරිනමන ලද මුද්‍රය සහයෝගය තුළ බැංකුව ප්‍රධාන අතරමැදි ආයතනයක් වශයෙන් කටයුතු කලේය.

2006

ස්වකීය පූර්ව ශේණිගත කිරීමේ මට්ටමින් තවදුරටත් ප්‍රගතිය විදහා දක්වමින් බැංකුව ඊචී ඊටීං ආයතනයෙන් A- ශ්‍රේණිය අත්පත් කරගැනීමට සමත් විය. මහජන බැංකුවට බැංකු හා මුද්‍ර සේවා අංශයේ 2006 සඳහා POP සම්මානය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා රජය මගින් දෙවන ප්‍රාග්ධන වාර්තය වශයෙන් රුපියල් බිලියන 1ක් මහජන බැංකුව වෙත ලබාදෙන ලදී.

2007

බැංකුවේ 16 වන සභාපති ඩබ්ලිව්. කරුණාපීච මහතා 2007 මැයි මාසයේදී රාජකාරි භාර ගත්තේය. ඊචී ශේණිගත කිරීම්වලින් A- වර්ගීකරණ මට්ටම වර්ෂය තුළ පවත්වා ගෙන යනු ලැබීය. ශ්‍රී ලංකා රජය තෙවන ප්‍රාග්ධන වාර්තය වශයෙන් රුපියල් බිලියන 1.5 ක් මහජන බැංකුවට ලබා දෙන ලදී. මහජන බැංකුව අඩුකර දෙන වසරේදීත් වසරේ බැංකුකරණ හා මුද්‍ර සේවා වෙළඳ භාමය වශයෙන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය. වසර 2007 දී බැංකුව මුළු තැන්පතු අතින් රුපියල් බිලියන 300 අභිබවා යාමට සමත් විය.

2008

චීම්. වික්‍රමසිංහ මහතා බැංකුවේ 12 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 1.5ක සිව්වන ප්‍රාග්ධන වාර්තය නිකුත් කරන ලදී. වසර අවසානය වන විට බැංකුව 10.5% ක ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව මට්ටම කරා ප්‍රගාමය. තවද මෙම වසරේදී රුපියල් බිලියන 2.5ක් වූ බැංකුවේ ප්‍රථම ණයකර නිකුතුව සිදු කෙරිණි. බැංකුවේ ප්‍රේෂණ සේවාවන්හි කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවීන තාක්ෂණය ඔස්සේ මිනිත්තු කිහිපයක් තුළ විදේශයන්හි සිට මුදල් ප්‍රේෂණය කිරීමේ අන්තර්ජාලගත සේවාවක් වන "People's e-remittance" හඳුන්වාදෙන ලදී. නව විදේශ මුදල් තැන්පතු නිෂ්පාදන දෙකක් හඳුන්වා දෙන ලදී. එනම්, ළමයින් සඳහා විදේශ මුදල් තැන්පතු නිෂ්පාදනයක් වන "දූ දරු වතෙර ඉසුරු" සහ "විශේෂ විදේශ ආයෝජන ඉතුරුම් ගිණුමයි" [SFIDA].

අපගේ චාරිකාව

2009

බැංකුවේ 13 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී පී ඩී පතිරන මහතා 2009 ජනවාරි මාසයේදී රාජකාරි භාර ගත්තේය. වසර තුළදී බැංකුව රුපියල් බිලියන 2.5 ක් වූ සිය දෙවන ණයකර හිකුත්ව සිදු කලේය. ශාඛා 214 ක් සහ සේවා මධ්‍යස්ථාන 236 ක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කෙරිණි. බැංකුව මගින් ක්‍රමෝපායිකව දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 300 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කරන ලදී. මුළු තැන්පතු රුපියල් බිලියන 400කට ප්‍රකා විස. වාර්තාගත ඉහළම බදු පෙර ලාභය වන රුපියල් බිලියන 6.1 අත්පත් කර ගැනුණි. බැංකුවේ ඉතිහාසයේ ප්‍රථම වරට 2008 වාර්ෂික වාර්තාව දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ SAFA සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

2010

චී. ඩී. ධර්මසිරි මහතා 2010 ඔක්තෝබර් මාසයේදී බැංකුවේ 14 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. ශාඛා ජාලය සහ සේවා මධ්‍යස්ථාන 679ක් දක්වාත්. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 330ක් දක්වාත් පුළුල් කරන ලදී. 2010 ජූලි මස පිපුණේ ඉන්ටර්නැෂනල් ඩෙවිඩ් කාඩ්පත හඳුන්වා දෙන ලදී. බැංකුව ෆිච් රේටිංග්ස් ලංකා සමාගම වෙතින් AA- ශ්‍රේණිගත කිරීමද, රැම් රේටිංග්ස් වෙතින් AAA ශ්‍රේණිගත කිරීමද, හිමිකර ගැනීමට සමත් විය. 2010 වසර තුළදී මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 462 ඉක්මවා යන ලදී. වාර්තාගත ඉහළම බදු පෙර ලාභය වන රුපියල් බිලියන 8.7 අත්පත් කර ගන්නා ලදී. හිටියේක්හි පැවති ARC සම්මාන උළෙලේදී මහජන බැංකු වාර්ෂික වාර්තාව ස්වර්ණ සම්මාන දෙකකින් පිදුම් ලැබීය. දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය (SAFA) මගින් 2009 මහජන බැංකු වාර්ෂික වාර්තාව රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

2011

චන් වසන්ත කුමාර මහතා 2011 පෙබරවාරි 22 වන දින බැංකුවේ 15 වන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. බැංකුව 2011 ජූලි 1 වන දින ස්වර්ණ ජයන්ති සැමරීය. දිවයිනේ සියළුම ප්‍රදේශ පාහේ ආවරනය කරමින් ශාඛා ජාලය 714 දක්වාද, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 382 දක්වාද ඉහළ නැංවිණි. බැංකුව වෙත ෆිච් රේටිං ලංකා සමාගම මගින් AA (stable) උත්ශේණිගත කරනු ලැබීය. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙලින්, රුපියල් බිලියන 663, රුපියල් බිලියන 539 සහ රුපියල් බිලියන 478 වශයෙන් වාර්තා විය. වාර්තාගත ඉහළම බදු පෙර ලාභය වන රුපියල් බිලියන 15.3 සහ බදු වලට

පසු ලාභය වන රුපියල් බිලියන 10.2 අත්පත් කර ගැනුණි. 2011 SLIM වෙළඳ නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහජන බැංකුව, ශ්‍රී ලංකා බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජනප්‍රියතම බැංකුව සඳහා වන SLIM-Nielsen ජනතා සම්මානයද, වසරේ සේවා වෙළඳ නාමය සඳහා වන SLIM-Nielsen ජනතා සම්මානයද, සේවා කාණ්ඩය සඳහා වන ලෝකඩ සම්මානයද දිනා ගත්තේය.

2012

දිවයිනේ සියළුම ප්‍රදේශයන් පාහේ ආවරනය කරමින් ශාඛා ජාලය 728 දක්වාද, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 420 දක්වාද ඉහළ නැංවිණි. බැංකුව වෙත ෆිච් රේටිං ලංකා සමාගමෙන් අධිශ්‍රේණිගත AA+ (stable) ශ්‍රේණිය පිරිනැමිණි. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙලින්, රුපියල් බිලියන 873, රුපියල් බිලියන 683 සහ රුපියල් බිලියන 660 වශයෙන් වාර්තා වාර්තා විය. ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී මහජන බැංකුවේ 2011 වාර්ෂික වාර්තාව ජාතික කාණ්ඩයෙන් විශිෂ්ට සම්මානයකින් සහ ස්වර්ණ සම්මාන තුනකින් පිදුම් ලැබීය.



2013

2013 පෙබරවාරි මස බැංකුවේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා වැඩ භාර ගත්තේය. දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මධ්‍යස්ථාන විසි තුනක් පිහිටුවන ලදී. ජාත්‍යන්තර වශයෙන් ඒසා සහතිකලත් වෙළඳ ආයතන මිලියන 30 කට අධික සංඛ්‍යාවක් වෙත පිවිසුමක් ලබාදෙමින්, කාඩ්පත් මිලියනයක සන්ධිස්ථානය මෙම වසර තුළ අභිබවා යාමට බැංකුව සමත් විය. සංස්ථාපිත ගනුදෙනුකරුවන් සඳහා සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ රේඛා බදු ගෙවීම් සඳහා අන්තර්ජාලගත තර්ජන කාල ගෙවීම් පහසුකමක් සපයන ලදී. මහජන බැංකුව, ජාතික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්ඵවය හා සම්බන්ධ වූ පළමු බැංකුව වශයෙන් ඉතිහාසයට එක් විය. ස්වයංක්‍රීය

ටෙලර් යන්ත්‍ර පරිශ්‍රයන් 460 දක්වා ඉහළ නැංවුනු අතර, ශාඛා ජාලය 735 දක්වා ව්‍යාප්ත කෙරිණි. බැංකුවේ මෙම වසරේදී සිව් වන ණයකර හිකුත්වීදී රුපියල් බිලියන 5 ක වටිනාකමින් යුතු ණයකර හිකුත් කරන ලදී.

2014

2014 දී ක්ෂේත්‍රයේ දෙවන විශාලතම බැංකුව වශයෙන්, මහජන බැංකුව රුපියල් ට්‍රිලියනයක වත්කම් පදනම අභිබවා යාමට සමත් විය. යුරෝපීය ගෝලීය බැංකුකරණ හා මූල්‍ය සම්මාන - ශ්‍රී ලංකාව 2014 ප්‍රදානය කල "2014 වසරේ බැංකුව" වශයෙන්ද, 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය" වශයෙන් හා "ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව" වශයෙන්ද සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට මහජන බැංකුව සමත් විය.

2015

ස්වකීය ගනුදෙනුකරුවන්ගේ වටිනාකම ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතා උත්පාදනය සහ අවදනාම් කළමනාකරණ හැකියාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් බැංකුව මහත් අපේක්ෂා සහගත අයුරින් සිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹීය. ඒ අනුව, බැංකුව මගින් ගනුදෙනුකරුවන් වෙත වැඩි පුරක්ෂිතතාවක් සහ විශ්වසනීය බවක් ලබාදීම උදෙසා ස්වකීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ව්‍යවසාය සවිබලකරණ දෘඩාංග පදනමක් වෙත උසස් කෙරිණි. ප්‍රමුඛ බැංකුකරණ පද්ධතිය, දත්ත ගබඩා කිරීමේ ධාරිතාවයන් සහ POS යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජන සිදු කෙරිණි. ස්වකීය තිරසාරත්ව කැපවීම විදහා දක්වමින් බැංකුව මගින් හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වාදෙන ලදී. වෙළඳපොල තත්ත්වය සවිමත් කිරීම සහ සිය පාර්ශ්වකරුවන් වෙත දිගු කාලීන වටිනාකම් ලබාදීම අරමුණු කරගත් බැංකුවේ 2016 - 2020 සඳහා වන ක්‍රමෝපායික සැලසුම වෙත සාර්ථකව පිවිසීම ද මෙම වසරේ සිදු විය.

2016

චන් වසරක් තුළ ට්‍රිලියන ද්විත්වයක් අත්පත් කරගැනීම සිදුකල එකම මූල්‍ය සමූහය බවට පත් වෙමින්, මහජන බැංකු සමූහය වසර තුළදී තැන්පතු සහ අත්තිකාරම් යන අංශ දෙකෙන්ම රුපියල් ට්‍රිලියනයේ සන්ධිස්ථානය පසු කිරීමට සමත් විය. බැංකුව අඛණ්ඩව තෙවන වසරේදීද, ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය" වශයෙන් හා "ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව" වශයෙන්ද සම්මානයට

පාත්‍ර විය. එය ආසියාවේ 387 වැනි විශාලතම බැංකුව වශයෙන්ද තෝරා ගන්නා ලදී. ස්වකීය ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව, බැංකුව මගින් පහසු මූල්‍ය විසඳුම් සහ අවර්තනා වලින් තොර බැංකුකරණ සේවාවන් සඳහා වන ඉහළ යන ගනුදෙනුකාර ඉල්ලුම් මැනවින් සපුරාලමින්, කොළඹ නගරයේ ස්ථාන හතකදී මුදල් තැන්පතු යන්ත්‍ර, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් සමන්විත 'ඩිජිටේස්ඩ්' ස්වයං සේවා මධ්‍යස්ථාන විවෘත කරන ලදී. නව ජාත්‍යන්තර ප්‍රවණතාවන් හා සමගාමීව ගනුදෙනුකරුවන්ගේ ශිෂ්‍යයෙන් වෙනස් වෙමින් පවතින්නා වූ අපේක්ෂාවන් වෙත සේවා සැලසීම සංකේතවත් කරමින් බැංකුව මගින් නව ලාංඡනයක් විලිඳක්වන ලදී.

2017

පසුගිය වසර 10 කාලය මුළුල්ලේ බදු, විශේෂ බදු සහ ලාභාංශ ගෙවීම් වශයෙන් ජාතික ආර්ථික සංවර්ධනය වෙත දක්වන ලද ඒකාබද්ධ දායකත්වය රුපියල් බිලියන 150 ඉක්මවා ගියේය. එයට අමතරව, පසුගිය වසර අට ඇතුළත පළමු වරට බැංකුව වෙත රුපියල් බිලියන 5 ක නව ප්‍රාග්ධන යෙදවුමක් හිමි විය.

කොළඹදී ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණය කරන ලද ශාඛාව විවෘත කරමින්ද, තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය උදෙසා ISO/IEC 27001:2013 තත්ත්ව සහතිකය හිමිකර ගනිමින්ද, බැංකුව ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ අංශයෙන් ප්‍රථම ජයග්‍රහණ රැස්ක වාර්තා කලේය. මෙය තොරතුරු ආරක්ෂණය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් පිදෙන ලොව ඉහළම සහතිකත්වය වන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් මෙම සහතිකයෙන් පිදුම් ලද පළමු අවස්ථාවද මෙය වේ.

බැංකුව වෙත ආසියානු බැන්කර් සඟරාව වෙතින් ආසියාවේ 400 වන විශාලතම බැංකුව යන ශ්‍රේණිගත කිරීමද, බැන්කර් සඟරාව (වික්සන් රාජධානිය) මගින් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කිරීමද හිමි විය. දේශීය වශයෙන්, බැංකුව ශ්‍රී ලංකා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී "2017 දේශයේ විශිෂ්ටතම බැංකුව" වශයෙන්ද, ලෝක වෙළඳ නාම උපදේශන ඒජන්සිය - ඉන්ටර් බ්‍රැන්ඩ් වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන වඩාත්ම වටිනාකමින් යුතු වෙළඳ නාමය වශයෙන්ද ඇගයීමට පාත්‍ර විය. අඛණ්ඩ 11 වැනි

වසරේදී, 2017 SLIM-Nielson සම්මාන උළෙලේදී විශේෂිත "වසරේ ජනතා සේවා වෙළඳ නාමය" වශයෙන් හා "වසරේ ජනතා බැංකුකරණ සේවා සම්පාදක" සම්මානයෙන්ද මහජන බැංකුව පිදුම් ලැබීය.

2018

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් සම්බන්ධ විශාලතම බේචල ගනුදෙනුව වශයෙන් වාර්තා වූ, සිංගර් ශ්‍රී ලංකා අත්පත් කරගැනීමට හේලිස් සමාගම වෙත රුපියල් බිලියන 10.9 ක හවුල්කාර ණය පහසුකමක් ප්‍රදානය කරන ලදී.

ඩිජිටල් ව්‍යාපාරය තුළ බැංකුවේ ප්‍රමුඛත්වය තවදුරටත් සවිමත් කරමින්, ගනුදෙනුකරුවන්ගේ පහසු උදෙසා 2018 දී විකල්ප ඩිජිටල් වැනල හයක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් වශයෙන්, පීපල්ස් වේව් (People's Wave) මොබයිල් බැන්කින් ඇප්, පීපල්ස් වෙබ් (People's Web) ඉන්ටර්නෙට් බැන්කින් පෝටල්, පීපල්ස් විස් (People's Wiz) වික්ස්ප්‍රස් බැන්කින්, පීපල්ස් වින් (People's Wyn) ඉන්ටර්නෙට් බැන්කින් සහ මොබයිල් ඇප්ල RLOS ඊටේල් ලෝන් ශීර්ප්නේට්ස් සිස්ටම් සහ CLOS කෝර්පරේට් ලෝන් ශීර්ප්නේට්ස් සිස්ටම් වේ. මෙරට පවතින මූල්‍ය ඇප් බොහොමයක් අතුරින්, පීපල්ස් වේව් වැඩිම ඩවුන්ලෝඩ් කිරීමකට ලක් වූ ඇප් එක බවට පත්වූ අතර Google play හි 4.7ක ශේණිගත කිරීමක් ඇති විය මේ වන විට දිවයින පුරා ගනුදෙනුකරුවන් 300,000 ට අධික පිරිසක් භාවිත කරති.

අඛණ්ඩව 12 වන වරටත් බැංකුවට "වසරේ ජනතාවගේ බැංකු සේවා සැපයුම්කරු" සම්මානය හිමි විය. තවද 2018 ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී, බැංකුව "පාරිභෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ බැංකුව" වශයෙන් ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එයට අමතරව 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකුව "දේශීය වෙළඳපොල ව්‍යාප්ති විශිෂ්ටත්ව" සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාත්‍යන්තර මට්ටමින් බැංකුව නැවත වරක් වික්සන් රාජධානියේ බැන්කර් සඟරාව මගින් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශේණිගත කරන ලද අතර, 2018 ශ්‍රී ලෝපා ලෝක බැංකුකරණ හා මූල්‍ය සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව" වශයෙන්ද සම්මානයට පාත්‍ර විය. තවද, ඩිජිටල්කරණ විශිෂ්ටත්වය කෙරෙහි වන අපගේ

අප්‍රතිභත කැපවීම උදෙසා සාක්ෂි සපයමින්, 2018 ආසියානු බැංකුකරණ ව්‍යාපාර ජයග්‍රහණ සම්මාන උළෙලේදී මූල්‍ය තාක්ෂණ නව හඳුන්වාදීම් වෙනුවෙන් ආසියා ශාන්තිකර කළාපයේ "විශිෂ්ටතම ශාඛා ඩිජිටල්කරණ සම්මානය" මහජන බැංකුව වෙත පිරිනැමිණි.

2019

මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත 2019 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එමඟින් හිඟාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා සාපේක්ෂව පහසුවෙන් ණයකර හිකුත් කිරීමට බැංකුවට හැකි වේ. සංශෝධනයෙන් පසුව, බැංකුව සාර්ථකව රුපියල් බිලියන 10.0 ක් බාසල් III, ස්තර II අනුකූලතා ණයකර හිකුත් කළේය.

ස්වයං බැංකු ඒකක (SBUs) පිහිටුවීම පසුගිය වසර දෙක තුළ වේගවත් වූ අතර 2019 අග වන විට 239 ක්වවා ළඟා විය - එය හුදෙක් වසර තුනක ජයග්‍රහණයයි. පීපල්ස් වේව් යෙදුම රටේ වෙනත් බොහෝ මූල්‍ය යෙදුම් අතිබවා ගොස් ශ්‍රී ලංකාවේ වැඩිපුරම බාගත කළ මූල්‍ය යෙදුම්වලින් එකක් බවට පත්වී Google Play Store හි ආකර්ෂණීය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත්තේය. ඩිජිටල් වේදිකාවේ බැංකුවේ සාර්ථකත්වය, ඒෂියන් බැන්කර් සඟරාව සහ ඒෂියා මගී යන දෙකෙන්ම හොඳම ඩිජිටල් බැංකුව 2019 ඇතුළු ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සම්මාන රාශියක් තුළින් සහ 2019 සඳහා ඒෂියන් බැන්කර් සඟරාව විසින් හොඳම ජංගම බැංකුකරණ යෙදුම් ලෙස පිළිගැනීම තුළින් පෙන්නුම් කරයි. 2018 ඒෂියන් බැන්කර් මූල්‍ය තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලේදී මහජන බැංකුවට හොඳම ඩිජිටල්කරණ ආරම්භක වැඩසටහනට සම්මාන හිමි විය.

තොරතුරු ආරක්ෂණය සහ ආරක්ෂාව සඳහා ඉහළම ජාත්‍යන්තර ප්‍රතිභතය වන - ISO/IEC 27001:2013 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු සහ එකම බැංකුව ද මහජන බැංකුවයි. 2019 දී ඒෂියන් බැන්කර් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම පුද්ගල කේන්ද්‍රීය බැංකුව සහ ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වඩාත්ම දියුණු පුද්ගල කේන්ද්‍රීය බැංකුව ලෙස බැංකුව පිළිගෙන තිබේ. ආසියානු සංවර්ධන බැංකුව සිය වෙළඳ මූල්‍ය මෙහෙයුම් සඳහා මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හවුල්කාර බැංකුව ලෙස පිළිගෙන තිබේ.

විදේශීය බැංකුවලින් අරමුදල් රැස්කිරීමේ මිණුම් දණ්ඩක් තබමින් මහජන බැංකුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් විසින් ලබාගෙන ඇති විශාලතම හා දීර්ඝතම ද්විපාර්ශ්වික අරමුදල් පහසුකමට අත්සන් තැබීය. මෙය අපගේ ජාතියේ සංකීර්ණ හා ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා මුදල් සැපයීම සම්බන්ධව බැංකුව කෙරෙහි ඇති ගෝලීය පිළිගැනීම සහ විශ්වාසය, බැංකුවේ පාලන ව්‍යුහය, විශේෂඥතාව සහ අපක්ෂපාතී බව පිළිබඳ පැහැදිලි පිළිබිඹුවකි.



විශේෂ තොරතුරු

▼ GRI 102-7

	මැදුරු			සමුහය		
	2019	2018	වෙනස %	2019	2018	වෙනස %
මෙහෙයුම් කාර්ය සාධනය (රු බිලියන)						
පොලී ආදායම	184.0	166.4	10.6	217.2	195.6	11.1
ඉදිකිරීම් පොලී ආදායම	58.5	55.4	5.6	75.9	71.2	6.7
දළ ආදායම	197.0	181.3	8.7	235.5	214.7	9.7
විකල්ප කළ අගය මත බදු සහ ආදායම් බදු වලට පෙර මෙහෙයුම් ලාභය	28.6	32.0	-10.6	37.2	40.6	-8.5
බදු පෙර ලාභය	19.7	24.4	-19.4	25.7	31.2	-17.7
බදු	6.7	7.3	-7.8	9.5	9.7	-2.0
බදුවලට පසු ලාභය	12.9	17.1	-24.4	16.2	21.5	-24.7
ශ්‍රී ලංකා රජය වෙත ගෙවූ ලාභාංශ	2.4	3.4	-29.2	2.4	3.4	-29.2
රඳවා ගත් ලාභය	10.5	13.7	-23.2	13.8	18.1	-23.9
මූල්‍ය තත්ත්වය (රු බිලියන)						
මුළු වත්කම්	1,873.4	1,734.7	8.0	2,049.8	1,908.5	7.4
දළ ණය සහ ලැබිය යුතු දේ	1,383.8	1,334.4	3.7	1,541.0	1,489.9	3.4
මුළු තැන්පතු	1,491.4	1,423.0	4.8	1,588.9	1,495.3	6.3
කොටස් හිමියන්ගේ අරමුදල්	95.0	91.2	4.1	130.0	123.5	5.3
කාර්ය සාධන අනුපාත (%)						
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (බදුවලට පෙර)	1.1	1.5		1.3	1.8	
ස්කන්ධය මත ප්‍රතිලාභ	13.9	20.3		12.8	18.7	
පිරිවැය/ආදායම් අනුපාතය	64.2	61.3		63.1	60.7	
අක්‍රිය ණය අනුපාතය	3.3	2.5		3.7	2.7	
ණය ආවරණ අනුපාතය	60.0	72.3		62.0	71.6	
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාතය - දේශීය බැංකු ඒකකය	29.5	23.0				
- අක්වේරල බැංකු ඒකකය	34.6	30.4				
ණය/තැන්පතු අනුපාතය	92.8	93.8		97.0	99.6	
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය - ස්තරය 1	10.7	11.0		11.6	11.7	
- සමස්ථ	14.7	14.5		14.9	14.5	
කොටස් හිමිකාර අනුපාත (රු)						
කොටසක ඉපැයුම	12,926	17,095		14,985	19,978	
කොටසක ඉදිකිරීම් වත්කම් වටිනාකම	94,964	91,210		130,016	123,513	



පාරිභෝගික වටිනාකම

එක් වූ නව ගනුදෙනුකරුවන් සංඛ්‍යාව

2019	2018	වෙනස (%)
667,349	659,118	1.2

ගෙවූ පොලී (රු බිලියන)

2019	2018	වෙනස (%)
125.5	111.0	13.0

අන්තර්ජාල සහ ජංගම බැංකු ගනුදෙනුකරුවන් සංඛ්‍යාව

2019	2018	වෙනස (%)
381,573	194,280	96.4

බිස්නාහිර පළාතෙන් පිටත ස්වයං බැංකුකරණ ඒකක

2019	2018	වෙනස (%)
154	136	13.2



සේවක වටිනාකම

රඳවා ගැනීමේ අනුපාතය (%)

2019	2018	වෙනස (%)
96.5	95.5	1.0

බිස්නාහිර පළාතෙන් පිටත සේවකයන්

2019	2018	වෙනස (%)
4,716	4,903	(3.8)

වසර 10කට වඩා වැඩි සේවා කාලයක් ඇති සේවකයන්

2019	2018	වෙනස (%)
3,131	3,369	(7.1)

කාන්තා සේවකයින්

2019	2018	වෙනස (%)
4,778	4,909	(2.7)



ව්‍යාපාර හවුල්කරුවන්

ඇති කර ගත් නව සැපයුම්කරුවන් ගණන

2019	2018	වෙනස (%)
58	128	(54.7)



ජාතික දායකත්වය

රජයට ගෙවූ බදු (රු මිලියන)

2019	2018	වෙනස (%)
17,397	16,395	6.1

රජයට ගෙවූ ලාභාංශ (රු මිලියන)

2019	2018	Change (%)
2,420	3,420	(29.2)



ප්‍රජාව

ආයතනික සමාජ වගකීමේ ආයෝජන (රු '000)

2019	2018	වෙනස (%)
35,683	42,288	(15.6)

ප්‍රජා පාදක ණය (රු මිලියන)

2019	2018	වෙනස (%)
71,927	42,511	69.2



පරිසරය

පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය (GJ)

2019	2018	වෙනස (%)
6,499	6,787	(4.2)

**එක් සේවකයෙකු සඳහා බලශක්ති තීව්‍රතාව :
ප්‍රධාන කාර්යාලය**

2019	2018	වෙනස (%)
12.7	12.5	1.6

ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය කඩදාසි (KG)

2019	2018	වෙනස (%)
36,117	18,207	98.4

සභාපතිවරයාගේ පණිවිඩය



“පශ්චාත් COVID-19

යුගයක ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව පූර්ණ අවබෝධයෙන් සිටිමින් අපි අනාගතය දෙස යම් තරමක බලාපොරොත්තුවකින් හා ශූභවාදීව බලා සිටිමු.

අපගේ අවධානය යොමු වී ඇත්තේ ව්‍යුහාත්මක පිරිවැය අඩු කරමින් බැංකුවේ සමස්ත ප්‍රතිරෝධය ශක්තිමත් කරමින් ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අපගේ ඩිජිටල් ආයෝජන ඇතුළු අසමසම හැකියාවන් ප්‍රශස්ත කිරීමයි”.

සුජීව රාජපක්ෂ
සභාපති

▼ GRI 102-14

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, 2019 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි.

ශක්තිමත් කිරීම පිළිබඳ වසරක්

2019 වර්ෂය මහජන බැංකුව ශක්තිමත් කිරීමේ වසරක් වූ අතර දිගු කාලීනව තිරසාර වර්ධනයක් සඳහා බැංකුව ස්ථානගත කිරීම සඳහා වැදගත් පියවර ගන්නා ලදී. වර්ෂය තුළ අපගේ උත්සාහයන් වූයේ අවදානම් කළමනාකරණය සහ අනුකූලතාවය සඳහා වන ආයෝජන තුළින් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, ප්‍රාග්ධන පදනම වර්ධනය කිරීම සහ වෙනස් කළ පාරිභෝගික අත්දැකීමක්, කාර්යක්ෂමතාවයක් සහ ගුණාත්මක ඉපැයීම් වර්ධනයක් ලබා දීම සඳහා ඩිජිටල්කරණයේ අපගේ ආයෝජන ප්‍රාග්ධන කිරීමයි. මහජන බැංකු පනතට අදාළ සංශෝධන අවසන් කර ඇති අතර එමඟින් බැංකුවට සිය නියාමන ප්‍රාග්ධනය සාපේක්ෂව පහසුවෙන් වර්ධනය කර ගැනීමටත්, සම අවස්ථා තුළ ක්‍රියාත්මක වීමටත් හැකි විය. දිගු කාලීනව තිරසාර වර්ධනයක් සඳහා බැංකුව ස්ථානගත කර ඇති අතර, විශේෂයෙන් රාජ්‍ය නොවන අංශයේ ණය වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට මෙම වේගය ඉවහල් වී තිබේ.

තිරසාර බැංකුවක් ගොඩනැගීම

2020 වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ හා තාක්ෂණිකව දියුණු බැංකුව බවට පරිවර්තනය කිරීම සඳහා මීට වසර තුනකට පෙර ආරම්භ කළ අපගේ ඩිජිටල්කරණ උපායමාර්ගයෙහි අප විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇත. ලෝකයේ කීර්තිමත් මූල්‍ය ආයතන කිහිපයක් සමඟ අපව සමපාත කරමින්, දිනාගත් බොහෝ පිළිගැනීම් අපගේ අභිලාෂිත ඩිජිටල් පරිවර්තන සැලැස්ම අනුමත කරන අතරම, එය අපගේ දැක්ම යුක්ති සහගත බවත්, අරමුණු හා ඉලක්ක වෙත අප ලඟා වීම කාලෝචිත බවත් අවධාරණය කරයි. කෙටි කාලීන කාල සීමාවක් තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ස්වයං බැංකු ජාලය දියත් කිරීම සහ ඩිජිටල්කරණයේ නව පියවරන් රැසක් ගැනීම තරහා ඉහළ ජාලයක් සහිත ලෝකයක අපගේ ගනුදෙනුකරුවන් ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම සඳහා විවිධ ජන කොටස් වල අපේක්ෂාවන් සපුරාලීමට අපව ස්ථානගත කර තිබේ. ව්‍යුහාත්මක පිරිවැය අඩු කරන අතරම වඩා හොඳ පාරිභෝගික අත්දැකීම් ලබා දීම සඳහා අපගේ ඩිජිටල් ආයෝජන සහ හැකියාවන් ප්‍රශස්ත කිරීම අපගේ අවධානයයි. එමෙන්ම දිගු කාලීනව අපගේ පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ වැඩිදියුණු කිරීම සඳහා බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත් අපගේ අවධානය යොමුව ඇත.

අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ පළපුරුදු කළමනාකරණ කණ්ඩායම අවධානය යොමු කර ඇත්තේ විශිෂ්ට නිෂ්පාදන නවෝත්පාදනය කරමින් සහ සැමවිටම කැපීපෙනෙන පාරිභෝගික අත්දැකීම් ලබා දීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස මහජන බැංකුව සිටින බව සහතික කිරීම සඳහායි. අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත්ම වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි මෙම අවධානය යොමු වී ඇති අතර, එය අපගේ බැංකුව පැහැදිලි වෙළඳපල ප්‍රමුඛයෙකු බවට පත් කරන අතර හොඳම බැංකු අත්දැකීම් අවශ්‍ය පුද්ගලයින් සඳහා තෝරා ගැනීමකි.

අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් ආරම්භ කිරීම

අපගේ පාලනයෙන් ඔබ්බට ගිය ආර්ථික, සමාජීය හා පාරිසරික පීඩනයන්ගෙන් යුතු වූ සාර්ව ආර්ථික වටපිටාව අභියෝගාත්මක වූ අතර එය සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. පාස්කු ඉරටු තුස්ත ප්‍රහාරයේ අහිතකර ප්‍රතිඵලයක් වශයෙන් තත්වය තවදුරටත් උග්‍ර වූයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෑම අංශයකම පාහේ දැඩි ප්‍රතිඵලයක් ඇති කරමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන් කෘෂිකාර්මික හා කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම්වල උපපාර්ශ්වීය වර්ධනයන් සමඟ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අඩු විය.

විවෘත පසුබිමක් තුළ විශදම් පාලනය කර ගනිමින් අනාගත ප්‍රතිඵල ජනනය කරන තාක්ෂණ හා වැඩසටහන් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම සඳහා සියුම් සම්බරතාවක් අවශ්‍ය වේ. අපි එම සම්බරතාව 2019 දී ප්‍රශංසනීය ලෙස අත්කර ගත් අතර අනාගතය සඳහා බැංකුව ස්ථානගත කිරීම සඳහා වන ප්‍රධාන ආයෝජන සිදුකරන ලදී. අනුවර්තනය වීමට හා නව්‍යකරණය කිරීමට අපගේ ඔප්පු කළ හැකියාව කෙරෙහි අවධානය යොමු කරමින්, අපි දුෂ්කර මෙහෙයුම් පරිසරය තුළ සාර්ථකව සැරසැරුවෙමු. දශක හයකට ආසන්න කාලයක් තිස්සේ ගොඩනගා ඇති සාර්ථකත්වය අපගේ මූලික ව්‍යාපාරික ක්‍රියාශීලී බව සනාථ කරන අතර අත්දැකීම් සහ අපගේ අවබෝධය මගින් අභියෝග කළමනාකරණය කිරීමට සහ වෙනස් කිරීමට, එය මෙහෙයවීමට හා හැඩගැස්වීමට සහ අපගේ පාර්ශ්වකරුවන්ට ද එලෙසම කිරීමට ද උපකාර කිරීමට හැකි වී තිබේ. තවත් බොහෝ දේ කළ යුතු යැයි අප විශ්වාස කරන බැවින් අපගේ සාර්ථකත්වයන් ගැන අපි තෘප්තිමත් නොවෙමු. අපගේ අවධානය යොමු වන්නේ ඉදිරියට යාමේදී සාර්ථකත්වයේ සීමාවන්ට දැනුවත්ව හා ඉතා උනන්දුවෙන් අභියෝග කිරීමට ය.

COVID-19 ව්‍යාප්ත වීම නිසා ලොව පුරා පෙර නොවූ විරූ වෙද්‍ය, ආර්ථික හා මානව අභියෝගයන් ඉදිරිපත් වී පිටින, පීඩනෝපායන්, ප්‍රජාවන් සහ ව්‍යාපාර සඳහා බාධා ඇති වී ඇත. පශ්චාත් COVID-19 යුගයක ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව දැනුවත්ව, අපි අනාගතය දෙස බලන්නේ සුභවාදී බලාපොරොත්තුවෙනි. වසර 60 කට ආසන්න කාලයක් තිස්සේ අප විසින් ගොඩනගා ඇති විශේෂඥතාව, අපගේ ඩිජිටල් ආයෝජන, ශක්තිමත් ප්‍රාග්ධන පදනම සහ දුරදුර්ගී පිරිවැය කළමනාකරණය අපගේ බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර තිබේ.

ඉදිරියට යන විට, සමනය වන උද්ධමනකාරී ව්‍යාචාරණයක්, අඩු ණය අනුපාතිකයන් සහ ආයෝජකයින්ගේ ස්වභාවය වැඩිදියුණු වීම තුළින් ආර්ථිකය වර්තමාන මට්ටමෙන් යටා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාර්ය සාධනයේ පැතිකඩ

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුව ඒකාබද්ධ පදනමක් මත සමස්ත ආදායමෙහි 9.7% ක සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් අතර, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 25.7 ක් වූ අතර, එය පසුගිය වසර සමඟ සසඳන කල 17.7% ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙයට අනෙකුත් හේතු අතර, කර්මාන්තය පුරා අත්විදින ලද චන්කම්වල ගුණාත්මකභාවය පිරිහීමේ ප්‍රවණතාව පිළිබිඹු කරන, සමනය කරන ලද සාර්ව ආර්ථික තත්වයන්, ශුද්ධ පොලී ආන්තිකයන් අඩුවීම සහ, විශේෂයෙන් ම, හානිකර වෙන්කිරීමේ වැඩි වීම හේතු විය.

සභාපතිවරයාගේ පණිවිඩය

ගනුදෙනුකරුවන්ගේ ණය පැහැර හැරීම් සඳහා වන පීඩනය වැඩිවීමත් සමඟ කර්මාන්ත අක්‍රීය ණය අනුපාතය 2018 දී 3.4% සිට 2019 දී 4.7% දක්වා ඉහළ ගියේය. කර්මාන්තය පුරා ඉහළ යාමක් තිබියදීත්, අපි අපගේ අක්‍රීය ණය අනුපාතය 3.31% මට්ටමේ කර්මාන්ත සාමාන්‍යයට වඩා පහළින් පවත්වා ගෙන ගියෙමු. බැංකු ක්ෂේත්‍රයේ 5.6% ක වර්ධනයකට සාපේක්ෂව, 2019 දෙසැම්බර් 31 වන විට 3.1% ක වර්ධනයක් අප වාර්තා කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශයෙහි. ඒකාබද්ධ ශේෂ පත්‍රය 7.4% කින් පුළුල් වී රැජියල් බිලියන 2,049.8 කරා ළඟා විය. කොටස් හිමියන්ගේ අරමුදල් පසුගිය වසර හා සසඳන කල 5.1% කින් ඉහළ ගොස් රැජියල් බිලියන 119.2 කරා ළඟා විය.

ආර්ථික පසුබිමක්, අඩු ආයෝජන සහ අස්ථාවර පොලී අනුපාත පරිසරයක් ඇතුළත් සාමාන්‍ය තත්ත්වයන්ගෙන් බැහැර අභියෝගාත්මක පරිසරයක් තුළ මෙම සංඛ්‍යා ප්‍රශංසනීය ය.

වටිනාකම් බෙදා හැරීම

අපගේ සියලු ප්‍රධාන පාර්ශ්වකරුවන්ට වටිනාකම බෙදා දීම අපගේ සාරධර්ම හා අපගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. අපගේ කර්මාන්ත නායකත්වය, පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය සහ ප්‍රජා ආයෝජන ක්‍රියාකාරකම් තුළින් අපි දිගටම ආර්ථික වශයෙන් ශක්‍ය, සමාජීය වශයෙන් වගවිය යුතු සහ පාරිසරික වශයෙන් වගකිව යුතු වෙමු.

අපගේ සේවක ප්‍රජාව අපගේ කැපවීමේ වැදගත්ම සාධකය වන අතර ඔවුන්ගේ අධීක්ෂානය හා කැපවීම මහජන බැංකුවට සාර්ථකව මූල්‍ය, සමාජ හා පාරිසරික සාධක කළමනාකරණය කිරීමට ඇති හැකියාව පිටුපස ඇත.

ප්‍රාදේශීය ප්‍රජාවන්හි අපගේ ජනතාව සඳහා කුසලතා සහ අර්ථවත් රැකියා අවස්ථා වැඩි දියුණු කරමින් සියලු දෙනාගේම සමෘද්ධිය සඳහා දායක වීමට අපි සෑම සාධාරණ උත්සාහයක්ම ගෙන ඇත්තෙමු. අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන ක්‍රියාකාරීන් වන අපගේ සේවක කණ්ඩායම සවිබලගැන්වීම සඳහා අපි දිගටම ආයෝජනය කළෙමු.

අපගේ ණය දීමේ සහ ආයෝජන ප්‍රතිපත්තියේ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමෙන් සහ අපගේ මෙහෙයුම් සඳහා තිරසාරී බව ඒකාබද්ධ කිරීමෙන්, දේශගුණික විපර්යාසයන්ට පිළියම් ගෙවීමට සහ අපගේ කාබන් විමෝචනය අඩු කිරීමට අපි දායක වෙමු. කැපී පෙනෙන පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහාත් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ විකාශනය වන මූල්‍ය අවශ්‍යතා කඩිනමින්

සපුරාලීම සඳහාත් වසර තුළ බොහෝ මූල පිරිමි සිදු කරන ලදී. ඩිජිටල්කරණයේ අපගේ ආයෝජන තුළින් අප පාරිභෝගික අත්දැකීම් වඩාත් ඔුද්ධිමත් හා ගනුදෙනුකරුටම විශේෂ වූ බවට පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකුව වශයෙන්, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රධාන මූල්‍යකරුවෙකු ලෙස සහ රාජ්‍ය හා රජය සතු ව්‍යවසායන් සඳහා ප්‍රධාන ණය දෙන්නෙකු ලෙස අපි ජාතික සංවර්ධනයට අධිභවිත සහාය දැක්වුවෙමු. බදු සහ ලාභාංශ වශයෙන් සමස්ත ඒකාබද්ධ දායකත්වය රැජියල් බිලියන 25.1 ක් විය. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සමූහයේ දායකත්වය පසුගිය වසර දහය තුළ දී රැජියල් බිලියන 181.7 ක් විය.

කීර්තිමත් බැංකුවක්

බැංකුවේ සාර්ථකත්වයට පාදක වන්නේ ඵලදායී ආයතනික පාලනයක් සඳහා ඔබේ අධ්‍යක්ෂ මණ්ඩලය දක්වන කැපවීමයි. අධිභවිත, ක්‍රියාකාරී අධීක්ෂණය, විනිවිදභාවය සහ වගවීම තුළින් අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සමතුලිත කිරීම හා ආරක්ෂා කිරීම කෙරෙහි අපි අවධානය යොමු කළෙමු. සදාචාරාත්මකව ක්‍රියා කිරීම, අවංකව ක්‍රියා කිරීම සහ අපගේ අවදානම ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ ශක්තිමත් සංස්කෘතියක් අප සතුව ඇත. අපගේ ශක්තිමත් පදනම ව්‍යුහයේ ස්වරූපයෙන් ශක්තිමත් කිරීම සහ දැඩි ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීමට අපි දිගටම කටයුතු කරමු. ජාත්‍යන්තර ස්ථාවරයක පාලන පිළිවෙත් වලට අප අනුකූල වන බව සහතික කිරීම සඳහා සෑම සාධාරණ උත්සාහයක්ම ගනු ලැබේ. මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන සහයෝගය දිරිගන්වන සුළුය.

සාර්ථක අනාගතයක් හැඩගැස්වීම

අනාගතය අභියෝගාත්මකව පැවතුනද, අපගේ සියලු පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දෙමින් සාර්ථක අනාගතයක් හැඩගැස්වා ගැනීම සඳහා අපි අභියෝග හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන්හි අවිවාදිත වෙළඳපල ප්‍රමුඛයා වීමට අපි කැපවී සිටිමු.

වම දැක්මෙන් පෙළඹවීමක් ලබා ගනිමින්, අපගේ පුළුල් භෞතික හා ඩිජිටල් ජාලය, පාරිභෝගිකයින්ට අදාළ නවෝත්පාදන, ඩිජිටල් හැකියාවන්, අපගේ ශක්තිමත් කුසලතා සංචිතය සහ ශක්තිමත් ශේෂ පත්‍රය සහ ප්‍රාග්ධන තත්ත්වය ස්ථාවර හා තිරසාරී ඉපැයීම් වර්ධනයක් ඇති කිරීම සඳහා අපි දිගටම භාවිතා කරන්නෙමු. කර්මාන්තයේ විශාලතම ශාඛා ජාලය සතුව ඇති අපට, විය හරහා පාරිභෝගිකයින්ට ඉතා ඉක්මනින් ළඟා වීමට හැකිය. මෙය අපගේ ඩිජිටල් හැකියාවන් සමඟ සම්බන්ධ වී ඇත. ඉදිරියට යමින්, පුළුල් පාරිභෝගික පදනමක් කරා ළඟා වීමට, තැන්පතු වැඩි කිරීමට, ණය වර්ධනයට සහ අපගේ සේවාවන් තුළින් බොහෝ දෙනාගේ ජීවිත සවිබල ගැන්වීමට අපි අපගේ පුළුල් භෞතික හා ඩිජිටල් වේදිකාව උපයෝගී කර ගනිමු. අපගේ ඩිජිටල් හැකියාවන් සඳහා කර ඇති සැලකිය යුතු ආයෝජනයන් ප්‍රශස්ත කරමින්, ශ්‍රී ලංකාව තුළ මූල්‍යමය වශයෙන් අන්තර්ගෘහිතාවය ඇතිකිරීම සඳහා විවිධ ජන විකාස හා සමාජ-ආර්ථික පැතිකඩ සහ විවිධ ස්වභාවය, ප්‍රමාණය සහ විෂය පථය සහිත ව්‍යවසායන් හා පාරිභෝගිකයින්ට අපි දිගටම සේවය සපයන්නෙමු.

අවදානම් කළමනාකරණය සඳහා අපගේ ස්ථාවර හා විනයගරුක ප්‍රවේශය, නියාමන අනුකූලතාව කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම; ශක්තිමත් සේවක නියුක්ත වීම; බඳවා ගැනීම සඳහා දිගුකාලීන ආයෝජනයන්; දක්ෂ පුද්ගලයින් සංවර්ධනය කිරීම හා රඳවා ගැනීම; විශ්වාසදායක වෙළඳ නාමයක් යන දෑ ඇතුළුව අප කරන සෑම දෙයකම හැරුණු විට ලා අරභය.

ණයවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ අධීක්ෂණ හා විකතු කිරීම් වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. අපි අවදානම් කළමනාකරණ රාමුව ශක්තිමත් කර අවදානම් සවිඥානික සංස්කෘතියක් පෝෂණය කරන්නේ බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙනි. අපි හරස් විකුණුම් විභවයන් වර්ධනය කර අපගේ ව්‍යාපාර ඒකක සහ විවිධ පාරිභෝගික කොටස් අතර සහසම්බන්ධය උපයෝගී කර ගනිමින් වර්ධනය ළඟා කර ගැනීම සඳහා බාහිරව සහ සමූහය තුළ පවතින සහයෝගී සේවා අවස්ථා උපයෝගී කර ගනිමු.

අපගේ පාලනය තුළ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවන තත්ත්වය වැඩිදියුණු කරන අතර, සමාජ ආර්ථික සංවර්ධනයේ රාජ්‍ය ප්‍රයත්නයන් සඳහා සහාය වීමට සෑම සාධාරණ උත්සහයක්ම අප විසින් ගනු ඇත. තවද, අපගේ ගනුදෙනුකරුවන් සෑම විටම අපගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම හා කේන්ද්‍රීයව තැබීමෙන් අපගේ සේවාවන්හි වටිනාකම වැඩි කරනු ඇත. අපගේ හැසිරීමේ සෑම අංශයකින්ම අපි විශ්වාසදායී බව සහ අවංකභාවය ආරක්ෂා කරමු.

අපගේ සේවකයින් නිසැකවම අපගේ ශක්තිමත්ම වත්කම වන අතර අපගේ සෑම සාර්ථකත්වයකම හරය වේ. ශක්තිමත් කණ්ඩායම් සංස්කෘතියක් පෝෂණය කරමින්, අපගේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා සේවක දැනුම අඩුණ්ඩව වැඩි දියුණු කරන්නෙමු. අපගේ පුද්ගලයන් නව නිපැයුම් හා සේවාවන් තුළින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය පිටතට ගෙන ඒමට බලගැස්වේ. අපගේ විවිධ ගනුදෙනුකරුවන් තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපට ඇති හැකියාව අනෙකුත් ව්‍යාපාරික සහයන් අතර අපව කැපීපෙනීමට හේතු වී තිබේ.

ප්‍රශංසාව පළ කිරීම

අවසාන වශයෙන්, අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපති ලේකම්වරයාට, භාණ්ඩාගාර ලේකම්වරයාට ඔවුන්ගේ වටිනා මග පෙන්වීම සහ සහාය ලබා දීම සඳහා සහ නියාමන ස්වභාවයේ කාරණා සම්බන්ධයෙන් උපදෙස් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ටද මාගේ අවංක ප්‍රශංසාව පළ කිරීමට කැමැත්තෙමි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින මගේ සගයින්ට සෑම විටම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සහ උපදෙස් ලබා දීම උදෙසා සහ වසර ගණනාවක් තිස්සේ ආයතනයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට ද මම ස්තූතිවන්ත වෙමි.

අපගේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රසීත ගුණවර්ධන මහතා සහ අපගේ වත්මන් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී බොනීරස් සිල්වා මහතා සහ කළමනාකරණ කණ්ඩායම සහ අපගේ විශාලතම වත්කම වන සියලු කාර්ය මණ්ඩලය වෙත ප්‍රශංසාව පළ කරනු ලැබේ. ඔවුන්ගේ කැපවීම අපගේ සාර්ථකත්වයේ මූලික අඩිතාලමයි. අපගේ ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ අවසානයේ බැංකුවේ සාර්ථකත්වය වන ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව මම බෙහෙවින් කෘතඥ වෙමි.

බැංකුවේ දිගුකාලීන සාර්ථකත්වය පිළිබඳව අපට විශාල විශ්වාසයක් ඇත. අප ස්ථිර පදනමක් දමා ඇත. අපගේ උපායමාර්ගය පැහැදිලිය, සේවකයින් නිරතව සිටින අතර අපගේ ප්‍රාග්ධන තත්ත්වය යහපත් ය. ශ්‍රී ලංකාවේ නිම් වළලු පුළුල් කිරීමේ බැංකුව ලෙස අපගේ ස්ථාවරය තවදුරටත් තහවුරු කර ගනිමින් අනාගතය ගැන ධනාත්මක හැඟීමක් ඇති කර ගැනීමට අපට ඕනෑ තරම් හේතු තිබේ.



සුජීව රාජපක්ෂ
සභාපති

2020 මාර්තු 25

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනය



“යම් මූල්‍ය සේවා
සැපයුම්කරුවෙකු සඳහා
වන විශාලතම පාරිභෝගික
පදනමක් ඇති ශ්‍රී ලංකාවේ
පෙරටුගාමී බැංකුව ලෙස,
තරඟකාරී ලෙස ලාභ ලබන
අතරම රාජ්‍ය ප්‍රයත්නයන්
සහ ජාතික සමාජ ආර්ථික
සංවර්ධනයට සහාය
දැක්වීමේ අපගේ දිවිත්ව
කාර්යභාරය අපි දිගටම
සමතුලිත කරමු”.

බොහිල් සිල්වා
වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

▼ GRI 102-14

සාර්ව ආර්ථික අභියෝග රාශියක් මධ්‍යයේ, 2019 යනු මහජන බැංකුව ශක්තිමත් කිරීමේ වසරකි. අභියෝගයන් තිරසාර වර්ධනය සඳහා විශාල අවස්ථාවන් ලබා දුන්නද, අපගේ වර්ධන උපාය මාර්ගයෙන් අපගේ සියලු පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපි කටයුතු කළෙමු. අසමසම පාරිභෝගික අත්දැකීම් ලබා දීම සහ බැංකු කාර්මාන්තයේ නව පදනමක් දැමීම පිළිබඳ අපගේ දර්ශනයේ නොසැලී සිටීමත්, අපි අපගේ මූලික ආයතනික ක්‍රියාදාමයන් වැඩිදියුණු කිරීම, ණය සඳහා අදාළ වන ඒවා ඇතුළුව අපගේ සමස්ත අවදානම් කළමනාකරන රාමුව ශක්තිමත් කිරීම සහ දශක කිහිපයක් පැරණි භාවිතයන් නැවත සලකා බැලීම යන දෑ කළෙමු. වැදගත්ම දෙය නම්, බැංකුවේ වර්ධනය වළක්වන දීර්ඝ කාලීන ගැටලුවකට අපි පිළියම් යෙදවෙමු. එනම් එහි නියාමන ප්‍රාග්ධන අරමුණු සඳහා ණය වෙළඳපොළට ප්‍රවේශ වීමට තිබූ නොහැකියාවයි. සමාලෝචනයට භාජනය වූ කාල පරිච්ඡේදය තුළ මෙම වැඩිදියුණු කිරීම්වල ප්‍රතිලාභ සංවර්ධනයට පිළිබිඹු පොවුනද, තිරසාර ස්පාශය ප්‍රතිලාභ මධ්‍යම හා දිගු කාලීනව අඩුණ්ඩුව ලැබෙන්නු ඇත.

ප්‍රධාන සාර්ථකත්වයක්

යම් මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු සඳහා වන විශාලතම පාරිභෝගික පදනමක් ඇති ශ්‍රී ලංකාවේ පෙරටුගාමී බැංකුව ලෙස, තරඟකාරී ලෙස ලාභ ලබන අතරම රාජ්‍ය ප්‍රයත්නයන් සහ ජාතික සමාජ-ආර්ථික සංවර්ධනයට සහාය දැක්වීමේ අපගේ ද්විත්ව භූමිකාව සමතුලිත කරමු.

බාධක කිහිපයක් ජය ගනිමින් මහජන බැංකු (සංයෝධන) පනත් කෙටුම්පත 2019 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එමඟින් නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා සාපේක්ෂව පහසුවෙන් ණයකර හිකුත් කිරීමට බැංකුවට හැකියාව ලබා දුනි. සංයෝධනයෙන් පසුව, බැංකුව සාර්ථකව රුපියල් බිලියන 10.0 ක් බාසල් III, ස්තරය II අනුකූලතා ණය හිකුත් කළේය. මෙම ණයකර හිකුතුවට පසුව, 2019 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මුළු ප්‍රාග්ධන අනුපාතය බාසල් III අවම අවශ්‍යතාවයට වඩා ඉහළ විය.

අපගේ ඩිජිටල් බැංකු නායකත්වය

ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා අවකාශයේ ඩිජිටල්කරණ ගමනේ පෙරමුණ ගෙන, ඩිජිටල් සමාජයක් තුළ ජාතියේ පරිණාමයට සහය දැක්වීමේ දී කැපී පෙනෙන සාර්ථකත්වයක් වාර්තා කරමින් රටේ ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල්-මූල්‍ය සේවා පහසුකම් ලබා කිරීමේ කටයුත්තෙහි පෙරමුණෙහි අපි සිටිමු. අපගේ පුළුල් ඩිජිටල් ක්‍රියාවට නැංවීම අපගේ බොහෝ නාලිකා හරහා ඒකාබද්ධ අත්දැකීමක් ලබා දීමෙන් බැංකුවේ මෙහෙයුම් පරිවර්තනය කර ඇති අතර, ගනුදෙනුකරුවන්ට අද්විතීය පහසුකම් සහ වේගවත් බහුවිධ නාලිකා අත්දැකීමක් ලබා දෙයි. ඩිජිටල්කරණය හා බැඳුණු හරිත සාරධර්ම ඇති අතර, එය අපගේ ටෙලර් කාර්යක්ෂමතාව 50% ඉක්මවා, අලෙවිකරණ ප්‍රචාරණ කටයුතු සහ හරස් විකිණීම 30% කින් වැඩි කර ඇති අතර බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කර ඇත.

පසුගිය වසර දෙක තුළ ස්වයං බැංකු ඒකක (SBUs) පිහිටුවීමේ ක්‍රියාකාරීත්වය වේගවත් වූ අතර එය 2019 අවසන් වන විට 239 දක්වා ළඟා විය. එය හුදෙක් වසර තුනකින් ළඟා කර ගත් ජයග්‍රහණයකි. මෙම ඒකක කවුන්ටර ගනුදෙනුවලට වඩා කාර්යක්ෂමතා මට්ටම 70% කින් පමණ ඉහළ නංවා ඇත. ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවා ඇති ස්වයං බැංකු ඒකක (SBUs) ප්‍රශංසනීය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක් වන අතර, සියලු පනකොටස් මට්ටම් අපගේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් භාවිත කරන බව එමඟින් දැක්වේ. අපගේ ගනුදෙනුකරුවන්ගෙන් බහුතරයක් ස්වභාවිකවම තාක්ෂණික ලැප්පායේදී,

අඩු සහ මධ්‍යම ආදායම් ලබන අය බව සලකා බලන විට මෙය සැලකිය යුතු ජයග්‍රහණයකි. අපගේ ග්‍රාමීය ගනුදෙනුකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ දැන් විකල්ප බැංකු නාලිකා භාවිතා කිරීමෙන් පිළිබිඹු වන පරිදි ඩිජිටල් නාලිකා හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම සහ බඳවා ගැනීම සඳහා අප දරන උත්සාහයන් සාර්ථකව ඇත. උපයෝගීතා මට්ටම් තවදුරටත් ඉහළ නැංවීම සහ අපගේ පවතින හැකියාවන් ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.

"People's Wave" යෙදුම රටේ වෙනත් බොහෝ මූල්‍ය යෙදුම් අතිබවා ගොස් ශ්‍රී ලංකාවේ වැඩිපුරම බාගත කළ මූල්‍ය යෙදුම්වලින් එකක් බවට පත්වී Google Play Store හි ආකර්ෂණීය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් බව මා සඳහන් කරන්නේ සාධනීයවයෙනි.

ඩිජිටල් වේදිකාවේ අපගේ සාර්ථකත්වය Asian Banker සඟරාව සහ Asia Money යන දෙපාර්ශ්වයෙන්ම හොඳම ඩිජිටල් බැංකුව 2019 ඇතුළු ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සම්මාන රාශියකින් පෙන්නුම් කෙරේ. මීට අමතරව, 2019 සඳහා Asian Banker සඟරාව විසින් පිරිනමන ලද හොඳම ජංගම බැංකු යෙදුම සම්මානය ලබා ගත්තේ ද බැංකුවයි.

දුෂ්කර වෙළඳපොළ පරිසරයක සැලකිය යුතු කාර්ය සාධනයක්

බැංකුවේ ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 4.4% කින් රුපියල් බිලියන 93.8 දක්වා ඉහළ ගොස් තිබේ. සමාලෝචනයට භාජනය වූ වර්ෂය සඳහා බදු ගෙවීමෙන් පසු ඒකාබද්ධ ලාභය රුපියල් බිලියන 16.2 ක් වූ අතර එය 2018 ට වඩා 24.7% ක අඩුවීමකි. මෙම අඩු වීමට හේතු වූයේ අභ්‍යන්තර වර්ධන අවස්ථා සීමා කිරීම, හානිකරණ ගාස්තු ඉහළ නැංවීම සහ සමූහයේ සමස්ත ශුද්ධ පොලී ආන්තිකයන් හැකිලීම යන සාර්ව ආර්ථික අභියෝගවල බලපෑමයි. එක් වරක් පමණක් ඇති වන අයිතමයක් සහ ණය ආපසු ගෙවීමේ බද්දෙහි එකතුව වන රුපියල් බිලියන 2.7 වූ සැලකිය යුතු වැඩි වීමක් හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් වියදම් 50% කින් වැඩිවීම ලාභයට තවදුරටත් බලපා ඇත.

2018 වසර අවසානයේ රුපියල් බිලියන 31.5 සමඟ සසඳන විට බැංකු මට්ටමින්, වර්ෂය තුළ නිරපේක්ෂ අක්‍රීය ණය (NPLs) රුපියල් බිලියන 43.6 දක්වා ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බැංකුවේ හානිකරණ වෙන්කිරීම් 121% කින් ඉහළ ගොස් තිබේ. අපගේ අක්‍රීය ණය ආවරණය 60% ඉක්මවන අතර එය බැංකු කාර්මාන්තයේ ඉහළම අගයයි. එය අපගේ දුරදර්ශී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සහතික කරමින් කාර්මාන්තයේ සාමාන්‍ය වන 52.3% ට වඩා ඉහළ මට්ටමක පවතී.

2019 දී කාර්මාන්තය පුරා අක්‍රීය ණය ඉහළ ගොස් තිබියදීත්, අපගේ බැංකු මට්ටමේ අක්‍රීය ණය අනුපාතය 3.3% ක් ලෙස පවත්වාගෙන ගිය අතර එය 2019 දෙසැම්බර් 31 වන විට කාර්මාන්ත සාමාන්‍යය වන 4.7% ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුනි. මෙය අපගේ දැඩි ණය ඇගයීම් ක්‍රියාවලිය, අපගේ ගනුදෙනුකරුවන්ගේ කළඹ වලදායි ලෙස කළමනාකරණය කිරීම සහ අපගේ සංවිධානය පුරා පෝෂණය වූ අවදානම් සවිඥානික සංස්කෘතියේ ප්‍රබල සාක්ෂියකි. තවද, කාර්ය මණ්ඩල කාර්ය සාධන ඇගයීම් සමඟ අක්‍රීය ණය කළමනාකරණය සම්බන්ධ කිරීම සහ වැඩි බරක් පැවරීම මගින් අක්‍රීය ණය කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා සෑම විටම ඉඩක් ඇති බව අප වටහාගෙන ඇති හෙයින් අපි අපගේ අක්‍රීය ණය (NPLs) වඩාත් වලදායි ලෙස තවදුරටත් කළමනාකරණය කරමු.

ණය වර්ධනය 3.1% දක්වා අඩුවී රුපියල් බිලියන 1,460.2 කරා ළඟා විය. එය වර්ෂය සඳහා වර්ධන ඉපැයීම් කෙරෙහි සෘණාත්මක බලපෑමක් 2019 දී ඇති කරන ලදී. ණය ලබා දීමේ ගුණාත්මක අංශයට වැඩි අවධානයක් යොමු කරන ලද අතර ණයවලින් වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කළේ රජයට අයත් ව්‍යවසායන් සඳහා ය.

ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනය

රාජ්‍ය ව්‍යවසායන් සඳහා දුන් ණය තරුණු කොට, බැංකුවේ ණය කළඹ පෙර වසර සමග සසඳන විට 0.8%කින් සංකෝචනය විය. මුළු වත්කම් පදනම රුපියල් බිලියන 2,049.8 දක්වා වැඩි විය. පාරිභෝගික තැන්පතු අගය රුපියල් බිලියන 1,588.9 දක්වා 6.3% කින් ඉහළ ගොස් තිබේ.

සමූහයේ ජංගම හා ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 2019 දෙසැම්බර් 31 වන විට 35.9% ක් වූ අතර එය බැංකුවේ ඉලක්කයට වඩා අඩු විය. බැංකුවේ ජංගම ගිණුම් පදනම වැඩිදියුණු කිරීම සඳහා මුල පිරීම් ගණනාවක්ම සිදු කරන ලද අතර එය තවදුරටත් අවධානය යොමු කළ යුතු අංශයක් වනු ඇත. වත්මන් මට්ටම් වලින් ඔබ්බට ජංගම හා ඉතුරුම් ගිණුම් (CASA) වැඩි දියුණු කිරීම අවශ්‍යව ප්‍රමුඛතාවයක් වනු ඇත.

වර්ෂය තුළ අපගේ ප්‍රාග්ධන ව්‍යුහය ශක්තිමත් විය. ඒකාබද්ධ ස්ථර | සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටම් 2019 අවසන් වන විට පිළිවෙලින් 11.6% සහ 14.9% විය.

වඩා හොඳ පාරිභෝගික අත්දැකීම් ලබා දීම උදෙසා මෙහෙයුම්වල විශේෂීච්චය

තාක්ෂණය හා ඩිජිටල්කරණය පිළිබඳ අපගේ සැලකිය යුතු ආයෝජන වඩා හොඳ පාරිභෝගික අත්දැකීම් සහ වඩාත් කාර්යක්ෂම ව්‍යාපාරික ක්‍රියාවලීන් සඳහා පහසුකම් සපයන වටිනාකමේ ප්‍රධාන ධාවක වේ. බැංකුව පුරා, අපි නව තාක්ෂණයේ ආධාරයෙන් අපගේ උපකාරක සේවාවන් විධිමත් කළ අතර, 2019 දී සැලකිය යුතු පිරිවැය ඉතිරියක් ලබා දෙමින් මනා පාලනයකින් යුතුව වියදම් කළමනාකරණය සඳහා වඩාත් අර්පිරමැස්මෙන් කටයුතු කළෙමු. දශකය පුරාවට අපගේ වර්ධනය වන ඵලදායීතා මට්ටම් පිළිබිඹු කරමින් ව්‍යාපාරික වර්ධනය මධ්‍යයේ අපගේ සේවක සංඛ්‍යාව වලෙසම පැවති ඇත.

වෙන කවරදාකටත් වඩා අපගේ ස්වයං බැංකු ඒකක (SBU) සහ සෘජු ඩිජිටල් නාලිකා වන වෙබය සහ ජංගම දුරකතන හරහා බැංකුකරණයේ නියැලී සිටින විවිධාකාර සමාජ හා ආර්ථික ස්ථරයන්හි ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීම තුළින් පෙන්නුම් කරන පරිදි, අපි බැංකුකරණය පහසු කර අපගේ ගනුදෙනුකරුවන්ගේ තේරීම් හා මනාපයන් සමඟ සම්මුඛර්ත කර ඇත්තෙමු. සෑම විටම විශේෂීච්ච පාරිභෝගික අත්දැකීමක් ලබා දීම උදෙසා අපි තාක්ෂණය සඳහා අවශ්‍යව ආයෝජනය කළ අතර පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය (CRM) පිළිබඳ අපගේ කාර්ය මණ්ඩලය පුහුණු කළෙමු. මෙම උත්සාහයන්හි සාර්ථකත්වය අපගේ වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම්, පාරිභෝගික පදනම වැඩි වීම සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ ලකුණුවලින් පිළිබිඹු වේ. පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ (CRM) මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමත් සමඟ, වර්තමාන හා අනාගත ගනුදෙනුකරුවන් සමඟ අපගේ සියලු සම්බන්ධතා සහ අන්තර්ක්‍රියා වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට අපි අපේක්ෂා කරමු.

අපගේ කාර්ය මණ්ඩලය බලගැන්වීම

සමස්තයක් වශයෙන්, බැංකුවේ සාර්ථකත්වයන්, ප්‍රගතිශීලී මුලපිරීම් සහ අපගේ දක්ෂ සේවක කණ්ඩායම් හේතුවෙන් ලැබුණු බවට සැලකිය හැක. අපට කළ හැකි හොඳම ආයෝජනය අපේම ජනතාව තුළ බව අපි දිගටම විශ්වාස කරමු. එම නිසා, අපගේ ශ්‍රම බලකායට කුසලතා ලබා ගැනීමට සහ බැංකුවේ විකාශනය වන අවශ්‍යතා සහ අනාගත වර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සහාය වීම සඳහා වර්ෂය තුළ කාර්ය මණ්ඩල පුහුණුව සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කරන ලදී. පුහුණු අවස්ථා සඳහා සේවකයින් තෝරා ගැනීමේ විනිවිදභාවය වැඩි දියුණු කරන අතරම, අවශ්‍යව පුහුණුව තුළින් මනජන බැංකු කණ්ඩායම් තුළ ගැඹුරු ආයතනික දැනුම හා ප්‍රමුඛ පෙළේ හැකියාවන් වැඩි වැඩියෙන් සංයෝජනය කර ඇත. දිනෙන් දින වෙනස් වන බැංකු පරිසරයට අනුවර්තනය වීමට සහ අවශ්‍ය දක්ෂ හා පළපුරුදු නායකයින්ගේ

කණ්ඩායමක් අප සතුව ඇති බව සහතික කිරීමට අපගේ අනුප්‍රාප්තික සැලසුම්කරණයේ ඉදිරි දැක්ම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබේ. මනජන බැංකු කණ්ඩායමට ඔවුන්ගේ පුර්ණ හැකියාවන් කරා ළඟා වීමට හැකි වන පරිදි කාර්ය සාධනය-හැඹුරු සහ සියල්ල ඇතුළත් වැඩ පරිසරයක් අපි දිගටම නිර්මාණය කරමු.

තිරසාර ලෝකයකට සහාය වීම

ආයතනික සමාජ වගකීම් සහ යහපත් පාරිසරික, සමාජීය සහ පාලන පිළිවෙත් අපගේ මෙහෙයුම් සඳහා ඒකාබද්ධ කිරීමට අපි කැපවී සිටිමු. අප ක්‍රියාත්මක වන ප්‍රජාවන්ට සහාය දැක්වීමේ දිගු ඉතිහාසයක් හා ශක්තිමත් සංස්කෘතියක් අප සතුව ඇත.

අපගේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සහ සමාජයේ අපගේ භූමිකාව වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බව අපි තරයේ විශ්වාස කරමු. විශේෂයෙන් වරප්‍රසාද නොලත් දරුවන්ගේ අධ්‍යාපනය හංවාලීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සහ ආගමික සංවර්ධනය දියුණු කිරීම සඳහා ආයතනික සමාජ වගකීම් වැඩසටහන් ගණනාවක් සඳහා අපි දිගටම සහයෝගය සහ ප්‍රමුඛත්වය දෙමු.

වර්ෂය තුළ ආධානික ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් වන "අයති" පිහිටුවීමට අපි අපගේ සහයෝගය ලබා දුනිමු. අපගේ ස්වයං බැංකු ඒකක (SBU) හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන සියලුම උපයෝගිතා ගෙවීම් අවශ්‍යව නොමිලේ සිදු කරමු.

සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා මුල්‍ය ව්‍යාප්ත කිරීම, රැකියා අවස්ථා සහ නිපුණතා සංවර්ධනය කිරීම තුළින් අපි ප්‍රජාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කරමු. උදාහරණයක් ලෙස පරිසරය සඳහා වන කැපවීමට සහාය වීම සඳහා, "ජනතාවගේ හරිත ස්පන්දනය" පාරිසරික තිරසාර ප්‍රතිපත්තිය යටතේ අපි මුල පිරීම් කිහිපයක් දියත් කර ඇත්තෙමු. පසුගිය වසර තුනක කාලය තුළ අපගේ ශාඛා ජාලය තුළ අපගේ බලශක්ති භාවිතය මෙන්ම කඩදාසි යැපීම අඩු කිරීමෙන් ඒවා වඩාත් පාරිසරික වශයෙන් තිරසාර කිරීම සඳහා ආයෝජනය කරමින් සිටිමු. අපගේ පළමු පුර්ණ පරිසර හිතකාමී කලාපීය ප්‍රධාන කාර්යාලය ධාපනයේ ඉදිවෙමින් පවතී. දිවයිනේ ප්‍රධාන ප්‍රදේශවල ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ද අප විසින් දියත් කර තිබේ. 2019 වසරේදී ආයතනික සමාජ වගකීම් සඳහා අපගේ ආයෝජනය රුපියල් මිලියන 34 දක්වා ඉහළ ගියේය.

පිළිගැනීම් - ආයතනය සඳහා පළමුවැන්නා විමි ගණනාවක්

දේශීය හා ගෝලීය වශයෙන් අපට ලැබී ඇති ඉහළ සම්මාන පිළිබඳව අප නිහතමානී වන අතර විමිගින් අපගේ පුද්ගල කේන්ද්‍රීය හා ඩිජිටල් නැඹුරුව සහතික කරන අතර ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයන්හි අපව පෙරමුණට යොමු කර ඇත. ගෞරවනීය සම්මාන මගින් බැංකුව පුරා සිටින අපගේ දක්ෂ සේවකයින්ගේ නිර්මාණශීලීත්වය, වෙනෙසි වැඩ කිරීම සහ කැපවීම තුළින් අප ලබා ඇති ජයග්‍රහණ හඳුනා ගනී.

2019 දී කීර්තිමත් කලාපීය බැංකු හා මූල්‍ය ප්‍රකාශනයක් වන Asian Banker සඟරාව මහජන බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම පුද්ගල කේන්ද්‍රීය බැංකුව, ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව සහ ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකාව පුරා විඛාත්ම දියුණු පුද්ගල කේන්ද්‍රීය බැංකුව ලෙස පිළිගෙන තිබේ. මේ සියල්ල මහජන බැංකුවට පළමුවැන්නා වීමයි. ඊට අමතරව, විය 2019 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ජංගම බැංකු යෙදුම සහ හොඳම ජංගම සන්නිවේදන මුල පිරීම් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ආසියානු සංවර්ධන බැංකුව සිය වෙළඳ මූල්‍ය මෙහෙයුම් සඳහා මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හවුල්කාර බැංකුව ලෙස පිළිගෙන තිබේ. ගෝලීය බැංකු හා මූල්‍ය සමාලෝචන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම වර්ධනය වන ආයෝජන බැංකුව ලෙස මහජන බැංකුවේ ආයෝජන බැංකු හස්තය පිළිගැනීමට ලක්විය.

මේ දක්වා ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක් විසින් ලබාගෙන ඇති විශාලතම හා දීර්ඝතම ද්විපාර්ශ්වික අරමුදල් පහසුකම් අත්සන් කිරීමෙන් විදේශීය බැංකුවලින් අරමුදල් රැස් කිරීමේ මිණුම් ලකුණ අපි තැබුවෙමු. මෙය අපගේ බැංකුව, අපගේ පාලන ව්‍යුහය, විශේෂඥතාව සහ අපේ ජාතියේ සංකීර්ණ හා ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා අපක්ෂපාතීව මුදල් සැපයීම සම්බන්ධව ඇති ගෝලීය පිළිගැනීම හා විශ්වාසය පිළිබඳ පැහැදිලි පිළිබිඹුවකි.

දේශීය වශයෙන්, අඛණ්ඩව 13 වන වරටත්, මහජන බැංකුව වසරේ SLIM Nielson ජනතා සේවා සන්තාමය සහ 2019 වසරේ ජනතාවගේ බැංකු සේවා සැපයුම්කරු ලෙස සම්මාන ලැබීය. මෙය වෙන කිසිවෙකුට ආඩම්බර විය නොහැකි කාර්යයකි. ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන වෙළඳනාම තක්සේරු කිරීම සහ උපාය මාර්ගික උපදේශන පිළිවෙත් සඳහා වූ Brand Finance විසින් මහින්දා ලද බැංකුවේ වෙළඳ නාම වටිනාකම, රූපියල් බිලියන 10.2 සිට රූපියල් බිලියන 45.5 දක්වා වැඩි විය. සමාලෝචනයට භාජනය වූ එම වර්ෂය සඳහා ඕනෑම බැංකු/මූල්‍ය සේවා සැපයුම්කරුවකුගේ වැඩි දුර ඉහළම අගය මෙයයි.

අපගේ සංස්කෘතිය - අපගේ ආඩම්බරය - අපගේ ජයග්‍රහණය

අවදානම් කළමනාකරණය, පාලනය සහ නායකත්වය වැනි ශක්තීන් ඇතුළුව හොඳ ව්‍යාපාර විනිශ්චයක් ලබා දෙන අපගේ ශක්තිමත් විනය සංවිධානය කෙරෙහි ඇති පක්ෂපාතීත්වය පිළිබඳ අපගේ සංස්කෘතිය ගැන මම අතිශයින් ආඩම්බර වෙමි. මේ සියල්ල අපගේ පාර්ශ්වකරුවන්ට අප සතු වගකීම පිළිබඳ හැඟීම පිළිබිඹු කරයි. හවුල් දැක්මක් ඇතිව සහ එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමෙන් අපගේ ජනතාව නිරතව සිටින, අභිප්‍රේරණය වන සහ සවිබල ගැන්වෙන සංස්කෘතියක් අප විසින් වර්ධනය කර ගෙන ඇත.

අනාගතය සඳහා හොඳින් ස්ථානගත වීම

අපගේ බැංකුව කම්මානගේ ප්‍රමුඛ නවෝත්පාදනයන් ලබා දීමටත්, තිරසාර, ලාභදායී වර්ධනයක් ලබා දීමටත්, අප සේවය කරන පාර්ශ්වකරුවන්ගේ දිගුකාලීන විශ්වාසය අඛණ්ඩව උපයා ගැනීමටත් හොඳින් මරොත්තු දෙන, වේගවත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමටත් අපි කටයුතු කරන්නෙමු.

පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතියක් අනුගමනය කිරීමෙන්, අපගේ පාරිභෝගික සබඳතා ගැඹුරු කිරීමෙන් සහ ඩිජිටල් බැංකුකරණයේ වර්ධන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ආදර්ශමත් පාරිභෝගික අත්දැකීම් ලබා දීමෙන් අපි මෙය සිදුකරන්නෙමු. අඛණ්ඩ පදනමක් මත අපගේ ආයතනික ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. මානව සම්පත් සඳහා වන ආයෝජන තුළින් බැංකුව පුරා වලදායීතා මට්ටම ඉහළ නැංවීම කෙරෙහි අපි අවධානය යොමු කරමු. අක්‍රීය ණය (NPLs) කළමනාකරණය සහ බැංකුවේ ජංගම හා ඉතුරු ශිඤ්ඵ (CASA) පදනම වර්ධනය කිරීම ප්‍රමුඛතා ක්ෂේත්‍රයන් ලෙස දිගටම පවතිනු ඇත. අපගේ වෙළඳ නාම ශක්තිය සහ ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කිරීම සඳහා පියවර ක්‍රියාත්මක කෙරේ.

COVID-19 වසංගතය වටා ඇති අර්බුදය සියල්ලෙන් බලපාන හෙයින් අප පීඩත් වන්නේ සමාජයට හා අපේ ආර්ථිකයන්ට දුෂ්කර කාලයක ය. අපගේ ගැඹුරු අවදානම් පිළිබඳ දැනුම, සමීප සේවාදායක සබඳතා සහ ඩිජිටල් ආයෝජනවලට ස්තූතිවන්ත වෙමින් මෙම අර්බුදය තුළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට හැකිවනු ඇතැයි අපට විශ්වාසයි. රැකියා ස්ථානයේ ආරක්ෂාව පවත්වා ගැනීමට සහ අපගේ සේවකයින්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අප ප්‍රමුඛත්වය දී ඇති අතර, අපි අනාගතය ගැන සුභවාදීව සිටිමු.

අපගේ ඩිජිටල් ආයෝජන ප්‍රාග්ධනික කර ගැනීම, අරමුදල් නොවන ආදායම වැඩි කිරීම සහ ආයතනික අංශයට වැඩි වටිනාකමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් බැංකුවේ 2021 - 2027 කාල පරිච්ඡේදය සඳහා උපායමාර්ගික සැලැස්ම සංවර්ධනය කිරීමෙන් අපි අපගේ ඊළඟ අදියර ආරම්භ කරමු.

මහත් ස්තූතියක්

මහජන බැංකුව යනු ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් සහ අසමසම විශ්වාසයකින් යුත් ආයතනයකි. අපගේ ගනුදෙනුකරුවන් විසින් අගය කරනු ලබන පුළුල් තුරෝලිය හා ඩිජිටල් සලකුණකින් අපි ප්‍රතිලාභ ලබන අතර ශක්තිමත් මූල්‍ය තත්වයක්, විශ්වාසවන්ත සේවකයින් සහ ජනතාවගේ බැංකුව ලෙස බලගතු වේදිකාවක පිටුවලට ඇත. අපගේ බැංකුව අනාගතය සඳහා සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇති බව මම විශ්වාස කරමි.

අවසාන වශයෙන්, අපගේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔවුන්ගේ වටිනා මඟ පෙන්වීම සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම පිළිබඳව මාගේ කෘතඥතාව පළ කරමි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, රජයේ නාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට අදාළ සියලු කරුණු පිළිබඳව ඥානවන්තව උපදෙස් දීම පිළිබඳව මාගේ අගය කිරීම මෙලෙස ප්‍රකාශ කරමි. අපගේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රසින ගුණවර්ධන මහතා 2019 දුෂ්කර කාලයකදී ආයතනය මෙහෙයවීම සඳහා කළ වටිනා දායකත්වය පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමට මම අවස්ථාවක් කර ගනිමි. ආයතනික හා විධායක සාමාජිකයින්ට සහ සියළුම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ වෙනස හා කැපවීම වෙනුවෙන් ස්තූති කරන අතර, විශේෂයෙන්ම අපගේ කොටස් හිමියන්ට සහ ගනුදෙනුකරුවන්ට අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් මහත් ස්තූතියක් පිරිනමමි.

වෙන කවරදාකටත් වඩා අපි අනාගතය දෙස බලන්නේ ශ්‍රී ලංකාවේ හිමි වළලු පුළුල් කිරීමේ බැංකුව ලෙස අපගේ ස්ථාවරය තහවුරු කර ගනිමිනි.



බොහීරස් සිල්වා
වැඩි බලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

2020 මාර්තු 25

අධ්‍යක්ෂ මණ්ඩලය

▼ GRI 102-22, 102-23

කීර්ති ගුණතිලක මහතා
අධ්‍යක්ෂ

ඉසුරු බාලපට්ටි මහතා
අධ්‍යක්ෂ



කුමාර් ගුණවර්ධන මහතා
අධ්‍යක්ෂ

සුජීව රාජපක්ෂ මහතා
සභාපති

මලිඳු රණසිංහ මහතා
අධ්‍යක්ෂ

මංජුල වෙල්ලාලගේ මහතා
අධ්‍යක්ෂ



කේ ඒ විමලෙන්තිරරාජා මහතා
අධ්‍යක්ෂ

සුදර්ශන් අහංගම මහතා
අධ්‍යක්ෂ

අධ්‍යක්ෂ මණ්ඩලය

සුපීව රාජපක්ෂ මහතා

සභාපති

සුපීව රාජපක්ෂ මහතා “BDO Partners” හි කළමනාකාර හවුල්කරුවෙකු වන අතර වය ලොව පස්වන විශාලතම ගිණුම්කරණ ජාලය වන BDO හි දේශීය නියෝජිතයා වේ. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු ද වේ. රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ඇත.

දශක හතරකට ආසන්න කාලයක් සිය වෘත්තීය ජීවිතය තුළ ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA ශ්‍රී ලංකා) සභාපති, උපසභාපති සහ කළුත්සිල සාමාජික (තේරීපත්වූ), CA ශ්‍රී ලංකාවේ විගණන ප්‍රමිති කමිටුවේ නිලධාරී සභාපති, ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික ගණකාධිකාරී සංසදයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, 2011 ලෝක කුසලාන ක්‍රිකට් භාණ්ඩාගාරික, දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ තාක්ෂණික උපදේශක, ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ (CAPA) තාක්ෂණික උපදේශක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කළුත්සිල සාමාජික යන ගෞරවනීය තනතුරු හෙබවීය.

ඔහු ජාතික සංවර්ධන බැංකුව පීච්ට්‍රිසී, සොර්ට්ලොපික් ඉන්ෂුරන්ස් පීච්ට්‍රිසී, ඩිප්ට් ප්‍රොඩක්ට්ස් පීච්ට්‍රිසී, තේකාර්ඩ් පීච්ට්‍රිසී, ඩිවෙලොප්මන්ට් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, ලංකා හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, එන්ඩීඩී කැපිටල් සමාගම (බැංගලාදේශය), ද ටෙක්ස්ස් සමාගම පීච්ට්‍රිසී සහ යුනිඩ්ල් පැකේජින්ග් යන ආයතනවල සේවය කර ඇත.

ඔහුගේ විශේෂඥතාවයට සියලු ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් සහ භාවිතයන්, මූල්‍ය විනය හා ආචාරධර්ම සම්බන්ධ රජයේ රෙගුලාසි, මානව සම්පත් කළමනාකරණය සහ පෞද්ගලික හා රාජ්‍ය යන අංශවල සම්පත් කළමනාකරණ භාවිතයන් සහ මූලධර්ම ඇතුළත් වේ.

කුමාර් ගුණවර්ධන මහතා

අධ්‍යක්ෂ

කුමාර් ගුණවර්ධන මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2019 දෙසැම්බර් 26 දින මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදී. ඔහුට බැංකුකරණයේ විවිධ ක්ෂේත්‍රයන්හි වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇත. 1979 දී කොමර්ෂල් බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති ඔහු ඇම්ස්ටර්ඩෑම් රොටර්ඩෑම් බැංකුව (ඇම්රෝ බැංකුව), ABN ඇම්රෝ බැංකුව සහ අවසානයේ ජාතික සංවර්ධන බැංකුව පීච්ට්‍රිසී (NDB) යන ආයතනවල සේවය කර ඇත. ඔහු වසර 20 කට වැඩි කාලයක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුවල සේවය කර ඇති අතර 2000 වසරේදී ABN ඇම්රෝ බැංකුවේ සහකාර උපසභාපති ලෙස පළමු වරට පත් කර ඇත. ඔහුගේ විශේෂඥතා ක්ෂේත්‍ර පුළුල් හා විවිධාකාර වන අතර ශාඛා ජාල කළමනාකරණය, ආයතනික බැංකුකරණය, වෙළඳ මූල්‍ය, මෙහෙයුම්, පරිපාලනය සහ සේවා ඇතුළත් වේ.

ඔහු ජාතික සංවර්ධන බැංකුව පීච්ට්‍රිසී (NDB) ඒකාබද්ධ නිමකාරීත්වය දරන ඩිවෙලොප්මන්ට් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිස්ට් සංගමයේ භාණ්ඩාගාරික වේ.

සුදර්ශන් අහංගම මහතා

අධ්‍යක්ෂ

සුදර්ශන් අහංගම මහතා ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර පසුගිය වසර 15 ක කාලය තුළ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස MAS Holding හි සේවය කරයි. ඔහු විවිධ කලාප වල රටවල් 17ක මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම් දරා තිබේ. ඒකාබද්ධ කිරීම සහ අත්පත් කරගැනීම්, දේශසීමා ගනුදෙනු, ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජන සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, ඔහු ඔහුගේ මූල්‍ය භූමිකාවට අමතරව ඉටු කළ දේය. ඊට පෙර ඔහු ජෝන් කීල්ස් කොටස් තැරැව්කරුවන්ගේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ අතර විවිධ සමාගම් මූල්‍ය සේවා, අධ්‍යක්ෂ මණ්ඩල වලට සම්බන්ධ විය. ජෝන් කීල්ස් හි මෘදුකාංග බාහිර සැකසුම් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ වගකීම ද ඔහු සතු විය.

ඉසුරු බාලපට්ඨ මහතා

අධ්‍යක්ෂ

ඉසුරු බාලපට්ඨ මහතා නීතිඥවරයකු වන අතර වර්තමානයේ සිවිල් හා වාණිජ නීතිය පිළිපැදීම සඳහා නීති කාර්යාලයක් පවත්වාගෙන යයි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා පිරිස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් විල්වුල්ඩ්ම් උපාධියක් ද ලබා ඇත.

2008 සිට 2010 දක්වා හෙදර්ලන්තයේ හේග් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස පත් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නීතිඥවරයෙකු ලෙස බාලපට්ඨ මහතා සේවය කළ අතර එම කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සංවිධානයේ රසායනික අවි තහනම් කිරීම සහ පුද්ගලික ජාත්‍යන්තර නීතිය පිළිබඳ හේග් සමුළුව (HCCH) සඳහා සේවය කළේය. හේග් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාන්සර් ප්‍රධානියා ලෙස ද ඔහු පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආයෝජන නීති හා ආයෝජන මණ්ඩලයේ නීතිමය කටයුතු සඳහා ඔහු 2012 දී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගේ නීති උපදේශක ලෙස පත් කරන ලදී.

බාලපට්ඨ මහතා මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, සෙලාන් බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කර ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස සේවය කර ඇත. ඔහු 2007 දී කහිෂ්ට ජාතික නීති සම්මේලනයේ සභාපතිවරයා ලෙසත් 2020 ජාතික නීති සම්මේලනයේ කැඳවුම්කරු ලෙසත් පත් කරන ලදී.

මලිඳු රණසිංහ මහතා

අධ්‍යක්ෂ

මලිඳු රණසිංහ මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ලබා ඇති අතර වර්තමානයේ සම්මානලාභී උසස් අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික ආයතනයක් වන ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාර විද්‍යාලයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි. ඔහුට කණ්ඩායම් නායකත්වය සහ අලෙවිකරණ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ වසර 18 කට වැඩි පළපුරුද්දක් ඇත.

විපමණක් නොව, වැඩි වැඩියෙන් ඉල්ලුම් කරන වෙළඳපොලකට ප්‍රතිචාර වශයෙන් නමැත්තන් සහතික කිරීමට සහ උපාය මාර්ගික නැවත විකුණුම් සහ සැපයුම්කරුවන්ගේ සබඳතා අඩුකිරීම වර්ධනය කිරීමට රණසිංහ මහතා දායක විය. විවිධාංගීකෘත වෙළඳපොලවල ගනුදෙනුකරුවන්ගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලීම සහ ඉක්මවා යාම සඳහා මාර්ගගත සේවාවන් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ඔහු සතුව ඇත. ඔහුගේ සුවිශේෂී නායකත්ව ශෛලිය සහ පරිසර හිතකාමී ලෙස අවම වශයෙන් බලශක්ති කාර්යක්ෂම ද්‍රව්‍ය හා වටිනා සම්පත් සංරක්ෂණය කිරීමේ නව ක්‍රම මගින් දේශගුණික විපර්යාසයන් ආමන්ත්‍රණය කරමින් තිරසාර හා ඔරොත්තු දෙන සේවස්ථාන නිර්මාණය කිරීම සඳහා වූ අධිෂ්ඨාන සහගත උත්සාහය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් හඳුනා ගෙන තිබේ.

කීර්ති ගුණතිලක මහතා
අධ්‍යක්ෂ

කීර්ති ගුණතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත් අතර විශේෂිත පරිගණක දෘඩාංග ඉංජිනේරු පිළිබඳව එක්සත් රාජධානියේ රීඩින්ග් විශ්වවිද්‍යාලයේ සයිබර් තෙක්සස් අධ්‍යයනාංශයෙන් විශේෂඥතාවය ලබාගත්තේය. තොරතුරු තාක්ෂණය, ඩිජිටල් අධිකරණ විද්‍යාව, යටිතල පහසුකම් උපදේශනය, ව්‍යාපෘති කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ දැනට අධික අත්දැකීම් ඔහු සතුව ඇත.

එක්සත් රාජධානියේ ජාතික පොලිස් වැඩිදියුණු කිරීමේ නියෝජිතායතනයේ ජංගම දුරකථන අධිකරණ වෛද්‍ය විද්‍යාව, ජාල විමර්ශනය, දත්ත ප්‍රතිසාධනය සහ විශ්ලේෂණයන් ආවරණය කරන ජාත්‍යන්තර ව පිළිගත් වෘත්තීය සුදුසුකම් රාශියක් සමග ජපානයේ බහුමාධ්‍ය සන්නිවේදන ඉංජිනේරු KDDI කෝපරේෂන්, ජපානයේ විදේශීය තාක්ෂණික ශිෂ්‍යත්වයේ බහුමාධ්‍ය පද්ධති සංවර්ධනය, NEC මේන්ලේම් පරිගණක හඩත්තුව NEC, ජපානය, මිකැට්‍රොනික් සිස්ටම් ටෙක්නොලොජි, සිංගප්පූරුව ආවරණය කරමින් ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් ඔහු ලබා ඇත. ගුණතිලක මහතා ජාතික අවශ්‍යතා පිළිබඳ ව්‍යාපෘතිවල උපදේශක/TEC සාමාජිකයෙකු සහ උපදේශකයෙකු ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ eNIC ව්‍යාපෘතිය, ප්‍රවාහන අමාත්‍යාංශයේ පොදු ප්‍රවාහන බස් ලුහුබැඳීමේ පද්ධතිය, මොරටුව විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා අන්තර්ජාල ව්‍යාපෘතිය ඒවාට ඇතුළත් වේ.

එක්සත් රාජධානියේ කැපටබර් ක්‍රයිස්ට් වර්ථ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සයිබර් අපරාධ අධිකරණ හා අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ජාත්‍යන්තර උපදේශක කමිටු සාමාජිකයෙකු ලෙස කීර්ති ගුණතිලක මහතා සේවය කර ඇති අතර උපදේශක, සම්බන්ධීකාරක, පරිගණක ක්‍රමලේඛක, පරිගණක උපදේශක, තාක්ෂණික පර්යේෂණ සහකාර, කමිටු සාමාජික යන තනතුරු දරා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ වෘත්තීය කමිටුවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, බලශක්ති කළමනාකරු, වකුප්‍රතිපාර්ශ්වකරු සහ ප්‍රාදේශීය ප්‍රතිපාර්ශ්වකරු තනතුරු දරා ඇත. ඔහු 1991 සිට ශ්‍රී ලංකාවේ පරිගණක සංගමයේ වෘත්තීය සාමාජිකයෙකි.

ඔහු ඩිජිටල් අධිකරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ (යූසීවීස්සී) ඉංජිනේරු අංශයේ ආරම්භකයා මෙන්ම පරිගණක තාක්ෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ ආරම්භක සාමාජිකයා ද විය.

දැනට තුනක කාලයක් තුළ කොළඹ විශ්වවිද්‍යාලයට ඔහු කළ කැපවීම වෙනුවෙන් කළ සේවය අගයමින් ඔහුට බොහෝ වාර ගණනක් සම්මාන ප්‍රදානය කර ඇත.

මංජුල වෙල්ලාලගේ මහතා
අධ්‍යක්ෂ

මංජුල වෙල්ලාලගේ මහතා නීතිඥවරයෙකි. ඔහු දැනට දෙකකට ආසන්න කාලයක් පෞද්ගලික නීතිඥ සංගමයේ ප්‍රායෝගිකව කටයුතු කරයි. නීතිඥයෙකු වීමට පෙර ඔහු අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වය ගත් ප්‍රජා පාදක නීති ආධාර ව්‍යාපෘතිය භාර සම්පත් හා පර්යේෂණ නිලධාරියා ලෙස සේවය කළේය. ඔහු අධිකරණ අමාත්‍යාංශයේ සම්පත්, පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු) සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සඳහා සම්පත් නිලධාරී වශයෙන් ඔහු සිය රාජකාරී ඉටු කළේය.

අධිකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික මට්ටමින් තීරණාත්මක නීතිමය ගැටලු විසඳීමට මැදිහත් වන අතරම, වෙල්ලාලගේ මහතා සිය කීර්තිමත් නීති වෘත්තීය තුළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ ව්‍යාපෘති හා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

කේ ඒ විමලෙන්තිරරාජා මහතා
අධ්‍යක්ෂ

2020 ජනවාරි මාසයේ දී මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නාණ්ඩාගාර නියෝජිත/මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයා ලෙස කේ ඒ විමලෙන්තිරරාජා මහතා පත් කරන ලදී. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන අතර රාජ්‍ය සේවයේ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහු මේ වන විට වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

ඔහු නීතිඥවරයෙකි.

විමලෙන්තිරරාජා මහතා යාපනය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක්, ජේරුදෙනිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය, මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය සහ ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතියේදී උපාධියක් ලබා ඇත. ඔහු සංවර්ධන අධ්‍යයන හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව ලබා ඇත.

මහා නාණ්ඩාගාරයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර ඔහු රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවා ඇති අතර ඒවාට අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, පරිපාලන ප්‍රතිසංස්කරණ භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන තොරතුරු නිලධාරී, චීනයේ ඩිපෝ හි පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක යන ඒවා ඇතුළත්ය.

විමලෙන්තිරරාජා මහතා සාර්ක් සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිවැසි නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂවරයා වේ. ඔහු ලංකා බැංකුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය, ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් වැඩිදියුණු කිරීමේ ආයතන වල අධ්‍යක්ෂ ලෙස සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස මහා නාණ්ඩාගාරය නියෝජනය කර ඇත.

▶ ආයතනික කළමනාකරණය



ඉදිරිපෙළ වමේ සිට දකුණට:
 අරුණි ගුණතිලක මහත්මිය, එස් වන්නිආරච්චි මහතා, ඩී එම් ජේමනාන් මහතා, පී පී ආර් ජයසිංහ මහතා, කේ ඩී රාජපක්ෂ මහතා,
 එම් ඒ ඩී සිල්වා මහතා

පසු පෙළ වමේ සිට දකුණට:
 එම් කේ දී එස් ගුණරත්න, එන් ආර් විජයරත්න මිය, පී එස් කුරුකුලසූරිය මිය, ටී කේ නාරංගොඩ මිය, ඊ ඒ ඩී ප්‍රියසාන්ත මහතා



ඉදිරිපෙළ වමේ සිට දකුණට:

පී ඩී ආර් පී ගුණවර්ධන මහතා, ආර් පතිරණේ මහතා, ක්ලයිව් ෆොන්සේකා මහතා, පී ලයනල් මහතා, ආර් කොඩිතුට්ටි මහතා, අසාම් ඒ අහමඩ් මහතා

පසු පෙළ වමේ සිට දකුණට:

විම් ඒ ඩී මුද්දිකා කරුණාරත්න මිය, පී ආර් එස් ජයතිස්ස මිය, පී විම් ආර් විජේරත්න, ධම්මක දාස මහතා

ආයතනික කළමනාකරණය

01/ එම් ඒ බී සිල්වා මයා

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

1987 වසරේ බැංකුවේ සේවයට එක් වූ සිල්වා මහතා වසර 32 කට අධික පළපුරුද්දක් සමගින් බැංකුකරණ මෙහෙයුම් පිළිබඳ මහත් වූ පරිචයක් සහිත වෘත්තිකයෙකි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකු මෙහෙයුම් වශයෙන්, එක් එක් අංශයේ කාර්යයන් සම්බන්ධයෙන් වගකීම දැරීම සඳහා වෙන් වෙන් වශයෙන් පත් කළ අංශ ප්‍රධානීන් යටතේ ක්‍රියාත්මක වන ශාඛා කළමනාකරණ අංශය, 739 ක් වූ ශාඛා ජාලය සහ 500 ඉක්මවන ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර සහ KIOSK යන්ත්‍ර ආදියෙන් සමන්විත අතිරේක ජාලයේ නියමන අංශ, අලෙවිකරණ, තොරතුරු තාක්ෂණ හා සහායක සේවා අංශ යන ප්‍රධාන අංශ හතරේ කාර්යයන් අධීක්ෂණය කිරීමේ වගකීම සිල්වා මහතා උසුලනු ලැබේ.

ශාඛා කළමනාකාරී තනතුරේ පටන් ප්‍රාදේශීය කළමනාකාරී දක්වාත්, කලාප සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකු මෙහෙයුම් තනතුර දක්වා වූ විවිධ තනතුරු දරමින් ව්‍යාපාරික බැංකුකරණ කළමනාකරණ කටයුතු හා සම්බන්ධ සියලුම මට්ටම්වල අත්දැකීම් රාශියක් සිල්වා මහතා ලබාගෙන ඇත.

ඔහු විශේෂඥතාව දක්වන විෂය ක්ෂේත්‍රය පිළිබඳව විස්තීර්ණ දේශීය හා විදේශීය පුහුණුව හා අත්දැකීම් ලබා ඇති අතර ජේරාදෙනිය විශ්වවිද්‍යාලයේ (ශාස්ත්‍රවේදී) උපාධිධරයෙක් වේ. ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ ආයතනයේ සුදුසුකම් (AIB) ලබා ඇති සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ද ලබා ඇත.

02/ ජී බී ආර් පී ගුණවර්ධන මයා

හිටපු ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

ගුණවර්ධන මහතා 2019 අප්‍රේල් 15 දින සිට බල පැවැත්වෙන පරිදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලදී.

බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමට පෙර ඔහු ආයතනික හා ව්‍යවසාය ණය අධීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර බැංකුකරණය) ලෙස සේවය කළේය. බැංකුවේ සමස්ත ණය ප්‍රදානවලින් 50% කට වඩා සාමූහිකව දායක වන රාජ්‍ය ව්‍යවසායන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ණය මෙයට ඇතුළත් වේ.

ගුණවර්ධන මහතා 1987 දී මහජන බැංකුවට බැඳුණු අතර දශක හතරකට අධික කාලයක් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතනවල සේවය කර ඇති අතර ඉන් දශක තුනකට වැඩි කාලයක් බැංකු හා මූල්‍ය සේවාවන්හි සේවය කර ඇත.

එම මහතා මහජන බැංකුවේ මූල්‍ය, කාර්යසාධන කළමනාකරණය, ආයතනික හා වාණිජ ණය, භාණ්ඩාගාර මෙහෙයුම්, ණයපාලනය සහ අවදානම් කළමනාකරණය යන විවිධ අංශවල සේවය කර ඇත. ඔහු සතුව බැංකුවේ ආයතනික හා විධායක කලමනාකරණ නිලයන්හි වසර 10 කට අධික අත්දැකීම් පවතින අතර හෙතෙම 2012 සිට 2017 දක්වා ප්‍රධාන අවදානම් නිලධාරියා වශයෙන් කටයුතු කළේය. එම ධුරයේ ක්‍රියා කරන කාලසීමාවේදී බැංකුවේ සමස්ත අවදානම් කලමනාකරණ රාමුව හැඩගැස්වීමෙහිලා සහ 2012/2013 උකස් අර්බුදය නිරාකරණය කිරීමෙහිලා හෙතෙම කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

ගුණවර්ධන මහතා දැනට පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පිපල්ස් ලිසිං ෆ්ලිට් මැනේජ්මන්ට් ලිමිටඩ්, ලංකා විලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් (බැංග්ලාදේශය), පිපල්ස් ඉන්ෂුරන්ස් පීඑල්සී, පිපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, පිපල්ස් ට්‍රැවල්ස් (පුද්) සමාගම, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා බැංකු සංගමය, ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය, ලංකා මුදල් සේවා කාර්යාංශය, ජාතික ගෙවීම් සභාව සහ ලංකා ක්ලියර් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සේවය කරයි.

මහජන බැංකුවට බැඳීමට පෙර ඔහු පෞද්ගලික අංශයේ සේවය කළ අතර සංචාරක, වැවිලි හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන්හි තනතුරු රැසක් හෙබවීය.

හෙතෙම 1985 සිට වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (එක්සත් රාජධානිය) සාමාජිකයෙකි.

03/ කේ බී රාජපක්ෂ මයා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය

රාජපක්ෂ මහතා බැංකුවේ පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය, ක්‍රියාවලි කළමනාකරණය, තත්ත්ව සහතික කිරීම සහ ඩිපෝසිට්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වේ. ඔහු කළමනාකරණ පුහුණුකරුවෙකු ලෙස 1987 දී බැංකුවට බැඳුණු අතර මහජන බැංකුවේ වසර 32 කට වැඩි පළපුරුද්දක් ඇත.

හෙතෙම බැංකුවේ ශාඛා ජාලය තුළ විවිධ කළමනාකරණ මට්ටම් වල මෙන්ම ආයතනික බැංකුකරණ අංශයේ සේවය කිරීමෙන් පසුවල අත්දැකීම් ලබා ඇත. මේ වනවිට ඔහු බැංකුවේ ප්‍රධාන තැන්පතු කළඹ සහ මුළු කළඹින් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් වන පුද්ගල කේන්ද්‍රීය ණය කළඹ අධීක්ෂණය කරයි. ඔහුට ආයතනික හා විධායක කළමනාකරණ තනතුරු පිළිබඳ වසර 12 ක පළපුරුද්දක් ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ දෙවන පන්තියේ ගෞරව උපාධියක් ලබා ඇති ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු, හීනිඥවරයෙකු සහ ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද 2019 මැයි දක්වා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකාවේ වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) උපසභාපතිවරයා වේ.

04/ රොහාන් පතිරණේ මයා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති

පතිරණේ මහතා 1995 දී මහජන බැංකුවට සම්බන්ධ විය. ඔහුට බැංකුවේ මානව සම්පත්, තෛතික හා පරිපාලනය පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත.

පතිරණේ මහතා වසර 2003දී නවසීලන්තයේ මැසි විශ්වවිද්‍යාලයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇත. ඔහුට බැංකුකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ඇති අතර නීතිඥයකු ද වේ.

ඔහුගේ වර්තමාන කාර්යභාරය තුළ, ඔහු බැංකුවේ 7,500 කට වඩා වැඩි ශක්තිමත් ශ්‍රම බලකායක් අධීක්ෂණය කරන අතර එහි මානව සම්පත් අවශ්‍යතාවන්ට අනුකූලව එහි ජ්‍යෙෂ්ඨ විධායක බඳවා ගැනීම් කළමනාකරණය කරයි. ඊට අමතරව, ඔහු බැංකුවේ 75 දෙනෙක් වූ නීති කණ්ඩායමට නායකත්වය සපයයි. තෙතෙම ආයතනික හා විධායක කළමනාකරණ තනතුරු වල වසර 10 කට වැඩි කාලයක් සේවය සපයා ඇත.

මීට පෙර 2010 අගෝස්තු සිට 2019 මාර්තු දක්වා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ලෙස පතිරණේ මහතා බැංකුව හා අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි විවිධ අනුකමීටුවලට අදාළ සියලු පරිපාලනමය කටයුතු සඳහා සහාය ලබා දුන්නේය. සිය ධුර කාලය තුළ, පාලනය පිළිබඳ යහ ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දුන් අතර, පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පිව්ල්සි, පිපල්ස් ඉන්ෂුරන්ස් පිව්ල්සි, පිපල්ස් ප්‍රොපර්ටි ඩිවෙලප්මන්ට් ලිමිටඩ් සහ පිපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ් ඇතුළු බැංකුවේ පරිපාලිත සමාගම් කිහිපයක් පිහිටුවීමට දායක වී තිබේ.

ඔහු පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පිව්ල්සි හි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂක, බන්ග්ලාදේශයේ ලංකා විලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ්, පිපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ්, පිපල්ස් ලිසිං ෆ්ලිට් මැනේජ්මන්ට් ලිමිටඩ් හි අධ්‍යක්ෂක සහ පිපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටිස් ලිමිටඩ්හි සභාපතිවරයා ද වේ.

05/ ජී පී ආර් ජයසිංහ මිය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතිකකරණ

රේණුකා ජයසිංහ මහත්මිය 1987 දී කළමනාකරණ අභ්‍යාස ලාභියෙකු ලෙස බැංකුවට බැඳුණු අතර බැංකු ක්ෂේත්‍රයේ වසර 32 කට වැඩි පළපුරුද්දක් ඇත.

ඇය සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා කළමනාකරු, කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු සහ සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සහාය සේවා), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමුපකාර හා සංවර්ධන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රීය බැංකු) යන අංශවල ශාඛා බැංකු ක්ෂේත්‍රය ආවරණය කර ඇත. වර්තමානයේ ඇය ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ත්ව සහතික කරණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී පළමු පන්තියේ විශේෂ උපාධියක් ලබා ඇති අතර වෘත්තීය බැංකු සුදුසුකම් (AIB - ශ්‍රී ලංකා) ලබා ඇත. ඇය ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකාවකි.

06/ ක්ලයිව් ගොන්සේකා මයා

භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ ප්‍රධානී

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකයකු වන ගොන්සේකා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙහි ව්‍යාපාර කළමනාකරණ විද්‍යාපති උපාධිධරයකු වේ. තෙතෙම ACI Dealing Certificate විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති අතර භාණ්ඩාගාර කළමනාකරණය සම්බන්ධයෙන් වසර 26 කට අධික අත්දැකීම් ඔහු සතු වේ. එයට අමතරව, තෙතෙම ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකි. ඔහු 2018 ජූලි මාසයේදී ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස පත් කරන ලද අතර වර්තමානයේ මෙම තනතුරේ කටයුතු කරයි. ඔහු ජාතික ගෙවීම් කටයුතුලේ, මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව විකල්ප මිණුම් දණ්ඩක පොලී අනුපාත අධ්‍යයනය කිරීම හා සැලසුම් කිරීම සඳහා වූ කාර්යසාධක බලකායේ සාමාජිකයෙකි. තවද, ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IABF/DABF විභාගවල ප්‍රධාන පරීක්ෂක ලෙස කටයුතු කර ඇත.

ඔහු 2002 දී මහජන බැංකුවට බැඳුණු අතර ඊට පෙර ඔහු ඇමරිකානු එක්ස්ප්‍රස් සහ ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් යන බැංකුවල සේවය කර ඇත. ඔහු 2011 නොවැම්බර් සිට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි.

07/ බී එම් ජේමනාත් මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකු සහාය සේවා

ජේමනාත් මහතා 1987 දී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස මහජන බැංකුවට බැඳුණු අතර වසර 33 කට ආසන්න කාලයක් සේවය කර ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී දෙවන පන්තියේ ඉහළ පෙළ උපාධියක් ලබා ඇති අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අන්තර් මාධ්‍ය පරීක්ෂණය (AIB Intermediate) සහතිකලත් වෘත්තිකයෙකි.

2011 සිට ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහාය සේවා) තනතුර දරන අතර සැපයුම්, ප්‍රවාහන, ආරක්ෂාව, නඩත්තු ඉංජිනේරු, ගොඩනැගිලි ඉංජිනේරු සහ ඩෙස්ක්ටොප් ප්‍රකාශන යන අංශ හයක් භාරව සිටී. එහිදී ඔහු ප්‍රසම්පාදන, ඉදිකිරීම් සහ නඩත්තු කිරීම, ගබඩාකිරීම සහ තොග පාලනය, ප්‍රවාහන හා ආරක්ෂක ක්‍රියාපටිපාටිය පිළිබඳ මනා පළපුරුද්දක් ලබා ඇත.

ඔහුගේ බැංකු ජීවිතය තුළ ඔහු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ කළමනාකරණ වැඩසටහන් වලට සහභාගී වී ඇති අතර ව්‍යාපාර බැංකුකරණය කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් ඇත.

ආයතනික කළමනාකරණය

08/ පී ලයනල් ගලගෙදර මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණය

ලයනල් ගලගෙදර මහතා බැංකුවේ ශාඛා කළමනාකරණ දෙපාර්තමේන්තුව භාරව සිටී. ඔහු කළමනාකරණ අභ්‍යන්තර ලාභියෙකු ලෙස බැංකුවට බැඳුණු අතර බැංකුවේ වසර 32 කට වැඩි කාලයක් සේවය කරයි. ශාඛා කළමනාකරණය, පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ව්‍යාපෘති මූල්‍යකරණය, ණය පරිපාලනය සහ අය කර ගැනීම් යන ක්ෂේත්‍ර වල විවිධ අත්දැකීම් ලබා ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයෙන් (වල්වල්බී) උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකයෙකු වන අතර නීතිඥවරයෙකි.

09/ එස් චන්දිආරච්චි මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අය කිරීම්

කළමනාකරණ අභ්‍යන්තර ලාභියෙකු ලෙස සුනිල් චන්දිආරච්චි මහතා 1987 දී මහජන බැංකුවට බැඳුණු අතර ශාඛා බැංකුකරණය, එස්එම්අයි ණයදීම, ජාත්‍යන්තර බැංකුකරණය, වෙළඳ මූල්‍යකරණය සහ ලිසිං ඇතුළත් ක්ෂේත්‍ර කිහිපයක සේවය කර ඇත. ණය දීම සහ අක් වෙරළ බැංකු කටයුතු පිළිබඳ ඔහු විශාල අත්දැකීම් ලබා ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර උපාධිය ලබාගත් විගසම එහි රසායන විද්‍යාව පිළිබඳ සහකාර කටකාවාර්යවරයකු ලෙස සේවය කළේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි. මෑතකදී ඔහු පිළිවෙලින් ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ සහ බැංකුකරුවන්ගේ වෙළඳ මූල්‍ය සංගමය යන වෘත්තීය ආයතනවල සභාපති සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරු හෙබවීය. ඔහු 2017 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසර තුනක කාලයක් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර එහි විගණන කමිටුවේ ද සාමාජික තනතුරක් දරයි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ ගල් අගුරු බලාගාර ව්‍යාපෘති මගින් ගල් අගුරු මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකි. අභ්‍යන්තර වශයෙන් ඔහු බැංකුවේ දුක්ගැනවිලි හැසිරවීමේ කමිටුවේ සභාපති, දිස්ත්‍රික් ස්ථාන මාරු අභියාචනා කමිටුවේ සභාපති, ප්‍රසම්පාදන කමිටු සාමාජික, මිල ප්‍රමන්තණ කමිටු සාමාජික, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කළමනාකාරීන්ව ඇගයීම් කමිටු සාමාජික ආදී තනතුරු රැසක් දරයි.

10/ ආර් කොඩිතුට්ටු මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය සහ ඩිජිටල්කරණය

කොඩිතුට්ටු මහතා දැනට මහජන බැංකුවේ වාණිජ බැංකුකරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වේ. පාරිභෝගික බැංකුකරණය, වාණිජ බැංකුකරණය, ආයතනික බැංකුකරණය, අක්වෙරළ බැංකුකරණය, ශාඛා බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති මූල්‍යකරණය, අයකර ගැනීම් සහ ඩිජිටල්කරණය යන අංශයන්හි පුළුල් පරාසයක වසර 37කට වඩා වැඩි බැංකු අත්දැකීම් ඔහු සතුව ඇත.

පුළුල් දේශීය හා ජාත්‍යන්තර පුහුණුව/අත්දැකීම් සහ විවිධ තුරන්ගේ ස්ථානවල විවිධ මට්ටමින් සේවය කර ඇති ඔහු මේ වන විට අංශ දෙකක් මෙහෙයවයි. එනම් වාණිජ බැංකුකරණය සහ බැංකුවේ ඩිජිටල්කරණයයි.

බැංකුවේ ඩිජිටල්කරණ මූලපිරීමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්, ඔහුගේ විෂයපථයට මූලිකවශයෙන් ව්‍යාපාර අවශ්‍යතා ඩිජිටල් වේදිකාවක් සමග සිතියම් ගතකිරීම හා කර්මාන්තයේ හොඳම භාවිතයන් අනුගමනය කිරීම සහ ව්‍යාපාර ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කිරීම ඇතුළත් වේ. ඩිජිටල්කරණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස, විෂයක් බැන්කර් සහ විෂය මගී සගරා විසින් ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව ඇතුළු ජාත්‍යන්තර හා දේශීය වශයෙන් කීර්තිමත් සම්මාන/පිළිගැනීම් බැංකුව ලබාගෙන ඇත. ඔහු බැංකුවේ වාණිජ ණය දීමේ කළඹට නායකත්වය දෙයි.

ඔහු පීපල්ස් ඉන්ෂුරන්ස් පීවල්සී සහ බග්ලාදේශයේ ලංකා විලායන්ස් ෆයිනෑන්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ශ්‍රී ලංකා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලයේ ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් මණ්ඩලයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කරයි.

කොඩිතුට්ටු මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විශේෂ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධියක්, එක්සත් රාජධානියේ හි විකල්ප මණ්ඩලයේ විශ්වවිද්‍යාලයෙන් හිතවේදී උපාධිය ද (ගෞරව) ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි.

11/ අරුණි ගුණතිලක මිය

ආයතනික බැංකුකරණ ප්‍රධානි

ගෝලීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි වසර 20 කට අධික අත්දැකීම් ගුණතිලක මහත්මිය සතු වේ. ඇය දැනට ආයතනික බැංකුකරණ ප්‍රධානි වේ. මහජන බැංකුව හා සම්බන්ධ විමට ප්‍රථම, ඇය විසින් සිංගප්පූරුවේ ස්ටැන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවේ සේවය කරමින් කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් ආසියාව, ඇමරිකාව, මැදපෙරදිග හා ඇප්‍රිකාව ආශ්‍රිතව කාර්යභාරයන් රැසක් ඉටුකරන ලදී. වයට ද පෙර ඇය ශ්‍රී ලංකාවේ ස්ටැන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරියා වශයෙන් කටයුතු කළාය. ANZ ග්‍රීන්ච්ලේස් සහ ස්ටැන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවල සේවය කළ කාලය තුළ සිල්ලර බැංකුකරණ, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ, ශාඛා, අවදානම්, විගණන සහ විශේෂ වත්කම් කළමනාකරණය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබ වූවාය.

එක්සත් ජනපදයේ හාවර්ඩ් හිතිවිද්‍යාලයේ හිතවේදී පිළිබඳ විශේෂ උපාධියක්ද, කොළඹ විශ්වවිද්‍යාලයේ හිතවේදී (ගෞරව) උපාධිය ද ඇය සතුවේ. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ, හිති පීඨයේ සහ උපාධි අධ්‍යයන අංශයේ කටකාවාර්යවරයක වශයෙන් සේවය කළාය.

ගුණතිලක මහත්මිය බැංකු ක්ෂේත්‍ර අවදානම් වෘත්තිකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකාවක, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ හිටපු කමිටු සාමාජිකාවක හා ලංකා වාණිජ මණ්ඩලයේ නියමු කමිටු සාමාජිකාවක වූවාය. සිංගප්පූරු අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙහි සාමාජිකාවක වන ඇය, සිංගප්පූරුවේ හාවර්ඩ් ක්ලබ්හි හිටපු කමිටු සාමාජිකාවක්ද වූ අතර මේ වනවිට ඕවර් සීස් ස්කූල් ඔෆ් කලම්බු හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වශයෙන් කටයුතු කරයි.

12/ අසාමිච්චි අහමච්චි මයා මූල්‍ය ප්‍රධානි

2017 ජනවාරි 3 වැනි දින මහජන බැංකුවේ සේවයට එක්වූ අහමච්චි මහතා සතුව, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණය, විකල්ප ආයෝජන හා ව්‍යවසාය අවදානම යන ක්ෂේත්‍රයන්හි වසර 18කට අධික පළපුරුද්දක් පවතී. බැංකුව සමග සම්බන්ධ වීමට පෙර හෙතෙම මහා පරිමාණ බහු ජාතික සමාගම් සහ මූලික ප්‍රාග්ධන සේවා සම්පාදකයින් රැසක් සමග කටයුතු කොට තිබිණි. ඒ මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරී සංගමය (වික්සන් රාජධානිය), වරලත් සහතික ලත් ගණකාධිකාරී සංගමය (වික්සන් රාජධානිය) සහ ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙහි අධිසාමාජිකයෙකි. හෙතෙම වරලත් සුරැකුම් හා ආයෝජන ආයතනය(වික්සන් රාජධානිය), සහතික ලත් සේවයේ නියුතු ගණකාධිකාරී ආයතනය (ඕස්ට්‍රේලියාව), අවදානම් කළමනාකරණ ආයතනය (වික්සන් රාජධානිය) සහ වරලත් ණය කළමනාකරණ ආයතනයෙහිද (වික්සන් රාජධානිය) සාමාජිකත්වය දරයි.

13/ ඊ ඒ ඩී ජේ ප්‍රියශාන්ත මයා සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණක

ජනිත ප්‍රියශාන්ත මහතා 1994 දී කළමනාකරණ අභ්‍යාසලාභියකු වශයෙන් මහජන බැංකුවේ සේවයට එක්විය.

ජනිත ප්‍රියශාන්ත මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි අධිසාමාජිකයකු, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයකු සහ ඕස්ට්‍රේලියාවේ සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙහි සහතික ලත් සාමාජිකයකු වන අතර, හෙතෙම දෙවන පංතියේ ඉහළ සාමාර්ථ සහිත වාණිජවේදී විශේෂ උපාධිධරයෙකි.

බාහිර හා අභ්‍යන්තර යන දෙඅංශයේම බැංකු, මූල්‍ය හා විගණනය පිළිබඳ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඔහු සතුව ඇත.

14/ එම් ඒ ඩී මුදිතා කරුණාරත්න මීය අතිරේක ප්‍රධාන නීති නිලධාරිනී

මුදිතා කරුණාරත්න මහත්මිය වසර 30 කට අධික පළපුරුද්දක් සහිත නීතිවේදිනියක වන අතර, "බැංකුකරණය හා රක්ෂණය සම්බන්ධ පශ්චාත් නීතියේ ඩිප්ලෝමාවක්" ඇය සතුවේ. ඇය 2007 වසරේ බැංකුකරණ නීති ත්‍යාගය දිනා ගැනීමට සමත්විය. නීති වේදිනියක වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ඇය දිවංගත ජනාධිපති නීතිඥ ඒ පී දැරණියගල මහතා යටතේ සේවයට එක් වූහු අතර, ඉන් අනතුරුව බුඩින්ස් සමාගම් සමූහයේ සහකාර ප්‍රධාන නීති නිලධාරී සහ සමාගම් ලේකම් ලෙස කටයුතු කළාය.

1992 දී සහකාර නීති නිලධාරිනියක වශයෙන් මහජන බැංකුවේ සේවයට එක්වූ ඇය, කලුතර හා ගාල්ල කළාපය, ප්‍රධාන කාර්යාල නීති දෙපාර්තමේන්තුව සහ ඉඩම් නිරවුල් කිරීමේ අංශයෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළාය. 2006 වසරේදී ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියක වශයෙන් උසස්වීමක් ලද ඇය, ඉන් අනතුරුව නීති දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය සහ උතුරු හා නැගෙනහිර පළාත්වල නීති කටයුතු අධීක්ෂණය කිරීමේ නිරත විය.

වසර 2007 දී එතුමිය ශ්‍රී ලංකාවේ බණිප තෙල් සහ ගෘස් සම්බන්ධ නියමන අධිකාරිය වන, බණිප සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ නීති හා ඉඩම් අධ්‍යක්ෂ වශයෙන් සේවයට එක් විය. එම අවධියේ බණිප තෙල් සම්පත් සංවර්ධන කමිටුවේ ලේකම් වශයෙන්ද ඇය කටයුතු කළාය. නීතිඥවරියක් ලෙස වසර 34ක සේවා කාලය තුළ කරුණාරත්න මහත්මිය දේශීය මෙන්ම විදේශීය පුහුණු වැඩසටහන්, වැඩමුළු ආදියට එක්වෙමින් හසළ අත්දැකීම් ලබා ඇත.

15/ ටී කේ නාරංගොඩ මීය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී - ව්‍යවසාය බැංකුකරණය

1987 දී කලමණාකාර අභ්‍යාසලාභියෙකු වශයෙන් මහජන බැංකුවේ සේවයට එක්වූ ක්‍රිෂාන්ති නාරංගොඩ මහත්මිය වසර 33කට අධික සේවා කාලයක් සපුරාලයි.

ඇය විසින් විවිධ කළමනාකාරිත්ව මට්ටම් යටතේ ශාඛා බැංකුකරණය, විදේශ ගනුදෙනුකාර සේවාවන්, අක්වෙරළ බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය යන ක්ෂේත්‍රයන් ආවරණය කරන ලද අතර, මේ වනවිට සුව හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන මූල්‍ය සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරෙහි සේවය කරනු ලබයි.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව උපාධිධාරිනියක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ විද්‍යාපති උපාධිධාරිනියකි. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකාවකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් පාරිභෝගික සබඳතා කළමනාකරණය පිළිබඳ උසස් සහතිකත්වයක්ද හිමි කරගෙන ඇත.

ඇය සිය බැංකු ජීවිතය තුළ දේශීය හා විදේශීය විවිධ බැංකු/කළමනාකරණ වැඩසටහන් සඳහා සහකාරි වී ඇත. ඇය වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයෙහි කවුන්සිල සාමාජිකාවක වශයෙන්ද කටයුතු කරන අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පරීක්ෂකාවක වශයෙන් ලියාපදිංචිය ලබා ඇත. ඇය 2019/20 වර්ෂය සඳහා මහජන බැංකු නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය.

16/ පී ආර් එස් ජයතිස්ස මයා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත්

ජයතිස්ස මහතා 1990 දී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු වශයෙන් බැංකුවේ සේවයට එක්වූ අතර, හෙතෙම ශාඛා ජාල මෙහෙයුම් සහ මානව සම්පත් අංශයන්හි කටයුතු ආවරණය කරමින් වසර 29කට අධික සේවා කාලයක් සපුරාලයි. මානව සම්පත් ක්ෂේත්‍රයට අදාළව වසර 19කට අධික ඒ මහතාගේ පළපුරුද්ද මනා කාර්මික සබඳතා කළමනාකරණය ඇතුළුව මානව සම්පත් පරිපාලනය සහ ක්ෂේත්‍ර සබඳතා කළමනාකරණය සම්බන්ධයෙන් ද දැනුමින් පරිපූර්ණ වේ.

ආයතනික කළමනාකරණය

ඔහු දේශීය මෙන්ම විදේශීය මානව සම්පත් සම්බන්ධ පුහුණු වැඩසටහන්වලට සහභාගී වී ඇත. ජයතිස්ස මහතා මේ වනවිට බැංකුවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු අධීක්ෂණය කරමින් සිටී. තෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකි. ශ්‍රී ලංකා වෘත්තීයමය බැංකුකරණ සුදුසුකමද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකත්වයද ඔහු සතුවේ. ජයතිස්ස මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනමය සහ අධ්‍යයන අරමුණු සඳහා ඉංග්‍රීසි භාෂාව සඳහා උසස් ධීප්ලෝමා ලාභියෙකි.

17/ පී එස් ජේ කුරුකුලසූරිය මිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - උපාය මාර්ගික සැලසුම්, කාර්ය සාධන කළමනාකරණය සහ පර්යේෂණ

ජයන්ති කුරුකුලසූරිය මහත්මිය 1994 දී කළමනාකාර අභ්‍යාසලාභියෙකු වශයෙන් මහජන බැංකුවේ සේවයට එක්වූ අතර මේ වනවිට වසර 25 කට අධික සේවා අත්දැකීම් සපුරාලයි. ඇගේ අත්දැකීම් ප්‍රධාන වශයෙන් ශාඛා බැංකුකරණය, ණය, කාර්ය මණ්ඩල පුහුණුව, මානව සම්පත් සංවර්ධනය, ණය පරිපාලනය, නාලිකා කළමනාකරණය සහ පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය යන අංශවලට අයත් වේ. බැංකුව සමග සම්බන්ධ වීමට පෙරාතුව ඇය, මාර්ග ඉදිකිරීම් හා සංවර්ධන සමාගමෙහි ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරීනියක වශයෙන් සේවය කළාය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත (ගෞරව) විද්‍යාවේදී (විශේෂ) ව්‍යාපාර පරිපාලන උපාධිධාරීනියක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිධාරීනියකි. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධිසාමාජික (FIB), AAT ශ්‍රී ලංකා සාමාජික, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ආවසරක සාමාජිකයෙක් වන අතර මානව සම්පත් කළමනාකරණ ධීප්ලෝමාවක්ද (Dip HRM) ලබා ඇත.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයේදී (1997) රන් පදක්කම් 3 ක් දිනා ගනිමින් උපරිම කුසලතා ලබා ගැනීම, අඛණ්ඩව වසර දෙකක් තුළ විභාගය සම්පූර්ණ කිරීම සහ අතරමැදි හා අවසාන විභාගවලින් ඉහළම ලකුණු ලබා ගැනීම තුළින් බැංකුවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඇයට හැකි විය. එය තවමත් නොපරදවන ලද වාර්තාවකි.

18/ පී එම් ආර් පී විජේරත්න මිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණය

බැංකුවේ අවදානම් කළමනාකරණය සහ ණය පාලන කටයුතු භාරව කටයුතු කරන්නේ රෝමිනි විජේරත්න මහත්මියයි. 1990 දී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු වශයෙන් බැංකුවේ සේවයට එක්වූ ඇය, බැංකු භාණ්ඩාගාරය ආශ්‍රිතව වසර 26 කට අධික සේවා කාලයක් සපුරාලයි. අවදානම් කළමනාකරණ අංශයට පිවිසීමට පෙරාතුව ඇය 2003 වසරේ සිට බැංකුවේ ප්‍රාථමික වෙළඳ ඒකකයද පසුව භාණ්ඩාගාරයේ ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනිය වශයෙන් සේවය කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත විද්‍යාවේදී (භෞතික විද්‍යාව) උපාධියක් දරයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (මූල්‍ය පිළිබඳ) පශ්චාත් උපාධියක් සහ භාණ්ඩාගාර හා අවදානම් කළමනාකරණ ධීප්ලෝමාවක් IBSL වෙතින් ලබාඇත. ඇය ACI ඩිලිගන් සහතිකය - ACI, මූල්‍ය වෙළඳපොළ සංගමය සඳහා විශේෂ සාමාර්ථයක් ලබා ඇති අතර ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකි.

ඇය ප්‍රාථමික වෙළඳුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයක සහ ලේකම්වරයක වන අතර දැනට ශ්‍රී ලංකා ගෞරවක් සංගමයේ, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සහ බැංකු අංශයේ අවදානම් වෘත්තීකයන්ගේ සංගමයේ සාමාජිකාවක්ද වේ.

19/ එන් ආර් විජයරත්න මිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ගනුදෙනුමය බැංකුකරණ සහ මූල්‍ය ආයතන

1990 දී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු වශයෙන් බැංකුවේ සේවයට එක්වූ නිපුණතා විජයරත්න මහත්මිය බැංකුකරණ ක්ෂේත්‍රය තුළ 29 වසරකට අධික අත්දැකීම් සපුරාලන අතර බැංකුවේ ගනුදෙනුමය බැංකුකරණ සහ මූල්‍ය ආයතන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි. ජේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය සම්බන්ධ විද්‍යාවේදී උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය අධ්‍යයන සම්බන්ධ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක් ඇය සතුවේ.

වෙළඳ සේවාවන් සහ සංගත බැංකුකරණය සම්බන්ධ හසළ අත්දැකීම් සහිත ඇය බැංකුවේ සේවයට එක්වීමට පෙර පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විය. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවකි. ඇය ශ්‍රී ලංකාවේ පාතයන්තර වාණිජ මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකාවක් ද වේ.

20/ ධම්මික දාස මහතා ප්‍රධාන තොරතුරු නිලධාරී

ධම්මිකදාස මහතා 2019 අගෝස්තු මාසයේදී මහජන බැංකුවට ප්‍රධාන තොරතුරු නිලධාරී ලෙස සම්බන්ධ විය.

ධම්මික මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 24 ක අත්දැකීම් වලින් සමන්විත වන්නේ උපාය මාර්ගික කළමනාකරණය, වැඩසටහන් කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, යටිතල පහසුකම් තාක්ෂණ කළමනාකරණය, මෘදුකාංග සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මූල්‍ය, රක්ෂණ, බැංකු, නිෂ්පාදන, කාර්ය සම්පාදන, අනෙකුත් ක්ෂේත්‍ර සමගය. තොරතුරු ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද ඔහුට පුළුල් දැනුමක් ඇත.

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. බැංකුවට බැඳීමට පෙර ඔහු Aitken Spence සමූහයේ සහ KPMG ශ්‍රී ලංකාහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක් දරා ඇත.

21/ එම් කේ ද එස් ගුණරත්න මයා
වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -
ව්‍යාපාර විශ්ලේෂණය සහ ප්‍රතිනිර්මාණය

පද්ධති විශ්ලේෂකයෙකු ලෙස 1994 දී බැංකුවට බැඳුණු එම් කේ ද එස් ගුණරත්න මහතා ප්‍රධාන වශයෙන් තොරතුරු තාක්ෂණ බැංකු ක්ෂේත්‍රයේ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහු බැංකුවේ සේවය කළ කාලය තුළ තොරතුරු තාක්ෂණ හා බැංකු කටයුතු පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ඇති අතර සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණය සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මෙහෙයුම් සහ සහකාර සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ සිට ව්‍යාපාර විශ්ලේෂණ හා ප්‍රතිනිර්මාණය පිළිබඳ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා බවට පත්විය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් (1985) සහ පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් (1990) ආරම්භක කණ්ඩායම) වම විශ්ව විද්‍යාලයෙන්ම ලබාගෙන ඇත.

බැංකුවේ පරිගණකකරණ ක්‍රියාවලියේදී, ගුණරත්න මහතා මහජන ස්වයංක්‍රීයකරණය කළ බැංකු පද්ධතිය (PABS), ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මාරුව ක්‍රියාත්මක කිරීම, මහජන බැංකුව ලංකා ගෙවීම් ජාතික ස්විචයට සම්බන්ධ කිරීම (විසේ කළ පළමු බැංකුව), බැංකුවේ දත්ත සන්නිවේදන ජාල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සහිත මාර්ගගත ජංගම ශාඛාව යනාදී ප්‍රධාන ව්‍යාපෘතිවල නිරතවීය. තවද, ඔහු ස්වයං බැංකු ඒකකය (SBU) යෙදවීමේ ව්‍යාපෘතිය සහ මහජන ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවීම හරහා බැංකුවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට දායක වී ඇත. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආරක්ෂණ වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික ගනුදෙනුවක නිශ්චිත අවස්ථාවලදී නිශ්චල ජායාරූප ලබාගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල පෝට්ටෝ කැමරා සංකල්පගත කිරීමේ ගෞරවයද ඔහුට හිමිවේ.

විධායක කළමනාකරණය



ඉදිරි පෙළ වමේ සිට දකුණට:

ඒ යු එල් ඒ අන්කාර් මයා, එච් එල් එස් එස් සේනානායක මයා, කේ ඩී කරුණාතිලක මයා, එල් විතාන මයා, යු එස් ගර්ට් මයා, කේ එන් සේනාරත්න මයා, එන් සී මුදලිගේ මයා, එච් සී ප්‍රනාන්දු මයා

පසු පෙළ වමේ සිට දකුණට:

ඒ ජයසිත් මයා, ආර් රවිකරන් මයා, ඩී එම් ඩී දසනායක මයා, ටී ජී එස් පී කුමාරසිරි මයා, ටී එම් ඩබ් එන්ද්‍රකුමාර මයා, ජී එස් ගලප්පති මයා, කේ ඒ හිසාල් මයා



ඉදිරි පෙළ වමේ සිට දකුණට:

පී ආර් මදුරුවල මිය, ඒ එස් ලියනාර්ච්චි මිය, ටී ඩී ද ඉසෙඩ් ගුණවර්ධන මිය, ඒ එස් එම් ඩී කුමාරසිරි මිය, ඒ එස් එන් ඩී එම් ඩබ්ලිව් නාරායන මිය, ආර් පී එන් ජේමලාල් මිය, එම් ඩී ඒ කේ ඩී මුදිදර මිය, කේ ඩී එන් සීලනාත මිය

පසු පෙළ වමේ සිට දකුණට:

එම් එස් එල් පෙරේරා මිය, ඩබ්ලිව් ඒ එස් එන් කුමාර මිය, ඩබ්ලිව් ඒ එල් පී ජයරත්න මිය, ඩබ්ලිව් ඩී ඒ ඩී ලියනගුණවර්ධන මිය, කේ එස් ආර් එස් ලොකු කලුගේ මිය, එම් ටී ටසාල් මිය, ඩී ආර් බෙනරගම මිය

ප්‍රධාන කළමනාකරුවන්

එන් ඒ සී ඩබ්ලිව් කේ නිශ්ශංකා මිය
ප්‍රාදේශීය කළමනාකරු - අනුරාධපුර

ආර් ඩී ලීලාරත්න මියා
ප්‍රධාන කළමනාකරු - තොරතුරු තාක්ෂණය

සී කේ ඩී ආර් වසන්ත මියා
ප්‍රාදේශීය කළමනාකරු - නුවරඑළිය

එම් එම් ඒ ඊස්මි මියා
ප්‍රධාන කළමනාකරු - අභ්‍යන්තර විගණන

ඊ එම් ජී කරුණාරත්න මියා
ප්‍රධාන කළමනාකරු - අභ්‍යන්තර විගණන

පී සී කේ ගමගේ මිය
ප්‍රධාන කළමනාකරු - පුද්ගලික බැංකුකරණ

ඒ ඩී ඩී එම් ක්‍රිෂාන්ති මිය
ප්‍රධාන කළමනාකරු - පුද්ගලික බැංකුකරණ

ඩබ්ලිව් එම් ටී රොහාන් මියා
ප්‍රධාන කළමනාකරු - වාණිජ බැංකුකරණ

එච් ඩී එස් ටී ගුණරත්න මියා
ප්‍රධාන කළමනාකරු - සැපයුම්

ඊ ඒ එම් දිසානායක මියා
ප්‍රධාන කළමනාකරු - අභ්‍යන්තර විගණන

ඒ එස් කේ ගඟබඩගේ මියා
ප්‍රධාන කළමනාකරු - සැපයුම්

පී එම් අරියවංශ මියා
ප්‍රධාන කළමනාකරු - වැටුප් හා විශ්‍රාම වැටුප්

එල් යූ එල් කේ අල්විස් මියා
ප්‍රාදේශීය කළමනාකරු - හම්බන්තොට

ටී හේවාචසම් මිය
ප්‍රාදේශීය කළමනාකරු - කොළඹ පිටත

ඩී ඩී ඊ ආර් මෙන්ඩිස් මියා
ප්‍රධාන කළමනාකරු පරිපාලන හා ණය පරිපාලනය - ආයතනික හා ආයතනික බැංකු අංශය

ඩබ්ලිව් පී පී සේනානායක මිය
ප්‍රධාන කළමනාකරු - ශාඛා කළමනාකරණය

එන් ඒ ටී මුණසිංහ මිය
ප්‍රධාන කළමනාකරු - වාණිජණය

ඩී එම් කපිල මියා
ප්‍රාදේශීය කළමනාකරු - අම්පාර

කේ සුඛසිංහ මිය
ප්‍රධාන කළමනාකරු - වෙළඳ සේවා

එන් කේ විමලසිරි මියා
ප්‍රාදේශීය කළමනාකරු - කොළඹ දකුණ

එස් එල් එම් ඒ එස් සමරතුංග මියා
ප්‍රාදේශීය කළමනාකරු - ගාල්ල

එම් එස් සී පී ටී මාරසිංහ මියා
ප්‍රධාන කළමනාකරු - අභ්‍යන්තර විගණන

ඩබ්ලිව් ඒ එල් විරසුරිය මිය
ප්‍රධාන කළමනාකරු - මෙහෙයුම් අවදානම්

අයි කේ පී සී කේ ඩී ඉහළකෝරාළ මියා
ප්‍රාදේශීය කළමනාකරු - කොළඹ උතුර

ටී පී අඛේරත්න මිය
ප්‍රධාන කළමනාකරු - ඩිජිටල්කරණය

එන් ඩී පතිරණගේ මියා
ප්‍රාදේශීය කළමනාකරු - ගම්පහ

එච් එම් පී එස් කේ හේරත් මිය
ප්‍රධාන කළමනාකරු මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණය

කේ කේ එන් ප්‍රියන්ත මියා
ප්‍රධාන කළමනාකරු - විමර්ශන හා විමසීම්

පී ආර් එස් කෝදාගොඩ මියා
ප්‍රාදේශීය කළමනාකරු - කුරුණෑගල

ටී කහගසබෙයි මිය
ප්‍රාදේශීය කළමනාකරු - වත්ති

එන් ශ්‍රී කාන්ත මියා
ප්‍රාදේශීය කළමනාකරු - මඩකලපුව

ආර් අරුණාසලම් මිය
ප්‍රධාන කළමනාකරු විදේශීය ගනුදෙනුකාර සේවා

ඩී එම් ඩී දිසානායක මියා
ප්‍රාදේශීය කළමනාකරු - මහනුවර

අයි කේ ඉන්දික මියා
ප්‍රාදේශීය කළමනාකරු - මාතර

ඩබ්ලිව් ඩී පියසිලි මිය
ප්‍රධාන කළමනාකරු - ණය සමාලෝචනය

ඒ එම් ටී ඩී එල් අදිකාරි මියා
ප්‍රාදේශීය කළමනාකරු - මාතලේ

අයි රත්නායක මිය
ප්‍රාදේශීය කළමනාකරු - පොලොන්නරුව

ඩී එම් එම් දිසානායක මියා
ප්‍රාදේශීය කළමනාකරු - බදුල්ල

ආර් එල් ජේ පීරිස් මියා
ප්‍රාදේශීය කළමනාකරු - පුත්තලම

පී පී ඒ සී පෙරේරා මියා
ප්‍රාදේශීය කළමනාකරු - කළුතර

ඊ පී ඒ සීසිරි කුමාර මියා
ප්‍රාදේශීය කළමනාකරු - ත්‍රිකුණාමලය

කේ පී පී එම් කාර්යවසම් මියා
ප්‍රධාන කළමනාකරු - ඩිජිටල්කරණය

පී එච් යූ එස් ගුණරත්න මියා
ප්‍රධාන කළමනාකරු - මානව සම්පත්

ඒ පී ජයසේන මිය
ප්‍රධාන කළමනාකරු - අවදානම් කළමනාකරණය

කේ කෝඩිස්වරත් මියා
ප්‍රාදේශීය කළමනාකරු - යාපනය

එල් එන් ඒ එන් කේ නිශ්ශංකා මිය
ප්‍රාදේශීය කළමනාකරු - කෑගල්ල

ඩබ්ලිව් එම් ටී පෙරේරා මියා
ප්‍රාදේශීය කළමනාකරු - රත්නපුර

එස් එස් පෙරේරා මිය
ප්‍රධාන කළමනාකරු - ආයතනික බැංකුකරණය ||

එච් එම් එල් පුෂ්පකුමාරි මිය
ජ්‍යෙෂ්ඨ නීතිභිලධාරී

ටී එන් රූඛසිංහ මිය
ජ්‍යෙෂ්ඨ නීතිභිලධාරී

එස් එම් ඩී කුමාරි මිය
ජ්‍යෙෂ්ඨ නීති භිලධාරී

වයි කේ අනාවුද මිය
ජ්‍යෙෂ්ඨ නීති භිලධාරී

එස් ඩී එන් ජේමදාස මිය
ජ්‍යෙෂ්ඨ නීති භිලධාරී

පී ආර් කේ එන් ප්‍රනාන්දු මිය
ජ්‍යෙෂ්ඨ නීති භිලධාරී

වයි කේ රාජපක්ෂ මියා
ප්‍රධාන කළමනාකරු - ඉංජිනේරු සේවා

එච් සී කේ ගුණවර්ධන මියා
නඩත්තු ඉංජිනේරු



PEOPLE'S WAVE

ශ්‍රී ලංකාවේ විජ්‍යාවේ, වඩාත්ම බාහත කරන ලද ජංගම යෙදුම, මූල්‍ය ගනුදෙනු 50 කට අධික සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීමට පහසුකම් සපයයි. නවීන හා සංකීර්ණ බැංකුකරණ අංගයන් සමග සන්නද්ධව ඇති මෙම යෙදුම, පෙර නොවූ මට්ටම් සඳහා පාරිභෝගික අත්දැකීම් විශාල වශයෙන් වැඩි දියුණු කර ඇත.

ව්‍යාපාර ආකෘතිය








- 40 අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය
- 44 මෙහෙයුම් පරිසරය
- 50 ප්‍රමාණාත්මකාව
- 55 උපාය මාර්ගික දිශාව
- 56 තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත දායකත්වය

අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

ප්‍රතිරෝධී සහ පරිණත බැංකුවක් ගොඩනැගීම

අපගේ දිගුකාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ අප ක්‍රියාත්මක වන පරිසරයෙහි ප්‍රජාවන්ට අදාළ හා ප්‍රයෝජනවත් සේවා සැපයීමෙන් අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව මතය. අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය අපගේ වටිනාකම් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කරනු ලබයි.

මෙහෙයුම් පරිසරය

දැක්ම	පාලන රාමුව
<p>▼ ආදානය</p>	<p>▼ ක්‍රියාකාරකම්</p>
 <p>මූල්‍ය ප්‍රාග්ධනය අපගේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීම සඳහා අපි මූල්‍ය ප්‍රාග්ධනය - කොටස්, සේවාදායක තැන්පතු සහ වෙනත් අරමුදල් ප්‍රභවයන් හරහා ජනනය කරන සංචිත ඇතුළුව භාවිත කරමු.</p>	<ul style="list-style-type: none"> ▶ පාරිභෝගික බැංකුකරණය ▶ ව්‍යවසාය බැංකුකරණය ▶ භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණය ▶ ආයතනික බැංකුකරණය ▶ ජාත්‍යන්තර මෙහෙයුම්
 <p>නිෂ්පාදන ප්‍රාග්ධනය පිරිසත සහ උපකරණ සහ හරිත ගොඩනැගිලි සඳහා ආයෝජනය කිරීම අපට කාර්යක්ෂමව ක්‍රියාකිරීමට සහ අපගේ පාරිසරික විමෝචනය අඩුකිරීමට ඉඩ සලසයි.</p>	
 <p>බුද්ධිමය ප්‍රාග්ධනය අපි ඩිජිටල් හා නවෝත්පාදන යෝජනා සඳහා ආයෝජනය කරමින් අපගේ තරගකාරීත්වයට සහායවීම සඳහා ක්‍රියාපටිපාටි සහ පද්ධති ශක්තිමත් කරමු.</p>	
 <p>මානව ප්‍රාග්ධනය අපගේ ව්‍යාපාර මෙහෙයුම් කාර්යක්ෂමව වර්ධනයකිරීම හා මෙහෙයවීම සඳහා, අපට නිවැරදි කුසලතා සහ පළපුරුද්ද සහිත ඉහළ කාර්යසාධනයකින් යුතු, නවෝත්පාදක සහ විවිධ පුද්ගලයින් අවශ්‍ය වේ.</p>	
 <p>සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය අපගේ පාර්ශ්වකරුවන්ට වඩාත්ම වැදගත් මාතෘකා මොනවාදැයි සොයාබැලීමට අපි ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වන්නෙමු. පාර්ශ්වකරුවන්ගේ කළමනාකරණය අපගේ පාලන ආකෘතියට ඇතුළත් කර ඇති අතර එය බැංකුවේ සෑම ස්ථරයකම ක්‍රියාත්මක වේ. අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා අපගේ ව්‍යාපාරයට සම්බන්ධ කරන අතර අපගේ කැපවීම අපි ඉටු කරමු.</p>	
 <p>ස්වභාවික ප්‍රාග්ධනය බැංකුකරණයේ ඩිජිටල් ශාඛා ප්‍රවර්ධනය කිරීමෙන් පාරිසරික තිරසාරභාවය සඳහා අපි දායක වෙමු. අපගේ ව්‍යාපාර කටයුතු සඳහා අපි බලශක්තිය සහ අනෙකුත් ස්වභාවික සම්පත් භාවිතා කරමු.</p>	

උපායමාර්ගික කුළුණු



නවෝත්පාදනය

01



වර්ධනය හා ඔරොත්තු දීමේ හැකියාව

02

අපගේ සම්පත්, කුසලතා සහ අන්තර්ක්‍රියා භාවිතා කරන පාර්ශ්වකරුවන්. අපගේ ව්‍යාපාර ආකෘතිය තුළින් මූල්‍ය, මානව, නිෂ්පාදිත, බුද්ධිමය හා සමාජ හා සම්බන්ධතා, ප්‍රජාව සහ ස්වාභාවික ප්‍රාග්ධනය වැනි අපගේ ආදාන අපගේ ව්‍යාපාර ක්‍රියාකාරකම් හරහා විවිධ ප්‍රතිදාන ධවට පරිවර්තනය වේ.

මෙහෙවර

▼ ප්‍රතිදාන සහ ප්‍රතිඵල

මූල්‍ය

අපගේ පාර්ශ්වකරුවන් සඳහා අපි මූල්‍ය වටිනාකමක් නිර්මාණය කරමු. අපගේ යෝජිත අවසාන ලාභාංශ මත පදනම්ව, ආයෝජකයින්ට 2019 සඳහා ප්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 2.5ක් ලැබිය යුතුය. සේවකයින්ට වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ 2019 දී රුපියල් බිලියන 19.2ක් ලැබේ. සමස්තයක් ලෙස සමාජයට මූල්‍ය වටිනාකමක් ඇති කිරීම: අපි රුපියල් බිලියන 6.7ක් මහජන සේවාවන්ට සහායවීම සඳහා ආයතනික ආදායම්බදු ලෙස 2019 දී ගෙවීමු. තිරසාර ලාභයක් ලබාගැනීමෙන්, අපි අපගේ ප්‍රාග්ධන තත්ත්වය වඩාත් වලදායී ලෙස කළමනාකරණය කර අනාගතය සඳහා අපගේ ව්‍යාපාරයේ නැවත ආයෝජනය කරන්නෙමු.

නිෂ්පාදිත

සේවාදායකයින් අපගේ සේවාවන්ගෙන්, විශේෂයෙන් අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබාදී ඇති අපගේ ස්වයං බැංකු ඒකක වලින් වටිනාකමක් ලබාගනී.

බුද්ධිමය

අපි අපගේ වෙළඳනාම කොටස් ප්‍රමාණය 17.1% කින් වසරින් වසර ඉහළ නංවා ඇති අතර විනිවිදභාවය, අවංකභාවය සහ වගවීම සඳහා හේතුවන ආචාරධාර්මික වටිනාකම් කාවැද්දීමෙන් අපගේ ආයතනික සංස්කෘතිය ශක්තිමත් කර ඇත්තෙමු.

මානව

සේවක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 104ක් ආයෝජනය කිරීමෙන් අපි සමාජයට වටිනාකමක් ලබාදෙන දක්ෂ, මනා පුහුණුවලත් ශ්‍රම බලකායක් වර්ධනය කර ඇත්තෙමු. අපි හිතකර වැඩපරිසරයක සපයා ඇති අතර අභිප්‍රේරිත හා ඉහළසේවයේ හියුතු සේවකයින් කණ්ඩායමක් පෝෂණය කර ඇත්තෙමු.

සමාජ

අපගේ සේවාවන් සේවාදායකයින්ට ඔවුන්ගේ මූල්‍ය කටයුතු කාර්යක්ෂමව හා පහසුවෙන් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ව්‍යාපාරයට අරමුදල් සැපයීමෙන් අපි ආර්ථික වර්ධනයට සහ සමාජයට රැකියා උත්පාදනය කිරීමට උපකාරී වෙමු. දේශීය හා ගෝලීය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අපි සමාජ හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර අප බලපෑම් කරන ප්‍රජාවන් වැඩිදියුණු කරමු.

ස්වාභාවික

අපගේ මෙහෙයුම් තුළින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම සීමාකිරීම සහ වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි - වඩාත් තිරසාර මූල්‍යකරණයක් ලබාදීම, අපගේ ණය සහ ආයෝජන තීරණවලට පාරිසරික සලකාබැලීම් ඇතුළත් කිරීම සහ අපගේ බලපෑමක් හා ජලපරිභෝජනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මගින් අපි එය සිදු කරමු. විදුලි බලපරිභෝජනය පසුගිය වසරට වඩා 4.6% කින් අඩු වී ඇති අතර ව්‍යාපාර වර්ධනය නොසලකා බලශක්ති පරිභෝජනය පසුගිය වසර 3 තුළ ස්ථාවරව පැවතුණි.



මෙහෙයුම් විශිෂ්ටත්වය

03



සදාචාරාත්මක

04

අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

අපගේ ප්‍රාග්ධන ලකුණු පුවරුව



මූල්‍ය ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්පාදන වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්පාදන වටිනාකම
<ul style="list-style-type: none"> බදු වලට පෙර මෙහෙයුම් ලාභය (රුපියල් මිලියන) 	40,602.4	<ul style="list-style-type: none"> දුරදුර්භී අවදානම් කළමනාකරණ රාමුවක් අනුගමනය කිරීම ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය ශක්තිමත්කිරීම දුරදුර්භී කළමනාකරණය අභිමතය පරිදි පිරවැය 	37,168.9
<ul style="list-style-type: none"> කොටස් හිමියන්ගේ අරමුදල් (රුපියල් මිලියන) 	123,513.4		130,015.7
<ul style="list-style-type: none"> ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු (රුපියල් මිලියන) 	1,495,326.5		1,588,903.1
<ul style="list-style-type: none"> මුළු වගකීම් (රුපියල් මිලියන) 	1,785,026.8		1,919,759.0
<ul style="list-style-type: none"> කොටසකට ඉපයීම් (රු) 	19,978		14,985



නිෂ්පාදන ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්පාදන වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්පාදන වටිනාකම
<ul style="list-style-type: none"> තොරතුරු තාක්ෂණ පද්ධතිවල ආයෝජනය කිරීම (රුපියල් මිලියන) 	322	<ul style="list-style-type: none"> තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඩීජිටල් ශාඛා ගණන පුළුල් කිරීම 	430
<ul style="list-style-type: none"> භෞතික යටිතල පහසුකම්වල ආයෝජනය කිරීම (රුපියල් මිලියන) 	2,845		2,561
<ul style="list-style-type: none"> SBU සංඛ්‍යාව 	210		239
<ul style="list-style-type: none"> ATM සංඛ්‍යාව 	715		755
<ul style="list-style-type: none"> ශාඛා සංඛ්‍යාව 	738		739



බුද්ධිමය ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්පාදන වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්පාදන වටිනාකම
<ul style="list-style-type: none"> වෙළඳ නාම කොටස් දර්ශකය 	3.5	<ul style="list-style-type: none"> ඩීජිටල්කරණය සඳහා ආයෝජනය කිරීම බැංකුකරණයේ ඒකලීප නාලිකා පුළුල් කිරීම පාරිභෝගික පහසුව වැඩි කරන සේවාවන් දියත් කිරීම ක්‍රියාවලි සහ පද්ධති වැඩිදියුණු කිරීම නවෝත්පාදන ධාවකය වේගවත් කිරීම තාක්ෂණික බුද්ධිය වැඩි දියුණු කිරීම 	4.1
<ul style="list-style-type: none"> වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම 	AA		AA+
<ul style="list-style-type: none"> පාරිභෝගික තෘප්තිමත භාවය (%) 	91		94
<ul style="list-style-type: none"> ණය ශ්‍රේණිගත කිරීම ෆිෆ්ට්වන්ස් ලංකා ලිමිටඩ් 	AA+		AA+
<ul style="list-style-type: none"> ලැබුණ සම්මාන හා පිළිගැනීම් ගණන 	12		16



මානව ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්සාදිත වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්සාදිත වටිනාකම
• සේවකයන් ගණන	8,093	<ul style="list-style-type: none"> සේවකයින්ට ඉහළකාර්ය සාධනයක් ලබාදීමට ඉඩසලසහ අත්‍යවශ්‍ය කුසලතා සහ හැකියාවන් ගොඩනැගීම හා පවත්වා ගෙන යාම විවිධත්වයෙන් යුත් ශ්‍රම බලකායක් පෝෂණය කිරීම සහ එලදායි ශ්‍රම බලකායක් ප්‍රවර්ධනය කරන සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මේවායින් තොර සේවාස්ථානයක් පවත්වාගෙන යාම ශාරීරික හා වාචික නිර්හර වෙනස්කොට සැලකීම අපගේ ප්‍රධාන වේතනයක් පවත්වා ගැනීම ව්‍යුහය, සේවකයින්ට ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව ප්‍රතිලාභ ලබාදීම සහ ඉහළකාර්ය සාධනයක් සහිත සේවකයින් රඳවා ගැනීම නායකත්ව සංවර්ධනය හා කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම 	7,836
• නව බඳවා ගැනීම් ගණන	13		0
• පුහුණුව හා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම (රු.පියල් මිලියන)	74		104
• එක් සේවකයෙකු සඳහා පුහුණුවීමේ පැය ගණන	19		22
• සේවකයෙකුට ලාභය (රු. '000)	2,112		1,650
• සේවක වේතනය සහ ප්‍රතිලාභ (රු. '000)	22,400		25,145
• වසර 20 කට වැඩි සේවා කාලයක් ඇති සේවක සංඛ්‍යාව	1,890		2,188



සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්සාදිත වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්සාදිත වටිනාකම
• අනුරූපී බැංකු ගණන	43	<ul style="list-style-type: none"> අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය වැඩි දියුණු කරන ආයතනික සමාජවගකීම් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම අපගේ ඩිජිටල් බැංකු ජාලය පුළුල් කිරීම තුළින් මූල්‍ය ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කිරීම ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම අපගේ සැපයුම්කරුවන් ජාලය පුළුල් කිරීම 	42
• සැපයුම්කරුවන් සංඛ්‍යාව	383		242
• වොස්ට්‍රෝ නියෝජිතයින්ගේ සංඛ්‍යාව	73		71
• ප්‍රජාපාදක සංවර්ධන ණය (රු.පියල් මිලියන)	9,018		8,383
• ආයතනික සමාජ වගකීම් සඳහා ආයෝජනය කිරීම (රු.පියල් මිලියන)	42		36
• SBU ගණන	210		239
• ජංගම සහ අන්තර්ජාල බැංකු ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව	194,280		381,573
• ජංගම යෙදුම් බාගැනීම් ගණන	268,717	573,910	



ස්වාභාවික ප්‍රාග්ධනය

දර්ශකය	2019 ජනවාරි 1 දිනට උත්සාදිත වටිනාකම	ප්‍රතිදාන වැඩි දියුණු කිරීමේ ක්‍රියාමාර්ග	2019 දෙසැම්බර් 31 දිනට උත්සාදිත වටිනාකම
• ප්‍රතිවක්‍රීකරණය කළ කඩදාසි වල බර	18,207	<ul style="list-style-type: none"> ජාලය හරහා බලශක්ති පරිභෝජනය සහ ජලසංරක්ෂණය වැඩි දියුණු කිරීම හරිත ගොඩනැගිලි සඳහා ආයෝජනය කිරීම කඩදාසි රහිත ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම මගින් කඩදාසි අඩු කිරීම සඳහා දායක වීම 	36,117
• පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය (GJ)	6,786.6		6,499.3
• පුනර්ජනනීය නොවන බලශක්ති පරිභෝජනය (GJ)	5,559.2		5,888.0
• එක් සේවකයෙකු සඳහා බලශක්ති නිවුතාවය (GJ)	12.5		12.7

මෙහෙයුම් පරිසරය


අපගේ සාර්ව-ආර්ථික මෙහෙයුම් සම්බන්ධතාවය

ආර්ථික බලපෑම්, ජනවිකාශ ප්‍රවණතා, තාක්ෂණික දියුණුව යන සියල්ල ගෝලීය මූල්‍යසේවා කාර්යාලයට බලපාන සංකීර්ණ හා ගතික පරිසරයක අප ක්‍රියාත්මක වේ. එබැවින්, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ අපගේ වර්ධනය තක්සේරු කළ යුත්තේ අපගේ දේශීය ආර්ථිකයට සහ අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වලට බලපාන ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම්වල සන්දර්භය තුළය. ගතික පරිසරය අපට නව්‍ය හා කඩිනම් උපායමාර්ගික ප්‍රවේශයක් සහ ඵලදායී අවදානම් කළමනාකරණය තුළින් දිගුකාලීනව අපගේ වටිනාකම් නිර්මාණය කිරීම වැඩිකිරීමට අවස්ථා ලබා දෙයි.

ගෝලීය ආර්ථිකය

	2019 (ප්‍රක්ෂේපණය)	2018	2020 (ප්‍රක්ෂේපණය)
ලෝක ප්‍රතිදානය	2.9	3.6	3.3
උසස් ආර්ථිකයන්	1.7	2.2	1.6
එක්සත් ජනපදය	2.3	2.9	2.0
යුරෝ ප්‍රදේශය	1.2	1.9	1.3
ජපානය	1.0	0.8	0.7
එක්සත් රාජධානිය	1.3	1.3	1.4
නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වන ආර්ථිකයන්	3.7	4.5	4.4
රුසියාව	1.1	2.3	1.9
චීනය	6.1	6.6	6.0
ඉන්දියාව	4.8	6.8	5.8
ආසියාතික	4.7	5.2	4.8

මූලාශ්‍රය: ලෝක ආර්ථික දැක්ම - 2020 ජනවාරි



ගෝලීය වර්ධනය 2019 සඳහා 2.9% ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එය 2008/09 න් පසු පහළ මට්ටමයි. නිෂ්පාදන හා ගෝලීය වෙළඳාමේ තියුණු හා භූගෝලීය වශයෙන් පුළුල් ලෙස පදනම් වූ මන්දගාමීත්වය, පහත වැටී ඇති වර්ධනයට හේතුවේ. මෙයට ඉහළ තීරුබදු සහ වෙළඳප්‍රතිපත්තිය වටා ඇති දිගු අවිනිශ්චිතතාවයන් නිසා උග්‍ර ආයෝජන සහ අධික ලෙස වෙළඳාම් කරන ලද ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම හේතුවේ. යුරෝ කලාපයේ සහ චීනයේ නව විමෝචන ප්‍රමිතීන්ට බාධාකිරීම හේතුවෙන් මෝටර්ට කාර්මාන්තය හැකිලී ගියේය. එක්සත් ජනපදයේ, ආයෝජන මන්දගාමී වූ නමුත් ප්‍රතිපත්තිමය උත්තේජනයන් මගින් දිරිගැන්වූ සේවානියුක්තිය හා පරිභෝජනය අඩුණ්ඩව ශක්තිමත් විය. යුරෝ කලාපයේ, විදේශ ඉල්ලුමේ දුර්වල වර්ධනය සහ තොග හිඟයක් නිසා 2018 මැදභාගයේ සිට ආර්ථික වර්ධනය අඩු වී ඇති අතර බ්‍රෙක්සිට් ආශ්‍රිත අවිනිශ්චිතතාවය හේතුවෙන් එක්සත් රාජධානියේ වර්ධනය දුර්වලවිය. ඉල්ලුම මත බර තබමින්, බැංකු නොවන මූල්‍ය අංශයේ සුවතාව සම්බන්ධ කරුණු සමගින් ආයතනික හා පාරිසරික නියාමන අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස 2019 දී ඉන්දියාවේ වර්ධනය මෘදු වී ඇත.

ඉදිරි දැක්ම

ලතින් ඇමරිකාව, මැදපෙරදිග සහ සාර්වආර්ථික අර්බුදයට ලක්ව ඇති නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින යුරෝපයේ නැගීඑන වෙළඳපලවල් කිහිපයක ආර්ථික කාර්යසාධනයේ අපේක්ෂිත දියුණුව හේතුවෙන් ගෝලීය වර්ධනය 2020 දී 3.3% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්ධන වේගය 2020 දක්වා සහ ඉන් ඔබ්බට එක්සත් ජනපදය, යුරෝ ප්‍රදේශය, චීනය සහ ජපානය සඳහා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම රටවල් එක්ව ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දරයි.

ලෝක ආර්ථිකයේ ප්‍රධාන එන්ජම වන නැගී එන හා සංවර්ධනය වන ආසියාවේ වර්ධනය චීනයේ ව්‍යුහාත්මක මන්දගාමීත්වය සමඟ ක්‍රමයෙන් මෘදුකවෙමින් පවතී. වැඩ කරන වයස් කාණ්ඩයේ ජනගහනයේ වර්ධනය පහත වැටීම සහ ඒකපුද්ගල ආදායමේ ක්‍රමයෙන් අහිසාරීවීම පිළිබිඹු කරමින් චීනයේ වර්ධනය ඉදිරි වර්ෂ වලදී ක්‍රමයෙන් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත. චීනයේ වර්ධනය මන්දගාමීවීමට නිරාවරණයවීම සහ එක්සත් ජනපද-චීන වෙළඳ ආතතීන් පිටාර ගැලීම හේතුවෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපය, කොරියාව සහ සිංගප්පූරුවේ වර්ධනය පහත හෙලනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය


ශ්‍රී ලංකා ආර්ථිකය 2019 දී අභියෝගාත්මක වසරකට මුහුණ දුන් අතර දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තුගත 3.0% කින් වර්ධනය විය. පාස්කු ඉරිදා ප්‍රහාරවල පිටාරගැලීමේ බලපෑම් ආර්ථික ක්‍රියාකාරකම්වල සෑම අංශයකින්ම පාහේ, විශේෂයෙන් වසරේ දෙවන කාර්තුවේදී දැකුණි. පහත විභව්‍ය ආර්ථික වර්ධන කාර්යසාධනය 2019 වසරේ දිගටම සිදුවිය. 2018 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තාවූ 3.9% හා සසඳන විට ආර්ථික වර්ධනය 2019 මුල්භාගයේදී 2.6% දක්වා මන්දගාමී වූ අතර 2019 තුන්වන කාර්තුවේදී 2.7% දක්වා වේගවත්විය.

කාර්තුමය වර්ධන අනුපාත සන්සන්දනය කිරීම


	කෘෂිකර්මාන්තය, මත්ස්‍ය සහ වන		කර්මාන්තය		සේවා	
	2019 %	2018 %	2019 %	2018 %	2019 %	2018 %
Q1	5.5	5.1	1.0	5.6	0.4	4.0
Q2	3.0	1.7	1.4	2.8	3.3	3.1
Q3	4.1	5.5	1.6	4.8	2.8	4.3

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ වනවගාව යන අංශවල වර්ධනයට හේතුවූයේ පොල්, තැඹිලි සහ ඔයිල්පාම් වැනි තෙල් සහිත පලතුරු වගාකිරීම සහ සහල් වර්ධනය වීමයි. සේවා ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබුවේ මූල්‍ය සේවා, තොග හා සිල්ලර වෙළඳ ක්‍රියාකාරකම් සහ වෙනත් පුද්ගලික සේවාවන් පුළුල් කිරීමෙනි. කර්මාන්ත කටයුතු පුළුල් කිරීම සඳහා මූලික වශයෙන් සහාය වූයේ ඉදිකිරීම් සහ පහල් කැණීම් සහ ගල් කැණීම් ක්‍රියාකාරකම් යටතත්වයට පත්කිරීමයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව, නවතැන්, ආහාර සහ බීම සේවා ක්‍රියාකාරකම් සහ ප්‍රවාහන සේවාවන්ට සැලකිය යුතු ලෙස බලපෑම් ඇති වී ඇත.

ඉහළ නාමික හා තර්ෂ වෙළඳපල පොලී අනුපාත මධ්‍යයේ, යටපත්වූ ආර්ථික වර්ධනය, හිතඬු වූ උද්ධමන පීඩනය සහ පෞද්ගලික අංශයේ ණය වේගයෙන් මන්දගාමීවීම සැලකිල්ලට ගනිමින් මහබැංකුව දිගින් දිගටම නවතැන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන ගියේය. දේශීය මුදල් වෙළඳපොළට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ලබාදීමේ අරමුණින් මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 100 කින්, පළමුව මැයි සහ පසුව 2019 අගෝස්තු මාසයේදී පියවර දෙකකින් අඩු කළේය. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල්කිරීම තිබියදීත්, නාමික හා තර්ෂ යන දෙඅංශයෙන්ම වෙළඳපල පොලී අනුපාත ඉහළ මට්ටමක පැවති අතර පුද්ගලික අංශයේ ණය වර්ධනය තියුණු ලෙස, විශේෂයෙන් 2019 මුල් භාගයේදී. පහත වැටුණි. එබැවින් මහබැංකුව මූල්‍ය ආයතනවල තැන්පතුපොලී අනුපාත සඳහා සීමාවන් පැනවීය. ලිහිල් ද්‍රවශීලතා තත්වයන් සහ නවතැන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙයට සහාය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තැන්පතු අනුපාත සැලකිය යුතු ලෙස පහත වැටුණි. ඒ අනුව, සාමාන්‍ය බරතැබු නව තැන්පතු අනුපාතය (AWNDR) විශේෂයෙන් පදනම් අංක 284 කින් නවීකරණය කර 2019 අප්‍රේල් මස අවසානය වනවිට 11.24% සිට 2019 අගෝස්තු මාසයේදී 8.40% දක්වා වෙනස් විය. ආර්ථික වර්ධනයේ පුනර්ජීවනයට සහය දැක්වීම සඳහා, 2019 සැප්තැම්බර් මාසයේදී ණය අනුපාත සඳහා සීමා පනවන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ වෙළඳපල පොලී අනුපාත පහත වැටුණි, විශේෂයෙන් 2019 දෙවන භාගයේදී ණය ප්‍රවාහය වැඩිවිය.



2018 දී අත්විඳින ලද සැලකිය යුතු පීඩනයන්ගෙන් බාහිර අංශය 2019 දී යම් ප්‍රමාණයකට යථා තත්වයට පත්විය. පුද්ගලික මෝටර් රථ සහ රත්‍රන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ආනයන මැඩපැවැත්වීම සඳහා 2018 මැදභාගයේදී ගනු ලැබූ ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාර වශයෙන් වෙළඳ හිඟය ආනයන ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ සංකෝචනය විය. 2019 තුළ ශ්‍රීලංකාව ඩොලර් බිලියන 4.4 ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සාර්ථකව හිඟත් කළ අතර විදේශ සෘජු ආයෝජන (FDI) අඩුණ්ඩුව අඩු මට්ටමක පැවතුණි. 2018 දී එහි සැලකිය යුතු ක්ෂය වීමෙන් පසුව, රුපියල විදේශ විනිමය වෙළෙඳපොළවල වැඩි ස්ථාවරත්වයක් පෙන්නුම් කළේය. 2010 න් පසු පළමු වතාවට, 2019 දී ආන්තික වර්ධනයක් නිරීක්ෂණය කරන ලදී.



මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීම සහ ජංගම ගිණුමේ හිඟය අඩුවීමෙන් පසු 2019 පළමු මාස නවය සඳහා ගෙවුම් ශේෂය ඇමරිකානු ඩොලර මිලියන 789 ක අතිරික්තයක් වාර්තා කළේය. ISB දෙකෙන් ලැබෙන ශුද්ධ ලැබීම් සහ ඇමරිකානු ඩොලර මිලියන 285 ක ශුද්ධ අවශෝෂණය දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මෙම කාලය තුළ සමස්ත ශේෂය පුළුල් කිරීමට උපකාරී විය.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් බදු පදනම පුළුල්කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම සහ අනුකූල වීම අපේක්ෂා කෙරේ. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් රජය සතු ව්‍යාපාරික ව්‍යවසාය ශක්තිමත්කිරීම රජයේ ආදායම ඉහළ නැංවීමටත්, විවෘත ආයතන පවත්වා ගෙන යාම සඳහා රාජ්‍ය මූල්‍ය බර අඩුකිරීමටත් අපේක්ෂා කෙරේ. දේශීය මුදල් වෙළඳපොළේ ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වාගැනීම සහතිකකිරීම සඳහා මහබැංකුව දිගට ම කටයුතු කරනු ඇත.

වෙළඳපල බලවේග මත පදනම් ව විනිමය අනුපාතය තීරණය කිරීමේ දී වඩා නම්‍යශීලී වීමට ඉඩ දෙනු ඇත. විනිමය අනුපාතය අපේක්ෂිත මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ කම්පන අවශෝෂක ලෙස ක්‍රියාකිරීමට මෙය ඉඩ දෙයි. නිෂ්පාදන යටිතල පහසුකම් ශක්තිමත්කිරීම, අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නිතකර ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග, අපනයන අරමුණු කරගත් සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සුදුසු මූල්‍ය හා මූල්‍යතත්වයන් පවත්වා ගැනීම තුළින් සහාය වනු ඇත.

බැංකු අංශය

අතිශෝචනාත්මක දේශීය හා ගෝලීය තත්වයන්ට තිබුණද, 2019 දී බැංකු අංශය මධ්‍යස්ථ ව පුළුල් වූ අතර, නියාමන අවශ්‍යතාවන්ට වඩා වැඩියෙන් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම් පවත්වා ගැනීමෙන් ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි.

කාර්යසාධනය

බැංකු ක්ෂේත්‍රයේ වත්කම් වල වර්ධනය 2019 පළමු මාස අට තුළ 2.4% සිට 7.3% දක්වා 2018 අනුරූපී කාල පරිච්ඡේදය සමග සසඳන විට මධ්‍යස්ථ විය. වත්කම් පදනමේ වර්ධනයට හේතුවූයේ ආයෝජන වැඩි වීම, ණය හා අත්තිකාරම් වල මධ්‍යස්ථභාවය පුළුල් වීමට බාධාවක් විය. වත්කම් පදනමට අරමුදල් සපයනු ලැබුවේ මූලික වශයෙන් තැන්පතු සහ ණයගැනීම් මගිනි. ණය හා අත්තිකාරම්වල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ බැංකු විසින් මධ්‍යම රජයට සහ රජයට අයත් ව්‍යවසායන් වෙත ණය ලබාදීම වැඩිවීමයි. ඒ අතර මෙම කාලපරිච්ඡේදය තුළ පුද්ගලික අංශයට ණයදීම අඩුවිය.

පවත්නා අතිතකර ව්‍යාපාරික වාතාවරණය හේතුවෙන් ණය සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් 2018 අවසානය වන විට 19.6% ක් වූ ණය වර්ධනය 2019 අගෝස්තු මස අවසන් වන විට 9.7% දක්වා පහත වැටී තිබේ.

බැංකු ක්ෂේත්‍රයේ තැන්පතු පදනම 2019 මුල් මාස අට තුළ 4.0% කින් වර්ධනය වූ අතර මූලික වශයෙන් එය රුපියල් තැන්පතු වලින් සමන්විත විය. ඉල්ලුමේ සිට කාලීන තැන්පතු සහ කෙටිකාලීන ඉතිරිකිරීම් සඳහා සැලකිය යුතු වෙනසක්, විශේෂයෙන් මාස තුනක තැන්පතුවල කැපී පෙනෙන වෙනසක් සිදුවිය. සමස්ථ තැන්පතුවල ප්‍රතිශතයක් ලෙස ජංගම හා ඉතුරුම් තැන්පතුවල කොටස (CASA අනුපාතය) 2019 අගෝස්තු මස අවසන් වන විට 30.9% දක්වා පහත වැටී ඇති අතර එය 2018 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ 32.7% ක් විය.

ණය ගැනීම් රුපියල් බිලියන 142.0කින් අඩුවිය. 2018 අනුරූප කාලපරිච්ඡේදයේ 3.7% ක පහත වැටීම හා සසඳන විට 2019 පළමු මාස අටතුළ 8.1% ක සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. 2018 දෙසැම්බර් අවසානය වන විට 3.4% සිට 2019 අගෝස්තු මස අවසන් වන විට NPL අනුපාතය 4.9% දක්වා ඉහළයාමෙන් පිළිබිඹු වන පරිදි වත්කම්වල ගුණාත්මකභාවය පිරිහීමක් සිදුවිය.

බැංකු අංශය ක්‍රියාත්මක වන්නේ අවම නියාමන අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමකිනි. 2019 අගෝස්තු මස අවසානය වන විට, දේශීය බැංකු ඒකකයේ (DBU) සහ අක්වෙරළ බැංකු ඒකකයේ (OBU) ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාත පිළිවෙලින් 31.2% සහ 45.7% ක් විය. එය අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාව වන 20% ට වඩා මනාව ඉහළිනි. 2019 අගෝස්තු මස අවසානය වන විට බැංකු කර්මාන්තයේ රුපියල සහ සියලු මුදල් ද්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙලින් 202.8% සහ 169.5% ක් වූ අතර එය නියාමන අවමය වන 100% ට වඩා මනාව ඉහළ අගයක් ගනී.

හාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රාග්ධනලාභය 2018 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 1.8 සමග සසඳන විට 2019 පළමු මාස අට තුළ රුපියල් බිලියන 3.4 දක්වා ඉහළ ගියේය. මෙම කාලසීමාව තුළ වෙළඳපල පොලී අනුපාත ක්‍රමයෙන් පහත වැටීම මෙයට හේතුවිය.

බැංකු අංශයේ බදු ගෙවීමෙන් පසුලාභය 2019 පළමු මාස අට සඳහා රුපියල් බිලියන 74.8 ක් වූ අතර 2018 වර්ෂය සඳහා රුපියල් බිලියන 125.9කි. ලාභ පහත වැටීමට හේතුවූයේ ව්‍යාපාර කටයුතු අඩුවීම, ණයදීම අඩුවීම, වත්කම් වල ගුණාත්මකභාවය පිරිහීම, ප්‍රතිපාදන වැඩිකිරීම සහ බදු වැඩි කිරීමයි. ලාභ අඩුවීම ලාභදායීතා අනුපාතයන්ගෙන් පිළිබිඹු වන අතර, බදු ගෙවීමට පෙර වත්කම් මත ප්‍රතිලාභ (ROA) 2019 අගෝස්තු මාසයේදී 1.5% දක්වා 2018 අගෝස්තු මාසයේදී 1.9% ට සාපේක්ෂව පහත වැටී ඇත. එලෙසම, 2018 අගෝස්තු මාසයේදී 14.6% ට සාපේක්ෂව කොටස් මත ප්‍රතිලාභ (ROE) 2019 අගෝස්තු මාසයේදී 10.8% දක්වා අඩුවිය.

බැංකු අංශය ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටම් සමඟ ක්‍රියාත්මක වේ. 2019 ජුනි මස අවසානය වන විට බැංකු අංශය 13.3% ක පොදු කොටස් අනුපාතයකින් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.5% කින් ක්‍රියාත්මක වූ අතර එය බාසල් III අවශ්‍යතාවයන්ට වඩා ඉහළ අගයක් ගනී.

බැංකු ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම

පද්ධති ප්‍රතිරෝධීය වැඩි දියුණු කිරීම සඳහා මහබැංකුව 2019 දී පාත්‍යන්තර රෙගුලාසි සහ හොඳම භාවිතයන් මත පදනම් වූ නියාමන රාමුව ශක්තිමත් කිරීම දිගටම කරගෙන ගියේය.

අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය රැඳෙන පදනමක් මත ඉහළනැංවීම සඳහා 2019 ජනවාරි 1 වන දින බැංකු අංශය බාසල් III ප්‍රාග්ධන අදියර සැකැස්ම සාර්ථකව නිම කළේය. නවීන තාක්ෂණය තුළින් ගෙවීම් හා පියවීම් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා මහබැංකුව විසින් අඛණ්ඩ පියවර ගන්නා ලදී. පොදු පොයින්ට් ඔෆ් සේල් ස්විචය (CPS) 2019 ජුනි මාසයේදී සජීවී මෙහෙයුම් ආරම්භ කළේය.

පිරිසිදු නෝට්ටු ප්‍රතිපත්තිය හරහා සංසරණය වන මුදල් නෝට්ටුවල ගුණාත්මක භාවය සුරැකීම සඳහා වර්ෂය තුළ මුදල් කළමනාකරණයේ සහ මුදල් මෙහෙයුම් වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ බැංකු අංශය සඳහා "මූල්‍ය උපකරණ" (SLFRS 9) පිළිබඳ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රතිනිය 9 සංගතව යොදාගැනීමට මහ බැංකුව පහසුකම් සපයයි.

මෙහෙයුම් පරිසරය

බලපත්‍රලාභී බැංකුවල මූල්‍ය ප්‍රකාශනවල අඩුකිරීම් සහ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා බැංකු අංශයේ භූ දර්ශනයේ වෙනස්වීම්, ගිණුම්කරණ හා විගණන වෘත්තීය වෙනස්වීම් සහ බාසල් III අවශ්‍යතා හඳුන්වාදීම සහ SLFRS 9 අනුව විගණකවරුන් තෝරාගැනීමේ සුදුසුකම් නිර්ණායක ශක්තිමත් කරන ලදී.

මහබැංකුව විසින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි මගින් බලපත්‍රලාභී බැංකුවල නියාමන හා අධීක්ෂණ රාමුව ශක්තිමත් කරන ලදී. මෙය ශ්‍රීලංකාවේ බලපත්‍රලාභී බැංකු සඳහා විදේශගත හිලධාරීන් පත්කිරීම, පොලී රහිත ඉතුරුම් හා කාලතක්පතු බලමුලුගැන්වීම් සඳහා පොලී නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම සහ දුරදුර්ඪ වෙළඳපල හැසිරීම සහ ජාත්‍යන්තර හොඳම භාවිතයට අනුකූලව බලපත්‍රලාභී බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර ආවරණය කළේය.

ඉදිරිදැක්ම

බැංකුවල ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා වන නියාමන ප්‍රයත්නයන්, අවදානම් කළමනාකරණය, තොරතුරු සුරක්ෂිතතාව සහ ආයතනික පාලනය සහ ස්ථාවර සාර්ව ආර්ථික මූලධර්ම සමඟ බැංකු අංශයේ ප්‍රත්‍යස්ථභාවය පවත්වාගැනීමට අපේක්ෂා කෙරේ.

වැඩි දියුණු කරන ලද ප්‍රාග්ධන අවශ්‍යතා සහ වෙනත් නියාමන අවශ්‍යතා හේතුවෙන් බැංකුවල ප්‍රාග්ධන මට්ටම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් මූල්‍ය හා ආර්ථික ආතතීන්ගෙන් පැන නැගී සිටින අවශේෂණය කරගැනීමට බැංකු අංශයට ඇති පැකිට්ටු වැඩි දියුණු වේ. බාසල් III උත්තෝලන අනුපාතය සහ මූල්‍ය උපකරණ පිළිබඳ ශ්‍රීලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය 9 (SLFRS 9) යොදා ගැනීමෙන් මෙම නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවල ප්‍රාග්ධන මට්ටම ඉහළ යනු ඇත.

බාසල් III ද්‍රවශීලතා ප්‍රමිතියට හේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සම්මතකිරීමත් සමඟ බැංකුවල ද්‍රවශීලතා තත්ත්වයන් නිසි මට්ටමින් පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවත්නා මූල්‍ය ප්‍රතිපත්ති දිශාව සහ ආර්ථිකයට ණය ප්‍රවාහ වැඩි දියුණුකිරීම සඳහා හිකුත් කර ඇති බැංකු පනත් උපදෙස් මගින් බැංකු ක්ෂේත්‍රයේ ණය වර්ධනය හුදුරු කාලීනව ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඵලදායී බැංකු අධීක්ෂණය සහ අනෙකුත් ජාත්‍යන්තර හා කලාපීය හොඳම භාවිතයන් පිළිබඳ බාසල් මූලික මූලධර්මයන්ට අනුකූලව බලපත්‍රලාභී බැංකුවලට අදාළ නියාමන හා අධීක්ෂණ රාමුව ශක්තිමත් කරනු ඇත. නව බැංකු පනත මගින් බලපත්‍රලාභී බැංකුවල හෙතික හා නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

බලපත්‍රලාභී බැංකුවල අවදානම් පදනම් කරගත් අධීක්ෂණ රාමුවට පහසුකම් සැලසීමට සහ බලපත්‍රලාභී බැංකු සඳහා ඉක්මන් මැදිහත්වීමක් සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව අධීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ ආකෘතියක් බැංකු තිරසාරතා ශ්‍රේණිගත කිරීමේ දර්ශකය (BSRI) සංවර්ධනය කරමින් සිටී.

තවද, තොරතුරු අවශ්‍යතා සපුරාලීම සහ තාක්ෂණික අවදානම් සපුරාලීම සඳහා ඔවුන්ගේ තොරතුරු පද්ධති සහ අදාළ තාක්ෂණික වේදිකා වැඩි දියුණු කිරීමට හා ශක්තිමත් කිරීමට බැංකු කටයුතු කරයි.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට හා හොඳම භාවිතයන්ට අනුකූලව තොරතුරු තාක්ෂණය සහ බැංකුවල ආරක්ෂාව සම්බන්ධයෙන් නියාමන හා අධීක්ෂණ රාමුවක් හඳුන්වා දෙනු ලැබේ.

ණය නිෂ්පාදන සඳහා මිල නියම කිරීම සඳහා සුදුසු පිරිවැය පරාවර්තක මිණුම් දණ්ඩක් හඳුන්වාදීම සඳහා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් කාර්යසාධක බලකායක් පිහිටුවීම බැංකු අතර නිසි තරඟකාරීත්වයකට මඟපාදන අතර මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරීමට සහාය වේ.

අඩු මුදල් සහිත සමාජයක් ඇතිකිරීම සහ මුදල් කළමනාකරණ පිරිවැය අඩුකිරීම සඳහා ඩිජිටල් ගෙවීම් යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කිරීම සඳහා, නියාමන අවශ්‍යතා උල්ලංඝනය කිරීමේ අවදානමකින් තොරව නවෝත්පාදකයින් සඳහා පාලිත පරිසරයක ආරක්ෂිත ඉඩක් ලබාදීම සඳහා FinTech Regulatory Sandbox ක්‍රියාත්මක කෙරේ.

ආර්ථිකය කෙරෙහි COVID-19 වසංගතයේ බලපෑම

ගෝලීය බලපෑම

COVID-19 ලෙසද හැඳින්වෙන නව කොරෝනා වයිරසය නිසා ඇතිවූ වසංගතයෙන් මුළු ලෝකයම පීඩාවට පත්ව ඇත. ඒනගේ හුබෙයි පළාතේ අගනුවර වන චුනාන් වලින් වස 2019 දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට හඳුනාගත් දින සිට, මෙම පැතිරීම ලොවපුරා ව්‍යාප්තවී තිබේ. වසංගතය මැඩ පැවැත්වීම සඳහා සමාජ දුරස්ථ පිළිවෙත්, රටපුරා ඇඳිරිහිතිය, සංචාරක තහනම් කිරීම් සහ දේශසීමා වසාදැමීම් ඇතුළු විවිධ මට්ටමේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා ලොව පුරා රජයන් යොමුවී තිබේ. මෙම ක්‍රියාමාර්ග මිනිසුන්ගේ ජීවිත, පවුල් සහ ප්‍රජාවන් කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන අතරම ජාතික ආර්ථිකයන් සහ ගෝලීය වෙළඳාම කෙරෙහි සැලකිය යුතු ප්‍රතිඵලාකාරී ඇතිකරයි. මහා අවපාතයෙන් පසු ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍යඅරමුදල (IMF) උපුටා දක්වන්නේ දියුණු ආර්ථිකයන් සහ හැඟී වන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් යන දෙකම අවපාතයක පවතින බවයි.

IMF හි 2020 අප්‍රේල් ලෝක ආර්ථික දැක්ම 2020 දී ගෝලීය වර්ධනය - 3.0% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂාකරයි, වස 2020 ජනවාරි සිට 6.3% දක්වා පහත හෙලීමකි; ඉතා කෙටි කාලයක් තුළ විශාල සංශෝධනයකි. මෙය මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම අවපාතය වන අතර 2008/09 ගෝලීය මූල්‍ය අර්බුදයට වඩා දරුණුය.

වසංගතයේ ප්‍රතිඵලාකාරී මඟහරවා ගැනීම සඳහා, ද්විත්ව සෞඛ්‍ය හා අරමුදල් කම්පනවලට මුහුණදී සිටින බාධා සහිත රටවලට මූල්‍යමය වශයෙන් උපකාර කිරීම සහ දුර්වල සෞඛ්‍ය සේවා පද්ධති ඇති රටවලට ආධාර සැපයීම ඇතුළුව ශක්තිමත් බහුපාර්ශ්වීය සහයෝගීතාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට සහ රෝගයට විරෝධී වන්නන් හා ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීම සඳහා රටවල් එක්ව කටයුතු කිරීම හදිසි අවශ්‍යතාවකි.

IMF, රටවල් 170 කට වැඩි සංඛ්‍යාවක ඒකපුද්ගල ආදායම අඩුවීම දක්වයි. දියුණු ආර්ථිකයන් සහ හැඟී වන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් යන දෙකම 2021 දී අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. COVID-19 වසංගතය සෑම කලාපයකම වර්ධනයට දැඩි ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝලීය වර්ධන ප්‍රක්ෂේපණ

(සැබෑ දළ දේශීය නිෂ්පාදිතය, වාර්ෂික ප්‍රතිශත වෙනස)

	2019	2020 (ප්‍රක්ෂේපණය)	2021 (ප්‍රක්ෂේපණය)
ලෝකප්‍රතිදානය	2.9	-3.0	5.8
උසස්ආර්ථිකයන්	1.7	-6.1	4.5
ඇමරිකාවක්සත්ජනපදය	2.3	-5.9	4.7
යුරෝපදේශය	1.2	-7.5	4.7
ජපානය	0.7	-5.2	3.0
චීනය	6.1	1.2	9.2
ඉන්දියාව	4.2	1.9	7.4
නැගී වන වෙළෙඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්	3.7	-1.0	6.6

මූලාශ්‍රය: IMF ලෝක ආර්ථික දැක්ම 2020 අප්‍රේල්

ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කරන බලපෑම

COVID-19 වෙතින් ඇතිවිය හැකි බලපෑම ශ්‍රී ලංකාව මුහුණදී ඇති වෙනත් ඒවාට වඩා වෙනස්වන අතර බොහෝ අංශ අස්ථාවරවීම හේතුවෙන් 2020 දී ආර්ථිකය හැකිලීමට මුහුණදීමට සිදුවනු ඇත.

අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව බොහෝදුරට චීනය මත රඳා පවතී. COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා චීන අලුත් අවුරුද්දෙන් පසු වසාදැමීම දීර්ඝ කිරීමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකික සමාගම් ඔවුන්ගේ සැපයුම්දාමයන් මන්දගාමී වී ඇති අතර බොහෝ අවස්ථාවල රටවල් මාරුකිරීම කළ හැකි විකල්පයක් නොවන බව පෙනී ගොස් තිබේ.

ඉහළ වියදම් සහ දැඩි ගෝලීය ද්‍රවශීලතාතත්වයන් සහිතව දේශීය වෙළෙඳපොළෙන් වැඩි හිඟ මූල්‍යකරණයක් අපේක්ෂා කෙරේ. මහජන සෞඛ්‍ය සේවාවන් සඳහා ආධාර සැපයීම සහ කුටුම්භ හා ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර සැපයීම සඳහා වන රජයේ අවශ්‍යතාවය වර්ෂය සඳහා වන වියදම් පීඩනයන්ට එකතු වේ.

SDFR සහ SLFR පිළිවෙලින් 6.00% සහ 7.00% දක්වා ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් අඩු කරන ලදී. පශ්චාත් COVID-19 දෙවන ප්‍රතිපත්ති අනුපාත අඩුකිරීම මෙය වියග

ශක්තිමත් ගෘහස්ත කෘෂිකාර්මික අංශයක් ප්‍රවර්ධනය කිරීම සහ ස්වයංපෝෂිතභාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව (CBSL) ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇත. තවද, ගෙවුම් ශේෂයට ඇති පීඩනය ලිහිල්කිරීම සඳහා, ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිලදීගැනීමට බැංකුවලට ඇති හැකියාව සීමාකරන අතරම, මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සියලු බැංකුවලට උපදෙස් දී තිබේ.

දේශීය පුද්ගලයින් විසින් කරනු ලබන ඕනෑම ආයෝජනයක් සම්බන්ධයෙන් විදේශ මුදල් ගලා ඒම, බාහිර දේශීය සහ සංක්‍රමණිකයන් විසින් මාස තුනක කාලයක් සඳහා මුදල් ආපසු එවීම අත්හිටුවා ඇත. ඇඟලුම් අපනයන සැලකිය යුතු ලෙස පහත වැටීමත්, සංචාරක කර්මාන්තය ඇණහිට ඇති නිසාත් විදේශ මුදල් ගලාඒම අඩුවනු ඇත. ගෝලීය ආර්ථික මන්දගාමීත්වයේ ප්‍රතිඵලයක් ලෙස වන සේවක දේශනද පහත වැටෙනු ඇත. මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය රට තුළට ගෙන ඒම සඳහා වූ සියලු සීමාවන් ජීවිත විසින් ඉවත් කර තිබේ.

ඊවීසොලුෂන්ස් අනාවැකි පළකරන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ දළදේශීය නිෂ්පාදිතය මීට පෙර 3.5% ට සාපේක්ෂව 2019 දී 2.3% සිට 2020 දී 1.4% දක්වා මන්දගාමී වනු ඇති බවයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය අංශයට ඇති කරන බලපෑම

ආර්ථික ක්‍රියාකාරකම් වල පහත වැටීම ණයවර්ධනයට සහ බැංකුවේ කළඹවල සමස්ත ණය ගුණාත්මකභාවයට තර්ජනයක් වී තිබේ. CBSL විසින් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම සහ COVID-19 හි බලපෑමට ලක්ව සාර්ථක ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහායවීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයට බැංකු සඳහා රුපියල් බිලියන 50.0ක ප්‍රතිමූල්‍යකරණ පහසුකමක්, අඩු පොලීකාරක ප්‍රාග්ධනණය, ණය ආපසු ගෙවීමේ තහනම සහ පුද්ගලික ණය සඳහා තවත් සහන කිහිපයක් මෙයට ඇතුළත්ය.

බැංකුවල ණයදීමේ ධාරිතාව රුපියල්බිලියන 400.0කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරන ප්‍රාග්ධන සංරක්ෂණ බරවලින් මුදල් ලබා ගැනීමට බැංකුවලට අවසර දී තිබේ. ඇතැම් NPL වර්ගීකරණ හීන ලිහිල්කිරීම සහ අවශ්‍යතාවය කල්දැමීම අවම ප්‍රාග්ධනය ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ණය වර්ධනය හා අඩු පොලී අනුපාත පරිසරයක් සමඟින් මෙම අංශයේ ශුද්ධ පොලී ආන්තිකයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩිජිටල් බැංකුකරණයේ සැලකිය යුතු ආයෝජනයක් කර ඇති බැංකු ඔවුන්ගේ ආයෝජනවල ඵල දරයි. සමාජ දුරස්ථභාවය හේතුවෙන් නිවැසියන් ඩිජිටල්කාරී, අන්තර්ජාල බැංකුකරණය සහ ඊ-පසුම්බි භාවිතා කරයි.

ප්‍රමාණාත්මතාව

අපගේ සමාලෝචනයේ අන්තර්ගතය තීරණය කිරීම සඳහා වාර්ෂික ප්‍රමාණාත්මක තක්සේරුවක් අප විසින් පවත්වනු ලබන අතර, එහිදී අපගේ ව්‍යාපාරයට සහ අපගේ පාර්ශ්වකරුවන්ට ඇතිවන සැලකිය යුතු ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් කෙරෙහි හිසි සැලකිල්ලක් දක්වනු ලැබේ. මාතෘකාවක ප්‍රමාණාත්මතාව හෝ වැදගත්කම අපගේ බැංකුවට හෝ අපගේ පාර්ශ්වකරුට එහි අදාළත්වය සහ වැදගත්කම මගින් තක්සේරු කරන ලදී. එහි වැදගත්කම තීරණය කරන ලද්දේ සිදුවීමේ සම්භාවිතාව සහ එහි බලපෑමේ විශාලත්වය අනුවය.

මෙම වාර්තාව සකස්කිරීම සඳහා සියලු ප්‍රාග්ධන ඇතුළත වන අපගේ උපාය මාර්ගික තේමාවන් හතරට අදාළව ප්‍රමාණාත්මක මාතෘකා මේ වසරේ ඉදිරිපත් කෙරේ.


බෙදා ගත් වටිනාකම නිර්මාණය කිරීම සඳහා අපගේ ප්‍රවේශය

මහජනබැංකුවේදී, අපි පාර්ශ්වකරුවන්ට වටිනාකමක් ලබා දෙන තරමටම වටිනාකම් ලබාදීම සඳහා අපගේ සම්පත් වෙන් කිරීමෙන් තීරණය ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමු. අපගේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයේ ප්‍රතිඵල මත පදනම්ව අපගේ උපායමාර්ග සහ උපායමාර්ගික අවශ්‍යතා සකස් කර ඇත. සියලුම ප්‍රමාණාත්මක මාතෘකා කළමනාකරණය කරනු ලබන්නේ අපගේ උපාය මාර්ගික ප්‍රමුඛතා හා අදාළ ව්‍යාපාර ඒකක ප්‍රධානීන්ට පැවරී ඇති වගකීම් සමඟය. ප්‍රමාණාත්මක මාතෘකාවේ අවදානම් මට්ටම සහ අවස්ථාවන් මත පදනම්ව අපි සම්පත් වෙන් කරමු. අපගේ උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අපගේ කැපවීම පිළිබිඹුවන්නේ අපගේ සේවකයින්ගේ කාර්යසාධනය සහ පූර්ව නිශ්චිත ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) සමූහයකට එරෙහිව මෙහෙයුම් මැනීමෙනි.

අධීක්ෂණ හා සමාලෝචන ක්‍රියාවලිය මගින් අපගේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගනිමින් අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කිරීමට හැකිවේ.









ප්‍රමාණාත්මක තක්සේරු ක්‍රියාවලිය

ක්‍රියා සැලසුම් කිරීම සඳහා ප්‍රමාණාත්මක මාතෘකාවලට ප්‍රමුඛතාවය දීමට අපට මඟපෙන්වන පහත සඳහන් කරුණුවලින් අපගේ ප්‍රමාණාත්මක ගැටලු පැහැදිලි:












▼ GRI 102-46, 102-47, 103-1, 103-2, 103-3

වාර්තා අන්තර්ගතය නිර්වචනය කිරීමේදී, අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන්ට සාපේක්ෂ වැදගත්කම මත පදනම්ව ප්‍රමාණාත්මක බලපෑම්වලට ප්‍රමුඛතාවය දීමට සමූහය උත්සාහ කළේය. වාර්තා කිරීම සඳහා ප්‍රමාණාත්මක මාතෘකා ප්‍රමුඛතාවය සහ හඳුනාගැනීම පහත දැක්වේ:

අංකය	ප්‍රමාණාත්මක GRI මාතෘකාව GRI 102-47	GRI ප්‍රමිති අංකය	ප්‍රමාණාත්මක සඳහා හේතුව GRI 103-1	ප්‍රාග්ධනය කළමනාකරණය/ උපායමාර්ගික ක්‍රමෝපාය	කළමනාකරණ ප්‍රවේශය GRI 103-2	කළමනාකරණ ප්‍රවේශයෙහි ඇගයීම GRI 103-3	මහජන බැරකුවට අදාළතාව	පාර්ශ්වකරුවන්ට ප්‍රමාණාත්මකව සහ මාතෘකා සීමාව (GRI 102-46)				
								අභ්‍යන්තර		බාහිර		
								සේවකයන්	ගනුදෙනුකරුවන්	කොටස්ගිණිකරුවන්	සැපයුම්කරුවන්	ප්‍රජාව
1.	මූල්‍යකාර්ය සාධනය	GRI 201	ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් බැංකුවේ ස්ථාවරත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධන ධාරිතාවය ශක්තිමත් කරන අතරම සත්‍යවීම් හිමිකම වැඩිදියුණු කරයි	 	වෙළඳපල අවස්ථා ඉහළ නංවමින් සියලු ව්‍යාපාර මාර්ගවලින් ලැබෙන ආදායම වර්ධනය කර ගන්නා අතරම පහළ මට්ටම වැඩිදියුණු කිරීම සඳහා පිරිවැය වලදායී ලෙස කළමනාකරණය කරයි. උපායමාර්ගිකව අවදානම් කළමනාකරණය, ප්‍රාග්ධන තත්ත්වය ශක්තිමත් කිරීම සහ බැංකුවේ ශේෂ පත්‍රය ශක්තිමත් කිරීම.	මූල්‍ය ප්‍රාග්ධනය (පිටුව 63) කළමනාකරණ අදහස් දැක්වීම - ව්‍යාපාරයේ කාර්ය සාධනය ඒකක (පිටු 140 සිට 151) අවදානම් කළමනාකරණය (පිටුව 110)	✓	✓	✓	✓	✓	✓
2.	ගනුදෙනුකාර අත්දැකීම්		ආදර්ශමත් පාරිභෝගික අත්දැකීමක් ලබා දීමෙන් වෙළඳපල කොටසක් ලබා ගැනීමටත් බැංකුවේ තීරණාත්මකව ශක්තිමත් කිරීමටත් හැකි වේ	 	පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින්, පාරිභෝගික වටිනාකම ඉහළ නැංවීම සඳහා විවිධ පාරිභෝගික කොටස්වලට ගැලපෙන විසඳුම් ලබා දීම.	හිමිපාදිත ප්‍රාග්ධනය (පිටුව 69) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 73) සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන-ගනුදෙනුකාර (පිටුව 89)	✓		✓			
3.	මෙහෙයුම් කාර්යක්ෂමතාව		බැංකුවේ සියලුම පාර්ශ්වකරුවන් සඳහා වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙහෙයුම් කාර්යක්ෂමතාව අත්‍යවශ්‍ය වේ	 	පාර්ශ්වකරුවන් සඳහා වැඩි වටිනාකමක් ජනනය කිරීම සඳහා බැංකුවේ සියලුම ප්‍රධාන මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.	හිමිපාදිත ප්‍රාග්ධනය (පිටුව 69) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 73) සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන ගනුදෙනුකාර (පිටුව 89) සහ සැපයුම්කරු (පිටුව 96) මානව ප්‍රාග්ධනය (පිටුව 78) ස්වභාවික ප්‍රාග්ධනය (පිටුව 106)	✓	✓	✓	✓		
4.	සේවක වලදායීතාව		සේවක වලදායීතාව වැඩිදියුණු කිරීම බැංකුවේ සමස්ත කාර්යසාධනය සහ එහි උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම වැඩි දියුණු කරයි	 	පුහුණුව හා සංවර්ධනය සඳහා ක්‍රමානුකූල ආයෝජන, අභිප්‍රේරණය වැඩි දියුණු කිරීම සහ ඉහළ සේවයේ හියුතු සේවක කණ්ඩායමක් පෝෂණය කිරීම තුළින් අපගේ සේවකයින්ගේ කුසලතා හා නිපුණතා වර්ධනය කිරීම.	මානව ප්‍රාග්ධනය (පිටුව 78)	✓	✓				

ප්‍රමාණාත්මතාව

අංකය	ප්‍රමාණාත්මක GRI මාතෘකාව GRI 102-47	GRI ප්‍රමිති අංකය	ප්‍රමාණාත්මක සඳහා හේතුව GRI 103-1	ප්‍රාග්ධනය කළමනාකරණය/ උපායමාර්ගික වේගාව	කළමනාකරණ ප්‍රවේශය GRI 103-2	කළමනාකරණ ප්‍රවේශයෙහි ඇගයීම GRI 103-3	මහජන බැරංකුවට අදාළතාව	පාර්ශ්වකරුවන්ට ප්‍රමාණාත්මතාව සහ මාතෘකා සීමාව (GRI 102-46)						
								අභ්‍යන්තර			බාහිර			
								සේවකයන්	ගනුදෙනුකරුවන්	තොරතුරු සේවකයන්	සැපයුම්කරුවන්	ප්‍රජාව	පරිසරය	
5.	ඩීජිටල් නායකත්වය		තරඟකාරී මායිමක් සපයන අතර වැඩිදියුණු කළ වෙළඳ නාම කොටස් සහ ශක්තිමත් වෙළඳපල තත්ත්වයක් ඇති කරවන සුවිශේෂී පාරිභෝගික ප්‍රතිඵල ලබා දීමට හැකියාව ලබා දෙයි	 	තාක්ෂමණය මත පදනම් වූ වේදිකාවල අඩුණ්ඩුව සිදුකරන ආයෝජන තුළින් පාර්ශ්වකරුවන්ට ඩීජිටල්කරණය සහ තාක්ෂණිකව දියුණු බැරංකුව බවට මාරුවීම ශක්තිමත් කිරීම සහ අපගේ ආර්ථිකයට සහ අපගේ සියලු පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීම.	හිඳිනු ලබන ප්‍රාග්ධනය (පිටුව 69) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 73) සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන - ගනුදෙනුකර (පිටුව 89)	✓		✓	✓			✓	
6.	අවදානම් සහ පාලනය		බැරංකුවේ අවංක භාවය, විශ්වාසය සහ ස්ථාවරත්වය වැඩි දියුණු කරයි		අවදානම් කළමනාකරණය සහ, සංයුක්ත පාලනය	සෑම මෙහෙයුම් ක්ෂේත්‍රයකම ප්‍රධාන අවදානම්වලට මුහුණ දීම සඳහා අවදානම් කළමනාකරණය සඳහා ශක්තිමත් ප්‍රවේශයක් පවත්වා ගැනීම සහ බැරංකුවේ තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හොඳ පාලන පරිච්ඡේද අනුගමනය කිරීම.	අවදානම් කළමනාකරණ වාර්තාව (පිටුව 113) සංයුක්ත පාලනය වාර්තාව (පිටුව 153)	✓	✓	✓	✓	✓	✓	✓
7.	අනුකූලතාව	GRI 416, 417, 418	වැඩිදියුණු කළ වෙළඳ නාම කොටස්වලට තුඩු දෙන බැරංකුවේ කීර්තිය වැඩි දියුණු කරයි		සංයුක්ත පාලනය	අදාළ වන සියලුම හිතී හා රෙගුලාසිවලට පූර්ණ අනුකූලතාවය සහතික කිරීම සඳහා වූ ප්‍රබල පාලනයක් සහ අධීක්ෂණ ව්‍යුහයක් පවත්වාගෙන යාම	සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන-ගනුදෙනුකර (පිටුව 89)	✓	✓	✓	✓	✓	✓	✓
8.	කුසලතා කළමනාකරණය	GRI 410, 402, 403, 404, 405	බැරංකුවේ කාර්ය සාධනය මෙහෙයවන ඉහළ කාර්යබහුල, අභිප්‍රේරිත සහ කැපවූ සේවක කණ්ඩායමක් වර්ධනය කිරීම	 	බැරංකුවේ උපායමාර්ගික අරමුණු සපුරාලීම සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායමක් බඳවා ගැනීම, රඳවා ගැනීම සහ සංවර්ධනය කිරීම.	මානව ප්‍රාග්ධනය (පිටුව 78)	✓	✓						
9.	වගකිව යුතු ණය දීම		ව්‍යාපාරික ක්‍රියාකාරකම් හරහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කිරීමෙන් තිරසාර අනාගතයකට දායක වීම	 	ශ්‍රී ලංකාවට මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා දායක වීම.	සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධන - ගනුදෙනුකර (පිටුව 89)	✓		✓	✓		✓	✓	
10.	දූෂණ විරෝධී	GRI 205	අනුකූලතාව ඇති කරන අතර සාරධර්මානුකූල සමාජයක් කෙරෙහි දායක වෙයි		සංයුක්ත පාලනය	අපගේ බැරංකුව තුළ දැඩි දූෂණ විරෝධී සංස්කෘතියක් පෝෂණය කිරීම සහ අපගේ ජනතාවට උපරිමයෙන් සිටීමට, අවංකව හැසිරීමට සහ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට සහාය වීම.	මානව ප්‍රාග්ධනය (පිටුව 78)	✓	✓	✓	✓	✓	✓	

අංකය	ප්‍රමාණාත්මක GRI මාතෘකාව GRI 102-47	GRI ප්‍රමිති අංකය	ප්‍රමාණාත්මක සඳහා හේතුව GRI 103-1	ප්‍රාග්ධනය කළමනාකරණය/ උපායමාර්ගික වේගව	කළමනාකරණ ප්‍රවේශය GRI 103-2	කළමනාකරණ ප්‍රවේශයෙහි ඇගයීම් GRI 103-3	මහජන බැරකුළුව අදාළතාව	පාර්ශ්වකරුවන්ට ප්‍රමාණාත්මකව සහ මාතෘකා සීමාව (GRI 102-46)				
								අභ්‍යන්තර		බාහිර		
								සේවකයන්	ගනුදෙනුකරුවන්	තොරතුරු සම්පත්	සැපයුම්කරුවන්	ප්‍රජාව
11.	සමාජ-ආර්ථික බලපෑම්	GRI 202, 203, 413	ජාතික ප්‍රමුඛතා ගැටලු පිළිබඳ කටයුතු කිරීමට ව්‍යාපාර මෙහෙයුම් හැඩගැස්වීම		ප්‍රජාවන් අතර සමාජ ආර්ථික ප්‍රගතියට සහාය වෙමින් ශ්‍රී ලංකාවේ සමාජ අසමතාව අඩු කිරීමට දායක වීම.	සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය - ප්‍රජාව (පිටුව 101)	✓	✓	✓	✓	✓	
12.	ව්‍යාපාරයේ පාරිසරික බලපෑම්	GRI 302, 305, 306	හිරිසාර පරිසරයක් උදෙසා ශ්‍රී ලංකාවේ පළමු "හරිත බැංකුව" බවට පත්වීම සහ හිරිසාර පරිසරයක් කෙරෙහි දායක වීම		බැංකුව හරහා වලදායී බලශක්ති හා අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් අපගේ සමස්ත පාරිසරික විමෝචනය අවම කිරීම.	ස්වභාවික ප්‍රාග්ධනය (පිටුව 106)	✓					✓
13.	සැපයුම්කරු වටිනාකම නිර්මාණය	GRI 204	වටිනාකම සැපයුම් දාමයේ කඩවීම හේතුවෙන් ව්‍යාපාර අඩාල වීමේ අවදානම අවම කරමින් නිර්මාණය කිරීම		අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ දිගුකාලීන සබඳතා පෝෂණය කිරීම සහ අනුකූලතාව, විනිවිදභාවය, ආචාර ධාර්මික ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කිරීම සහ හිසි කළට කරන ගෙවීම් තුළින් හවුල් වටිනාකමක් ඇති කිරීම.	සමාජ හා සම්බන්ධතා කළමනාකරණ ප්‍රාග්ධනය - සැපයුම්කරු (පිටුව 96)	✓			✓		
14.	වෙළඳ නාම හිමිකම		වෙළඳපල කොටස වැඩි කිරීමට හේතු වන වෙළඳ නාමයේ කිරිඟිය ශක්තිමත් කිරීමෙන් තරඟකාරී මට්ටමක් අත්කර ගැනීම		බිජුර්ගත භාග්‍යය, නවෝත්පාදන, යහපාලනය, පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, වලදායී පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, ශක්තිමත් වෙළඳපල පැවැත්ම සහ ස්ථාවරත්වය තුළින් වෙළඳ නාම හිමිකම ශක්තිමත් කිරීම.	බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 73)	✓	✓	✓	✓	✓	✓
15.	ශාඛා කළමනාකරණය		සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා සුමට හා හිරිසාර බෙදා හැරීමේ හාලිකා සහතික කිරීම		අපගේ බෙදාහැරීමේ ශාඛාවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.	සමාජ හා සම්බන්ධතා කළමනාකරණ ප්‍රාග්ධනය - සැපයුම්කරුවන් (පිටුව 96)	✓		✓	✓		
16.	ගනුදෙනුකරු ප්‍රවේශය		බහු හාලිකා ප්‍රවේශය තුළින් පාරිභෝගික පහසුව වැඩි කිරීමෙන් පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කිරීම		පහසුව වැඩි දියුණු කිරීම සහ බැංකුකරණයේ විවිධ හාලිකා ලබා දීමෙන් පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම.	සමාජ හා සම්බන්ධතා කළමනාකරණ ප්‍රාග්ධනය - ගනුදෙනුකරු (පිටුව 89)	✓		✓			✓


ප්‍රමාණාත්මතාව

අංකය	ප්‍රමාණාත්මක GRI මාතෘකාව GRI 102-47	GRI ප්‍රමිති අංකය	ප්‍රමාණාත්මක සඳහා හේතුව GRI 103-1	ප්‍රාග්ධනය කළමනාකරණය/ උපායමාර්ගික හේතුව	කළමනාකරණ ප්‍රවේශය GRI 103-2	කළමනාකරණ ප්‍රවේශයෙහි ඇගයීම GRI 103-3	මහජන බැරකුළුවට අදාළතාව	පාර්ශ්වකරුවන්ට ප්‍රමාණාත්මක මාතෘකා සීමාව (GRI 102-46)				
								අභ්‍යන්තර		බාහිර		
								සේවකයන්	ගනුදෙනුකරුවන්	කොටස්ගිණිකුන්	සැපයුම්කරුවන්	ප්‍රජාව
17.	පුහුණුව සහ සංවර්ධනය	GRI 404	කැපී පෙනෙන පාර්ශ්වකරුවන්ගේ අත්දැකීමක් ලබා දිය හැකි ඉහළ කාර්යසාධනයක් සහිත සේවකයින් කණ්ඩායමක් සංවර්ධනය කිරීම		කර්මාන්තයේ ප්‍රමුඛ හැකියාවන් ගොඩනැගීම සහ අපගේ මානව සම්පත් පුහුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමෙන් අපගේ සේවකයින්ට සමෘද්ධිමත් වීමට හා වර්ධනය වීමට හැකියාව ලබා දීම.	මානව ප්‍රාග්ධනය (පිටුව 78)	✓	✓	✓			
18.	ගනුදෙනුකාර යහපත සහ ආරක්ෂාව	GRI 416	සුරක්ෂිත, අභිප්‍රේරණය වූ සහ ක්‍රියාශීලී වන ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සහතික කිරීම		හිමිපාදන සහ සේවා සහ ගොඩනැගිලි ආරක්ෂිතව සැලසුම් කිරීමෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම.	සමාජ හා සම්බන්ධතා කළමනාකරණ ප්‍රාග්ධනය - ගනුදෙනුකාර (පිටුව 89)	✓		✓	✓	✓	

අදාළතාව

- ✓ ඉහළ: ක්‍රියාකිරීමට ප්‍රමුඛතාවක් ලෙස සලකන
- ✓ තරමක් දුරට: විය හැකි බලපෑම් පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග අවශ්‍ය වන
- ✓ අඩු: ප්‍රමාණවත් ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී හෝ බලපෑම අපගේ පාලනයෙන් ඔබ්බට

ප්‍රමාණාත්මක ජාලය



අපගේ උපායමාර්ගික සැලසුම 2016-2020

2016 සඳහා අපගේ උපායමාර්ගික සැලසුම 2016-2020 විළිදැක්වූ අතර එමඟින් 2020 සඳහා අපගේ දැක්ම ඉටුකර ගත හැකිය. මෙම සැලසුමට ශ්‍රීලංකාවේ මූල්‍ය සේවා කර්මාන්තයේ අවිවාදිත වෙළඳපල ප්‍රමුඛයා බවට පත්කිරීමේදී වැදගත්වන උපායමාර්ගික කුළුණු හතරක් ඇත. ජාතියේ වඩාත්ම ඩිජිටල්කරණය සහ තාක්ෂණිකව දියුණු බැංකුව බවට පරිවර්තනය කිරීම කෙරෙහිද මෙම සැලසුම අවධානය යොමු කර ඇත. මහජනබැංකුව සඳහා ඩිජිටල්කරණ දැක්ම ඩිජිටල්කරණය කළ අවකාශය තුළට විජලවීය ගමනක් විඳිනා දක්වයි, සීමාවන් තල්ලුකිරීම සහ අවස්ථාවන්හි කවුළු විවෘත කිරීම සිදුකරයි, එය 2015 දී බැංකුවේ උපායමාර්ගික ගමනට ඇතුළත්කිරීමෙන් පසු ආකර්ෂණීය ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

ඩිජිටල්කරණ ක්‍රියාවලිය ඉලක්කයක් සපුරාගැනීමෙන් ඔබ්බට ගිය නමුත් ඩිජිටල්කරණයේ ප්‍රතිඵල මිලියන 10 කට අධික අපගේ පාරිභෝගික පදනමට ඇතුළත් කරන අතර එය විවිධ සමාජ හා ආර්ථික ස්ථරයන් දක්වා විහිදේ. අපගේ පාරිශවකරුවන්ට අප විසින් අඛණ්ඩව හඳුන්වා දෙන සමකාලීන පහසු, අපගේ කාඩ්පත් පියසටහන් සහ ඩිජිටල්කරණය තුළින් බලශක්ති පරිභෝජන මට්ටම අඩුකිරීම මෙම තාක්ෂණික තල්ලුවේ ප්‍රතිඵලයකි.

එක් එක් කුළුණු සඳහා, ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) සැලසුම්කර ඇති අතර 2020 වනවිට ළඟා කර ගත යුතු ඉලක්ක අගයන් සකසා ඇත. මෙම කොටසේදී, අපි එක් එක් කුළුණු මත සිදුකළ ක්‍රියාකාරකම් සහ අපගේ අරමුණු පිළිබඳව අප ප්‍රගතියක් ලබා ඇති ආකාරය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙන්නෙමු.

නව්‍ය වෙළඳපොල ප්‍රමුඛ සේවාදායක අත්දැකීම් ලබාදීම

මහජන බැංකුව වශයෙන්, අපි නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්වෙත ළඟාවීමට සහ ඔවුන්ගේ බැංකු අවශ්‍යතා සපුරාලීමට මාර්ග සොයා බලමු. මූල්‍යමය වශයෙන් ඇතුළත්කිරීම සහ රටේ සියලුම පුරවැසියන්ට බැංකුකරණයට ප්‍රවේශ විය හැකි බවට අපි විශ්වාස කරමු. මේ සඳහා අපි පාරිභෝගිකයින්ට සුවිශේෂී පරිශීලක අත්දැකීම් ලබාදෙන අසමසම කාර්යක්ෂමතාව සහ සේවා ප්‍රමිතීන් ලබාදෙන ඩිජිටල් නිෂ්පාදන සංවර්ධනය කරන්නෙමු.

ස්ථාවර වර්ධන වේගයක් පවත්වාගැනීම සහ ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම

ජනගහනයෙන් පුළුල් කොටසකට උසස් තත්ත්වයේ බැංකු පහසුකම් සහ සේවාවන් සඳහා ප්‍රවේශය ලබාදීමෙන් අඛණ්ඩව ආර්ථික ධාවකයෙකු ලෙස කටයුතු කරමින් සහ මූල්‍යමය දායකත්වය ලබාදීමෙන් ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අපි වැදගත් කාර්යභාරයක් ඉටුකරමු. ශේෂපත්‍රය කළමනාකරණය කිරීම සහ ව්‍යාපාර වර්ධනයට සහායවීම සඳහා අපගේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම මෙයට ඇතුළත්ය.

අප කරන සෑම කටයුත්තකදීම ක්‍රියාකාරීව විශිෂ්ටවීම


සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා වඩාත් පාරිභෝගික කේන්ද්‍රීය හා ඉලක්කගත සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ කාර්යක්ෂමතාව සහ සේවා ප්‍රමිතීන් පිළිබඳ නව සංස්කෘතියක් ක්‍රියාත්මකකිරීම.

සෑම විටම නිවැරදි ආකාරයට ව්‍යාපාර කිරීම

ආයතනික පාලනය සහ විනිවිදභාවය සහ වගවීම ඇතුළු ආචාරධර්ම වලට ප්‍රමුඛත්වයදීම. බැංකුවේ අවදානම් කළමනාකරණය සහ පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා දැඩි විගණන හා අනුකූලතා ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම.

උපායමාර්ගික සැලසුමේ ප්‍රගතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා සඳහා අවිවාදිත වෙළඳපල ප්‍රමුඛයා ලෙස පිළිගැනීමට ඇති අපගේ උපායමාර්ගික දැක්මෙහි ප්‍රගතිය පිළිබිඹුවන්නේ අපගේ 8,000 ශක්තිමත් කණ්ඩායම් බැංකුව වෙළඳපල නායකත්වයේ පරමාර්ථය කරා මෙහෙයවීමෙනි. අපගේ මිලියන 10+ පාරිභෝගික පදනම ශ්‍රී ල රු ට්‍රිලියන 1, බැංකුව විසින් නිර්මාණය කර ඇති ශක්තිමත් මූල්‍ය පදනම ගැන කතා කරන තැන්පතු පදනම ඉක්මවා ළඟාකර ගැනීමට හැකි වී තිබේ. බැංකුවේ න්‍යායපත්‍රයේ පාලනය සහ හොඳම භාවිතයන් ඉහළින්ම පවතින අතර එය එහා AA+(Ika) ෆී ශ්‍රේණිගත කිරීම තුළින් පිළිබිඹු වේ. මහජනබැංකුව බුෂන්ඩ් ෆීනෑන්ස් විසින් වඩාත්ම වටිනා වෙළඳනාම තුනෙන් එකක් ලෙස පිළිගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳනාම වටිනාකම 29% කින් රුපියල් බිලියන 45.5 දක්වා වර්ධනයවීය. 2019 දී වෙළඳනාම ශ්‍රේණිගත කිරීම AA සිට AA+ දක්වා ඉහළ නංවන ලදී.









තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත දායකත්වය



බැංකුවේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය පහත කොටසින් ආවරණය කෙරේ. අපගේ පාර්ශවකරුවන්ට වටිනාකමක් ලබාදීම සඳහා එක්වීන් උපායමාර්ගික කුළුණු හතර සඳහා අදාළ උපායමාර්ගික ප්‍රමුඛතා අපි හඳුනාගෙන ඇත්තෙමු. සිය උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කරන


අතරම තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායකවීමේ වගකීමද බැංකුව දැනුවත්ය. උපායමාර්ග බැංකුවේ වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයන මූල්‍ය, හිඡ්පාදිත, මානව, බුද්ධිමය, ස්වාභාවික හා සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය යන ප්‍රාග්ධන හය අතර සමීප අන්තර්ක්‍රියා ද පවත්වාගෙන යයි.

උපායමාර්ගික කුළුණු	ප්‍රමාණාත්මක මාතෘකා, ප්‍රාග්ධන සහ SDGs	2019 උපායමාර්ගික ප්‍රමුඛතා	2019 ප්‍රගතිය	අනාගත ප්‍රමුඛතා
 GRI 201	ප්‍රමාණාත්මක මාතෘකා <ul style="list-style-type: none"> ගනුදෙනුකාර අත්දැකීම් ඩිජිටල් නායකත්වය වෙළඳ නාම හිමිකම ගනුදෙනුකාර ප්‍රවේශය SDGs      ප්‍රාග්ධන හිඡ්පාදිත ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය බුද්ධිමය ප්‍රාග්ධනය	<ul style="list-style-type: none"> පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගැනීම සහ අගය එකතු කළ හා පිරිවැය එලදායි බැංකු විසඳුම් ලබා දීම පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම පාරිභෝගිකයින්ට අති නවීන තාක්ෂණය ලබා දීම පාරිභෝගිකයා සමඟ කල් පවත්නා සබඳතා ගොඩනඟා ගැනීම 	<ul style="list-style-type: none"> පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ආයතනික අන්තර්ජාල බැංකුකරණ (CIB) සහ ආයතනික ජංගම බැංකුකරණ (CMB) පද්ධති සාර්ථකව දියත් කරන ලදී බිල්පත් ගෙවීම, උකස් වාර්තා අඩු වශයෙන් ගෙවීම සහ උකස් තාක්ෂණික බේරු ගැනීම පහසු කිරීම සඳහා SBU හි කියෝස්ක් යන්ත්‍ර ස්ථාපනය කරන ලදී පුද්ගල කේන්ද්‍රීය ණය මූලාරම්භ පද්ධති (RLOS) ඩිජිටල් අයදුම්පත මත කෙටි කාලයකින් පුද්ගලික ණය සැකසීමට දියත් කරන ලදී පාරිභෝගික සේවා ප්‍රමිති පිළිබඳව කාර්ය මණ්ඩලයට අධිකාරී පුහුණුවක් ලබා දෙන ලදී අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ආයතනික බැංකු හා වාණිජ ණය දෙපාර්තමේන්තු විසින් ගනුදෙනුකරුවන් කෙරෙහි අවධානය යොමු කරන ලද මූල පිරිමි වැඩසටහන් දියත් කරන ලදී සියලු බැංකු ගනුදෙනු පහසුවෙන් සිදු කිරීම සඳහා නවීන බැංකු තාක්ෂණය භාවිතා කරමින් ඩිජිටල් ශාඛා 1,216ක් ගනුදෙනුකරුවන්ට ලබා දී ඇත "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බල ගැන්වූ අතර රජයේ ආර්ථික සංවර්ධන හයාය පත්‍රයට සහාය විය. 	<ul style="list-style-type: none"> අපගේ ඩිජිටල් ජාල නායකත්ව තත්ත්වය ගොඩනඟා ගැනීමෙන් අපගේ ගනුදෙනුකරුවන් සඳහා කැපී පෙනෙන හා විවිධාංගීකරණය වූ බැංකු අත්දැකීම්ක් දියටම ලබා දීම විවිධාංගීකරණය කළ සහ වෙළඳපල ප්‍රමුඛ බැංකු සේවා ඇති කිරීම සඳහා ඩිජිටල් ශාඛාවල ආයෝජනය කිරීම දිවයින පුරා SBU පිහිටුවීම. පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතියක් පෝෂණය කිරීම දියටම සිදු කිරීම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමෙන් සහ ග්‍රාමීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ධාරිතාව වැඩි කිරීමෙන් මූල්‍ය ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කිරීම

උපායමාර්ගික කුළුණු	ප්‍රමාණාත්මක මාතෘකා, ප්‍රාග්ධන සහ SDGs	2019 උපායමාර්ගික ප්‍රමුඛතා	2019 ප්‍රගතිය	අනාගත ප්‍රමුඛතා
	<p>ප්‍රමාණාත්මක මාතෘකා</p> <ul style="list-style-type: none"> මූල්‍ය කාර්ය සාධනය <p>SDGs</p>  <p>ප්‍රාග්ධන</p> <p>මූල්‍ය ප්‍රාග්ධනය බුද්ධිමය ප්‍රාග්ධනය</p>	<ul style="list-style-type: none"> ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් ලබා දීම අවදානම් සහ පාලනය ශක්තිමත් කිරීම පිරිවැය කාර්යක්ෂමතාව වැඩි කිරීම ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම 	<ul style="list-style-type: none"> ආර්ථිකයේ මන්දගාමීත්වය නොතකා බැංකුව බොලර් බිලියන 12.9 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් 2019 න් අවසන් වූ වර්ෂය සඳහා වාර්තා කළේය. මුළු වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.9 දක්වා වැඩි වූ අතර දළ ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 1.4ට ළඟා වූයේ තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන 1.5 දක්වා 2019 දෙසැම්බර් 31 දිනට ඉහළ යන අතරතුරදීය. ණයකර හිඟතාවක් මගින් බැංකුවේ ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් කරන ලද අතර එය බැංකුවේ II ස්තරයේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 5.6කින් වැඩි කළේය. 	<ul style="list-style-type: none"> ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගැනීම අවදානම් සහ ආයතනික පාලන ව්‍යුහ ශක්තිමත් කිරීමෙන් ඕරොන්තු දීමේ හැකියාව වර්ධනය කිරීම ඩිජිටල්කරණය හරහා ශුද්ධ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමෙන් පිරිවැය කාර්යක්ෂමතාව ළඟා කර ගැනීම මනා ලෙස ප්‍රාග්ධනීකෘත සහ දුර්වලී වීම
 <p>GRI 410,402, 403, 404, 405</p>	<p>ප්‍රමාණාත්මක මාතෘකා</p> <ul style="list-style-type: none"> මෙහෙයුම් කාර්යක්ෂමතාව සේවක ඵලදායීතාව කුසලතා කළමනාකරනය මූල්‍ය කළමනාකරණය පුහුණුව සහ සංවර්ධනය <p>SDGs</p>    <p>ප්‍රාග්ධන</p> <p>ස්වාභාවික ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය බුද්ධිමය ප්‍රාග්ධනය</p>	<ul style="list-style-type: none"> මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ඩිජිටල් නායකත්වය සේවක ඵලදායීතාව වැඩි දියුණු කිරීම ඵලදායී කුසලතා කළමනාකරණය ප්‍රබල අවදානම් සහ පාලන යාන්ත්‍රණය නිෂ්පාදන නවෝත්පාදනය, ක්‍රියාවලි සංවර්ධනය සහ බැංකු සේවා ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරියෙන්ම සිටීම අඛණ්ඩ ක්‍රියාවලි වැඩි දියුණු කිරීම හරිත බැංකුකරණය සේවක සංවර්ධනයෙහි අයෝජනය කිරීම ඉගෙනුම් සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම 	<ul style="list-style-type: none"> වැඩි දියුණු කළ සේවා සංස්කෘතිය සහ ශාඛා පරිසරය රුපියල් මිලියන 104ක් කාර්ය මණ්ඩල ධාරිතාව ඉහළ නැංවීමට පුහුණුව සඳහා ආයෝජනය කරන ලදී කාර්යක්ෂමතාව, නවෝත්පාදනය හා තාක්ෂණික දියුණුව තුළින් සේවා ගුණාත්මකභාවය පුළුල් කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම වීඩිමන් කළ ක්‍රියාවලි කාසි හා නෝට්ටු යන දෙකම තැන්පත් කිරීමට පාසල් දරුවන්ට පහසුකම් සපයන මුදල් තැන්පතු යන්ත්‍ර පාසල්වල සවි කරන ලදී 	<ul style="list-style-type: none"> වඩා යහපත් සහ වඩිතර බැංකු තාක්ෂණ පාරිභෝගිකයින්ට හඳුන්වා දීම විගණන ප්‍රමිති සහ අත්‍යන්තර පාලන පරිසරය වැඩි දියුණු කිරීම සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම දිවයින පුරා SBU's පිහිටුවීම මගින් හරිත බැංකුකරණය ප්‍රවර්ධනය කිරීම.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත දායකත්වය

උපායමාර්ගික කුළුණු	ප්‍රමාණාත්මක මාතෘකා, ප්‍රාග්ධන සහ SDGs	2019 උපායමාර්ගික ප්‍රමුඛතා	2019 ප්‍රගතිය	අනාගත ප්‍රමුඛතා
 <p>GRI 416, 417, 418 GRI 205 GRI 202, 203, 413 GRI 302, 305, 306 GRI 204 GRI 416</p>	<p>ප්‍රමාණාත්මක මාතෘකා</p> <ul style="list-style-type: none"> අවදානම සහ පාලනය අනුකූලතාව වගකීම් සහගත ණයට දීම දූෂණ විරෝධී සමාජ ආර්ථික බලපෑම් ව්‍යාපාරයේ පාරිසරික බලපෑම් සැපයුම්කරු වටිනාකම් නිර්මාණය ගනුදෙනුකාර යහපත සහ ආරක්ෂාව <p>SDGs</p>  <p>ප්‍රාග්ධන</p> <p>සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය ස්වාභාවික ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය මුද්ධිමය ප්‍රාග්ධනය</p>	<ul style="list-style-type: none"> ECD සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට සහාය දැක්වීම එක්සත් ජාතීන්ගේ ගෝලීය ගිවිසුම හා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDG) යටතේ දක්වා ඇති මුලධර්ම 10ට සහාය දැක්වීම. සෑම මෙහෙයුම් අංශයක් සඳහාම මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති 	<ul style="list-style-type: none"> බැංකුවේ තිරසාර කැපවීමේ කොටසක් ලෙස හරිත බැංකු සංකල්පය ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතීන්ගේ තිරසාර ඉලක්කවලට අනුකූල වීම BASEL III සහ IFRS 9 රෙගුලාසිවලට අනුකූල වීම බැංකුවේ අන්‍යන්තර පාලන ක්‍රමයේ සහ ආයතනික පාලන රාමුවේ තීරණාත්මක අංශයක් වන විස්ල්-විලෝචන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. ඵලදායී ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවක් සියලු සේවකයින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය මණ්ඩල අනුකම්චු සඳහා ගොමු කිරීමේ කොන්දේසි දූෂණ විරෝධී පිලිවෙත් අනුගමනය කිරීම 	<ul style="list-style-type: none"> UNSDG සහ අදාළ ප්‍රමිතීන්ට දිගටම සහාය දැක්වීම සෑම මෙහෙයුම් අංශයක් සඳහාම මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් අනුකූලතා සංස්කෘතියක් පවත්වා ගෙන යාම සංස්කෘතික ආචාර ධර්ම හා අවිංශභාවය ප්‍රවර්ධනය කිරීම



පීපල්ස් විස් (මහජන විස්කම)

දකුණු ආසියාවේ, අප්‍රිකාවේ හා මැද පෙරදිග කලාපයේ ප්‍රථම ඩිජිටල් ගනුදෙනුකාර සබඳතාවන්හි ආරම්භක හැසිරවීම සඳහා වූ ව්‍යවහාරිකයයි. මෙය 2017 වර්ෂයේ දිගත් කළ දා සිට, පීපල්ස් විස් හරහා ගනුදෙනුකරුවන් 500,000 කට අධික සංඛ්‍යාවක සබඳතා එමගින් හසුරුවා ඇත. ගනුදෙනුකරුවෝ කෙටි සැකසුම් කාලය, මාර්ගගත තර්ජන-කාල දෙබිට් කාඩ්පත් ක්‍රියාගැන්වීම, අන්තර්ජාල බැංකු ප්‍රවේශය, ජංගම බැංකු ගනුදෙනු, කෙටි පණිවුඩ සහ මුදල් තැන්පත් කිරීමේ සේවාවන්හි වල ලබති.



වටිනාකම් නිර්මාණය කිරීම සහ ප්‍රාග්ධනය ගොඩනැගීම

- 60 කොටස්කාර නියැලීම
- 63 මූල්‍ය ප්‍රාග්ධනය
- 69 නිෂ්පාදිත ප්‍රාග්ධනය
- 73 බුද්ධිමය ප්‍රාග්ධනය
- 78 මානව ප්‍රාග්ධනය
- 89 සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය
- 106 ස්වභාවික ප්‍රාග්ධනය

කොටස්කාර නියැලීම


▼ GRI 102-40, 102-42, 102-43, 102-44

කොටස්කාර නියැලීම

අපගේ කොටස් දරන්නෝ හෙවත් කොටස්කරුවෝ අපට කෙටි, මධ්‍යම හා දීර්ඝ කාලීන වශයෙන් තරගකාරී තිරසාර වටිණාකම උත්පාදනය කිරීමේ හැකියාව අපට ලබා දෙන අත්‍යවශ්‍ය සම්පත් ලබා දෙති. අපට මෙම කොටස්කරුවන් සමග කටයුතු කිරීම මගින් ඔවුන්ගේ දෘෂ්ටි කෝණ හා ඔවුන්ගේ අපේක්ෂණයන් හා අවශ්‍යතා අවබෝධ කර ගැනීමට අපට හැකි වේ. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණය අපට වැඩිදියුණු කිරීමේ විභවය සහිත ක්ෂේත්‍ර සහ වෙනස් කිරීමේ ඉඩප්‍රස්ථා හඳුනා ගැනීමටත් වටිනාකම නිර්මාණය කිරීම සඳහා සවිලදායී උපායමාර්ග සංවර්ධනය කිරීමටත් අපට අත්‍යවශ්‍ය වේ.

ප්‍රධාන කොටස්කරුවෝ

අපි අපගේ ප්‍රධාන කොටස් දරන්නන් හඳුනා ගනුයේ නියැලීමේ මට්ටම, අපගේ ව්‍යාපාරය මත ඔවුන්ගේ බලපෑම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ඔවුන්ගේ සම්බන්ධය මත පදනම් කර ගෙනය.



පහත ඇති වගුව අපගේ මුද්‍රිත කොටස්කරුවන් සහ අප ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය හඳුනා ගනියි:

	කොටස් හිමියෝ සහ ආයෝජකයෝ	ගනුදෙනුකරුවෝ	පස්වකයෝ/වෘත්තීය සමිති																																																						
ඔවුන් අපට වැදගත් වන්නේ ඇයි	අපගේ ව්‍යාපාරයේ දිගු-කාලීන කාර්යසාධනය සඳහා ප්‍රාග්ධනය වෙත අඛණ්ඩ ප්‍රවිෂ්ටය තිබීම අතිශයින් වැදගත්ය.	ගනුදෙනුකාර-කේන්ද්‍රික සංස්කෘතියක් නිර්මාණය කිරීම අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉතා වැදගත්ය. අපි නිෂ්පාදන කාර්යසාධනය හා වටිනාකම වැඩිදියුණු කරනු පිණිස සහයෝගීත්වයේ හා නව්‍යකරණයේ නියැලෙමු.	අප ජනතාවගේ අපේක්ෂණයන් අනුව කටයුතු කිරීම මගින් අපි ඔවුන්ගේ යහපැවැත්මට උර දෙන අතර ඔවුන්ට නිවැරදි ව්‍යාපාරික තීරණ ගැනීමට හැකි කරමු. එය අපට විශිෂ්ටතම දක්ෂයින් රඳවා ගනිමින් සංවර්ධනය කිරීමට උපකාරී වෙයි.																																																						
ප්‍රධාන කාරණා/ අපේක්ෂණ	<ul style="list-style-type: none"> • නියත ආර්ථික කාර්යසාධනය • ආචාරධර්මානුකූල ක්‍රියාකලාපය - පාරිසරික හා සමාජීය • තත්ත්වය • තිරසාර වර්ධනය • පාරදෘශ්‍ය සංස්ථායික සන්නිවේදනය 	<ul style="list-style-type: none"> • පර්යේෂණය හා නව්‍යකරණය • සේවයේ ගුණාත්මකභාවය • සබඳතාව • අනුකූලතාව • සේවා වැය දැරිය හැකි බව • පහසුව හා ප්‍රවිෂ්ට විය හැකි බව 	<ul style="list-style-type: none"> • පාරදෘශ්‍ය, සාධාරණ හා ආකර්ෂණීය පාරිශ්‍රමිතය • සේවක සංවර්ධනය • සේවක නියැලීම • දක්ෂතා ප්‍රවෘත්ති මාර්ගය හා රඳවා තබා ගැනීම • වෘත්තීය ඉඩප්‍රස්ථා • විවිධත්වය හා සර්වග්‍රහණය 																																																						
නියැලුම් මාර්ග හා සංවිකල්ප	<table border="1"> <thead> <tr> <th>සංවිකල්පය</th> <th>නියැලුම් විධිය</th> </tr> </thead> <tbody> <tr> <td>වාර්ෂික</td> <td>වාර්ෂික මහා සභා රැස්වීම්</td> </tr> <tr> <td>වාර්ෂික</td> <td>වාර්ෂික වාර්තාව</td> </tr> <tr> <td>ඉන්ටර්මිඩියට්</td> <td>ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය</td> </tr> <tr> <td>අඛණ්ඩ</td> <td>සංස්ථායික වෙබ් අඩවිය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන</td> </tr> </tbody> </table>	සංවිකල්පය	නියැලුම් විධිය	වාර්ෂික	වාර්ෂික මහා සභා රැස්වීම්	වාර්ෂික	වාර්ෂික වාර්තාව	ඉන්ටර්මිඩියට්	ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය	අඛණ්ඩ	සංස්ථායික වෙබ් අඩවිය	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන	<table border="1"> <thead> <tr> <th>සංවිකල්පය</th> <th>නියැලුම් විධිය</th> </tr> </thead> <tbody> <tr> <td>වත්මන්</td> <td>ගනුදෙනුකාර සංතෘප්ත සම්මන්ත්‍රණ</td> </tr> <tr> <td>වත්මන්</td> <td>ගනුදෙනුකාර ජාලකරණය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>සංස්ථායික වෙබ් අඩවිය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>සබඳතා කළමනාකරණය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්</td> </tr> <tr> <td>වත්මන්</td> <td>ගනුදෙනුකාර දුරකථන අංකය</td> </tr> <tr> <td>වාර්ෂික</td> <td>වාර්ෂික වාර්තාව</td> </tr> <tr> <td>ඉන්ටර්මිඩියට්</td> <td>ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන</td> </tr> </tbody> </table>	සංවිකල්පය	නියැලුම් විධිය	වත්මන්	ගනුදෙනුකාර සංතෘප්ත සම්මන්ත්‍රණ	වත්මන්	ගනුදෙනුකාර ජාලකරණය	වත්මන්	සංස්ථායික වෙබ් අඩවිය	වත්මන්	සබඳතා කළමනාකරණය	වත්මන්	මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්	වත්මන්	ගනුදෙනුකාර දුරකථන අංකය	වාර්ෂික	වාර්ෂික වාර්තාව	ඉන්ටර්මිඩියට්	ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන	<table border="1"> <thead> <tr> <th>සංවිකල්පය</th> <th>නියැලුම් විධිය</th> </tr> </thead> <tbody> <tr> <td>වාර්ෂික</td> <td>කාර්යසාධන ඇගයීම්</td> </tr> <tr> <td>වත්මන්</td> <td>සාමූහික කේවෙල්කරණය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>බහු-මට්ටම් කාර්ය මණ්ඩල</td> </tr> <tr> <td>වත්මන්</td> <td>කාර්ය මණ්ඩල</td> </tr> <tr> <td>වත්මන්</td> <td>පුහුණු වැඩසටහන්</td> </tr> <tr> <td>වත්මන්</td> <td>සමූහ අන්ත:ජාලය, විද්‍යුත් තැපෑල</td> </tr> <tr> <td>වාර්ෂික</td> <td>ඒප්ප්ද සඟරාව</td> </tr> <tr> <td>වාර්ෂික</td> <td>වාර්ෂික වාර්තාව</td> </tr> <tr> <td>වත්මන්</td> <td>සංස්ථායික වෙබ් අඩවිය</td> </tr> <tr> <td>වත්මන්</td> <td>දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන</td> </tr> </tbody> </table>	සංවිකල්පය	නියැලුම් විධිය	වාර්ෂික	කාර්යසාධන ඇගයීම්	වත්මන්	සාමූහික කේවෙල්කරණය	වත්මන්	බහු-මට්ටම් කාර්ය මණ්ඩල	වත්මන්	කාර්ය මණ්ඩල	වත්මන්	පුහුණු වැඩසටහන්	වත්මන්	සමූහ අන්ත:ජාලය, විද්‍යුත් තැපෑල	වාර්ෂික	ඒප්ප්ද සඟරාව	වාර්ෂික	වාර්ෂික වාර්තාව	වත්මන්	සංස්ථායික වෙබ් අඩවිය	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන
සංවිකල්පය	නියැලුම් විධිය																																																								
වාර්ෂික	වාර්ෂික මහා සභා රැස්වීම්																																																								
වාර්ෂික	වාර්ෂික වාර්තාව																																																								
ඉන්ටර්මිඩියට්	ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය																																																								
අඛණ්ඩ	සංස්ථායික වෙබ් අඩවිය																																																								
වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන																																																								
සංවිකල්පය	නියැලුම් විධිය																																																								
වත්මන්	ගනුදෙනුකාර සංතෘප්ත සම්මන්ත්‍රණ																																																								
වත්මන්	ගනුදෙනුකාර ජාලකරණය																																																								
වත්මන්	සංස්ථායික වෙබ් අඩවිය																																																								
වත්මන්	සබඳතා කළමනාකරණය																																																								
වත්මන්	මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්																																																								
වත්මන්	ගනුදෙනුකාර දුරකථන අංකය																																																								
වාර්ෂික	වාර්ෂික වාර්තාව																																																								
ඉන්ටර්මිඩියට්	ඉන්ටර්මිඩියට් මූල්‍ය ප්‍රකාශය																																																								
වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන																																																								
සංවිකල්පය	නියැලුම් විධිය																																																								
වාර්ෂික	කාර්යසාධන ඇගයීම්																																																								
වත්මන්	සාමූහික කේවෙල්කරණය																																																								
වත්මන්	බහු-මට්ටම් කාර්ය මණ්ඩල																																																								
වත්මන්	කාර්ය මණ්ඩල																																																								
වත්මන්	පුහුණු වැඩසටහන්																																																								
වත්මන්	සමූහ අන්ත:ජාලය, විද්‍යුත් තැපෑල																																																								
වාර්ෂික	ඒප්ප්ද සඟරාව																																																								
වාර්ෂික	වාර්ෂික වාර්තාව																																																								
වත්මන්	සංස්ථායික වෙබ් අඩවිය																																																								
වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන																																																								
අපගේ උපායමාර්ගික	අපි කාර්යසාධනය, හැකි වන අවදානම් හා දුසුන පිළිබඳ සමබර යාවත්කාලීන වාර්තා, සමගින් අපගේ කොටස්කරුවන් සමඟ පාරදෘශ්‍ය හා අඛණ්ඩ සන්නිවේදනය පවත්වා ගනිමු. අපි දෘඪතර ප්‍රතිලාභ මෙන්ම දිගු-කාලීන තිරසාර අගය ලබා දීමට ඉලක්ක කරමු.	අපි ජාතියේ වඩාත් ව්‍යාප්ත සේවාවක් වන අපගේ විශේෂ බැංකු ඒකක 239 සහ ඩිජිටල්වානිනි හරහා වේගය හා පහසුව කැට්ටි වඩාත් නිෂ්පාදන හරහා අපගේ පාරිභෝගිකයන් සඳහා විසඳුම් ලබා දෙමු. අපගේ පාරිභෝගික සේවා දුරකථන අංකය වෙත සතියේ දින 7 ම පැය 24 පුරාම පිවිසිය හැකිය.	අපගේ සාර්ථකත්වය උදෙසා සේවක නියැලීම තීරණාත්මකය. අපි සෑම සේවකයකුටම සිය පූර්ණ විභවයට විප්‍රභව සිය උපරිමයට ළඟා විය හැකි වන විවිධත්වයෙන් යුතු හා සර්වග්‍රාහී සේවා ස්ථානයක් ඇති කිරීමට කටයුතු කරමු.																																																						

කොටස්කාර නියැලීම

	නියාමකයෝ/ ව්‍යවස්ථා සම්පාදකයෝ		සැපයුම්කරුවෝ		ප්‍රජාවෝ හා පරිසරය	
ඔවුන් අපට වැදගත් ඇයි?	අපි ආචාරධර්මානුකූල මෙහෙයුම් සහතික වීම, වෙළඳපල සඳහා හැකියාව ඇති කිරීම හා තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම උදෙසා නියාමකයින් හා ව්‍යවස්ථා සම්පාදකයින් සමග කටයුතු කරමු.		අපගේ බාහිර සැපයුම් දාමය හා අපගේ සැපයුම්කරුවෝ අපගේ කාර්යසාධනය සඳහා අතිශය වැදගත්ය.		අපි අප ක්‍රියාත්මක වන ප්‍රදේශවල ප්‍රජාවන් සමග සාධනීය සබඳතා ගොඩනැගීම හා පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ඇප කැප වී සිටිමු.	
මූල්‍ය කාරණා/ අපේක්ෂණ	<ul style="list-style-type: none"> තත්ත්වය හා පාරදෘශ්‍යභාවය අවදානම් කළමනාකරණය කර්මාන්ත උපකාරක ප්‍රතිපත්ති ක්ෂුද්‍ර මූල්‍යනය හා කුඩා හා මධ්‍යම ව්‍යවසාය සංවර්ධනය පර්යේෂණය හා නව්‍යකරණය තිරසාරභාවය පිළිබඳ කාර්යසාධනය නියාමන පිළිපැදීම 		<ul style="list-style-type: none"> ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම හැකියාව හා විශේෂඥතාව ගොඩනැගීම වගකීමෙන් යුතු ප්‍රසම්පාදනය, විශ්වාසය හා ආචාරධර්ම මෙහෙයුම් වැඩිදියුණු කිරීම ඩිජිටල් විසඳුම් ඇතුළු තාක්ෂණික ප්‍රගමණයන් සේවා ගුණාත්මකතාව 		<ul style="list-style-type: none"> අනාගත දක්ෂතා ප්‍රවාහ මාර්ගය ප්‍රාදේශීය මෙහෙයුම් බලපෑම සෞඛ්‍යය, ආරක්ෂාව හා පරිසරය පිළිබඳ කාර්යසාධනය වගකීමෙන් යුතු මූල්‍යනය ප්‍රජා සංවර්ධනය කෙරෙහි ඇපකැප වීම 	
නියැලීම් මාර්ග හා සංඛ්‍යාතය	සංඛ්‍යාතය	නියැලීම් විධිය	සංඛ්‍යාතය	නියැලීම් විධිය	සංඛ්‍යාතය	නියැලීම් විධිය
	සතිපතා මාසික භෞමාසික වාර්ෂික	නියාමනීය වාර්තාකරණය	වත්මන්	සැපයුම්කාර සම්බන්ධය	වත්මන්	මාධ්‍ය නිවේදන, මාධ්‍ය සාකච්ඡා
	වත්මන්	ස්ථානගත ආවේක්ෂණය	වත්මන්	සැපයුම්කාර සබඳතා	වත්මන්	ආයතනික වෙබ්අඩවිය
	වත්මන්	කර්මාන්ත සංසඳ හා රැස්වීම්	වත්මන්	ස්ථානගත රැස්වීම් හා වාර්තා	වත්මන්	ප්‍රසිද්ධි අවස්ථා
	වත්මන්	මාධ්‍ය නිවේදන	වාර්ෂික	වාර්ෂික වාර්තාව	වාර්ෂික	වාර්ෂික වාර්තාව
	වාර්ෂික	වාර්ෂික වාර්තාව	භෞමාසික	භෞමාසික මූල්‍ය ප්‍රකාශ	භෞමාසික	භෞමාසික මූල්‍ය ප්‍රකාශ
	භෞමාසික	භෞමාසික මූල්‍ය ප්‍රකාශ	අඩණ්ඩ	ආයතනික වෙබ්අඩවිය	අඩණ්ඩ	ආයතනික වෙබ්අඩවිය
	අඩණ්ඩ	ආයතනික වෙබ්අඩවිය	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන
	වත්මන්	දුරකථන ඇමතුම්, විද්‍යුත් ලිපි, ලිඛිත සන්නිවේදන				
අපගේ උපායමාර්ගික ප්‍රතිචාරය	අපි අඩණ්ඩව සිදුවන සංවාදය හා නිසි කලට අදාළ තොරතුරු හා වාර්තා ඉදිරිපත් කිරීම හරහා රාජ්‍ය බලධාරීන් සමග මනා කාර්ය සබඳතා පවත්වා ගෙන යමු.		අපි දෙපාර්තමේන්තු අන්තර්ගත වශයෙන් වලදායක විශ්වාසවන්ත සබඳතා ගොඩනගනු පිණිසත්, ඔවුන් අපගේ ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කරන හා අපේ අපේ අපේක්ෂණයන්ට අනුව ව්‍යාපාර කටයුතු සිදුකරන බව වගබලා ගනු පිණිසත් ඔවුන් සමග කටයුතු කරමු.		අපි ප්‍රාදේශීය හා අපගේ මෙහෙයුම්වලට අදාළ ජනප්‍රජාවන්ට හා කණ්ඩායම්වලට උරදීම "විශේෂයෙන් අධ්‍යාපනික බැහැර-අවහිරණය" සිදුකරමු.	

මූල්‍ය ප්‍රාග්ධනය



ණය හා ස්කන්ධ මූල්‍යයද ඇතුළත් මූල්‍ය ප්‍රාග්ධනය අපගේ ව්‍යාපාරයට තීරණාත්මක ලෙස වැදගත්ය. අපි තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම හා දේශීය බැංකු කර්මාන්තය තුළ අපගේ ස්ථාවරත්වය පවත්වා ගෙන යන්නේ අපගේ මූල්‍ය ප්‍රාග්ධනය ණයකරණය කිරීමෙනි. මූල්‍ය ප්‍රාග්ධනයේ වටිනාකම වැඩිකිරීම මගින් අපට අපගේ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් ලබා දිය හැකි වේ. මූල්‍ය ප්‍රාග්ධනයේ අගය වැඩි කරනුයේ අපගේ ලාභ උත්පාදනය වැඩි කිරීම, පිරිවැය කළමනාකරණය කිරීම හා ස්කන්ධ හා ණය ඉහළ දැමීම මගිනි.

විශේෂතා



ලඟා කර ගත් ඒකාබද්ධ දළ ආදායම
රු. බිලියන 235.5



වාර්තා කර ගත් ඒකාබද්ධ බදු-පෙර ලාභය
රු. බිලියන 25.7



6.3% ඒකාබද්ධ පාරිභෝගික තැන්පතුවල වැඩිවීම



පවත්වා ගත් දළ අක්‍රීය ණය අනුපාතය
3.7%



ඒකාබද්ධ දළ ණය හා අත්තිකාරම් වැඩිවීම **3.4%**



රු. බිලියන 25.1 රජය වෙනුවෙන් නිර්මාණය කරන ලද මුළු අගය

ආදායම් ප්‍රකාශ විශ්ලේෂණය

දළ ආදායම


වර්ෂයෙන් වර්ෂයට වැඩිවීම 9.7% ක් වාර්තා කරමින් මහජන බැංකුවේ 2019 වර්ෂයේ ඒකාබද්ධ දළ ආදායම රුපියල් බිලියන 235.5 ට ලඟා විය. දළ ආදායම වැඩිවීමට දායක වූ ප්‍රධාන සාධක වූයේ පොළී ආදායම, ගාස්තු කොමිස් ආදායම සහ වෙනත් අරමුදල් සම්පාදිත නොවන ආදායමයි.

සමස්ත මෙහෙයුම් ආදායම

රුපියල් බිලියන	2019	2018	2017	2016	2015
සමස්ත මෙහෙයුම් ආදායම	93.8	89.8	77.5	68.4	67.6
- ශුද්ධ පොළී ආදායම	75.9	71.2	62.7	53.6	54.3
- පොළී නොවන ආදායම	17.9	18.7	14.8	14.8	13.3
ශු. පොළී ආන්තිකය - %	2019	2018	2017	2016	2015
- ඒකාබද්ධ	3.8	4.0	4.0	3.9	4.5
- බැංකු	3.2	3.5	3.5	3.5	4.0

ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදායම 2019 වර්ෂය තුළ 4.4% ක වර්ෂයෙන් වර්ෂයට වර්ධනයක් වාර්තා කරමින්, 2018 වර්ෂයේ වාර්තා කළ රුපියල් බිලියන 89.8 ට සාපේක්ෂව රුපියල් බිලියන 93.8 ට ලඟා විය. බැංකුවේ මෙහෙයුම් ආදායම සමූහයේ මෙහෙයුම් ආදායමෙන් 75.8% ක් විය.

මූල්‍ය ප්‍රාග්ධනය



ශුද්ධ පොළී ආදායම

සමූහයේ කේන්ද්‍රික මෙහෙයුම් නියෝජනය කරන ශුද්ධ පොළී ආදායම මුළු මෙහෙයුම් ආදායමෙන් 81.0% ක් විය. ශුද්ධ පොළී ආදායම 2018 වර්ෂයේ රු. බිලියන 71.2 ට සාපේක්ෂව 2019 වර්ෂයේ රු. බිලියන 75.9 ක් දක්වා 6.7% කින් වර්ධනය විය. ශුද්ධ පොළී ආදායමේ එක් එක් අංගයන් පිළිබඳ විශ්ලේෂණයක් පහත දැක්වේ:-

පොළී ආදායම


පොළී ආදායම සමාලෝචිත වර්ෂය තුළ රු. බිලියන 217.2 දක්වා 11.1 කින් වර්ධනය විය. මෙයට විශාල වශයෙන් හේතු වූයේ ක්‍රමිකීන පිරිවැයට මහිත ලද රජයේ සුරැකුම්වල 38.6% ක හා ගනුදෙනුකාර අත්තිකාරම්වල 3.1% ක වර්ධනය වීමයි.

ගනුදෙනුකාර අත්තිකාරම් මුළු පොළී ආදායමෙන් 82% ක් වූ අතර ඉතිරිය රජයේ සුරැකුම්වලින් සමන්විත වෙනත් ආයෝජන විය.

පොළී වියදම්

ප්‍රධාන වශයෙන් 2019 වර්ෂයේ සජීවීකරණය කරන ලද අධි-පිරිවැය කාල තැන්පතුවල විශාල පරිමා හේතුවෙන් පොළී වියදම් 13.5% කින් වර්ධනය විය. සමූහයේ කාල තැන්පතුවලින් 90% ට වඩා එක් අවුරුද්දට අඩු කල්පිරීමේ කාලයක් ඇති ඒවාය. තැන්පතු ආශ්‍රිත වියදම් සමස්ත පොළී වියදම්වලින් 88% ක් වූ අතර ඉන් 70% ට වැඩි ප්‍රමාණයක් කාල තැන්පතුවලින් සමන්විත විය. වර්ෂ 2019 තුළ සමූහය ශුද්ධ පදනමින් රු. බිලියන 93.6 ක් වූ නව තැන්පතු සාර්ථකව සජීවීකරණය කළ අතර ඉන් රු. බිලියන 64.4 ක් ස්ථිර තැන්පතු විය.

අත්තිකාරම් අනුපාතිකයන්හි අඩුවීමේ ප්‍රවණතාව හේතුවෙන් සමූහයේ ශුද්ධ පොළී ආන්තිකය 2018 හිදී 4.0% සිට 2019 දී 3.8% දක්වා අඩු විය. බැංකුව මට්ටමින්, පොළී ආන්තිකය 2018 හිදී 3.5% සිට 2019 දී 3.2% දක්වා පහත වැටුණි. 2019 තුන්වන කාර්තුව තුළ පොළී අනුපාතික අඩු කිරීමට මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පැනවීම හා මන්දගාමී ආර්ථික පරිසරය තුළ ණය පොත මඳ වීම මෙයට හේතු විය.



පොළී නොවන ආදායම

පොළී නොවන ආදායම ගාස්තු හා කොමිස් ආදායම, වෙළඳ ආදායම හා වෙනත් මෙහෙයුම් ආදායම යන ඒවායෙන් සමන්විත වෙයි. බැංකුව හා සමූහය සිසාරා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍රයක් ලෙස මෙය පවතී.

සමූහයේ ශුද්ධ පොළී නොවන ආදායම 2018 වර්ෂයේ රු. බිලියන 18.7 සිට 2019 වර්ෂයේ රු. බිලියන 17.9 ක් දක්වා 4.4% කින් අඩු විය. මින් පොළී නොවන ආදායමෙන් 3 න් පංගුවකට වගකියන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2018 රු. බිලියන 7.4 ට සන්සන්දනාත්මකව 2019 වර්ෂයේ රු. බිලියන 8.2 දක්වා 9.6% කින් වර්ධනය විය.

මෙම වර්ධනය 2019 වර්ෂය තුළ අත්‍යන්තර ක්‍රියාවලි දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පංගම හා පංගම නොවන යන දෙවර්ගයේම තැන්පතු සුමට වීම, ඉහළ වෙළඳ මූල්‍ය පරිමා, බැංකුවේ ටෙලර් යන්ත්‍ර භාවිතය වැඩිවීම හා ස්වයං-බැංකු වාහිනිවල ජනප්‍රියත්වය වැඩිවීම ඇතුළු සාධකවල සංයුක්තයක් නිසා විය.

මුළු පොළී නොවන ආදායමෙන් 15% ක් වන ශුද්ධ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 4.4 සිට 2019 රු. බිලියන 2.7 දක්වා 40% කින් අඩු විය.


වෙනත් මෙහෙයුම් ආදායම 2018 රු. බිලියන 6.8 සිට 2019 වර්ෂයේ 7.0 දක්වා 3.7% කින් වර්ධනය විය. සමූහය මුළුල්ලේ රක්ෂණ ව්‍යාපාරයේ ශුද්ධ ඉපැයු වාර්තාවලින් හා බොල් ණය ආපසු අයකර ගැනීම්වලින් වෙනත් මෙහෙයුම් ආදායම සමන්විත වේ.

හානිවීම් ගාස්තු

හානිවීම් ගාස්තු අයකිරීම් පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 4.1 ට සාපේක්ෂව වර්ෂයෙන් වර්ෂයට අගය 2019 වර්ෂයේ රු. බිලියන 9.0 ක් දක්වා 117.8% කින් වර්ධනය විය. 2019 වර්ෂයේ හානිවීම් ගාස්තු අයකිරීම් සාපේක්ෂ ලෙස ඉහළ පැවතියේ වර්ෂය තුළ පැවති අහිතකර ආර්ථික තත්ත්වයන්හි බලපෑම සහ අක්‍රීය අත්තිකාරම් වැඩි වීම හේතුවෙනි.

බැංකුව මට්ටමේදී, මුළු ණයවලට දළ අක්‍රීය ණය දරන අනුපාතිකයෙන් මහින්දා ලබන වත්කම් ගුණාත්මකතාව 2019 දී 3.3% ක් ව පැවති අතර, එය සමූහය මට්ටමේදී 2018 වාර්තා වූ 2.7% සිට 2019 වර්ෂයේ 3.7% දක්වා වර්ධනය විය.

බැංකුවේ මෙන්ම සමූහ මට්ටමේදී සම්පාදන ප්‍රතිපත්තිය ආරක්ෂාකාරී වකක් වූ අතර එමඟින් 2019 මූල්‍ය වර්ෂය අවසානය වන විට පිළිවෙලින් 60.0% ක හා 62.0 ක ආවරණ මට්ටම් අත්කර ගත හැකි විය.



පිරිවැය කළමනාකරණය

සමස්ත මෙහෙයුම් පිරිවැය 2018 රු. බිලියන 45.1 සිට 2019 වර්ෂයේ රු. බිලියන 47.6 දක්වා 5.5% කින් වර්ධනය විය.

සේවක මණ්ඩල පිරිවැය

මුළු මෙහෙයුම් පිරිවැයෙන් ආසන්න වශයෙන් 50% ක් සාදන පිරිස් පිරිවැය 2018 වර්ෂයේ තිබූ මට්ටමෙන්ම පවත්වා ගෙන යන ලදී.

වෙනත් මෙහෙයුම් පිරිවැය

වෙනත් මෙහෙයුම් පිරිවැය 2018 රු. බිලියන 21.3 සිට සමාලෝචිත වර්ෂයේදී රු. බිලියන 23.6 දක්වා 11.4% කින් වර්ධනය විය. දළ වශයෙන් එම වැඩිවීමෙන් 3 න් පංගුවක් ක්ෂය/ක්‍රමක්ෂය, තොරතුරු තාක්ෂණ පද්ධති හඬක්කුව සහ දිවයින පුරා සිදුකෙරෙමින් ඇති ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ඇති කිරීම ආශ්‍රිත අලෙවිකරණ හා ප්‍රවර්ධන පිරිවැය හේතුවෙන් බව දැක්විය හැකිය.

ඒ අනුව, සමූහයේ ආදායමට පිරිවැය අනුපාතය 2018 60.7% සිට සමාලෝචිත වර්ෂයේ 63.1% දක්වා වර්ධනය විය. බැංකු මට්ටමේදී ආදායමට පිරිවැය අනුපාතය 2018 61.3% සිට 2019 වර්ෂයේ 64.2% දක්වා වර්ධනය විය.

එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ණය ආපසු ගෙවීම මත බද්ද

ඉහත බදු මුදල් 2018 රු. බිලියන 9.4 සිට 2019 වර්ෂයේ රු. බිලියන 11.5 දක්වා 21.9% කින් වර්ධනය විය.


ලාභදායීත්වය

සමූහයේ බදු-පෙර ලාභය 2019 වර්ෂය තුළ 17.7% ක වර්ෂයෙන් වර්ෂයට පහළ යාමක් වාර්තා කරමින්, 2018 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 31.2 ට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් බිලියන 25.7 ට අඩු විය.

මේ අතර සමූහයේ කොටස් ස්කන්ධය මත ආදායම 2018 18.7% ට සාපේක්ෂව මෙවර 12.8% දක්වා පහත බැස ඇත. බැංකුව මට්ටමේදී, මෙම අනුපාතිකය පෙර වර්ෂයේ 20.3% ට සාපේක්ෂව 2019 වර්ෂයේදී 13.9% ක් විය.

සාමාන්‍ය වත්කම් මත බදු-පෙර ලාභ මගින් මහින්දා ලබන වත්කම් මත ප්‍රතිලාභය 2019 වර්ෂයේ 1.3% ලෙස පවත්වා ගෙන ඇත.

බද්දෙන් පසු ලාභය 2018 රු. බිලියන 21.4 ට සන්සන්දනාත්මකව රු. බිලියන 16.2 දක්වා 24.7% කින් අඩු විය.



ශේෂ පත්‍ර විශ්ලේෂණය

තැන්පතු වර්ධනය

රු. බිලියන	2019	2018	2017	2016	2015
ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම්	571	543	525	484	432
කාලීන තැන්පතු	1,007	943	771	633	497
වෙනත්	11	10	9	3	4
එකතුව	1,589	1,495	1,306	1,120	933
ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම් %	35.9	36.3	40.2	43.2	46.3
මුදල්					
දේශීය	91.8%	93.4%	90.6%	88.7%	89.0%
විදේශීය	8.2%	6.6%	9.4%	11.3%	11.0%
එකතුව	100.0%	100.0%	100.0%	100.0%	100.0%




මූල්‍ය ප්‍රාග්ධනය

2018 අගදී රු. බිලියන 1,495.3 ක් ව තිබූ සමූහයේ ගනුදෙනුකාර තැන්පතු 2019 වර්ෂයේ අග වන විට රු. බිලියන 1,588.9 දක්වා 6.3 කින් ඉහළ ගියේය.

මුළු බැංකු/සමූහ අරමුදල්වලින් දළ වශයෙන් 78% ක් වන තැන්පතු රටේ සැමතැන පැතිර ඇති කර්මාන්තයේ විශාලතම ජාලයේ පිටුවහල ලබන ශක්තිමත් තැන්පතු පදනමක් පිළිබිඹු කරයි.

මේ අතර, ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම් අනුපාතය 2018 පැවති 36.3% ක සිට 2019 වර්ෂයේ 35.9% ක් දක්වා පහළ වැටුණේ විලඛිත වර්ෂය තුළ වම අනුපාතය දියුණු කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සංඥා කරමිනි.

මුළු තැන්පතුවලින් දේශීය මුදල් තැන්පතු 91.8% ක් වූ අතර, විදේශීය තැන්පතු 8.2% ක් දක්වා වර්ධනය විය.





ගනුදෙනුකාර අත්තිකාරම්වල වර්ධනය

රු. බිලියන	2019	2018	2017	2016	2015
මුළු අත්තිකාරම් (දළ)	1,541	1,490	1,209	1,076	933
වර්ගය අනුව					
අයිරා	145	126	116	58	86
වෙළඳ මූල්‍ය	234	281	141	177	191
උකස් ගැනීම්	163	150	137	114	104
කෙටිකාලීන ණය	877	808	700	618	453
අයවිය යුතු බඳු කුලී	88	95	89	84	79
වෙනත්	34	30	26	24	20
එකතුව	1,541	1,490	1,209	1,076	933
ක්ෂේත්‍රය අනුව					
කෘෂිකාර්මික	160	139	125	119	106
හිමිපාදන	47	39	31	21	14
සංචාරක	31	22	15	7	4
ප්‍රවාහන	86	78	58	26	15
ඉදිකිරීම්	314	375	331	278	210
යටිතල පහසුකම්	271	224	94	147	199
වෙළඳුන්	145	152	108	110	102
නව ආර්ථික	12	10	10	10	-
වෙනත්	475	450	438	357	282
එකතුව	1,541	1,490	1,209	1,076	933

පසුගිය මූල්‍ය වර්ෂයේ රු. බිලියන 1,489.9 ට සාපේක්ෂව 2019 වර්ෂයේ දළ ණය පාලිත 3.4% කින් රු. බිලියන 1,541.0 දක්වා වර්ධනය විය. ණය වර්ධනයෙන් බොහෝමයක් රාජ්‍ය/රජයට අයත් ව්‍යාපාර වෙත දෙන ලද ණයවලින් ඇති විය.

ක්ෂේත්‍රයන් අනුව වූ නිරාවරණයන් විවිධාකාර වූ අතර 2019 වර්ෂයේ මුළු ගනුදෙනුකාර අත්තිකාරම්වලින් 20.4% ක් ඉදිකිරීම් නිරාවරණයන් විය. මේ අතර, ඉදිකිරීම් නිරාවරණයෙන් 2/3 ක් පමණ දේපළ උගස්කර මත නිවාස ණය විය.

අභියෝගී වෙළඳපල තත්ත්වයන් නොතකා දළ අක්‍රීය ණය අනුපාතය 3.7% ක පවත්වා ගනු ලැබූ අතර එය කර්මාන්තයේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයකි. 2019 වර්ෂයේ බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 3.3%ක් විය.



නියාමන ප්‍රාග්ධනය

2018 අගදී රු. බිලියන 123.5 ක් ව තිබූ මුළු කොටස්හිමි ස්කන්ධය 2019 වර්ෂයේදී රු. බිලියන 130.0 දක්වා 5.3 කින් ඉහළ ගියේය.

ප්‍රධාන කාර්යසාධන කාර්යයන්

බාසල් III ස්ථර අංක I සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් මට්ටම් නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළින් පවත්වා ගැනුණු අතර 2019 දෙසැම්බර් 31 දිනට එම අගයන් පිළිවෙලින් 11.6% ක් හා 14.9% ක් විය.

- 2018 අවසන, ස්ථර අංක I සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් මට්ටම් පිළිවෙලින් 11.7% ක් හා 14.5% ක් විය. බැංකුව මට්ටමේදී, 2018 අවසන, ස්ථර අංක I සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් මට්ටම් පිළිවෙලින් 11.0% ක් හා 14.5% ක් වූ අතර 2019 අවසන, ස්ථර අංක I සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත් මට්ටම් පිළිවෙලින් 10.7% ක් හා 14.7% ක් විය.

මූල්‍ය ප්‍රාග්ධනය

- අනෙකුත් බාසල් III කාර්යයන්


(අ) දින 30 ක ශුද්ධ මුදල් බැහැර ප්‍රවාහය මුළුල්ලේ උසස් තත්ත්වයේ ද්‍රවශීලී වත්කම් මගින් මනිනු ලබන ද්‍රවශීලතා ආවරණ අනුපාතය අවම අවශ්‍යතාව වන 100% ට වඩා ඉහළින් පවත්වා ගනු ලැබූ අතර, රුපියල් මෙන්ම සියලු මුදල් වර්ග වාර්තා වූයේ පිළිවෙලින් 160.9% 132.2% ලෙසය.

(ආ) ස්ථිර අංක I මගින් මුළු දළ නිරාවරණයන් සඳහා මනිනු ලබන ණයකරණ අනුපාතය 2019 දෙසැම්බර් 31 දිනට 4.0% ක් වූ අතර එමගින් වර්ෂය තුළ පාලිත වත්කම් වර්ධනයේ ප්‍රමාණය පිළිබිඹු විය. 2019 ජනවාරි 1 දින සිට අවම අවශ්‍යතාව 3.0% ක් විය.

කොටස්ගිණියන්ගේ වටිනාකම් නිර්මාණය කිරීම

මෙම බැංකුව සෘජු හා වක්‍ර බදු, ලාභාංශ හා විශේෂ ගාස්තු ගෙවීම් හරහා රජයට සැලකිය යුතු ආදායම් දායකයෙක් වෙයි. පසුගිය වර්ෂ 10 තුළ මෙම සමූහය රජයට රු. බිලියන 180 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර දී ඇත.

2018 වර්ෂයේ රු. බිලියන 24.1 ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ රජය වෙනුවෙන් නිර්මාණය කර දුන් මුළු අගය ප්‍රමාණය රු. බිලියන 25.1 කි. මින් 78% ට වැඩි ප්‍රමාණයක් බැංකුව විසින් උත්පාදනය කරන ලදී.



නිෂ්පාදන ප්‍රාග්ධනය



බැංකුවේ නිෂ්පාදන ප්‍රාග්ධනය අපට අපගේ කොටස්කරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන භෞතික වත්කම්වලින් සමන්විත වෙයි. මෙයට අපගේ ශාඛා ජාලය, වාහන, තොරතුරු තාක්ෂණ උපකරණ හා ගෘහභාණ්ඩ මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළත්ය. නිෂ්පාදන ප්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිතයෙන් අපට ගනුදෙනුකාර අවශ්‍යතාවන්ට ප්‍රතිචාර වීමටත්, අපගේ නිෂ්පාදන හා සේවාවන් සවිලදායී ලෙස ඔවුන්ට ලබා දීමටත් හැකි වෙයි. විශේෂයෙන්ම, ඩිජිටල් යටිතල පහසුකම් අපට සම්පත් භාවිතය අඩු කළ හැකි කරවන අතර එමඟින් අපගේ මානව සම්පතට ණය විශ්ලේෂණය, උපදේශක සේවා හා වෙනත් විවැනි කාර්යන් සඳහා සිය දැනුම හා කුසලතා උද්දීපනය කරන ක්‍රියාකාරකම්වල නියැලීමට අවකාශ ලැබේ.

සුවිශේෂතා



ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයෙහි **ප්‍රථම නවීකරණ මධ්‍යස්ථානය** විවෘත කිරීම



ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs) සඳහා **රුපියල් මිලියන 203 ක** ආයෝජනය



භෞතික යටිතල පහසුකම් තුළ **රුපියල් බිලියන 2.6 ක** ආයෝජනය



දේශය පුරා ස්වයං-බැංකු ඒකක **239**



තොරතුරු තාක්ෂණ පද්ධති තුළ ආයෝජනයෙහි **33.7% ක** වැඩිවීමක්



"වර්ෂයේ විශිෂ්ටතම නවුල් ටෙලර් යන්ත්‍ර ප්‍රතිග්‍රාහකයා" ලෙස විරුදාවලිය ලැබීම

නිෂ්පාදන ප්‍රාග්ධනය කළමනාකරණය කිරීම


"මූල්‍ය සේවාවන්හි අවිවාදාත්මක ප්‍රමුඛයා වශයෙන් පිළිගැනීමට ලක් වීම" සඳහා අප උපායමාර්ගික දැක්ම සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ආරක්ෂා කර ගනු පිණිස නිෂ්පාදන ප්‍රාග්ධනය තුළ ආයෝජනය කිරීම අඩුණ්ඩ හා වර්තමානයේ ක්‍රියාත්මක ක්‍රියාවලියකි. එම නිසා වගකීමෙන් යුතු ආයතනික භාරකරුවකු වනු පිණිස වූ අපගේ ඇපකැප වීම පිළිබිඹු කරන තාක්ෂණික වශයෙන් උසස් වත්කම් සමුදායක් ඇති කරනු පිණිස නිෂ්පාදන ප්‍රාග්ධනය තුළ ආයෝජනය සම්බන්ධයෙන් සවිඥානක සිතුවිලි ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙයි.

දිවයින පුරා ගනුදෙනුකරුවන් වෙත සර්වග්‍රාහී හා පහසු සේවාවක් පිරිනමනු පිණිස, අපගේ දිගු-කාලීන වර්ධන අපේක්ෂණයන්ට සුවිශේෂී තරගකාරී වාසියක් ලබා දෙන උසස් ගණයේ වත්කම් සමුදායක් සංවර්ධනය කරනු පිණිස අපි නොනවත්වා ආයෝජනය කරමු. අපි සුමට මෙහෙයුම් සහතික වීමටත්, ආරම්භක කාලය ඉවත් කිරීමටත්, කොටස්කාර අගය ප්‍රේරණය කිරීමටත් අපගේ සියලුම භෞතික වත්කම් ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීම හා තත්වයෙන් උසස් කිරීම කරමු.

නිෂ්පාදන ප්‍රාග්ධන සංඛ්‍යා දත්ත

	2019	2018	2017	2016	2015
ශාඛා සංඛ්‍යාව	739	738	737	737	740
ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව	755	716	572	506	492
ශාඛා සංවර්ධනය සඳහා වූ ආයෝජනය (රු. මිලියන)	1,378	1,391	1,091	1,176	1,128
ටෙලර් යන්ත්‍ර සඳහා ආයෝජනය (රු. මිලියන)	203	299	396	21	3
තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා වූ ආයෝජනය (රු. මිලියන)	430	322	987	397	692

නිෂ්පාදිත ප්‍රාග්ධනය



ප්‍රාග්ධන සබඳතා හා නුවමාරු

- වැඩි ආදායම් හා බදු-පූර්ව ලාභය
- පිරිවැය අඩු කිරීම හරහා මෙහෙයුම් කාර්යක්ෂමතා
- අතිරේක රැකියා ඇති කරන ධාරිතා ව්‍යාප්ති
- නව/වැඩිදියුණු කළ තාක්ෂණය හා ක්‍රියාවලි පිළිබඳ කාර්ය මණ්ඩල පුහුණුව
- විශේෂ බැංකු ඒකක හා හරිත බැංකු සංකල්පය හරහා වැඩි වූ සන්නාම දෘශ්‍යතාව
- දියුණු තාක්ෂණය හරහා වඩා කාර්යක්ෂම ක්‍රියාවලි
- ඩිජිටල් මාර්ග හරහා කඩදාසි රහිත බැංකුකරණය
- හරිත ශාඛා පිහිටුවීම
- ශක්තිමත් ගනුදෙනුකාර සබඳතා
- ඩිජිටල්කරණය හරහා වර්ධිත ගනුදෙනුකාර සේවා මට්ටම්

තිරසාර සංවර්ධන පරමාර්ථ (SDGs) සමග දිශාගත වීම

- 8 යහපත් රැකියා හා ආර්ථික වර්ධනය** - අපගේ සේවකයින් සඳහා ආරක්ෂාකාරී හා හිතකාමී සේවා ස්ථානයක් සහතික කිරීම
- 9 කර්මාන්ත, නව්‍යකරණය හා යටිතල පහසුකම්** - තිරසාරභාවය වීසින් මෙහෙයවනු ලබන නව්‍යකරණය, ඩිජිටල්කරණය හා පද්ධති දියුණුව හරහා මෙහෙයුම් ප්‍රමුඛතා ප්‍රමේණය
- 10 අඩු අසමානතා** - සමාජයේ සෑම කොටසකටම ජගත් මට්ටමේ බැංකු විසඳුම් දෙනු පිණිස බැංකුකරණ ප්‍රවේශය පිරිවිත උපායමාර්ගික බැංකු ඒකක 154 ක් ස්ථාපනය කරන ලදී.
- 12 වගකීමෙන් යුතු පරිභෝජනය හා නිෂ්පාදනය** - අප ඩිජිටල් බැංකු මාර්ග හරහා කඩදාසි රහිත බැංකුකරණය ප්‍රවර්ධනය මගින් පාරිසරික තිරසාරභාවයට සහාය වූ අතර, කාර්යක්ෂම සම්පත් උපයෝගිතාව සඳහා ප්‍රසම්පාදන කාර්යය ක්‍රියාත්මක කොට ස්වයංක්‍රීය කරන ලදී.
- 13 දේශගුණ ක්‍රියාමාර්ගය** - අප ඩිජිටල් බැංකු මාර්ග හරහා කඩදාසි රහිත බැංකුකරණය ප්‍රවර්ධනය මගින් පාරිසරික තිරසාරභාවයට උපකාර විය.

අපගේ ගනුදෙනුකාර ස්පර්ශ ලක්ෂ්‍ය

අපි මූල්‍යමය සර්වග්‍රාහීත්වය හා මෙරට සියලු පුරවැසියන්ට බැංකුකරණයට ප්‍රවේණිත ඇති කළ යුතු බව අදහසි. අපගේ ගිණුම් සබඳතා මිලියන 17.7 සඳහා දීපව්‍යාපිත වෙලර් යන්ත්‍ර 755 කට යා වූ ශාඛා 739 ක විශාලතම ජාලය හරහා සේවය සැලසේ. 2019 දෙසැම්බර් 31 දින වන විට සමස්ත වශයෙන් ශාඛා 348 ක ඩිජිටල් හැකියාව ඇති කරන ලදී.

රජය සතු බැංකුවක් ලෙස අපි මෙරට ග්‍රාමීය පෙදෙස් තුළට ඩිජිටල් මූල්‍ය සේවා පිවිසවීම පහසු කරවීමේ ඉදිරියෙන්ම සිටින අතර ජාතික ඩිජිටල් සමාජයක් බවට පරිණාමණය වීමේදී අසම සාර්ථකත්ව මට්ටම් වාර්තා කර ඇත. අපගේ සැමදා පුළුල් වන ඩිජිටල් පියවරවලට ස්වයං-බැංකුකරණ ඒකක 239 ක් සහ දින 365 පුරාම සතියේ දින 7 පැය 24 ම තර්‍යකාල ප්‍රවේණිත පිරිනමන ස්වයං-සේවා ස්වයංක්‍රීය යන්ත්‍ර 1,247 ක් ඇතුළත් වේ. සමාලෝචිත මූල්‍ය වර්ෂය තුළ අපි දිවයින පුරා උපායමාර්ගික ස්ථානයන්හි ස්වයං-සේවා කුටි 28 ක්, ස්වයංක්‍රීය වෙලර් යන්ත්‍ර 39 ක් හා මුදල් තැන්පතු යන්ත්‍ර 32 ක් ස්ථාපිත කළෙමු. පාරිසරික තිරසාරභාවය කරා අපගේ ඇපකැප වීම අපගේ "මහජන හරිත හෘද ස්පන්දනය" (පීපල්ස් හීන් පල්ස්) යන පාරිසරික තිරසාරභාව ප්‍රතිපත්තිය තුළ පිළිබිඹු වේ.

දේශය පුරා සෑම තැනැත්තකුටම බැංකු හා මූල්‍ය සර්වග්‍රාහකත්වය සෘජුවම පහසු කරවීමේ අපගේ ප්‍රයත්නයන් පිළිගැනීමට ලක් කරමින් 2019 "ලංකා ජේ ටෙක්නොවේෂන්" සම්මාන උළෙලේදී "වර්ෂයේ විශිෂ්ටතම වෙලර් යන්ත්‍ර ප්‍රතිග්‍රාහක" වශයෙන් සම්භාවිතාවට ලක් විය.

අපගේ ගනුදෙනුකාර ස්පර්ශ ලක්ෂ්‍ය



සෑම පළාතකම විහිදුණු ශාඛා 739



වෙලර් යන්ත්‍ර 755



මුදල් තැන්පතු යන්ත්‍ර 270




ස්වයං-බැංකු ඒකක 239



ගනුදෙනු කුටි 222

▼ GRI 102-4, 102-6

අප ජාලයේ භූගෝලීය ව්‍යාප්තිය



නිෂ්පාදිත ප්‍රාග්ධනය

දේපළ පිරියත හා යන්ත්‍රෝපකරණ තුළ ආයෝජනය

2019 වර්ෂය තුළ දේපළ, පිරියත හා යන්ත්‍රෝපකරණ අත්කර ගනු පිණිස රු. බිලියන 2.6 ක් ආයෝජනය කිරීම මගින් අපගේ භෞතික යටිතල පහසුකම් ශක්තිමත් කරන ලදී. මෙයට අප බැංකුවේ අගය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට උපකාරක වන සින්නක්කර ඉඩම්, ගොඩනැගිලි, මෝටර් වාහන, කාර්යාලීය උපකරණ හා යන්ත්‍රෝපකරණ ඇතුළත්ය.




නවීකරණය කරන ලද මුලස්ථාන ශාඛාව විවෘත කිරීමට සමගාමීව සිදු වූ වෙස්පන් තැන්පතු කුටිය හා මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය



බැංකුවේ අග්‍රගණ්‍ය ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලෙස සේවය සලසනු පිණිස නවීනතම පීප්ල්ස් එලිගන්ස් (මහජන චිත්‍රිතය) බැංකු ශාඛාව විවෘත කිරීම

අපගේ ජවසම්පන්න ඩිජිටල්කරණ පරිශ්‍රමය සමග සමපාත වන සේ අපගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉහළ නැංවීම පිණිසද සැලකිය ආයෝජන යොදවන ලදී.



	2019	2018	2017
ගොඩනැගිලි	495	729	850
මෝටර් වාහන	45	84	143
කාර්යාලීය උපකරණ	149	54	47
පිරියත හා යන්ත්‍රෝපකරණ	1,872	1,978	1,492

තොරතුරු තාක්ෂණවේදය

අපගේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු පිණිස අපි පරිමාව ඉහළ නැංවීමේ හැකියාව ඇති, අප බැංකුවේ අනාගත ව්‍යාප්තිය සඳහා වූ ධාරිතා අවශ්‍යතා සපුරන, වඩාත් දියුණු තාක්ෂණ වේදිකාව යොදා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම තාක්ෂණය අපට බැංකු ක්ෂේත්‍රය තුළ පෙර නොවූ විරූ වාසිදායක තත්ත්වයක් ලබා දී ඇත. මෙම ඩිජිටල් වේදිකාව ගිණුම් විවෘත කිරීම, ණය මූලාරම්භය, ජංගම බැංකුකරණය හා අන්තර්ජාල බැංකුකරණය තුළ ඉක්මන හා පහසු ඩිජිටල් බැංකු අත්දැකීමක් සඳහා පහසුකම් සැලැස්වීම මගින් සමස්ත බැංකු මෙහෙයුම් ක්ෂේත්‍රයම වෙනස් කර ඇත.

අපගේ ආවරණය ව්‍යාප්ත කිරීමට සහ විශ්වාසය තැබිය හැකි බව, පහසුව හා වේගය වැඩිදියුණු කිරීමට අපි තොරතුරු තාක්ෂණවේද යටිතල පහසුකම් තුළ ආයෝජනය අඛණ්ඩව කරමු. මෙම ශක්තිමත් හා වෙනස් ජාල තත්ත්වය මගින් ඩිජිටල් වාණිජී හරහා අපගේ ගනුදෙනුකරුවන්ට අනති අත්දැකීමක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ගනුදෙනුවලින් 85% ක් ඩිජිටල් මාර්ග ඔස්සේ සිදුවනු ඇත. අප ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන ලොව ඉහළ මට්ටමේ බැංකු පහසුකම් රාශිය පිළිබඳ විස්තර මෙම වාර්තාවේ 76 වන පිටුවේ දක්වා ඇත.



අන්තචයෙන් හඳුන්වා දුන් පාරිභෝගික ණය ආරම්භ කිරීමේ පද්ධතිය හරහා පහසුකම්කට ඉල්ලුම් කරන ගනුදෙනුකරුවෙක්

අනාගත දසුන

ශ්‍රී ලංකාවේ තාක්ෂණික වශයෙන් වඩාත් ඉදිරියෙන් සිටින බැංකුව බවට පත්වීම අපේ අභිලාෂයයි. අපගේ අරමුණ අපගේ ගනුදෙනුකරුවන්ට ලෝකයේ උසස්ම මට්ටමේ පහසුකම් ලබා දීම හා අපගේ ඩිජිටල්කරණ පරිශ්‍රමය හරහා අපට මෙහෙයුම් විශිෂ්ටත්වය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වීමයි.

අපි අඛණ්ඩව අපගේ ඩිජිටල්කරණ පරිශ්‍රමය ඉදිරියට ගෙන යමින්, අප ජාතිය වෙත ඩිජිටල් බැංකුකරණය ගෙන එන්නෙමු. අපගේ උන්නතිකාමී ඩිජිටල්කරණ පරිශ්‍රමය අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ, සමෝධානිත ඩිජිටල් අත්දැකීමක් ලබාදීමෙන්, ශ්‍රී ලංකාවේ බැංකු සේවාවන් බැංකු හා මූල්‍ය සේවාවන් ජාත්‍යන්තර ඩිජිටල් තලයකට එසවීමෙන් හැකියාව අපට ලබා දෙනු ඇත. ප්‍රමුඛයා වශයෙන් අපගේ තත්ත්වය පවත්වා ගනු පිණිස අපි අඛණ්ඩව අපගේ ජාලය ඉහළ නැංවීමත්, හව වෙළඳපල ප්‍රමුඛ තාක්ෂණයන් ක්‍රියාවට නැංවීමත් ඉටු කරන්නෙමු.

බුද්ධිමය ප්‍රාග්ධනය



මහජන බැංකුවේ බුද්ධිමය ප්‍රාග්ධනය ගොඩනගා ඇත්තේ අප සතු වටිනාකම් උත්පාදන ක්‍රියාවලියේ සහක්‍රියාකාරී පැතිකඩ කිහිපයම ඔස්සේය. අප සතු අසහාය අස්පාශය වත්කම් වන අපටම ආවේණික දැනුම් සම්භාරය, සන්නාම කීර්ති නාමය, ආයතනික සංස්කෘතිය, අප දිනා ඇති සම්මාන හා සම්භාවනාවන් සහ අපගේ ව්‍යාපාරික ආචාර ධර්මවලටම ආවේණික පද්ධති හා ක්‍රියාවලීන් ඊට ඇතුළත් වෙයි.

වැදගත් කරුණු



94% පාරිභෝගික තෘප්තිමත්තාවය



4.1 ක සන්නාම හිමිකම් දර්ශකයක් සහිත සවිමත් සන්නාමය

වටිනාකමින් ඉහළම සන්නාමයක් ලෙස මහජන බැංකුව පිළිගැනීමට ලක් විය



98% සන්නාම දැනුම්වත්තාවය

රු. බිලියන 45.5 ක සන්නාම වටිනාකම



European Awards හිදී 'වසරේ බැංකුව' සහ **ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුකරණ සේවා සැපයුම්කරු** ලෙස මහජන බැංකුව පිළිගැනීමට ලක් විය



AA+ සන්නාම මූලාශ්‍රණය

ගනුදෙනුකාර හවතුන් වෙත අති නවීන මූල්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නිරන්තර ආයෝජනයන් සිදු කිරීම, පද්ධති හා ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම, සවිමත් අනුකූලතා සංස්කෘතියක් වර්ධනය කරගැනීම, ආයතනික සන්නාමය වැඩිදියුණු කිරීම, ආයතනික දැනුම ඉහළ නංවා ගැනීම සහ නවෝත්පාදනාත්මක නව සේවා හා නිපැයුම් නිලීන කිරීම තුළින් අප සතු බුද්ධිමය ප්‍රාග්ධනය වර්ධනය කරගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.

ප්‍රාග්ධන සබඳතා හා සම්බරතාව



- අප සතු සවිමත් මූල්‍ය ප්‍රාග්ධනය හා ලාභය වර්ධනය වීම නිසා ක්‍රියාවලි හා සන්නාම සංවර්ධනය හා ඩිජිටල්කරණය වෙනුවෙන් ආයෝජන කිරීමට අවස්ථාව හිමි වී ඇත.



- හරිත සංකල්පය කෙරෙහි සවිඥානික ආයතනික සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අපගේ සන්නාම ව්‍යාප්තියට උපකාරී වී ඇත.



- ශක්‍යතා සංවර්ධනය සහ පුහුණු හා සංවර්ධන අරමුණු විෂය කරගත් ආයෝජන නිසා අපගේ ආයතනික දැනුම හා සම්බලතාව ඉහළ නංවයි.



- ඩිජිටල්කරණය, පද්ධති හා ක්‍රියාවලි ආශ්‍රිත ආයෝජනයන් මගින් නිෂ්පාදිත ප්‍රාග්ධනය බිහි කෙරේ.



- අප සතු සවිමත් ආචාර ධර්ම, පාරිභෝගික කේන්ද්‍රීය සංස්කෘතිය හා ආයතනික වටිනාකම් නිසා අපගේ සන්නාම ප්‍රතිරූපය වර්ධනය වන අතරම බැංකුව කෙරෙහි ඇති විශ්වාසයද ඉහළ නැංවේ.

නිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමග අනුගත වීම



සවිමත් ආයතනයක් ගොඩනැගෙන්නේ ශක්තිමත් පාලන යාන්ත්‍රණය, අනුකූලතාව හා ආචාර ධර්මික වර්ධනය සහ සාධක වලිනි.



නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ ඩිජිටල්කරණය හා යටිතලපහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම.

බුද්ධිමය ප්‍රාග්ධනය

සම්මාන හා පිළිගැනීම්

විවිධ සම්මාන හා පිළිගැනීම් රැසක්ම හිමි කර ගැනීමට අප සමත් වී ඇති අතර මෙය අප සතු බුද්ධිමය ප්‍රාග්ධනය තරඟා අප විසින් නිර්මාණය කර ඇති වටිනාකමට කදිම සාක්ෂ්‍යයකි.

2019 SLIM NIELSON ජනතා සම්මානය

- අඩුම වටිනාකම 13 වන වසර සඳහාද මහජන බැංකුව "වසරේ මහජන සේවා සන්නාමය" ලෙස සම්මානවලට පාත්‍ර විය.
- අඩුම වටිනාකම 13 වන වසරේදීද "මහජන බැංකුකරණ සේවා සපයුම්කරු" ලෙස සම්භාවනාවට ලක් විය.

LANKAPAY TECHNOVATION AWARDS 2019

- ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික් ගෙවීම් විප්ලවය - ස්වර්ණ සම්මානය
- Best Common ATM Acquirer of the Year - ස්වර්ණ සම්මානය
- මූල්‍ය අන්තර්ගතනීයතාව සහිත වසරේ බැංකුව - ස්වර්ණ සම්මානය
- අන්තර් බැංකු ගෙවීම් සඳහා විශිෂ්ටතාව සහිත සමස්ත ජනගහනය - ඉහලතම සම්මානය

ASIA MONEY AWARDS 2019

හොඳම බිජුරැල්ලකරණය වූ බැංකුව

THE ASIAN BANKER AWARDS 2019

- ශ්‍රී ලංකාවේ හොඳම පුද්ගල කේන්ද්‍රිත බැංකුව
- ශ්‍රී ලංකාවේ හොඳම බිජුරැල්ල බැංකුව
- අධික පාසිරිත්, මැද පෙරදිග හා අප්‍රිකාව යන කලාපවල අතිශයින්ම වැඩිදියුණු වූ පුද්ගල කේන්ද්‍රිත බැංකුව
- හොඳම බිජුරැල්ල සම්මාන ශ්‍රීයාදාම, යෙදුම් හෝ වැඩිපටත් සම්මානය
- හොඳම ජංගම දුරකථන ශ්‍රීයාදාම, යෙදුම් හෝ වැඩිපටත් සම්මානය

ADB TFP AWARDS 2019

ශ්‍රී ලංකාවේ පුරෝගාමී සවුල්කාර බැංකුව

EUROPEAN GLOBAL BANKING AND FINANCE AWARDS 2019

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨම වර්ධනය වන ආයෝජන බැංකුව

සන්නාම හිමිකම

අප සෑම කල්හිම මෙරට ජනතා හඳුනාගැනීම හා අවශ්‍යතා මනාව වටහා ගනිමින් ජන ජීවිතවලට අතිශයින් සම්පව් දිගු කලක් මුළුල්ලේ සවිමත්ව නැගී සිටින ආයතනයකි.

ගත වූ දශක හයක අති සාර්ථක අතීතය තුළ විවිධ මූල්‍ය සේවා සපයමින් විවිධ සමාජ මට්ටම්වලට ජන ප්‍රජාවන් රැසක් සවිබල ගැන්වීමට අපි දායක වී ඇත්තෙමු. 2019 දෙසැම්බර් 31 දිනට වත්කම් අතින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වාණිජ බැංකුවද ලාභදායීතාවය අතින් ඉහළම වාණිජ බැංකුවද වශයෙන් නැගී සිටීමට අපට හැකි වීම අතිමහතයකි. දීප ව්‍යාප්ත ශාඛා 739 කින්, ATM යන්ත්‍ර 755 කට අධික ප්‍රමාණයකින් හා වසරේ සෑම දිනකම පැය 24 පුරාවටම තර්ජන කාලීන ප්‍රවේශය ලබා දෙන ස්වයං-බැංකුකරණ ඒකක 200 කටත් අධික ප්‍රමාණයකින් සමන්විත අපගේ අති පුළුල් සේවා ජාලය ඔස්සේ අප හා රැඳී සිටින මිලියන 10 කට අධික

ගනුදෙනුකාර ප්‍රජාව වෙත මූල්‍ය සේවා ලබා දෙනුයේ මෙරට බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ඉතුරුම් ගිණුම් පදනමට අතිමහතවත් හිමිකම් කියමිනි.

2019 වසරේදී අපගේ සන්නාම හිමිකම් දර්ශකය 4.1 දක්වා ඉහළ නැගී අතර AA+ සන්නාම ශ්‍රේණිගත කිරීමක් හිමි වීමද අප කෙරෙහි ඇති ඉහළ පාරිභෝගික පාකමකත්වය, අප සේවාවන් පිළිබඳව ගනුදෙනුකරුවන් අතර ඇති දැනුවත්තාවය හා අවබෝධය, පිළිගැනීම, සන්නාම සබැඳීම හා මහජන බැංකු සන්නාමයේ ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රචලිත හැඟීම ප්‍රත්‍යක්ෂ කරයි. Brand Finance විසින් අප බැංකුව වටිනාකමින් ඉහළම සන්නාම තුන අතරින් එකක් ලෙස පිළිගත් අර අපගේ සන්නාම වටිනාකම 29% කින් රු. බිලියන 45.5 දක්වා වර්ධනය වීමද සුවිශේෂී කරුණකි. ව්‍යවස්ථාපිතව, මහජන බැංකුවේ සන්නාම සම්මත්තාවයද 2019 වසරේදී 71 සිට 75 දක්වා වර්ධනය විය.



Brand Finance විසින් මහජන බැංකුව 2019 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාකමින් ඉහළම සන්නාම 03 අතරට ශ්‍රේණිගත කරන ලදී.

විවිධ ව්‍යවස්ථාපිත පසුබිතර ගනුදෙනුකාර හවතුන්ගේ ප්‍රයෝජනය පිණිස විවිධාංගීකරණය කරන ලද ඩිජිටල් බැංකුකරණ විසඳුම් මාලාවක් හඳුන්වා දීම වෙනුවෙන් අප විසින් තබන ලද දැවැන්ත පියවර හේතුවෙන් ඔවුන් අප හා කරන සෑම ගනුදෙනු කටයුත්තකදීම අසමසම පහසුවක්, වේගයක් හා ඵලදායිතාවක් ලබා දීමට අපට හැකි වී ඇත.

සන්නාම කාර්යසාධනය

2019 වසර තුළදී මහජන බැංකු සන්නාමය සෑම අංශයකින්ම වර්ධනය වී ඇත.

සන්නාම කාර්යසාධනය	2019	2018
සන්නාම වටිනාකම (රු. බිලියන)	45.5	35.3
සන්නාම ශ්‍රේණිගත කිරීම	AA+	AA
සන්නාම හිමිකම් දර්ශකය	4.1	3.5
සන්නාම දැනුම්වත්තාවය (%)	98	32
පාරිභෝගික තෘප්තිමත්තාවය (%)	94	91
සන්නාම සවිමත්තාවය (%)	75	71

සන්නාම සංවර්ධනය

මහජන බැංකු සන්නාමය වහාම අප සතු අම්ම වටිනාකම් මෙන්ම ඩිජිටල් පුරෝගාමීත්වය, නවෝත්පාදනය, ආයතනික යහපාලනය, පාරිභෝගික සේවා විශිෂ්ටතාව, කාර්යක්ෂම පාරිභෝගික සබඳතා කළමනාකරණය, සවිමත් වෙළෙඳපොල ව්‍යාප්තිය හා ස්ථායීතාව මනාව ප්‍රකට කරන්නක්ද වේ. සන්නාමයක් සවිමත් ලෙස ස්ථාපිත කිරීමේදී විශ්වාසය, සේවා විශිෂ්ටතාව, පහසුදායීතාව හා නවීන තාක්ෂණය යන සාධක ප්‍රමුඛ තුම්කාවක් දරන බව අපගේ විශ්වාසයයි. අප සතු ඩිජිටල් බැංකුකරණ විසඳුම් ඔස්සේ මේ ප්‍රතිලාභ සියල්ලම ලබා දෙන අතර ශ්‍රී ලංකා රජයේ නිරන්තර සහාය හිමි ආයතනයක් වීමද බැංකුවක් වශයෙන් අප කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වෙයි.

දිවයින පුරා සෑම ගනුදෙනුකාර ප්‍රජාවක්ම වෙත ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ අත්කර දීමේ සුභවාදී ප්‍රතිඵලයක් වශයෙන් 2019 වසරේදී අප කෙරෙහි ඇති පාරිභෝගික තෘප්තිමත්තාවය 94% ක් තරම් ඉහළට වර්ධනය වී ඇත. විස්තීර්ණ සන්නිවේදන උපායමාර්ග හරහා ඩිජිටල් බැංකු සේවා පිළිබඳව ගනුදෙනුකරුවන් අතර ඇති අවබෝධය ඉහළ නැංවීමට හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී අපගේ ගනුදෙනුකරුවන් අතරින් වැඩි පිරිසක් ඩිජිටල් ක්‍රමවේද වෙත යොමු වීමද ප්‍රකට විය. කලින් කලට සම්පූර්ණ සිදු කිරීම තුළින් සන්නාම හිමිකම් හා දැනුම්වත්තාවය සහ පාරිභෝගික තෘප්තිමත්තාවය යන කාරණා විෂයකව අපගේ සන්නාමයේ යහපැවැත්ම තහවුරු කිරීම කෙරෙහි සම්ප

අවධානයකින් අප කටයුතු කරන්නෙමු. ගනුදෙනුකරුවන් හා කරනු ලබන සන්නිවේදනයන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කරනු පිණිස ඔවුන් අතර ඇති මිලදී ගැනීමේ හා මාධ්‍ය භාවිත හුරුපුරුදු සම්පව නිරීක්ෂණය කරමින් අපගේ සන්නිවේදන මාධ්‍ය පාදක ප්‍රවාරණ වැඩසටහන්ද වෙනස් කිරීමට පියවර ගත්තෙමු.

ආයතනික සංස්කෘතිය

"මහජනතාවගේ බැඳුම" වශයෙන් අප සෑම විටම නැගී සිටින්නේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් නිරන්තර හා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම අරමුණු කරගත් වටිනාකම් පාදක සංස්කෘතියක් මත ය. අපගේ සංස්කෘතියේ ප්‍රධාන පැතිකඩ තුනක් වෙත අපි නිරන්තර අවධානය යොමු කරන්නෙමු:

ආයතනික සංස්කෘතිය - විවෘතභාවය, විනිවිදභාවය, වගවීම, පාරිභෝගික කේන්ද්‍රීයභාව, ඉලක්ක කේන්ද්‍රීයභාව හා කණ්ඩායම් කේන්ද්‍රීයභාව

දැනුම් සංස්කෘතිය - දශක හයක් පුරාවට උකහාගත් දැනුම හා විශේෂඥතාව

නවෝත්පාදන සංස්කෘතිය - පහළ සිට ඉහළට ප්‍රවේශය හා සේවා මණ්ඩලයේ සෑම සාමාජිකයෙකු වෙනුවෙන්ම විවෘත අවස්ථාවලින් පිරි ඇති ප්‍රතිඵලදායී සංස්කෘතිය.

ආයතනික දැනුම

මහජන බැංකු දැනුම් පදනම සමන්විත වන්නේ දිගු කාලයක් පුරාවට බැංකුව තුළ සිය සේවා කාලය තුළදී අපගේ සේවක මහත්ම මහත්මීන් විසින් උකහා ගන්නා ලද පළපුරුද්ද හා විශේෂඥතාව කෙරෙහි. මෙය හුදෙක්ම ඔවුන්ට හිමි දෙයක් වන අතර වචනවලට ලඝු කළ නොහැකි අම්ම වත්කමක්ද වේ.

අද අප සතුව පවතින දැවැන්ත පළපුරුද්ද හා විශිෂ්ටතාව බිහි කරනු වස් මහජන බැංකුව මෙහෙයුම් අරඹා ගත වූ වසර 58 ක කාලය පුරාවට බැංකුව හා රැඳී සිටි සේවකයන්ගේ දායකත්වය වෙනුවෙන් අප ආයතනය කටයුතු කර ඇත. මෙය අප සතු බුද්ධිමය ප්‍රාග්ධනය සවිබල ගන්වන සාධකයක්ද වේ.

අපගේ කාර්ය මණ්ඩලයෙන් 20% කටත් වැඩි පිරිසක් මේ වන විට වසර 20 කට අධික කාලයක් අප බැංකුවෙහි සේවය කරන අතර අතිශයින්ම විශේෂිත බැංකුකරණ විශේෂඥතාවක්ද ඇතුළත් පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයකට ඔවුහු හිමිකම් කියති. මෙම දැනුමෙන් අපගේ මෙහෙයුම් සඳහා ප්‍රයෝජනයක් ගනු පිණිස දැනුම් හුවමාරු සැසි, පුළුල් මට්ටමේ පුහුණු හා මානව ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමවේද ඔස්සේ විවිධ ක්‍රමවලින් එක් තොරතුරු ලේඛනගත කොට සේවකයන් අතර බෙදාහදා ගැනීමටද අපි පියවර ගත්තෙමු. සුදුසුකම් හා පලපුරුද්ද මෙන්ම දැනුම විෂයකව අපගේ සේවකයන් පළ කරන විවිධත්වයද ඉතාම වටිනා වත්කමක් වේ. අපගේ කාර්ය මණ්ඩලයෙහි සුදුසුකම්වල විවිධත්වය පහත වගුවෙන් දක්වා ඇත:

සුදුසුකම	සේවක සංඛ්‍යාව
MSc/MBA/පශ්චාත් උපාධි	414
BA/BSc/BBA/BCOM/BIT	1,507
CIMA/CFA/CMA/ICASL/DBF/CIM	1,534
නීති විෂයෙහි සුදුසුකම් ලාභීන්	82
තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලාභීන්	176
ඩිප්ලෝමා හා වෙනත් සුදුසුකම්	3,972
එකතුව	7,685

බුද්ධිමය ප්‍රාග්ධනය

96.5% ක් ලෙස වාර්තා වන සේවකයන් රැඳී සිටීමේ අනුපාතිකයෙන් පෙන්නුම් කෙරෙන්නේද ගනුදෙනුකාර හවතුන් වෙත අසමසම සේවාවක් ලබා දීමේ ශක්තාව සහිත පළපුරුදු හා දැනුම් සන්නද්ධ සේවකයන් ආයතනය තුළ රඳවා ගැනීමට අප සතු කුසලතාවයි.

▼ GRI 102-16

ව්‍යාපාරික ආචාරධර්ම

ව්‍යාපාරික ආචාරධර්ම හා සුපිළිපත් බව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් අනුගමනය කිරීමට අපි සෑම විටම පියවර ගන්නෙමු. මෙහිදී ආචාරධර්ම, සුපිළිපත් බව, විනිවිදභාවය හා වගවීම යන මූලධර්ම ප්‍රධාන භූමිකාවක් දරන පරිසරයක් ස්ථාපිත කොට පවත්වා ගැනීම උදෙසා අපගේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පෙන්නුම් කළමනාකාරීත්වය නායකත්වය ලබා දෙයි. මේ අතරම, අදාළ සියලුම නීති හා නියාමන රෙගුලාසිවලට අනුකූලතාව දැක්වීමත් ස්වකීය වෘත්තීය කටයුතු ඉටු කිරීමේ වගකීම අපගේ සේවකයන් විසින් දරනු ලැබේ.

අප දැඩි විගණනා හා අනුකූලතා ක්‍රියාවලියකට අනුගත වන අතර අප ලබා ඇති ඉහළ ශ්‍රේණිගත කිරීම්වලින්ද සපර වන්නේ වියයි. අපගේ විස්තීර්ණ පාලන රාමුව පිටු අංක 153 හි “ආයතනික පාලන වර්තාවෙහි” සවිස්තරව දක්වා ඇත.

නවෝත්පාදනය

අපගේ දැක්ම සාක්ෂාත් කරගැනීම සවිබල ගන්වන ප්‍රධාන සාධක බවට නවෝත්පාදනය හා තොරතුරු තාක්ෂණය පත්ව තිබේ. වඩා වැඩි වශයෙන් ගනුදෙනුකරුවන් වෙත සමීප වී ඔවුන්ගේ බැංකුකරණ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් මහජනතාවගේ බැංකුව වශයෙන් මහජන බැංකුවේ අපි නිරන්තරයෙන්ම ප්‍රයත්න දරන්නෙමු. මූල්‍යමය වශයෙන් අන්තර්ග්‍රාහී පසුබිමක් උදා කරමින් බැංකු සේවා සකළ ශ්‍රී ලාංකිකයන් වෙත විවෘත කිරීම කෙරෙහි අපි නිරන්තර විශ්වාසය තබන්නෙමු. පූර්ව ක්‍රියාකාරී වීම හා ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයෙන් පසු වීම තුළින් අප බැංකුව ප්‍රමුඛ ගෝලීය බැංකු හා සම තත්ත්වයේ පිහිටුවනු පිණිස පුරෝගාමී සේවා හා නිපැයුම් සකස් කිරීම හා ඒ ඔස්සේ අපගේ පාර්ශ්වකරුවන්ද ජාත්‍යන්තර මට්ටමේ බැංකු පුරවැසියන් ලෙස සවිබල ගැන්වීම කෙරෙහි අප විසින් අවධානය යොමු කොට ඇත.

සාර්ථක නවෝත්පාදනය යනු පහළ සිට ඉහළට යොමු වන චුළුමක් වන අතර නවතම සේවකයන් පවා නව අදහස් සම්මාදම් කිරීමට දිරිගන්වමින් කුඩා සේවක කණ්ඩායම් සමග අපි කටයුතු කරන්නෙමු. එමගින් සෑම මට්ටමකදීම නවෝත්පාදනය සහතික කෙරෙන අතරම සියලුම සේවකයන් වෙනුවෙන් අවස්ථා උදා කරන හා වර්ධනීය අභිලාෂ පහිත කරවන ප්‍රතිලාභී සේවා සංස්කෘතියක් බිහි කිරීමටද විය හේතු වේ.

ඩිජිටල්කරණය ශ්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ කරලියට ගෙන එමින් අපගේ නවෝත්පාදනීය හා ඩිජිටල් ක්‍රියාදාමයන් තවදුරටත් සවිගන්වනු පිණිස ශ්‍රී ලංකාවේ පළමු නවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කිරීමේ පෙරමුණ ගන්නා ලද්දේද අප විසිනි.

අපගේ ඩිජිටල්කරණ නැඹුරුව

“2020 වන විට අතිශයින්ම ඩිජිටල්කරණය වූ බැංකුව” බවට පත් වීමේ දැක්ම සාක්ෂාත් කරගනු පිණිස අපගේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් කාර්යක්ෂම කරගැනීමටද පියවර ගන්නා ලදී. මේ වන විට සමස්ථ ශ්‍රී ලාංකේය ජාතියම වෙත ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ අත්කර දෙමින් ඩිජිටල් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින බැංකුව බවට පත් වීමට අපට හැකි වීම නිසාම ලොව පෙරමුණේම සිටින මූල්‍ය ආයතන සමග කරට කර හැඟී සිටීමට අපට හැකි වී තිබේ.

අපගේ ඩිජිටල්කරණ න්‍යායපත්‍රය වේගවත් කිරීමේ පියවරක් වශයෙන් 2018 වසරේදී තාක්ෂණික වශයෙන් ඉතාම දියුණු හා පහසුකම් රැසකින් සමන්විත අපගේ ජංගම දුරකතන යෙදුම් දියත් කිරීමට අප කටයුතු කළ අතර ජංගම දුරකතන පාදක ගනුදෙනු කටයුතු තුන් ගුණයකින් වැඩි කිරීමට විය හේතු විය.

මීට අමතරව, ඩිජිටල් බැංකුකරණ, අන්තර්ජාල බැංකුකරණ මෙන්ම ජංගම දුරකතන පාදක බැංකුකරණ පහසුකම් මෙන්ම පුද්ගලික හා ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ණය ක්‍රියාවලි පද්ධතියද අප විසින් හඳුන්වා දෙන ලදී. ශාඛා හා බහුවිධ භාලික ඩිජිටල්කරණ ක්‍රියාදාමයන්ද දියත් කරන ලද අතර වැඩිදියුණු කර ලද අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හා ඊ-ප්‍රේෂණ (e-remittance) විසඳුමක්ද ඊට ඇතුළත් විය.

ස්වයං බැංකුකරණ ඒකක (SBUs)

ගනුදෙනුකරුවන්ට වසරේ දින 365 පැය 24 පුරාවටම බැංකු සේවා ලබා ගැනීමේ පහසුව උදා කරමින් ATM යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර හා Kiosk යන්ත්‍ර ආදියෙන් සමන්විත අපටම ආවේණික සංකල්පයක් වූ ස්වයං බැංකුකරණ ඒකක දියත් කිරීමේ පුරෝගාමියා බවට පත් වූයේද අප වීම විශේෂයකි. දෙසැම්බර් 31 දින වන විට අප විසින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් ස්වයං බැංකුකරණ ඒකක 239 ක් පිහිටුවන ලද අතර සාමාන්‍යයෙන් ලෙස ගත් විට ATM යන්ත්‍ර හරහා රු. බිලියන 52.7 ක වාර්තාගත ගනුදෙනු අගයයක්ද මාසිකව රු. බිලියන 82.3 ක වටිනාකමින් යුතු ගනුදෙනු ප්‍රමාණයක්ද වාර්තා කිරීමට මහජන ක්‍රියාදාමයක්ද විය.

People's Wave

මෙරට බැංකුකරණ ක්‍ෂේත්‍රයේ පෙරලියක් සනිටුහන් කරමින් වැඩියෙන්ම භාගත කෙරුණු මූල්‍ය යෙදුම වන People's Wave ජංගම දුරකතන බැංකුකරණ යෙදුම 2018 වසරේ දියත් කිරීමෙන් පසුව ගත වූ ඉතාම කෙටි කලක් තුළ Google Play Store හි 4.3 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට සමත් වූ අතර 570,000 ක භාගත කිරීම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. People's Wave යනු මෙරට තුළ ක්‍රියාත්මක ඊට සමාන අනෙකුත් මූල්‍ය යෙදුම් සියල්ලම අභිබවන්නට සමත් වූ යෙදුමක් වීමද සුවිශේෂී කරුණකි. වෙනත් ගිණුම්වලට මුදල් මාරු කිරීම, අන්තර්ජාලය හරහා ණය ගෙවීම, මහජන බැංකුවේ නොවන ගිණුම් හිමියන් වෙත රු. 10,000 දක්වා මුදල් ප්‍රේෂණය කිරීම සහ තවත් සේවා බොහොමයකින් සමන්විත මූල්‍ය ගනුදෙනු කටයුතු 50 කට අධික ප්‍රමාණයක් මෙම යෙදුම හරහා ඉටු කර ගැනීමට පහසුකම ගනුදෙනුකරුවන් වෙත උදා කර ඇත.

මෙම යෙදුමෙහි අන්තර්ගත අති විශිෂ්ට පහසුකම් වෙනුවෙන් හිඳුණ හා සම්මාන කිහිපයක්ම හිමි වෙමින් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක්ද හිමි විය.

People's Wiz

මෙය, පෙරදිග ආසියාව, අප්‍රිකාව හා මැද පෙරදිග කලාප ආශ්‍රිත ඩිජිටල් බැංකුකරණ ගනුදෙනුකරුවන් ඒකාබද්ධ කරන පළමු යෙදුම වේ. ඩිජිටල් නියෝජිතයන් හා ගනුදෙනුකරුවන් මිනිත්තු 10 කටත් වඩා අඩු කාලයකින් අන්තර්ජාල අවකාශයක් තුළ ඒකාබද්ධ කිරීමේ හැකියාව මෙම ඩිජිටල් මෙවලම සතුව පවතී. ඉතාම කෙටි මෙහෙයුම් කාලයකින් ගනුදෙනුකරුවන් හට ඩිජිටල් ගිණුම් විවෘත කර ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද මෙය ඔස්සේ ලබා දේ. මෙම ඩිජිටල් මෙවලම හරහා අන්තර්ජාලය ඔස්සේ කරන කාලීනව බෙබීට් කාඩ්පත් සක්‍රීය කිරීම, අන්තර්ජාල බැංකු ප්‍රවේශය, ජංගම බැංකුකරණ ප්‍රවේශය, SMS ඇලර්ට්ස් හා මුදල් තැන්පතු සේවා ආදී අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමේ පහසුව සලසා තිබේ.

2017 වසරේදී People's Wiz ඩිජිටල් මෙවලම දියත් කිරීමෙන් අනතුරුව මෙහි සමාලෝචිත කාල පරිච්ඡේදය වන විට ගනුදෙනුකරුවන් 500,000 කට අධික පිරිසක් මේ ඔස්සේ ඩිජිටල් ගිණුම් වෙත සම්බන්ධ

කරන්නට අපට හැකි විය. 2019 වසර තුළදී අපගේ ප්‍රධාන ශාඛා 248 ම මෙමගින් ආවරණය කරන්නට අපට හැකි වූ අතර ඉදිරි වසර තුළදී මෙය මහජන බැංකුවේ සියලුම සේවා මධ්‍යස්ථාන වෙත ව්‍යාප්ත කිරීම අපගේ සැලැස්මයි.


People's Wyn


ආයතනික ගනුදෙනුකරුවන් සඳහාම සුවිශේෂයෙන් සකස් කරන ලද මොඩියුලක් වන මෙය අන්තර්ජාල බැංකුකරණ පෝර්ටලයක් මෙන්ම ජංගම දුරකතන යෙදුම්කද ලෙස ලබා ගත හැකි වේ. ආයතනික බැංකුකරුවන් හට සිය බැංකු ගනුදෙනු කටයුතුවලදී සුවිශාල පහසුවක්, වේගයක් හා නම්‍යශීලීතාවක් මෙන්ම ඉහල රහස්‍යතාවක්ද මෙමගින් ලබා දේ. 2018 ජූලි මාසයේදී දියත් කරන ලද මෙම මොඩියුලය ගනුදෙනුකරුවන් 3,500 කට අධික ප්‍රමාණයක් විසින් භාවිතයට ගනිමින් තිබේ.

People's Web


2018 මැයි මාසයේදී දියත් කරන ලද අපගේ අන්තර්ජාල බැංකුකරණ මොඩියුලය People's Wave ජංගම දුරකතන යෙදුම සමග යාවත්කාල කර ඇත. අසමසම අත්දැකීමක් ගනුදෙනුකරුවන් වෙත උදා කරන වැඩිදියුණු කරන ලද පහසුකම්ද සමගින් මෙම පෝර්ටලය 350,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් විසින් භාවිත කරමින් පවතී.


අපගේ ඩිජිටල් නාලිකා යොදාගැනීම වේගයෙන් ඉහළ යමින් ඇත -


 **දිවයින පුරා ඩිජිටල් ගනුදෙනුකරුවන් 500,000 කට අධික පිරිසක්**


 **ගනානුගතික බැංකු ගනුදෙනුවලින් 85% කට අධික ප්‍රමාණයක් ඩිජිටල් නාලිකා ඔස්සේ සිදු කෙරේ.**

 **People's Wave හි මාසික සාමාන්‍ය භාගන කිරීම් ප්‍රමාණය 25,000**

 **2019 දෙසැම්බර් අවසානය වන විට රු. බිලියන 90 කට අධික ඩිජිටල් තැන්පතු පදනමක්.**

 **සාමාන්‍යයක් ලෙස ගත් විට රු. බිලියන 6 ක මාසික ඩිජිටල් තැන්පතු වටිනාකමක්.**

 **සතිපතා ජංගම බැංකුකරණ යෙදුම ඔස්සේ මූල්‍ය ගනුදෙනු 75,000 කට අධික ප්‍රමාණයක්.**

 **සිල්ලර ණය ඇරඹුම් පද්ධතිය ශාඛා 37 ක් ආශ්‍රිතව දියත් කරන ලදී.**

ඉදිරි දැක්ම

2020 වසර වන විට වෙළෙඳපොල ආධිපත්‍යය අත්කර ගැනීම සඳහා ශක්තිමත් ගමන් මගක ස්ථානගතව සිටින අප මේ වන විටත් ශ්‍රී ලංකාවේ විශාලතම හා මූල්‍යමය වශයෙන් අතිශයින්ම විශේෂිත බැංකුවක් බවට ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. අපගේ ආයතනික සන්නාමය තවදුරටත් සවිමත් කරගනිමින් මහජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වන නිපැයුම් සහ ඉහළ ප්‍රවේශයක් සහිත හා කාර්යක්‍ෂම ලෙස ලබා දෙන විසඳුම් ඔස්සේ ව්‍යවසායික සංවර්ධනය වෙනුවෙන් දායක වීම තුළින් අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් වෙත වැඩිමනත් වටිනාකමක් ප්‍රදානය කරන අතරම ඉහළ සන්නාම හිමිකමක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි ඉදිරියටත් ඇපකැප වී කටයුතු කරන්නෙමු. අසමසම වර්ධනය අරමුණු කරගනිමින් අපගේ බැංකුව හා ගනුදෙනුකාර භවතුන් සවිමත් කරනු පිණිස අපි ඉදිරියටත් අපගේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් දියත් කරන්නෙමු. අපගේ ආයතනික ණය ඇරඹුම් පද්ධතිය 2020 ජනවාරි මාසයේදී දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

අපගේ මූලික අවධානය යොමුව පවතින්නේ මෙරට මූල්‍ය සේවා කර්මාන්තය තුළ අනතිබවනීය වෙළෙඳපොල පුරෝගාමියා ලෙස අපට හිමි ස්ථානය තවදුරටත් සවිමත්ව ගනා සිටුවීම වන අතර අපගේ ආර්ථිකයටත් පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙතත් තවදුරටත් වටිනාකමක් එකතු කිරීමට සමත්, අතිශයින්ම ඩිජිටල්කරණය වූ හා තාක්‍ෂණික වශයෙන් පෙරමුණේම සිටින බැංකුව බවට පරිවර්තනය වීම කෙරෙහිද සුවිශේෂී අවධානයකින් අපි කටයුතු කරන්නෙමු.

මානව ප්‍රාග්ධනය



7800 කට අධික කෘතභස්ථ සේවක පිරිසකින් පොහොසත් මහජන බැංකුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ සිටින විශාලතම සේව්‍යෝජකයෙකුද වේ. අපගේ සේවකයන් හා සේවාවන් දිනපතාම ගනුදෙනුකරුවන්ගේ ජීවිත හා සමීප වන්නේ ඔවුන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා ඉටු කිරීම උදෙසා බැංකු විසඳුම් රැසක් ලබා දෙමිනි. මේ නිසා අපගේ සාර්ථකත්වය යනු අප සතු මානව සම්පත ආකර්ෂණය කරගන්නා, ඔවුන් සංවර්ධනය කරන හා ඔවුන් සමග කටයුතු කරන ආකාරය මෙන්ම අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය සකස් කිරීමට පාදක වන ආයතනික සංස්කෘතිය කෙරෙහිද සුගමය වන්නකි.

වැදගත් කරුණු



සේවකයන් **7,836**



කාන්තා සේවිකාවන් **61%**



සේවකයන් අතරින් **29.7%** ක්ම මේ වන විට වසර 15 කට අධික කාලයක් මහජන බැංකුවේ සේවය කරන්නන් වේ.



සේවකයෙකුට ලාභය **රු. මිලියන 1.6**



සේවකයෙකුට පුහුණු පැය **22**



පුහුණු අරමුණු සඳහා ආයෝජනය **රු. මිලියන 104**

මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී අපගේ ප්‍රධාන මානව සම්පත් අරමුණ කේන්ද්‍රගතව පැවැතියේ බැංකුවේ උපායමාර්ගික ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා අවශ්‍ය හොඳම නිපුණතා, සංස්කෘතිය හා ආයතනික ව්‍යුහයක් මෙන්ම ශ්‍රම බලකායක්ද අප සතු බව සහතික කරගැනීම වෙතයි.

අපගේ මානව ප්‍රාග්ධනය කළමනාකරණය කරගැනීම

සේවක සම්පත අප සතු විශිෂ්ටතම වත්කම වේ. අප සතු ශක්‍යතාවලින් ඵල නෙළා ගනිමින් අපගේ දැක්ම සාක්ෂාත් කරගන්නා අතරම උපායමාර්ග ක්‍රියාවේ යොදවන්නේද එකී මානව සම්පත තරහා ය. අප වෙනුවෙන් වටිනාකම් නිර්මාණයෙහි නියමුවන් වන සේවක මහත්ම මහත්මින් සවිබලගත්වමින් හා ඔවුන් හට සහාය දක්වමින් හිතකර සේවා පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වී සිටින්නෙමු.


බැංකුවේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ඉතාම වැදගත් භූමිකාවක් දරයි. අප ලබා ඇති සාර්ථකත්වය වනාහි වසර ගණනාවක ඇවෑමෙන් අපගේ කුසලතා පිරිපුන් සේවක මණ්ඩලය විසින් උකහා ගන්නා ලද දැනුම් හා අත්දැකීම් සම්භාරයෙන් ගමය වන්නකි. සපලදායී ලෙස මහජන බැංකු කාර්ය මණ්ඩලය කළමනාකරණය කරගනු සඳහා මානව සම්පත් සැලසුම්කරණය, පරිපාලනය, හදිස්තුව, වෘත්තීය ප්‍රගතිය, පුහුණුව හා සංවර්ධන මෙන්ම සේවක සුභසාධනය ආදී විවිධ මානව සම්පත් කාර්යභාරයන් වෙනුවෙන් වෙන වෙනම දෙපාර්තමේන්තු අප සතුව පවතී. අපගේ ශ්‍රම බලකාය දිරිමත් කරන හා ඔවුන්ට සහයෝගී වන අන්තර්ග්‍රාහී සේවා සංස්කෘතියක් පවත්වා ගැනීම වෙනුවෙන්ද අපි නිරතුරුව කැප වී සිටිමු.

ප්‍රාග්ධන සමෘද්ධිය වන හා හිලවු වීම

- 
 - පුහුණු හා සංවර්ධන ක්‍රියාදාම ඔස්සේ පුද්ගල ශක්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය නිසා මූල්‍ය ප්‍රාග්ධනය වෙත කෙටිකාලීනව සහභාගීව සහභාගීව මිලපෑම් වලට විය හැකිය.
 - විනේශ සේවක ඵලදායීතාව වර්ධනය වීම නිසා දීර්ඝ කාලීනව මූල්‍ය ප්‍රාග්ධනය ඉහළ යාමට විය හේතු වෙයි.
- 
 - නිරසාරතාව ඉලක්ක කරගත් මෙහෙයුම්වලට සේවකයන් සහභාගී වීම නිසා හරිත පරිසරයක් බිහිකර ගැනීමට දායකත්වය ලැබේ.
 - හරිත සංකල්පය ගරු කරමින් ගොඩනැගිලි ඉදිකිරීම තුළින් හිතකර සේවා පරිසරයක් නිර්මාණය කිරීමද හරිත පරිසරයක් පවත්වා ගැනීමට හේතු වේ.
- 
 - ඩිජිටල්කරණය හා මානව සම්පත් ක්‍රියාවලීන් ආශ්‍රිත ආයෝජනයන් තුළින් නිෂ්පාදිත ප්‍රාග්ධනය බිහි කෙරේ.
- 
 - නිරන්තර ඉගෙනුම තුළින් දැනුම ඉහළ නැංවීම.
 - පුහුණු හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ යාම.
- 
 - ගනුදෙනුකරුවන් සමග සවිමත් සබඳතා
 - පුහුණුව හා පාරිභෝගික සබඳතා කළමනාකරණය තුළින් ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන සේවා තත්ත්වය වැඩිදියුණු වීම.

අපගේ මානව සම්පතට අදාළ සංඛ්‍යාත තොරතුරු

	2019	2018	2017	2016	2015
පිරිමි සේවකයන්	3,058	3,184	3,402	3,367	3,443
කාන්තා සේවිකාවන්	4,778	4,909	5,052	4,882	4,925
සේවක මණ්ඩලයේ එකතුව	7,836	8,093	8,454	8,249	8,368
එක් සේවකයෙකු සඳහා ලාභය (රු. '000)	1,650	2,112	2,159	1,818	1,505
එක් සේවකයෙකු සඳහා ආදායම (රු. '000)	25,145	22,400	19,182	14,804	12,368



නිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමග අනුගත වීම


- 

රැකියා අවස්ථා උදා කිරීම තුළින් දරිද්‍රතාව තුරන් කිරීමට දායක වීම.
- 

සේවකයින්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීම.
- 

පුහුණු හා සංවර්ධන ක්‍රියාකාරකම් ඔස්සේ සේවක ශක්‍යතා ගොඩනැගීම.
- 

හිතකර සේවා පරිසරයක් බිහිකිරීම හා කාන්තා සේවිකා සහභාගීත්වය ඉහළ නැංවීම.



මහජන බැංකුවේ සේවක කණ්ඩායම


ගත වූ වසරට සාපේක්ෂව 2019 දෙසැම්බර් 31 දිනට අපගේ සේවක මණ්ඩලය 7,836 ක් වූ අතර 2020 වසර වන විට අතිශයින්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට මහජන බැංකුව පරිවර්තනය කිරීමේ ප්‍රයත්නයෙහි පියවර වශයෙන් අපගේ ක්‍රියාවලි ව්‍යුහයන්, ආයතනික සංස්කෘතිය හා සංවිධානය මෙන්ම මානව සම්පත ආශ්‍රිතව සිදු කරන ලද වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලය අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය නුදෙක්ම දින දින වෙනස් වන ගනුදෙනුකාර අවශ්‍යතා සාර්ථක ලෙස ඉටු කිරීම වෙනුවෙන් අප බැංකුව සුදානම් කිරීමේ පියවරක් විය.

මානව ප්‍රාග්ධනය

▼ GRI 102-8

සේවා ගිවිසුම් හා ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු සේවකයන්

	2019			2018		
	පුරුෂ සංඛ්‍යාව	ස්ත්‍රී සංඛ්‍යාව	එකතුව සංඛ්‍යාව	පුරුෂ සංඛ්‍යාව	ස්ත්‍රී සංඛ්‍යාව	එකතුව සංඛ්‍යාව
ස්ථීර සේවකයන්	2,901	4,659	7,560	2,829	4,608	7,437
කොන්ත්‍රාත් සේවකයන්	157	119	276	355	301	656
එකතුව	3,058	4,778	7,836	3,184	4,909	8,093



▼ GRI 102-8

භූගෝලීය ව්‍යාප්තිය හා ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු සේවකයන්

පළාත	පුරුෂ සංඛ්‍යාව		ස්ත්‍රී සංඛ්‍යාව		එකතුව සංඛ්‍යාව		එකතුව %	
	2019	2018	2019	2018	2019	2018	2019	2018
බස්නාහිර	1,150	1,183	1,970	2,007	3,120	3,190	39.8	39.4
දකුණ	283	298	531	548	814	846	10.4	10.5
මධ්‍යම	294	309	516	545	810	854	10.3	10.5
උතුර	221	185	297	201	518	386	6.6	4.8
උතුරු මැද	182	230	207	304	389	534	4.9	6.7
උළුව	202	221	249	263	451	484	5.7	6.1
සබරගමුව	192	209	339	348	531	557	6.8	6.8
වයඹ	248	256	384	385	632	641	8.1	7.9
නැගෙනහිර	286	293	285	308	571	601	7.3	7.3
එකතුව	3,058	3,184	4,778	4,909	7,836	8,093	100.0	100.0


▼ GRI 405-1

සේවක කාණ්ඩය, ස්ත්‍රී පුරුෂභාවය හා වයස් කාණ්ඩය අනුව මුළු ස්ථීර සේවකයන් - 2019

වයස	ආයතනික කළමනාකාරිත්වය		විධායක කළමනාකාරිත්වය		නිලධාරීන් (3-III-1 ශ්‍රේණිය)		කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණි		වෙනත් කාණ්ඩ		කළමනාකරණ පුහුණුලාභීන්		ගනුදෙනුකාර සහායකයන්		වෙනත් කොන්ත්‍රාත් සේවකයන්		මුළු එකතුව			
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී		
18-25									18	9							33	3	51	12
26-45	1				644	1,498	812	1,869	498	463	2	3	25	68	62	37	2,044	3,938		
46-55	4	3	5	2	412	538	71	10	277	136									769	689
56 ට වැඩි	8	4	7	8	88	95	9	2	74	30					8				194	139
මුළු එකතුව	13	7	12	10	1,144	2,131	892	1,881	867	638	2	3	25	68	103	40	3,058	4,778		

දෙපාර්තමේන්තු අනුව මුළු සේවකයින් - 2019

	සේවක සංඛ්‍යාව		
	ස්ථිර	කොන්ත්‍රාත්	එකතුව
ශාඛා	5,485	167	5,652
ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල	824	35	859
භාණ්ඩාගාරය සහ ප්‍රාථමික ගනුදෙනු අංශය	35	2	37
ආයතනික හා අත්වේරුම් බැරකුම් ඒකකය	164	9	173
එතෙර ගනුදෙනු සේවා	77	2	79
පීපල්ස් කාඩ් මධ්‍යස්ථානය	48	9	57
ප්‍රධාන කාර්යාලය	927	52	979
එකතුව	7,560	276	7,836



▼ GRI 401-1

වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු සේවකයින්

වයස	2019			2018		
	ස්ත්‍රී	පුරුෂ	එකතුව	ස්ත්‍රී	පුරුෂ	එකතුව
>56	139	194	333	185	255	440
46 - 55	689	769	1,458	709	763	1,472
26 - 45	3,938	2,044	5,982	3,959	2,084	6,043
18 - 25	12	51	63	56	82	138
එකතුව	4,778	3,058	7,836	4,909	3,184	8,093

බඳවාගැනීම

නිපුණතා හා පළපුරුද්ද ආකර්ෂණය කරගැනීමේ අනාගත කේන්ද්‍රීය සැලැස්මක් තිබීම අපගේ සාර්ථකත්වය අඩුකරන පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයකි. බැරකුමේ මානව සම්පත් අවශ්‍යතා ඉටුකර ගනු පිණිස හොඳම නිපුණතා හා ශක්‍යතාවලින් හෙබි අයදුම්කරුවන් සේවයට බඳවාගැනීම සඳහා අපි සෑමවිටම විධිමත් බඳවාගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙමු.

සියලු බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ රාජ්‍ය ආයතනවලට අදාළ නියාමන රෙගුලාසිවලට අනුකූලව ය. අපගේ අතිශය විනිවිදභාවයෙන් යුතු බඳවාගැනීමේ ක්‍රියාවලියට හැකියාවන් පරීක්ෂාවක් සහ විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක්ද ඇතුළත් වේ. කිසිදු පුද්ගලයෙකු වෙනස් කොට නොසලකා සේවයේ පැවතිය යුතු වශයෙන් සේවා පරිසරය ආශ්‍රිතව විවිධත්වය පවත්වාගෙන යාමට අපි සම්පූර්ණයෙන්ම කැප වී සිටින්නෙමු. මේ අනුව, වෘත්තීය ප්‍රගතියක් අත්කර ගැනීමට හා ඉහළ යන වගකීම් හිස ලෙස ඉටු කිරීමට සමත් සුදුසුකම් සැපිරූ පුද්ගලයන් අපගේ කාර්ය මණ්ඩලය වෙත බඳවාගැනීමට අපි පියවර ගන්නෙමු.

සේවක කාණ්ඩය හා සේවා වර්ෂ සංඛ්‍යාව අනුව මුළු සේවකයින් - 2019

කාණ්ඩය	සේවා වර්ෂ සංඛ්‍යාව						එකතුව
	<2	3-10	11-20	21-30	31-35	>36	
ආයතනික කළමනාකාරිත්වය	-	-	-	6	8	1	15
විධායක කළමනාකාරිත්වය	-	-	2	7	12	-	21
නිලධාරීන් (3-III-I ශ්‍රේණිය)	210	668	799	1,532	19	47	3,275
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණිය	-	2,535	120	118	-	-	2,773
වෙනත් කාණ්ඩ	188	658	21	425	9	4	1,505
ආයතනික කළමනාකාරිත්වය - කොන්ත්‍රාත්	3	1	1	-	-	-	5
විධායක කළමනාකාරිත්වය - කොන්ත්‍රාත්	1	-	-	-	-	-	1
කළමනාකරණ පුහුණුලාභීන්	5	-	-	-	-	-	5
ගනුදෙනුකර සේවා සහායකයන්	93	-	-	-	-	-	93
වෙනත් කොන්ත්‍රාත් සේවකයන්	122	21	-	-	-	-	143
එකතුව	622	4,083	943	2,088	48	52	7,836

මානව ප්‍රාග්ධනය

▼ GRI 202-2

අපගේ බඳවාගැනීමේ උපායමාර්ගයට අනුව බඳවාගැනීම්වලින් බහුතරයක් පිරිසුම් මට්ටමේදී සිදු කෙරෙන අතර නිරන්තර පදනමක් මත කළමනාකරණ පුහුණුවාහීන් හා ගනුදෙනුකාර සේවා සහායකයින් බඳවා ගැනේ. බැංකුවේ අනුප්‍රාන්ති සැලැස්මට අනුව කළමනාකරණ පුහුණුවාහීන් කළමනාකරණ තනතුරු සඳහා සුදානම් කෙරේ. බැංකුව තුළ ක්‍රියාත්මක වන උසස්වීම් ප්‍රතිපත්තියට අනුකූලව ගනුදෙනුකාර සේවා සහායකයින්ටද නිලධාරී ශ්‍රේණිය දක්වා උසස්වීමට අවස්ථාව ඇත. මේ අතර, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු සියල්ලම හොබවනු ලබනුයේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසිනි. 2019 වසර තුළදී කිසිදු සේවකයෙකු අලුතින් බඳවාගනු නොලැබිණ.

▼ GRI 404-1, 404-2

සේවක කුසලතා කළමනාකරණය

පුහුණුව හා සංවර්ධනය



පුද්ගල සම්පත විෂයක ආයෝජන සිදු කිරීම අපගේ කුසලතා ආකර්ෂණ හා රඳවාගැනීමේ උපායමාර්ගයෙහි ප්‍රධානතම සංඝටකයකි. 2019 වසර තුළදී අප විසින් සේවකයින්ගේ ඉගෙනුම් කටයුතු හා සංවර්ධනය උදෙසා රු. මිලියන 104 ක් ආයෝජනය කර ඇති අතර 171,045 කට අධික සමස්ත සේවක පුහුණු පැය සංඛ්‍යාවක් ලබා දීමටද පියවර ගෙන ඇත. අපගේ මානව සම්පත් උපායමාර්ගයේ වැදගත්ම අරමුණක් සාධකයක් වන්නේ බැංකුකරණ කර්මාන්තයෙහි පෙරමුණ ගැනීමට අපට තැකි තැකියාවයි. වැඩිදුරටත් වර්ධනය වෙමින් බැංකුවේ අනාගත සාර්ථකත්වයට දායක වීමේ අවස්ථාව සේවකයින් වෙත උදා කිරීමට අපි නිරතුරුව කටයුතු කරන්නෙමු.

බැංකුවේ උපායමාර්ගික අරමුණු ඉටුකර ගැනීම උදෙසා පවත්වනු ලැබෙන පුහුණු සම්පන්නය පාදක කරගනිමින්, සෑම වසරකම ආරම්භයේදී පිළියෙළ කරනු ලැබෙන පුහුණු දින දර්ශනයට අනුකූලව සේවකයින් සඳහා වූ පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ. මෙහිදී සේවකයින් සඳහා වෙන් කෙරෙන පුහුණු පැය ගණන් තීරණය කරනු ලැබෙන්නේ බැංකුව තුළ පවතින නිපුණතා හිදැස් සැලකිල්ලට ගනිමිනි. අභ්‍යන්තර හෝ බාහිර පුහුණු වැඩසටහන් සුදුසු පරිදි සකස් කෙරෙන අතර පිරිවැය ව්‍යුහය මත පදනම්ව අදාළ සම්පත් වෙන් කිරීම සිදු කෙරේ. එක් වැඩසටහන්වල සඵලදායීතාව මිනුම්ගත කරනු පිණිස සෑම පුහුණු වැඩසටහන්කම අවසානයේදී සේවකයන් වෙතින් ලබා ගන්නා පසුපුතිවාර පෝරම ඇසුරින් පශ්චාත් පුහුණු ඇගයීමක්ද සිදු කෙරේ. අභ්‍යන්තර, බාහිර, රැකියා සමගාමී හෝ විදේශ පුහුණු වැඩසටහන් මගින් නිශ්චිත කාල සීමාවක් තුළ සියලුම සේවකයන් සඳහා අදාළ පුහුණුව ලබා දීමට නිරතුරුව පියවර ගැනේ. මෙහිදී බැංකුවෙහි ඩිජිටල් පරිවර්තන ක්‍රියාදාමය වෙත සහාය වීම සඳහා ශ්‍රම බලකායෙහි ශක්‍යතා වර්ධනය කෙරෙහි නිරන්තර අවධානය ලබා දේ. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී ඩිජිටල් බැංකුකරණ නිපැයුම් හා සේවාවන් ආශ්‍රිත දැනුම වැඩිදියුණු කරගැනීම උදෙසා අපගේ සේවක මණ්ඩලය වෙනුවෙන් පුහුණු පැය 12,152 ක් වෙන් කරන ලදී.

අනාගතයේදී වඩා ජ්‍යෙෂ්ඨ හා සංකීර්ණ නායකත්ව භූමිකා දැරීමේ හැකියාවක් ප්‍රකට කරන සේවකයන් විවිධ වෘත්තීය මට්ටම් ආශ්‍රිතව හඳුනාගැනීමටද 2019 වසරේදී අපි කටයුතු කළෙමු. කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන විශයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු සඳහා ශීච්‍රින් සුදානම් වීම වේගවත් කරනු පිණිස නායකත්ව ලක්ෂණ සහිත සේවක සංචිත සැලසුම් කරන ලදී. ඒ අනුව මෙහි සමාලෝචිත වසර තුළදී අප විසින් අනාගත නායකත්ව හැකියා සහිත සේවක කාණ්ඩ තුනක් සඳහා පුහුණු වැඩසටහන් පවත්වන ලදී. එසේම, වංචාකාරී ක්‍රියා හඳුනාගෙන ඒවා වැළැක්වීම සම්බන්ධයෙන් සේවක ශක්‍යතා වර්ධනය කිරීම අරමුණු කරගත් චෝනාර්ක පුහුණු වැඩසටහන්ද අප විසින් පවත්වන ලදී.

සේවකයින්ට අදාළ පුහුණු සංඛ්‍යාත තොරතුරු


	2019	2018	2017	2016	2015
පුහුණු පිරිවැය (රු. මිලියන)	104	74	72	71	66
පුහුණු පැය ගණන	171,045	161,378	199,956	183,460	180,849
සේවකයෙකු සඳහා වූ පුහුණු පැය සාමාන්‍යය	21.83	19.07	23.6	22.2	21.6
ඩිජිටල් පුහුණුව සඳහා කැප කළ පැය ගණන	34,480	26,480	-	-	-



2019 දී පවත්වන ලද පුහුණු වැඩසටහන්

පුහුණු කාණ්ඩය	වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූවන් සංඛ්‍යාව	පුහුණු පැය
අභ්‍යන්තර පුහුණු වැඩසටහන්	473	22,930	159,727
බාහිර පුහුණු වැඩසටහන්	165	811	7,966
විදෙස් පුහුණු වැඩසටහන්	24	81	3,352
එකතුව	662	23,822	171,045

සේවක කාණ්ඩය හා ස්ත්‍රී පුරුෂභාවය අනුව පුහුණු පැය ගණන් - 2019



▼ GRI 404-3

කාර්යසාධන ඇගයුම

පූර්වනිශ්චිත ඇගයීම් නිර්ණායක මාලාවක් පදනම් කරගනිමින් සියලුම සේවකයන්ගේ කාර්යසාධනය වාර්ෂිකව ඇගයීමට ලක් කෙරේ. අදාළ සේවකයන් හා ඉහළ නිලධාරීන් සමග එක්ව පිහිටුවන ලද ප්‍රධාන කාර්යසාධන දර්ශක මාලාවක් පාදක කරගෙන විධායක නිලධාරීන්ගේ හා ආයතනික කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධනයද ඇගයීමට ලක් කෙරේ. මෙකී කාර්යසාධන ඇගයීම් සිදුකරනු ලබන්නේ ඒ ඒ සේවකයාට අදාළ ආසන්නතම අධීක්ෂණ නිලධාරී විසිනි. ස්වකීය වෘත්තීය සංවර්ධනය වැඩිදියුණු කරගනු පිණිස අදාළ වෘත්තීය සුදුසුකම් සපුරාගන්නා ලෙස සේවකයන් දිරිමත් කිරීමටද පියවර ගැනේ. අභ්‍යන්තර උසස්වීම් ලබා දීමේදී එකී වෘත්තීය සුදුසුකම් සලකා බලනු ලැබේ.

උසස්වීම් හා සේවක ස්ථාන මාරුකිරීම්

සේවකයන්ට අදාළ සියලුම උසස්වීම් හා ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ විධිමත් උසස්වීම් හා ස්ථාන මාරු කිරීමේ ප්‍රතිපත්තියකට අනුකූලව, ඉතාම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකට වේ. මහජන බැංකුව හමුවේ වෘත්තීය වශයෙන් වර්ධනය වත්ම විස්තීර්ණ භූමිකා භාරගන්නා ලෙස සියලුම සේවකයන් දිරිමත් කෙරෙන අතර ස්ථාන මාරු කිරීමේ හෝ උසස්වීම් අවස්ථා කලින් කලට උද්ගත වේ. ජ්‍යෙෂ්ඨ කළමනාකාර (11 ශ්‍රේණිය) මට්ටම දක්වා වන උසස්වීම් ලිඛිත පරීක්ෂණයක් හා

සම්මුඛ පරීක්ෂණයක් හරහා සිදු කෙරේ. සියලුම විධායක හා ආයතනික කළමනාකරණ තනතුරු සඳහා වූ උසස්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලැබෙන සම්මුඛ පරීක්ෂණයක් හරහා ය. පොදුවේ ගත් කල වෘත්තීය ශ්‍රේණි බහුතරයක් සඳහා උසස්වීම් අවස්ථා විවෘත වන අතර පුරප්පාඩු බිහි වන විට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු සඳහාද උසස්වීම් සිදු කෙරේ. අදාළ කලාපය තුළ මෙන්ම ඉන් පරිබාහිරවද මෙකී ස්ථාන මාරු බලාත්මක වේ. ස්ථාන මාරුවීමක් සම්බන්ධයෙන් කිසියම් සේවකයෙකු සැහිමට පත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලුම් ඔහුට හෝ ඇයට ස්ථාන මාරුකිරීමේ ප්‍රතිපත්තිය යටතේ පිහිටුවන ලද අභියාචනා කමිටුව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා ඇත.

සේවක විවිධත්වය හා සමාන වෘත්තීය අවස්ථා

විවිධත්වයෙන් යුතු ශ්‍රම බලකායක් සහ සමාන අවස්ථා සලසන අන්තර්ගෘහිත සේවා සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් අපි කැප වී සිටින්නෙමු. අපගේ මානව සම්පතට උපරිම කාර්යසාධනය ප්‍රකට කළ හැකි පරිසරයක් බිහි කිරීමට නම් අන්තර්ගෘහිත සේවා සංස්කෘතියක පැවතීම අත්‍යවශ්‍ය වැදගත් බව අපගේ විශ්වාසයයි. සමාන වෘත්තීය අවස්ථා ලබා දෙන සේවයෝජකයෙකු වශයෙන් කාර්යක්ෂම ශ්‍රම බලකායක් ප්‍රවර්ධනය කෙරෙන හිතකර සේවා පරිසරයක් නිර්මාණය කරන අතරම නවෝත්පාදනාත්මක චින්තනයෙන් එල නෙළා ගනිමින් ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගිකත්වය, ජාතිය, ආගමික විශ්වාස හා වයස වැනි සාධක අතින් විවිධත්වයෙන් යුතු සේවක පිරිසක් පවත්වා ගැනීමට අපි පියවර ගන්නෙමු. මේ නිසා, මහජන බැංකුවේ වෘත්තීය අවස්ථා සඳහා අයදුම් කිරීමේදී ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගිකත්වය, ජාතිය, ආගම, වයස ආදී කිසිදු සාධකයක් සැලකිල්ලට නොගනිමින් සියලුම අයදුම්පත් සමාන පදනමක් මත සලකා බැලීම අප අනුගමනය කරන ක්‍රියාපිළිවෙතයි.

මෙම විවිධත්වය අපගේ ආයතනික සංස්කෘතිය පොහොසත් කරන්නට නිසැක වශයෙන්ම දායක වෙයි. ශ්‍රී ලංකාවේ බැංකු කර්මාන්තය තුළ 61% ක් වූ ඉහළම කාන්තා ශ්‍රමික සහභාගීත්වය සහිත බැංකුවක් බවට පත් වීමට හැකි වීම අපට අභිමානයක් දනවන කරුණකි.

▼ GRI 405-2

පුරුෂයන්ට සාපේක්ෂව කාන්තා සේවිකාවන්ගේ මූලික වැටුප් හා පාර්ශ්‍රමික අනුපාතිකය

අපගේ බැංකුව තුළ සේවය කරන පුරුෂ සේවකයන්ට සාපේක්ෂව කාන්තා සේවිකාවන්ගේ මූලික වැටුප් හා පාර්ශ්‍රමික අනුපාතිකය 1:1 ක් වශයෙන් පවත්වා ගැනීමට අපට හැකි වී තිබේ. ස්ත්‍රී පුරුෂභාවය හා සබැඳි කිසිදු පක්ෂග්‍රාහී පියවරක් අපගේ බැංකුව තුළ අනුගමනය නොකෙරෙන අතර කාන්තා සේවිකාවන්ටද පුරුෂ සේවකයන්ට සමානවම සලකනු ලැබේ. කෙසේ වෙතත්, සපුරා ඇති විවිධ සේවා කාල හා නිශ්චිත වැටුප් ශ්‍රේණිවලට අදාළව මෙකී අනුපාතය වෙනස් වීමට ඉඩ තිබේ. ප්‍රසූත නිවාඩු ගන්නා ලද කාන්තා සේවිකාවන් සියලුම දෙනා අදාළ නිවාඩු කාල සීමාව අවසානයේදී පෙරළා බැංකුවේ සේවයට වාර්තා කිරීම තුළින් මෙකී අපක්ෂපාතීත්වය මනාව පිලිබිඹු වේ.

වයස් කාණ්ඩය	පුරුෂ	ස්ත්‍රී
ආයතනික කළමනාකාරීත්වය	1	0.88
විධායක කළමනාකාරීත්වය 1	1	1.00
නිලධාරීන් (3 - III - 1 ශ්‍රේණිය)	1	1.04
කාර්ය මණ්ඩල සහායකයන්	1	0.76
වෙනත් රැකියා කාණ්ඩ	1	1.07

මානව ප්‍රාග්ධනය

▼ GRI 401-3

ප්‍රසූත නිවාඩු

2019 වසරේදී සේවිකාවන් 510 දෙනෙකු ප්‍රසූත නිවාඩු රැගෙන තිබුණු අතර ගත වූ වසර 5 ක කාලය මුළුල්ලේ ප්‍රසූත නිවාඩු රැගෙන ගිය සේවකයන් නැවත සේවයට වාර්තා කිරීමේ හා ආයතනය තුළ රඳවා ගැනීමේ ප්‍රතිශතය 100% ක් ලෙස පවත්වා ගැනීමට අපට හැකි වී තිබේ.

	2019	2018	2017	2016	2015
ප්‍රසූත නිවාඩු සඳහා හිමිකම් කී සේවිකාවන් සංඛ්‍යාව	4,778	4,893	4,611	3,690	3,430
ප්‍රසූත නිවාඩු ලබා ගත් සේවිකාවන් සංඛ්‍යාව	510	517	230	536	566
ප්‍රසූත නිවාඩුවෙන් පසුව නැවත සේවයට වාර්තා කළ සේවිකාවන් සංඛ්‍යාව	510	517	230	536	566
නැවත සේවයට වාර්තා කිරීම (%)	100	100	100	100	100

▼ GRI 406-1

වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්තිය

ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය හෝ සමාජ තත්ත්වය ආදී කවර හෝ හේතුවක් පදනම් කරගනිමින් වාචික හෝ ශාරීරික හිංසනයන් හෝ වෙනස් කොට සැලකීමක් සිදු නොවන සේවා ස්ථානයක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව කැප වන්නෙමු. සේවකයින් බඳවා ගැනීම, පිළිගැනීමට ලක් කිරීම හෝ උසස්වීම් ආදී කිසිදු ක්‍රියාවලියකදී ඉහත කී සාධක පදනම්ව කිසිවෙකුට වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්තියක්ද අපි අනුගමනය කරන්නෙමු. බැංකු කාර්යාලය තුළ ඉහළම කාර්යාල මට්ටමක සේවය කරන අප සතු වීම මහජන බැංකුව තුළ ක්‍රියාත්මක වන වෙනස් කොට නොසැලකීමේ සංස්කෘතියට මනාව සාක්ෂ්‍ය දරයි. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී බැංකුව තුළ වෙනස් කොට සැලකීමේ සිදුවීම් කිසිවක් වාර්තා නොවීය.

▼ GRI 403-1

වෘත්තීය සෞඛ්‍යය හා සුරක්ෂිතතාව

සේවා ස්ථානයේ සුරක්ෂිතතාව හා සෞඛ්‍යමත්භාවය අපගේ මානව සම්පත, ගනුදෙනුකාර ප්‍රජාව මෙන්ම පොදුවේ ව්‍යාපාරික සාර්ථකත්වය උදෙසා අතිශය වැදගත් බව අප පිළිගන්නා අතර සෑම අයෙකුම සඳහා යෝග්‍ය පරිසරයක් ගොඩනැගීමේදී විය මුඛ්‍ය කාරණාවක් වේ. ඒ අනුව බැංකුවේ මෙහෙයුම් පුරාවටම සෞඛ්‍ය හා සුරක්ෂිතතා විධිවිධාන වෙත නිසි ප්‍රමුඛතාව ලබා දීමට පියවර ගැනීම තුළින් අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුරක්ෂිත සේවා පරිසරයක් පවත්වා ගැනීම සහතික කරන්නෙමු. අපගේ සේවා ජාලය පුරාවටම අදාළ සියලු සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලතාව දක්වනු ලැබෙන අතර සුරක්ෂිතතා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අපි දැඩි කැපවීමෙන් කටයුතු කරන්නෙමු. හින්තෙන් ආරක්ෂාකාරී වීම හා ආපදා අවස්ථාවන්හිදී යථා තත්ත්වයට පත් වීම අරමුණු කරගත් වෙනම දෙපාර්තමේන්තුවක්ද මහජන බැංකුව සතු වේ. මේ අතරම බැංකුවේ සෑම දෙපාර්තමේන්තුවක්ම සඳහා වූ වෙනම ආපදා නිවාරණ සැලසුමක්ද සකස් කොට තිබේ. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළ සේවකයන් අතර දැනුම්වත්භාවය ඉහළ නංවමින් අපදා සිදුවීමකදී ඔවුන් දක්වන සුදානම වැඩිදියුණු කිරීම උදෙසාද අප විසින් පියවර ගෙන ඇත. 2019 වසරේදී කිසිදු සේවකයෙකු දැඩි අනතුරකට මුහුණ පෑ සිදුවීමක් වාර්තා නොවීය.

2019 දී සේවාස්ථාන සෞඛ්‍යය හා සුරක්ෂිතතාව උදෙසා දරන්නට සිදු වූ වියදම්

සෞඛ්‍ය හා සුරක්ෂිතතා වියදම්	රු. මිලියන
වෛද්‍ය වියදම්	1,802
ගිනි හා ආරක්ෂණ	146
එකතුව	1,948

සේවක තෘප්තිමත්භාවය

සේවක සහභාගීත්ව සම්පන්නතාව

අපගේ සහභාගීත්ව ක්‍රියාකාරකම්හි සාර්ථකත්වය මිනුම්ගත කිරීමටත් බැංකුවේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සේවක අභිප්‍රේරණය ඉහළ නංවමින් ඔවුන්ගේ දායකත්ව අභිලාෂය වැඩිදියුණු කිරීමටත් අපගේ වාර්ෂික සේවක සහභාගීත්ව සම්පන්නතා උපකාරී වේ.

මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී සමස්ථ බැංකු කාර්ය මණ්ඩලයම නියෝජනය වන පරිදි අහඹු ලෙස තෝරාගන්නා ලද අපගේ සේවකයන් මෙම සම්පන්නතාවට සහභාගී වූ අතර ඒ අනුව සමස්ථ සේවක සහභාගීත්ව ප්‍රතිශතය 80% ක් ලෙස වාර්තා විය. අපගේ සේවක මණ්ඩලය මහජන බැංකුවේ විවිධාකාරී කෙරෙහි තබන විශ්වාසය හා ඉහළ කාර්යසාධනයක් ප්‍රකට කිරීමට දක්වන රුචිකත්වය 2019 වසරේ සම්පන්නතා ප්‍රතිඵල කෙරෙහි මනාව ප්‍රකට වේ.

අනුප්‍රාතික සැලසුම

අපගේ ගනුදෙනුකරුවන් හා මානව සම්පත වෙත අසමසම සේවාවන් ලබා දීම සඳහා අවශ්‍ය මිලය නායකත්ව පරපුර ගොඩනැගීම වෙනුවෙන්ද අපි නිරන්තර ආයෝජන සිදු කරන්නෙමු. මහජන බැංකුව ඊළඟ වර්ධන මට්ටම වෙත නගා සිටුවීමට දායක විය හැකි වීම් අනාගත නායකයන් සවිබල ගැන්වීමේ අරමුණින් බැංකුව පුරාවට ක්‍රියාත්මක වූ නායකත්ව පුහුණු වැඩසටහනක්ද අප විසින් දියත් කරන ලදී. මෙහි සමාලෝචිත වසර තුළදී සහකාර කළමනාකාරවරුන් හා නියෝජ්‍ය කළමනාකරුවන් 394ක් වීම් පුහුණු වැඩසටහන සඳහා සහභාගී වී ඇත.

▼ GRI 401-2

පාරිශ්‍රමික හා ප්‍රතිලාභ

සේවකයින් ප්‍රකට කරන කාර්යසාධනය මත පදනම්ව ප්‍රතිලාභ සලසන අපසහපාති පාරිශ්‍රමික ක්‍රමවේදයක් මහජන බැංකුව තුළ පවතී. මෙහිදී ස්ත්‍රී පුරුෂ සේවක දෙපසයම වෙත සමාන ප්‍රතිලාභ උදා කරන සමාන ගෙවීම් ප්‍රතිපත්තියක් අප විසින් අනුගමනය කරනු ලැබේ. අපගේ සේවකයන් සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ සඳහාද හිමිකම් කියයි. මෙහි සමාලෝචනයට ලක් වන මූලය වර්ෂය තුළදී අප විසින් රු. මිලියන 1,124 ක මුදලක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වෙතද, රු. මිලියන 281 ක් සේවක අර්ථසාධක අරමුදල වෙතද දායක කර ඇත.

විවිධ සේවක කාණ්ඩ මත පදනම්ව සෑම ස්ථීර සේවකයෙකුම සඳහා ප්‍රතිලාභ මාලාවක් හිමි වේ. මෙලෙස අපගේ සේවකයන් සඳහා ලබා දෙන ප්‍රතිලාභ අතරට වාර්ෂික ප්‍රසාද දීමනා, නිශ්චිත සේවක ශ්‍රේණි සඳහා ලබා දෙන ප්‍රවෘත්ත දීමනා, නිවාඩු නිකේතන පහසුකම්, කාර්ය මණ්ඩල ණය පහසුකම්, වෛද්‍ය ප්‍රතිලාභ, මරණ පාරිතෝෂිකය, පුද්ගලික හදිසි අනතුරු රක්ෂණවරණ ක්‍රමවේදය, ආබාධිතතා හා අවලංගු ආවරණය, මාතෘකතනා ආවරණය හා විශ්‍රාමික ප්‍රතිලාභ ආදිය ඇතුළත් වේ.

සේවක යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම

සේවක යහපැවැත්ම කෙරෙහි උපකාරී වන සේවා පරිසරයක් බිහි කිරීමට සහ යහ වර්ගාවේදී බාධා පමුණුවන සාධක ඉවත් කරමින් සේවකයන් සෞඛ්‍යමත් ජීවන රටා වෙත යොමු කිරීම තුළින් ඔවුන්ගේ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගත් පියවර ගැනීමද අපගේ අරමුණක් වේ. සියලුම ව්‍යායාම් උපකරණවලින් සමන්විත ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථානයක් සහ යෝග අභ්‍යාස ආදී ක්‍රියාකාරකම් තුළින් සේවකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන අපගේ සේවකයන් වෙනුවෙන් විවිධ උපකාරී වැඩසටහන් මාලාවක්ම අප විසින් ක්‍රියාත්මක කර තබමු. මේ අතරම, මහජන බැංකු ක්‍රීඩා සංගමය, කලා සංගමය හා අනෙකුත් සමාගමික සංවිධාන හා සමාජ ආදිය මගින් සංවිධානය කරනු ලැබෙන විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වීමේ අවස්ථාවද සේවක මණ්ඩලය වෙත සලසා තිබේ. සේවකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් අති නවීන පුස්තකාලයක්ද ස්ථාපිත කොට ඇති අතර MBA සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් සාර්ථක ලෙස සපුරා සහතිකපත් ඉදිරිපත් කිරීම තුළින් අදාළ පාඨමාලාවල විභාග ගාස්තු බැරකුවෙන් අයකර ගැනීමට අවස්ථාව සැලසීම ඔස්සේ උසස් අධ්‍යාපන අවස්ථා හඹා යාම කෙරෙහිද සේවකයන් දිරිමත් කිරීමට පියවර ගැනේ.

මීට අමතරව, කුඩා දරුවන් සිටින මව්වරුන් සඳහා පැය දෙකක දරුවන් රැකබලා ගැනීමේ විවේක කාලයක්ද නියමිත සේවා කාලයට කලින් පිටව යාමේ අවස්ථාවක්ද හිමි වේ. සම්මත සේවා පැය ගණන් ඉක්මවමින් සේවය කිරීමට අපගේ කිසිදු සේවකයෙකු පෙළඹවීමට අප කිසි විටෙකත් කටයුතු කරන්නේ නැත. මේ අතර, ආතති කළමනාකරණ පුහුණුවක් ඔස්සේ සේවකයන්ගේ මානසික යහපැවැත්ම ඉහළ නංවා ගැනීමටද අප සහාය වන අතර බැරකුව විසින් සංවිධානය කරනු ලැබෙන සේවක සහභාගීත්ව වැඩසටහනේ නියැලීමටද නිසි අවස්ථා සේවක මණ්ඩලය වෙත ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

සේවක සහභාගීත්වය

සේවකයන්ගේ සුභසිද්ධිය ඉහළ නංවමින් ඔවුන්ගේ අභිප්‍රේරණ මට්ටම වැඩිදියුණු කිරීම සඳහා සේවක සහභාගීත්ව වැඩසටහන් කිහිපයක්ම වාර්ෂිකව පවත්වනු ලැබේ. 2019 වසර තුළදී පවත්වන ලද විවැනි වැඩසටහන් පහතින් දැක්වේ:



බැංකුව තුළ වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට උපහාර පිදීමේ උත්සවය



මහජන බැංකුවේ සුපිරි තරු අගයමින් Achievers Award සම්මාන ප්‍රදානය



පොසන් හක් හි වැඩසටහන



පුශ්‍ය විචාරාත්මක වැඩසටහන



බැංකු සංවර්ධන සැමරුම

මානව ප්‍රාග්ධනය




හත්තල් සැමරුම හා කැරොල් ගී ප්‍රසංගය

▼ GRI 401-1

සේවක පිරිවැටුප

අපගේ සේවක පිරිවැටුප සතුවැදායක මට්ටමක පවතින අතර 2019 මූල්‍ය වර්ෂය තුළදී සේවකයන් 18 දෙනෙකු සේවයෙන් ඉවත් වී තිබේ.



වයස් කාණ්ඩය හා ස්ත්‍රී පුරුෂභාවය අනුව සේවක පිරිවැටුප - 2019

වයස් කාණ්ඩය	පුරුෂ	ස්ත්‍රී	මුළු එකතුව
වයස අවු. 18-25	-	-	-
වයස අවු. 26-35	6	21	27
වයස අවු. 36-45	3	7	10
වයස අවු. 46 -55	21	15	36
වයස අවු. 56 ට වැඩි	109	90	199
එකතුව	139	133	272

ප්‍රදේශය හා ස්ත්‍රී පුරුෂභාවය අනුව සේවක පිරිවැටුප

ප්‍රදේශය	පුරුෂ	ස්ත්‍රී	එකතුව	පුරුෂ %	ස්ත්‍රී %
අම්පාර	2	-	2	100.00	-
අනුරාධපුර	3	3	6	50.00	50.00
බදුල්ල	13	7	20	65.00	35.00
මඩකලපුව	5	1	6	83.33	16.67
කොළඹ	9	27	36	25.00	75.00
ගාල්ල	5	1	6	83.33	16.67
ගම්පහ	6	9	15	40.00	60.00
හම්බන්තොට	6	3	9	66.67	33.33
යාපනය	3	3	6	50.00	50.00
කළුතර	9	7	16	56.25	43.75
මහනුවර	6	8	14	42.86	57.14
කෑගල්ල	2	3	5	40.00	60.00
කරුණෑගල	6	1	7	85.71	14.29
මාතලේ	6	6	12	50.00	50.00
මාතර	7	6	13	63.85	46.15
මොනරාගල	1	-	1	100.00	-
නුවර එළිය	1	1	2	50.00	50.00
පොලොන්නරුව	3	1	4	75.00	25.00
පුත්තලම	1	4	5	20.00	80.00
රත්නපුර	4	6	10	40.00	60.00
වත්ති	2	1	3	66.67	33.33
ච්ඡිකුණාමලය	1	2	3	33.33	66.67
ප්‍රධාන කාර්යාලය	38	33	71	53.52	46.48
එකතුව	139	133	272	51.10	48.90

වයස් කාණ්ඩ, ස්ත්‍රී පුරුෂභාවය හා සේවක කාණ්ඩය අනුව සේවක පිරිවැටුප - 2019

	වයස අවු. 18-25		වයස අවු. 26-35		වයස අවු. 36-45		වයස අවු. 46-55		වයස අවු. 56 සහ ඊට වැඩි	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
ආයතනික කළමනාකාරිත්වය	-	-	-	-	-	-	-	-	-	2
විධායක කළමනාකාරිත්වය	-	-	-	-	-	-	-	-	4	3
නිලධාරීන් (3-111-1 ශ්‍රේණිය)	-	-	-	4	1	4	5	11	71	75
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණිය	-	-	4	7	-	1	3	-	-	-
වෙනත් රැකියා කාණ්ඩ	-	-	-	-	-	2	8	4	26	10
කළමනාකරණ පුහුණුලාභීන්	-	-	1	4	-	-	-	-	-	-
ගනුදෙනුකාර සේවා සහායකයින්	-	-	-	4	-	-	-	-	-	-
වෙනත් කොන්ත්‍රාත් සේවකයින්	-	-	1	2	2	-	5	-	1	-
එකතුව	-	-	6	21	3	7	21	15	109	90

සේවක සන්නිවේදනය, ආචාරධර්ම හා ඒකාග්‍රතාව

▼ GRI 402-1

සේවක සන්නිවේදනය

අපගේ සේවකයන් සමග සම්බන්ධ වීමට, ඔවුන් වෙත සවන් දීමට හා ඔවුන් සමග කටයුතු කිරීමටම වෙන් වූ සන්නිවේදන නාලිකා රැසක් පවතී. විධිමත් මෙන්ම අවිධිමත් සන්නිවේදන නාලිකා ඔස්සේ බැංකුවට පුරාවටම සේවක සහභාගිත්වය ඉහළ නැංවීම අපි නිරතුරුවම දිරිමත් කරන්නෙමු. මේ අනුව පවත්වනු ලැබෙන සේවක ගෝරම හා කණ්ඩායම් දැනුම්වත්කිරීම් ආදී ක්‍රියාකාරකම් සේවකයන්ට ප්‍රධාන සංවර්ධනයන් හා ව්‍යාපාරික කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡාවන්හි නියැළී සිය මත ඉදිරිපත් කිරීමට අවස්ථාව උළු කරයි.

සන්නිවේදන නාලිකා	අන්තර්ගතය	පවත්වන වාර ගණන
පු.වි.නි. - සාමාන්‍යකාරි-කාරීගේ ප්‍රධාන දැනුම්වත් කිරීමේ රැස්වීම්	බැංකුවේ කාර්යසාධනය, ශාඛා/සේවක ජයග්‍රහණ හා අනෙකුත් වැදගත් සිදුවීම් අතුළත් ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යකාරීගේ පණිවුඩය ශාඛා කළමනාකාර විසින් සිය කණ්ඩායම වෙත දැනුම් දේ.	මාසිකව
ආයතනික කළමනාකරණ රැස්වීම්	ආයතනික කළමනාකරණ කණ්ඩායම් සාමාජිකයන් විසින් සමාගමේ උපායමාර්ගික ක්‍රියාමාර්ග, මෙහෙයුම් ගැටළු ආදිය සාකච්ඡා කරනු ලැබේ.	මාසිකව
ප්‍රාදේශීය කළමනාකාර-වරුන්ගේ සම්මන්ත්‍රණය	ව්‍යාපාරික ප්‍රගතිය, අයකර ගැනීම්, සේවක දුක්ගැහවිලි, ස්ථාන මාරුකිරීම්, ව්‍යාපාරික ඉලක්ක සාක්‍ෂාත් කරගැනීම සහ විවිධ ව්‍යුහමය ප්‍රකාර උපදෙස් හා බැඳී තොරතුරු ආදිය සාකච්ඡා කෙරේ.	මාසිකව
අභ්‍යන්තර ජාලය		අවශ්‍ය අවස්ථාවලදී
"Pulse" සඟරාව	මෙය, වැදගත් සිදුවීම්, ජයග්‍රහණයන් සහ බැංකුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් සේවකයන් දැනුම්වත් කිරීම අරමුණු කරගත් සෑම දෙපාර්තමේන්තුවක්ම කරා ළඟා වන පුවත් ලිපියකි.	කාර්තුමය වශයෙන්

මෙහෙයුම් වෙනස්කම් සඳහා වූ අවම දැනුම්දීමේ කාලය

සිදු කරනු ලබන සියලුම මෙහෙයුම් වෙනස්කම් හා ඒවා නිසා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයකට පෙරාතුව සේවකයන් දැනුම්වත් කිරීමට පියවර ගැනේ. මේ නිසා විවැනි වෙනස්වීම් හා පරිවර්තනයන් පේතුවෙන් සේවකයන්ගේ චිත්ත දෛර්‍යය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැලකිය යුතු තරමින් අවම කෙරේ.

මෙහෙයුම් වෙනස්කම් සඳහා වූ අවම දැනුම්දීමේ කාලසීමාවන් පහතින් දැක්වේ:

වෙනසෙහි ස්වභාවය	දැනුම්දීමේ කාල සීමාව
ස්ථාන මාරු කිරීම්	සති 2
ඉල්ලා අස්වීම්	මාස 1
විශ්‍රාම ලැබීම්	මාස 3
සේවය අවසන් කිරීම්	මාස 1-3

දුක්ගැහවිලි කළමනාකරණය

සිය වෘත්තීය සබඳතාවන්හිදී සේවකයන් මුහුණ පාන විවිධ දුෂ්කරතා හේතුවෙන් මතු වන සේවක දුක්ගැහවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම උදෙසා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉතාම පැහැදිලි හා විනිවිදභාවයෙන් යුතු කාර්ය පරිපාටියක් තිබේ. මෙහිදී සෑම සේවකයෙකුම වෙත සාධාරණ, අපක්‍ෂපාතී හා කාලීන වශයෙන් සැලකීමක් සිදු වන බව සහතික කරනු පිණිස හා ඉස්මතු වන පැමිණිලි අදාළ අංශ වෙත යොමු කිරීමට ක්‍රියාපිලිවෙතක් පවතී.

කවර හෝ සේවකයෙකු හට දුක්ගැහවිලි ලක් වේ නම් පළමුව විය අදාළ ආසන්නතම අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව ගැටළුවට විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූයේ නම් එකී දුක්ගැහවිලි බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි වේ. සේවකයන්ගේ දුක්ගැහවිලි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යකාරී වෙත ඉදිරිපත් කිරීම තුළින් ඒවාට පිලියම් යෙදීමේ ක්‍රමවේදයක්ද මතපත බැංකුව තුළ ක්‍රියාත්මක වේ. එහිදී ආයතනික කළමනාකරණ කණ්ඩායම් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් එකී දුක්ගැහවිලි සමාලෝචනයට ලක් කෙරෙන අතර එම සමාලෝචනයෙහි ප්‍රතිඵල මත

මානව ප්‍රාග්ධනය

පදනමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී විසින් නිසි පිලියම් යොදනු ලැබේ. මෙහි සමාලෝචනය වන වසර තුළදී ඉදිරිපත් කෙරුණු මුළු දැක්වෙන්නාවූ 20 ක් වෙනුවෙන් නිවර්තකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

▼ GRI 102-41

සාමූහික කේවලීකරණය

වෘත්තීය සම්පත් සමග විධිමත් සාමූහික කේවලීකරණ ගිවිසුමක් බැංකුව සතු වන අතර සේවකයන්ට සිය දැක්වෙන්නාවූ ඉදිරිපත් කිරීම සඳහා විවෘත ප්‍රතිපත්තියක්ද වේ. බැංකුවේ සමස්ත සේවක පිරිසෙන් 99% ක් නියෝජනය වන පරිදි ප්‍රධාන කළමනාකාර කාර්යාලය දක්වා සේවකයන් විසි සාමූහික ගිවිසුමෙන් ආවරණය වේ.

සේවක වෘත්තීය සම්පත්	සාමාජික සේවක සංඛ්‍යාව
ලංකා බැංකු සේවක සංගමය	6,659
නිලධාරීන්ගේ සංගමය	357
ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය	61
ජාතික සේවක සංගමය	434
සමස්ථ ලංකා බැංකු සේවක සංගමය	37
එකතුව	7,548

▼ GRI 102-16, 102-17, 102-26, 205-2, 205-3

දූෂණ විරෝධී පිළිවෙත්

සවිමත් දූෂණ විරෝධී සංස්කෘතියක් අපගේ බැංකුව තුළ පෝෂිතව පවතින අතර ප්‍රගාමී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ, අභ්‍යන්තර විමර්ශන හා පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අවදානම් කළමනාකරණ ඒකකයෙහි සහයෝගය විය වෙත නිරතුරුවම හිමි වේ. දූෂණය හා වංචාකාරී වර්ගවන් තුරන් කිරීම සම්බන්ධයෙන් සියලුම සේවකයන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමට විමර්ශන හා පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත දූෂණ විරෝධී ප්‍රතිපත්තිය බැංකුවේ සියලුම කාර්ය මණ්ඩල වෙත සන්නිවේදනය කර තිබේ. අල්ලස් හා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි නිවාරණ ප්‍රවේශයක් අප විසින් අනුගමනය කරනු ලැබෙන අතර වචන සිදුවීම් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට නොවන්නෙමු. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළ දූෂණ විරෝධී පිළිවෙත් සම්බන්ධයෙන් පැය 14,520 ක පුහුණුවක් අපගේ සමස්ථ සේවක මණ්ඩලය වෙනුවෙන් වෙන් කළෙමු.

	සංඛ්‍යාව	%
සමාගමේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා ක්‍රමවේද සම්බන්ධයෙන් දැක්වන ලද මුළු පාලක මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව හා ප්‍රතිශතය	සියලුම සේවකයන්	100
සමාගමේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා ක්‍රමවේද සම්බන්ධයෙන් දැක්වන ලද මුළු සේවක සංඛ්‍යාව හා ප්‍රතිශතය	සියලුම සේවකයන්	100
දූෂණ විරෝධී පිළිවෙත් සම්බන්ධයෙන් පුහුණුව ලැබූ මුළු සේවක සංඛ්‍යාව හා ප්‍රතිශතය	1,815	23.2
තහවුරු කරන ලද දූෂණ සිදුවීම් හා ප්‍රතිශතය	93	අදාළ නොවේ
දූෂණ වර්ග හේතුවෙන් සේවයෙන් ඉවත් කරන ලද හෝ විනය ක්‍රියාමාර්ගවලට යටත් කරන ලද තහවුරු කරන ලද මුළු සේවක සංඛ්‍යාව	237	අදාළ නොවේ

සමාගමේ සුපිළිපත් බව අගයමින් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා අපි නිරතුරුවම අපගේ සාමාජිකයන් වෙත සහාය වන්නෙමු. නිවැරදි තීරණ ගැනීම තුළින් යහපත් සේවා වර්ගවක නිරත වීමට ඔවුන්ට සහාය වනු පිණිස පහත සඳහන් ප්‍රතිපත්ති පිහිටුවා තිබේ:

- **සාංගමික යහපාලන සංග්‍රහය** - සමූහය තුළ ආචාරධාර්මික හැසිරීම හා සුපිළිපත් බව තහවුරු කරන මෙන් සියලුම සේවකයන් පොළඹවාලන විටිතාකම් හා වර්ග පිළිවෙත් අඩංගු නිල ලේඛනයකි.
- **සේවකයන් සඳහා වන වර්ග ධර්ම සංග්‍රහය** - සමූහයේ සෑම සේවකයෙකුම ආයතනික වර්ග ධර්ම සංග්‍රහයට අනුකූලතාව දක්වන බව අපේක්ෂා කෙරෙන අතර සමූහයෙහි සේවයේ පිහිටුවීමේදී ඔවුන් විසින් මෙකී පිළිවෙත් සංග්‍රහයට අත්සන් තැබිය යුතු වේ.
- **විනය නීති සංග්‍රහය** - විෂමාවාරයක් ලෙස සලකනු ලැබෙන්නේ කුමක්ද යන්න නිර්වචනය කෙරෙන හා විෂමාවාර ක්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන විධිමත් විනය ක්‍රියා පටිපාටිය දැක්වෙන නිල ලේඛනයකි.
- **දූෂණ-අක්‍රමිකතා දැනුම් දීමේ ප්‍රතිපත්තිය** - දූෂණය කිසිදු ලෙසකින් අනුමත නොකිරීමේ ප්‍රතිපත්තිය පිළිබිඹු කෙරෙන, විෂමාවාර හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන වැඩිමහත් පියවරකි. ඔහුම සේවකයෙකුට පහත සිදුවීම් සම්බන්ධයෙන් සිය ආසන්නතම අධ්‍යක්ෂ නිලධාරී හෝ සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කළ හැකිය. මෙහිදී අදාළ සේවකයාගේ/සේවිකාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැංකුව සහතික වේ.
 - i. විනය නීති සංග්‍රහය කඩ කිරීම
 - ii. නෛතික/නියාමන බැඳීම් වෙත නිසි අනුකූලතාව දැක්වීමට අපොහොසත් වීම
 - iii. සාධාරණය ඉටු නොවීමේ සිදුවීම්
 - iv. මූල්‍යමය අක්‍රමිකතා

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය



සමාජ හා සබඳතා ප්‍රාග්ධනය අප සතු ඉතාම වටිනා වත්කමකි. සෑම පාර්ශ්වයක් වෙතම සමානව සලකමින් අනෙකුත් වර්ධනය ඔස්සේ විශ්වාසය ගොඩනගා ගන්නා අතරම ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ආයෝජකයන් හා විවිධ ප්‍රජාවන් සමග ඇති අපගේ සබඳතා දූෂක ගණනාවක් පුරාවට ගොඩනගා ගන්නා ලද ඒවා වේ.

අපගේ සමාජ හා සබඳතා ප්‍රාග්ධනය කළමනාකරණය කරගැනීම

මෙරට බැංකු කර්මාන්තය තුළ දැවැන්තම ගනුදෙනුකාර පදනම අප සතුවේ. අපගේ විශිෂ්ටත්වය රටා පවතිනුයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මතව හඳුනා ගනිමින් ඔවුන් වෙත නවෝත්පාදනාත්මක විසඳුම් ලබා දීම තුළ බව අපි වටහා ගෙන සිටින්නෙමු. විවිධ පාර්ශ්වකාර කාණ්ඩ වෙත ඉහළම වටිනාකමක් නිර්මාණය කරනු පිණිස අපගේ මානව සම්පත, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදිත වත්කම් හා කාර්යක්ෂම ක්‍රියාවලීන් හා පද්ධති ආදිය විෂයක ආයෝජන ඔස්සේ අපගේ සේවා ශක්‍යතාව වැඩිදියුණු කරගැනීමට අපි නිරතුවී කටයුතු කරන්නෙමු. අප සතු නියුණු මූල්‍යමය නිපුණතාව ගනුදෙනුකාර අවශ්‍යතා සමග මුසු කිරීම තුළින් ඔවුන් වෙනුවෙන් බිහිකරනු ලැබෙන වටිනාකම ඉහළ නැංවීමට හේතු වන නවෝත්පාදනාත්මක හා කර්මාන්තයේ පෙරමුණ ගන්නා නිපැයුම් ලබා දීම අපගේ අරමුණයි. සවිමත් සමාජ යහපාලනයක් හා සාධාරණ ප්‍රතිපත්තියක් තුළින් අපගේ සේවා හා නිපැයුම්වල නිරසාරතාව සහතික කිරීමට අපි පියවර ගන්නෙමු. ගනුදෙනුකාර සබඳතා, නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ මෙහෙයුම් හා සේවා විශිෂ්ටතාව ආදිය අප සුවිශේෂී කරණ සාධක වේ.

▶ ගනුදෙනුකාර ප්‍රාග්ධනය


වැදගත් කරුණු

ශ්‍රී ලංකාව පුරාවට මිලියන 14
ඉක්මවන ගනුදෙනුකාර ප්‍රජාවක්

2019 වසරේදී නව ගනුදෙනුකරුවන් **600,000** කට අධික පිරිසක් සම්බන්ධ කරගන්නා ලදී.

ජංගම හා අන්තර්ජාල බැංකුකරණ විසඳුම් ඔස්සේ **රු. බිලියන 80** කට ආසන්න ගනුදෙනු වටිනාකමක්.

ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන **2000** කට ආසන්න ප්‍රමාණයක්



නිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත අනුගත වීම

1 NO POVERTY

කාන්තාවන් හා පුරුෂයන් සියලුම දෙනා සවිබල ගැන්වීම සහ ආර්ථික හා මූල්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට ඇති හිමිකම සහතික කිරීම.

10 REDUCED INEQUALITIES


ස්ත්‍රී පුරුෂභාවය, වයස, ආබාධිතතා, ජනවර්ගය, ආගම හෝ ආර්ථික තත්ත්වය යන කවර සාධකයක් හෝ විශේෂ කර නොගනිමින් ගනුදෙනුකරුවන් සියලුම දෙනා සමාජ හා ආර්ථික වශයෙන් අන්තර්ගත කරගැනීමට ප්‍රවර්ධනය කරන ලදී.

දීප ව්‍යාප්ත ශාඛා ජාලය හා ඩිජිටල් බැංකුකරණ නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාව පුරාවට මිලියන 10 ඉක්මවන අපගේ ගනුදෙනුකාර ප්‍රජාව වෙත සමීප වීමට අපි කටයුතු කරන්නෙමු. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී අපගේ ගනුදෙනුකාර පදනම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත්තේ අපගේ බැංකුව හා අප සතු සවිමත් සන්නාම කීර්ති නාමය කෙරෙහි ඔවුන් තබන විශ්වාසය තහවුරු කරමිනි. අප සතු විවිධත්වයෙන් යුතු ගනුදෙනුකාර පදනම මගින් දේශීය ආර්ථිකයේ සෑම වයස් කාණ්ඩයක්ම හා අංශයක්ම ආවරණය කෙරේ.

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

තුරෝලීය බෙදියාම අනුව ගනුදෙනුකාර පදනම - 2019

අපගේ ගනුදෙනුකාර පදනමේ තුරෝලීය නොහොත් ප්‍රාදේශීය බෙදියාම තුළින් පෙන්නුම් කෙරෙන්නේ බස්නාහිර පළාතෙන් පරිබාහිරව සතුටුදායක වර්ධනයක් පවතින බවයි. රටෙහි ආර්ථිකය හා ධනය විෂයක සම්පත් අති බහුතරය බස්නාහිර පළාත තුළට ඒකරාශී වී ඇති පසුබිමක් තුළ මුළු ගනුදෙනුකරුවන්ගේ හතරෙන් තුනක්ම වෙනත් පළාත් කෙරෙහි ඒකරාශී වීම සතුටුදායක තත්ත්වයකි. සාපේක්ෂ වශයෙන් පසුගාමී පළාත් ඇසුරින් පවා අපගේ ගනුදෙනුකරුවන් ඉතාම සතුටුදායක ලෙස බෙදී යාමක් පෙන්නුම් කෙරේ.



▼ GRI 102.2, 206-1

අපගේ සේවා හා නිපැයුම්

අත්තිකාරම්, තැන්පතු සහ කාඩ්පත් වැනි අනෙකුත් නිපැයුම් අපගේ සේවා හා නිෂ්පාදන කළමනාකරණයේ වේ. ගනුදෙනුකාර භවතුන්ගේ අවශ්‍යතා ගැඹුරින් වටහා ගැනීම තුළින් ඔවුන්ගේ ජීවිත කාල පුරාවටම නවෝත්පාදනයෙන්, නම්‍යශීලීතාවෙන් හා පිරිවැය කාර්යක්ෂමතාවෙන් සවිගන්වුණු සේවා හා නිපැයුම් ලබා දීමට අපි කටයුතු කරන්නෙමු. මූල්‍ය සේවා සඳහා ශ්‍රී ලංකාවේ අසමසම වෙළෙඳපොල පුරෝගාමියා වශයෙන් අපටම ආවේණික පළපුරුද්ද, සේවා කේන්ද්‍රීයතාව හා තාක්ෂණික ප්‍රවණතා කෙරෙහි දක්වන නිරන්තර නිරාවරණය පාදක කරගනිමින් සෑම ගනුදෙනුකාර අංශයක්ම ඇතුළත් වන පරිදි ගතිකත්වයෙන් යුතු නිපැයුම් හා සේවා මාලාවක් ලබා දීමට අප විසින් පියවර ගනු ලැබේ. අපගේ නිෂ්පාදනවල සවිමත්තාවය හා ගනුදෙනුකරුවන් සඳහා ඒවායෙහි ඇති අදාළතාව සනිටුහන් කරන නොදම සාක්ෂිය වන්නේ ස්ථිර හැඟී යාමක් ප්‍රකට කරන අපගේ ගනුදෙනුකාර පදනමයි.

පවතින වෙළෙඳපොල ප්‍රවණතා හා රටෙහි මූල්‍ය ප්‍රතිපත්තිය වෙත අනුකූල වන පරිදි අපගේ සේවා හා නිපැයුම් සඳහා මිල නියම කිරීම සිදු කෙරෙන අතර තරගකාරීත්වය පවතින කෙරෙහ, විශ්වාසය කඩ කෙරෙන හා ඒකාධිකාරී ව්‍යාපාරික පරිචයන්හි අපි කිසිවිටෙකත් නිරත නොවන්නෙමු. වාර්තාකරණ වසර තුළ ප්‍රමාද ගෙවීම් හා දඩ මුදල් කිසිවක් බැරකුව විසින් ගෙවීමට සිදු වී නොමැත.








"වත්මප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය - කිරිඳිවෙල ප්‍රදේශය



"RLOS" ණය ප්‍රවර්ධන වැඩසටහන - සිද්ධායුර්වේද ප්‍රදේශය

අපගේ නිෂ්පාදන හා සේවා

 <p>සිල්ලර බැංකුකරණය</p>	<p>තැන්පතු නිෂ්පාදන</p> <ol style="list-style-type: none"> ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් <ul style="list-style-type: none"> ඉසුරු උදාන සීසු උදාන Yes වහිතා වාසනා ජන ජය 	<ul style="list-style-type: none"> අස්වැන්න පරිණත පීපල්ස් රිලැක්ස් සාමාන්‍ය ඉතුරුම් <ol style="list-style-type: none"> ස්ථාවර තැන්පතු අැමතුම් තැන්පතු විදේශ මුදල් තැන්පතු 	<p>අත්තිකාරම්</p> <ol style="list-style-type: none"> පුද්ගලික ණය කාලින ණය නිවාස ණය උකස් සේවා 	<p>වෙනත්</p> <ol style="list-style-type: none"> ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් තැහි වවුචර මොබයිල් හා SMS බැංකුකරණය අන්තර්ජාල බැංකුකරණය
 <p>ව්‍යවසායික බැංකුකරණය</p>	<ol style="list-style-type: none"> ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් ස්ථාවර තැන්පතු අයිරා කාලින ණය 	<ol style="list-style-type: none"> සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායික ණය සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙළෙඳ මූල්‍ය 		
 <p>තොග බැංකුකරණය</p>	<ol style="list-style-type: none"> ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් ස්ථාවර තැන්පතු අයිරා කාලින ණය 	<ol style="list-style-type: none"> වෙළෙඳ මූල්‍ය <ul style="list-style-type: none"> ආනයන/අපනයන මූල්‍යකරණය තැවිගත ප්‍රවාහන හා බැංකු අපකර 	<ul style="list-style-type: none"> ජාත්‍යන්තර වෙළෙඳ ගෙවීම් සඳහා පහසුකම් (ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණයන්) 	
 <p>භාණ්ඩාගාරය සහ ආයෝජන බැංකුකරණය</p>	<ol style="list-style-type: none"> මුදල් වෙළෙඳපොල ක්‍රියාකාරකම් රජයේ සුරැකුම්පත් ආශ්‍රිත වෙළෙඳ කටයුතු 	<ol style="list-style-type: none"> රජයේ සුරැකුම්පත් ආශ්‍රිත ප්‍රතිමුද්‍රිත ගැනුම් ගනුදෙනු විදේශ විනිමය ගනුදෙනු ව්‍යුත්පන්න ගනුදෙනු 	<ol style="list-style-type: none"> ආයෝජන බැංකුකරණය, ණය ව්‍යුහගත කිරීම, උපදේශන සේවා, භාරකාරත්ව සේවා 	
 <p>ජාත්‍යන්තර මෙහෙයුම්</p>	<ol style="list-style-type: none"> වෙළෙඳ සේවා විදේශ ගනුදෙනුකාර සේවා විදේශ මුදල් ප්‍රේෂණ විදේශ මුදල් තැන්පතු ජාත්‍යන්තර ගෙවීම් හා පියවීමේ සේවා 			

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය



විශිෂ්ට දක්‍ෂතා සහිත සිසුන් "සිසු උදාන විශිෂ්ටයෝ" හි දී මහජන බැංකුවේ සම්මානයට පාත්‍ර විය.



ජාත්‍යන්තර ඛාන්තා දින සැමරීම



YES ගිණුම සම්බන්ධ මහජන බැංකුවේ ජාත්‍යන්තර තරුණ දිනය සමරන ලදී.

ගනුදෙනුකාර අත්දැකීම කළමනාකරණය

අපගේ ගනුදෙනුකරුවන්ට අප හා සිදු කරන සෑම ගනුදෙනු කටයුත්තක්ම වටිනාකමකින් යුතු හා ඔවුන්ගේ අපේක්ෂා ඉක්මවා යන අත්දැකීමක් බවට පරිවර්තනය කරනු පිණිස ඔවුන්ගේ සියලුම මූල්‍ය අවශ්‍යතා සඳහා ඒකාබද්ධ හා සාකච්ඡාවාදී විසඳුම් ලබා දීම අපගේ නිරන්තර අරමුණයි.

හිසි සමාජ හා පාරිසරික නියාමන ප්‍රමිතීන්ට අනුකූලතාව දක්වමින් ඉහළම තත්ත්වයේ තිරසාර නිපැයුම් හා සේවාවන් ලබා දීම උදෙසා අපගේ පද්ධතීන් හා ක්‍රියාවලීන් නවෝත්පාදනයට ලක් කිරීම තුළින් එකී අරමුණ ඉටුකර ගැනීමට අපි කටයුතු කරන්නෙමු. දිවයිනේ සෑම ස්ථානයකම ආවරණය කෙරෙන පුළුල් සේවා මධ්‍යස්ථාන ජාලය ඔස්සේ පමණක් නොව වසරේ දින 365 පැය 24 පුරාවටම සේවය සඳහා විවෘත අතරා සේවා අවකාශයක් හරහා අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්ද අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්නෙමු. අභ්‍යන්තර ක්‍රියාවලීන් කාර්යක්ෂමකරණය තුළින් දෝෂ හා ප්‍රමාදවීම් අඩුකර ගැනීමටත්, ගනුදෙනුකරුවන් වෙත සේවාව ලබා දීම සඳහා උපරිම කාලයක් කැප කිරීමේ අවස්ථාව අපගේ සේවක මණ්ඩලය වෙත ලබා දීමටත් අප විසින් පියවර ගෙන තිබේ. ගනුදෙනුකාර සේවාව වැඩිදියුණු කරනු පිණිස සහාය දක්වමින් ඉහළ ස්වාධීනත්වයකින් යුතුව ශාඛා මට්ටමින් ක්‍රියාත්මක වීමට ඉඩකඩ සලසනු පිණිස අපගේ පාලන අධිකාරීත්වයද විමධ්‍යගත කරන ලදී.

මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන සේවාව තවදුරටත් ඉහළ නැංවීම උදෙසා ලොබ් කළමනාකාරවරයෙකු පත් කිරීමට අප පියවර ගත් අතර අපගේ වටිනා ගනුදෙනුකාර ප්‍රජාව වෙත අසම්පූර්ණ සේවාවක් ලබා දීමේ අරමුණින් Elegance Centre සේවා මධ්‍යස්ථානයක්ද විවෘත කරන ලදී. ගනුදෙනුකරුවන් සඳහා පුද්ගලීකරණය වූ හා අගය එකතු කළ ගනුදෙනුකාර සේවාවක් ලබා දීම සඳහා දොරන් දොර ගොස් ඔවුන් වෙත සමීප වීමටද අපි කටයුතු කරන්නෙමු.

▼ GRI 471-1, 417-2, 417-3

නිෂ්පාදන හා සේවා ලාංඡනකරණය සහ අලෙවිකරණ සන්නිවේදනය

සාධාරණ හා නිවැරදි තොරතුරු දැනගැනීමට ගනුදෙනුකරුවන්ට ඇති අයිතියට ගරු කරමින් අපගේ නිෂ්පාදන හා සේවා සම්බන්ධ පැහැදිලි, නිවැරදි, කාලීන වශයෙන් යාවත්කාල වූ සහ අදාළතාවයෙන් යුතු තොරතුරු සන්නිවේදනය කිරීමටද අප විසින් පියවර ගත්තේ. මෙමගින් සිය මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් සබුද්ධික තීරණ ගැනීමට සහායක් අපගේ ගනුදෙනුකාර හවුලන් වෙත ලැබේ. මේ සඳහා උපකාරී වන බැංකුවේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය සකස් කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිර්මාණය කර ඇති අවශ්‍යතාවන්ට හිසි අනුකූලතාව දක්වමිනි. අපගේ නිෂ්පාදන හා සේවාවන්ට අදාළ වන නියමයන් හා කොන්දේසි සියල්ලම පහසුවෙන් වටහාගත හැකි පරිදි ඉතාම සරල හා පැහැදිලි ලෙස හිකුත් කර ඇත. තැන්පතු හා අන්තිකාරම්වලට අදාළ පොලී, විනිමය අනුපාත හා අනෙකුත් අදාළ වන ගාස්තු අපගේ ආයතනික වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර එකී තොරතුරු දෛනිකව යාවත්කාල කෙරේ. අපගේ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධ තොරතුරු සහ ඒවාට අදාළ නියමයන් හා කොන්දේසි සියල්ලම සිංහල, දුම්රිප හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කර සියලුම ශාඛාවලින් ලබාගත හැකි පරිදි ස්ථානගත කර තිබේ. එසේම, අපගේ නිෂ්පාදන හා සේවාවන්ට අදාළ තොරතුරු ගනුදෙනුකරුවන් වෙත නිවැරදිව ලබා දීමට මහජන බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය නිරතුරුව කටයුතු කරයි.

අපගේ සියලුම අලෙවිකරණ සන්නිවේදන කටයුතු සැලසුම් කරනු ලබන්නේ බැංකුවේ ආයතනික සන්නිවේදන ප්‍රතිපත්තියට අනුකූලව වන අතර භාෂා තුනෙන්ම එකී වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මහජන බැංකුවේ සන්නාමකරණ මාර්ගෝපදේශයන්ට අනුකූලව ආචාරධාර්මික හා වගකීම්සහගත අලෙවිකරණ මූලධර්ම ගුරුකොට ගනිමින් සිදු කරනු ලබන අපගේ අලෙවිකරණ සන්නිවේදනයන් මගින් මහජනතාව නොමග යැවීමක් සිදු නොවන බව සහතික කිරීමට අපි සෑමවිටම වගබලා ගන්නෙමු. සියලුම අලෙවිකරණ සන්නිවේදනයන් ප්‍රකාශනයට පෙරාතුව සියුම් සන්නිරීක්ෂණයකට ලක් කොට දැඩි අනුමත කිරීමේ ක්‍රියාවලියකට ලක් කරන්නේ විබැවිනි.

මෙහි සමාලෝචනය වන වසර තුළ නිෂ්පාදන හා සේවා ලාංඡනකරණය, අලෙවිකරණ සන්නිවේදනයන් හෝ නිසි ස්වේච්ඡා පිළිවෙත් හෝ වෙනත් මාර්ගෝපදේශනයකට අදාළව කිසිදු අනනුකූලතාවක් වාර්තා නොවීය.

තුරුගේලිය ව්‍යාප්තිය

අපගේ බැංකු මෙහෙයුම් දිවයිනේ සෑම පළාතක් වෙතම ව්‍යාප්ත වී තිබීම නිසා මෙරට ජන සමාජයේ අඩු සංවර්ධනයක් ප්‍රකට කරන හා අවචරප්‍රසාදිත ප්‍රජාවන් වෙත සාර්ථකව සේවා ලබා දීමට අපට හැකියාව ලැබී තිබේ. අපගේ ගනුදෙනුකරුවන් අතරින් 73.7% ක් ම බස්නාහිර පළාතෙන් පරිබාහිර පළාත් නියෝජනය කරන්නෝ වෙති. විස්තීර්ණ නිපැයුම් හා සේවා කළඹක් ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අමතරව රටෙහි ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද අපි දායක වන්නෙමු. අපගේ නිෂ්පාදන හා සේවාවන් සියලුම ප්‍රධාන ආර්ථික අංශ ආවරණය කරන අතර අප ලබා දෙන පහසුකම් ඔස්සේ ගනුදෙනුකරුවන් හා අදාළ අංශ වෙනුවෙන් ආදායම් උත්පාදනය කිරීමටද සහායක් ලබා දෙනු ලැබේ.

ගනුදෙනුකරුවන් විසින් අපගේ සේවා ජාලය භාවිත කිරීම

ගනුදෙනුකරුවන් හට අපගේ සේවාවන් හා නිපැයුම් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇති බව සහතික කිරීම මහජන බැංකුවේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් ලෙස අපි සලකමු. එම අරමුණ ඉටුකර ගනු පිණිස අපගේ ව්‍යාප්තිය ශාඛා 739 ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකි වූ අතර දිවයින පුරා ATM යන්ත්‍ර 755 ක්, මුදල් තැන්පතු යන්ත්‍ර 270 ක් හා කියෝස්ක් යන්ත්‍ර 222 ක් දක්වා එකී ව්‍යාප්තිය තහවුරු කරගැනීමට අප විසින් පියවර ගෙන තිබේ. වාර්ෂිකව මහජන බැංකුවේ ගිණුම් හිමියන් නොවන ගනුදෙනුකරුවන් විසින් මිලියන 15 කට අධික ගනුදෙනු ප්‍රමාණයක් අපගේ ATM ජාලය ඔස්සේ සිදු කර තිබේ.

ප්‍රධාන කාර්යසාධන දර්ශක පදනම් කරගෙන අපගේ නාලිකා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශාඛා ජාලයේ කාර්යසාධනය නිරීක්ෂණය කරනු ලැබෙන අතර ඉහළම කාර්යසාධනයක් ප්‍රකට කරන ශාඛා ඇගයීමට ලක් කෙරේ. සෑම ශාඛාවකම ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන හා අවදානම් කළමනාකරණ විධිවිධානවල කාර්යක්ෂමතාව සහතික කිරීමට බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව පියවර ගනියි.

අපගේ ගනුදෙනුකරු සේවා මධ්‍යස්ථානවල භූගෝලීය ව්‍යාප්තිය පිළිබඳ විස්තර සඳහා 71 පිටුවේ දැක්වෙන නිෂ්පාදිත ප්‍රාග්ධනය කොටස බලන්න.

▼ GRI 203-2

අන්තර්ගෘහිත බැංකුකරණය

ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් අඩු වරප්‍රසාද භුක්ති විඳින පිරිස් වෙත දොරටු විවෘත කළ මෙරට පළමු මූල්‍ය ආයතනය මහජන බැංකුව වන අතර වසර 57 ක් මුළුල්ලේ උතුරු හා නැගෙනහිර පළාත්වල අපගේ සේවා ව්‍යාප්තිය ඊට කදිම සාක්ෂියකි. වඩා අන්තර්ගෘහිත සේවාවක් ලබා දීම උදෙසා මෙකී පළාත්වල සේවය කරන අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නාභා තුනම වතුර ලෙස හසුරුවන්නට සමත් අය වීම විශේෂයකි. අපගේ අලෙවිකරණ සන්නිවේදනයන් සියල්ලමද නාභා තුනෙන්ම සිදු කෙරේ. එකී අන්තර්ගෘහිත සේවා සංස්කෘතියට නව මානයක් එක් කරමින් අපගේ ශාඛා වෙතින් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා පහසු ප්‍රවේශ අවස්ථා හා සේවා ලබා දීමටද කටයුතු සම්පාදනය කර ඇත.

මෙතෙක් අඩු අවධානයකට ලක් වූ ගනුදෙනුකරු පිරිස් වෙත සේවා ලබා දීමේ අපගේ අරමුණ පෙරදැරි කරගෙන කාන්තාවන් හා බාල වයස්කාරයන් උදෙසා සුවිශේෂිත සේවා හා නිපැයුම් ලබා දීම අතින්ද අපි පෙරමුණ ගෙන සිටිමු. කෙසේ වෙතත්, මේ වන විට එම පිරිස අතිශයින්ම තරගකාරී වෙළෙඳපොල කාණ්ඩයක් නියෝජනය කරන අතර සැලකිය යුතු වෙළෙඳපොල කොටසක් ඒ ආශ්‍රිතව අත්කර ගැනීමට අපට තවදුරටත් හැකියාව ලැබී තිබේ.

බහුනාලිකා බැංකුකරණය



දිවයින පුරා ප්‍රධාන ස්ථාන කරා සේවා මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමෙන් ඔබ්බට යමින් මොබයිල් බැංකුකරණය, අන්තර්ජාල බැංකුකරණය, Facebook, Viber, Instagram සහ WhatsApp ආදී නව ඩිජිටල් අවකාශ හරහාද ව්‍යාප්තිය පුළුල් කරගැනීමට අප පියවර ගෙන තිබේ. ගනුදෙනුකරුවන්ට පහසුදායී බව හා අන්තර්ක්‍රියාකාරී බව ඉහළ නැංවීම සඳහා අපගේ වෙබ් අඩවියද නවීකරණය කරන ලදී. නිරන්තරයෙන්ම ඉහළ යන අපගේ ගනුදෙනුකරුවන් සඳහා මෙකී ප්‍රවේශ මාර්ග විශිෂ්ට සේවා අවකාශ බවට පත් වන බව අපගේ විශ්වාසයයි.

දෙසැම්බර් 31 ක් අවසන් වූ වර්ෂය සඳහා	2019	2018	වෙනස %
මොබයිල් හා අන්තර්ජාල ගනුදෙනුකරුවන්	381,573	194,250	96.4
Facebook ප්‍රජාව	205,000	186,141	10.1
මාසිකව People's Web වෙත පිවිසෙන සංඛ්‍යාව	57,406	46,580	23.2


මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදී ස්වයං-බැංකුකරණ නාලිකා වෙත අපගේ ගනුදෙනුකරුවන් යොමු කිරීමටද සැලකිය යුතු ප්‍රයත්නයන් දරන ලදී. ඒ අනුව වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදි අපගේ ස්වයං-බැංකුකරණ ඒකකවල පෙනුම නවීකරණය කරන ලද අතර එකී මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවද උපරිමය දක්වා ඉහළ නංවන ලදී. ඒ අනුව දවසේ පැය 24 පුරාවට සිදු කරනු ලබන සම්පූර්ණ නිරීක්ෂණයන් ඔස්සේ එකී යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය 99.9% ක් ලෙස පවත්වා ගැනීමට අපට හැකි වී තිබේ. අවම කාලයකින් වෙබ්පත් නිශ්කාණය කටයුතු ඉටු කළ හැකි පරිදි අති නවීන වෙබ්පත් තැන්පතු යන්ත්‍රද ස්ථාපනය කරන ලදී. එපමණක්ද නොව, බැංකු ණය පහසුකම් හැර අන් සියලුම ගනුදෙනු පහසුවෙන් ඉටුකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා කරමින් කවුන්ටර් රහිත ශාඛා දෙකක්ද විවෘත කරන ලදී. ගනුදෙනුකරු අත්දැකීම් අසමසම මට්ටමක් දක්වා ඉහළ නැංවීමට එකී ශාඛාවන් හේතු වී තිබේ.

ඩිජිටල් බැංකුකරණ නාලිකා යොදාගැනීම

අපගේ ගනුදෙනුකරුවන් ස්වයං-බැංකුකරණ නාලිකා පරිහරණයට යොමු වීම ආශ්‍රිත සවිමත් වර්ධනයක් පෙන්නුම් කරන අතර ගත වූ වසර හා සැසඳීමේදී 2019 දී ඩිජිටල් ගනුදෙනු වටිනාකම 100%කටත් වඩා ඉහළ යාමක් වාර්තා කරයි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත අපගේ ගනුදෙනුකරුවන් අතරින් 70% ක් ම ස්වයං-බැංකුකරණ නාලිකා පරිහරණයට පෙළඹී ඇත.



සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය



අපගේ ඇමතුම් මධ්‍යස්ථානය

කාර්යබහුල වේලාවන් තුළදී ඇමතුම් මධ්‍යස්ථානයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් ගනුදෙනුකරුවන් වෙත ඉහළ සේවාවක් ලබා දීමේ අභිලාෂය සවිමත් කිරීම මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළදීද සිදු කෙරිණ. විවිධ ඩිජිටල් නාලිකා ඔස්සේ අපගේ ව්‍යාප්තිය පුළුල් ලෙස ඉහළ ගොස් තිබුණද ඇමතුම් මධ්‍යස්ථානය සතු වටිනාකමද ඉහළ මට්ටමක පැවතිණ. වසරේ දින 365 පැය 24 පුරාවටම ඕනෑම මොහොතක අප හා සම්බන්ධ වීමට ගනුදෙනුකරුවන් හට අවකාශ තිබේ.

2019 වසරේදී අපගේ ඇමතුම් මධ්‍යස්ථානය විසින් හසුරුවන ලද ඇමතුම්වල සාමාන්‍යය දිනකට ඇමතුම් 3094 ක් ලෙස වාර්තා වන අතර ඇමතුම් කළමනාකරණය සඳහා ගතව ඇති සාමාන්‍ය කාලය මිනිත්තු 02 තත්පර 43 කි.

ගනුදෙනුකරුවන්ගේ දැනුම්වත්භාවය

මනාව ව්‍යුහගත කරන ලද ගනුදෙනුකාර අධ්‍යයන වැඩසටහන් හා ගනුදෙනුකාර සහභාගීත්ව වැඩසටහන් ඔස්සේ බැංකුකරණය සඳහා ඇති සමාජ හා ඩිජිටල් බාධක ඉවත් කිරීමට අපි පියවර ගත්තෙමු. මෙහි සමාලෝචනයට ලක් වන වසර තුළ දිවයින පුරා විසිරී සිටින අපගේ ගනුදෙනුකාර ප්‍රජාව වෙත වටිනාකමක් එක් කරනු වස් බහුශික්ෂණත්මක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදී.

2019 වසරේදී පවත්වන ලද ගනුදෙනුකාර දැනුම්වත් කිරීමේ වැඩසටහන්.

වැඩසටහන/ ක්‍රියාදාමය	අරමුණ/විස්තරය	ප්‍රදේශය/ දිස්ත්‍රික්කය	සහභාගී වූ පිරිස
"මවක මගිම" (වහිතා වාසනා වැඩමුළුව)	දැරුවල අපේක්ෂිත	මහනුවර	250
	මව්වරුන් සඳහා	අනුරාධපුර	250
	මානසික සහන	පොලොන්නරුව	250
	වැඩසටහන	ත්‍රිකුණාමලය	250

ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි හා දුක්ගැන්වීම් හැසිරවීම

අසමසම ගනුදෙනුකාර අත්දැකීමක් ලබා දෙනු පිණිස ඔවුන්ගේ පැමිණිලි සාධාරණව, කාර්යක්ෂමව හා කඩිනමින් විසඳීමට අපි සෑම විටම ප්‍රයත්න දරන්නෙමු. මේ සඳහා මනාව ව්‍යුහගත කරන ලද ගනුදෙනුකාර පැමිණිලි හා දුක්ගැන්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර ශාඛා ජාලය හා ආයතනික වෙබ් අඩවිය ඔස්සේ විය අපගේ ගනුදෙනුකරුවන් සියලුම දෙනා වෙත සන්නිවේදනය කිරීමට පියවර ගෙන ඇත. කිසියම් ගනුදෙනුකරුවෙකු අපගේ දුක්ගැන්වීම් විසඳීමේ ක්‍රියාවලියෙන් සෑහීමට පත් නොවන්නේ නම් එකී පැමිණිල්ල සෑම ශාඛාවකම ප්‍රදර්ශනය කර ඇති ඇමතුම් විස්තර ඔස්සේ මූල්‍ය ඔම්බුඩ්ස්මන් වෙත ඉදිරිපත් කළ හැක.

මීට අමතරව, අපගේ පැය 24 ම විවෘත ගනුදෙනුකාර සේවා ක්ෂණික ඇමතුම් අංකය හා ගනුදෙනුකාර පැමිණිලි හැසිරවීමේ ඒකකය මගින් සියලුම දුක්ගැන්වීම් වාර්තා කොට හිඟවන කාල සීමාවක් ඇතුළත ඒවාට ප්‍රතිචාර දක්වනු ලබන බව සහතික කෙරේ. අදාළ දුක්ගැන්වීම් විමර්ශනය කොට ප්‍රතිචාර දැක්වීමේ වගකීම ප්‍රාදේශීය කළමනාකාර වෙත පැවරේ. බැංකුවේ සේවකයන් සම්බන්ධයෙන් පුන පුනා ඉදිරිපත් වන පැමිණිලි හෝ දුක්ගැන්වීම් වේ නම් ඒවා සමාලෝචනය හා නිසි පියවර ගැනීම උදෙසා අභ්‍යන්තර විමර්ශන හා පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. ගනුදෙනුකරුවන් වෙතින් ලැබෙන පැමිණිලි මාසික ශාඛා කළමනාකාරවරුන්ගේ සම්මන්ත්‍රණයේදී සේවකයන් වෙත දැනුම් දෙන අතර අදාළ සිදුවීම් නැවත නැවත සිදු වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නිවර්තකරණ පියවර විහිදී නිර්දේශ කෙරේ.

ටෙලර් යන්ත්‍ර බිඳවැටීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි විමර්ශනය කිරීම මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පාලන දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ. සෑම බිඳවැටීමක්ම අදාළ ශාඛාව වෙත දැනුම් දීමෙන් අනතුරුව සාධාරණ කාලයක් ඇතුළත නිසි පියවර ගැනීම සහතික කිරීම සඳහා කඩිනම් යාන්ත්‍රණයක් පිහිටුවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2019 වසරේදී බිඳවැටුණු මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාවෙහි කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබේ.

මෙහි සමාලෝචිත වසර තුළදී ගනුදෙනුකරුවන්ගෙන් ඉදිරිපත් වන පැමිණිලි අවම කිරීම උදෙසා නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් සේවකයන් 1361 දෙනෙකු පුහුණු කරන ලදී.

2019 වසරේදී ගනුදෙනුකරුවන් වෙතින් ලැබුණු පැමිණිලිවල විස්තර

විස්තර	සංඛ්‍යාව
ගනුදෙනුකරුවන් වෙතින් ලද පැමිණිලි සංඛ්‍යාව	316
විසඳන ලද ගනුදෙනුකාර පැමිණිලි සංඛ්‍යාව	204
විසඳීමට ඇති පැමිණිලි	
විමර්ශන අවසන් නොමැති	09
නීතිමය කටයුතු සිදුකෙරෙමින් පවතින	04
සිදුකෙරෙමින් පවතින	99

▼ GRI 416.1, 416.2

ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව

අප නියැළී සිටින ව්‍යාපාරයේ ස්වභාවය හේතුවෙන් ගනුදෙනුකරුවන් වෙත සිදු විය හැකි බලපෑම් පහසුවෙන් තක්සේරු කිරීමට නොහැකි වුවද ඔවුන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව කෙරෙහි සිදු විය හැකි කවරාකාරයක හෝ අහිතකර බලපෑම් අවම කළ හැකි පරිදි අපගේ සේවා හා නිපැයුම් සැලසුම් කිරීමට හැකි උපරිම උත්සාහය දැරීමට අපි කිසිවිටෙකත් පසුබට නොවන්නෙමු. ආයුධ සහිත හා රහිත ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂාව ලබා දෙන අපගේ සියලුම ශාඛාවන්හි ගිනිගැනීම් වැනි සිදුවීමකදී ප්‍රයෝජනයට ගැනීමට හදිසි පිටවීමේ මාර්ග ඇති අතර ගිනි අනතුරු හඟවන නලා පද්ධති සවිකොට ඇත.

ගනුදෙනුකරුවන් විසින් අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, ස්වයං-බැංකුකරණ ඒකක හෝ අන්තර්ජාලය පාදක බැංකුකරණ අවකාශ යන මේ කවර මාර්ගයක් හෝ ඔස්සේ සිය ගනුදෙනු කටයුතු සිදු කිරීමේදී ඔවුන් සඳහා සුරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම විධිවිධාන අප විසින් ක්‍රියාත්මක කොට තිබේ. ගනුදෙනුකරුවන් භෞතික වශයෙන් ගැවසෙන අපගේ සේවා මධ්‍යස්ථානවලදී ජාතික ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව සුරක්ෂිතතා විධිවිධාන සලසා තිබේ. මේ සියලු විධිවිධාන සලසා ඇත්තේ පැය 24 පුරාවටම නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනෙන සීසීටීවී නිරීක්ෂණ කැමරා පද්ධතිවලදී අමතරව වේ.

වංචා වැළැක්වීම

වංචාකාරී ක්‍රියා වැළැක්වීම උදෙසා අප විසින් ද්විත්ව පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති අතර එයට අනුව සෑම ගනුදෙනුවක්ම යටත් පිරිසෙන් ස්වාධීන කළමනාකාරවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කොට අනුමත කිරීමකට ලක් කෙරේ. සෑම ශාඛාවකටම අදාළ විගණන දෙපාර්තමේන්තු හා බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් ඒවායෙහි කටයුතු විගණනය කරනු ලැබෙන්නේ වාර්ෂිකව සිදු කෙරෙන බාහිර හා ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණනයට වැඩිමහත් වශයෙනි.

නිරන්තරයෙන් වර්ධනය වන අන්තර්ජාල පාදක ගනුදෙනු සංඛ්‍යාව නිරීක්ෂණය කරනු පිණිස සේවකයන් 200 කට අධික කාර්ය මණ්ඩලයකින් යුතු වෙනම විගණන අංශයක් පිහිටුවා තිබේ.

▼ GRI 418.1

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යතාවය

ඉතාම පුළුල් පරාසයක ගනුදෙනු ඔස්සේ ඒකරාශී වන සංවේදී තොරතුරු අති සම්භාරයක් සමග කටයුතු කරන්නට අපට සිදු වන අතර මෙය සැලකිල්ලට ගනිමින් ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් ඉහළම රහස්‍යතා ප්‍රමිතීන් පවත්වා ගනු පිණිස දැඩි විධිවිධාන අප විසින් ක්‍රියාත්මක කොට ඇත. ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය දත්ත නිරතුරුවම සුරක්ෂිත කෙරෙන බව සහතික කිරීම උදෙසා අපගේ තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ ක්‍රමවේදය සවිමත් කිරීම වෙනුවෙන් තවදුරටත් ආයෝජන සිදු කිරීමට අපි කටයුතු කරන්නෙමු. කලින් කලට තොරතුරු තාක්ෂණය ආශ්‍රිත අවදානම් තක්සේරු කිරීම්, ජාල වැඩිදියුණු කිරීම්, තුන්වැනි පාර්ශ්ව හරහා සිදු කරනු ලැබෙන තොරතුරු තාක්ෂණ විගණනයන් සහ තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අදාළව සේවකයන් පුහුණු කිරීම ආදිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති පාලන ක්‍රමවේද අතරට ඇතුළත් වේ. මෙහි සමාලෝචනයට ලක් කෙරෙන වසරේදී ගනුදෙනුකරුවන්ගේ රහස්‍යතාව කඩ කිරීම හේතුවෙන් කිසිදු අනුකූලතාවක් වාර්තා වී නොමැත.

තහනම් කර ඇති හෝ ආරාච්චව තුඩුදුන් නිෂ්පාදන අලෙවිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ විධිවිධානවලට දැඩි අනුකූලතාව දක්වමින් ක්‍රියාත්මක වන මහජන බැංකුව කිසිවිටෙකත් වෙළෙඳපොළෙහි තහනම් කර ඇති හෝ පාර්ශ්වකරුවන් හෝ මහජනතාව අතර ආරාච්චව හේතු වී ඇති නිෂ්පාදන හෝ සේවාවන් කිසිවක් අලෙවි කිරීමෙහි හෝ ලබා දීමෙහි නිරත වන්නේ නැත. අපගේ ණය ප්‍රතිපත්තිය තුළ හිතවිටේදී ලෙස සඳහන් කර ඇති කිසිදු හිත විටේදී නිෂ්පාදනයක් සඳහා මූල්‍ය පහසුකම් සැලසීමෙන්ද අපි වැළකී සිටින්නෙමු. තහනම් කරන ලද හෝ ආරාච්චව තුඩුදුන් නිෂ්පාදන අලෙවිය හේතුවෙන් අනුකූලතා මතු වූ කිසිදු සිදුවීමක් මෙහි සමාලෝචිත වසර තුළදී වාර්තා නොවීය.

ඉදිරි දැක්ම

අපගේ සියලු ගනුදෙනුකරුවන් ඩිජිටල් බැංකුකරණ නාලිකා වෙත හුරු කිරීම සඳහා අපි ඉදිරියටත් ප්‍රයත්න දරන්නෙමු. ශ්‍රී ලංකාව තුළ ඉහළම ගනුදෙනුකාර පදනම සහිත බැංකුව වශයෙන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිගැන්වුණු මූල්‍ය විසඳුම් ඔස්සේ මෙරට පුරවැසියන් මූල්‍යමය වශයෙන් දැනුම්වත් කිරීම හා සවිබල ගැන්වීම අපගේ නිරන්තර උත්සාහයයි. සෑම කල්හිම අසමසම ගනුදෙනුකාර අත්දැකීමක් තිලිණ කිරීම තුළින් පාරිභෝගික සේවා කඩයිම් ඉක්මවා සාර්ථක වීමට අපි ඉදිරියටත් කටයුතු කරන්නෙමු.

▶ ව්‍යාපාරික හවුල්කාර ප්‍රාග්ධනය

වැදගත් සිදුවීම්

අනුරූප බැංකු 29 ක් සහ වොස්ට්‍රෝ නියෝජිතයන්

40 ක් සමග වසර 20 කට අධික සවිමත් සබඳතාවන්

සැපයුම්කරුවන් සඳහා නිර්මාණය කළ වටිනාකම රු. බිලියන

12.2 ක්

දේශීය සැපයුම්කරුවන් සඳහා නිර්මාණය කළ වටිනාකම් ප්‍රතිශතය

90.5%

අපගේ බැංකුවේ වටිනාකම නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ අපගේ නිරන්තර සහකාරත්වය සහ ශක්තිමත් සම්බන්ධතා අපි අගය කරමු.

අපගේ ව්‍යාපාරික සහකරුවන්

ව්‍යාපාරික වර්ධන හවුල්කරුවන්	<ul style="list-style-type: none"> • අනුරූප බැංකු • වොස්ට්‍රෝ නියෝජිතයන් • වෙළෙඳ හවුල්කරුවන් • රාජ්‍ය ආයතන
සැපයුම්කරුවන්	<ul style="list-style-type: none"> • උපයෝගිතා සේවා සපයන්නන් • අමුද්‍රව්‍ය සපයන්නන් • ස්ථාවර වත්කම් සපයන්නන් • ප්‍රවාහන සැපයුම්කරුවන්
නඩත්තු සහකරුවන්	<ul style="list-style-type: none"> • මෘදුකාංග සැපයුම්කරුවන් • අපද්‍රව්‍ය කළමනාකරණය • සන්නිවේදනය • මානව සම්පත් සැපයුම්කරුවන්
වෙනත්	<ul style="list-style-type: none"> • කොන්ත්‍රාත්කරුවන් • පරිශ්‍ර සැපයුම්කරුවන් • වෙනත්

ව්‍යාපාර හවුල්කාර ප්‍රාග්ධන සංඛ්‍යාලේඛන

දෙසැම්බර් 31 දිනට	2019	2018	2017	2016	2015
ලියාපදිංචි සැපයුම්කරුවන් සංඛ්‍යාව	242	383	662	363	217
අනුරූප බැංකු සංඛ්‍යාව	42	43	46	49	49
වොස්ට්‍රෝ නියෝජිතයන් සංඛ්‍යාව	71	73	72	70	71
සැපයුම්කරුවන්ට ගෙවීම් (රු. බිලියන)	12.2	12.8	11.2	8.6	7.2

නිරසාර සංවර්ධන අරමුණු සමඟ (SDGs) පෙළ ගැසීම

5

GENDER EQUALITY

විවිධ ස්ථරවල තිරණ ගැනීමේදී භාග්‍යකත්වය ලබා දීමට කාන්තාවන්ට ඵලදායීව සහභාගි වීමට අපි අවස්ථාව සලසා දෙන්නෙමු.

8

DECENT WORK AND ECONOMIC GROWTH

පරිසරයට හානි ඇති නොකරන ආර්ථිකය උත්තේජනය කරන සුදුසු රැකියා ඇති කිරීම සඳහා ජනතාවට ඉඩ ලබාදෙන කොන්දේසි අපි නිර්මාණය කරමු.

11

SUSTAINABLE CITIES AND COMMUNITIES

නිෂ්පාදකයාගේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලුම දෙනා සම්බන්ධ කරන නිරසාර සැපයුම් දාම අපි ක්‍රියාත්මක කරමු.

17

PARTNERSHIPS FOR THE GOALS

අපගේ පාර්ශ්වකරුවන් සඳහා හුවමාරු වටිනාකම නිර්මාණය කිරීමට විවිධ ව්‍යාපාර හවුල්කරුවන් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරමු.

▼ GRI 204-1

අපගේ ව්‍යාපාර හවුල්කාර ප්‍රාග්ධනය කළමනාකරණය

ව්‍යාපාර හවුල්කරුවන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල පහසු ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යය. වසර ගණනාවක් පුරා, අපගේ වටිනාකම් නිර්මාණ ක්‍රියාවලිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන ව්‍යාපාර හවුල්කරුවන් රාශියක් සමඟ දීර්ඝ කාලීන සම්බන්ධතා අපි සාර්ථකව පෝෂණය කර ඇත. කාර්මාන්තයේ සියලුම රෙගුලාසිවලට, අපගේ ව්‍යාපාර ක්‍රියාපටිපාටිවල විනිවිදභාවය, සදාචාර ව්‍යාපාර ව්‍යවහාරවලට දැඩිව අනුකූල වීම තුළින් සහ කාලීන ආකාරයකින් අපගේ ණය බැඳුම් මුදාහැරීම තුළින්, අපි අඛණ්ඩවම හුවමාරු වටිනාකම නිර්මාණය කරමු. වසර තුළ, 355කට වැඩි ව්‍යාපාර හවුල්කරුවන් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කළ අතර, ඇස්තමේන්තුගත රු.බි.12.2ක වටිනාකම අපි නිර්මාණය කළෙමු. 2019 වසර තුළ දේශීය සැපයුම්කරුවන්ට බෙදාහැරීම වටිනාකම රු.බි. 11.0ක් වන අතර නිර්මාණය කළ වටිනාකමින් 90% කටත් වැඩිපුර ප්‍රමාණයක් දේශීය මූල්‍ය සහිත සැපයුම්කරුවන් සඳහා විය.

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

සදාචාර ව්‍යවහාර

රජයේ රෙගුලාසිවලට අනුව අපගේ ප්‍රසම්පාදන සංග්‍රහයට අනුකූලව විනිවිද ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් අපි අනුගමනය කරමු. අපගේ සැපයුම්කරුවන්ට අදාළ වන්නා වූ සියලුම තොරතුරු උපරිම රහස්‍යතාවයෙන් සලකනු ලැබේ. පාරිසරික සහ සමාජීය ගැටළු අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකතු කරනු ලැබ ඇත. එමෙන්ම අපගේ සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන්, සහ උපදේශකවරුන් ඉහළ තත්ත්වයේ සදාචාර ප්‍රමිති පවත්වා ගැනීම අවශ්‍යවන අතර අපගේ සැපයුම්කරුවන්ට නියමිත වේලාවට ගෙවීම් කරන බවට අපි සහතික වෙමු.

අනාගත දැක්ම

අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම අපි තවදුරටත් සිදුකරන අතර සදාචාර ව්‍යවහාර ව්‍යවහාර අපි අනුගමනය කරමු. විමධ්‍යගත ලිපිලිපි පාලන ක්‍රමයක් සහ දේපල කළමනාකරණය සඳහා ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්මක් ඉදිරි වසරේදී හඳුන්වා දෙනු ලැබේ. එමෙන්ම බැංකුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපගේ ප්‍රසම්පාදන සංග්‍රහය සමාලෝචනය කිරීමට අපි සැලසුම් කරමු. අපගේ සැපයුම්කරුවන් සමඟ අපගේ සම්බන්ධතා හඳුනාගැනීමට සහ ඉහළ නැංවීමට සැපයුම්කරු දිනයක් කැඳවනු ලැබේ.

▶ ආයෝජන ප්‍රාග්ධනය

වැදගත් සිදුවීම්


කොටස්ගිණියන්ට ගෙවූ ලාභාංශ රු.මි. **2,420**

4.1% කින් කොටසකට ශුද්ධ වත්කම් වැඩිවී ඇත

ආයෝජන ප්‍රාග්ධන සංඛ්‍යා ලේඛන

දෙසැම්බර් 31 දිනට	2019	2018	2017	2016	2015
කොටසක ඉපයීම් (රු) Net	12,926	17,095	18,250	14,995	12,598
කොටසකට වත්කම් (රු)	94,964	91,210	77,457	59,649	49,495
වත්කම් මත ඉපයීම් (%)	1.1	1.5	1.9	1.7	1.8
ස්කන්ධය මත ඉපයීම් (%)	13.9	20.3	26.6	27.5	27.1

වත්කම් මත ඉපයීම සහ ස්කන්ධය මත ඉපයීම



ආයෝජන ප්‍රාග්ධනය කළමනාකරණය

ආයෝජකයින් විසින් බැංකුවේ වටිනාකම නිර්මාණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන අතර ඔවුන් බැංකුවේ වැදගත් පාර්ශ්වකරුවන් වෙති. ඔවුන්ගේ ආයෝජනය සඳහා ප්‍රශස්ථ ප්‍රතිඵල ඔවුන් අපේක්ෂා කරන අතර, තිරසාර සහ විවිධාකාර වර්ධනය මගින් වැඩිකළ ප්‍රතිඵල ලබාදීමට අපි අඛණ්ඩව උත්සාහ ගනිමු. එමෙන්ම බැංකුවේ මෙහෙයුම් ප්‍රතිඵල, මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහ පිළිබඳ කාලීන, අදාළ සහ සමබර දැක්මක් ඉදිරිපත් කරමින් අපගේ මෙහෙයුම් තුළ ඉහළ තත්ත්වයේ අවංකකම සහ විනිවිදභාවය අපි පවත්වා ගනිමු. බැංකුව කෙරෙහි ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමට මෙය අපට සහය වේ.

කොටස් හිමියන්ගේ විස්තර

අපගේ ප්‍රධාන කොටස්ගිණියා වන්නේ කොටස්වලින් 92.3%ක් දරන ශ්‍රී ලංකා රජය වන අතර ඉතිරිය වන 7.7% සමූපකාර සමිති විසින් දරනු ලබයි.

2005 සිට 2006 දක්වා කාලය තුළ සහ 2017 දී, මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය නව ප්‍රාග්ධනය ලෙස මහජන බැංකුව තුළ රු.මි. 12,152ක එකතුවක් ඇතුළත් කරන ලදී. මෙම ප්‍රමාණ නව කොටස් හිකුත් කිරීමට සහ ප්‍රාග්ධන ගිණුම් තුළ ගෙවූ කොටස් මාරු කිරීමට අදාළවන නියමයන් පිළිබඳ බැංකුවේ ප්‍රාග්ධනය අපේක්ෂිත වෙන්කිරීම/පවරන ප්‍රාග්ධන ගිණුම් අපේක්ෂිත තීරණය තුළ දරන ලදී. එහි තීරණය මත, මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය මහජන බැංකුවට 99.97%ක් අයත්වන අතර සමූපකාර සමාගම්වලට 0.03%ක් අයිති වේ.

එකතුවල ආර්ථික වටිනාකම (EVA)

එකතුවල ආර්ථික වටිනාකම යනු සමාගමේ කොටස්ගිණියන් සඳහා අවශ්‍ය ප්‍රතිඵල ඉක්මවන සෑදූ ආර්ථික ලාභයයි. ප්‍රාග්ධනයේ කාර්යක්ෂම භාවිතය සහ වඩා ඉහළ ලාභ උත්පාදනය තුළින් අපගේ කොටස්ගිණියන්ට ප්‍රශස්ත වටිනාකම ලබාදීමට අපි තවදුරටත් බැඳී සිටිමු. 2019 දී නිර්මාණය කළ එකතුවල ආර්ථික වටිනාකම රු.බි. 32.7ක් විය.

දෙසැම්බර් 31 දින අවසන් වූ	2019 රු. '000	2018 රු. '000	වෙනස %
ආයෝජන ස්කන්ධ			
ආයෝජන ස්කන්ධ	94,964,440	91,209,925	4.1
එකතු කළා: ණය අලාභ සඳහා සමුළුවීම් වෙන්කිරීම/භාහිරකරණය සඳහා වෙන්කිරීම	73,640,997	68,752,793	7.1
එකතුව	168,605,437	159,962,718	5.4
ඉපයුම්			
බදු වලින් පසු ලාභය	12,925,683	17,094,922	-24.4
එකතු කළා: ණය අලාභ සහ වෙන්කිරීම්/භාහිරකරණය සඳහා වෙන්කිරීම	5,798,646	2,623,970	121.0
අඩු කළා: කපා හරින ලද ණය	(95,638)	(160,306)	-40.3
එකතුව	18,628,691	19,558,586	-4.8
ස්කන්ධ වල පිරිවැය (මාස 12 බර තබන ලද සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය අවදානම් වාර්තය සඳහා + 2%)	8.6%	10.9%	
සාමාන්‍ය ස්කන්ධ පිරිවැය	14,095,574	16,296,829	-13.5
එකතු කරන ලද ආර්ථික අගය	32,724,265	35,855,415	-8.7

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

▼ GRI 201-1

උත්පාදනය කරන ලද සෘජු ආර්ථික වටිනාකම සහ බෙදාහැරීම

උත්පාදනය කරන ලද සෘජු ආර්ථික වටිනාකම සහ බෙදාහැරීම මගින් බැංකුව විසින් පාර්ශ්වකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කරන ලද ආකාරය නිරූපනය වේ. පහත දැක්වෙන වගුව මගින් පසුගිය වසර පහ ඇතුළත ශ්‍රී ලංකා ආර්ථිකය වෙත බැංකුවේ දායකත්වය ඉදිරිපත් කෙරේ.

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා	2014	2015	2016	2017	2018	2019	වර්ධනය % 2019 vs 2018
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
ආදායම් මූලයන්							
පොළීය	84,479,961	92,485,979	109,970,256	149,184,471	166,441,208	184,024,838	10.6
නුවමාරු	1,598,506	3,050,646	2,572,743	2,119,499	6,016,099	800,416	-86.7
කොමිස් හා ගාස්තු	3,820,242	3,712,146	3,948,052	5,132,907	6,956,292	7,336,594	5.5
ප්‍රාග්ධන ලාභය	1,042,108	305,011	531,921	125,763	162,923	329,071	102.0
වෙනත්	5,436,664	4,095,182	5,091,388	4,272,751	1,707,356	4,548,686	166.4
එකතුව	96,377,482	103,648,964	122,114,360	160,835,391	181,283,878	197,039,605	8.7
ආදායම් භාවිත කිරීම							
තැන්පත්කරුවන් වෙත පොලී වශයෙන්	54,362,126	48,731,974	66,845,869	98,718,636	111,034,922	125,507,699	13.0
සේවකයින් හට පාරිශ්‍රමික වශයෙන්	14,005,555	17,377,025	13,633,514	14,738,069	19,504,835	19,226,233	-1.4
භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් වෙත	7,414,998	7,160,999	8,588,379	11,168,408	12,822,211	12,153,293	-5.2
මූල්‍ය වත්කම් මත ශුද්ධ තානිකරණ අලාභය	(1,430,440)	3,739,914	1,246,748	1,348,460	2,623,970	5,798,646	121.0
රජය වෙත- බදු, විශේෂ බදු හා ලාභාංශ	14,125,646	16,834,192	20,515,560	20,522,887	19,814,596	19,817,027	0.0
ප්‍රජාව වෙත	24,675	39,461	40,269	56,317	42,288	35,683	-15.6
වර්ධනය සඳහා රඳවාගත්	7,874,923	9,765,398	11,244,022	14,282,614	15,441,056	14,501,024	-6.1
එකතුව	96,377,482	103,648,964	122,114,360	160,835,391	181,283,878	197,039,605	8.7

සටහන : ඉහත දැක්වෙන සංඛ්‍යා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (SLFRS/LKAS) මත පදනම්ව පිළියෙල කරන ලද විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ගෙන් උපුටා ගන්නා ලදී.

ලාභාංශ ගෙවීම සහ ලාභාංශ ප්‍රතිපත්තිය

බැංකුවේ ලාභාංශ ප්‍රතිපත්තිය කොටස්ගිණියන්ගේ ප්‍රතිඵල සහ බැංකුවේ දිගුකාලීන ව්‍යාපාර පුළුල්කිරීම යන දෙකටම සහය වේ. අපගේ කොටස්ගිණියන්ට අඛණ්ඩ ලාභාංශ ප්‍රවාහයක් ගෙවීමට අපි උත්සාහ ගනිමු. 2019 වසර සඳහා ලාභාංශ ගෙවීම රු.මි. 2,420ක් විය.

අනාගත දැක්ම

වැඩිකළ ලාභාංශ උත්පාදනය කරමින්, ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල ලබාදෙමින් සහ රජයට වර්ධනය සඳහා දායක වෙමින්, තිරසාර සහ විවිධීකරණ වර්ධනය තුළින් කොටස්ගිණියන්ගේ ධනය අපි අඛණ්ඩව නිර්මාණය කරමු.

▶ ප්‍රජා ප්‍රාග්ධනය

වැදගත් සිදුවීම්

ප්‍රජා සංවර්ධනය සඳහා ලබාදුන් අරමුදල රු.මි.

35.7

දේශීය ආර්ථික

සංවර්ධනය සඳහා යටිතලපහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, කලාව සහ සංස්කෘතිය සහ පාරිසරික ව්‍යාපෘති තුළින් ප්‍රජා සංවර්ධනය

ලබාදෙන ලද ප්‍රජා-පදනම් සංවර්ධන ණය රු.බි.

8.4

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් ලෙස, ප්‍රජාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරමින් සහ ස්ථාවරත්වය ගොඩ නගමින් ඔවුන්ගේ සමාජ ආර්ථික ප්‍රගතියට අපි සහය වෙමු.

ප්‍රජා ප්‍රාග්ධනය කළමනාකරණය කිරීම

අපගේ තිරසාර ප්‍රතිපත්තිය අනුව ගමන් කරමින්, අපගේ ආයතනික සමාජ සත්කාරක (CSR) වැඩසටහන් තුළින් දේශීය ප්‍රජාවන්ගේ ජීවිත ස්පර්ශ කිරීමට මූල්‍ය අන්තර්කරණය කර අපි ලඟා වෙමු. අපගේ ව්‍යාපාරයේ අරමුණු ව්‍යාපාර සාර්ථකත්වය අත්කර ගනිමින් වටිනාකම නිර්මාණය කිරීමට සමාජ සත්කාරක වැඩසටහන් තුළින් සමාජීය සහ පාරිසරික ප්‍රතිඵලවලින් සමඟ සම්බන්ධ කෙරේ. මෙවැනි වැඩපිටවර තුළින්, දේශීය ප්‍රජාවන්ට ඵලදායී බලපෑමක් සහ ප්‍රමාණය කළහැකි දායකත්වයක් සිදු කිරීමට අපි උනන්දු වෙමු. මුදල් ලබාදෙමින්, රැකියා අවස්ථා ඇතිකරමින් සහ පුහුණු සහ සංවර්ධනය තුළින් හැකියාවන් සංවර්ධනය කිරීම මගින් ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වයන් අපි නගා සිටුවමු. වරප්‍රසාද අඩුවෙන් ඇති ප්‍රජාවන් නගා සිටුවීම සඳහා අපගේ බැඳීම කලාව සහ සංස්කෘතිය, සෞඛ්‍යාංකුෂ්ඨ සහ අධ්‍යාපනය සංවර්ධනය කිරීම මගින් කරගෙන යනු ලබයි.

ප්‍රජා ප්‍රාග්ධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන

දෙසැම්බර් 31 දිනට	2019	2018	2017
CSR හි ආයෝජනය (රු.මි.)	35,683	42,288	56,317
ප්‍රජාව පදනම් සංවර්ධන ණය (ගණන)	71,927	42,511	51,375
ප්‍රජාව පදනම් සංවර්ධන ණය (රු.මි.)	8,382.7	9,017.6	10,479.2

තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සමඟ පෙළිගැසීම

	මූල්‍යකරණය. අධ්‍යාපනය, සහ රැකියා අවස්ථා නිර්මාණය
	සුළු පරිමාණ ගොවීන් සඳහා මූල්‍යකරණය ලබාදීම තුළින් කෘෂිකාර්මික ඵලදායීතාව වැඩි කිරීම
	කාර්යක්ෂම මූල්‍යකරණය තුළින් සහ ක්‍රීඩා උත්සව තුළින් ප්‍රජාවන්ගේ සෞඛ්‍ය සහ සුභසාධනය වැඩි කරමින් සෞඛ්‍ය ක්‍රම වැඩි කිරීම
	පාසල් ළමුන් අතර කියවීමේ පුරුද්ද ඇති කිරීම සහ පාසල් සැපයුම් පරිත්‍යාගය සහ යටිතලපහසුකම් සංවර්ධනය තුළින් අධ්‍යාපනයට සහයවීම
	සූර්ය බලශක්ති සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන් සඳහා අඩු පිරිවැය මූල්‍යකරණය ලබාදෙමින් පුනර්ජනනීය බලශක්තිය වෙත ගනුදෙනුකරුවන් යොමු කිරීම
	SDGs අත්කර ගැනීමට දැනුම, තාක්ෂණය, ප්‍රවීණත්වය සහ මූල්‍ය සම්පත් හුවමාරු කර ගැනීම

▼ GRI 413-1

සෘජු ප්‍රජා සහයෝගය

ව්‍යුහගත සමාජ සත්කාරක වැඩසටහන් තුළින් අප වටා ප්‍රජාවන් අපි නගා සිටුවමු. 2019 වසර තුළ, රු.මි. 35.7ක් බැංකුවේ සමාජ සත්කාරක අයවැය තුළින් සුභසාධන වැඩපිටවර තුළ ආයෝජනය කරන ලදී. මෙම වැඩපිටවර තුළින් අරමුණු කරනු ලැබුවේ කලාව සහ සංස්කෘතිය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරකම් ඉහළ නැංවීමයි. එහි විස්තර පහත වගුව තුළ දැක්වේ.

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

2019 දී සමාජ සත්කාරක (CSR) ව්‍යාපෘතිවල ආයෝජනය -

වර්ගය	එකතුව රු. '000
කලාව සහ සංස්කෘතිය	23,445
අධ්‍යාපනය	7,275
සෞඛ්‍ය සහ	1,167
අනෙකුත් සමාජ ක්‍රියාකාරකම්	3,795
එකතුව	35,682

කලාව සහ සංස්කෘතිය



මහනුවර ඇසළ පෙරහැර සහ නවමි පෙරහැර ප්‍රධාන අනුග්‍රාහක.



වන්න-උපුල් රංග කලා ආයතනයේ සංස්කෘතික උත්සවයක් වන - "දිළුන තරු රාත්‍රියක්" තුළින් සිංහ සමාජ ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 306 වී 1 අරමුදල් රැස්කිරීම සඳහා අපි අනුග්‍රාහය දැක්වුවෙමු. රැස්කරන ලද අරමුදල් සෙල්ල කතරගම සහ බණ්ඩාරගම වැනි ප්‍රදේශ ආවරණය කරමින් ජාතිය තුළ මහ පරමාණු ප්‍රජා සේවා ව්‍යාපෘති 11ක් සඳහා යොමු කරවන ලදී.

අධ්‍යාපනය



කැලණිය විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද ආයති ට්‍රස්ට් ශ්‍රී ලංකා වෙත අනුග්‍රාහය



ලෝක ළමා දිනය සැමරීමට අනුරාධපුර බුලත්කුලම පාසලේ සිසුන් වෙත සිසු උදාන සන්නාමයේ පාසල් බෑග් 200ක් පරිත්‍යාග කිරීම.

කියවීම ඇති කිරීම සඳහා වරප්‍රසාද නොලත් ළමුන්ට ලබාදීමට දිවයින පුරා පොත් පරිගණක වැඩසටහනක් දියත් කරන ලදී.

බදුල්ල කුමාරපට්ටිය අඹගස්දොව රාජකීය විද්‍යාලයේ 1,000කට වැඩි සිසුන් වෙත "පැතුමක් තෘති කරමු" වැඩසටහන යටතේ පොත් සහ ලිපිද්‍රව්‍ය අයිතම ලබාදෙන ලදී.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, රුහුණ විශ්ව විද්‍යාලය, තරුණ සේවා සභාව සහ එක්සත් ජාතීන් සමග සහයෝගීත්වයෙන් ගාල්ල සිංහ සමාජය විසින් සංවිධානය කළ සාහිත්‍ය උත්සවය, පොත් ප්‍රදර්ශනය සහ එක්සත් ජාතීන්ගේ (UN) ආදර්ශ දිනය සඳහා අනුග්‍රහය ලබා දෙන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ළමුන් සහ ජනතාව අතර කියවීමේ පුරුද්ද දිරිගැන්වීම සහ ළමුන් සහ තරුණයන් අතර එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳ දැනුවත්කම ඇති කිරීමයි.

ලෝක ළමා දිනය සැමරීම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සහයෝගීත්වයෙන් බලපටිය, අම්බලන්ගොඩ සහ අනුන්ගල්ල පාසල් ළමුන් සඳහා වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

අ.පො.ස සාමාන්‍ය පෙළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ දෙමව්පියන් 200ක් සඳහා සිසු නියාමන වැඩසටහනකට අනුග්‍රහය ලබාදෙන ලදී. මෙම වැඩසටහන් කීර්තිමත් අභිප්‍රේරණ සහ අනුප්‍රාණ කටීකයක් විසින් පවත්වන ලද අතර ශ්‍රද්ධා මාධ්‍ය ජාලයෙන් විකාශනය කරන ලදී.



මහජන බැංකුවේ බෞද්ධ සංගමය 2019 වසර තුළ එහි වාර්ෂික පාසල් පොත් ව්‍යාපෘතිය පවත්වන ලදී. බෞද්ධ සංගමය ඔවුන්ගේ ගුරුවරුන් ඇතුළුව දිවයින පුරා සිසුන් 4,075කට පාසල් පොත් ප්‍රදානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය එක් එක් කලාපයේ ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ අනුග්‍රහය යටතේ පවත්වන ලද අතර තොරාගත් පාසල් දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇත. ව්‍යාපෘතියේ පිරිවැය රු.බි. 3.6 ක් විය.



ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ශ්‍රේණි දැනුම වැඩි කිරීම සඳහා පවත්වන ලද වැඩසටහනක් වන INSPIRE 2.0 ව්‍යාපෘතියට අනුග්‍රහය ලබාදෙන ලදී. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලදී.

පරිසරය



වැලිමඩ පීපල්ස් ECO උද්‍යාන රූක් රෝපණ ව්‍යාපෘතිය.



වරප්‍රසාද නොලත් ළමුන්ට කියවීමේ ද්‍රව්‍ය සම්ප කිරීමේ අරමුණ ඇතිව සාහිත්‍ය මාසය තුළ දියත් කරන ලද "පැතුමක් තැනී කරමු" වැඩසටහන.

හරිත පරම්පරාව විසින් ගල්කිස්ස මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී.

සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය

සෞඛ්‍ය



බැංකුවේ 58 වැනි සංවත්සරය සමරමින්, අපගේ සේවකයින්ගේ සහකාරිත්වය ඇතිව ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරන ලදී.



රාගම රෝහලේ මාතෘ වාට්ටුවට රාගම ශාඛාවේ කාර්ය මණ්ඩලය විසින් සිදුකළ ජල පෙරහන් පරිත්‍යාගය.



රත්නපුර ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සහකාරිත්වයෙන් රත්නපුර මහ රෝහලට සිදුකළ පරිත්‍යාගය.

ප්‍රජාවගේ සෞඛ්‍ය සහ සුභසාධනයට සහයවීම පිණිස, 1,000ක සහකාරිකයින් සහිත මෙහා ක්‍රීඩා දිනය සඳහා අපි අනුග්‍රහය ලබාදුන් අතර ආසන්න වශයෙන් 20,000ක් පමණ හරඹන්නන් සහභාගි වූ මෙය මිලියන හතරකට වැඩි පිරිසක් විදුයුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා හරඹන ලදී.

පිලිකා රෝගීන්ට සහයවීමට "දිරිය හල" අරමුදල් රැස්කිරීමට දායක වීම.

අනෙකුත් සමාජ ක්‍රියාකාරකම්



71 වැනි නිදහස සැමරීමට නිදහස් සතිය තුළ උපත ලද ළමුන් සඳහා ත්‍යාග සහිතව "නිදහස් උපත" වැඩසටහන.

කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගිත්වයෙන් පානදුර සහ මාතර වැඩමුළු කිහිපයක් පවත්වන ලදී. මෙම වැඩසටහන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සංවිධානය කරන ලදී.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට පීඩාවට පත්වූවන්ට පරිත්‍යාගය.

ප්‍රජා-පදනම් සංවර්ධන ණයදීම

▼ GRI 203-1

රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ රාජ්‍ය සංවිධාන සමඟ හවුල් වෙමින් ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම තුළින් විශේෂ කර්මාන්ත අංශ වෙත මූල්‍ය සහයෝගය අපි ලබා දෙමු. ප්‍රධාන වශයෙන් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සංවර්ධන ඒකකය සහ ක්ෂුද්‍ර මූල්‍ය ඒකකය විසින් මෙම පහසුකම් ලබා දේ. 2019 වසර තුළ, රැකියා උත්පාදනය, ගෘහ කර්මාන්තවලට සහය වෙමින් සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කරමින් කර්මාන්ත කිහිපයකට මෙම ණය ලබාදෙන ලදී. ආසන්න වශයෙන් ණයවලින් 65%ක් පමණ ආර්ථික කටයුතුවලට මූල්‍යකරණය සඳහා ප්‍රදානය කරන ලදී.

	2019.12.31 දිනට			
	බැංකුව මගින් අරමුදල් ලබාදෙන		ප්‍රතිමූල්‍ය යෝජනා තුළින් අරමුදල් ලබාදෙන	
	ණය ගණන	හිඟව ඇති මුදල් රු.මි.	ණය ගණන	හිඟව ඇති මුදල් රු.මි.
වාණිජ	1,762	72.93	817	150.40
මූල්‍ය	63	0.01	9	1.75
කෘෂිකාර්මික	33,186	5,058.21	3,405	537.72
කර්මාන්ත	1,948	37.23	865	98.85
සංචාරක	25	56.83	11	4.55
නිවාස සහ දේපල සංවර්ධනය	627	4.18	23	0.78
පරිභෝජනය	242	16.29	11	0.38
සේවා	164	20.24	510	47.61
අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම්	26,332	2,069.51	1,927	205.29
මුළු එකතුව	64,349	7,335.43	7,578	1,047.34

අනාගත දැක්ම

අපගේ මෙහෙයුම්වලට ක්‍රමෝපායිකව වැදගත්වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් අප ක්‍රියාත්මක දේශීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම කෙරෙහි අපගේ අවධානය අපි අඛණ්ඩව තියුණු කරමු.

ස්වභාවික ප්‍රාග්ධනය



ස්වභාවික ප්‍රාග්ධනයට පරිසරයේ ලබාගන්නා සියලුම පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන සම්පත් ඇතුළත් වේ. යහපත් ස්වභාවික ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමෝපායක් දිගුකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය සඳහා අත්‍යවශ්‍යය. පරිසරය කෙරෙහි අපගේ ව්‍යාපාර මෙහෙයුම්වල බලපෑම කළමනාකරණය කිරීමට සහ ස්වභාවික සම්පත් තිරසාරත්වයට භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමට අපි බැඳී සිටිමු.

වැදගත් සිදුවීම්

 <p>කාබන් දැනුවත් සහතිකපත ආසියාව තුළ ලබාගත් පළමු රාජ්‍ය බැංකුව</p>	 <p>ඩිජිටල් ගිණුම් 568,495 විවෘතකිරීම</p>
 <p>හරිත ගොඩනැගිලි ප්‍රතිපත්තිය හඳුන්වාදීම</p>	 <p>ඒකක 79,806 කින් විදුලි පරිභෝජනය අඩුකිරීම</p>
 <p>ඉවතලන කඩදාසි කි.ග්‍රෑ 36,117 ප්‍රතිචක්‍රීයකරණය කිරීම</p>	

අපගේ ස්වභාවික ප්‍රාග්ධනය කළමනාකරණය

අපගේ සමස්ත හරිතාගාර වායුවල (GHG) බලපෑම අවම කිරීමට විස්තීර්ණ කළමනාකරණ ක්‍රමයක් අපි ක්‍රියාත්මක කර ඇත. කාලගුණ ක්‍රියාවන් සඳහා අපගේ බැඳීම නැවත වරක් ප්‍රකාශ කරමින්, සමස්ත පාරිසරික පියසටහන අවම කිරීම සඳහා අපගේ උත්සාහය තුළ යහපත් බලශක්ති සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. එමෙන්ම, අපගේ ණයදීමේ සහ ආයෝජන ප්‍රතිපත්තිය තුළ පාරිසරික බලපෑම පිළිබඳ ඇගයීමක් අපි යොදා ගනු ලැබූ අතර, විශේෂිත "හරිත බැංකුකරණ" නිෂ්පාදන මාර්ගයක් අපි ක්‍රියාත්මක කරන ලදී. පරිසරයට අවම හානිකර බවක් ඇති ව්‍යාපාර පවත්වාගෙන යාමේ නව්‍යකරණ ක්‍රම අපි අඛණ්ඩව සොයා බලමු. මෙවැනි උත්සාහයන් අපගේ මෙහෙයුම්වලට තිරසාරභාවය ඒකාබද්ධ කිරීම සඳහා නොනැවති ක්‍රියාකරන අපගේ බැඳීම පෙන්නවා දේ.

බලශක්තිය, ජලය සහ කඩදාසි පරිභෝජනය සහ අපද්‍රව්‍ය වලදායීව කළමනාකරණය සඳහා අපගේ සෘජු පාරිසරික බලපෑම සීමිත වේ.

ප්‍රාග්ධන සම්බන්ධතා සහ විභව සමතුලිතතාව

-  පුනර්ජනනීය බලශක්තිය ස්ථාපනය සහ පාරිසරික තිරසාරත්වය ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම දීර්ඝ කාලීනව බලශක්ති පිරිවැය අඩුකිරීමට දායක වේ.
-  ආයතනික තිරසාර වැඩසටහන් සේවක සහභාගිත්වය සහ සේවකයින්ගේ රැකියා-පිවිත තුලනය ඉහළ නංවයි.
-  කාබන් උදාසීන ගොඩනැගිලි ඉදිකිරීම සහ පුනර්ජනනීය බලශක්ති ස්ථාපනය කිරීම නිෂ්පාදිත ප්‍රාග්ධනයට දායක වේ.
-  පාරිසරික තිරසාර වැඩසටහන් ඒකාබද්ධ කිරීම අපගේ සන්නාම කීර්තිනාමය අපගේ බැංකුව කෙරෙහි විශ්වාසය සහ තක්කිය වර්ධනය කරයි.
-  පාරිසරික තිරසාරභාවය කෙරෙහි අවධානය ගනුදෙනුකාර විශ්වාසය සහ අදාළ පාරිසරික රෙගුලාසිවලට අනුකූලතාව ගොඩ නගයි.

තිරසාර සංවර්ධන අරමුණු සමඟ (SDGs) පෙළ ගැසීම

	ජල සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සහ ජාලය පුරා වගකීම්සහගත පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම
	හරිත ශාඛා ගොඩනැගීම සහ ශාඛාවන්හි සූර්ය බලශක්ති ස්ථාපනය කිරීම
	අපගේ මෙහෙයුම්වලට පාරිසරික තිරසාරභාවය ඒකාබද්ධ කරමින් තිරසාර නගර සහ ප්‍රජාවන් ගොඩනැගීම
	සිප්පිල්කරණය තුළින් කඩදාසි රහිත බැංකුකරණය ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යුත් සන්නිවේදනය සහ ලේඛණගතකරණය තුළින් ජාලය පුරා කඩදාසි රහිත සන්නිවේදනය
	හරිත ගොඩනැගිලි තුළ ආයෝජනය, අපගේ කාබන් පියසටහන අගයකිරීම සහ අවම කිරීම, ආයතනය තුළ වගකීම්සහගත ජලය, අපද්‍රව්‍ය සහ බලශක්ති කළමනාකරණය
	සම්පත්වල තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජලයට පහළ ජීවිතයට සහයවීම සඳහා පාරිසරික සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම
	ස්වභාවික සම්පත් මත ජීවිතය පවත්වා ගැනීම සහ තිරසාර භාවිතය සහ පාරිසරික සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

▼ GRI 103-3

“ජීපල්ස් ශ්‍රීන් පල්ස්” පාරිසරික ප්‍රතිපත්තිය

අපගේ පාරිසරික බලපෑම අගය කිරීම, කළමනාකරණය සහ අවම කිරීම මගින් අවධානය යොමුකළ පාරිසරික කළමනාකරණ වැඩසටහන් තුළින් වඩා හරිත අනාගතයක් සඳහා අපගේ බැඳීම අපගේ පාරිසරික ප්‍රතිපත්තිය මගින් දැක්වේ. මෙම ප්‍රතිපත්තිය මගින් අපගේ පාරිභෝගිකයන් වෙත වඩා තිරසාර මූල්‍ය ආයතනයක් කරා අපගේ ආයතනික චින්තනය සන්නිවේදනය කරන අතර, තිරසාර සංවර්ධන අරමුණු උදෙසා අපගේ බැඳීම සවිබල ගන්වයි. මෙයට ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල සහ සමස්ත ශාඛා ජාලය ඇතුළුව බැංකුවේ සෑම අංශයක් කරා විහිදෙන අපගේ තිරසාර රාමුව ඇතුළත්ය. එමෙන්ම එයට බැංකුවේ පාරිසරික සහ සමාජීය මූලාරම්භයන් කළමනාකරණය කිරීමේ සියලුම ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් හි තිරසාරාත්මක කණ්ඩායම් නිර්මාණය කිරීම ද ඇතුළත්ය.



ගොඩනැගිලි	ක්‍රියාවලි	ගනුදෙනුකරුවන්	සමාජය	සේවකයන්
<ul style="list-style-type: none"> කාබන් උදාසීන ගොඩනැගිලි ලෙස තෝරාගත් ශාඛා සහතික කිරීම ගොඩනැගිලි 100කට සූර්ය බලශක්ති උත්පාදන ක්‍රම හඳුන්වාදීම සියලුම නව ගොඩනැගිලි LEED/GREENSL/CIOB අනුව ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන් LEED/GREENSL/CIOB Green Mark සහතික කිරීම අනුගමනය කළයුතු වීම 	<ul style="list-style-type: none"> කඩදාසි රහිත මෙහෙයුම් හඳුන්වා දීම - <ul style="list-style-type: none"> මුදල් හා වෙබ්පත් තැන්පතු යන්ත්‍ර උපයෝගිතා ගෙවීම සඳහා ක්‍රීඩා සේවාව පුළුල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කඩදාසි රහිත ගිණුම් විවෘත කිරීම සහ ගිණුම් සඳහා ඉ-ප්‍රකාශන කඩදාසි රහිත ණය පිරිසැකසුම් පරිසරය අන්තර්ජාල, මොබයිල් සහ වෙබ් පදනම් බැංකුකරණය හරපත් සහ ණයපත් පැය 24 පුරාවට ක්‍රියාත්මක වන මහජන බැංකු ඇමතුම් මධ්‍යස්ථානය 	<ul style="list-style-type: none"> පහත දක්වා ඇති හරිත බැංකුකරණ සංකල්ප ප්‍රවර්ධනය - <ul style="list-style-type: none"> කඩදාසි රහිත මෙහෙයුමක් වන වේගවත් බැංකුකරණය තුළින් ගිණුම් විවෘත කිරීම ඉල්ලීම මත සියලුම ගිණුම් හිමියන් වෙත ඉ-ප්‍රකාශන හිකුත් කිරීම කෙටි පණිවිඩ ක්‍රම සහ අන්තර්ජාල බැංකුකරණය වේගවත්ව ප්‍රවර්ධනය හරපත් හිකුත් කිරීම - මුදල් රහිත සමාජය නව ගනුදෙනුකරුවන් සඳහා වේගවත් බැංකුකරණය ක්‍රියාත්මක කිරීම සීඩීවීම් - මුදල් තැන්තු යන්ත්‍ර, ඒටීවීම් - මුදල් ලබාගැනීමේ යන්ත්‍ර, කිඔස්ක් - බිල්පත් ගෙවීම් 	<ul style="list-style-type: none"> ශ්‍රී ලංකාව තුළ වඩාත් කාබන් දැනුවත් බැංකුව/හරිත බැංකුව ලෙස මෙහෙයුම් ප්‍රතිලාභ සමස්ථයක් ලෙස සමාජයට පිරිහැරීම 	<ul style="list-style-type: none"> පාරිසරික තිරසාර දැනුම ඇති කිරීම සූර්ය බලශක්ති පද්ධති, හයිඩ්‍රිඩ් කාර් සහ ඉලෙක්ට්‍රික් කාර් මිලදී ගැනීමට සහයැපීම සේවක ණය පහසුකම් ලබාදීම විද්‍යුත් සන්නිවේදනය සහ ලේඛණගතකිරීම ව්‍යවහාරයේ යෙදවීමට සේවකයන් දිරිගැන්වීම

ස්වභාවික ප්‍රාග්ධනය

හරිත ශාඛා විවෘත කිරීම

පාරිසරික තිරසාරභාවය කෙරෙහි අපගේ බැඳීම අනුව, අපගේ සියලුම අළුත් ශාඛා හරිත ශාඛා ලෙස ඉදිකරන අතර, සියලුම නවකරණ සහ ප්‍රතිසංස්කරණ බැංකුවේ හරිත ගොඩනැගිලි ප්‍රතිපත්තිය මගින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි සභාවේ (GBCSL) ජලදර්ශනී ලයිට් සාමාජිකයෙක් ලෙස, අපගේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි සභාවේ GreenSL® ශ්‍රේණිගතකරණ ක්‍රමය යොදා ගනු ලබයි.

ඉදිකිරීම, ක්‍රියාවට නැංවීම සහ නඩත්තුව යන අදියර තුන සඳහා හරිත සහතික කිරීම ලබාගැනීමේ ක්‍රියාවලියක අපි නිරත වෙමු. කාබන් උපදේශන සමාගම (CCC) විසින් කාබන් දැනුවත් බැංකුව - 2019 අප වෙත ප්‍රදානය කරන ලද අතර, අපගේ සියලුම ශාඛා ශ්‍රී ලංකා පැවරීම් මණ්ඩලයේ (SLAB) පැවරීම - ISO 14065 and GHG 002-01 ලබාගෙන ඇත.

කාබන් පියසටහන

2016 දී දියත්කළ වසර තුනේ කාබන් කළමනාකරණ වැඩසටහනේ අවසන් වසර අවසන් කිරීමෙන් පසු, SFG විසින් කාබන් දැනුවත් කිරීම සහතික කිරීම අප වෙත ප්‍රදානය කරන අතර, ඒ තුළින් මෙම ගෞරවය අත්කරගත් ආසියාවේ පළමු රාජ්‍ය බැංකුව බවට අප පත්විය. මෙම සහතික කිරීමේ අවශ්‍යතාවයේ කොටසක් ලෙස, අපගේ සමස්ත GHG බලපෑම අවම කිරීම සඳහා අරමුණු ස්ථාපිත කිරීමට සහ වැඩිපියවර හඳුනා ගැනීමට විස්තීර්ණ කළමනාකරණ සැලැස්මක් අපි තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී.



ආසියාවේ පළමු කාබන් දැනුවත් සහතික ලත් රජයට අයත් බැංකුව ලෙස තිරසාර අනාගත කණ්ඩායම විසින් පිළිගැනීම.

කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය

අපගේ පුළුල් ස්වයං-බැංකරණ ඒකක, මොබයිල් සහ අන්තර්ජාල බැංකුකරණ මාර්ග තුළින් කඩදාසි රහිත බැංකුකරණය ප්‍රවර්ධනය කරමින් සහ අපගේ සියලුම සම්ප්‍රදායික ශාඛා ඩිජිටල්කරණයෙන් ශක්තිමත් ශාඛා බවට පරිවර්තනය කරමින් කඩදාසි පරිභෝජනය අපි සැලකිලිමත් ලෙස අඩුකර ඇත. පුළුල් ගනුදෙනුකාර හුරුපුරුදුකම තුළින්, කඩදාසි රහිත ගනුදෙනු වෙත දායක වෙමින් සම්ප්‍රදායික ගනුදෙනුවලින් බහුතරය ඩිජිටල් මාර්ග හරහා සිදුකරනු ලබයි. ජාලය පුරා ස්ථාපිත ප්‍රතිචක්‍රීයකරණ ස්ථාන හරහා, කඩදාසි කිලෝ ග්‍රෑම් 36,117ක් 2019 දී ප්‍රතිචක්‍රීයකරණය කරන ලදී.

අපද්‍රව්‍ය කළමනාකරණය

සෂා අපද්‍රව්‍ය වගකීම් රහිත ආකාරයෙන් බැහැර කිරීමේ දැඩිකම සහ ජෛව විවිධත්වය සහ මානව සෞඛ්‍ය කෙරෙහි එහි ප්‍රතිඵලයක් හඳුනාග නිමින්, අපගේ ජාලය පුරා වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කර ඇත. අපගේ සේවකයින්ගේ, අදාළ මහ නගර/නගර සභා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත තෙවැනි පාර්ශ්ව ප්‍රතිචක්‍රීයකරණ සේවා සැපයුම්කරුවන්ගේ සහයෝගය ඇතිව උත්පාදනය වන අපද්‍රව්‍ය කාණ්ඩ කිරීම අපි ක්‍රියාවේ යොදවමු. ඇතිවන අපජලය ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මාර්ගෝපදේශ පරිදි මුදා හැරේ. අපගේ මෙහෙයුම් තුළ උත්පානය වන ප්‍රධාන උවදුරක් වන තොරතුරු තාක්ෂණය පදනම් (IC) ඉ-අපද්‍රව්‍ය නැවත භාවිතය සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය යටතේ වගකීම්සහගත අයුරින් මුදා හැරේ.

ජලය සංරක්ෂණය

බැංකුව තුළ ජල පරිභෝජනය ප්‍රශස්ත කිරීම වෙනුවෙන් ගෙවතු වගාව සහ සෝදා හැරීම සඳහා අපජලය ප්‍රතිචක්‍රීය කිරීමට අපජලය පිළියම් පිරිසකක් ඉදිකරනු ලැබ ඇත. ද්විත්ව ක්‍රියාකාරී ජල බේසම් සහ ස්වයංක්‍රීය වැසිකිලි ක්‍රම සහ සේදුම් කාමරවල ස්වයංක්‍රීය පැටි කරාම ස්ථාපිත කිරීම තුළින් ජල භාවිතය අවම කිරීමට ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.

▼ GRI 302-1, 302-2, 302-3, 302-4

බලශක්ති සංරක්ෂණය සහ

කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම

අපගේ මෙහෙයුම් බලශක්ති තීව්‍රතා නොවුවද, කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බලශක්ති පරිභෝජනය අඩු කිරීමට සහ අපද්‍රව්‍ය තුරන් කිරීමට අපි නිරන්තරයෙන් මාර්ග සොයමු. අපගේ ප්‍රධාන පරිභෝජන මූලාශ්‍රය විදුලිය වන අතර ඉන්පසුව අපගේ ව්‍යාපාරයට අදාළ සංචාර තුළින් ඇතිවන ප්‍රවාහනය පවතී. 2018 දී මූලස්ථාන ගොඩනැගිල්ලේ මුළු බලශක්ති පරිභෝජනය කිලෝ වොට්ස් 1,805,370ක් වාර්තා වූ අතර සංරක්ෂණය සඳහා අපගේ බැඳීම හේතු කොට ගෙන විදුලි පිරිවැය තුළ රු.මි. 2.0ක ඉතුරුම් සඳහා දායක වෙමින්, 2019 දී, අපගේ බලශක්ති පරිභෝජනය කිලෝවොට්ස් 79,806කින් අඩුවී ඇත. මූලස්ථාන කාර්යාලයේ බලශක්ති තීව්‍රතා අනුපාතය (වර්ෂයකට සේවකයෙකුට විදුලි පරිභෝජනය) කිලෝ වොට්ස් 1,78ක් විය.

වසර තුළ, සෑම ශාඛාවකම සූර්ය බලශක්ති පද්ධති සවිකිරීම තුළ පුනර්ජනනීය බලශක්ති සඳහා සියලුම ශාඛා පරිවර්තනය කරමින් සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අපගේ විශ්වාසය වැඩි කිරීම පිළිබඳ අපගේ උත්සාහය යොමු කරන ලදී

බලශක්ති පරිභෝජනය අඩුකිරීමට ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ -

- බැංකුවේ බලශක්ති පරිභෝජනය ප්‍රශස්ත කිරීමට අප විසින් මිලදී ගන්නා යන්ත්‍ර සහ විද්‍යුත් උපකරණවල "බලශක්ති කාර්යක්ෂමතා අනුපාතය" පිළිබඳ හිඟ සැලකිල්ල යොමු කිරීම
- ශාඛා සහ ප්‍රධාන කාර්යාලයේ සියලුම ආලෝක උපකරණ වෙනුවට බලශක්ති කාර්යක්ෂම LED බල්බ සවිකිරීම
- බලශක්ති කාර්යක්ෂමතාව සඳහා තරු ශ්‍රේණිගතකරණයක් ඇති තොරතුරු තාක්ෂණ උපකරණ ප්‍රසම්පාදනය

- සියලුම ගොඩනැගිලිවල අපවර්තක තාක්ෂණය සහිත බලශක්ති කාර්යක්ෂම වායු සම්කරණ යන්ත්‍ර සවිකිරීම සහ කාලීන සේවා සහ අවන්වැඩියා කිරීම් තුළින් වැලැක්වීමේ හඬක් කුරගෙන යාම
- පරිසර හිතකාමී ශීතකරණ භාවිතය
- දුරස්ථ නියාමන පහසුකම් සහිත ඉන්ධන කාර්යක්ෂම, අඩු අංශු විමෝචනය කරන ශබ්ද රහිත විදුලි උත්පාදක යන්ත්‍ර ස්ථාපිත කිරීම

මහජන බැංකුවේ බලශක්ති පරිභෝජනය - ප්‍රධාන කාර්යාලය

බලශක්ති මූලාශ්‍රය	බලශක්ති වර්ගය	පරිභෝජන මට්ටම (GJ)	
		2019	2018
පුනර්ජනනීය	විදුලිය	6,499.3	6,786.6
පුනර්ජනනීය නොවන	ඉන්ධන	5,888.0	5,559.2
එකතුව		12,387.3	12,345.8
බලශක්ති තීව්‍රතාව (එක් සේවකයෙකුට)		12.7	12.5

ඉන්ධන සහ විමෝචන කළමනාකරණය

බලශක්ති පරිභෝජනය යටතේ අපගේ ගමන් සහ ව්‍යාපාරයට අදාළ සංචාරවල ප්‍රවාහනය තුළ ඉන්ධන පරිභෝජනය සඳහා අප දායක වී ඇත. GHG අඩුකිරීම සඳහා ඵලදායී මාර්ග සැලසුම්කරණය, හරිත මෝටර් රථ භාවිතය සහ අමුද්‍රව්‍ය තොග ප්‍රවාහනය තුළින් ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග යොදා ගෙන ඇත.

වගකීම්සහගත මූල්‍යකරණය සහ හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම

අපගේ ණයදීම සහ ආයෝජන ප්‍රතිපත්තිය තුළ පාරිසරික බලපෑම් වෙත හිසි සැලකිල්ල යොමු කිරීම මගින් හුදෙක් මුදල් ප්‍රතිලාභවලට පමණක් නොව දීර්ඝ කාලීන වාසි අත්කර ගැනීමට අපට හැකියාව ලබා දේ. ණය දීමේ සමාජීය සහ පාරිසරික බලපෑම් ඇතුළත් වගකීම්සහගත ණයදීමේ සදාචාර පිළිබඳව අළුතින් බඳවාගත් සහ දැනට සිටින සේවයින් දැනුවත් කරමින් අපි වගකීම්සහගත ණය ප්‍රවර්ධනය කරමු. ණයදීමේ තීරණයක් ගැනීමට පෙර, මෙම අංශ දෙක තක්සේරු කෙරේ. ඒ අනුව, අපගේ සේවාදායකයින් සම්බන්ධ CEA බලපත්‍රය සහ අපගේ මෙහෙයුම්වලින් පරිසරයට වන බලපෑම් ඇතුළුව අදාළ සියලුම පාරිසරික රෙගුලාසිවලට අනුකූලතාව අනුමැතිය පෙර තක්සේරු කෙරේ.

සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට සහ හයිඩ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාර් මිලදී ගැනීමට පරිසර හිතකාමී ණය යෝජනා ක්‍රමයක් අපි ලබා දෙමු. කඩදාසි රහිත බැංකුකරණ ලක්ෂණ සහිතව නව ඩිජිටල් ගිණුම් 403,242ක් 2019 දී විවෘත කරන ලදී.

පීපල්ස් පරිසර උද්‍යාන ව්‍යාපෘතිය

පාරිසරික තිරසාර ප්‍රතිපත්තිය යටතේ, කාබන් පියසටහන අඩු කිරීම සඳහා පැල 200 කට වැඩි ප්‍රමාණයක් සිටුවමින් පරිසර උද්‍යාන ව්‍යාපෘතියක් වැලිමඩ ආරම්භ කරන ලදී. කෘෂිකාර්මික විශේෂඥයින් කණ්ඩායමක් විසින් මෙම පැල පෝෂණය කරමින් පවතී. ඉදිරි වසරේදී විල්ගමුව සහ පොලොන්නරුව තවත් පරිසර උද්‍යාන දෙකක් ආරම්භ කිරීමට අපි අරමුණු කරමු.

අනුකූලතාවය

වසර තුළ සියලුම හිතී සහ රෙගුලාසි සමඟ අපි අනුකූල වී ඇති අතර, පාරිසරික හිතී සහ/හෝ රෙගුලාසිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් පනවන ලද කිසිදු දඩයක් හෝ මූල්‍ය නොවන අනුමැති කිසිවක් නොමැත.

අනාගත දැක්ම

තිරසාර අනාගතයක් සුරක්ෂිත කිරීම උදෙසා කාලගුණ වෙනස් සියලුම බලපෑම් මැඩ පැවැත්වීමට පරිසර හිතකාමී වැඩසටහන් අපි යොදා ගනිමු. අපගේ හරිත බැංකුකරණ සංකල්පය සහ ඩිජිටල් බැංකුකරණ මාර්ගය තුළින්, පාරිසරික තිරසාරභාවය අපි අඛණ්ඩව ප්‍රවර්ධනය කරන්නෙමු.

අවදානම් කළමනාකරණය

▼ GRI 102-15, 102-30

බැංකුවේ සම්ප්‍රදායික සහ ගනානුගතික ව්‍යාපාර ආදර්ශයන් ගෝලීයකරණය, ඩිජිටල්කරණය, සුදුසු පරිගණක වැනි සාහිස තාක්ෂණයන්. රොබෝවරු, ටෙක්ෆින් සහ ෆින්ටෙක්වලින් සම්මතයට වකත නොවන තරඟය සහ ජනවිකාශ වෙනස්වීම් වැනි ඇතිවන සමහර විශාල ප්‍රවණතාවන් මගින් තර්ජනයට ලක් කරනු ලබයි. වර්ධනය වන නියාමන සංවර්ධනය සහ වැඩි වන ප්‍රාග්ධන අවශ්‍යතාවන් බැංකුවේ ලාභදායීත්වයට සහ ආකර්ෂණයට අහියෝග කරමින් සිටී. තවද, ආර්ථික කාර්යසාධනය හැර ඉහළ මට්ටමේ සේවය සහ නව්‍යකරණය සඳහා සහයුරු ඉල්ලුම තුළින් වැඩිවන ඉල්ලුම සහ සමාජ සහ ආර්ථික අංශ කෙරෙහි සමාන බලපෑම ඇතිවීම තුළින් වර්තමානයේ බැංකුවේ තිරසාරතාවයට දැඩි බලපෑමක් ඇත.

ශ්‍රී ලංකාව තුළ දෙවන විශාලතම වාණිජ බැංකුව ලෙස, අවදානම් හඳුනාගැනීම, ඇගයීම, මැනීම, අවම කිරීම, නියාමනය සහ වාර්තා කිරීම සඳහා යහපත් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ වැඩරාමුවක් මහජන බැංකුව සතූ වේ. බුද්ධිමය අවදානම් කළමනාකරණය අවස්ථා නිර්මාණය කිරීමට සහ අපගේ කාර්යසාධනය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය. තත්ත්වය සහ අවංකකම සඳහා ඉහළ ප්‍රමිති සමඟ, අපගේ සන්නාමය සහ කීර්තිනාමය සඳහා සහ අපගේ පාර්ශ්වකරුවන් සඳහා කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට මෙය අවශ්‍ය වේ. අපගේ නිරතුරුව වෙනස්වන වෙළෙඳපොල අවකාශය තුළ, නව ව්‍යාපාර අවස්ථා හඹායාමට, තාක්ෂණය තුළ ආයෝජනය කිරීමට සහ අවදානම සහ අපගේ කීර්තිනාමය කළමනාකරණය කරගැනීමට අපි සක්‍රීයව කටයුතු කරමු. තිරසාර ප්‍රගතිය බැංකු කළඹ තුළ ප්‍රත්‍යස්ථිතිය වර්ධනය කිරීම කරා සිදුකරනු ලැබ ඇත.

ඒ අනුව, අපගේ වත්කම් සහ වගකීම්වල අවදානම් ප්‍රතිඵල කළමනාකරණය කර ගනිමින් බැංකුවේ ආයතනික කළඹ අපි තවදුරටත් නැවත ස්ථානගත කරන අතර අපගේ මෙහෙයුම්වලට

බලපෑමක් ඇති පුළුල් භූගෝලීය අවිනිශ්චිතතා පිළිබඳ අපි අවදියෙන් සිටිමු. සක්‍රීය පදනමක් මත ඇතිවිය හැකි දුර්වලතාවන් කළමනාකරණය කරගැනීමට අපගේ සියලුම කළඹ තුළ ඇතිවන අවදානම් කලින් හඳුනාගැනීම කෙරෙහි අපි අඛණ්ඩව අවධානය යොමු කරමු. බැංකුවේ කළඹ ක්ෂේත්‍රය, භූගෝලය සහ නිෂ්පාදන වැනි හරස් මානයක මනාව විවිධාංගීකරණය කෙරේ.


ඒකාබද්ධ අවදානම් කළමනාකරණ වැඩරාමුවේ පරමාර්ථ -

- බැංකුවේ අවදානම් නිරාවරණ ඇගයීම සහ සුදුසු පරිදි කළමනාකරණය
- බැංකුවේ අවදානම් නිරාවරණ නියාමනයට ඵලදායී ක්‍රමයක් සංවර්ධනය කිරීම සහ ඒවා බැංකුවේ ප්‍රාග්ධනයට සම්බන්ධ කිරීම
- අත්‍යන්තර ප්‍රතිපත්ති විශේෂයෙන් අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් බැංකුවේ අනුකූලතාව නියාමනයට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- අදාළ සියලුම ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි බැංකුව පුරා ඵලදායීව සන්නිවේදනය කිරීම
- ශක්තිමත් අත්‍යන්තර පාලනයන් යොදාගෙන ශක්තිමත් කිරීම
- බැංකුව තුළ ශක්තිමත් අවදානම් සංස්කෘතියක් ස්ථාපිත කිරීම

බැංකුවේ අවදානම් කළමනාකරණ වැඩරාමුව

බැංකුවේ සියලුම අවදානම් නිරාවරණ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂක මාර්ග ත්‍රිත්ව ආදර්ශය මත පදනම් වී ශක්තිමත් අවදානම් කළමනාකරණ වැඩරාමුවක් ක්‍රියාත්මක පවතී. මෙය අන්තර් සම්බන්ධ සහ සාකච්ඡා ක්‍රමයක් වන අතර, ඉන් පැහැදිලිව වෙනස හඳුනාගත් ආරක්ෂක මාර්ග ත්‍රිත්වය තුළින් අවදානම ඵලදායීව කළමනාකරණය කරයි.

ආරක්ෂණ මාර්ග ත්‍රිත්වය



අවදානම් රූපය

අවදානම් රූපය යනු ව්‍යාපාර පරමාර්ථ අත්කර ගැනීම පිණිස සමූහය එහි අවදානම් ඉවසුම් මට්ටම තුළ පිළිගැනීමට විකල්පව මුළු අවදානම් මට්ටමයි. අවදානම් ඉවසීම යනු පාර්ශ්වකරුවන් වෙත නියාමන සංරෝධක සහ එහි බැඳීම් කඩකිරීමට පෙර සමූහයට පිළිගතහැකි උපරිම අවදානම් මට්ටමයි. අවදානම් රූපය මගින් සියලුම උව්‍යවල අවදානම් වර්ගීකරණයන් තුළ මැනියහැකි ඉලක්ක සහ ඉවසුම් සීමාවන් ලබා දේ.

සම්බන්ධ අවදානම් සමඟ ප්‍රශස්ථ වර්ධන විකල්ප අගය කිරීම මගින් තිරසාර කාර්යසාධනය ඉදිරියට ගෙනයාමට වැඩිදාමුවක් මින් නිර්මාණය කරයි. සමූහයේ ක්‍රමෝපාය, ව්‍යාපාර පරිසරය සහ පාර්ශ්වකාර අවශ්‍යතා සමඟ ගැලපීම සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව අවදානම් රූපය සමාලෝචනය කර අනුමත කරයි.

අවදානම් රූපයට සාපේක්ෂව 2018 දෙසැම්බර් 31 දිනට සහ 2019 දෙසැම්බර් 31 දිනට බැංකුවේ අවදානම් පැතිකඩ පහතින් දැක්වේ:

ණය අවදානම	ණය අවදානම් රූපය			පහත සඳහන් දිනට තත්ත්වය	
	ඉහළ අවදානම	මධ්‍යම අවදානම	අඩු අවදානම	2019 දෙසැම්බර් 31	2018 දෙසැම්බර් 31
අක්‍රීය/මුළු අත්තිකාරම් (උකස් හැර) %	>6	2.5 - 6	<2.5	3.72	2.76
කල් ඉක්මවූ	>10	5 - 10	<5	8.64	11.88
වෙන්කිරීම් ආවරණය %	<75	75 - 90	>90	60.00	72.30
ලාභ සහ අලාභ අයකිරීම් %	>15	5 - 15	<5	29.49	10.74
සංකේන්ද්‍රණය (HHI ක්‍රමය)	>0.25	0.25 - 0.15	<0.15	0.21	0.18
අයකරගැනීම් %	<10	10 - 20	>20	26.00	31.00
TOD අතිරික්තය %	>20	10 - 20	<10	18.21	11.56
අක්වේරල නිරාවරණය (OBU)%	>15	10 - 15	<10	1.43	0.88

වෙළෙඳපොළ අවදානම	අනුමත සීමාව	2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය
FX net විවෘත තත්ත්වය	ඇව්ඩො මි. + 10 ඇව්ඩො මි. - 25	අනුකූලවිය
අවදානමේදී වටිනාකම (VaR) (සහතික මට්ටම 99%, දින1)	ඇව්ඩො 250,000	අනුකූලවිය
සමුච්චිත අලාභ		
- FX වෙලෙඳාම	ඇව්ඩො 175,000	අනුකූලවිය
- FIS වෙලෙඳාම (උපලබ්ධි වූ)	ශ්‍රීලංකා රු. 25	අනුකූලවිය
(උපලබ්ධි නොවූ)	ශ්‍රීලංකා රු. 500	අනුකූලවිය
ඉදිරි FX පරතර සීමාව	ඇව්ඩො 600 මාසික මිලියන	අනුකූලවිය
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් - වෙලෙඳාම	ශ්‍රීලංකා රු. 150	අනුකූලවිය
ආයෝජනය	ශ්‍රීලංකා රු. 300	අනුකූලවිය
AFS	ශ්‍රීලංකා රු. 10	අනුකූලවිය
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB)	ඇව්ඩො මි. 750	අනුකූලවිය
අන්තර් බැංකු ණය ගැනීම් - මුළු සීමාව	ඇව්ඩො මි. 668	අනුකූලවිය
- කෙටි කාලීන සීමාව	ඇව්ඩො මි. 191	අනුකූලවිය
කොටස් වෙළෙඳ කළඹ තුළ ආයෝජන වටිනාකම	ශ්‍රීලංකා රු. 1,000	අනුකූලවිය
නැවතුම් අලාභ සීමාව (කොටස් වෙලෙඳාම)	40%	අනුකූලවිය
S&P SL20 දර්ශකය මත කොටස්වල ප්‍රතිගතය	අවම 25%	අනුකූලවිය
රන් ඒකක භාරය	ශ්‍රීලංකා රු. 2.5	අනුකූලවිය
ණයකර	ශ්‍රීලංකා රු. 5	අනුකූලවිය
පොළී අනුපාත අවදානම (DGap+VaR on Fwd FX)	ශ්‍රීලංකා රු. 8.5	අනුකූලවිය

අවදානම් කළමනාකරණය

මෙහෙයුම් අවදානම	මෙහෙයුම් අවදානම් රූපය			වසර සඳහා තත්වය	
	ඉහළ අවදානම	මධ්‍යම අවදානම	අඩු අවදානම	2019	2018
මෙහෙයුම් අලාභ - අත්‍යන්තර වංචා	>25	10 - 25	<10	1	6
මෙහෙයුම් අලාභ - බාහිර (උකස්)	>1,000	400 - 1,000	<400	281	250
මුළු මෙහෙයුම් ටියදුමට මුළු මෙහෙයුම් අලාභ	>1.0%	0.5% - 1.0%	<0.5%	0.21%	0.48%
පද්ධති ලබාගැනීමේ හැකියාව					
ඉතා වැදගත්	<97.5%	97.5% - 99.9%	>99.9%	99.87%	99.83%
සාමාන්‍යයෙන් වැදගත්	<95%	95% - 97.5%	>97.5%	99.06%	99.89%
අඩුවෙන් වැදගත්	<87%	87% - 90%	>90%	99.98%	100%
තෘප්තියට වඩා අඩුවෙන් ප්‍රමාණවත් කළ ශාඛා විගණනයේ ප්‍රතිශතය	>15%	0 - 15%	Nil	26%	21%

අවදානම් වර්ගීකරණ

ණය අවදානම, වෙළෙඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, ද්‍රවශීලතා අවදානම, අරමුදල් අවදානම, අනුකූලතා අවදානම, කීර්තියාම අවදානම, තෛතික අවදානම සහ ක්‍රමෝපාය අවදානම මහජන බැංකුවේ ප්‍රධාන අවදානම් වර්ගීකරණ වෙති.


මහජන බැංකුව සඳහා අවදානම් සංගහනය

මහජන බැංකුව සඳහා අවදානම් සංගහනය ව්‍යාපාර මාර්ග, කාර්යයන්, තුරන්ගේ ස්ථාන සහ තෛතික ආයතනවල සියලුම අවදානම් වර්ගීකරණයන්ගෙන් සමන්විත වේ.

මහජන බැංකුව සඳහා අවදානම් සංගහනය




අවදානම් රැඳී රාමුව




අවදානම් පාලනය

මෙය අවදානම් කළමනාකරණ වැඩරාමුවේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය අවදානම් කළමනාකරණය ආයතනික පාලනය තුළ මනා පරිවරණයක් යෙදුම වේ. අවදානම් පාලනය සඳහා ඉහළම වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරන අතර ඔවුන්ගේ ප්‍රමුඛතාවන්ට අවදානම් රූපී මට්ටම් තීරණය කිරීම, අවදානම් ප්‍රතිපත්ති සකස් කිරීම සහ අවදානම් නිරාවරණවල වලදායි කළමනාකරණය ඇතුළත්ය. අවදානම් කළමනාකරණයට අදාළව එහි කාර්යයන් මුදාහැරීමේදී අනු කමිටු සහ විධායක කමිටු විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට සහය වේ. මේ තුළින් අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ පාලනය සහ අවදානම් ඇතිවීම අතර පැහැදිලි ධනාත්මක සහ අවදානම් නිරාවරණ අනුමත කිරීම සහතික කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය සහ අවදානම් කමිටු ඔවුන්ට අදාළ ප්‍රඥප්තීවල උපදෙස් යටතේ ක්‍රියාත්මක වේ.

මහජන බැංකුවේ අවදානම් පාලන රාමුව පහත විස්තර කෙරේ.



බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ වැඩරාමුවේ කාර්යය ව්‍යුහය



අවදානම් සංස්කෘතිය

අවදානම් සහ ප්‍රතිඵල කළමනාකරණය සඳහා සාකච්ඡා ප්‍රවේශයක් දිරිගන්වමින් ප්‍රත්‍යස්ථිතිය සවිබලගැන්වීමට සමූහය තුළ ශක්තිමත් අවදානම් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අපි උත්සාහ ගනිමු. සෑම මට්ටමකම සේවකයින් අවදානම් කළමනාකරණය සහ වැඩි කිරීම සඳහා වගකීමට බැඳී සිටින අතර ශක්තිමත් අවදානම් සංස්කෘතියකට සහයවන තැසිරීම ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වේ. ශක්තිමත් අවදානම් සංස්කෘතියක් සංවර්ධනය කිරීම සඳහා, අවදානම් පිළිබඳ දැනුම් මට්ටම වැඩි කිරීම සඳහා සේවකයින් නිරන්තරයෙන් පුහුණු කරනු ලබන අතර තමන්ගේ කාර්යභාරයට අදාළ අවදානම් කළමනාකරණය කිරීමට අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද ලබා දේ.

සමූහය තුළ අවදානම් සංස්කෘතිය තහවුරු කරන මූලධර්මවලට පහත දෑ ඇතුළත් වේ:

- සමූහය විසින් ගනු ලබන අවදානම් සඳහා නිශ්චිත අවදානම් රූපී
- සෑම අවදානමක්ව අවදානම් කළමනාකරණ රාමුව තුළ අනුමත කළයුතු අතර ප්‍රමාණවත්ව ගෙවිය යුතුය
- අවදානම් පිළිබඳ අධ්‍යයන නියාමනය සහ කළමනාකරණය


පීඩන පරීක්ෂණය

පීඩන පරීක්ෂණය යනු විවිධ මූල්‍ය අවස්ථාවන්ට වත්කම් සහ වගකීම් කළඹ තුළ ප්‍රතිචාරය තීරණය කිරීමට යොදා ගනු ලබන විඛණිත තාක්ෂණයකි. පීඩන පරීක්ෂණ වරින්වර සිදුකරනු ලබයි. අනපේක්ෂිත අලාභ සහ ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව පිළිබඳ ප්‍රමාණවත් ස්ථාවරත්වය සමූහයට ඇති බව සහතික කරයි.

පීඩන පරීක්ෂණය සමූහයේ අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ඇගයීම් ක්‍රියාවලියේ (ICAAP) අත්‍යවශ්‍ය අංගයකි. ඉපයීම්, ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව කෙරෙහි සිදුවියහැකි බලපෑම් ඇතුළුව සමූහයේ අවදානම් පැතිකඩ සහ මූල්‍ය තත්ත්වය මත සාර්ව ආර්ථික සහ වෙළෙඳපොළ විචලනයාවල බලපෑම් අපි තක්සේරු කරමු. සියලුම වැදගත් අවධානම් වර්ග පීඩන පරීක්ෂණ අභ්‍යාසය තුළට ඇතුළත් කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) සමූහයේ පීඩන පරීක්ෂණ ප්‍රතිඵල සහ විය තහවුරු කරන ප්‍රධාන උපකල්පන පිළිබඳව කලින් කල සමාලෝචන පවත්වනු ලබයි. ICAAP ක්‍රමෝපායික සැලසුම්කරණය, අවදානම් රූපී නියම කිරීම, අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වකරුවන් සමඟ සන්නිවේදනය සහ නිශ්චිත පරාමිති තුළ අවදානම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රාග්ධනය සැලසුම්කරණයට පීඩන පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵල අත්‍යවශ්‍ය යෙදවුමකි.

සමූහයේ පීඩන පරීක්ෂණ ක්‍රියාවලි පහතින් දැක්වේ.



අඩු, මධ්‍යස්ථ සහ ඉහළ පීඩන සිදුවීම්

මධ්‍ය ප්‍රාග්ධනය, මුළු ප්‍රාග්ධනය සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය කෙරෙහි බලපෑම

මහජන බැංකුවේ අවදානම් කළමනාකරණය තුළ නව සංවර්ධනයන්

2019 දී බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් වර්ධනයන් සිදුකරන ලදී.

- II වන ස්ථර ප්‍රාග්ධනය ඉහළ දැමීම සඳහා ණයකර හිකුතුව සිදු කිරීම පිණිස මහජන බැංකුවේ පහත සංශෝධනය කරන ලද අතර ඒ තුළින් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වැඩි කරනු ඇත.
- ණය අවදානම් කළමනාකරණ කාර්යය ශක්තිමත් කිරීම සඳහා කළමනාකරණ කමිටුවක් වන ණය අවදානම් කළමනාකරණ කමිටුව (CRMC) පිහිටුවන ලදී.
- කල්පැනගිය ණය අත්තිකාරම් බුද්ධිමය කළමනාකරණය තුළින් පහත හෙලන ලදී
- ශාඛා පාලයේ සහ දෙපාර්තමේන්තුවල පදනම් රේඛා සහ අරක්ෂක ප්‍රමිති ඉදිරියට යන පදනමක් මත ශක්තිමත් කරන ලදී.

අවවාදය නොමැතිව මතුවිය හැකි අවදානම සමඟ කටයුතු කිරීමට සමූහයේ සුදානම ශක්තිමත් කරන ලදී. එකී මතුවන අවදානම් සමඟ කටයුතු කිරීමට පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබීය.

- වැලැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස පහත සඳහන් ආරක්ෂක තක්සේරු කිරීම් පවත්වන ලදී.

ආරක්ෂාව තක්සේරු කිරීම	2019 දී පවත්වනු ලබන තක්සේරු කිරීම් ගණන
බාහිර උවදුරු තක්සේරු කිරීම්	4
අන්‍යෝන්‍ය උවදුරු තක්සේරු කිරීම්	2
වෙබ් ඇස්ලිකේෂන් ආරක්ෂක තක්සේරු කිරීම්	1
සත්කාර ගවේෂන තක්සේරු කිරීම්	1
රැහැන් රහිත ආරක්ෂක තක්සේරු කිරීම්	1
ෆයර්වෝල් ආරක්ෂක තක්සේරු කිරීම්	1

- ඉහළින් සුරක්ෂිත සහතිකලත් දත්ත මධ්‍යස්ථාන තුළ සියළුම වැදගත් ක්‍රියාත්මක සහ ආපදා පිළියම් සර්වර් සවිකිරීම.
- සියලුම වැදගත් පද්ධති විධිමත් විවේක කාල සඳහා ආපදා පිළියම් පරීක්ෂණ පවත්වන ලදී.
- අඛණ්ඩව තුන්වන වරටත් ISO 27001:2013 සහතිකය (තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ක්‍රමය) පවත්වා ගැනීම.
- අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය නියාමනය කිරීමට සියලුම පරිපාලිත සමාගම් සඳහා අවදානම් උපකරණ පුවරුවක් ස්ථාපිත කරන ලදී.
- වඩා යහපත් නියාමනය සඳහා BIRMC වෙත වාර්තාකරණ වාරගණන කාර්තුව විවේක කාලයක සිට මාසික විවේක කාලයක් දක්වා පහත හෙලන ලදී.

අවදානම් කළමනාකරණය

2020 සඳහා අවධානය

2020 දී, මතුවන අවදානම්වලට වැඩි අවධාරණය ලබාදීම ඇතුළුව සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව තවදුරටත් වැඩි කිරීමට අපි සැලසුම් කරමු. ශාඛා කාර්ය මණ්ඩලයට අවදානම් කළමනාකරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට සහ සමූහය තුළ අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමට විස්තීර්ණ පුහුණු වැඩසටහනක් අපි දියත් කරන්නෙමු. ශාඛාවන් හි ණය ඇගයීමේ ක්‍රියාවලිය ඒ සමඟම තවදුරටත් ශක්තිමත් කරන්නෙමු.

අවදානම	ප්‍රධාන පාලනයන් (පාලන ආයතන)	2018 සිට අවදානම් මට්ටම තුළ වෙනස්වීම් (වැඩිවීම/අඩුවීම/ස්ථාවර*)	2020 සඳහා අවධානය
ණය අවදානම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC BECC BIBC ALCO CRMC අවදානම් කළමනාකරණය සහ ණය පාලන දෙපාර්තමේන්තුව (RM&CC) ණය සමාලෝචන ඒකකය 	වැඩිවිය	බැංකුවේ සමස්ථ කාර්යසාධනය ශක්තිමත් කිරීමට ණය ලබාදීමේ ව්‍යවහාරවල වැඩිකළ ආයතනික පාලන නියමයන් සමඟ ණයවල ගුණාත්මකභාවය මනාව කළමනාකරණය කිරීම
ණය සංකේතද්‍රණ අවදානම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC 	ස්ථාවර	ක්ෂේත්‍රයට අදාළ සාධකවල වෙනස්වන අවදානම් අංශ සමඟ සංකේතද්‍රණ නිරාවරණය කෙරෙහි අවධානය සහ ඒ අනුව බැංකුවේ නිරාවරණය පවත්වා ගැනීම
වෙළෙඳපොල අවදානම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC BIBC ALCO 	අඩුවිය	නියමිත පරාමිත තුළ සීමාවන් පාලනය
පොළී අනුපාත අවදානම	<ul style="list-style-type: none"> BIRMC ALCO 	අඩුවිය	රජයේ වෙළෙඳ කළඹ මනාව කළමනාකරණය කිරීම මගින් විවික්ෂණශීලී සීමාවන් තුළ පොළී අනුපාත අවදානම පවත්වා ගැනීම
ස්කන්ධ අවදානම	<ul style="list-style-type: none"> BIRMC BIBC ALCO 	වැඩිවිය	ස්කන්ධ වෙළෙඳපොල තුළ වෙනස්වීම් සමීපව නියාමනය කෙරෙහි වැඩි අවධානය සහ ඒ අනුව ආයෝජන කළමනාකරණය කිරීම
විනිමය හුවමාරු අවදානම	<ul style="list-style-type: none"> BIRMC ALCO 	ස්ථාවර	විනිමය හුවමාරු අනුපාතය සහ රජයල උච්චාවචනයේ කළමනාකරණය වැඩි කිරීම
ද්‍රවශීලතා අවදානම	<ul style="list-style-type: none"> BIRMC ALCO 	ස්ථාවර	ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL)/බාසල් මාර්ගෝපදේශවලට අනුකූලවීම
මෙහෙයුම් අවදානම	<ul style="list-style-type: none"> BIRMC BAC ORMC CBSL 	ස්ථාවර	මෙහෙයුම් අවදානමේ අංශ පිළිබඳව සේවකයින්ගේ දැනුම වැඩි කිරීම සහ නව ව්‍යවසාය පාලන අවධානම් සහ අනුකූලතාව (EGRC) මගින් මෙහෙයුම් අවදානමේ අලාභ අවස්ථා ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය වැඩි කිරීම

අවදානම	ප්‍රධාන පාලනයන් (පාලන ආයතන)	2018 සිට අවදානම් මට්ටම තුළ වෙනස්වීම් (වැඩිවීම/ අඩුවීම/ස්ථාවර*	2020 සඳහා අවධානය
සේවක	<ul style="list-style-type: none"> BHRMC HR දෙපාර්තමේන්තුව 	ස්ථාවර	මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යයන් ක්‍රමෝපායික ආකාරයකින් වැඩි කිරීම
තොරතුරු තාක්ෂණ අවදානම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC BITC IT මෙහෙයුම් කමිටුව තොරතුරු ආරක්ෂණ නියාමන කමිටුව (ISSC) තොරතුරු ආරක්ෂණ මෙහෙයුම් කමිටුව (ISOC) IT දෙපාර්තමේන්තුව CBSL 	වැඩිවිය	CBSL විසින් පනවන ලද තොරතුරු තාක්ෂණ අනුකූලතා අවශ්‍යතාවන් කෙරෙහි වැඩි අවධානය
අනුකූලතා අවදානම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC BAC ORMC අත්‍යන්තර විගණන කාර්යය නීති දෙපාර්තමේන්තුව අනුකූලතා දෙපාර්තමේන්තුව සමාගම් ලේකම් 	ස්ථාවර	AML සහ ශක්තිමත් අනුකූලතා ක්‍රමය
ක්‍රමෝපායික	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සමාලෝචන කමිටුව (BSPRC) ක්‍රමෝපායික සැලසුම් දෙපාර්තමේන්තුව 	වැඩිවිය	සාතිය තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානය ඇතිව ගනුදෙනුකාර හැසිරීම සහ වෙනස්වන බැංකුකරණ ව්‍යාපාර ආදර්ශ කෙරෙහි වැඩිකළ අවධානය
කිර්තිනාම	<ul style="list-style-type: none"> අධ්‍යක්ෂ මණ්ඩලය BIRMC 	ස්ථාවර	සන්නාම කිර්තිනාමය වැඩි කිරීම සහ වෙළෙඳපොළ කොටස වැඩි කිරීම

ණය අවදානම


ණය අවදානම යනු ගනුදෙනුකරුවෙකුට හෝ ඔවුගේ ඇපකරුට බැංකුවේ බැඳීම් සපුරාලීමට අසමත්වීම තුළින් ඇතිවිය හැකි අවදානමයි. මෙය ණය සහ අත්තිකාරම් කළඹ, මූල්‍ය සහතික, ගනුදෙනුකරුවන් වෙනුවෙන් හිකුත්කළ ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහනයන්ගෙන් ඇතිවන සමූහයේ ප්‍රධාන අවදානම් නිරාවරණයකි. ණය අවදානම පැහැර හැරීමේ අවදානම සහ ඇපකරුවන්, ව්‍යාපාර අංශ හෝ භූගෝලීය කලාපවල සංකේන්ද්‍රණ අවදානම වැනි ආකාරයක් ගනී.

ණය අවදානම කළමනාකරණයේ පරමාර්ථ

- ණය වත්කම් කළඹ තුළ විවික්ෂණ කළමනාකරණය තුළින් මනාව විවිධාංගීකරණය කළ කළඹක් පවත්වා ගැනීම
- ප්‍රතිඵල උපරිම කිරීම සහ ප්‍රශස්ථ අවදානම් ප්‍රදාන ගෙවීම් හිඳහස්වීමක් අත්කර ගැනීම
- අභිය ණය අවම කිරීම සහ ඉහළ ගුණාත්මකභාවයේ කළඹක් පවත්වා ගැනීම
- වෙනස්වන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයේ සාධක සමඟ වියහැකි ණය අවදානම මුද්‍රිතම හඳුනාගැනීම

අවදානම් කළමනාකරණය

ණය අවදානම් කළමනාකරණය සඳහා ආයතනික ව්‍යුහය



ණය අවදානම් කළමනාකරණයේ සහ පාලනයේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව :රීෂක්* වෙත පවරනු ලැබ ඇත. මෙම කමිටුවේ වගකීමට පහත දෑ ඇතුළත් වේ:

- BIRMC සහ ව්‍යාපාර ඒකක සමඟ උපදේශකත්වයෙන් ණය ප්‍රතිපත්ති සකස් කිරීම සහ යාවත් කිරීම
- වඩා විශාල සහ ඉහළ ණය නිරාවරණ ඵලදායී ආකාරයෙන් හැසිරවීමට ව්‍යුහ ස්ථාපිත කිරීම
- අවිධිමත් ණය සංකේන්ද්‍රණ තුරන් කිරීමට තනි පුද්ගල ණය නිරාවරණ සහ සමස්ථ කළඹ පිළිබඳ කලින් කල සමාලෝචන පැවැත්වීම
- වඩා ඉහළ ණය නිරාවරණ පිළිබඳ වෙන්කිරීම්වල ප්‍රමාණතාව සහ ඵලදායී කළමනාකරණය සහතික කිරීම
- ණය ශ්‍රේණිගතකරණ ක්‍රම සංවර්ධනය කර පවත්වා ගැනීම
- පෙර හිඟිච්ච සීමාවන්ට ඉහළ ණය යෝජනා අනුමත කිරීම හෝ පහත දැමීම

ණය අවදානම් කළමනාකරණය

ණය අවදානම් බැරකුවේ අවදානම් බරතබන ලද වත්කම්වලින් 80%කට වැඩිකොටසක් සඳහා දායක වේ. එම නිසා, අධිකාරී පදනමක් මත අපි ණය අවදානම් කළමනාකරණය කරන අතර එය හුදෙක් නියාමන අවශ්‍යතාවයට වඩා ඉදිරියට යාමකි. ණය අවදානම් කළමනාකරණය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ණය අවදානම් කළමනාකරණ රාමුව යටතේ පවත්වනු ලබයි. මෙයට ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි, බලතල බෙදීම, අවදානම් ශ්‍රේණිගතකරණ, ඇප කළමනාකරණය, සහ ණය නියාමනය ඇතුළත් අවදානම් පාලන ව්‍යුහයක් ඇතුළත්ය.

ශක්තිමත් අවදානම් ප්‍රතිපත්ති සහ පාලන රාමුව

වෙනස්වන මනා ව්‍යවහාර සහ මතුවන අවදානම් සහ අවස්ථා මත පදනම් වී BECC විසින් කලින් කළ ණය අවදානම් කළමනාකරණ වැඩිදියුණු කළ ක්‍රමවේදය, සමාලෝචනය, සහ යාවත් කිරීම සිදුකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත ණය ප්‍රතිපත්තිය මගින් බැරකුවේ ණය සංස්කෘතිය, හිඟිච්ච අවදානම් රූපීයට අනුව විවිධත්වය සීමාවන් සහ පිළියම් සහ ප්‍රතිසාධන ක්‍රියාමාර්ග නියම කරනු ලබයි.

වගකීම් සහගතවීමේ සංස්කෘතිය

අවදානම් පිළිබඳ දැනුවත් සංස්කෘතියක් සහ වගකීම්සහගත ණයදීම පෝෂණය කිරීමට සමූහය උත්සාහ ගනී. මෙය අත්කර ගැනීමට විස්තීර්ණ අභ්‍යන්තර සන්නිවේදන ක්‍රියාවලියක් සහ කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ. ගනුදෙනුකරුවන් ණය පිරිනැමීම පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීම් ලබාදෙන අතර, ණය පහසුකම් පිරිනැමීමට හෝ ණය සීමාව වැඩි කිරීමට පෙර ගනුදෙනුකර ණය ඇගයීමක් පවත්වනු ලැබේ. අභ්‍යන්තර ණය ශ්‍රේණිගතකරණ ආදර්ශ විවිධ ණය සාධක හිඟිච්චනය කරන අතර ගෙවීම් පැහැර හැරීම හෝ අලාභයේ සම්භාවිතාව පුරෝකථනය කරයි.

බලතල බෙදීම

අධ්‍යක්ෂ මණ්ඩලයට සියලුම ණය අවදානම් නිරාවරණ සඳහා අවසාන බලය සහ වගකීම සතු වේ. ණය බලතල සීමා සඳහා අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩල විසින් ප්‍රධාන විධායක නිලධාරී වෙත පවරනු ලැබ ඇත. ණය කමිටු සහ ව්‍යාපාර මාර්ග වෙත අනුමත සීමා නැවත පැවරීමේ බලය ප්‍රධාන විධායක නිලධාරී සතූය. එක් එක් ව්‍යාපාර මාර්ගය වෙත අවදානම් පිළිගැනීමේ නිර්ණායක සහ විවිධ මට්ටම්වල දී ණය අනුමත කිරීමේ බලය පැහැදිලිව සම්බන්ධ කර අනුමත කර ඇත.

ණය පහසුකමට යම් පශ්චාත් බෙදාහැරීමේ වැදගත් වෙනස්වීම් (කාලය, ගිවිසුම් හෝ ඇප ව්‍යුහය වැනි) සිදුකිරීමේදී අනුමැතිය අවශ්‍යය. අවදානම් තක්සේරුව සඳහා සහ පශ්චාත් නියාමනය සඳහා වගකීම ණය අනුමත කිරීමේ මාර්ගෝපදේශ සහ දක්ෂතාවන් හි පිරවීමට එලදායි ක්‍රියාත්මක කිරීම තුළින් පැහැදිලිව බෙදා ඇත.

පුද්ගලයන්ට අදාළ ශ්‍රේණියට අනුකූලව ඔවුන් වෙත ණය අනුමත කිරීමේ බලතල බැංකුව විසින් පවරනු ලබන අතර කලින් කල සමාලෝචන පවත්වනු ලබයි.

බන්ධන්දායීන්ගේ අවදානම් ශ්‍රේණිගතකරණය, විවක්ෂණ සීමා සහ අවම බලතල මට්ටම

බැංකුව විසින් ණය වටිනාකම ඇගයීම සහ ණය ගැණුම්කරුවන්ට ශ්‍රේණිගතකරණ පැවරීම සඳහා අභ්‍යන්තර ඇගයීම් ක්‍රමවේද, ලකුණු කාඩ් සහ බැංකුවේ ලකුණු නවයේ ශ්‍රේණිගතකරණ පරිමාව යොදා ගනු ලබයි. විවිධ අවදානම් ශ්‍රේණිගතකරණ ලකුණු කාඩ් එක් එක් ණය ගැණුම්කරුවන්ගේ වර්ගය සඳහා සංවර්ධනය කර ඇත. මෙම ශ්‍රේණිගතකරණ ලකුණු කාඩ් BIRMC විසින් කලින් කල සමාලෝචනය කර වලංගු කරනු ලැබේ. ඒ සමඟම, තනි ණයගැණුම්කරු සීමා (SBL) ණයගැණුම්කරුගේ අවදානම් පැතිකඩ මත පදනම් වී සකස් කර ඇති අතර බැංකුව මෑතදී අවදානම් ශ්‍රේණි මත ගනුදෙනුකාර ණය පැතිකඩ මත පදනම් වී ණය අනුමැතිය සඳහා බෙදාහැරී ණය බලතලවල (DCA) අවම මට්ටම නියම කර ඇත.

ණය අවදානම අවම කිරීම සහ ඇප කළමනාකරණය

යම් දෙන ලද ගිණුමකින්, ගනුදෙනුකරුවෙකුගෙන් හෝ කළමනාකරු විසින් ණය අලාභ අවම කිරීමට බැංකුව විවිධ ක්‍රම යොදා ගනී. මෙයට ප්‍රතිඋපලේඛණගත කිරීම, ප්‍රතිව්‍යුහගතකරණය, ඇප ගිවිසුම් මෙන්ම ණය රක්ෂණය, ණය ව්‍යුත්පන්න, සහ ඇප ඇතුළත්ය. බැංකුවේ ඇප ප්‍රතිපත්තිය පරිදි බැංකුව ඇප ලබාගන්නා අතර ප්‍රධාන වර්ගයේ ඇපවලට ප්‍රධාන සහ ප්‍රධාන නොවන දේපල උකස්කරණ, මුදල් තැන්පතු, පිරිසිදු සහ යන්ත්‍ර, ගබඩාවක උකස්කරණ පොත් ණය ආයතන සහ පුද්ගල ඇප ඇතුළත්ය.


ණය නියාමනය සහ සමාලෝචනය

ඉදිරියට යන පදනමක් මත අපි අපගේ ණය අවදානම් කොටස් සක්‍රීයව නියාමනය කර කළමනාකරණය කරමු. ණය පාලන දෙපාර්තමේන්තුව සමඟ සමීප සහයෝගීත්වයෙන් ව්‍යාපාර ඒකකවල නිලධාරීන් විසින් ණය නියාමනය සිදු කරනු ලැබේ. ණය නිලධාරීන්ට ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට අදාළ ණය අවදානම් කළමනාකරණය කිරීමට අදාළ ප්‍රවෘත්තීන් සහ පළපුරුද්ද ඇත. සෑම නිලධාරියෙක්ම ඔවුන්ට අදාළ ණය ගැණුම්කරුවන්ගේ කළමනාකරණය අවදානම් අවබෝධව නියාමනය කිරීමට වගකීමට බැඳී සිටී.

BIRMC විසින් අභ්‍යන්තර ගැණුම්කරුවන්ගේ ණය ශ්‍රේණිගතකරණය පවත්වනු ලබන අතර වාර්ෂිකව ශ්‍රීලංකා. 500,000 ඉක්මවන සියලුම නිරාවරණ සමාලෝචනය කෙරේ. පරිහානියට පත් ණය හඳුනාගෙන ණය කමිටු වෙත ඉදිරිපත් කරන කාර්තූමය වාර්තා සමඟ සමීපව නියාමනය කෙරේ. සුදුසු පිළියම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා කළමනාකරණයට පහසු කරමින් අක්‍රීය වත්කම් පළමු අදියරේදී හඳුනා ගනී.

හානිකරණය

ගෙවීම් පැහැරහැරී ගනුදෙනුකරුවන් මත අපේක්ෂිත/දරන ලද අලාභ හඳුනා ගැනීමට සමීපුර්ණ හානිකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකව පවතී. එකී අලාභ සඳහා හානිකරණ වෙන්කිරීම් ආදායම් ප්‍රකාශනය තුළ සිදු කෙරේ. සමුච්චිත හානිකරණ වෙන්කිරීම් මූලය තත්ත්ව ප්‍රකාශනය තුළ ණය කළමනාකරණය අගයේ අඩුකිරීමක් ලෙස වාර්තා කෙරේ. තනි පුද්ගල හෝ සාමූහික පදනමක් මත සමූහයේ සියලුම නිරාවරණ සඳහා හානිකරණ තක්සේරු කිරීම් කලින් කළ පවත්වනු ලබයි.




දෙසැම්බර් 31 දිනට	2019	2018	2017	2016	2015
අක්‍රීය ණය (%)	3.3	2.5	1.9	1.9	2.4
වෙන්කිරීම් ආවරණ අනුපාතය - බැංකුව (%)	60.0	72.3	97.5	110.4	98.3
වෙන්කිරීම් ආවරණ අනුපාතය ක්ෂේත්‍රය (%)	52.3	57.4	69.9	71.8	62.3

	මාස 3 දක්වා		මාස 3-12		අඩු. 1-3		අඩු.3-5		අඩු.50 වැනි	
	2019	2018	2019	2018	2019	2018	2019	2018	2019	2018
ණය සහ ලැබීම්වල වයස විශ්ලේෂණය (%)	20.0	18.8	24.2	30.6	9.3	8.2	13.1	9.4	33.3	33.0

අවදානම් කළමනාකරණය

ණය අවදානම් කාර්යසාධන සමාලෝචනය

ඉද්ධ ණය සහ අත්තිකාරම් 2019 අවසානයේදී වාර්ෂිකව 3.5 කින් ශ්‍රීලංකා, බිලියන 1,310.2 දක්වා සුළු වශයෙන් වැඩි වී ඇති අතර එය වාර්තාකරණ කාලසීමාව අවසානයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ මුළු වත්කම්වලින් 70%ක් නියෝජනය කරයි. ණය කළඹ තුළ වත්කම්වල ගුණාත්මකභාවය 3.3%ක අක්‍රිය ණය අනුපාතයක් සමඟ වසර අවසානය වන විට තරමක් පිරිහීමට ලක් වූ නමත් 4.6%ක් වන ක්ෂේත්‍රයේ සාමාන්‍යව වඩා මෙය තවදුරටත් යහපත් අගයකි. වසරේ වැඩි කොටසක් තුළ පැවති අහිතකර ආර්ථික තත්ත්වයන් ද ණය කළඹ තුළ අඩු වර්ධනයට දායක වූ අතර එය අර්ධ වශයෙන් අක්‍රිය ණය අනුපාතය තුළ වැඩිවීමකට හේතු විය.



ණය	ආයතනික ගනුදෙනුකරුවන්ගේ ගණන	
	2019 දෙසැම්බර් 31	2018 දෙසැම්බර් 31
AAA	-	1
AA	11	11
A	50	68
BBB	75	71
BB	84	88
B	70	61
CCC	36	38
CC	20	21
C	17	21

ණය සංක්‍රමණ අවදානම

සංක්‍රමණ අවදානම යනු ණය වටිනාකම පහත වැටීමට හේතුවන කාලසීමාවක් පුරා ණය ගැණුම්කරුවෙකුගේ ණය ශ්‍රේණිගතකරණයේ පිරිහීම හේතු කොට ගෙන සිදුවන ණය අවදානමකි. ගනුදෙනුකරුවන්ගේ කළඹ ශ්‍රේණිගතකරණයේ පහළ ශ්‍රේණිගතකරණය මගින් මෙය පිළිබිඹු කරයි.

ආයතනික ගනුදෙනුකරුවන්ගේ කළඹ සංක්‍රමණය බැංකුව සම්පව නිරීක්ෂණය කරයි. පසුගිය වසර තුන තුළ පහළට ශ්‍රේණිගතකළ ආයතනික ගනුදෙනුකරුවන්ගේ ගණන පහත වගුව තුළ දැක්වේ.

වසර	සංක්‍රාන්තියේදී ගනුදෙනුකරුවන් ගණන	පහළට ශ්‍රේණිගත කළ ගනුදෙනුකරුවන් ගණන
2017	346	16
2018	322	19
2019	318	20


පැහැරහැරීමේ අවදානම

පැහැරහැරීමේ අවදානම යනු ණය ගිවිසුමක් මත ණය ගැණුම්කරු හෝ ඇපකරු විසින් ගිවිසුම් ගත බැඳීම් ඉටු නොකිරීම තුළින් ඇති වියහැකි අලාභයයි.

දැඩි ණය ඇගයීම්, පශ්චාත් ණය බෙදාහැරීමේ නියාමනය සහ ඉහළ අයකිරීමේ අනුපාතයක් තුළින් යහපත් ගුණාත්මක කළඹක් බැංකුවට පවත්වා ගෙන ඇත. 2019 දෙසැම්බර් 31 දිනට බැංකුවේ අක්‍රිය ණය අනුපාතය (NPL) 3.3% ක් වූ අතර එය 4.7%ක් වන ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා පහළ මට්ටමක විය.

පැහැරහැරීමේ ණය කළමනාකරණය

අක්‍රිය ණය/යල්පැහැරීම් විශ්ලේෂණ, ශ්‍රේණිගතකරණ සංක්‍රමණය විශ්ලේෂණය වැනි අවදානම් කළමනාකරණ මෙවලම් භාවිතා කරමින් අඩුණ්ඩ පදනමක් මත අපගේ සියලුම ණය නිරාවරණ අපි සම්පව නියාමනය කරමු. අලාභ පිළිබඳ අවදානම වැඩි වී ඇති ණය නිරාවරණ මුල් අවධියේදී හඳුනා ගැනීමට ක්‍රියාවලි ක්‍රියාත්මක කර ඇත. එක් නිරාවරණ සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීමේ ලැයිස්තුගත කරන අතර අයකරගැනීම උපරිම කිරීම සඳහා ඵලදායී ආකාරයෙන් කළමනාකරණය කෙරේ.



සංකේන්ද්‍රණ අවදානම

සංකේන්ද්‍රණ අවදානම යනු තනි පුද්ගල ඇපකරුවන්, කර්මාන්ත අංශය හෝ භූගෝලය කලාපවලට බැංකුවේ ණය සහ අත්තිකාරම් අසමානව බෙදීයාම හේතු කොට ගෙන ඇතිවන අවදානමයි. රජයට අයත් බැංකුවක් වශයෙන්, මහජන බැංකුව රජයට අයත් ව්‍යවසාය, රජයේ සංවර්ධන වැඩසටහන හා බැඳුණු උකස් සහ නිවාස පහසුකම් සඳහා නිරාවරණ බැංකුව අත්කරගෙන ඇත.

විශාල නිරාවරණ සඳහා සංකේන්ද්‍රණය (2019 දෙසැම්බර් 31 දිනට ශ්‍රීලංකාමී 100)

	කර්මාන්ත ක්ෂේත්‍රයේ ගණන	ගනුදෙනුකරුවන්ගේ ගණන	සෘජු නිරාවරණය රු.මි.	වක්‍ර නිරාවරණය රු.මි.	මුළු ගණන රු.මි.	මුළු වත්කම්වල ප්‍රතිශතයක් ලෙස සෘජු නිරාවරණය
SOE සහිත	19	280	736,777	276,879	1,013,657	53.24
SOE රහිත	18	245	157,319	51,936	209,255	11.37

2019 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ඉහලම ගනුදෙනුකරුවන් 20 හි තත්ත්වය

	ඉහළ 3 (%)	ඉහළ 5 (%)	ඉහළ 10 (%)	ඉහළ 20 (%)
SOE ඇතුළුව				
2018	49	56	67	78
2019	58	64	73	82
SOE ඉවත්කර				
2018	15	23	38	54
2019	13	20	32	47

සංකේන්ද්‍රණ අවදානම කළමනාකරණය






තනි ණයගැණුම්කරුවෙකුගේ සීමාව සහ Herfindahl-Hirschman දර්ශකය (HHI) නියාමන සහ පාලන සංකේන්ද්‍රණ මිනුම් කිරීමට යොදා ගනී. රු.මි. 100ට ඉහළ සියලුම නිරාවරණ (සීමාවට ඉහළ හෝ කැපී පෙනෙන) සඳහා HHI ගණනය කරන අතර (සෘජු සහ අසම්පාදිත) ඇපකරුගේ නම සහ අංශ පදනම මත පදනම් වී ගණනය කෙරේ. බැංකුවේ කළඹ කර්මාන්ත ක්ෂේත්‍ර 16කට බෙදුණු ලබයි. සංකේන්ද්‍රණයේ එක් එක් මට්ටම සඳහා ඉවසුම් මට්ටම් පහතින් දැක්වේ.

මට්ටම	අඩු සංකේන්ද්‍රණය	මධ්‍යම සංකේන්ද්‍රණය	ඉහළ සංකේන්ද්‍රණය
HHI	<0.15	0.15 - 0.25	>0.25

2019 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ කාර්තුමය තත්ත්වය

	2019 මාර්තු 31	2019 ජූනි 30	2019 සැප්තැම්බර් 31	2019 දෙසැම්බර් 31
නම සංකේන්ද්‍රණය (SOE සහිත)	0.10	0.12	0.13	0.13
නම සංකේන්ද්‍රණය (SOE රහිත)	0.02	0.02	0.01	0.02
අංශය සංකේන්ද්‍රණය (SOE සහිත)	0.19	0.21	0.21	0.21
අංශය සංකේන්ද්‍රණය (SOE රහිත)	0.13	0.13	0.13	0.11

අවදානම් කළමනාකරණය



ණය අවදානම් පිඩන පරීක්ෂණය

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටම් මත බලපාන සමහර සිදුවීම් තීරණය කිරීමට ණය අවදානම් පිඩන පරීක්ෂණය පවත්වනු ලැබේ. මෙම වාර්තාව සමාලෝචනය සඳහා BIRMC වෙත ඉදිරිපත් කෙරේ.

අක්‍රීය ණයවල වැඩිවීම	කම්පනයේ විශාලත්වය - 5%	කම්පනයේ විශාලත්වය 10%	කම්පනයේ විශාලත්වය 20%
සංශෝධිත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	10.58%	10.48%	10.28%
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය	14.56%	14.46%	14.26%
අක්‍රීය ණය වර්ගීකරණ තුළ අහිතකර වෙනස්වීම්	කම්පනයේ විශාලත්වය 50%	කම්පනයේ විශාලත්වය 80%	කම්පනයේ විශාලත්වය 100%
සංශෝධිත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	10.39%	10.22%	10.10%
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය	14.37%	14.20%	14.08%
බැංකුව විසින් දරන ඇපවල FSV හි වැරදීම	කම්පනයේ විශාලත්වය 5%	කම්පනයේ විශාලත්වය 10%	කම්පනයේ විශාලත්වය 15%
සංශෝධිත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	10.57%	10.45%	10.34%
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය	14.55%	14.43%	14.32%
සක්‍රීය ණය අක්‍රීය ණය වෙත ගලායාම	කම්පනයේ විශාලත්වය 1%	කම්පනයේ විශාලත්වය 2%	කම්පනයේ විශාලත්වය 3%
සංශෝධිත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	10.16%	9.63%	9.10%
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය	14.13%	13.61%	13.08%
විශාල ණයගැණුම්කරුවන් විසින් ගෙවීම පැහැර හැරීම	කම්පනයේ විශාලත්වය 5%	කම්පනයේ විශාලත්වය 7.5%	කම්පනයේ විශාලත්වය 10%
සංශෝධිත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	10.40%	10.26%	10.12%
සංශෝධිත මුළු ප්‍රාග්ධන අනුපාතය	14.38%	14.24%	14.10%

වෙළෙඳපොල අවදානම

බැංකුවේ වෙළෙඳපොල අවදානම් නිරාවරණය කෙරෙහි බලපෑමක් ඇති වෙළෙඳපොල අවදානම යනු පොලී අනුපාත, හුවමාරු අනුපාත සහ ස්කන්ධ සහ වෙළෙඳ ද්‍රව්‍ය මිල ගණන් වැනි වෙළෙඳපොල මෙහෙයවන විචල්‍යතා වල විචලනය හේතු කොට ගෙන ඇති වියහැකි අලාභයයි.

බැංකුව විසින් උකස් කළ භූමි තුළින් රඟුන් මිලගණන් සඳහා වෙළෙඳ සහ වෙළෙඳ නොවන කළඹවල සහ නිරාවරණය තුළ ඇතිවන පොලී අනුපාත අවදානම තුළින් ප්‍රධාන වශයෙන් වෙළෙඳපොල අවදානමට නිරාවරණය වේ. බැංකුවේ නිමිකාර වෙළෙඳාම සහ විදේශ ව්‍යවහාර මුදලින් පමණක්

ගනුදෙනු හේතු කොට ගෙන විදේශ විනිමය අවදානමට මධ්‍යස්ථව නිරාවරණය වේ. ස්කන්ධ අවදානමට නිරාවරණය සාපේක්ෂව අඩු වෙළෙඳ කළඹ හේතු කොට ගෙන සීමා වේ.

වෙළෙඳපොල අවදානම් කළමනාකරණයේ පරමාර්ථ

- පෙර නිශ්චිත අවදානම් රූපීය තුළ ව්‍යාපාර ඒකකවල අවදානම ප්‍රදාන සම්බන්ධතා ප්‍රශස්ථ කිරීම
- පිළිගතනොහැකි අලාභවල නිරාවරණ වැලැක්වීම
- බැංකුවේ සියලුම මෙහෙයුම් පෙර නිශ්චිත අවදානම් රූපීය තුළ බව සහතික කිරීම

මහජන බැංකුවේ වෙළෙඳපොල අවදානම් නිරාවරණය

	2019		2018	
	වෙළෙඳ කළඹ රු. මි.	වෙළෙඳ නොවන කළඹ රු. මි.	වෙළෙඳ කළඹ රු. මි.	වෙළෙඳ නොවන කළඹ රු. මි.
	HFT	HTM	HFT	HTM
වත්කම්				
භාණ්ඩාගාර බිල්පත්	48,381	67,807	79,198	169,781
භාණ්ඩාගාර බැඳුම්කර	5,495	133,843	126	111,155
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	-	6,463	-	3,703
ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර	-	7,689	-	7,689
වෙනත් ආයෝජන	177	18,065	191	18,421
වගකීම්				
ණයකර	12,534		22,714	

අවදානම් කළමනාකරණය


වෙළෙඳපොල අවදානම් කළමනාකරණය පාලනය

අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේදී, ප්‍රතිපත්ති සහ අවදානම් රූපී සීමා සකස් කරමින් සහ වෙළෙඳපොල අවදානම් කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ලබාදෙමින් බැංකුවේ වෙළෙඳපොල අවදානම් නිරාවරණ සඳහා BIRMC වගකීමට බැඳී සිටී.

විධායක මට්ටමේදී, වත්කම් සහ වගකීම් කමිටුව (ALCO) වෙළෙඳපොල අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීම සහ පෙර නිශ්චිත අවදානම් රූපීය තුළ වෙළෙඳපොල අවදානම් නිරාවරණ පවත්වාගැනීම සඳහා වගකීමට බැඳී සිටී. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙළෙඳපොල අවදානම් තක්සේරු කිරීම, නියාමනය සහ වාර්තා කිරීම ඇතුළුව දෛනික අවදානම් කළමනාකරණ කටයුතු සඳහා වගකීමට බැඳී සිටී.

භාණ්ඩාගාර ඉදිරි කාර්යාල සහ භාණ්ඩාගාර පසු කාර්යාලවල කාර්යයන්ගෙන් ස්වාධීනව බැංකුවේ භාණ්ඩාගාර ගනුදෙනු මැනීමට සහ නියාමනයට භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය (TMO) ස්ථාපිත කරන ලදී. මණ්ඩලය විසින් නියම කර ඇති අවදානම් සීමාවන්ට අනුකූල වීම (TMO) සහතික කරයි.

වෙළෙඳපොල අවදානම් කළමනාකරණය සඳහා ආයතනික ව්‍යුහය



වෙළෙඳපොල අවදානම් කළමනාකරණය

වෙළෙඳපොල අවදානම් ප්‍රතිපත්ති, අවදානම් ඇගයීමේ ක්‍රියාමාර්ග සහ අවදානම් සීමා තුළින් කළමනාකරණය කෙරේ.

ප්‍රතිපත්ති

බැංකුවේ වෙළෙඳපොල අවදානම් කළමනාකරණ රාමුවට වත්කම් වගකීම් කළමනාකරණ ප්‍රතිපත්තිය, භාණ්ඩාගාර කළමනාකරණ ප්‍රතිපත්තිය, විදේශ විනිමය අවදානම් ප්‍රතිපත්තිය සහ පීඩන පරීක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය ඇතුළත් වේ. මෙම කළමනාකරණ ප්‍රතිපත්ති සියලුම වෙළෙඳපොලට අදාළ අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, අවම කිරීම, නියාමනය සහ වාර්තා කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දේ.

අවදානම් තක්සේරු කිරීම

අවදානමේදී වටිනාකම, පරතර කාලසීමාව, සංවේදීතා විශ්ලේෂණ සහ පීඩන පරීක්ෂණ වෙළෙඳපොල අවදානම් තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන මෙවලම් වේ. ඇගයීම් අනුපාත සහ ක්‍රමවේද ස්වාධීන සහායනය කිරීමකට යටත් වේ.

වෙළෙඳපොල අවදානම් සීමා

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් පසු සීමා තක්සේරු කර ALCO වෙත නිර්දේශ කෙරේ. විවෘත තත්ත්ව සීමා, ඇපකාර සීමා සහ වෙළෙඳ සීමා අනුමත වෙළෙඳපොල අවදානම් සීමා මත පදනම් වී නිශ්චය කෙරේ. TMO සීමා අනුව කාර්යසාධනය නියාමනය කරන අතර දෙසතියකට වරක් ALCO වෙත වාර්තා කරයි. නිෂ්පාදනය, අංශය, ණය ශ්‍රේණිගතකරණ, සහ භූ ප්‍රදේශය මත පදනම් වී සීමා නියාමනය කෙරේ. මෙම සීමා ALCO විසින් විධිමත්ව සමාලෝචනය කරන අතර සිදුවියහැකි වෙළෙඳපොල ගතිකතා මත පදනම් වී අවශ්‍යතම් වඩා පටු සන්නාමවලට සමාලෝචනය කෙරේ.

කාර්ය සිදුකරණ ස්ථාන

බැංකුවේ වෙළෙඳපොල අවදානම් නිරාවරණ අවදානම් රූපී ප්‍රකාශනය මගින් නිශ්චය කරන මට්ටම්වල ඇති බව සහතික කිරීම සඳහා, විශේෂ කළමනාකරණ කාර්යයන් ඇතිකරන අවදානම් සීමා විශේෂයෙන් විස්තර කෙරේ.

වෙළෙඳපොල අවදානම් සමාලෝචනය

වෙළෙඳපොල අවදානමට දායක වන විවිධ අංශ කළමනාකරණය කිරීමට ක්‍රියාත්මක දැඩි ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සහතික කිරීම මගින් බැරකුටුවට එහි වෙළෙඳපොල අවදානම විධිමත්ව කළමනාකරණය කර අවම කිරීමට දායක වී ඇත. බැරකුටුවේ භාණ්ඩාගාරය වෘත්තීමය ආකාරයකින් සමස්ථ වෙළෙඳපොල අවදානම කළමනාකරණය කරමින් 2019 වසර තුළ ක්‍රියාත්මක අනුමත සීමා සමඟ අනුකූල වී ඇත.

පොළී අනුපාත අවදානම (IRR)

බැරකුටුවේ ශුද්ධ පොළී ආදායම වෙළෙඳපොල පොළී අනුපාතවල උච්චාවචනවලින් දැඩි ලෙස බලපෑමට ලක්වන විට බැරකුටුව පොළී අනුපාත අවදානමට නිරාවරණය වේ. පාදක වූ පොළී ඉපයීම් වත්කම්, පොළිය දරන වගකීම් සහ ශේෂ පත්‍රයෙන් බැරකර අයිතම කෙරෙහි සිදුවියහැකි බලපෑමක් මින් ඇත.

පොළී අනුපාත අවදානමේ වර්ගීකරණ පහත දැක්වේ.

- ප්‍රතිමිලකරණ අවදානම - වෙනස්වන කල්පිරීම් සහිත බැරකුටුවේ වත්කම් සහ වගකීම්වල ප්‍රතිමිලකරණ කාලවල වෙනස්වීම් තුළින් ඇතිවේ
- පදනම් අවදානම - බැරකු කළමනාකරණය සහ අරමුදල්වල ගම්‍යමාන පිරිවැය මත තත්‍ය පොළී ආන්තිකය සහ අපේක්ෂිත පොළී ආන්තිකය අතර වෙනසින් ඇති වේ.
- ඵලදායී වක්‍රය අවදානම - බැරකුටුවේ ඉපයීම්/වත්කම් වටිනාකම් මත සෘණාත්මක බලපෑමක් ඇති ඵලදායී වක්‍රය තුළ විතර්කමෙන් ඇතිවේ

විත් වසරක සීමාව තුළ අවදානමේ ඉපයීම් (1%ක ශුද්ධ බලපෑම)

	මාස 1 දක්වා	මාස 1-3	මාස 3-6	මාස 6-12
ශුද්ධ වත්කම් (රු.මි.)	(114,672)	(58,907)	(84,253)	(438,922)
1%ක වෙනස සඳහා අලාභය (රු.මි.)	(47)	(98)	(316)	(3,292)

පොළී අනුපාත අවදානම කළමනාකරණය

අධ්‍යක්ෂ මණ්ඩලය පොළී අනුපාත අවදානම සඳහා අවදානම් රුචිය අනුමත කරන අතර අවදානමට වටිනාකම (VaR) සහ අවදානමේ දී ඉපයීම් (EAR) සඳහා සමස්ථ සීමා සකස් කරයි.

වෙළෙඳපොල අවදානම් ප්‍රතිපත්තිය බැරකුකරණ සහ වෙළෙඳ කළමනාකරණ සියලුම පොළී අනුපාත අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම, මැනීම සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සපයයි. අවදානම් රුචිය තුළ පොළී අනුපාත අවදානම් කළමනාකරණය සඳහා භාණ්ඩාගාරය වගකීමට බැඳී සිටින අතර පොළී අනුපාත අවදානම් නියාමනය සඳහා මධ්‍යම කාර්යාලය වගකීමට බැඳී සිටී.

පොළී අනුපාත අවදානම මැනීම සඳහා යොදාගනු ලබන ශිල්පවලට කාලසීමා පරතර විශ්ලේෂණ, අවදානමට වටිනාකම සහ අවදානමේ දී ඉපයීම් ඇතුළත් වේ. කාලසීමා පරතර සහ පොළී අනුපාත අවදානම වෙත සමස්ථ නිරාවරණය නිශ්චය කර ගැනීම සඳහා අනුපාත සංවේදී වත්කම් සහ වගකීම් ඒවායේ කල්පිරෙන කාලය මත පදනම් වී බාණ්ඩු කරනු ලබයි.

බැරකුටුවේ වත්කම් සහ වගකීම් කළමනාකරණය සහ වෙළෙඳපොල පොළී අනුපාතවල කල්පිරීම්වල නොගැලපීම් සහ ප්‍රවණතා අධ්‍යයනය නියාමනය සඳහා ALCO වගකීමට බැඳී සිටී. වෙනස්වන ආර්ථික දර්ශක හේතු කොට ගෙන බැරකුටුවේ ඉපයීම් සහ ප්‍රාග්ධනය මත සිදුවියහැකි බලපෑම මැනීම සඳහා බැරකුකරණ සහ වෙළෙඳ කළමනාකරණ IRR නිරාවරණ මත කලින් කල පීඩන පරීක්ෂණය පවත්වනු ලබයි.


නිරාවරණ තනි පුද්ගල වශයෙන් ශ්‍රී ලංකා රුපියලින් අගය කරන අතර සියලුම ව්‍යවහාර මුදල්වල එකතුව එක් එක් ව්‍යවහාර මුදල සඳහා එක් එක් කල්පිරීමේ සන්තාමවල ශුද්ධ එකතුව ගණනය කිරීමෙන් පසු එකතු කරන ලබයි. මුළු තැන්පතු වගකීම්වලින් 25% ඉක්මවන ව්‍යවහාර මුදල් වෙත වෙතම වාර්තා කෙරේ.

පොළී අනුපාත අවදානම මාසිකව ඇගයීමට ලක්කර නියාමනය කර වත්කම් සහ වගකීම් කමිටුවේදී සාකච්ඡා කෙරේ.

2018 සහ 2019 සඳහා වත්කම් සහ වගකීම් කල්පිරීමේ නොගැලපීම්

	මාස 1 දක්වා රු. මි.	මාස 1-3 රු. මි.	මාස 3-6 රු. මි.	මාස 6-12 රු. මි.	මාස 1-3 රු. මි.	මාස 3-5 රු. මි.	අවුරුදු 5ට වැඩි රු. මි.
2019							
අනුපාත සංවේදී වත්කම්	182,444	201,114	242,899	327,666	150,614	186,259	582,411
අනුපාත සංවේදී වගකීම්	297,116	260,021	327,152	766,588	17,384	6,521	198,625
කාලසීමා පරතර	(114,671)	(58,907)	(84,253)	(438,922)	133,230	179,738	383,786
සමුච්ඡිත පරතරය	(114,671)	(173,578)	(257,832)	(696,754)	(563,524)	(383,786)	0
2018							
අනුපාත සංවේදී වත්කම්	195,846	292,603	181,154	213,097	130,789	178,116	543,098
අනුපාත සංවේදී වගකීම්	333,603	241,207	254,921	695,843	11,522	7,697	189,910
කාලසීමා පරතර	(137,757)	51,396	(73,767)	(482,746)	119,267	170,419	353,188
සමුච්ඡිත පරතරය	(137,757)	(86,361)	(160,127)	(642,874)	(523,606)	(353,187)	0

අවදානම් කළමනාකරණය



IRR පීඩන පරීක්ෂණය

	කම්පනයේ විශාලත්වය - 0.25%	කම්පනයේ විශාලත්වය - 0.50%	කම්පනයේ විශාලත්වය - 1.00%
2019			
ඉපයීම් මත බලපෑම (රු.මි.)	1,992	3,982	7,970
සංශෝධිත මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (%)	14.39	14.11	13.57
2018			
ඉපයීම් මත බලපෑම (රු.මි.)	2,005	4,010	8,019
සංශෝධිත මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (%)	14.17	13.87	13.28

පොළී අනුපාත අවදානම් සමාලෝචනය

පොළී අනුපාත අවදානම යනු පොළී අනුපාතවල අහිතකර වලංගුත්වය වෙත බැරකඩවීම් මූලය තත්ත්වයේ නිරාවරණයයි. මෙම අවදානම බැරකඩ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසක් වන බව සහ ලාභදායීතාවයේ සහ කොටස්හිමි වටිනාකම සඳහා වැදගත් මූලාශ්‍රයක් වන බව අපි පිළිගනිමු. කෙසේවෙතත්, පොළී අනුපාත අවදානමේ අසාමාන්‍ය මට්ටම් බැරකඩවීම් ඉපයීම් සහ ප්‍රාග්ධන පදනමට සැලකිය යුතු තර්ජනයක් ඇති කරයි. විවිධ වර්ගවල පොළී අනුපාත අවදානම කළමනාකරණය කිරීම ඕනෑම බැරකඩවක ස්ථාවරත්වය සඳහා තීරණාත්මක වේ.

මේනිසා, පොළී අනුපාත නිරාවරණ හඳුනාගැනීම, නියාමනය, පාලනය සහ වාර්තා කිරීම සඳහා ප්‍රමාණවත් පියවර බැරකඩවීම් විසින් රැගෙන ඇත. බැරකඩවීම් රජයේ සුරැකුම්පත්වලින් සැලකිය යුතු කළඹක් දරන අතර වියට අදාළ අවදානමේ ප්‍රමාණය එහි මිලගණන් වෙළෙඳපොල තුළ පොළී අනුපාත වෙනස්වීම්වලට සංවේදී වන ආකාරය මත රඳා පවතී.

වෙළෙඳපොල නිවැරදි කියවීම සහ ඒ අනුව කළඹ කළමනාකරණය එකී කළඹට අදාළ පොළී අනුපාත අවදානම කළමනාකරණය කර අවම කිරීමට බැරකඩවීම් හැකියාව ඇති කරයි. ප්‍රතිමිලකරණ අවදානම තුළින් ඇතිවන පොළී අනුපාත අවදානම වත්කම් සහ වගකීම්වල නොගැලපීම් කළමනාකරණය කරමින් අවම කෙරේ. සියලුම අත්‍යන්තර සහ නියාමන අවදානම් අවම කිරීමේ වැඩසටහන්වලට අනුකූල බව සහතික කිරීමට නියාමනය ක්‍රියාත්මකව පවතින අතර ඒ තුළින් විවිධ ආකාරයකින් පොළී අනුපාත අවදානම කළමනාකරණය කෙරේ.

විනිමය හුවමාරු අවදානම

විනිමය හුවමාරු අනුපාතය (FOREX) යනු විනිමය හුවමාරු අනුපාතවල අහිතකර උච්චාවචනයන්ගෙන් බැරකඩවීම් ඉපයීම් සහ/හෝ ප්‍රාග්ධනයට ඇතිවිය හැකි බලපෑමයි. FOREX අවදානම වන බැරකඩවීම් නිරාවරණ ආනයන/අපනයන ගනුදෙනු සහ ප්‍රේෂණ වැනි විදේශ ව්‍යවහාර මුදලින් නම්කල හිමිකාර වෙළෙඳාමෙන් ඇති වේ.

විනිමය හුවමාරු අවදානම කළමනාකරණය

දැඩි නියාමන රාමුවකින් විදේශ විනිමය ගනුදෙනු පාලනය කරයි. අනුමත යාන්ත්‍රණය සහ සීමාවන් ශ්‍රී ලංකා මහ බැරකඩවීම් විසින් නියම කරයි. තනි පුද්ගල ව්‍යවහාර මුදල් නිරාවරණ සහ එම නිරාවරණ සඳහා විවෘත තත්ත්වයන් මත ALCO විසින් නියම කරන නියාමන නියමයන් සහ සීමා තුළ දැඩි පරමා සීමාවන් නිශ්චය කරයි. බැරකඩවීම් අවදානම් රජය තුළ FOREX කල්පිරීමේ පරතරවලින් ඇතිවන අවදානම කළමනාකරණය කර ගැනීමට ඉදිරි කල්පිරීම් පරතර සීමා ඇත. FOREX අවදානම සමස්ථ කළමනාකරණය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වගකීමට බැඳී සිටී. ඉදිරි, මධ්‍ය, සහ පසු කාර්යාල කාර්යයන් අතර පැහැදිලිව රාජකාරි දෙපාර්තමේන්තුව මගින් වලංගු අත්‍යන්තර පාලන යාන්ත්‍රණයක් සහතික කරයි. මධ්‍ය කාර්යාලය විවෘත තත්ත්වය, වත්කම් වගකීම් කල්පිරීම් සහ මුදල් නිරාවරණ, මුළු නිරාවරණ ස්ථාවරත්ව නියාමනය කරයි.

FOREX අවදානම සඳහා නිරාවරණ කළඹ මත අවදානමට අනුව වටිනාකම සහ පීඩන පරීක්ෂාවන් බැරකඩවීම් විසින් පවත්වයි. වියට සමගාමීව, අවදානමට අනුව වටිනාකම ගණනය කිරීම් බැරකඩවීම් භාණ්ඩාගාර කළමනාකරණ ක්‍රමය (පිහකල් මත පදනම් වී) සහ ජාත්‍යන්තරව පිළිගත් ඩ්‍රෙම්බර්ස් ක්‍රමය විසින් පවත්වනු ලබයි. බැරකඩවීම් ලාභදායීතාවට සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටම්වලට වියහැකි බලපෑම පීඩන පරීක්ෂණය තුළින් අගයනු ලබයි.

2019 දෙසැම්බර් 31 දිනට තත්ත්වය:

ව්‍යවහාර මුදල	ශුද්ධ විවෘත තත්ත්වය	සමස්ත නිරාවරණ (රු.මි.)
එක්සත් ජනපද ඩොලර්	610	117,403
යුරෝ	67	9,387
මහ බැංකු පවුම්	58	3,027
ජපාන යෙන්	(323)	80
සිංගප්පූරු ඩොලර්	42	59
වෙනත්	-	1,930
කොටස්හිමියන්ගේ අරමුදල්වල ප්‍රතිශතයක් ලෙස ශුද්ධ		0.16%

විනිමය අනුපාත අවදානම් පිඩන පරීක්ෂණය

	කම්පනයේ විශාලත්වය - 5%	කම්පනයේ විශාලත්වය - 10%	කම්පනයේ විශාලත්වය - 15%
2019			
ඉපයීම් මත බලපෑම (රු.මි.)	137	273	410
සංශෝධිත මුළු CAR (%)	14.64	14.62	14.60
2018			
ඉපයීම් මත බලපෑම (රු.මි.)	137	275	412
සංශෝධිත මුළු CAR (%)	14.45	14.43	14.41

හුවමාරු අවදානම සමාලෝචනය


විනිමය හුවමාරු අනුපාතය යනු මූල්‍ය ගනුදෙනුවක් දේශීය ව්‍යවහාර මුදල තොවන ව්‍යවහාර මුදලකින් නම් කරනු ලබන අවස්ථාවක පවත්නා මූල්‍යමය අවදානමකි. විනිමය හුවමාරු අවදානම නියාමනය කර කළමනාකරණය කිරීමට බැංකුව FX ගනුදෙනු සම්බන්ධයෙන් සීමාවන් කිහිපයක් පනවා ඇති අතර ඒවායින් කිහිපයක් නියාමන මාර්ගෝපදේශවලට අනුකූල වේ. භාණ්ඩාගාර කාර්ය මණ්ඩලය විසින් නියමකළ සීමාවන්ට දැඩි අනුකූලතාව සහතික කරමින් FX නිරාවරණය සෑම අවස්ථාවකදීම නියමිත අවස්ථාවන් තුළ මනාව පවත්වා ගැනීම මගින් විනිමය හුවමාරු අවදානම විවක්ෂණශීලීව කළමනාකරණය කර ගැනීමට බැංකුවට හැකි වී ඇත.

ස්කන්ධ මිල අවදානම

ස්කන්ධ මිලගණන්වල උච්ඡාවචනයන් හේතු කොට ගෙන ඇපයක් හෝ කළඹක වටිනාකම පහත වැටීමක් නිසා ස්කන්ධ මිල අවදානම ඇති වේ. බැංකුවේ ස්කන්ධ මිල අවදානම් නිරාවරණය පරිපාලිත සමාගම්වල බැංකුවේ ක්‍රමෝපායික ආයෝජන රහිත එහි විකිණීමට තබා ඇති කළඹ තුළින් ඇති වේ. බැංකුවේ ස්කන්ධ අවදානම් නිරාවරණය ස්කන්ධ කොටස්වල අඩු ආයෝජන නිසා සාපේක්ෂව සීමා කෙරේ.

ස්කන්ධ අවදානම සමාලෝචනය

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව ආයෝජනවලට අදාළ ප්‍රතිපත්ති සකස් කරන අතර නිශ්චිත අවදානම් රුචිය තුළ ආයෝජන කළමනාකරණය කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ආයෝජන බැංකුකරණ ප්‍රතිපත්ති අත්පොත පරිමාව සහ නැවතුම් අලුත සීමා ඇතුළුව ස්කන්ධ අවදානම කළමනාකරණය සඳහා ක්‍රියාපටිපාටි, මෙවලම් සහ ශිල්ප පැහැදිලි කරයි. වෙළෙඳ ස්කන්ධ සඳහා අනුමත උපරිම නිරාවරණය රු.බි. 1.0කි. කමිටුව කොටස් වෙළෙඳපොල මිලගණන්වල වලනයක්, ආයතනවල කාර්යසාධනය සහ සාර්ව ආර්ථික කොන්දේසි විධිමත්ව නියාමනය කරයි.



අවදානම් කළමනාකරණය

බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙළෙඳපොල අවදානම් කාර්යය මගින් යෝජිත ස්කන්ධ ගනුදෙනු, හානිකරණ තක්සේරු කිරීම් සහ සීමාවට අනුව නිරාවරණ ස්වාධීනව සමාලෝචනය කරයි. එමෙන්ම වෙළෙඳ නොවන ස්කන්ධ අවදානම් රාමුව තුළ ස්වාධීන පාලනයක් දෙපාර්තමේන්තුව පවත්වනු ලබයි.

ස්කන්ධ අවදානම් පිළිබඳ පිරික්ෂණය

	කම්පනයේ විශාලත්වය - 5%	කම්පනයේ විශාලත්වය - 10%	කම්පනයේ විශාලත්වය - 20%
ස්කන්ධ කළඹ තුළ උපරිම MV	47	95	189
ක්‍රමෝපායික ස්කන්ධවල FV	42	84	169
මුළු බලපෑම	89	179	358

ස්කන්ධ මිල අවදානම් සමාලෝචනය

ස්කන්ධ වෙළෙඳපොල ඉහළින් උවදුරට පත්වියහැකි වුවද, බැංකුවේ ස්කන්ධ කළඹ එහි සමස්ථ වත්කම් කළඹට සාපේක්ෂව නොවැදගත්වන අතර ඒ අනුව ස්කන්ධ කළඹ තුළින් ඇතිවන අවදානම් ඉතා සුළුය. රට/ලෝකය/ ස්කන්ධ වෙළෙඳපොල කෙරෙහි වෙළෙඳපොල අවබෝධය පිළිබඳ ආර්ථික කොන්දේසි අඛණ්ඩ පසුපරම් ස්කන්ධ වෙළෙඳපොල නිවැරදිව කියවීමට සහ ක්‍රමෝපායික ස්කන්ධ ආයෝජන තීරණ ගැනීමට IBU ට සහය වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියමිත සීමාවන්ට දැඩි අනුකූලතාව සහතික කිරීම සමඟ මෙය ස්කන්ධ වෙළෙඳපොල කාර්යක්ෂමව සැකැල්ලකර කළමනාකරණය කර ගැනීමට බැංකුවට හැකියාව ලබා දී ඇත.

වෙළෙඳ ද්‍රව්‍ය අවදානම්

මහජන බැංකුව අනාවැකි ඇප තබාගන්නා එහි උකස් කළඹ තුළින් වෙළෙඳ ද්‍රව්‍ය අවදානමට නිරාවරණය වේ. රත්න මිල ගණන්වල උච්ඡාවචනයන් මගින් රත්නවලට බලපෑම් සිදු කරයි. බැංකුව උකස් වෙළෙඳපොල තුළ ඉහළ වෙළෙඳපොල කොටසක් දරාගනී.

වෙළෙඳ ද්‍රව්‍ය අවදානම් කළමනාකරණය


වෙළෙඳ ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ඉතා පරීක්ෂාකාරී ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවතී. පෙර විසඳීම මිණුම් වලට උකස් භාණ්ඩවල රන් අන්තර්ගතය තීරණය කිරීම. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි සම්ප්‍රජන පැවැත්වීම, විවක්ෂණ වටිනාකමට ණය අනුපාත පවත්වා ගැනීම, රත්න මිල ගණන් අඛණ්ඩව තක්සේරු කිරීම සහ තරඟකරුවන්ගේ පිරිනැමීම් සහ භාණ්ඩ සොරකම් කිරීමෙන් ඇතිවන අලාභයන්ට අනුව රක්ෂණ ආවරණයක් ලබාගැනීම ඇතුළත්ය.

පශ්චාත් විසඳුම් මිණුම් වලට විධිමත්ව උකස්කළ භාණ්ඩ පිළිබඳ ස්වාධීන ඇගයීම් පැවැත්වීම, 5%ක සාම්පල්වල දෛනික සහනාපනය කිරීම, සහ මුදා නොගත් භාණ්ඩ කලින් කළ වෙන්දේසි කිරීම ඇතුළත්ය.

වෙළෙඳ ද්‍රව්‍ය අවදානම් සමාලෝචනය

බැංකුව දැනට වෙළෙඳ ද්‍රව්‍ය වෙළෙඳාම් තුළ නිරත නොවන අතර බැංකුවේ උකස් ව්‍යාපාරයට අදාළවන වෙළෙඳ ද්‍රව්‍ය අවදානමට පමණක් නිරාවරණය වේ. බැංකුව උකස් කටයුතුවල පුරෝගාමියෙක් වන අතර පහසුවෙන් අලෙවිකළ හැකියැයි සලකනු ලබන රත්න මගින් එහි නිරාවරණයට සහය වේ. අවදානම් අවම කිරීම සඳහා නියාමකයින් විසින් 70%ට වඩා ඉහල LTV සඳහා 20%ක අවදානම් බර පවරනු ලැබ ඇති අතර බැංකුව සෑම අවස්ථාවකදීම පහසු මට්ටමක LTV අනුපාතය මගින් උකස්වලට ආවේනික අවදානම් කළමනාකරණය කරමින් අවම කිරීමට බැංකුව විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඊට අමතරව, රත්නවල වෙළෙඳපොල මිල ගණන් කලින් කල ඇගයීම් කර විශ්ලේෂණය කරන අතර තරඟකරුවන්ගේ නිෂ්පාදන ලක්ෂණ සමඟ ALCO විසින් නියාමනය කරනු ලබයි.

රත්නවල නිරවද්‍යතාව ඇගයීම සඳහා බැංකුවල උකස් මධ්‍යස්ථාන තුළ ඉතා හචිකරණ උපකරණ බැංකුව සතු වේ. බැංකුවේ උකස් කටයුතු මෙහෙයවන කාර්ය මණ්ඩලය මනාව පළපුරුදු සහ ප්‍රවීණත්වය ඇති අය වුවත්, උකස් කටයුතු සහ ඒ මත සංකේන්ද්‍රණය වන අවදානම් ක්ෂේත්‍රවලට අදාළ නව තක්ෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම යාවත් කිරීමට එක් සේවකයින් වෙත කලින් කල පුහුණුව ලබා දේ. උකස් කළඹ සඳහා රක්ෂණ ආවරණය ක්‍රියාත්මකව පවතී. වෙළෙඳපොල රත්න වටිනාකම් සමඟ හානිකරණ වෙන්කිරීම් සිදුකරන අතර පැහැර හැර අත්තිකාරම් අයකර ගැනීමට විධිමත් වෙන්දේසි පවත්වනු ලබයි. තවද, බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය බර පහසු කිරීමට මාසික පදනමක්



මත ආපසු ගෙවීමට පහසුකම් සලසා ඇති අතර මෙය අපගේ ස්වයං බැංකුකරණ ඒකක හරහා ද සිදුකළ හැකිය. මෙම සියලුම ක්‍රියාමාර්ග උකස් කටයුතු සමඟ බැඳුණු එහි වෙළෙඳ ද්‍රව්‍ය අවදානම් විවක්ෂණව කළමනාකරණය කර අවම කිරීමට බැංකුව ශක්තිමත් කර ඇත.

ද්‍රවශීලතා අවදානම

පිළිගත නොහැකි අලාභ දැරීමක් නොමැතිව මතුවන පරිදි සහ අවස්ථාවේදී බැංකුවට එහි ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට ඇති නොහැකියාව හේතු කොට ගෙන ද්‍රවශීලතා අවදානම් ඇතිවේ. ප්‍රාග්ධන අලාභයක් නොමැතිව සහ/හෝ ක්‍රියාවලිය තුළ ආදායම නොමැතිව සුරැකුම්පතක් හෝ දැඩි වත්කමක් මුදල් බවට පරිවර්තනය කිරීමට ඇති නොහැකියාව හේතු කොට ගෙන මෙය සාමාන්‍යයෙන් සිදුවේ.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණයේ පරමාර්ථ

- බැංකුවට එහි අරමුදල් බැඳීම් ගෙවීමට සිදුවන අවස්ථාවේදී වය සපුරාලීමට බැංකුව ශක්තිමත් කිරීම
- ද්‍රවශීලතා පීඩනයන්ට ඔරොත්තුදීම සහ
- එහි අවදානම් රැවිය තුළ ද්‍රවශීලතා සහ අරමුදල් අවදානම් කළමනාකරණය කිරීම

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය

නියමිත අවස්ථාවට බැංකුවට එහි ගිවිසුම්ගත බැඳීම් සපුරාලීම සඳහා ප්‍රමාණවත් ද්‍රවශීලතාව පවත්වා ගනු ලබන බව සහතික කිරීමට මනාම සකස්කළ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ වැඩරාමුවක් බැංකුව සතු වේ. ALCO ද්‍රවශීලතා අවදානම් පාලනයකර කළමනාකරණය කරන අතර අභ්‍යන්තර ද්‍රවශීල ඉලක්ක සහ නියාමන ද්‍රවශීල අවශ්‍යතාවන්ට අනුකූලතාව සහතික කිරීමට බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය අඛණ්ඩව නියාමනය කරයි. නියමිත අවදානම් සීමා තුළ බැංකුවේ අරමුදල් සහ ද්‍රවශීලතා තත්ත්වයන්ගේ දෛනික කළමනාකරණය සඳහා භාණ්ඩාගාර ප්‍රධානී වගකීමට බැඳී සිටී. මධ්‍යම කාර්යාලය විසින් ස්වාධීනව බැංකුවේ ද්‍රවශීලතා මට්ටම් අඛණ්ඩව නියමනය කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය, BIRMC සහ ALCO ප්‍රධාන ද්‍රවශීලතා දර්ශක නිශ්චිත පරාමිති තුළ පවතින බව සහතික කිරීමට ඒවායේ කාර්යසාධනය විධිමත්ව සමාලෝචනය කරයි.

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුව

ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ රාමුවේ ප්‍රධාන අංග පහතින් දැක්වේ

ද්‍රවශීලතාව මැනීම

ප්‍රචාන ප්‍රවේශය සහ කොටස් ප්‍රවේශය යන දෙක ද්‍රවශීලතාව මැනීම සඳහා බැංකුව විසින් යොදා ගනී. ප්‍රචාන ප්‍රවේශය වත්කම් සහ වගකීම්වල කල්පිරීම මත පදනම් වී විවිධ කාල සීමාවන් හි මුදල් ගලාඒම සහ ගලායාම්වල නොගැලපීම් විශ්ලේෂණය කරයි. කොටස් ප්‍රවේශය ද්‍රවශීලතාව මැනීම සඳහා ප්‍රධාන අනුපාත භාවිතා කරයි. මෙම අනුපාතවලට තැන්පතු වලට ණය අනුපාතය, බැඳීම් අනුපාතය (අයිඊවල භාවිතා නොකළ කොටස/භාවිතා නොකළ අන්තර් බැංකු මාර්ග), ව්‍යවස්ථාපිත ද්‍රවශීල අනුපාත සහ සම්චිත නොගැලපීම් ඇතුළත්ය.

විවිධාංගීකරණය කළ අරමුදල් පදනම

බැංකුව වෙළෙඳපොල කොන්දේසි, නියාමන ප්‍රතික්ෂේපයන්, සහ පොලී අනුපාත වලනයන්ගේ ප්‍රවණතාවන් මත රැඳෙමින් විවිධ මූලාශ්‍රයන්ගෙන් ද්‍රවශීලතා ලබාගනී. තැන්පතුවල බැංකුවේ මුළු අරමුදල් පදනමෙන් 79.6%ක් වන විශාලතම අරමුදල් මූලාශ්‍රය සමන්විත වන අතර ඉන්පසුව අනෙකුත් ණයගැනීම් (15.3%) සහ කොටස්හිමියන්ගේ අරමුදල් (5.1%) පවතී. බැංකුවට ඉතුරුම්වලට සාපේක්ෂව ඉහළ කොටසක් ඇති අතර වය අර්ධ - ස්ථාවර මූලාශ්‍රයක් ලෙස සලකනු ලබයි.





සම්භාව්‍ය අරමුදල් සැලැස්ම

බැංකුවේ විස්තීර්ණ සම්භාව්‍යතා අරමුදල් සැලැස්ම (CFP) මගින් පිඩන කොන්දේසි තුළ ද්‍රවශීල අවශ්‍යතාවන් කළමනාකරණය කෙරෙහි මඟපෙන්වීම් ලබා දේ. මේ තුළින් කොටස්හිමියන්ගේ බැඳියාවන් ආරක්ෂා කිරීමට සහ ද්‍රවශීල අර්බුද අවස්ථාවකදී වෙළෙඳපොල විශ්වාසය පවත්වා ගනී. මෙම සැලැස්මට සක්‍රීයකරණය සඳහා විශේෂ පූර්ණ ස්ථාන සහ ALCO කණ්ඩායම සහ අලෙවිකරණ සහ පර්යේෂණ ප්‍රධානී සමන්විත වන CFP කණ්ඩායමේ වගකීම් ඇතුළත් වේ. පහත සඳහන් සිදුවීම්වල CFP සක්‍රීය කරනු ලැබේ.

- ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය මාසයක් තුළ 20%ට පහළ වැටීම.
- අන්තර් බැංකු ඇමතුම් මුදල් අනුපාත අඛණ්ඩව හත්වැනි දිනට 25% කින් වැඩිවීම.
- අක්‍රීය ණය අනුපාතය 50%ට වඩා වැඩිවීම.
- අපේක්ෂිත තැන්පතු ඉවත්කරගැනීම් විශාලවීම.
- තැන්පතු අනුපාතයට ඒකාබද්ධ ණය දින 15ක කාලයක් 105% ඉක්මවීම
- වෙළෙඳපොල සහභාගිවන්නන් විසින් ඉවත්කර ගන්නා ඇමතුම් පහසුකම් හෝ බැංකුවේ ණය ගැනීම් සඳහා වෙළෙඳපොල අනුපාතයට වැඩි වාරකයක් පැනවීම.
- ණය ශ්‍රේණිගතකරණය අංක දෙකට වැඩිපුර පහත වැටීම

ප්‍රධාන දර්ශක	2019 දෙසැම්බර් 31 දිනය තත්ත්වය
තැන්පතුවලට ණය අනුපාතය (රු.)	
ශ්‍රී ලංකා රුපියල්	75.7%
විදේශීය ව්‍යවහාර මුදල්	272.4%
බැඳීම් අනුපාතය	
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම්	21.7%
DBU	29.5%
OBU	34.6%

අවදානම් කළමනාකරණය



ද්‍රවශීල වත්කම් පීඩන පරීක්ෂණය

DBU	2019 දෙසැම්බර් 31 දිනය ශේෂය	සිදුවීම 1	සිදුවීම 2	සිදුවීම 3
කම්පනයේ විශාලත්වය		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (රු.බි.)	446,351	446,351	446,351	446,351
මුළු වගකීම් (රු.බි.)	1,511,155	1,511,155	1,511,155	1,511,155
වගකීම්වල වැටීම (රු.බි.)		75,558	151,116	226,673
සංශෝධිත ද්‍රවශීල වගකීම් (රු.බි.)		1,435,597	1,360,040	1,284,482
සංශෝධිත ද්‍රවශීල වත්කම් (රු.බි.)		370,793	295,236	219,678
කම්පනයෙන් පසු ද්‍රවශීල වත්කම් අනුපාතය	29.54%	25.83%	21.71%	17.10%

OBU	2019 දෙසැම්බර් 31 දිනය ශේෂය	සිදුවීම 1	සිදුවීම 2	සිදුවීම 3
කම්පනයේ විශාලත්වය		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (ඇවීමේ '000)	504,026	504,026	504,026	504,026
මුළු වගකීම් (ඇවීමේ '000)	1,456,229	1,456,229	1,456,229	1,456,229
වගකීම්වල වැටීම (ඇවීමේ '000)		72,811	145,623	218,434
සංශෝධිත ද්‍රවශීල වගකීම් (ඇවීමේ '000)		1,383,418	1,310,606	1,237,795
සංශෝධිත ද්‍රවශීල වත්කම් (ඇවීමේ '000)		431,215	358,403	285,592
කම්පනයෙන් පසු ද්‍රවශීල වත්කම් අනුපාතය	34.61%	31.17%	27.35%	23.07%

ද්‍රවශීල වත්කම් සමාලෝචනය

DBU සහ OBU ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත පහසු මට්ටම්වල ඇති අතර එය 20%ක අවශ්‍ය අනුපාතයට වඩා ඉහළ අගයක් ගනී. සියලුම ව්‍යවහාර මුදල් සහ දේශීය මුදල් සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාත වසර පුරාම අවශ්‍ය නියමිත අනුපාතවලට වඩා ඉහළින් පැවතුණි.

මෙහෙයුම් අවදානම

මෙහෙයුම් අවදානම යනු අභ්‍යන්තර ක්‍රියාවලි, සේවකයින් සහ පද්ධති ප්‍රමාණවත් නොවීම හෝ අසාර්ථකවීම් තුළින් ඇතිවන හෝ ස්වසාවික ආපදා, සමාජ හෝ දේශපාලන සිදුවීම් වැනි බාහිර සිදුවීම් තුළින් ඇතිවන සෘජු හෝ වක්‍ර අලාභයයි. බාසල් II නිර්වචනයට අනුව, මෙහෙයුම් අවදානමට ක්‍රමෝපායික සහ කීර්තිනාම අවදානම හැර හෙතික අවදානම ඇතුළත්ය. ව්‍යාපාර කටයුතු, නිෂ්පාදන සහන ක්‍රියාවලිවල ස්වසාවික වර්ගව තුළ මෙහෙයුම් අවදානම් පවතී.

බැංකුව නිරාවරණය කරන මෙහෙයුම් අවදානම් වර්ගවලට තාක්ෂණික අවදානම, සේවක අවදානම සහ හෙතික අවදානම ඇතුළත්ය.

මෙහෙයුම් අවදානම් කළමනාකරණයේ පරමාර්ථ

- මෙහෙයුම් දුර්වලතාවයන්ගෙන් අලාභ අවම කිරීම සහ ඒ තුළින් සිදුවියහැකි විශාල අවදානම් අලාභ වැලැක්වීම.
- බැංකුව තුළ අවදානම් පිරිවැය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට විවිධ අංශ සහ ව්‍යාපාර ඒකකවල මෙහෙයුම් අවදානම පිළිබඳ පොදු අවබෝධයක් සංවර්ධනය කිරීම.


- වැදගත් සහ විපත්තිකාර අවදානම්වලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අභ්‍යන්තර හැකියා ගොඩ නගා ඉහළ නැංවීම.
- අභ්‍යන්තර මූලාශ්‍ර වඩා යහපත් ලෙස කළමනාකරණය තුළින් පිරිවැය ඉතිරි කිරීම සහ බැංකුවේ මෙහෙයුම් ඵලදායී ආකාරයෙන් පාලනය කිරීම.

මෙහෙයුම් අවදානම් කළමනාකරණය

බාසල් II යෝජනාව පරිදි, මෙහෙයුම් අවදානම් පුළුල් ක්ෂේත්‍ර හතකට වර්ගීකරණය කරනු ලැබ ඇත. බැංකුවේ මෙහෙයුම් අවදානම කළමනාකරණ රාමුව මෙහෙයුම් අවදානම් නිරාවරණය කළමනාකරණය කිරීමට ප්‍රතිපත්ති, ව්‍යුහ සහ ක්‍රියාවලි පැහැදිලිව දක්වයි. ප්‍රතිපත්ති සකස් කිරීමට BIRMC විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට සහයවන අතර බැංකුව තුළ ශක්තිමත් අවදානම කළමනාකරණ රාමුව සහතික කරයි. මෙහෙයුම් අවදානම් ආරම්භ වන ස්ථානයේදී හඳුනාගනු ලබන ආරක්ෂාව පිළිබඳ පළමු මාර්ගය වන්නේ ශාඛා සහ ව්‍යාපාර ඒකක වේ. ඔවුන් මෙහෙයුම් අලාභ සිදුවීම් අවදානම කළමනාකරණ අංශයට වාර්තා කරන අතර එම අංශය දත්ත පදනමක් පවත්වා ගනී. බැංකුව තුළ මෙහෙයුම් අවදානම් මැනීමට, තක්සේරු කිරීමට සහ වාර්තා කිරීමට ව්‍යුහගත යාන්ත්‍රණ ස්ථාපිත කොට ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය වෙත සහතිකයක් ලබාදීම සඳහා පාලය පුරා සමස්ථ මෙහෙයුම් අවදානම කළමනාකරණ ක්‍රියාවලිය අභ්‍යන්තර විගණනය කලින් කල සමාලෝචනය කරයි.

අවදානම් කළමනාකරණය

මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යයන් පිළිබඳ පාලන ව්‍යුහය



මෙහෙයුම් අවදානම් හඳුනා ගැනීම සහ ඇගයීම

මෙහෙයුම් අවදානම් දෙපාර්තමේන්තුව මෙහෙයුම් අවදානම් සිදුවිය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ව්‍යාපාර ඒකක සමඟ කටයුතු කරයි. සියලුම කාර්ය මණ්ඩලය මෙහෙයුම් අවදානම් නිරාවරණ පිළිබඳ පුහුණු කරන අතර මෙම අවදානම් හඳුනා ගැනීම සහ ඇගයීම සඳහා සක්‍රීයව නිරත වේ.

නිශ්චිත මෙහෙයුම් අවදානම් ප්‍රතිඵලට අනුව නිරාවරණ ඇගයීම සඳහා ශාඛා පාලය සහ ප්‍රධාන ව්‍යාපාර ඒකක විසින් අවදානම් හා පාලන ස්වයං ඇගයීම් (RCSA) පවත්වනු ලබයි. ව්‍යාපාර ඒකක විසින් වාර්තා කරන අලාභ සිදුවීම් සහ ආසන්න අතරමගී අවදානම්, RCSA හි ප්‍රධාන සොයාගැනීම් අවදානම් කළමනාකරණය තුළ විශේෂ පරතර හඳුනාගෙන ඒ සඳහා කාර්යය සැලසුම්වලට මාර්ගයක් සොයා ගනී. නව නිෂ්පාදන, ක්‍රියාවලි සහ කටයුතු මත මෙහෙයුම් අවදානම් ඉදිරියට යන පදනමක් මත ඇගයීම් සිදු කරයි.

සීමා සහ ඉවසුම් මට්ටම්

මෙහෙයුම් අවදානම් දර්ශක සඳහා විශේෂ සීමා සහ ඉවසුම් මට්ටම් බැරංකුවේ අවදානම් රටේ ප්‍රකාශනය තුළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරනු ලබයි. මෙයට අභ්‍යන්තර සහ බාහිර අලාභ සිදුවීම් සංඛ්‍යාව, මෙහෙයුම් විද්‍යාත්මක ප්‍රතිභාවයක් ලෙස මෙහෙයුම් අලාභවල මුළු වටිනාකම සහ තෘප්තියට වඩා අඩුවෙන් ශ්‍රේණිගතකළ ශාඛා විගණනයේ ප්‍රතිභාවය ඇතුළත්ය. BIRMC සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විධිමත් වාර්තාකරණය අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි ක්‍රියාමාර්ග සහතික කරයි.




මෙහෙයුම් අවදානම් අවම කිරීම

බැරංකුව කුළු යහපත් මෙහෙයුම් පරිසරයක් පවත්වා ගැනීම සඳහා අවදානම් අවම කිරීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් යොදා ගෙන ඇත. මෙයට පහත දෑ ඇතුළත් වේ:

- මෙහෙයුම් අවදානම් ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිළිබඳ විස්තීර්ණ රාමුව
- ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීමට ආපදා පිළියම් සැලසුම් සහ අර්බුද කළමනාකරණ ක්‍රියාපටිපාටි
- රාජකාරි බෙදීම
- ස්වභාවික ආපදා හෝ ගිනි හෝ උකස්කළ රත්‍රන් හාණ්ඩ සොරකම් කිරීම හේතු කොට ගෙන භෞතික වත්කම්වලට ඇතිවන අලාභ සඳහා රක්ෂණය තුළින් අවදානම් මාරු කිරීම
- තෝරාගැනීම සහ නියාමනය සඳහා දැඩි නිර්ණායක යොදා ගැනීම
- සේවක මණ්ඩලයට අඛණ්ඩව පුහුණුව ලබාදීම මගින් අවදානම් දැනුවත් සංස්කෘතියක් නිර්මාණය කිරීම.
- දියත් කිරීමට පෙර නව නිෂ්පාදන සහ සේවා බිලිබඳ මෙහෙයුම් අවදානම් විශේෂ බලපෑම් පිළිබඳ විශ්ලේෂණයක් පැවැත්වීම.
- බාසල් II මාර්ගෝපදේශවලට අනුකූලවන මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රමය

අවදානම වාර්තා කිරීම

මෙහෙයුම් අවදානම් සිදුවීම්, අලාභ සහ ආසන්න අතරැම් පිළිබඳ දත්ත පදනමක් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගනු ලබයි. මෙයට මූලික හේතුව, ප්‍රවණතා සහ අවදානම් වාරගණන ක්‍රමානුකූලව හඳුනා ගැනීමට පහසුව ඇති කරයි. සැලකිය යුතු අලාභ සිදුවීම්, මතුවන ගැටළු, අවදානම් පාලනය, අවදානම් හිඟමනය සහ සමාලෝචනය පිළිබඳ කාර්තුමය වාර්තා සකස් කරනු ලබයි. මෙම තොරතුරු අවදානම් කමිටු වාර්තාවට ඇතුළත් කරන අතර එය BIRMC වෙත ඉදිරිපත් කෙරේ. එහි විගණක බලපෑම සහ වාරගණන මත පදනම් වී, පාලන දුර්වලතා මෙහෙයුම් අවදානම් කමිටුව වෙත වාර්තා කරන අතර, BIRMC වෙත ඉදිරිපත් කරයි.



අවදානම් කළමනාකරණය

අලාභ සිදුවීම්	2019				2018			
	සංඛ්‍යාව	මුළු ගණනින් ප්‍රතිශතය	වටිනාකම රු.	මුළු වටිනාකමින් ප්‍රතිශතය	සංඛ්‍යාව	මුළු ගණනින් ප්‍රතිශතය	වටිනාකම රු.	මුළු වටිනාකමින් ප්‍රතිශතය
අන්‍යෝන්‍ය වංචාව	1	0.2	5.0	5.9	6	1.2	10	5.9
බාහිර වංචාව	311	66.6	53.0	62.6	289	60.1	105	61.5
රැකියා නියුක්ති පරිවෘත්තීය සහ සේවා ස්ථාන ආරක්ෂාව	0	0.0	0.0	0.0	0	0.0	0	0.0
සේවාදායක, නිෂ්පාදන සහ ව්‍යාපාර පරිවෘත්තීය	2	0.4	0.7	0.8	2	0.4	3	1.8
භෞතික වත්කම්වලට අලාභ	20	4.3	2.0	2.4	77	16.0	21	12.3
ව්‍යාපාර බාධාවන් සහ පද්ධති දුර්වලතා	12	2.6	1.0	1.2	4	0.8	0.6	0.4
ක්‍රියාත්මක කිරීම, බෙදාදීම සහ ක්‍රියාවලි කළමනාකරණය	121	25.9	23.0	27.2	103	21.4	31	18.2
මුළු ගණන	467	100.0	84.7	100.0	481	100.0	170.6	100.0

මෙහෙයුම් අවදානම් සමාලෝචනය

සිදුවීම් සහ වටිනාකම යන දෙවර්ගය අනුව බාසල් II අලාභ සිදුවීම් වර්ගය යටතේ පසුගිය වසර දෙක තුළ මෙහෙයුම් අලාභවල සැසැදීමක් ඉහත වගුවලින් පෙන්නුම් කෙරේ. බාහිර වංචාවන්ගෙන් වාර්තාකළ අලාභ සිදුවීම් මෙහෙයුම් අලාභවල සැලකිය යුතු මූලාශ්‍රය වන අතර එය මූලික වශයෙන් උකස්කළ ව්‍යාප්ත භාණ්ඩවලින් සමන්විත වේ.

කෙසේ වෙතත්, දැඩි අවදානම් ඇගයීම්, අධිභව දැනුවත් කිරීමේ පුහුණු, වැනි මෙහෙයුම් අවදානම් අවම කිරීමට සිදුකළ විශාල උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය වසර පහ තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් අලාභ රු.මි. 99.8 දක්වා විශාල වශයෙන් අඩුකරගෙන ඇති අතර එය මුල් වසරවල රු.මි. 150ට ඉහළින් පැවතිණ.

සමස්ථයක් ලෙස බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කාර්යසාධනය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කළ අවම සීමාවන් තුළ පැවතුණි.

තාක්ෂණික අවදානම්

බැංකුවේ මෙහෙයුම් තොරතුරු තාක්ෂණය මත ඉහළින් රඳා පවත්නා බැවින් බැංකුව තාක්ෂණික අවදානමට නොසර්ගිකව නිරාවරණය වේ. මෙම අවදානම්වලට තොරතුරුවලට කාවැදීම සහ සොරකම් කිරීම වැනි සයිබර් අවදානම, පද්ධති බිඳවැටීම් සහ දෝෂ, තාක්ෂණය යල්පැනීම, සහ ව්‍යාපාර පරිමාවන්ට සහයවීම සඳහා ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම් ඇතුළත් වේ.

මෙහෙයුම් කාර්යක්ෂමතාව, වේගය, පිරිවැය ඉතුරුම් සහ නිරවද්‍යතාව අත්කර ගැනීමට තාක්ෂණය ප්‍රධාන තරගකාරී වාසියකි. අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ (IT) කම්පුට් බැංකුවේ IT කළමනාකරණ රාමුව පාලනය කරන අතර (IT) ක්‍රමෝපායන්, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි නිර්දේශ කරයි. මෙම කම්පුට් බැංකුව තුළ පද්ධති ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව තීරණය කරන අතර උසස් මෘදුකාංග සහ දෘඩාංග භාවිතා කරයි.

අවදානම් දෙපාර්තමේන්තුව සහ IT දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන IT අවදානම් දර්ශක විධිමත්ම නියමනය කරන අතර, එය බැංකුව තුළ තොරතුරු පද්ධතිවල ශක්තිමත්භාවය නිශ්චය කර ගැනීමට අත්‍යවශ්‍යය. අනුරූප අවදානම් සීමා සුදුසු නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සෘජු කළමනාකරණ අවධානය සඳහා අර්ථ දක්වා ඇත.

බැංකුවේ තොරතුරු තාක්ෂණ (IT) අවදානම් දර්ශක

වර්ගය	පද්ධති	මුළු වැඩකරන කාලය සම සීමාවන්ගේ ප්‍රතිශතයක් ලෙස ලබාගැනීමේ හැකියාව		තත්‍ය ලබාගැනීමේ
ඉතා වැදගත් (මාර්ගගත තත්‍යකාලීන පද්ධති)	- මධ්‍යම ATM ස්ඵචය	>99.9%	අඩු අවදානම	99.87%
	- NOVUS ස්ඵචය	99.9%-97.5%	මධ්‍ය අවදානම	
	- මධ්‍ය බැංකුකරණ පද්ධතිය/SIBS අතුරු මුහුණත	<97.5	ඉහළ අවදානම	
	- SWIFT			
	- ණය/භරපත් කළමනාකරණ පද්ධතිය			
සාමාන්‍ය වැදගත්	- ප්‍රතිරූප ග්‍රහණය සහ ඉදිරිපත් කිරීම් ක්‍රමය	>97.5%	අඩු අවදානම	99.06%
	- වෙබ් ප්‍රේෂණ ක්‍රමය	97.5%-95%	මධ්‍ය අවදානම	
	- පිනකල් භාණ්ඩාගාරය	<95%	ඉහළ අවදානම	
	- ATM (තනි පුද්ගල)			
	- වේගවත් බැංකුකරණය			
	- අභ්‍යන්තර බැංකුකරණ ක්‍රමය			
	- ජංගම බැංකුකරණ ක්‍රමය			
	- SLIPS පද්ධතිය			
අඩු වැදගත්	- IHRM පද්ධතිය	>90%	අඩු අවදානම	99.98%
		90%-87%	මධ්‍ය අවදානම	
		<87%	ඉහළ අවදානම	

තොරතුරු තාක්ෂණ (IT) අවදානම අවම කිරීම

- බැංකුව මනාව ස්ථාපිත IT පාලන ව්‍යුහයක් පවත්වා ගනී.
- දත්ත අතිරිච්චේ අවදානම වැලැක්වීමට, මාර්ගගත තත්‍ය කාලීන ප්‍රකාශන, අවදානම් පිළියම් පද්ධති සහ වෙබ් උපස්ථ පද්ධතියක් බැංකුවෙන් බැහැර ස්ථානයක පවත්වා ගනී.
- පරිශීලක පිවිසුම සහකාරයන් සඳහා මුරපද සහ පිවිසුම් පාලන සහ තොරතුරුවල පිවිසුම් මට්ටමේදී අවශ්‍ය වලංගුතාව සහ හරිවැරදි බැලීම සක්‍රීය කරණය කිරීම
- සර්වර් කාමර සහ යුපීඑස් කාමරවල ගිනි ආරක්ෂණය සහ දුම් සේවීමේ උපකරණ
- අඛණ්ඩ මෙහෙයුම් සඳහා ආපදා පිළියම් සැලැස්ම
- තොරතුරු ආරක්ෂණ නිලධාරියාගේ තත්ත්වය සෘජුවම හිඟෝප්‍ය සාමාන්‍යතාධිකාරී වෙත වාර්තා කිරීම සඳහා IT දෙපාර්තමේන්තුවෙන් වෙන්කරන ලදී.
- බැංකුවේ සමස්ථ තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා ප්‍රමිතිකරණය පිළිබඳ පාත්‍යන්තර ආයතනයෙන් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (ISMS) සඳහා ලොව ඉහළම පිළිගැනීම වන ISO/IEC 27001:2013 සහතිකය ලබා ගැනීම.

තොරතුරු තාක්ෂණ (IT) සමාලෝචනය

තොරතුරු තාක්ෂණ (IT) අවදානම විවක්ෂණශීලීව කළමනාකරණය සඳහා යාවත්කාලීන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වරින් වර සහතික කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ තොරතුරු ආරක්ෂක ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටිවල පැවැත්ම.

තොරතුරු ආරක්ෂණ මෙහෙයුම් කමිටුව (ISOC) සහ තොරතුරු ආරක්ෂණ නියාමන කමිටුව (ISOSC) තුළින් තොරතුරු තාක්ෂණ (IT) අවදානම් ඇගයීම් කලින් කල පැවැත්වීම සහ සොයා ගැනීම් පිළිබඳ පසු විපරම් අඛණ්ඩ පදනමක් මත ඉතා කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයෙන් තොරතුරු තාක්ෂණ (IT) අවදානම් කළමනාකරණ කාර්යය ශක්තිමත් කර ඇත.

සියලුම වැදගත් පද්ධතිවල පරිශීලක පිවිසුම් වරප්‍රසාද පිළිබඳ සවිස්තර සමාලෝචන ආශ්‍රිත අවදානම අවම කිරීම සඳහා විධිමත් අයුරින් පවත්වනු ලබයි. වැදගත් බැංකුකරණ පද්ධති පිළිබඳ උවදුරට ලක්වීමේ ඇගයීම (VA) සහ විනිවිදයාමේ පරීක්ෂණ (VAPT) සිදු කිරීමට බාහිර ආරක්ෂණ උපදේශකයින්ගේ සහභාගිත්වය ක්‍රියාත්මකව පවතී. තවද, ඇන්ටි වයිරස්/ මල්වේදා ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩව යාවත් කිරීම සහතික කරනු ලැබ ඇත.


අභ්‍යන්තර විගණනයේ IS විගණන කණ්ඩායම සහ විගණකාධිපති විසින් පත්කරන ලද බාහිර විගණකවරුන් විසින් සිදුකරන බැංකුවේ අභ්‍යන්තර IT/IS කළමනාකරණයේ සඵලත්වය පිළිබඳ කලින් කල සමාලෝචනවලින් තොරතුරු තාක්ෂණ (IT) අවදානම විවක්ෂණ ආකාරයක් බැංකුව විසින් කළමනාකරණය කරන බව සහතික කරයි.

සේවක අවදානම

සේවක අවදානම යනු ප්‍රමාණවත් නොවන මානව සම්පත්, හුදුදු සේවක කටයුතු, සහ සේවකයින්ට අදාළ රෙගුලාසිවලට බැංකුව අනුකූල නොවීම හේතු කොට ගෙන ඇතිවන අලාභයන්ය. මානව සම්පත්වලට අදාළ අවදානම කළමනාකරණය කිරීම සහ සේවක ප්‍රතිපත්ති, ඵලදායී බඳවාගැනීමේ ව්‍යවහාර සහ සේවක වටිනාකම් කොටස වැඩි කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය තුල ඒකාකාරීව සහතික කිරීම සඳහා විස්තරාත්මක මානව සම්පත් ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කර ඇත.

පුහුණු දක්ෂ කාර්ය මණ්ඩලයේ පිරිවැදුම් දක්ෂතාව සහ ඵලදායීතාව තුළ පිරිහීමකට හේතු වන අතර එය බැංකුවේ තරගකාරීත්වය කෙරෙහි බලපානු ලබයි. ඉතා සුදුසුකම් සහිත, දක්ෂ පුද්ගලයින් බඳවාගැනීම සහ අගනා ප්‍රතිඵල ලබාදෙන සේවා පරිසරයක් තුළින් ඉහල කාර්යසාධන සේවකයින් රඳවා ගැනීම අභියෝගයකි.

අනුකූලතා අවදානම් පාලනය



අදාළ බාහිර රෙගුලාසි සහ අභ්‍යන්තර මාර්ගෝපදේශ සමඟ අනුකූලතාව සහතික කිරීමේ ඉහලම වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය දරයි.

අධ්‍යක්ෂ මණ්ඩලයට තම අනුකූලතා කාර්යයන්හි දී BAC සහ BIRMC විසින් විධිමත් පරිදි සහය වේ. BIRMC වෙත සෘජුවම වාර්තාකරන විශේෂ අනුකූලතා නිලධාරී විසින් බැංකුව සම්පූර්ණයෙන් අනුකූල බව සහතික කරයි. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර විගණන කාර්යය හැර. අනුකූලතා ඒකකය බැංකුවේ අනුකූලතාව පිළිබඳ සමස්ත මට්ටම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහතිකය ලබා දේ.

අනුකූලතා අවදානම් ලකුණු පහක ශ්‍රේණිගතකරණ පරිමාණයේ ලකුණු කාඩ්පතක් තුළින් ඇගයීමට ලක් කරන අතර ඒ තුළින් අභ්‍යන්තර මනා පරිවයන් සහ බාහිර රෙගුලාසිවලට බැංකුවේ අනුකූලතාව ශ්‍රේණිගත කරයි. මෙම ලකුණු කාඩ්පත BIRMC වෙත ඉදිරිපත් කෙරේ.

විශේෂ අනුකූලතා නිලධාරී බැංකුවේ අනුකූලතා තත්ත්වය පාලනය කරන අතර බැංකුවේ අනුකූලතාව විධිමත්ව ඇගයීමට ලක්කර BIRMC සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත එහි තත්ත්වය වාර්තා කරනු ලබයි.

අනුකූලතා දෙපාර්තමේන්තුවට පවරනු ලබන රාජකාරී අනිවාර්ය අනුකූලතා කාර්යයන් සහ සහයෝගී අනුකූලතා කාර්යයන් වශයෙන් දෙවර්ගයකි.

අනිවාර්ය අනුකූලතා කාර්යයන්

- නියාමන අවශ්‍යතාවන්ට අනුකූල නොවීමේ අවදානම් ඉවත් කිරීමට හෝ අවම කිරීමට අනුකූලතා ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි සංවර්ධනය කිරීම සහ කීර්තිනාම අවදානමෙන් බැංකුව ආරක්ෂා කිරීම.
- මනා පරිවයන් පැහැදිලිව දක්වමින් සියලුම සේවකයින් සඳහා අවාරධර්ම/සදාචාර සංග්‍රහයක් සංවර්ධනය කිරීම සහ සැම මට්ටමකදීම අනුකූලතාව නියාමනය සහ සහතික කිරීම.
- බැංකුවේ සියලුම දෙපාර්තමේන්තු විසින් පිළිපැදිය යුතු ඔබගේ ගනුදෙනුකරු හඳුනාගන්න (KYC) රෙගුලාසිය හා බැඳුණු මුදල් විශුද්ධිකරණයට විරුද්ධ ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීම.
- පැහැදිලි සහ කාලීන සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වී නියාමකයින් සමඟ විධිමත් සම්බන්ධතා සහ මනා සේවක සම්බන්ධතා පවත්වා ගැනීම.
- බැංකුව තුළ අනුකූලතා සංස්කෘතියක් පෝෂණය කිරීම.
- බැංකුවට අදාළ නව නියාමන සහ රෙගුලාසි සංවර්ධනයන් පිළිබඳ අවධානයෙන් සිටීම සහ ඒවා වලලාසිව ක්‍රියාත්මක කිරීම.
- අනුකූලතා ගැටළු ඇතිකරන කළමනාකරණයට නියාමන සංවර්ධනයන්, නීතියේ වෙනස්වීම් සහ වෙනත් අදාළ සංවර්ධනයන් ඉස්මතු කරමින් වාර්තා ඉදිරිපත් කිරීම.
- අනුකූලතාවයේ යම් කඩකිරීම් ඉස්මතු කිරීම සහ පිළිගතහැකි කාලරාමුවක් තුළ එය ආමන්ත්‍රණය කර නිවැරදි කිරීම සඳහා කළමනාකරණය සමඟ කටයුතු කිරීම.

- ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් සහ මාර්ගෝපදේශවලට අනුව සහ නීතියෙන් දක්වා ඇති ආකාරයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනුකූලතාව පිළිබඳ වාර්තා මාසිකව ඉදිරිපත් කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (BIRMC) සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC) වෙත කාර්තුමය අනුකූලතා වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මාසික අනුකූලතා වාර්තා ඉදිරිපත් කිරීම.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ උපදෙස් මත පදනම් වී ගනුදෙනුකර ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම.
- බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත පදනම් වී ආයතනික පාලනය පිළිබඳ මනා පරිව සංග්‍රහය සකස් කිරීම සහ එහි අනුකූලතාව ක්‍රියාත්මක කර නියාමනය කිරීම.
- මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට මූල්‍ය බුද්ධි ඒකකය වෙත ගනුදෙනු නියාමනය සහ සැකසහිත ගනුදෙනු වාර්තා කිරීම සඳහා ක්‍රම සහ පාලනයන් ස්ථාපිත කිරීම.
- මුදල් විශුද්ධිකරණයට විරුද්ධව ඇතුළුව අනුකූලතාව පිළිබඳ සේවකයින් පුහුණු කිරීම සහ ශාඛා පාලය හරහා පුහුණුව ඇති කිරීමට ඉ-ඉගෙනුම් මොඩියුලයක් සංවර්ධනය කිරීම.
- තොරතුරු දැනුම්දීමේ ප්‍රතිපත්තියක් සහ වර්ගාධර්ම සංග්‍රහයක් සංවර්ධනය කිරීම ඇතුළුව අනුකූලතා අවදානම සහ කීර්තිනාම අවදානම අවම කිරීමට ප්‍රතිපත්ති සකස්කර ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම.
- ගනුදෙනුකරුවන්ගේ යාවත්කළ ණය විස්තර පවත්වා ගැනීමට ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධවීම.

සහයෝගී අනුකූලතා කාර්යයන්

- නියාමන, කීර්තිනාම, සහ සදාචාර කරුණුවලට අදාළ කළමනාකරණය සහ කාර්ය මණ්ඩලයට උපදේශන සේවා ලබාදීම.
- සාර්ථක හැකියාකරුවෙක් ලෙස අනුකූලතාව ප්‍රවර්ධනය කිරීම.
- දේශීය නියාමන අවශ්‍යතා සමඟ අනුකූලතාව, අභ්‍යන්තර අනුකූලතාව සහ සදාචාර ප්‍රමිති සමඟ අනුකූලතාව සහතික කිරීමට නව නිෂ්පාදන සහ ක්‍රම පිළිබඳ උපදෙස් ලබා දෙමින් යෙදවුම් ලබාදීම.
- අභ්‍යන්තර සහ බාහිර රෙගුලාසිවලට අනුකූලතාව තක්සේරු කිරීමට විධිමත් අන්තරයන් තුළ තක්සේරු කිරීම් සිදු කිරීම සහ සමාලෝචනය කිරීම.
- අභ්‍යන්තර සහ බාහිර කමිටුවලට අදාළ අනුකූලතා කාර්යයන් නියෝජනය කිරීම.
- කළමනාකරණය සහ කාර්ය මණ්ඩලයට අනුකූලතාව පිළිබඳ ප්‍රතිපත්ති පැහැදිලිව සන්නිවේදනය කිරීම.
- අනුකූලතා ගැටළු ආමන්ත්‍රණය කිරීමට බැංකුවේ අභ්‍යන්තර සහ බාහිර විගණන කාර්යය සමඟ සම්බන්ධවීම.
- විගණනය මගින් හඳුනාගන්නා අනුකූලතා ගැටළු පිළිබඳ පසු විපරම් කිරීම.
- විගණකවරු හා සම්බන්ධ වී අවදානම් පදනම් තක්සේරු කිරීම මත සසම්පාදි අනුකූලතා විගණනයක් පැවැත්වීම.

අවදානම් කළමනාකරණය

අනුකූලතා වාර්තාකරණය

අනුකූලතා දෙපාර්තමේන්තුව විසින් මාසික අනුකූලතා වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ. මෙයට ව්‍යවස්ථාපිත සහ අනිවාර්ය අවශ්‍යතා පිළිබඳ දෙපාර්තමේන්තු සහ ශාඛාවල ප්‍රධානීන්ගෙන් සංඥාවන්, අනුකූල නොවීමේ සිදුවීම්, නෛතික අවස්ථාව පිළිබඳ සේවක පුහුණුව, මූල්‍ය මූද්ධි ඒකකය විසින් ගොනුකළ සැකසහිත ගනුදෙනු වාර්තා, ශාඛා තක්සේරු කිරීම්, සමාලෝචන සහ දෙපාර්තමේන්තු තක්සේරු කිරීම් ඇතුළත් වේ. නියමිත කාර්තුව තුළ යම් විශේෂ අනුකූලතාවට අදාළ කරුණු පිළිබඳ BIRMC සහ BAC වෙත කාර්තුවම වාර්තා ඉදිරිපත් කෙරේ.

මුදල් විශුද්ධිකරණය සහ කුස්තවාදී අරමුදල්කරණය වැලැක්වීම

මුදල් විශුද්ධිකරණය සහ කුස්තවාදී අරමුදල්කරණය පිළිබඳ ඉහලයන තත්ත්වය වැලැක්වීම පිණිස බැංකුව සෑම උත්සාහයක්ම ගනු ලබයි. මුදල් විශුද්ධිකරණය, ඔබගේ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ සංකල්පය, ව්‍යුහගත වැඩසටහන් තුළින් ගනුදෙනුකරුගේ නිසි පැවැත්ම පිළිබඳ සංකල්පය, ඉ-ඉගෙනුම් මොඩියුල පිළිබඳ සෑම සේවකයෙක්ම පුහුණු කෙරේ. පොදුවේ විශාල සහ සැකසහිත ගනුදෙනු විශ්ලේෂණය කර ඇගයීමට ලක් කර මූල්‍ය මූද්ධි ඒකකය වෙත වාර්තා කරනු ලබයි.

අනුකූලතා අවදානම් සමාලෝචනය

ශාඛා මට්ටමේ අනුකූලතා තක්සේරු කිරීම් ප්‍රාදේශීය අනුකූලතා නිලධාරීන් විසින් පවත්වනු ලබන අතර තෝරාගත් ශාඛාවන්වලදී අනුකූලතා දෙපාර්තමේන්තුව විසින් සමාලෝචන පවත්වනු ලබයි. ප්‍රධාන කාර්යාලයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් ඒකකවල අනුකූලතා තක්සේරු කිරීම් මාසික පදනමක් මත පවත්වනු ලබයි.

ක්‍රමෝපායික අවදානම

ක්‍රමෝපායික අවදානම යනු අහිතකර ව්‍යාපාර තීරණ, අභියෝගාත්මක ව්‍යාපාර පරිසරය සහ මෙහෙයුම් පරිසරය තුළ වෙනස්වීම් හේතු කොට ගෙන ඉපයීමට සහ ස්වශක්තතාවට ඇතිවන අලාභයි.

බැංකුව අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක කළමනාකරණය විසින් අනුමත

කරන ලද ක්‍රමෝපායික සැලැස්ම තුළින් එහි ක්‍රමෝපායික අවදානම් කළමනාකරණය කරයි. ව්‍යාපාර ඒකක සමඟ විවිධ මට්ටමේ සාකච්ඡා තුළ පුළුල් පාර්ශ්වකාර සහභාගිත්වය තුළින් ක්‍රමෝපායික සැලැස්ම සකස් කරනු ලබයි. අවදානම වැළැක්වීමට අවස්ථාවකදී, බැංකුවේ ඉපයීම්වලට සිදුවන බලපෑම වැලැක්වීමට හෝ අවම කිරීමට කළමනාකරණ කාර්යයන් කිහිපයක් සංවර්ධනය කෙරේ. ALCO සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සහිත පදනමක් මත ව්‍යාපාර කාර්යසාධනය සොයා ලබනු ලබයි. එක් එක් ව්‍යාපාර ඒකකය සඳහා අයවැයගත ඉලක්කවලට අනුව සැබෑ කාර්යසාධනය නියාමනය කරන අතර ව්‍යාපාර පරිසරය තුළ යම් වෙනස්වීම්වලට ගැලපීම සඳහා ක්‍රමෝපායික හැටුම් සකස් කෙරේ.

බැංකුවේ ප්‍රමාණය. සංකීර්ණතාව සහ මෙහෙයුම්වල විදග්ධතාව, පාරිසරික විශ්ලේෂණ මෙන්ම ගනුදෙනුකරුගේ පැතිකඩ ඇතුළු සාධක ගණනාවක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් ක්‍රමෝපායික අවදානම ලකුණු කාඩ්පතක් භාවිතා කරමින් තක්සේරු කෙරේ. මෙම ලකුණු කාඩ්පත ක්‍රමෝපායික අවදානම අවම කිරීමට සිදුකළයුතු වැඩ දියුණු කිරීම් මතුකර දැක්වීමට යොදා ගනු ලබයි.

සමූහයේ අවදානම් කළමනාකරණය

බැංකුවේ ප්‍රධාන පරිපාලිත සමාගම් වන පීපල්ස් ශ්‍රීසික් ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්සී, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීවල්සී, සහ පීපල්ස් ඉන්සුරන්ස් පීවල්සී විසින් අවදානම් නිරාවරණ හඳුනාගැනීම, තක්සේරු කිරීම සහ නියාමනය කිරීම සඳහා අවදානම් කළමනාකරණ රාමුවලට ව්‍යුහගත කෙරේ. මහජන බැංකුව එහි සඳහන් ව්‍යුහ සහ යාන්ත්‍රණ තුළින් සමූහ ආයතනයේ අවදානම් කළමනාකරණ අංශ පාලනය කෙරේ.

- සමූහවේ අවදානම් රූපීය සහ ක්‍රමෝපායික බැංකු මට්ටමින් සකස් කරන අතර වාර්තාකරණ ව්‍යුහ සහ ක්‍රියාවලි සහ සීමාවන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි.
- ප්‍රධාන අවදානම් දර්ශක, ඉහළයන මට්ටම්, සීමාවන් එක් එක් සමූහයේ ආයතනවලට නියම කර ඇති අතර ක්ෂේත්‍රයේ ඉම් ලකුණු සමඟ කලින් කල සමාලෝචනය කෙරේ.
- මහජන බැංකුවේ විගණන කමිටුව සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කලින් කල පරිපාලිත සමාගම්වල අභ්‍යන්තර පාලන යාන්ත්‍රණවල ප්‍රමාණත්වය සමාලෝචනය කර සහතික කරයි.
- සමහර අවස්ථාවලදී, මහජන බැංකුව පරිපාලිත සමාගම්වලට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා අධ්‍යක්ෂවරු නම් කරයි.
- මහජන බැංකුවේ BIRMC විසින් කලින් කල පරිපාලන සමාගම්වල අවදානම් පැතිකඩ සමාලෝචනය කරයි.
- බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමූහ සමාගම්වල පවත්වනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පිවිසීම ඇත.

2019 දී අවදානම් පිළිබඳ ප්‍රධාන වර්ගීකරණ සඳහා සමූහයේ අවදානම්

ශ්‍රේණිගතකරණය

	ණය අවදානම	වෙළෙඳපොළ අවදානම	මෙහෙයුම් අවදානම	අනුකූලතා අවදානම	ක්‍රමෝපායික අවදානම	කීර්තිනාම අවදානම
මහජන බැංකුව	අවම	අවම	අවම	අවම	අවම	අවම
පීපල්ස් ශ්‍රීසික් ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්සී,	මධ්‍යම	අවම	අවම	අවම	මධ්‍යම	අවම
පීපල්ස් ඉන්සුරන්ස් පීවල්සී	මධ්‍යම	අවම	අවම	අවම	මධ්‍යම	අවම



පීපල්ස් වින්

ආයතනික සේවාදායකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ, මෙම මොඩියුලය අන්තර්ජාල බැංකුකරණ බිහිවෙමින් සහ ජංගම ඇප් එකකින් ලබාගත හැකිය. 2018 ජූලි වය දියත් කිරීමේ සිට, ගනුදෙනුකරුවන් 3,500 කට වැඩිපුර ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ සහ පහසුව ලබාගෙන ඇත.



කාර්යසාධන වාර්තා

- 140 පාරිභෝගික බැංකුකරණය
- 144 ව්‍යවසාය බැංකුකරණය
- 146 ආයතනික බැංකුකරණය
- 148 භාණ්ඩාගාර ඒකකය
- 150 විදේශ ගනුදෙනුකාර සේවා සහ ජාත්‍යන්තර බැංකුකරණය

පාරිභෝගික බැංකුකරණය



පාරිභෝගික බැංකුකරණය පිවිතයේ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පුරා මිලියන 14කට වැඩි පුද්ගලයින් වෙත සේවය සලසයි. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පිවිතයේ සෑම අදියරකදීම ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපි බැංකුකරණ විසඳුම් ලබා දෙමු. අපගේ බැංකුකරණ නිෂ්පාදන පරාසය තැන්පතු, උකස්කරණය, පුද්ගල ණය සහ ණයපත් සහිත සේවය ලබාදෙමින් ගනුදෙනුකරුවන්ට මානව ස්පර්ෂකයක් සහිතව ලබාදෙන්නෙමු.

පාරිභෝගික බැංකුකරණය ආසන්න වශයෙන් බැංකුවේ මුළු තැන්පතුවලින් 88.7%ක් සඳහා සහ බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම්වලින් 35.5%ක් සඳහා දායක වේ. බැංකුවේ ක්‍රමෝපායික වැඩසටහනට සහ මූල්‍ය අන්තර්කරණය ඉදිරියට ගෙන යාමේ රජයේ දැක්ම හා අපි සම්පව බැඳී සිටින අතර, අපගේ ගනුදෙනුකරු සහ පුජා කේන්ද්‍රීය ප්‍රවේශය සහ ශ්‍රී ලංකාව තුළ විශාලතම ශාඛා ජාලය තුළින් ඔවුන්ගේ පිවිත ඉහළ නංවමු. වසර පුරා, ඩිජිටල්කරණය, පිරිවැය කාර්යක්ෂමතා සහ ක්‍රියාවලි සරලකරණය තුළින් වලදායීතාව සහ සේවාදායක අත්දැකීම වර්ධනය කිරීම අපි තවදුරටත් සිදු කරමු.

පුළුල් ගනුදෙනුකරු පදනමකට සේවය කිරීම සඳහා දිවයින පුරා සම්පූර්ණයෙන් සම්බන්ධිත ශාඛා විවෘත කිරීම, ස්වයං බැංකුකරණ ඒකක (SBUs), කුටි සහ ඒටීඑම් යන්ත්‍ර ස්ථාපිත කිරීම මගින් අපගේ ලගාවීම අපි වැඩි කරමු. විශේෂයෙන්, වසර තුළ ප්‍රධාන නගර ආවරණය කරමින් සහ සහියක දින 7 පුරාම දිනයක පැය 24 තුළ කාර්යක්ෂම සහ බාධාරහිත සේවයක් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනමමින් අපි ස්වයං බැංකුකරණ ඒකක 29ක් ස්ථාපිත කළෙමු. එක වහලක් යට දී පහසුවෙන් මුදල් ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම, උපයෝගිතා බිල්පත් ගෙවීම සහ උකස් නිදහස් කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හැකියාව ලබා දී ඇත.


අපගේ වේගවත් බැංකුකරණ ආදර්ශය තුළින්, ගනුදෙනුකරුවන්ට ලියකියවිලි වල කරදරය නොමැතිව ආසන්න වශයෙන් මිනිත්තු 10ක කෙටි කාලයකින් පංගම සහ ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට, සහ මුදල් තැන්පත් කිරීමට හැකිය. 2019 මූල්‍ය වර්ෂය අවසානයේදී, ගනුදෙනුකරුවන් 568,495ක් වේගවත් බැංකුකරණ ආදර්ශය තුළින් අත්කර ගනු ලැබීය.

ගනුදෙනුකරු සේවය පෙරනොවූ විරූ ඉහළ මට්ටමක් දක්වා අරගෙන යමින්, පාරිභෝගික ණය උත්පාදන ක්‍රමය (RLOS) පාරිභෝගික ගනුදෙනුකරුවන් සඳහාණය අනුමත කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීම අපි ආරම්භ කළෙමු. මෙය කාලීන පියවරක් වන අතර, ඒ තුළින් වේගයෙන් සහ කාර්යක්ෂමව පුද්ගල ණය ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට ඉඩ ලබා දේ. මෙම ක්‍රමයෙන් අපහසු කඩදාසි වැඩි ඉවත් කරමින් ඩිජිටල් අවකාශයක් හරහා ණය මුදල සහ වෙනත් ප්‍රතිමාන මත රැඳෙමින්, ණය අනුමත කිරීම/ලබාදීම ඉහල පහසුව, වේගවත් ලබාදීම සහ වර්ධිත කාර්යක්ෂමතාව අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දෙමින් පැයක සිට දින හතක කාසීමාවක් තුළ ආරම්භ කිරීම. ඉදිරිපත් කිරීම, නිර්දේශ කිරීම සහ අනුමත ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා ඇත.












අපගේ කළඹ තුළ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා, එක් එක් නිෂ්පාදන වර්ගය සඳහා නිෂ්පාදන කළමනාකාරවරු පත්කර ඇති අතර අපගේ ණය ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2019 දෙසැම්බර් 31 දිනට 1.5%ක අවම අක්‍රීය ණය අනුපාතයක් සාර්ථකව පවත්වා ගැනීමට අපි සමත් වී ඇත.

ක්‍රමෝපායික ප්‍රමුඛතා

ක්‍රමෝපායික ප්‍රමුඛතා	2019 දී ප්‍රගතිය
පාරිභෝගික ණය අනුමත ක්‍රියාවලිය (RLOS) ස්වයංක්‍රීය කිරීමට පාරිභෝගික ණය උත්පාදන ක්‍රමය දියත් කිරීම	ශාඛා 37ක් තුළ RLOS දියත් කරන ලදී
CASA තැන්පතු කළඹ වැඩිවීම	CASA කළඹ වාර්ෂිකව 5%කට වඩා වැඩිවීම
නව ගනුදෙනුකරුවන් අත්කර ගැනීමේ වල වැඩිවීම	නව ගනුදෙනුකරුවන් 67,349ක් 2019 දී අත්කර ගැනීම
යහපත් ගුණාත්මක කළඹක් පවත්වා ගැනීම	NPL 1.5%ක අවමයක පැවතීම




නිෂ්පාදන කළඹ

ණය නිෂ්පාදන	ඉතුරුම් නිෂ්පාදන	මාර්ග නිෂ්පාදන
<p>▶ ව්‍යවහාරික සඳහා ණය</p> <p> පිපල්ස් ප්‍රොෆෙෂනල් ලෝන් (People's professional loans)</p>	<p>▶ බාලවයස්කාර</p> <p> ඉසුරු උදාන (Isuru Udana)</p>	<p>▶ හරපන් සහ ණයපන්</p> <p>▶ මුදල් තැන්පතු යන්ත්‍ර, ස්වයං කේවා කුටි, පිපල්ස් හෙට් සහ පිපල්ස් මොබයිල් බැන්කින්</p>
<p>▶ රථවාහන ණය</p> <p> පිපල්ස් ඔටෝ (People's Auto)</p>	<p> සීසු උදාන (Sisu Udana)</p>	<p>▶ පාසැල් මුදල් තැන්පතු යන්ත්‍ර</p>
<p>▶ අධ්‍යාපනික ණය</p> <p> පිපල්ස් විස්ඩම් (People's Wisdom)</p>	<p>▶ තරුණ ඉතුරුම්</p> <p> යස් (Yes)</p>	
<p>▶ රාජ්‍ය සේවක නිවාස ණය</p> <p> JAYA NYASA Housing Loans</p>	<p>▶ කාන්තා ඉතුරුම්</p> <p> වනිතා වාසනා (Vanitha Vasana)</p>	
<p>▶ ගුරුවරුන් සඳහා ණය යෝජනා ක්‍රමය</p> <p>ගුරුසෙත (Gurusetha)</p>	<p>▶ වෙනත් ඉතුරුම්</p> <p> ජන ජය (Jana Jaya)</p>	
<p>▶ හෙදිගන් සඳහා ණය යෝජනා ක්‍රමය</p> <p>සුවි සෙවන (Suwa Sevana)</p>	<p>ISA</p>	
<p>▶ පාරිභෝගික ණය</p> <p>පහසු (Pahasu)</p>	<p> පරිනත (Parinatha)</p>	
<p>▶ හමුදා සඳහා ණය යෝජනා ක්‍රමය</p> <p>දෑයවිරු ප්‍රනාම (Deyaviru Pranama)</p>	<p> හාර්වෙස්ට් (Harvest)</p>	
<p>▶ උකස් ණය</p>	<p>මුදරබා (Mudarabah)</p>	
	<p>▶ ස්ථිර තැන්පතු ඉල්ලුම්</p>	
	<p>▶ ඉතුරුම් තැන්පතු</p>	
	<p>▶ විදේශ ව්‍යාපාර මුදල් තැන්පතු</p>	

උකස් ණය

ශ්‍රී ලංකාව තුළ උකස් ණය ව්‍යාපාරයේ පුරෝගාමීන් වන අපි අඛණ්ඩව ඉහළම වෙළෙඳපොල කොටස දරාගෙන සිටිමු. අපගේ උකස් ණය කළඹ 2019 දෙසැම්බර් 31 දිනට රු.බි. 162, 58ක් විය. උකස් ණය අංශයේ ආදායම සඳහා බැංකුවේ ආදායම සඳහා ඉහළින් දායක වේ. දැඩි නියාමනය සහ ණය ඇගයීම් තුළින්, අපි අක්‍රීය ණය අනුපාතය ඉතා අඩු මට්ටමක සාර්ථකව පවත්වා ගෙන ඇත.





පාරිභෝගික බැරකුකරණය

අඩු පිරිවැය තැන්පතු

යම් තැනැත්තෙකුගේ සමස්ථ පීචන රටාව ආවරණය කරමින් අපි නිෂ්පාදන ලබා දෙමු. ශ්‍රී ලංකාව තුළ බැරකු ක්ෂේත්‍රයේ දෙවන විශාලතම තැන්පතු පදනම අප සතුවන අතර එය 2019 දෙසැම්බර් 31 දිනට අඩු පිරිවැය තැන්පතුවලින් රු.බි. 566.3ක් විය. වසර පුරා, තැන්පතු පදනම වැඩි කිරීමට තැන්පතු සේවයේ යෙදවීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කරන ලදී. ජාතියේ අනාගතය වන ළමුන් කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කරමු. වසර තුළ ළමුන් අතර ඉතුරුම් පුරුද්ද ප්‍රවර්ධනය කිරීම සඳහා පාසැල් බැරකු ඒකක අරඹා ආරම්භ කරන ලදී. කාසි තැන්පත් කිරීම, සිසු උදාන ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම සහ ශේෂය දැනගැනීම වැනි සේවා රාශියක් විශේෂයෙන් අදාළ පාසලේ වර්ණ සමඟ නිර්මාණය කළ සිසුන්ගේ විස්තර සහිත ඔවුන් අතැති NFC කාඩ්පත භාවිතා කරමින් සිදු කිරීමට පහසුකම් සකසා ඇත. සිසුවෙක් විසින් එක් එක් තැන්පතුව සිදුකරන අවස්ථාවේදී කෙටි පණිවිඩයක් තුළින් දෙමව්පියන් වෙත එය දැනුම් දෙනු ලබයි.


වැඩිකළ ගනුදෙනුකාර පහසුව ලබාදෙමින්, වසර තුළ ගනුදෙනුකරුවන් නිවසට එක් ගනුදෙනුකාර තැන්පත් එකතු කිරීමට අතින් දරන යන්ත්‍ර 850ක් පමණ දියත් කරන ලදී. අපගේ කෙටිකාලීන තැන්පතු පදනම වැඩි කිරීමට රන් ඔඩිපන ණය අපි ආරම්භ කළෙමු. තැන්පතු පදනම සඳහා බාහිර ශාඛා තවදුරටත් ප්‍රධාන දායකයා ලෙස රැඳී පවතී. තැන්පතුවලින් වැඩි කොටසක් 2019 දී බස්නාහිර පළාතින් බැහැරව සේවයේ යොදවා ඇත යන කාරණය මෙයින් පෙන්නුම් කරයි.

සිසු උදාන ගිණුම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාසැල් ළමුන් වෙත ඩිජිටල්කරණය සමීප කරවීම පිණිස එහි විශාල ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස ස්වයං බැරකුකරණ ඒකකයක ආදර්ශයක් වන පාසැල් මුදල් තැන්පතු යන්ත්‍ර (SCDM) හඳුන්වා දෙමින් තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් කර බැරකු ව පැමිණ ඇත. කාඩ්පතක් සමඟ ගනුදෙනු කිරීමේ පහසුකම බැරකු ව පුළුල් කර ඇත.



පුද්ගල ණය

බැරකුකරණ ක්ෂේත්‍රය තුළ විශාලතම ණය සහ අත්තිකාරම් කළඹ සහිත වෙළෙඳපොල නායකයා අපි වෙමු. අපගේ පුද්ගල ණය කළඹ 2019 දෙසැම්බර් 31 දිනට රු.බි. 302.2 දක්වා වැඩිවී ඇත. පුද්ගල ණය නිෂ්පාදන බැරකුවේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් සිදු කරයි. ආයතන, වෘත්තිකයින්, ගුරුවරුන්, හෙදියන්, හමුදා, රජයේ සේවකයින් සහ වෙනත් අය වැනි විවිධ ගනුදෙනුකාර අංශවලට ලබාදීම සඳහා නිෂ්පාදන රාශියක් අපි පිරිනමමු. දැඩි නියාමනය සහ ණය ඇරඹීම තුළින්, පාරිභෝගික බැරකු ක්ෂේත්‍රය තුළ 1.5%ක අවම අභිය ණය අනුපාතයක් අපි සාර්ථකව පවත්වා ගතිමු.



ණය පත්

විසා සහ මාස්ටර් කාඩ් යන දෙවර්ගයට අයත් සන්නාමයේ ණය කාඩ් නිකුත් කිරීමට අපට බලපත්‍රය ඇත. අපගේ කළමනාකරණ විසා ක්ලැසික්, ගෝල්ඩ්, ප්ලැටිනම් සහ සිග්නේචර සහ මාස්ටර් කාඩ් ගෝල්ඩ් සහ වර්ල්ඩ් ඇතුළත්ය.


අපගේ ණයකාඩ් මෙහෙයුම් කාර්යක්ෂමව නිකුත් කිරීමට සහ ක්‍රියාවලිය සඳහා නවීන පන්තියේ පද්ධතියක් අප සතිය. අපගේ සියලුම ණය කාඩ් වංචාව අවම කිරීම සඳහා ණය කාඩ්පත හරහා සිදුකරන සෑම මිලදී ගැනීමකටම අමතර ආරක්ෂාව ලබාදීම ශක්තිමත් කරන NFC (ආසන්න ක්ෂේත්‍ර සන්නිවේදනය) තාක්ෂණයෙන් යුක්ත වේ. එමෙන්ම, ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව, සියලුම කාඩ් EMV (ඉලෙක්ට්‍රොනික චුම්බක සහනාපනය) සවිගන්වා ඇත.

ප්‍රධාන ණය කාඩ් පහසුකම ප්ලැටිනම්, විසා සිග්නේචර සහ මාස්ටර් වර්ල්ඩ් ලෙස වර්ග කුණකින් සමන්විත වේ. මෙම ප්‍රධාන ණය කාඩ්වලට සංචාරක රක්ෂණය සහ නවාතැන් වැනි ප්‍රතිලාභ කිහිපයක් ඇත.

කාඩ්පත් හිමියන් වෙත ආකර්ශණීය උත්සව කාල සහ වසර පුරා ප්‍රවර්ධන දියත්කරමින්, දිරිදිමනා සහ අනෙකුත් වරප්‍රසාද පිරිනමමින් අපි තවදුරටත් වර්ධනය වෙමු. වසර තුළ, අපි පුළුල් වශයෙන් වෙළෙඳුන් දරන POS යන්ත්‍ර සේවයේ යොදවා ඇත.



ධර්මරාජ පසලේ පාසලේ බැංකුකරණ ඒකකය විවෘත කිරීම



අනාගත අවධානය

- වැඩිපුර ගනුදෙනුකරුවන්ට ගුණාත්මක පුද්ගල ණය ලබාගැනීමට හැකිවීම සඳහා දිවයින පුරා ශාඛා 100කට RLOS පද්ධති දියත් කිරීම
- සියලුම ශාඛාවලට වේගවත් බැංකුකරණ ආදර්ශ දියත් කිරීම
- ගනුදෙනුකරුවන් සඳහා විශේෂ ජංගම ගිණුමක් වන "පිපලස් පවර්" දියත් කිරීම
- සන්නාම නිෂ්පාදන දියත් කරමින් අඩු පිරිවැය තැන්පතු පදනම වැඩි කිරීම
- පාසල් 100ක් දක්වා පාසල් මුදල් තැන්පතු යන්ත්‍ර ව්‍යාපෘතිය පුළුල් කිරීම
- දිවයින පුරා SBU's කුට්ටි මුදල් තැන්පතු කරමින් උකස් භාණ්ඩ මුදාගැනීමට පහසුකම් සැලසීම
- පාරිභෝගික ගනුදෙනුකාර පදනම වැඩිකිරීම

ව්‍යවසාය බැංකුකරණය



මහජන බැංකුවේ ව්‍යවසාය බැංකුකරණය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ විංජිම ලෙස සලකන සියලුම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සහ වාණිජ ව්‍යාපාරවලට සේවය කරයි. අනුග්‍රහක අරමුදල් මාර්ගවලට පිවිසීම ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ ගෝලීය ආධාර ආයතන සමඟ අපි කටයුතු කරමු.

මෙයට අපගේ ප්‍රවේශය දෙයාකරයි. ඉන් එකකට අපගේ ජාතිය තුළ සියලුම ව්‍යාපාරවල අවශ්‍යතාවන් සපුරාලීමට විශේෂයෙන් සකස්කළ කාලීන ණය වෙළෙඳ සහ ක්‍රියාකාරී ප්‍රාග්ධන පහසුකම්, මුදල් ආන්තික ණය වැනි සම්ප්‍රදායික ණය නිෂ්පාදන ඇතුළත් වන අතර අනිකට අනුග්‍රහක අරමුදල් මාර්ග තුළින් සංවර්ධන බැංකුකරණය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කරන විශේෂ අරමුදල් මාර්ග ඇතුළත්ය. මෙම මාර්ග දෙක සංයෝග කරමින්, නියමිත පරිදි සකස් කළ ඉහළම මට්ටමේ බැංකුකරණ විසඳුමක් එක් එක් සේවාදායකයාට ලබාදීමට පුද්ගලගතකරන අසම්පූර්ණ වටිනාකම් කොටසක් අපි පිරිනමමු.

2019 දෙසැම්බර් අවසානයට, ව්‍යවසාය බැංකුකරණ ණය කළඹ රු. 38,521කට වැඩි පහසුකම් ඇතුළත් කරමින් රු.බි. 218ක් විය.

අපගේ ණය පිරිසැකසුම් යාන්ත්‍රණය අපගේ සේවාදායකයින්ට පුද්ගලගත සහ කාර්යක්ෂම සේවාවක් පිරිනැමීමට ප්‍රාදේශීය ණය ඒකක (RCUs) 24ක් සමඟ විමර්ශන කරන ලදී. බැංකුවේ දිගුකාලීන අංශයේ විවිධාංගීකරණ ක්‍රමෝපාය හා බැඳුණු RCU ආදර්ශය ව්‍යාපාර උත්පාදන කටයුතු පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට අපගේ ශාඛාවල ණය නියමයන් සැකැල්ල කර ඇත. මින් අධ්‍යාපනය, මූල්‍ය සේවා, සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය වැනි වෙනත් ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීමට මග පාදා ඇත. කෙසේවෙතත්, මෙම අංශ කරා අපගේ නිරාවරණ වැඩි කිරීම සඳහා තෝරාගත් ණය ප්‍රවේශයක් අපි අඛණ්ඩව පවත්වා ගනිමු.

සමාලෝචිත වසර තුළ, කාන්තා ව්‍යවසායකත්වයට සහයවෙමින් කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදෙන ලදී. කාන්තාවන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ආසන්න වශයෙන් 57%කට දායක වන අතර ඔවුන් ග්‍රාමීය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සිදු කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ Wifi ණය යෝජනා ක්‍රමය යටතේ, ස්ථානය සහ අනෙකුත් කොන්දේසි මත පදනම් වී ණය වටිනාකමින් 35% දක්වා ප්‍රදාන ලබාදෙමින් කාන්තාවන් මෙහෙයවන ව්‍යවසායන් වෙත මූල්‍යමය සහය ලබාදෙන ලදී. මොනරාගල, අනුරාධපුර සහ යාපනය පවත්වන

ලද ඒන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන තුල සහභාගි වෙමින් මූල්‍ය විනය සහ "ඒන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකි මූල්‍ය සහ මූල්‍ය නොවන යෝජනා ක්‍රම වැනි ක්ෂේත්‍ර පිළිබඳව අපි ගනුදෙනුකරුවන් දැනුවත් කළෙමු. අනෙකුත් මූල්‍ය ආයතනවලින් පහසුකම් ලබාගැනීමට නොහැකි බොහෝ ගනුදෙනුකරුවන් වෙත වසර තුළ පහසුකම් සපයන ලදී.

අපගේ ප්‍රාදේශීය ශාඛා තුළින් සංචාරක කර්මාන්තය තුළ ව්‍යවසායයින්ට සහය වෙමින් සංචාරක කර්මාන්තය හඟා සිටුවීම සඳහා අපි සැලකිය යුතු දායකත්වයක් සිදුකළෙමු. වසර තුළ මෙම අංශයට සැලකිය යුතු බලපෑමක් සිදුවුවත්, 2019 දී පාස්තු ඉරිදා ප්‍රභාචලලින් පසු සංචාරක කර්මාන්තය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත තුළ පීඩාවට පත් ගනුදෙනුකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන ලද ණය විලම්භන කාලය පුළුල් කරමින් කළඹ තුළ ගුණාත්මකභාවය පවත්වා ගනු ලැබීය. එමෙන්ම අපි උවදුරට පත් කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමට විවිධ ක්ෂණික ක්‍රියාමාර්ග රැගෙන ඇත. වසර තුළ අතිරේක ගාස්තුවක ආර්ථික කොන්දේසි හමුවේ වුවත්, දැඩි ණය ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කරමින්, සම්බන්ධතා කළමනාකරුවන් හරහා ශක්තිමත් ගනුදෙනුකර සම්බන්ධතා පෝෂණය කරමින් සහ මූල්‍ය උපදේශන සහ ගනුදෙනුකර අධ්‍යාපන සේවාවන් ලබාදෙමින්, අක්‍රීය ණය අනුපාතය (NPL) ඉහළ අනුපාතයකින් පවත්වා ගනු ලැබීය. වසර තුළ, අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට දිවයිනේ ස්ථාන කිහිපයකදී ගනුදෙනුකර අධ්‍යාපනික සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වන ලදී.

ජාතික ආර්ථික සංවර්ධනයට අපගේ දායකත්වය

ව්‍යවසාය බැංකුකරණය	2019	2018	2017
අත්තිකාරම් (රු.මි.) (සමුච්චිත)	205,483	195,992	172,778
අක්‍රීය ණය (රු.මි.) (සමුච්චිත)	13,098	7,815	5,911

ක්‍රමෝපායික ප්‍රමුඛතා


ක්‍රමෝපායික ප්‍රමුඛතා	2019 ප්‍රගතිය
ව්‍යවසාය සංවර්ධනය	ව්‍යවසායකත්වයට සහයවීම සඳහා 49,451කට ණය, අත්තිකාරම් සහ වෙළෙඳ පහසුකම් ලබාදීම
මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම	උතුරු සහ නැගෙනහිර පළාත්වල ලබාදුන් ණය මුදල රු.මි. 2,875.97
කාන්තා ව්‍යවසායකත්වයට සහයවීම	Wifi ණය යෝජනා ක්‍රමය යටතේ රු.මි. 18.1 ක් වටිනා ණය 13ක් ලබාදීම
පාරිසරික තිරසාරත්වයට සහයවීම	සූර්ය බලශක්ති යෝජනා ක්‍රමය යටතේ සූර්ය බලශක්ති ණය 124 ක් ලබාදීම
ගනුදෙනුකාර අත්දැකීම ඉහළ නැංවීම	RCUs ස්ථාපිත කිරීම මගින් ගනුදෙනුකාර සම්බන්ධතා කළමනාකරණය ශක්තිමත් කිරීම
යහපත් ගුණාත්මක කළඹක් පවත්වා ගැනීම	අහිතකර මෙහෙයුම් පරිසරය හේතු කොට ගෙන ගනුදෙනුකරුවන් මුහුණපාන අහියෝග හමුවේවුවත්, ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා පහළ යහපත් මට්ටමක් පවත්වා ගැනීම

ප්‍රතිමූල්‍ය ණය

මෙම පහසුකම් වසර 10ක් දක්වා දීර්ඝකල පහසු කාලසීමාවක් සහිත අඩු පොළී අනුපාතයක් දරයි. වසර තුළ, ගනුදෙනුකරුවන් 1,105ක් සවිබල ගැන්වීමට රු.බි. 4.86ක් වටිනා ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලබාදී ඇත. ණයවල ඉහළම ගණන බස්නාහිර පළාතට ලබා දෙන ලදී.

පොළී සහන ණය

මෙම වර්ගය යටතේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ ව්‍යවසායකයින්ගේ ආයෝජන සහ පුළුල්කිරීම උත්තේජනය කිරීමට රජය විසින් ආරම්භ කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයයි. රජයේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයට හවුල්කරුවෙක්වීම සඳහා අපගේ බැඳීම තුළ, මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධාන ණය ලබාදෙන්නා බවට අප පත්විය. රු.මි. 700 දක්වා පුළුල්වන උපරිම ණය මුදලක් සහ වසර හතක කාලසීමාවක් සමඟ මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද ණය යෝජනා ක්‍රම 20කට වැඩි ප්‍රමාණයක් තුළ අපි සක්‍රීයව සහභාගිවූයෙමු. 2019 දෙසැම්බර් අවසානයේදී, මෙම යෝජනා ක්‍රමය යටතේ රු.බි.7.76ක මුළු වටිනාකමක් සමඟ පහසුකම් 15,893කට වඩා අපි ලබාදී ඇත.



ණය සුරැකුම් යෝජනා ක්‍රමය

මෙම පහසුකම් ඇප රහිතව ලබාදෙන අතර, ණය මුදලෙන් 60%ක් දක්වා රජය විසින් දෙනු ලැබේ. නව විස්තීර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ 2019 දී රු.මි. 461ක ණය පහසුකම් බෙදාහැරීම තුළින් වී වගාව සහ කෙටිකාලීන වගාවන්හි හිරත ක්ෂුද්‍ර සහ සුළු පරිමාණයේ ගොවීන්ගේ සමාජ-ආර්ථික තත්ත්වයන් නගා සිටුවීම අරමුණු විය.

අනාගත අවධානය

- ව්‍යවසාය සංවර්ධනය, මූල්‍ය අන්තර්කරණය ඉදිරියට ගෙනයාම, උපදේශණා ලබාදීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම
- නිවසේ වර්ධනය කළ තිරසාර වර්ධන ක්‍රමෝපායන් සහ ස්වයංපෝෂිතභාවය සහ අපනයන අරමුණුකළ ආර්ථිකය සංවර්ධනය
- පුනර්ජනනීය බලශක්ති භාවිතයට සහයවීම
- නවීනකරණය සහ තාක්ෂණය තුළින් ණය යෝජනා ක්‍රමවලට සහයවීම
- ආහාර සුරක්ෂිතභාවය සහයවීම
- ප්‍රාදේශීය ණය ඒකක (RCU) ශක්තිමත් කිරීම සහ ශක්තිමත් ගනුදෙනුකාර සම්බන්ධතා ගොඩ නැගීම
- යහපත් ලාභදායී ණය කළඹක් පවත්වා ගැනීම
- පීඩාවට පත් ව්‍යාපාර පනගැන්වීම් සහ අක්‍රීය ණය කළඹ අඩු කිරීම
- දීර්ඝ කාලීන ව්‍යාපාර සංවර්ධනය සඳහා ගනුදෙනුකාර සම්බන්ධතා ශක්තිමත් කිරීම

ආයතනික බැංකුකරණය





ආයතනික බැංකුකරණය දේශීය, ජාත්‍යන්තර සහ අක්වෙරළ ආයතන, ආයෝජන මණ්ඩලය ආයතන සහ රජයට අයත් ව්‍යවසාය (SOEs) ඇතුළුව මධ්‍ය සහ විශාල පරිමාණයේ ආයතනවලින් සමන්විත විවිධ සේවාදායක පදනමකට සේවය සලසයි. අපි කාරක ප්‍රාග්ධනය සහ වෙළෙඳ මූල්‍ය, ව්‍යාපාර අරමුදල්කරණය, සහ මුදල් කළමනාකරන පහසුකම් දක්වා පුළුල් වෙමින් අපගේ සේවා දායකයින්ට මුළු වටිනාකම් කොටසක් පිරිනමමු. ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සහ යටිතලපහසුකම් සංවර්ධනය පිළිබඳ ජාතික බැඳියාවන්ට සහයවෙමින් අප තවදුරත් ප්‍රමුඛස්ථානය ගෙන සිටිමු.

ආනයන, අපනයන සහ ප්‍රේෂණ පහත වැටීම සහ ආයෝජන පරිසරය තුළ විශ්වාසය බිඳවැටීම දක්නට ලද වසර තුළ අභියෝගාත්මක පරිසරය හමුවේවුවත්, බැංකුවේ මෙහෙයුම් ලාභයට 42,4%ක් සහ ආයතනික බැංකුකරණය මුළු ණය සහ අත්තිකාරම්වලින් 45.9%කට දායක විය. විවිධ කර්මාන්ත කෙරෙහි අපගේ ප්‍රවීණත්වය, පුළුල් පළපුරුද්ද, සහ ශක්තිමත් දේශීය සහ ජාත්‍යන්තර ජාලවල වාසිය ලබා ගනිමින්, 2019 මූල්‍ය වර්ෂය තුළ බැංකුවේ ශුද්ධ පොළී ආදායමෙන් 15.8%කට සහ බැංකුවේ අරමුදල් නොවන ආදායමට 24.7%කින් දායක වී ඇත. අභිතකර බාහිර පරිසරය හේතු කොටගෙන අක්‍රීය ණය අනුපාතය 3.3%ක පවත්වා ගත් අතර එම අනුපාතය විවික්ෂණ අවදානම් කළමනාකරණ ව්‍යවහාර යොදා ගැනීම නිසා තවමත් ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා පහළින් පවතී.

විෂේෂ සම්බන්ධතා කළමනාකරුවන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමඟ ආයතනික බැංකුකරණය අවශ්‍ය සියලුම දෑ සහිත ඒකකයක් බවට පත්කරමින් වර්ධනය අත්කර ගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපි තවදුරටත් පදනම දමමු. ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට අපගේ ක්‍රියාවලි සරලකරමින් අපි අපගේ සේවාදායකයින්ට මුළු වටිනාකම් කොටසක් පිරිනමමු. ආයතනික සේවා දායකයින්ට ඔවුන්ගේ කාර්යාලය සහ ලෝකයේ ඔවුන් සිටින ඕනෑම ස්ථානයක සිට ඔවුන්ගේ සියලුම ගනුදෙනු කරගෙන යාමට ඔවුන්ට හැකියාව ඇති කරමින්, බැංකුවේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ, ආයතනික අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකුකරණ අවකාශය දියත් කරන ලදී. එමෙන්ම වේගවත් බෙදාහැරීම සහ වැඩිකළ කාර්යක්ෂමතාව ඇති කරමින් ණය උත්පාදනයේ සිට බෙදාහැරීම දක්වා සියලුම ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියක අපි නිරත වී සිටිමු.

අපගේ සේවාදායකයින්ට සුවිශේෂී සේවාවක් පිරිනැමීම සඳහා අපගේ සේවකයින් ශක්තිමත් කරමින් සහතික කිරීමේ සහ පුහුණු වැඩසටහන් තුළින් අපි අඛණ්ඩව ඔවුන්ගේ දක්ෂතා වැඩි කරමින් සිටිමු.




මූලික කාර්යසාධන දර්ශක	2019	2018	2017	2016	2015
ඉදිරි ආදායම (රු.මි.)	12,465	12,339	9,022	8,752	13,283
බදු පසු ඉදිරි ලාභය (රු.මි.)	3,142	4,082	4,013	4,367	5,894
වත්කම් (රු.බි)	613,818	574,903	372,251	402,397	370,212
අත්තිකාරම් (රු.බි)	606,422	564,799	354,524	359,879	325,978
තැන්පතු (රු.බි)	109,845	156,831	162,130	172,925	70,804
උභව ණය අනුපාතය	3.3	2.5	1.5	1.4	1.6
ණය ලබාදීම (රු.බි.)	464,876	425,033	247,493	296,567	282,512

ප්‍රතිශතය	2019 %	2018 %
රජය සහ රජයට අයත් ව්‍යවසාය (SOEs)	77	75
පුද්ගලික අංශය	23	25

ක්‍රමෝපායික ප්‍රමුඛතා

ක්‍රමෝපායික ප්‍රමුඛතාව	2019 දී ප්‍රතිඵලය
සියලුම ආයතනික ගනුදෙනුකරුවන් වෙත වටිනාකම පදනම් විසඳුම් රාශියක් පිරිනමමින් ඉහළම ආයතනික බැංකුකරණ විසඳුම් සපයන්නා වීම	ආයතනික බැංකුකරණය ආනයන සහ අපනයන මූල්‍යකරණය, ව්‍යාපෘති මූල්‍යකරණය, සීමිත මූල්‍යකරණය, සම්මේලන ණය පහසුකම් සහ මුදල් කළමනාකරණ පහසුකම් ඇතුළුව වටිනාකම පදනම් විසඳුම් රාශියක් පිරිනමයි.
වෙළෙඳ සහ කාරක ප්‍රාග්ධන අරමුදල්කරණය තවදුරටත් විවිධාංගීකරණය කිරීම	2019 වසර සඳහා මෙහෙයු වූ වෙළෙඳ සහ කාරක ප්‍රාග්ධන මූල්‍යකරණයේ වටිනාකම රු.බිලියන 116.6කි
අක්වෙරළට ගමන් කරන ශ්‍රී ලාංකික සමාගම් සඳහා සම්මේලන ණය සහ ව්‍යාපෘති අරමුදල්කරණය කෙරෙහි අවධානය	අක්වෙරළට ගමන් කරන ශ්‍රී ලාංකික සමාගම් සඳහා වසර තුළ ඇවිදීමේ මිලියන 25 ක්වන සම්මේලන ණය පිරිනමන ලදී.
බැංකුව වෙත ආයතනික බැංකුකරණයේ දායකත්වය වැඩි කිරීම	2019 සඳහා ආයතනික බැංකුකරණය බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම්වලින් 45.9%ක් සහ බැංකුවේ මෙහෙයුම් ලාභය සඳහා 42.4%ක් දායකවෙමින් බැංකුවේ කාර්යසාධනයට සැලකිය යුතු දායකයෙකි.



අනාගත අවධානය

- අපගේ ඩිජිටල් අවකාශය, නිෂ්පාදන පරාසය සහ අපගේ සේවකයින්ගේ ප්‍රවීණත්වයේ වාසිය ලබාගනිමින් විස්තීර්ණ මූල්‍ය විසඳුම් රාශියක් අඛණ්ඩව ලබාදීම. ක්ෂේත්‍රයේ විශේෂඥයින් සංවර්ධනය සහ අඛණ්ඩව අපගේ සේවකයින්ගේ දක්ෂතා ඔප්පු වීම.
- කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන පුද්ගලික අංශය සහ පුනර්ජනනීය ව්‍යාපාර වැනි තිරසාර ව්‍යාපාර ඇතුළු විවිධ කර්මාන්ත සඳහා අපගේ ණය කළඹ විවිධාංගීකරණය කිරීම.
- මුදල් කළමනාකරණය, රැස්කිරීම සහ ගෙවීම් සඳහා විස්තීර්ණ ගනුදෙනු බැංකුකරණ විසඳුමක් වේ.
- අපගේ දිවයින පුරා ශාඛා ජාලය භාවිතා කරමින්, වටිනාකම් දාමය තරඟ මූල්‍ය විසඳුම් පුළුල් කරමින් සැපයුම් දාම මූල්‍යකරණය දියත් කිරීම.
- වෙළෙඳ සහ කාරක ප්‍රාග්ධන මූල්‍යකරණය සහ ගාස්තු පදනම් ආදායම වැඩි කරමින් බැංකුවේ ලාභයට සිදුකරන දායකත්වය වැඩි කිරීම.

භාණ්ඩාගාර ඒකකය



බැංකුවේ ප්‍රධාන අංශයක් ලෙස සැලකෙන භාණ්ඩාගාර ඒකකය මූල්‍යකරණය සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම සඳහා සහ අරමුදල් භාවිතය ප්‍රශස්ත කිරීම සඳහා වගකීමට බැඳී සිටී. බැංකුවේ ආයෝජන කළඹ, විනිමය හුවමාරුව සහ මුදල් උපකරණවල වෙළෙඳපොල අවදානම් කළමනාකරණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් අපි ඉටු කරමු. බැංකුවේ සමස්ත විනිමය හුවමාරු ආදායම, වෙළෙඳ ආදායම සහ උපලබ්ධි/උපලබ්ධි නොවූ ඉපයීම් අත්කර ගැනීම සඳහා භාණ්ඩාගාර ඒකකය වගකීමට බැඳී සිටී.

2012 දී මෙහෙයුම් ආරම්භ කළ අපගේ ආයෝජන බැංකුකරණ ඒකකය වසර හතක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉහළම ආයෝජන බැංකු තුනෙන් එකක් බවට පත්ව ඇත.

අපගේ ප්‍රධාන කාර්යයන්ට පහත දෑ ඇතුළත් වේ:

- විදේශීය ව්‍යවහාර මුදල් ඒකකය - විදේශීය ව්‍යවහාර මුදල් (FX) ආයතනික ගනුදෙනු, FX අන්තර් බැංකු ගනුදෙනු, FX ද්‍රවශීලතාව කළමනාකරණය, FX මුදල් වෙළෙඳපොල ගනුදෙනු, සහ විදේශීය ව්‍යවහාර මුදල් ස්ථාවර තැන්පතු සඳහා අනුපාත දැක්වීම ශ්‍රී ලංකා සංවර්ධන බැංකුව නමිකළ එක්සත් ජනපද ඩොලර්වලින් ගනුදෙනු සිදු කිරීම
- මුදල් වෙළෙඳපොල ඒකකය - බැංකුවේ ව්‍යවහාරික සංචිත අනුපාතය කළමනාකරණය, ශ්‍රී ලංකා රුපියලේ ද්‍රවශීලතාව, ප්‍රති මිලදීගැනීම් සහ ප්‍රති තැරවුම් ප්‍රති මිලදී ගැනීමේ ගනුදෙනු සහ දේශීය ව්‍යවහාර මුදල් ස්ථාවර තැන්පතු සඳහා අනුපාත දැක්වීම කළමනාකරණය
- ප්‍රාථමික වෙළෙඳ ඒකකය - ප්‍රාග්ධන ඉපයීම් ලබා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල වෙළෙඳාම සහ ශ්‍රී ලංකා රුපියලෙන් නමිකළ රජයේ සුරැකුම්පත් කළඹ කළමනාකරණය
- ආයෝජන බැංකුකරණ ඒකකය - බැංකුවේ ස්කන්ධ කළඹ කළමනාකරණය, IPO's ඇතුළු කෙටි සහ දිගුකාලීන ආයතනික උපකරණ ව්‍යුහගතකරණය සහ ස්ථාපනය, ස්කන්ධ සහ ණය IPO's කළමනාකරණය, භාරකාර සහ ස්ථාපන නියෝජිත සේවා ලබාදීම

අපගේ ශක්තිමත් මෙහෙයුම්

විදේශීය බැංකුවලින් රැස් කිරීමේදී අපි අඛණ්ඩව මිනුම් ලකුණු නියම කරමු. ශ්‍රී ලංකා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ සංවර්ධනය තුළ, 2019 දී විදේශීය බැංකුවක සමඟ ඇවිඩෝ 200ක වසර 8ක ද්විපාර්ශවික මූල්‍යකරණ පහසුකමක් අපි අත්සන් කළෙමු. මෙය මේ දක්වා ශ්‍රී ලංකාවේ යම් වාණිජ බැංකුවක් විසින් රැකගත් විශාලතම සහ දීර්ඝ කාලීන ද්විපාර්ශවික මූල්‍යකරණ පහසුකම වේ. මෙම හවුල්කාරත්වය අපගේ බැංකුව, අපගේ පාලන ව්‍යුහය, ප්‍රවීණත්වය සහ යටිතල පහසුකම් සංවර්ධනය, විදුලිය, බලශක්තිය වැනි සංකීර්ණ සහ ජාතික වශයෙන් වැදගත් ව්‍යාපාරිකවලට මූල්‍යකරණයට අදාළ නිර්දේශී ගමන් මඟ කෙරෙහි තබන ලද විශ්වාසය පැහැදිලිව පිළිබිඹු කිරීමකි.

සෑම අවස්ථාවකම සුහද ද්විපාර්ශවික සම්බන්ධතා සහ ඉහළ මට්ටමේ සහභාගිත්වය පවත්වා ගනිමින් ලෝකය පුරා විශේෂයෙන් ගල්ෆ් කලාපය, ජපානය, චීනය, තායිවානය, ඉන්දියාව සහ උතුරු ඇමෙරිකාව තුළ අපගේ විදේශීය බැංකුකරණ හවුල්කරුවන් සමඟ අපි අඛණ්ඩව ශක්තිමත් සම්බන්ධතා ගොඩ නගමු. බැංකුව වෙත සැලකිය යුතු කෙටි සහ දිගුකාලීන විදේශීය ව්‍යවහාර මුදල් මූල්‍යකරණය ආරක්ෂා කර ගැනීමේදී අපි සාර්ථක වී ඇත. වසර 225ක් පැරණි උතුරු ඇමෙරිකානු බැංකුවක් මේ දක්වා දකුණු ආසියානු කලාපය තුළ තම පළමු ගනුදෙනුව මෑත කාලීනව මහජන බැංකුව සමඟ පවත්වනු ලැබීම විශේෂයෙන් සඳහන් කිරීම වැදගත්ය.


අපගේ ආයෝජන බැංකුකරණ යාන්ත්‍රණය විසින් 2019 නොවැම්බර් හි පුද්ගලික ස්ථාපනයක් තුළින් ඉතා ආකර්ෂණීය මට්ටම්වලට පස් අවුරුදු සහ අට අවුරුදු ලැයිස්තුගත නොකළ ද්විතියික ණයකර හිකුත් කරමින් බැංකුවේ මුළු ප්‍රාග්ධනය රු.බි. 10කින් සාර්ථකව වැඩි කර ගනු ලැබීය. මෙම ණයකර හිකුතුව එහි ආරම්භක දිනදීදීම වසාදමන ලද අතර, එය අප බැංකුව කෙරෙහි ආයෝජන විශ්වාසය පිළිබඳ ශක්තිමත් සාක්ෂියකි. ආයෝජන බැංකුකරණ ඒකකය ඉහත කී ණයකර හිකුතුව සඳහා හිකුතුවේ කළමනාකරු ලෙස කටයුතු කරන ලදී.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් සමඟ ශක්තිමත්ව පවත්නා අපගේ පාලනය, අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණ අංශය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විසින් ස්වාධීනව කළමනාකරණය කරන ඉදිරි කාර්යාලය, මධ්‍යම කාර්යාලය සහ පසු කාර්යාලය ලෙස ස්වාධීන අංශ තුනකට කොටස් කරන ලදී.

මෙහෙයුම් වැඩිදියුණු කිරීම් කිහිපයක් 2019 දී සිදුකළ අතර ඒවායින් බොහෝමයක් භාණ්ඩාගාර පද්ධතිය යාවත් කිරීම හා සම්බන්ධ වේ. ආයෝජන බැංකුකරණ ඒකකය භාණ්ඩාගාර පද්ධතියට ඒකාබද්ධ කළ අතර මාර්ගගත සීමා නියාමන ආදර්ශය වැනි නව අගය එකතුකළ ලක්ෂණ ගණනාවක් සමඟ යාවත් කරන ලදී.

කාර්යසාධනය

වික්සන් ජනපද බොලර් හුවමාරු අනුපාතය තුළ අඩුම උච්ඡාවචනය සහ ශ්‍රී ලංකා රුපියල් පොළී අනුපාතවල ඉහළ ගිය උච්ඡාවචනය හේතු කොට ගෙන, 2018 වසරට සාපේක්ෂව, මෙහෙයුම් පරිසරය අඩුවෙන් උපකාරී වසරක් විය. කෙසේවෙතත්, බැංකුවේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් සිදුකරමින් සහ ද්‍රවශීලතා තත්ත්වය ඵලදායී ආකාරයෙන් කළමනාකරණය කරගනිමින් අපි සාර්ථකව අපගේ මූලික කාර්ය සාධන දර්ශක අත්කර ගතිමු.



මූලික කාර්යසාධන දර්ශක	2019	2018	2017	2016	2015
ශුද්ධ ආදායම (රු.මි.)	10,728	11,417	9,100	10,121	8,371
බදු පසු ශුද්ධ ලාභය (රු.මි.)	7,547	8,125	8,089	5,796	3,418
වත්කම් (රු.මි.)	563,980	512,031	446,219	388,746	446,650

අනාගත අවධානය

- පවත්නා කටයුතු ඒකාබද්ධ කිරීම
- අරමුදල් කළමනාකරණ සේවා ආරම්භ කිරීම

විදේශීය ගනුදෙනුකාර සේවා සහ ජාත්‍යන්තර බැංකුකරණය



විදේශීය ගනුදෙනුකාර සේවාව (OCS) ප්‍රේෂණය සහ විදේශ ව්‍යවහාර මුදල් රට තුළට පැමිණවීම ඇතිකරමින් විදේශ ව්‍යවහාර මුදල් (FX) ගිණුම්, FX ආශ්‍රිත ගනුදෙනු වල නිරත වන අතර ජාත්‍යන්තර බැංකුකරණය වෙළෙඳ ගනුදෙනු, ඇප සහ අනෙකුත් ජාත්‍යන්තර බැංකුකරණයට අදාළ කටයුතුවල නිරත වේ.

විදේශීය ගනුදෙනුකාර සේවාව

බැංකුවේ රටතුළට ලබාදෙන ප්‍රේෂණ මෙහෙයවීම් තුළ දශක තුනකට වැඩි ප්‍රවීණත්වය සමඟ, අපි විදේශයන්හි පිවිත්වන සහ වැඩිකරන ශ්‍රී ලාංකිකයින් දැක් ගණනක වඩාත් විශ්වාසී බැංකුකරණ හවුල්කරුවෙකු වෙමු. අපගේ ඩිජිටල් ප්‍රවීණත්වයේ වාසිය ලබා ගනිමින්, අපගේ අනුරූප නියෝජිතයින් හරහා අපගේ මහජන ප්‍රේෂණ වෙබ් නිෂ්පාදන තුළින් වේගවත් සහ පහසුවෙන් රටතුළට ගලායන ප්‍රේෂණ සඳහා අපි පහසුකම් සලසමු.

අපගේ ප්‍රවීණත්වය, විශ්වාසී සහ කාර්යක්ෂම සේවාව තුළින් රටතුළට ගලායන ප්‍රේෂණ වෙළෙඳපොල තුළ සැලකිය යුතු වෙළෙඳපොල කොටසක් රැක ගැනීමට අපට හැකි වී ඇත. ලොව පුරා විශාල ගෝලීය හවුල්කාර ජාල සමඟ ශක්තිමත් සම්බන්ධතා පෝෂණය කිරීම අපි අඛණ්ඩව සිදුකර ඇත. නුවමාරු සමාගම් කිහිපයක් සමඟ නව සම්බන්ධතා ඇතිව 2019 වසර තුළ නව හවුල්කරුවන් සම්බන්ධ කර ගනු ලැබීය.

නිෂ්පාදන දැනුම සහ සේවාවල තත්ත්වය ඉහළ නැංවීම පිණිස සේවක පුහුණුව තුළ ආයෝජන සිදුකරන ලදී. වසර තුළ OCS විසින් ඉදිරි පෙළ සේවකයින් සඳහා සේවාස්ථ පුහුණු සැසි සහ පුහුණු සැසි පවත්වන ලදී.

ජාත්‍යන්තර බැංකුකරණය

ජාතීන් 110ක් තුළ 1,000කට වැඩි අපගේ දේශීය අනුරූපක ජාලය තුළින් අපගේ ගෝලීය ගනුදෙනුවලට සහය වේ. අක්වෙරළ ගනුදෙනු, ණය සහ අත්තිකාරම් ඇතුළුව සම්පූර්ණ වෙළෙඳ නිෂ්පාදන රාශියක් තුළ අපි නිරත වෙමු.

වසර ගණනාවක් පුරා අපගේ ප්‍රවීණත්වය මත හිඳිමින්, විදේශීය ආයෝජකයින් සඳහා සහ ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ලියාපදිංචි වී ඇති දේශීය අපනයනකරුවන් සඳහා පළමු ඇමතුම් ස්ථානය අපි වෙමු.

2011 දී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ මූල්‍ය වැඩසටහන (TFP) හා හවුල්වෙමින්, වෙළෙඳාමට සහයවීමට ඇප සුරක්ෂිත කරමින් අපගේ සේවාදායකයින්ට ආකර්ෂණීය මිලගණන් අපි සාර්ථකව ලබා දී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඇප මත හිඳිමින්, ශ්‍රී ලංකාවට අරමුදල් පහසුකම් ලබා නොමැති විදේශීය බැංකු ග්‍රහණය කර ගැනීමට අපට හැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, අරමුදල් පහසුකම්වල පිරිනැමුම් අනුපාත වඩා තරඟකාරී බවට පත්ව ඇත.

ආසියානු සංවර්ධන බැංකුව සමඟ සිදුකළ ගනුදෙනු සංඛ්‍යාව සලකා බලමින්, 2019 සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ මූල්‍ය පිළිබඳ ප්‍රමුඛ හවුල්කරු ලෙස අපට නම්කරන ලදී.

සමාලෝචිත වසර තුළ, වෙළෙඳ ඇපසුරැකුම් 2,970ක් නිකුත් කරන ලදී.

අප විසින් පිරිනමන ආනයන/අපනයන සේවාවන් හි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කරන අපගේ වෙළෙඳ සේවා නිෂ්පාදනවල තත්ත්වය පිළිගැනීම තුළ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් SLS ISO 9001:2015 පිළිගැනීම අප වෙත ප්‍රදානය කරන ලදී.


ඉදිරි පෙළ සේවකයින් සඳහා සේවාස්ථ පුහුණු සැසි සහ පුහුණු සැසිවලදී වෙළෙඳ නිෂ්පාදන දැනුම සහ සේවා තත්ත්වය වැඩි කිරීමට ශාඛා සේවකයින් සඳහා පවත්වන ලද පුහුණුව වසර තුළදී අන්තර්ජාතික අංශය විසින් පවත්වන ලදී.

වැදගත් සිදුවීම්

- ආනයන මූල්‍යකරණය 2018 දී පැවති රු.මි. 5,286 ට සාපේක්ෂව 2019 දී රු.මි. 5,765 දක්වා 9%කින් වර්ධනය විය
- අපනයන මූල්‍යකරණය 2018 දී පැවති රු.මි. 997 සිට 2019 දී රු.මි. 527 දක්වා 47%ක අඩුවීමක් වාර්තා කරන ලදී.
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් SLS ISO 9001:2015 පිළිගැනීම ප්‍රදානය කරන ලදී.
- 2019 සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ මූල්‍ය වැඩසටහනේ ප්‍රමුඛ හවුල්කරුවීම

කාර්යසාධනය - ජාත්‍යන්තර බැංකුකරණය

මූලික කාර්යසාධන දර්ශක	2019	2018	2017	2016	2015
ආනයන මූල්‍යකරණය (ඇමරිකා ඩොලර් මිලියන)	5,765	5,286	4,392	3,440	830
අපනයන මූල්‍යකරණය (ඇමරිකා ඩොලර් මිලියන)	527	997	596	487	108
අපනයන පිරිවැටුම (ඇමරිකා ඩොලර් මිලියන)	76	83	53	32	26
ගාස්තු සහ කොමිස් ආදායම (ඇමරිකා ඩොලර් මිලියන)	17	18	16	15	16
සාමාන්‍ය ණයවර ලිපි පිරිසැකසුම් කාලය (පැය)	4	4	4	4	5
වෙළෙඳ ඇපසුරැකුම්වල ගණන	2,970	2,939	3,167	3,141	2,865
රටකුළුට ගලායන ප්‍රේෂණ (ඇමරිකා ඩොලර් මිලියන)	2,419	2,565	1,622	1,013	609
රටකුළුට ගලායන ප්‍රේෂණ (ඇමරිකා ඩොලර් මිලියන)	5,659	4,642	3,378	3,098	1,294



අනාගත අවධානය

- වෙළෙඳ පිරිවැටුම වැඩිකර ගැනීමට අපගේ විස්තීර්ණ අනුරූපක බැංකුකරණ ජාලය මත වාසිය ලබාගැනීම
- ප්‍රේෂණවලට පහසුකම් ඇති කිරීමට අපගේ ගෝලීය හවුල්කාර ජාලය පුළුල් කිරීම.
- වැඩිපුර වෙළෙඳ ගනුදෙනු සහ වෙළෙඳ මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමට සේවක ජාල අතර අඛණ්ඩව වෙළෙඳ හිමිපාදන දැනුම් වේගවත් කිරීම.
- ගනුදෙනුකරුවන්ට වෙළෙඳ සේවා වටිනාකම් කොටස තවදුරටත් වැඩි කිරීම සඳහා ඩිජිටල් විසඳුම් ප්‍රවර්ධනය කිරීම



පීපල්ස් වෙබ්

අපගේ අන්තර්ජාල බැංකුකරණ බිහිදොර 2018 මැයි මස දියත් කරන ලද අතර එය පීපල්ස් වෙබ් මොඩියුල් ඇප් හා සමපාත වේ. 350,000කට වැඩි ගනුදෙනුකරුවන් පහසුව සහ උපරිම ආරක්ෂාව සමඟ ඔහුන්ගේ බැංකු ගනුදෙනු සිදුකර ගැනීමට මෙම බිහිදොර භාවිතා කරනු ලබයි.




යහපාලන වාර්තා

- 153 ආයතනික යහපාලනය
- 172 අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු වාර්තා
- 177 මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අත්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය
- 179 අත්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව

ආයතනික යහපාලනය යනු බැංකුව මෙහෙයවනු ලබන සහ පාලනය කරනු ලබන රාමුවයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ පාලනය සඳහා වගකීමට බැඳී සිටී. ආයතනික යහපාලනය සඳහා බැංකුවේ ප්‍රවේශය වන්නේ එහි පාර්ශ්වකරුවන් සහ පුළුල් සමාජය සඳහා තිරසාර හුවමාරු වටිනාකම් නිර්මාණය කරමින් එහි දිගු සහ කෙටිකාලීන පරමාර්ථ අත්කර ගැනීම සඳහා ක්‍රමෝපායික තිරණ ගැනීම ප්‍රවර්ධනය කිරීමයි.


▼ GRI 102-18, 102-22

මහජන බැංකුවේ ආයතනික යහපාලන රාමුව



යහපාලන ව්‍යුහය

බැංකුවේ ආයතනික යහපාලන ව්‍යුහය ස්ථාර කිහිපයකින් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ ක්‍රමෝපායික මෙහෙයවීම, මූල්‍ය ඉලක්ක, සම්පත් වෙන්කිරීම සහ අවදානම් රහිත පිළිබඳ පාලනය ලබා දී විධායක කළමනාකාරිත්වය සමග සාකච්ඡා සිදු කරයි. සියලුම පාර්ශ්වකරුවන් සඳහා හුවමාරු වටිනාකම් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කළමනාකරණය වගකීමට බැඳී සිටී.



ආයතනික යහපාලනය

2019 සඳහා ප්‍රමුඛ අවධානය:

- සියළු ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස, සතියේ දවස් 70 පැය 24 පුරාම බැංකු සේවා ලබාදෙමින් ගනුදෙනුකරුවන් වෙත ළඟාවීම ව්‍යාප්ත කිරීම උදෙසා ක්ෂේත්‍රයේ විජලවීය ස්වයං බැංකුකරණ ඒකක සංකල්පය ස්ථාපනය/ක්‍රියාවට නැංවීම.
- අවශ්‍ය අවස්ථාවන්හිදී බැංකුවේ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි, ප්‍රධාන ප්‍රමිතීන් සමාලෝචනය කර අනුමත කොට, ඒවා බැංකුවේ ක්‍රමෝපායික සැලසුම් සමග පෙළ ගැස්වීම.
- ප්‍රගතිශාලී ක්‍රමෝපායෙහි කොටසක් වශයෙන්, එහි ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව, නවතාවයෙන් යුතුව සහ උසස් තාක්ෂණික තත්ත්වයන් යටතේ සිදුකිරීම කෙරෙහි අවධානය
- වර්තමාන වේගයෙන් වර්ධනය වන ලෝකය තුළ ලබාගතහැකි ලක්ෂණ සහ සේවා සමඟ උසස් ඉලෙක්ට්‍රොනික සේවා වැනල වලින් සමන්විත අතිශය සුරක්ෂිත තාක්ෂණික වටපිටාවක් නිර්මාණය කිරීම.
- ඉහළ මට්ටමේ ගනුදෙනුකරු සේවා තත්ත්වයක් (CSQ) පවත්වා ගෙනයාම.

සහතිකය

විගණකාධිපතිවරයා විසින්, පිළිවෙලින් පිටු අංක 183 සිට 184 සහ 177 සිට 178 දක්වා ඉදිරිපත් කරනු ලැබ ඇති බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ අන්‍යන්තර පාලන සම්බන්ධ අධ්‍යක්ෂ වරුන්ගේ ප්‍රකාශය සඳහා සහතිකයක් සපයනු ලබයි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ආයතනික යහපාලන සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇති, 2007 අංක 11 දරන බැංකු පනතෙහි නියෝගය කෙරෙහි වන අනුකූලතා මට්ටම පිළිබඳවද සහතිකයක් ලබාදෙයි.

▼ GRI 102-22, 102-23, 102-24

ආයතනික යහපාලන සඳහා වන යහ ක්‍රියාකාරකම් සංග්‍රහය වෙත අනුකූලතාවය

අධ්‍යක්ෂ මණ්ඩලය (ප්‍රතිපත්ති අ.1)

මුළු අමාත්‍ය මණ්ඩල මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති, සහ විධායක නොවන අධ්‍යක්ෂ වරුන්ගෙන් සමන්විත වේ. සියළුම අධ්‍යක්ෂ වරුන් ගෞරවනීය රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිකයින් වෙති. වර්තමාන සභාපතිවරයා, විශේෂයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් සහිත පරිණත වෘත්තීයවේදියෙකි. විධායක නොවන අධ්‍යක්ෂ වරුන්ගේ පුළුල් පරාසයක පැතිරුණු නිපුණතාවයන් සහ පළපුරුද්ද බැංකුවේ අවදානම් කළමනාකරණ හා පාලන ක්‍රියාවලිය පොහොසත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තර පිටු අංක 26 සහ 27 හි ඉදිරිපත් කෙරේ.

▼ GRI 102-33

නිතිපතා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම (ප්‍රතිපත්ති අ.1.1)

අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් සෑම මසකටම එක් වරක් රැස්වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී අමතර රැස්වීම් කැඳවනු ලබයි. 2019 වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය 10 වරක් පමණක් රැස්වූ අතර, සෑම රැස්වීමක්ම ඉහළ පැමිණීමකින්, සක්‍රීය සහභාගීත්වයකින්, අර්ථාන්විත හා විවෘත සංවාදයන්ගෙන් සමන්විත විය.

අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ තමන් සාමාජිකත්වය දරන කමිටු වල රැස්වීම් වෙත සහභාගී වීම අවශ්‍ය වේ. නොපැමිණීමේ අවස්ථාවක් වී නම් එයට පෙර යොදාගත් ව්‍යාපාරික, පෞද්ගලික වගකීම් හෝ අසනීප තත්ත්වයන් හේතු විය හැක.

එයට අමතරව, තත්‍ය පත්‍රයේ අනුප්‍රේම විශේෂිත අයිතමයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආරාධනා මත, ප්‍රේමය කළමනාකාරීත්ව කණ්ඩායම සහ බැංකුවේ උපදේශකයින් හට සහභාගී විය හැක. තවද, බැංකුවේ ක්‍රමෝපාය සම්බන්ධ කරුණු පිළිබඳ විධිමත් පදනමක් මත අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනුකමිටු වෙත ඉදිරිපත් කිරීමට අවසරය ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායම සහ/හෝ බාහිර විශේෂඥයින් වෙත හිමි වේ.

2019 වසරේදී එක් එක් අධ්‍යක්ෂ වරයාගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අදාළ කමිටු රැස්වීම් වෙත පැමිණීම පහත වගුවෙහි දැක්වේ:

අධ්‍යක්ෂවරයාගේ නම	තනතුර	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විධායක කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල විධායක නාම ආයෝජන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටුව
සුජාතා කුමාර මහත්මිය	ස්වාධීන විධායක නොවන	1/1		1/1					
හේමසිරි ප්‍රනාන්දු මයා	ස්වාධීන නොවන විධායක නොවන	9/4		3/1		1/0			
කේ ඩී එන් රංජිත් අශෝක මයා	ස්වාධීන නොවන විධායක නොවන	11/11	4/4		4/3	2/2	4/4		
කේ එස් ගුණතිලක මයා	ස්වාධීන විධායක නොවන	1/1							
ඩී විදානගමාවිචි මයා	ස්වාධීන විධායක නොවන	1/1							
ඒ එච් විජේසිරි අඹවත්ත මයා	ස්වාධීන විධායක නොවන	1/1		1/1					
ජයම්පති මොල්ලියොඩ මයා	ස්වාධීන විධායක නොවන	1/1							
දමිත රත්නායක මිය	ස්වාධීන නොවන විධායක නොවන	1/1							
කේ ඒ ඩී එන් නානාසක්කාර මයා	ස්වාධීන විධායක නොවන	10/10		2/2		2/2			2/2
ඒ එම් පී එම් ඩී අනපතතු මයා	ස්වාධීන නොවන විධායක නොවන	10/10	4/4		4/4		4/4		2/2
හිලංක මෙවන් පිරිස් මයා	ස්වාධීන විධායක නොවන	10/10			4/2	15/15		11/11	
ආචාර්ය අමීන්ද එම් පෙරේරා	ස්වාධීන විධායක නොවන	8/8				15/15	4/4	11/11	
නියෝමාල් පෙරේරා මයා	ස්වාධීන විධායක නොවන	7/7	4/0						2/2
ලහිරු පත්මලාල් මයා	ස්වාධීන විධායක නොවන	8/8		2/2		15/15	4/4	11/11	
එම් එස් ඒ මුතුමාල මයා	ස්වාධීන විධායක නොවන	5/5			4/2		1/1		

අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය (ප්‍රතිපත්තිය අ.1.2)

බැංකුවට නායකත්වය, අධීක්ෂණය, පාලනය, සංවර්ධනය ලබාදීමට සහ බැංකුවේ දිගු කාලීන සාර්ථකත්වය සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමට බැඳී සිටී. එමෙන්ම ඔවුන් අදාළ නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව කොටස් හිමිකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කිරීම ද සිදුකරයි. බැංකුව තුළ නිවැරදි සංස්කෘතියක් පෝෂණය කිරීම, වටිනාකම් ඇති කිරීම සහ සදාචාර ප්‍රවර්ධනය කිරීම සඳහා ද අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමට බැඳී සිටී.

කාලීන වැදගත්කම පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කෙරෙන, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වෙන්කෙරුණු කරුණු වලින් සමන්විත විධිමත් කාර්ය සටහනක් පවතී.

යහපාලනය	ක්‍රමෝපාය හා දිශානතීන්	අවදානම් කළමනාකරණය වගකීම සහ පාලනය
<ul style="list-style-type: none"> යහපාලන සැකසුම් සමාලෝචනය අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනු කමිටු සාමාජිකයන් සඳහා විමර්ශන කොන්දේසි 	<ul style="list-style-type: none"> ක්‍රමෝපාය සහ වාර්ෂික අයවැය අනුමත කිරීම. කටයුතු අත්පත් කරගැනීමේ සහ බැහැර කිරීමේ සඳහා අනුමැතිය ලබාදීම අවදානම් කළමනාකරණ ක්‍රමෝපාය සහ අවදානම් දරාගැනීමේ සුදානම් තහවුරු කිරීම. 	<ul style="list-style-type: none"> මූල්‍ය ප්‍රකාශ, වෙළඳපොල වෙත වෙනත් යාවත්කාලීනයන් සහ ලාභාංශ සඳහා වන නිර්දේශ අනුමත කිරීම. අධිකාරීත්ව සීමාවන්, මූල්‍ය හා භාණ්ඩාගාර ප්‍රතිපත්ති අනුමත කිරීම. අභ්‍යන්තර පාලන සහ අවදානම් කළමනාකරණ සමාලෝචනය. සෞඛ්‍ය හා ආරක්ෂණ ප්‍රතිපත්ති අනුමත කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වගකීම් වලින් සමහරක් අනු කමිටු වෙත පවරනු ලැබ ඇත. එක් එක් කමිටුවට පවරන ලද කාර්යයන්හි විෂය පථය සහ වසර තුළ අත්කර ගත් ප්‍රගතිය පිළිබඳව මෙම වාර්තාවේ පිටුව 172 සිට 176 දක්වා ඉදිරිපත් කෙරේ.

බැංකුවේ අවදානම් කළමනාකරණ සහ අභ්‍යන්තර පාලන පද්ධතීන්ගේ ඵලදායිතාවය නියාමනය කිරීම, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත පවරනු ලැබ ඇත. බැංකුවේ "අවදානම ඉවසීම" සම්බන්ධයෙන් නිර්ණය කිරීමේ පරම වගකීම අධ්‍යක්ෂ මණ්ඩල රඳවාගනී. අවදානම් කළමනාකරණ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කරන අතර එයට හඳුනාගත් අවදානම් සහ අවිනිශ්චිතතාවයන් නියාමනය, පාලනය සහ වාර්තාකිරීම ඇතුළත් වේ. එයට අමතරව, අවදානම් කළමනාකරණයට අදාළව අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි සභාපතිවරයා විසින් යොමුකළ වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය සමාලෝචනය කරයි.

ව්‍යාපාරයට අදාළ වන පරිදි දේශීය නීතිරීති වෙත අනුකූලතාවය සහ ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය (ප්‍රතිපත්තිය අ.1.3)

බැංකුව විසින් සිදුකරනු ලබන විවිධ ව්‍යාපාරික කටයුතුවලට අදාළ වන, දේශීය නීතිරීති වලට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය සාමූහිකවද, තනි පුද්ගලයින් වශයෙන්ද කටයුතු කිරීම අපේක්ෂා කෙරේ. එමනිසා, අදාළ සියලුම නීති සහ රෙගුලාසි සමඟ අනුකූලතාව පවත්වා ගැනීමට අදාළ සියලුම ක්‍රියාපටිපාටි සහ පාලනයන් ක්‍රියාත්මකව ඇති බව සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමට බැඳී සිටී.

සමහර කරුණු සම්බන්ධව වරින් වර ස්වාධීන විනිශ්චය ලබාගැනීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ මණ්ඩලය පිළිගනී. ඒ අනුව, ඔහුගේ/ඇයගේ රාජකාරී සහ වගකීම් මුදාහැරීමට අදාළ යම් කරුණු පිළිබඳ බැංකුවේ විශදම්පත් ස්වාධීන වෘත්තීය උපදෙස් (නීති, ගිණුම්කරණ හා මූල්‍ය උපදෙස් ඇතුළුව) එයට සීමා නොවී) ලබාගැනීමේ හැකියාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සතු වේ.

සමාගම් ලේකම් (ප්‍රතිපත්තිය අ.1.4)

- සෑම අධ්‍යක්ෂ වරයකුටම ලේකම්වරයා හමුවිය හැකි වේ. සියලුම එකඟ වූ ක්‍රියාපටිපාටීන් සහ අදාළ නීතිරීති හා රෙගුලාසි නිසි පරිදි අනුගමනය කරන බව තහවුරු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා වගකීමට බැඳී සිටී. ඊට අමතරව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වරයා විසින් සියළුම කමිටුවල ලේකම් ධුරය දරමින් සියළුම රැස්වීම් වලට අදාළ වාර්තා පවත්වාගෙන යනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාට අදාළ සෙසු වගකීම්වලට පහත දෑ ඇතුළත් වේ
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හා අනු කමිටු රැස්වීම් පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධීකරණය කිරීම.
- සියළු කටයුතු මහජන බැංකු පනත සහ අදාළ නීතිරීති වලට අනුකූලව සිදුකිරීම.
- අදාළ නීතිකරණ සහ මනා පරිචයන්ට අනුකූලව, සිය කාර්යභාරයන් සහ වගකීම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ට සහයවීම ඇතුළුව, ආයතනික යහපාලන පිළිබඳ මනා පරිචයන් යොදා ගැනීම සඳහා පහසුකම් සැකසීම.
- විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ කළමනාකාරීත්වය අතර සන්නිවේදන සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කිරීම.
- නියාමන අවශ්‍යතාවයන්ට අනුව සම්බන්ධිත පාර්ශ්ව සහ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ආශ්‍රිත යෝග්‍ය හෙළිදරව් කිරීම් තහවුරු කිරීම.
- මහජන බැංකුව සියළුම අදාළ නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කිරීමේදී, මහජන බැංකු පනත සහ අනෙකුත් නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සහයෝගිත්වයෙන් නීති උපදෙස් පැහැදීම.

අධ්‍යක්ෂවරුන්ගේ ස්වාධීන විනිශ්චය (ප්‍රතිපත්තිය අ.1.5)

අධ්‍යක්ෂවරුන් විසින් බැංකුවේ තීරණ සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චයක් ලබාදීම අවශ්‍ය වේ. පළපුරුදු වෘත්තිකයින් වශයෙන්, ඔවුන්ගේ කාර්යභාරයන් සෙසු අයගේ කවර හෝ බලපෑමකින් තොරව ඉටු කරනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ උනන්දු උපකාරී දායකත්වය ප්‍රවර්ධනය කරයි.

ආයතනික යහපාලනය

අධ්‍යක්ෂවරුන් ප්‍රමාණවත් කාලයක් සහ ප්‍රයත්නයක් වෙනුවෙන් කැපවීම (ප්‍රතිපත්තිය අ.1.6)

අධ්‍යක්ෂවරුන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමාලෝචනය සඳහා රැස්වීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කළ යුතු වන අතර, අමතර තොරතුරු සහ පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමින් අදාළ ගැටළු සම්බන්ධ පසු විපරම් සිදුකිරීම අවශ්‍ය වේ.

එමෙන්ම, සියළුම රැස්වීම් වලදී, අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් සතුටුදායක අයුරින් ඉටු කිරීමට ප්‍රමාණවත් කාලයක් වැය කිරීමද අධ්‍යක්ෂවරුන්ගෙන් බලාපොරොත්තු වේ.

අධ්‍යක්ෂවරුන් සඳහා පුහුණුව (ප්‍රතිපත්තිය අ.1.7)

අඛණ්ඩ සංවර්ධනය සඳහා අදාළ පුහුණු ලබාගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට හිමිකම ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය/කමිටු වෙත අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය තහවුරු කිරීම පිණිස, බැරකුළු විසින් මෙහෙයුම් සිදුකරනු ලබන වෙළෙඳපොල සම්බන්ධයෙන් සිය දැනුම, නිපුණත්වය හා අවබෝධය වර්ධනය කිරීම උදෙසා අධ්‍යක්ෂවරුන් වෙත පුහුණුව සහ යාවත්කාලීන ලබාදෙනු ලැබේ. මෙයට බැරකුළුවේ මෙහෙයුම්, ආයතනික යහපාලන, නෛතික හා නියාමන සංවර්ධනයන් පිළිබඳ පෝෂ්ඨ විධායකයින්ගේ හෝ උපදේශකවරුන්ගේ ලිඛිත වාර්තා සහ ඉදිරිපත් කිරීම් ඇතුළත් වේ.

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී (ප්‍රතිපත්තිය අ.2)

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී (CEO)/සාමාන්‍යාධිකාරී (GM) මහජන බැංකුවේ නායකත්වය සඳහා සහ අවංකකම සහ විශ්වාසනීයත්වය සම්බන්ධ ඉහළම සම්මතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සාමූහිකව වගකීමට බැඳී සිටින අතරම, සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී අතර වගවීම සහ වගකීම පිළිබඳ පැහැදිලි සහ බලාත්මක වෙන් කිරීමක් පවතී. බලසම්බන්ධය සහ කිසිදු පුද්ගලයකු තීරණ හා පාලන බලය අනිසි ලෙස භාවිතයෙන් වැළැක්වීම තහවුරු කිරීම එහි අරමුණයි.

ඵලදායී මෙහෙයුම් සහ එහි නෛතික හා නියාමන වගකීම් සම්පූර්ණයෙන් මුදාහරින බව තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය දීම, මෙහෙයවීම සහ කළමනාකරණය සඳහා සභාපතිවරයා වගකීමට බැඳී සිටී. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීගේ මූලික වගකීම වනුයේ බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීමයි.

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දූරයන් ඒකාබද්ධ කරමින් එක් පුද්ගලයකු වෙත පැවරීමේ තීරණය සාධාරණීකරණය කිරීම සහ විශේෂ කොට දැක්වීම (ප්‍රතිපත්තිය අ.2.1)

එක් පුද්ගලයකු වටා තීරණ ගැනීම සම්බන්ධ අසීමිත බලයක් කේන්ද්‍රගතවීම වලක්වමින් සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී යන දූරයන් පැහැදිලිව බෙදා වෙන් කොට ඇත.

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා පිළිබඳ මෙම වාර්තාවේ පිටු අංක 26 සහ 30 හි විස්තර කරනු ලැබ ඇත.

▼ GRI 102-23

සභාපතිවරයාගේ කාර්යභාරය (ප්‍රතිපත්තිය අ.3)

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සහ කළමනාකාරීත්වය විසින්, අධ්‍යක්ෂ මණ්ඩලය එකඟත්වය පළ කරන ලද ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්තීන් ඵලදායක ලෙස ක්‍රියාවට නංවනු ලබන බවට තහවුරු කිරීම සභාපතිවරයාගේ වගකීම වේ. එමෙන්ම සභාපති යහපාලන ව්‍යවහාර යොදා ගැනීම සඳහා නායකත්වය සපයන අතර, කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී සන්නිවේදනය සහතික කිරීමට පාලනය ලබා දේ.

අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම (ප්‍රතිපත්තිය අ.3.1)

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය ලබාදීම පමණක් නොව, බැංකුවේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ පරම අභිමතය සුරැකීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණයද සභාපතිවරයාගේ වගකීම වේ. ඒ අනුව, සභාපතිවරයා පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් වගකීමේ බැඳේ:

- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ඵලදායී අයුරින් සැලසුම්කර පවත්වනු ලබන බවට තහවුරු කිරීම.
- එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා හතර පත්‍රය සැකසීම සහ අධ්‍යක්ෂවරුන් විවිධ අනුකමිටු සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා පිළිබඳව දැනුවත් වීම.
- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙත නිවැරදි කාලීන හා පැහැදිලි තොරතුරු ලැබෙන බවට තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා නිවැරදිව ලේඛණගත කොට අධ්‍යක්ෂවරුන් අතර බෙදාහැරෙන බවට තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය සහ පාලනය සපයමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ තනි අධ්‍යක්ෂවරුන් සඳහා කාලීන ආකාරයෙන් ගැටළු සාකච්ඡා කිරීම සඳහා උපකාරී වටපිටාව නිර්මාණය කිරීම.
- විනිවිද සංස්කෘතියක් ප්‍රවර්ධනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ කරුණු සම්බන්ධයෙන් උපකාරී සහ යහපත් අදහස් හුවමාරු කරගැනීමට නිරතවීම සඳහා විධායක නොවන අධ්‍යක්ෂවරුන් දිරි ගැන්වීම සහ ඒ තුළින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී ක්‍රියාකාරීත්වයට දායක වීම.
- සමූහයේ ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති සැකසීමේදී සහ නිර්ණය කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය සමස්තයක් වශයෙන් පරිපූර්ණ කාර්යභාරයක් ඉටුකරන බවට සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ බැංකුවේ පරම අභිමතය අනුව ගනු ලබන බවට සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟත්වය තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අර්ථවත් ප්‍රතිචාර ඇති කිරීමට ස්වයං තක්සේරුකරණය සඳහා නායකත්වය ලබාදීම.

මූල්‍යමය විවික්ෂණභාවය (ප්‍රතිපත්තිය අ.4)

අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමාණවත් මූල්‍ය විවික්ෂණභාවයෙන් යුතු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් වේ. මෙහිදී මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් මාර්ගෝපදේශකත්වය සපයනු ලබන ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරුන් සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයකු සහභාගී වේ. මෙයට අමතරව සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණවත් මූල්‍ය විවික්ෂණභාවය සහිත පරිණත වෘත්තිකයින් වේ.

අධ්‍යක්ෂ මණ්ඩල සමතුලනය (ප්‍රතිපත්තිය අ.5)

මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නොවන අධ්‍යක්ෂවරුන් 8ක් සමඟ මනා සමතුලනයකින් යුක්ත වන අතර එයින් 7 දෙනෙක් ස්වාධීන නිලය තුළ කටයුතු කරයි. මෙය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංමය විසින් එක්ව නිකුත් කරන ලද ආයතනික යහපාලන සඳහා වන යහ ක්‍රියාකාරකම් සංග්‍රහය විසින් දක්වා ඇති අවමයට ඉහළ අගයකි.

සියළුම ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් කළමනාකරණය පිළිබඳ ස්වාධීන වන අතර වැදගත් මැදිහත් වීමක් තිබියහැකි හෝ නිදහස් හෝ ස්වාධීන විනිශ්චයක් ක්‍රියාත්මක කිරීම සමඟ වැදගත් මැදිහත් වීම සාධාරණව ගම්‍යවන විට සහිත යම් ව්‍යාපාරක හෝ වෙනත් සබඳතාවයකින් තොර වේ.

සෑම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විසින් විශේෂ නිර්ණායකවලට අනුව ස්වාධීන බව/ස්වාධීන නොවන බව සම්බන්ධ අත්සන් තබන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කරන අතර ස්වාධීනත්වය නිර්ණය කිරීම උදෙසා නිර්ණායකවලට අනුකූලතාවය සහතික කිරීම සඳහා ඇගයුමට ලක් කෙරේ.

සමාලෝචනයට ලක් වූ වසර තුළ, විකල්ප අධ්‍යක්ෂවරුන් පත් කිරීම අවශ්‍ය වන ආකාරයේ කිසිදු තත්ත්වයක් උද්ගත නොවීය. තවද සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී මූලධර්ම වෙත වෙන්කරම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු පත් කිරීමේ අවශ්‍යතාවයද උද්ගත නොවීය.

තොරතුරු සැපයීම (ප්‍රතිපත්තිය අ.6)

සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙත ප්‍රමාණවත් දැනුම්දීමක් සමගින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින නියම කරගනු ලැබේ. එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල හෝ කමිටු රැස්වීමකට පෙර, න්‍යායපත්‍රය, අන්තර්ගතය සහ කළමනාකරණ ඉදිරිපත්කිරීම් ඇතුළු අදාළ සියලුම පත්‍රිකා රැස්වීමට වැඩකරන දින හතකට පෙර අධ්‍යක්ෂවරුන් වෙත ලැබීමට සලස්වනු ලබන බවට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් තහවුරු කෙරේ. රැස්වීම් වලට සහභාගී විය නොහැකි අධ්‍යක්ෂවරුන් සඳහා ලේඛනගත වාර්තා ඔස්සේ ඔවුන් යාවත්කාලීන කරමින් ඊළඟ රැස්වීමේදී අදාළ කරුණු සම්බන්ධයෙන් පසු විපරම් සිදුකෙරේ. දෙන ලද මාසයක් සඳහා මාසික ගිණුම් වාර්තා පිළියෙල කොට එක් එක් අංශයේ/පරිපාලිතයේ මූලික කාර්යසාධන දර්ශක සමගින් අධ්‍යක්ෂවරුන් අතර බෙදා හැරේ. සපයන ලද තොරතුරු ප්‍රමාණවත් නොවන බවට හෝ අපහැදිලි බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගනු ලැබුවහොත්, වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමේ හැකියාව ඔවුන් සතුවේ. වැඩිදුර අවශ්‍ය බව කල්පනා කරන්නේනම්, අදාළ කළමනාකරණ කාර්ය මණ්ඩලය කැඳවනු ලැබිය හැකිය.

▼ GRI 102-24

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් (ප්‍රතිපත්තිය අ.7 සහ අ.8)

මහජන බැංකු පහත අනුව, විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් 10ක උපරිමයක් දක්වා පත් කරනු ලබන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු සම්ප්‍රකාර විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කෙරේ. වසර 3 ක් සඳහා පත්කිරීම් සිදුකෙරෙන අතර, 2007 අංක 11 දරන බැංකුකරණ පනතෙහි නියෝගය අනුව, වසර නවයක උපරිම කාලසීමාවකට හෝ වයස අවුරුදු 70 යන දෙකෙන් කලින් එළඹෙන දිනයට යටත් වේ.

අධ්‍යක්ෂ මූලධර්ම සඳහා වන සියළුම පත්කිරීම් ගෝඨමාන හා හිඟ්විත ක්‍රියාපටිපාටිය යටතේ වන බව ඇගයුම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය ඇගයුම (ප්‍රතිපත්තිය අ.9)

සංග්‍රහයේ අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධන ඇගයුම් පිරික්සුම් ලැයිස්තුව තුළ දක්වා ඇති සියලුම නිර්ණායකයන් ඇතුළත්කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සෑම සාමාජිකයකු විසින් වසර සඳහා ඔහුගේ/ඇයගේ කාර්යසාධනය සහ සමස්තයක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යසාධනය පිළිබඳ ස්වයං ඇගයුමක් සිදුකරනු ලැබීය. අදාළ ප්‍රතිචාරයන් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් එක්රැස් කොට සාරාංශගත වාර්තාවක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදෙනු ලැබේ.

අධ්‍යක්ෂවරුන් සම්බන්ධ තොරතුරු අනාවරණය (ප්‍රතිපත්තිය අ.10)

අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් සංග්‍රහය තුළ දක්වා ඇති තොරතුරු පහත පරිදි මෙම වාර්ෂික වාර්තාවේ අනාවරණය කෙරේ:

- පිටු අංක 26 සිට 27 දක්වා නම, සුදුසුකම්, කෙටි විස්තරයක් සහ විශේෂඥතාවයේ ස්වභාවය
- පිටු අංක 154 හි 2019 වසර තුළ පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටු රැස්වීම් සහ පැමිණීම්
- පිටු අංක 153 හි අධ්‍යක්ෂවරයා සභාපති හෝ සාමාජිකයකු වශයෙන් සේවය කරන කමිටු වල නම්
- පිටු අංක 265 සිට 269 දක්වා සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධ ඇගයුම (ප්‍රතිපත්තිය අ.11)

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ ඇගයුම අධ්‍යක්ෂ මණ්ඩලයේ වැදගත්ම වගකීම් වලින් එකකි. මෙමගින් ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයාගේ බැංකුවේ නායකත්වය සහ කාර්යසාධනය පිළිබඳ වැදගත් සංවාදයක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා හට විධිමත් අවස්ථාවක් උදා වේ. ක්‍රමෝපායික සැලසුම්කරණය සහ කාර්යසාධන කළමනාකරණය යටතේ සකස් කළ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සඳහා මූලික කාර්යසාධන දර්ශක මණ්ඩලයක් විසින් මාසිකව සමාලෝචනය කර එම සමාලෝචනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සමාලෝචනය සඳහා ඉදිරිපත් කරයි. මෙම ඉලක්ක අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහවුරු කොට, වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඇගයුම් ක්‍රියාවලියෙහි පදනම වශයෙන් යොදාගැනේ.

ගතයුතු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයන් සමඟ කවර හෝ අහිතකර විචල්‍යයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් අදාළ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වගකීමෙන් බැඳී සිටී.

ආයතනික යහපාලනය

අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායකයින්ගේ පාර්ශ්වික ක්‍රියාපටිපාටිය (ප්‍රතිපත්තිය ආ.1,ආ.1.1, ආ.2,ආ.3)

මුදල් අමාත්‍යාංශය මගින් සකසනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලයේ පාර්ශ්වික තීරණය කරනු ලබයි. කිසිදු අධ්‍යක්ෂවරයකු ස්වකීය ඔහුගේ/ඇයගේ පාර්ශ්වික තීරණය කිරීම සඳහා සහභාගී නොවේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව මගින් බැංකුවේ පාර්ශ්වික ප්‍රතිපත්ති හා සාමූහික චක්‍රලේඛවලට අනුව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පාර්ශ්වික පිළිබඳ තීරණයන් ඉදිරිපත් කෙරේ. බැංකුවේ විශේෂිත කාර්යසාධනයක් සහිත, සුදුසුකම් ලත් සහ පළපුරුදු සේවකයින් ආකර්ශනය, රඳවාගැනීම සහ දිරිමත් කිරීමට හැකි වන අයුරින් පාර්ශ්වික සකසනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සාමූහික චක්‍රලේඛය යටතේ සිය පාර්ශ්වික සම්බන්ධ අනුමැතිය සඳහා අවසාන බලධාරියා වන මුදල් අමාත්‍යවරයා වෙත අදාළ ඉදිරිපත් කෙරේ.

සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව මගින් අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවන්හිදී බැංකුවට පිටතින් වෘත්තීය උපදෙස් පතනු ලැබේ. පාර්ශ්වික ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුවෙහි සාමාජිකයින්ගේ හම් හෙළිදරව් කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව වාර්තාව පිටු අංක 173 හි ඉදිරිපත් කෙරේ. අධ්‍යක්ෂවරුන් වෙත ගෙවනු ලබන මුළු පාර්ශ්වික පිටු අංක 212 හි දැක්වේ.

කොටස් හිමිකරුවන් සමඟ සබඳතා (ප්‍රතිපත්තිය ඇ.1,ඇ.2)

ශ්‍රී ලංකා රජය ප්‍රධාන කොටස් හිමිකරු වන රාජ්‍ය බැංකුවක් වශයෙන්, මහජන බැංකුව සෘජුවම මුදල් අමාත්‍යාංශ විෂය පථය යටතට පත් වේ. රටේ සමාජ-ආර්ථික සංවර්ධනය සමඟ පෙළ ගැසීම සහතික කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වේ.

වාර්ෂික වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂාවන්ගෙන් මුද්‍රණය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුව වෙත සංසරණය කෙරේ. අමාත්‍යාංශයට අදාළ කරුණු සඳහා බැංකුව මුදල් අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වේ.

ප්‍රධාන සහ වැදගත් ගනුදෙනු (ප්‍රතිපත්තිය ඇ.3)

පිටු අංක 265 සිට 269 දක්වා සම්බන්ධිත පාර්ශ්ව අනාවරණය යටතේ, මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් 46 හි හෙළිදරව් කරන ලද කරුණු හැරුණු විට, බැංකුවේ හෝ සමූහයේ ශුද්ධ වත්කම් පදනම වෙනස්වීමකට භාජනය වන ආකාරයේ කිසිදු ගනුදෙනුවක් නොවේ.

මූල්‍ය වාර්තාකරණය (ප්‍රතිපත්ති ඇ.1)

මෙම වාර්ෂික වාර්තාව මගින්, බැංකුවේ මූල්‍ය තත්ත්වය, කාර්යසාධනය සහ ඉදිරි අවස්ථාවන් පිළිබඳ සමතුලිත විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. අවබෝධය සහ පැහැදිලි බව වැඩි කිරීම සඳහා, තොරතුරු ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශනාත්මක හා දෘෂ්‍ය සංරචකයන් ද්විත්වයම යොදා ගැනුණි. මෙම වාර්තාව තුළ අපගේ කාර්යසාධනය සම්බන්ධ සමතුලිත දැක්මක් අපි ලබාදී ඇති අතර, අනෙකුත් සන්නිවේදන මුදල් අමාත්‍යාංශය සහ නියාමකයින් ඇතුළුව අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත. වාර්ෂික වාර්තාව තුළ ව්‍යස්ථවස්ථව අවශ්‍යතාවන්ට සහ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අතුරු සන්නිවේදන හිකුත්වීමේදී අනුකූලතාව සහතික කිරීමට බැංකුව සැම පියවරක්ම ගෙන ඇත.

සංග්‍රහය අනුව අවශ්‍ය පහත දැක්වෙන හෙළිදරව් කිරීම් මෙම වාර්තාවේ ඇතුළත් කෙරේ:

- පිටු අංක 182 හි ඉදිරිපත් කොට ඇති අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශනයෙහි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඉදිරිපත් කිරීමේදී අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් වේ.
- පිටු අංක 183 සිට 184 දක්වා ස්වාධීන විගණකගේ වාර්තාවෙහි ඔවුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශයක් දැක්වේ.
- පිටු අංක 177 සිට 178 දක්වා අභ්‍යන්තර පාලනයන් සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය
- පිටු අංක 40 සිට 58 දක්වා කළමනාකරණ විග්‍රහය
- පිටු අංක 182 හි අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශය තුළ සමාගමෙහි අධිණිඛතා පැවැත්ම පිළිබඳ ප්‍රකාශයක් දැක්වේ.
- අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශයන් හි සටහන් 46 හි පිටු අංක 265 සිට 269 දක්වා කොටසෙහි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු පිළිබඳව හෙළිදරව් කොට ඇත.

අභ්‍යන්තර පාලන සහ විගණන කමිටුව (ප්‍රතිපත්තිය ඇ.2 සහ ඇ.3)

බැංකුවේ පාර්ශ්වකාර අභිමතයන් සහ වත්කම් සුරැකීම සඳහා අවශ්‍ය යෝග්‍ය හා ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් හා අභ්‍යන්තර පාලන ක්‍රම සැකසීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි වගකීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමුවේ. එහිදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අවදානම් කළමනාකරණය සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීමේදී ද අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහාය ලබාදෙයි. මෙම කමිටුවල කාර්යභාරයන් සහ වගකීම් පිළිවෙලින් පිටු අංක 172 සහ 176 හි දැක්වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය හිමි වේ. බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් පිටු අංක 110 සිට 138 දක්වා ඉදිරිපත් කෙරේ. බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යය විසින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට සහය වේ. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමාණවත් බව සහ ඵලදායීතාවය සමාලෝචනය කොට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත අධිණිඛ පදනමක් මත වාර්තා කරනු ලැබේ. විගණන කමිටුවෙහි කාර්යභාරයට එබඳු විගණනයන්හි විෂය පථය සහ ප්‍රතිඵල මෙන්ම ඵලදායීතාවය විශ්ලේෂණය කිරීම ඇතුළත්ය. විගණන කමිටුව මගින්, බැංකුවේ බාහිර විගණනය සිදුකරනු ලබන විගණකාධිපතිවරයා සමඟ සම්බන්ධීකරණය ආශ්‍රිත මූලික කාර්යභාරයද ඉටු කෙරේ.

ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහය සහ ආයතනික යහපාලන වාර්තාව (ප්‍රතිපත්තිය ඇ.4, ඇ.5)

බැංකුවට ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහ දෙකක් පවතින අතර, ඉන් එකක් අධ්‍යක්ෂවරුන් වෙත සහ දෙවැන්න සේවකයින් සඳහා අදාළ වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව අදාළ සංග්‍රහයන් නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කරමින් බැංකුවේ වෙනස්වන මෙහෙයුම්වලට අදාළත්වය හා ප්‍රමාණවත්තාවය තහවුරු කිරීමේ වගකීම උසුලයි. ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහයන් ආයතනික යහපාලන පිළිබඳ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 1 උපදේශණයේ අවශ්‍යතාවන්ට අනුකූල වේ.

පිටු අංක 159 සිට 171 දක්වා ඇති මෙම ආයතනික යහපාලන වාර්තාව, ප්‍රතිපත්ති අ. 5 හි දක්වා ඇති පරිදි, ආයතනික යහපාලන පිළිබඳ යහ ක්‍රියාකාරකම් සංග්‍රහය සමඟ අනුකූලව ප්‍රමාණය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය සමඟ අනුකූල වේ.

කොටස් හිමිකාර සබඳතා (ප්‍රතිපත්තිය 9 සහ 10)

මහජන බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු ශ්‍රී ලංකා රජය වන බැවින්, සංග්‍රහය ආශ්‍රිත විධිවිධාන අදාළ නොවේ.

▼ GRI 102-18, 102-19, 102-32

තිරසාරත්ව වාර්තාව (ප්‍රතිපත්තිය 6)

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව සඳහා තිරසාරත්ව ප්‍රතිපත්තියක් අනුමත කොට, එහි දර්ශනය, අරමුණු සහ සමාජ හා පාරිසරික සංවර්ධනය උදෙසා වන ක්‍රමෝපායික ඉලක්ක ක්‍රියාවට නැංවන බවට තහවුරු කෙරෙන්නා වූ පාලන ව්‍යුහයක් ස්ථාපනය කරනු ලැබ ඇත.

සංග්‍රහයේ ප්‍රතිපත්ති වලට අනුකූලව බැංකුවේ තිරසාරත්ව ව්‍යාපාරික ව්‍යාපෘතීන් පහත දැක්වේ:

- 1 ප්‍රතිපත්තිය - ආර්ථික තිරසාරත්වය - මූල්‍ය ප්‍රාග්ධනය, පිටු අංක 63 සිට 68
- 2 ප්‍රතිපත්තිය - පරිසරය - ස්වභාවික ප්‍රාග්ධනය - පිටු අංක 106 සිට 109
- 3 ප්‍රතිපත්තිය - ශ්‍රම ක්‍රියාකාරකම් - මානව ප්‍රාග්ධනය - පිටු අංක 78 සිට 88
- 4 ප්‍රතිපත්තිය - සමාජය - සමාජයීය සහ සබඳතා ප්‍රාග්ධනය - පිටු අංක 89 සිට 105
- 5 ප්‍රතිපත්තිය - නිෂ්පාදන වගකීම - සමාජයීය සහ සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකරු - පිටු අංක 89 සිට 95
- 6 ප්‍රතිපත්තිය - පාර්ශ්වකරුවන් හඳුනාගැනීම, සහභාගීත්වය සහ ඵලදායී සන්නිවේදනය - කොටස් හිමිකාර සහභාගීත්වය - පිටු අංක 60 සිට 62
- 7 ප්‍රතිපත්තිය - වාර්තාකරණ ක්‍රියාවලියෙහි කොටසක් වශයෙන් තිරසාර වාර්තාකරණය විධිමත් කිරීම සහ නිරන්තරයෙන් සිදු කිරීම - මෙම වාර්තාව පිළිබඳව පිටු අංක 01 සිට 03 දක්වා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද ආයතනික යහපාලන සම්බන්ධ 2007 අංක 11 දරණ බැංකු පනත් නියෝගය සහ එය වෙත සිදුකරන ලද සංශෝධන වගන්තිය ප්‍රතිපත්තිය අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3. (1)	අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්		
		අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත දැක්වෙන ආකාරයෙන් බැංකුවේ සුරක්ෂිතතාව සහ ප්‍රබලත්වය ශක්තිමත් සවිමත් කරනු ලැබ ඇත.	
අ.	උපායමාර්ගික අරමුණු සහ සංස්ථාපිත වටිනාකම් සැකසීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2016 - 2020 ක්‍රමෝපායික සැලසුම ක්‍රියාත්මක වන අතර ක්‍රමෝපායික පරමාර්ථ ව්‍යාපාර ඒකක ප්‍රධානී සහ මෙහෙයුම් මට්ටමේ කාර්ය මණ්ඩලය දැනුවත් කරනු ලැබ ඇත. 2016 - 2020 ක්‍රමෝපායික සැලසුමේ මාසික ප්‍රගතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 - 2020 උපාය සැලැස්මේ අදියර 11 යටතේ ක්‍රියාත්මක කළ යුතු උපාය ක්‍රියාමාර්ගයන් අනුමත කර ඇත. 2018 අයවැය මූල්‍ය අංශ ප්‍රධානී විසින් ඉදිරිපත් කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 1 වැඩසටහනට අනුමැතිය ලබා දී ඇත.	අනුකූල විය
ආ.	අවදානම් ප්‍රතිපත්තිය සහ කළමනාකරණය ඇතුළු සමස්ත ව්‍යාපාර ක්‍රමෝපාය අනුමත කිරීම	බැංකුවේ ක්‍රමෝපායික සැලසුමට අරමුණු සමස්ත ව්‍යාපාර ක්‍රමෝපාය ඇතුළත් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය යාන්ත්‍රණ ක්‍රියාවේ යොදවා ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සමාලෝචනය කර ඇත. 2019 සිට 2023 දක්වා මිලක වසර තුනක කාලසීමාව සඳහා මිනුම්කරණය කළ හැකි ඉලක්ක යෝජිත මුදල් ප්‍රකාශන යටතේ බැංකුවේ 2019 ICAAP වාර්තාව තුළ වල ඇතුළත් කරනු ලැබ ඇත.	අනුකූල විය
ඇ.	අවදානම් කළමනාකරණය	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් ප්‍රධාන අවදානම් නිලධාරියාගේ සහ අදාළ ප්‍රධාන කළමනාකරණ ක්‍රියාකාරකම් වල සහායෙන් යුතුව බැංකුවේ සියළුම අවදානම් ඇගයුම් සඳහා මූලිකව ක්‍රියාකරනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ නව ක්‍රමෝපායන්, අදාළ නව ක්‍රමෝපායන් තුළින් පැන නගින අවදානම් සහ අදාළ අවදානම් අවම කරගැනීම සඳහා වන මාර්ගයන් පිළිබඳ සාකච්ඡා කරනු ලබන ක්‍රියාවලියක් ඇරඹීමට බැංකුවට සිදු වනු ඇත.	අනුකූල විය
ඈ.	සියළුම පාර්ශ්වකරුවන් සමඟ අදාළ ක්‍රමවේදයන් සාකච්ඡා කරගැනීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියළුම පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී ද්විපාර්ශ්වීය සන්නිවේදන ප්‍රතිපත්තියක් අනුමත කොට ක්‍රියාවේ යොමු කිරීමට බැංකුවට සිදු වනු ඇත.	අනුකූල විය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
ඉ.	අභ්‍යන්තර පාලන පද්ධතිය කළමනාකරණ තොරතුරු පද්ධති	මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයේ වලදායීත්වය සහ සැකැස්ම ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය හට මූල්‍ය තොරතුරු සහ බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ නිරවද්‍යතාවය හඳුනාගත හැකි වන ආකාරයේ වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල යාන්ත්‍රණයක් බැංකුවේ පවතී. එමෙන්ම අභ්‍යන්තර විගණන අංශය මෙම ක්‍රියාවලියට විවිධාකාරී වීකල්‍ය කරයි. අභ්‍යන්තර විගණන අංශය අදාළ දෙපාර්තමේන්තු අංශ ප්‍රධානීන්ගේ සහයෝගයෙන් අභ්‍යන්තර පාලන පද්ධති සමාලෝචන ක්‍රියාවලියේ නිරත වී සිටී. මූලික පියවර ලෙස, IAD විසින් අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සමාලෝචනය කර ඇති මූල්‍ය නොවන කළමනාකරණ තොරතුරු පද්ධති වාර්තා හඳුනාගෙන ඇති අතර ඔවුන් බැංකුවේ කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි නිරවද්‍යතාවය සහ ප්‍රමාණාත්මක බව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව තහවුරු කොට ඇත. තවද, අධ්‍යක්ෂ/ප්‍ර.වි.හි විසින් වාර්තාව අනුව අදාළ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට කළමනාකාරීත්වය විසින් නිසි පියවර ගනිමින් සිටින බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැන්වනු ලැබ ඇත.	අනුකූල විය
ඊ.	ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය	2010 අංක 3 දරන බැංකුකරණ පනතෙහි නිර්ණය අනුව සහ 2015.12.02. දින නිකුත් කරන ලද බැංකු අධීක්ෂණ අංශ මාර්ගෝපදේශ අංක 02/17/550/0002/003 හි නිර්වචනය කොට ඇති අයුරින්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය වශයෙන් ප්‍ර.වි.හි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ සහකාර සාමාන්‍යාධිකාරීවරුන් නිර්වචනය කොට ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය ඉහළ සඳහන් බැංකු පනත් නියෝග තීරණයට අනුව, පහත වර්ග ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය වශයෙන් නිර්වචනය කොට ඇත. මෙය ප්‍ර.වි.හි, /සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, CRO/ DGM(RM), HOF, CIA, අනුකූලතා නිලධාරී, භාණ්ඩාගාර ප්‍රධානී, නීති ප්‍රධානී, IT ප්‍රධානී, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, උපදේශකයින් ලෙස සේවය කරන නිලධාරී, අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ බැංකුවේ උපදේශක සහ බැංකු පනත් නියෝගයේ 3(i)(i)(b) වගන්තියේ නිර්වචනය යටතේ අයත්වන වෙනත් නිලධාරීන්ගෙන් සමන්විත වේ.	අනුකූල විය
උ.	අධ්‍යක්ෂ වරුන්ගේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ අධිකාරීත්ව වපසරිය සහ ප්‍රධාන වගකීම් නිර්වචනය	ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සහ අධ්‍යක්ෂවරුන් අතර අධිකාරීත්වය සහ වගකීම් සම්බන්ධ පැහැදිලි වෙන් කිරීමක් පවතී. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බැංකුවේ ක්‍රමෝපායික තීරණ ගැනීම කෙරෙහි වගකීම උසුලයි. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ක්‍රියාවේ යෙදවීම සහ මෙහෙයුම් සඳහා වගකිව යුතු වේ. මහජන බැංකු පනත මගින් ප්‍ර.වි.හි ද ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අධිකාරීත්ව වපසරිය සහ ප්‍රධාන වගකීම් නිර්වචනය කරනු ලැබ ඇත. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන වගකීම් සම්පූර්ණයෙන්ම මෙහෙයුම් මත පදනම් වන අතර ඒවා ඔවුන්ගේ කාර්ය විස්තරයන්හි විශේෂිතව දක්වා ඇත. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ අධිකාරීත්වය පැවරුම් වගකීම් සීමා යටතේ දක්වා ඇත.	අනුකූල විය
උ9.	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් විසින් බැංකුවේ කටයුතු අධීක්ෂණය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය මගින් බැංකුවේ කටයුතු අධීක්ෂණය යෝග්‍ය පරිදි සිදු කරනු ලැබ ඇත.	අනුකූල විය
ව.	ස්වකීය පාලන ක්‍රියාකාරකම් වල වලදායීත්වය ඇගයීම		
	(i) අධ්‍යක්ෂවරුන් ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය තෝරාගැනීම, නම්කිරීම සහ පත් කිරීම	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි 8 වැනි වගන්තියෙහි දැක්වෙන පරිදි අධ්‍යක්ෂවරුන් තෝරාගැනීම සහ පත්කිරීම අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන අතර ඉන් දෙදෙනෙකු නම් කිරීම සම්ප්‍රදාය ඒකාකාරීව සාධනීය කෙරේ.	අනුකූල විය
	(ii) බැඳියා පිළිගැනුම් කළමනාකරණය සහ	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි 11 වැනි වගන්තියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳියා පිළිගැනීම පිළිබඳව විස්තර කෙරේ. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011 සැප්තැම්බර් මස අනුමත කරන ලද යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 2.13. ජී වගන්තිය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ බැඳියා පිළිගැනීම සාකච්ඡාවට භාජනය කෙරේ.	අනුකූල විය
	(iii) දුර්වලතා තීරණය කිරීම සහ අවශ්‍ය වීම වෙනස්වීම් ක්‍රියාත්මක කිරීම	බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේම පාලන ක්‍රියාකාරකම් ඇගයීමද ඇතුළත් ස්වයං ඇගයුම් ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ක්‍රියාවට නංවනු ලැබ ඇත. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011 සැප්තැම්බර් මස අනුමත කරන ලද යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 2.23. ජී වගන්තිය මගින් ස්වයං ඇගයුම් ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කෙරේ. වසර 2019 සඳහා ස්වයං ඇගයුම් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් වකු කරගෙන ඇත. දුර්වල ක්ෂේත්‍ර සමාලෝචනය කර සාකච්ඡා කිරීමට සහ අවශ්‍යනම් වෙනස් කිරීම් නිර්දේශ කිරීමට ඒවායේ සාරාංශයක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදිය යුතුය.	අනුකූල විය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
ඒ.	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් අනුප්‍රාප්තික සැලසුම්	පු.වි.නි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත අනුප්‍රාප්තික සැලසුමක් ක්‍රියාවේ යොදවා ඇත.	අනුකූල විය
ඔ.	ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සමග නිරන්තර රැස්වීම්	ක්‍රියාකාරී අංශයන් සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය කැඳවනු ලැබේ.	අනුකූල විය
ඕ.	නියාමන වටපිටාව සහ නියාමන අධිකාරිය සමග ඵලදායී සබඳතාවක් පවත්වාගෙන යාම	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියාමන පරිසරය සහ බැංකුව නියාමකයින් සමඟ සම්බන්ධතා පවත්වා ගන්නේය යන්න අවබෝධ කර ගැනීමට පියවර ගෙන ක්‍රියාවලි ක්‍රියාවට නංවා ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන් වශයෙන් පත්කරන ලද අවස්ථාවේදී, සමාගම් ලේකම්වරයා විසින් ඔවුන් වෙත සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දැනට සේවයේ යෙදෙන අධ්‍යක්ෂවරුන් ආදී තොරතුරු ලබාදෙනු ලැබේ.</p> <p>2018.09.30, දිනට ශ්‍රී.ලං.ම.බැ ව්‍යවස්ථාපිත පරීක්ෂණ වාර්තාව දැනගැනීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට භාරදෙනු ලැබ ඇත.</p> <p>ශ්‍රී.ලං.ම.බැ රැස්වීමේ වෙත පු.වි.නි සහභාගී වීම මගින් ද තවදුරටත් නියාමන අධිකාරිය සමඟ පවත්වන ලද සබඳතාවය තහවුරු වේ.</p>	අනුකූල විය
ක.	බාහිර විගණකවරුන් යොදාගැනීම	මහජන බැංකු පනතෙහි 34 වැනි වගන්තියෙන් දැක්වෙන පරිදි බැංකුවේ විගණකවරයා විගණකාධිපති වේ. ආයතනික යහපාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 6.1 (2) වගන්තිය ප්‍රකාරව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව (BAC) බාහිර විගණකවරුන් පත්කිරීම නිර්දේශ කර සහ ඔවුන්ගේ කාර්යයන් අධීක්ෂණය කරයි.	අනුකූල විය
3.1 (ii)	සභාපති සහ පු.වි.නි පත්කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ වගකීම් දක්වමින් අනුමත කිරීම	<p>මහජන බැංකු පනතෙහි 10 වැනි වගන්තියෙන් දැක්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතුරින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා පත්කිරීම, අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබේ.</p> <p>ආයතනික යහපාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.22 සහ 2.23 මගින් සභාපතිවරයාගේ බලතල සහ කාර්යභාරයන් පිළිබඳ නිර්වචනය කෙරේ.</p> <p>බැංකුවේ ආයතනික යහපාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 3.9 උපලේඛණය III මගින් පු.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යභාරයන්, රාජකාරී සහ වගකීම් පිළිබඳව නිර්වචනය කෙරේ.</p>	අනුකූල විය
3.1 (iii)	විධිමත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	2019 දී බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 10 ක් පවත්වන ලදී. අධ්‍යක්ෂවරු නොමැති වීම නිසා පෙබරවාරි, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල රැස්වීම් පවත්වා නොමැත. 2019 දී වකුලේඛණ යෝජනා කිසිවක් සම්මත නොවීය.	අනුකූල විය
3.1 (iv)	අධ්‍යක්ෂවරුන් හට න්‍යායපත්‍රය වෙත යෝජනා ඇතුළත් කිරීමේ කටයුතු සැලසීම	ව්‍යවහාරයක් ලෙස, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරුන් කරුණු සහ යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා න්‍යාය පත්‍රයට කරුණු සහ යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ලද ක්‍රියාපටිපාටියක් පවතී.	අනුකූල විය
3.1 (v)	රැස්වීම් පිළිබඳ නිවේදන	<p>ආයතනික යහපාලනය සම්බන්ධ මනා පරිව සංග්‍රහයේ (ඇමුණුම (iv) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලේකම්වරයාගේ කාර්යභාරයට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව ලේකම්වරයා විසින් එක් එක් වසර සඳහා විධිමත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සම්බන්ධ දින දර්ශනයක් සැකසීම සඳහා වගකීමේ විධිවිධානය ඇතුළත්ය.</p> <p>තවද, සාමාන්‍ය ක්‍රමය අනුව, සෑම අධ්‍යක්ෂවරයකුටම විධිමත් රැස්වීම් වෙත සහභාගී වීමේ අවස්ථාව ලබාදෙමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවම වශයෙන් දින 7 කට පෙර දැනුම්දීමක් සිදු කෙරේ.</p>	අනුකූල විය
3.1 (vi)	අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම	අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් ඉදිරිපත්කළ අධ්‍යක්ෂ මණ්ඩල පැමිණීමේ කාර්ය සටහනට අනුව, හේමසිරි ප්‍රනාන්දු මහතා හැර සියළුම අධ්‍යක්ෂවරුන් 2019 වසර තුළ පවත්වන ලද අවශ්‍ය රැස්වීම්වල තුනෙන් දෙකකට සහභාගී වී ඇත.	අනුකූල විය
3.1 (vii)	සමාගම් ලේකම්වරයා පත්කිරීම සහ වගකීම් පැවරීම	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2010.08.08 දින සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා ලෙස රොනාන් පතිරෝ මහතා පත් කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා 1988 අංක 30 දරන බැංකුකරණ පනතෙහි 43 වැනි වගන්තියෙහි විධිවිධාන සපුරාලන්නා වූ නීතිඥවරයෙකි. එමෙන්ම 2018 දී අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් තනතුරට අමතරව ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත සහ නීති ලෙසද අධ්‍යක්ෂ මණ්ඩල විසින් පත්කර ඇත.</p> <p>ඉහත තනතුරු දෙක සඳහා වෙනම තනතුරු දෙකක් තිබිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය 2019.4.1 දින සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන ලේකම් ලෙස සහකාර අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ශාමා විජේකෝන් මහත්මිය පත්කිරීමට තීරණය කර ඇත. ඇය නීතිඥවරයක් වන අතර, 1988 අංක 30 දරන බැංකුකරණ පනතෙහි 43 වැනි වගන්තියෙහි විධිවිධාන සපුරාලයි.</p>	අනුකූල විය
3.1 (viii)	සමාගම් ලේකම්වරයාගේ උපදෙස් සහ සේවාවන් වෙත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රවේශය	ආයතනික යහපාලනය සම්බන්ධ මනා පරිව සංග්‍රහයේ වගන්ති 2.25 හි මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල විය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3.1 (ix)	අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා පවත්වාගෙන යාම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ආයතනික යහපාලනය සම්බන්ධ මනා පරිච්ඡේද සංග්‍රහයේ (වෙළුම 1.2) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලේකම්වරයාගේ කාර්යභාරයන් (ඇමුණුම (iv) යටතේ මේ සම්බන්ධ විධිවිධානයක් ඇතුළත්ය.	අනුකූල විය
3.1 (x)	වාර්තා ප්‍රමාණවත් විස්තර සහිත වීම සහ නියාමන සහ අධීක්ෂණ අධිකාරීන් වෙත විමර්ශන ලේඛණ වශයෙන් සැලකිය හැකි වීම	අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් තුළ සාමාජිකයින්ගේ ඒක පුද්ගල අදහස්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් තීරණය වැනි කරුණු සහ ඔවුන් විසින් ප්‍රකාශ කෙරෙන දැන්වීම්, වාර්තා සහ තීරණ වලට විලක්ෂිතව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන තොරතුරු ආදිය ඇතුළත් වේ.	අනුකූල විය
3.1 (xi)	ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීම සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ හැකියාව	යෝග්‍ය අවස්ථාවන්හිදී බැංකුවේ වියදම් මත, ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් පවතී.	අනුකූල විය
3.1 (xii)	බැඳියා පිළිගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ▼ GRI 102-25	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 11 මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳියා පිළිගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ. අධ්‍යක්ෂවරුන්ට ඔහු/ඇය හෝ ඔහුගේ හෝ ඇයගේ සමීප සම්බන්ධයන් ඇති හෝ ඔහුට හෝ ඇයට සැලකිය යුතු සම්බන්ධයක් ඇති කාරණාවකදී ඔහු ජන්දය දීමෙන් වැලකී සිටීම සහ සභාපුරුණයකදී ගණනය නොකර සිටීම තුළින් මෙම ක්‍රියාපටිපාටිය මගින් තවදුරටත් තහවුරු කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.13 හිදී මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල විය
3.1 (xiii)	අධ්‍යක්ෂ මණ්ඩල තීරණ සඳහා වෙන් කරන ලද කරුණු සම්බන්ධ නිල කාර්ය සටහන	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි වගන්ති 2.23 හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෙන් කරන ලද බලතල පිළිබඳව නිර්වචනය කෙරේ.	අනුකූල විය
3.1 (xiv)	දුරකථන ගැටළු පවතින නම් මහ බැංකුව වෙත දැනුම්දීම	2019 වසර තුළදී එවැනි අවස්ථාවක් උද්ගතව නැත.	අනුකූල විය
3.1 (xv)	ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය	මුදල් මණ්ඩලය විසින් ඉල්ලා සිටින ලද මට්ටම් දක්වා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව වෙත ප්‍රාග්ධනය සපයනු ලැබ ඇත. අනුකූලතා නිලධාරී විසින් ඉදිරිපත් කරන මාසික අනුකූලතා සහතිකය තුළින් මෙය ආමන්ත්‍රණය කොට ඇත.	අනුකූල විය
3.1 (xvi)	වාර්ෂික වාර්තාව තුළ ආයතනික පාලන වාර්තාව ප්‍රකාශයට පත්කිරීම	මෙම නියෝගයෙහි වගන්ති 3 ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය සාංගමික පාලන වාර්තාව 2019 වාර්ෂික වාර්තාවේ පිටු අංක 159 සිට 171 දක්වා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත	අනුකූල විය
3.1 (xvii)	අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං ඇගයුම	අධ්‍යක්ෂවරුන් සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් බැංකුවෙහි පවත්නා අතර සමාගම් ලේකම්වරයා විසින් වාර්ෂිකව සියළුම අධ්‍යක්ෂවරුන් වෙතින් ඇගයුම් ඇදුම්පත් ලබාගනී.	අනුකූල විය
3.(2) අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය			
3.(2) (i)	අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	අධ්‍යක්ෂවරුන් නොමැතිවීම හේතු කොට ගෙන 2019 පෙබරවාරි, මාර්තු, නොවැම්බර් සහ දෙසැම්බර් හැරුණු විට 2019 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් හතරකට (7) නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත විය.	අනුකූල නොවීය
3. (2) (ii) (අ) සහ (ආ)	අධ්‍යක්ෂවරයකුගේ සේවා කාලසීමාව	වසර 2019 තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු වසර හවයක සේවා කාලය ඉක්මවා ගොස් නොමැත. සියළුම අධ්‍යක්ෂවරුන් 2018 සහ 2019 කාලසීමාව සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරන ලදී.	අනුකූල විය
3. (2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩල සමතුලනය	බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කිසිදු විධායක අධ්‍යක්ෂවරයකු නොමැත.	අනුකූල විය
3. (2) (iv)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරු	වර්තමාන වසර තුළදී නියෝගයට අනුකූලවීම සඳහා ප්‍රමාණවත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත විය.	අනුකූල විය
3. (2) (v)	විකල්ප ස්වාධීන අධ්‍යක්ෂවරුන්	මහජන බැංකු පනතෙහි විකල්ප අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති අතර විභිද තත්ත්වයක් උද්ගත නොවීය.	අනුකූල විය
3. (2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් සඳහා නිර්ණායක	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 8 යටතේ මුදල් විෂයභාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සිදුකෙරේ.	අනුකූල විය
3. (2) (vii)	ගණපුරුණයෙන් හරි අඩකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වීම	බැංකුවේ සියළුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන අතර බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ගනුදුරුණය පහකි. 2019 දී සියළුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී අවශ්‍ය ගණපුරුණයට අනුකූලතාවය දක්වා ඇත.	අනුකූල විය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3. (2) (viii)	සන්නිවේදනය තුළ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් හඳුනාගෙන අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයන් වාර්ෂික වාර්තාවේ හෙළිදරව් කිරීම	සභාපති, විධායක අධ්‍යක්ෂවරුන්, විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ ස්වාධීන විධායක අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය, 2019 වාර්ෂික වාර්තාවේ පිටු අංක 154 හි හෙළිදරව් කොට ඇත.	අනුකූල විය
3. (2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සඳහා නිල හා විනිවිද ක්‍රියාපටිපාටිය	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 8 යටතේ මුදල් විෂයභාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සිදුකෙරේ.	අනුකූල විය
3. (2) (x)	තාවකාලික පුරප්පාඩු සපුරාලමින් අධ්‍යක්ෂ වරුන් යළි පත්කිරීම	විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබන බැවින් එවැනි තත්ත්වයක් උද්ගත නොවීය.	අනුකූල විය
3. (2) (xi)	අධ්‍යක්ෂවරයකු ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම පිළිබඳ හේතු දැක්වීම	මහජන බැංකු පනතෙහි වගන්ති 8 හි විධිවිධාන අනුව, විෂය භාර අමාත්‍යවරයා වෙත ලිපියක් භාරදීමෙන් ඉල්ලා අස්වීම සිදුකිරීමට අධ්‍යක්ෂවරයකුට හැකි වේ. තවද, අමාත්‍යවරයා හට ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යක්ෂවරයකු ඉවත් කිරීමේ හැකියාවද පවතී. අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම සහ එයට හේතු නිසි පරිදි ශ්‍රී.ලං.ම.බැ.වෙත දැන්විය යුතු වේ.	අනුකූල විය
3. (2) (xii)	කිසියම් බැංකුවක අධ්‍යක්ෂවරුන් හෝ සේවකයින් තවත් බැංකුවක අධ්‍යක්ෂවරයකු බවට පත්වීමේ තහනම	මහජන බැංකුවේ මහා පරිච්ඡේදයෙහි වගන්ති 2.1 හි ද මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල විය
3. (3)	අධ්‍යක්ෂවරුන්ගේ හැකියාව හා යෝග්‍යතාවය ඇගයීමේ නිර්ණායකය		
3. (3) (i)	අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතු වේ.	වසර 2019 තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු වයස අවුරුදු 70 ට ළඟා නොවීය.	අනුකූල විය
3. (3) (ii)	අධ්‍යක්ෂවරුන්, සමාගම් 20 කට වැඩි සංඛ්‍යාවක සහ විශේෂිත ව්‍යාපාර ආයතන වශයෙන් වර්ගීකරණය වන සමාගම් 10 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු නොකළ යුතුය.	වසර තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු, පරිපාලනයන් සහ ආශ්‍රිත සමාගම්ද ඇතුළුව, සමාගම්/ආයතන 20 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයකු නොවීය.	අනුකූල විය
3. (4)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරන ලද කළමනාකරණ ක්‍රියාකාරකම්		
3. (4) (i)	බලය පැවරීම අවබෝධතා සහ අධ්‍යයන පැවරුම් කටයුතු	මහජන බැංකු පනතෙහි වගන්ති 32 ප්‍රකාර සිය බලතල බැංකුවේ ඕනෑම නිලධාරියකු වෙත පැවරීමේ සහ අවස්ථානුකූලව එය පාර්ශ්වීය වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලය සතූ වේ.	අනුකූල විය
3. (4) (ii)	බලය පැවරීමේ ප්‍රමාණය අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවිය යුතු වේ.		අනුකූල විය
3. (4) (iii)	බැංකුවේ මෙහෙයුම් සමග අදාළත්වය තහවුරු කිරීම සඳහා බලය පැවරුම් කටයුතු සමාලෝචනය	පවරන ලද බලතල බැංකුවේ අවශ්‍යතාවන්ට අදාළව පවත්නා බව සහතික කර ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරයෙන් සමාලෝචනය කෙරේ.	අනුකූල විය
3. (5)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා		
3. (5) (i)	බලය පැවරීම භූමිකාව බෙදා වෙන්කිරීම	සභාපති සහ ප්‍ර.වි.නි. ගේ කාර්යභාරයන් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකරයි අනුකූල විය.	අනුකූල විය
3. (5) (ii)	විධායක නොවන සභාපති සහ ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරු පත් කිරීම	සභාපති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වන බැවින් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් පත්කිරීමේ අවශ්‍යතාවන් පැන නැගුණේ නැත.	අනුකූල විය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3. (5) (iii)	සභාපති සහ ප්‍ර.වි.නි ගේ අනන්‍යතාවය සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමග ඇති සබඳතාවක් අනාවරණය කිරීම	මේ සම්බන්ධයෙන් ක්‍රියාවලියක් බැරෑරුම් සතු වේ. 2019 වසර සඳහා ප්‍රකාශනය පරිදි, සභාපති සහ ප්‍ර.වි.නි සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර කිසිදු මූලාශ්‍රය, ව්‍යාපාරික, පවුලේ හෝ වෙනත් වැදගත්/අදාළ සබඳතාවයක් නොමැත.	අනුකූල විය
3. (5) (iv)	සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය	මෙම අවශ්‍යතාවය කෙරෙහි අනුකූල වන අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.	අනුකූල විය
3. (5) (v)	නත්‍ය පත්‍රය පිළිබඳ වගකීම් සභාපතිවරයා දරන නමුත් සමාගම් ලේකම්වරයා වෙත පැවරිය හැකි වේ.	සභාපතිවරයා සමග උපදේශකත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා නත්‍ය පත්‍රය සකසනු ලැබේ.	අනුකූල විය
3. (5) (vi)	අධ්‍යක්ෂවරුන් නිසි පරිදි දැනුවත් කොට ප්‍රමාණවත් තොරතුරු සපයා ඇති බවට තහවුරු කිරීම	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල මතු වන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් නිසි පරිදි දැනුවත් කොට ඇති බවට සභාපතිවරයා තහවුරු කරයි. කියවා බැලීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමින් අධ්‍යක්ෂවරුන් වෙත නත්‍ය පත්‍රය සහ අදාළ පත්‍රිකා ලබාදෙනු ලැබේ. පසුගිය මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ වර්තා අධ්‍යක්ෂවරුන් අතර බෙදාහරින අතර වලංගු කිරීම/අනුමැතිය සඳහා ඉන්පසු විලඹෙන රැස්වීමේදී සහාගත කෙරේ.	අනුකූල විය
3. (5) (vii)	සියළුම අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකාරී සහකාරීත්වය සහ බැරෑරුම් අභිමතයන් කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කිරීම දිරිමත් කිරීම	මෙම අවශ්‍යතාවය කෙරෙහි අනුකූල වන අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.	අනුකූල විය
3. (5) (viii)	සියළුම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකාරී සහකාරීත්වය සහ විධායක නොවන සහ විධායක අධ්‍යක්ෂවරුන් අතර සබඳතා දිරිමත් කිරීම	ස්වයං ඇගයුම් ක්‍රියාවලිය මගින් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය ආවරණ කරයි. අනුකූල විය.	අනුකූල විය
3. (5) (ix)	ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සහ විධායක වගකීම් සෘජු අධීක්ෂණයෙන් වැළකීම	සභාපතිවරයා ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සහ විධායක රාජකාරී සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා සෘජුව සහකාරී නොවේ.	අනුකූල විය
3. (5) (x)	කොටස් හිමිකරුවන් සමග ඵලදායී අදහස් හුවමාරුව	බැරෑරුම් ප්‍රධාන කොටස් හිමිකරු වන ශ්‍රී ලංකා රජය සමග අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී සන්නිවේදනය පවත්වා ගනී.	අනුකූල විය
3. (5) (xi)	ප්‍ර.වි.නි දෛනික මෙහෙයුම් සම්බන්ධ ප්‍රමුඛ විධායක වශයෙන් කටයුතු කිරීම	ප්‍ර.වි.නි ගේ ක්‍රියාකාරකම් සහ වගකීම් අනුව, ඔහු බැරෑරුම් මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු වල දෛනික කළමනාකරණය හා ප්‍රමුඛ විධායක නිලධාරියා වේ.	අනුකූල විය
අධ්‍යක්ෂ මණ්ඩලය පත්කල කමිටු			
3. (6) (i)	අධ්‍යක්ෂ මණ්ඩල කමිටු ස්ථාපනය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ වාර්තාකරණය	බැරෑරුම් මගින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව නමින් කමිටු හතරක් පිහිටුවා ඇත. ශ්‍රී.ලං.ම.බැ නියෝග අවම අවශ්‍යතා අනුව පිහිටුවන ලද ඉහත කමිටු වලට, අමතරව බැරෑරුම් මගින් අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු හතරක්ද පිහිටුවා ඇත. මෙම කමිටුවල වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර සහාගත කෙරේ. 2019 වාර්ෂික වාර්තාවේ 172 සිට 176 දක්වා පිටුවල එක් එක් අනුකමිටුවල වාර්තා ඇතුළත් වන අතර එහි වාර්තාවලට එම කමිටුවල රාජකාරී, කාර්යභාරයන්, සහ කාර්යසාධනය පිළිබඳ සාරාංශයක් ඇතුළත්ය.	අනුකූල විය
3. (6) (ii)	විගණන කමිටුව		
අ.	කමිටුවේ සභාපතිවරයා ගිණුම්කරණය සහ/හෝ විගණනය තුළ සුදුසුකම් සහ පළපුරුද්ද සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වීම	නියෝගයේ අවශ්‍යතාව පරිදි මහා පාලනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති ලෙස ගිණුම්කරණය සහ/හෝ විගණනය තුළ සුදුසුකම් සහ පළපුරුද්ද සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයන් පත් කිරීමට බැරෑරුම් පියවර ගෙන ඇත. එමෙන්ම, වසර පුරා නියෝගයට අනුකූලව සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති තනතුරට සුදුසු අනුප්‍රාප්තික සැලැස්මක් ඇති කිරීමට බැරෑරුම් පියවර ගෙන ඇත.	අනුකූල නොවීය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
ආ.	කමිටුව සම්පූර්ණයෙන්ම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේත් සමන්විත වීම	කමිටුවේ සියලුම සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙති.	අනුකූල විය
ඇ.	විගණන කමිටු කාර්යයන්		
	(i) අදාළ ව්‍යවස්ථාවන්ට අනුකූලව ලබාදිය යුතු විගණන සේවා සඳහා බාහිර විගණක පත් කිරීම;	රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි විගණකාධිපති බැංකුවේ බාහිර විගණක වේ. එමනිසා, බාහිර විගණකගේ සහභාගිත්වය තුළ ඉටුකිරීමට කාර්යභාරයක් මෙම කමිටුවට නොමැත.	අනුකූල විය
	(ii) වරින් වර විසින් විගණකවරුන්ට නිකුත්කරන ශ්‍රී.ලං.ම. බැංකුවේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම	වරින් වර විගණකවරුන්ට නිකුත්කරන ශ්‍රී.ලං.ම. බැංකුවේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කරුණු පිළිබඳ කමිටුව නිර්දේශ කර ඇත.	අනුකූල විය
	(iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති යොදා ගැනීම සහ	අවශ්‍ය අවස්ථාවලදී කමිටුව විසින් අදාළ ගිණුම්කරණ ප්‍රමිති පිළිබඳ සමාලෝචනය කර සාකච්ඡා කර ඇත.	අනුකූල විය
(iv) සේවා කාලය, විගණන ගාස්තු සහ විගණකවරයාගේ ඉල්ලා අස්වීම සහ සේවය තහනම් කිරීම.	රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි විගණකාධිපති බැංකුවේ බාහිර විගණක වේ.	අනුකූල විය	
ඈ.	බාහිර විගණකගේ ස්වාධීනත්වය, විෂය මුලිකත්වය සහ විගණන ක්‍රියාවලියෙහි ඵලදායීතාව සමාලෝචනය සහ නියමනය	විගණකාධිපති බැංකුවේ විගණකවන බැවින් මෙය අදාළ නොවේ.	අනුකූල විය
ඉ.	බාහිර විගණකවරයකු විසින් විගණන නොවන සේවා සැපයීම	විගණකාධිපති බැංකුවේ විගණකවන බැවින් මෙය අදාළ නොවේ.	අනුකූල විය
ඊ.	විගණනයේ විෂයපථය නිර්ණය කිරීම	විගණනය ඇරඹීමට පෙරාතුව, ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව බාහිර විගණකවරුන් සමග විගණනයේ ස්වභාවය සහ විෂයපථය සාකච්ඡාකර සමාලෝචනය කර ඇත.	අනුකූල විය
උ.	බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය	ප්‍රධාන මූල්‍ය නිලධාරී විසින්, හෙළිදරව් කිරීම උදෙසා පිළියෙල කරන ලද විගණනය කරන ලද කාර්තුමය හා වාර්ෂික මූල්‍ය වාර්තා කමිටුව වෙත ඉදිරිපත් කළ විට, බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක් කමිටුව සතුව ඇත.	අනුකූල විය
ඌ.	අතරු සහ අවසන් විගණනයන් සම්බන්ධයෙන් බාහිර විගණක සමග සාකච්ඡා කිරීම	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම්වලදී විගණකාධිපතිගේ සමග රහසිගත රැස්වීම්ක් පවත්වා ඇත.	අනුකූල විය
එ.	කළමනාකරණ ලිපිය සහ බැංකුවේ ප්‍රතිචාරය සමාලෝචනය	විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පත්කරන ලද බාහිර විගණක වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් ගේ 2018 කළමනාකරණ ලිපිය විගණන කමිටුව විසින් සමාලෝචනය කර ඇත.	අනුකූල විය
ඒ.	අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය		
	(i) අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථය, කාර්යයන් හි ප්‍රමාණවත්ව සහ එහි රාජකාරී කරගෙන යාමට අවශ්‍ය බලය පිළිබඳ සැකිමට පත්වීම;	කමිටුව මගින් අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථය, කාර්යය සාකච්ඡා කර ඇත. තවද, කමිටුව අවස්ථාව අනුව කාර්ය මණ්ඩලය වැනි අභ්‍යන්තර විගණන අංශයේ සම්පත් සමාලෝචනය කර ඇත.	අනුකූල විය
	(ii) අභ්‍යන්තර විගණන වැඩසටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල	අභ්‍යන්තර විගණන අංශය කමිටුව වෙත 2019 කාර්ය සැලැස්ම ඉදිරිපත් කර ඇති අතර BAC විසින් අභ්‍යන්තර විගණනයේ විෂය පථය සහ විගණන සැලැස්මට එකතුකළ යුතු නව අංග පිළිබඳ සාකච්ඡා කර ඇත. බැංකුවේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභ්‍යන්තර විගණන වාර්තාවේ ප්‍රතිඵල කමිටුව සමාලෝචනය කර ඇත. කමිටුව වරින් වර අභ්‍යන්තර විගණන සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කර ඇත.	අනුකූල විය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
	(iii) අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යසාධනය ඇගයීම හෝ තක්සේරු කිරීම	2018.01.20 සිට 2019.01.17 දක්වා කාලසීමාව තුළ අභ්‍යන්තර විගණන අංශයේ කාර්යසාධනය ඇගයීම කමිටුවට ඉදිරිපත්කළ අතර කමිටුව අභ්‍යන්තර විගණන අංශයේ කාර්යසාධනය සමාලෝචනය කර තෘප්තිමත් වී ඇත. එමෙන්ම කමිටුව විසින් සහකාර සාමාන්‍යාධිකාරී ශ්‍රේණියේ සිටින සාමාජිකයින් තුන්දෙනෙකුගේ කාර්යසාධනයද සමාලෝචනය කර ඇත.	අනුකූල විය
	(iv) ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහ බාහිර සේවා සපයන්නන්ගේ පත්කිරීම සහ අවසන් කිරීම නිර්දේශ කිරීම	HIA පරිදි 2019 වසර තුළ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ පත්කිරීමක් හෝ අවසන් කිරීමක් සිදුකර නොමැත. 2019 වසර තුළ IS විගණන කාර්ය MS.PWC වෙත ලබා දී ඇත.	අනුකූල විය
	(v) කමිටුව අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ පත්කිරීම හෝ අවසන් කිරීම ඇගයීමට ලක් කරන අතර එයට ප්‍රධාන අභ්‍යන්තර විගණනය සහ බාහිර සේවා සපයන්නන් ඇතුළත්ය. එමෙන්ම ඉල්ලා අස්වීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ බාහිර සේවා සපයන්නන් වෙත අවස්ථාවක් ලබා දේ.	HIA පරිදි 2019 වසර තුළ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉල්ලා අස්වීම් සිදු වී නොමැත.	අනුකූල විය
	(vi) අභ්‍යන්තර විගණන අංශය එහි විගනන කටයුතුවලින් ස්වාධීන වන අතර එය අපක්ෂපාතිව, කාර්යක්ෂම සහ නිසි වෘත්තීය ආරක්ෂා සහිතව කටයුතු කරයි.	IAD විසින් බැංකුවේ අභ්‍යන්තර විගණන ප්‍රඥාප්තියේ විධිවිධාන වලට අනුව අභ්‍යන්තර විගණන කටයුතුවල ස්වාධීනත්වය සහතික කර ඇත. BAC පරිදි, අභ්‍යන්තර විගණන අංශය අපක්ෂපාතිව, කාර්යක්ෂම සහ නිසි වෘත්තීය ආරක්ෂා සහිතව කටයුතු කරයි.	අනුකූල විය
ඔ.	අභ්‍යන්තර විමර්ශන	HIA අනුව, 2019 වසර තුළ අභ්‍යන්තර විමර්ශනවල ප්‍රධාන සොයාගැනීම් සිදුවී නොමැත.	අනුකූල විය
ඕ.	විගණන කමිටු රැස්වීම් වෙත සහභාගීත්වය	මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු විධායක අධ්‍යක්ෂවරයකු නොමැති බැවින් මෙය අදාළ නොවේ.	අනුකූල විය
ක.	ප්‍රකාශිත අධිකාරී බලය, සම්පත් සහ තොරතුරු සඳහා ප්‍රවේශය	අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ආයතනික පාලනය සම්බන්ධ මනා පරිච්ඡේද සංග්‍රහයේ 6.1 (අ) වගන්තිය මගින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අයිතිය පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර කමිටුව එබඳු අධිකාරීත්වයකින් සමන්විත වන බවටද තහවුරු කෙරේ. කමිටුව මගින් විගණන කමිටුවෙහි ප්‍රඥප්තිය/TOR සමාලෝචනය කොට එය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කරයි. කමිටුව මගින් විගණන කමිටුවෙහි TOR සමාලෝචනය කොට එය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කරයි.	අනුකූල විය
ග.	නිතිපතා පැවැත්වෙන රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් 2019 වසර සඳහා රැස්වීම් හතරක් පවත්වනු ලැබ ඇති අතර ඒවායේ වාර්තා සමාගම් ලේකම්වරයා විසින් පවත්වා ගෙන යනු ලැබීය.	අනුකූල විය
ඞ.	වාර්ෂික වාර්තාවේ අනාවරණය	2019 වාර්ෂික වාර්තාවේ පිටු අංක 172 හි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව හෙළිදරව් කොට ඇති අතර, කමිටුවෙහි කාර්යය පිළිබඳ විස්තර, රැස්වීම් සංඛ්‍යාව සහ අදාළ රැස්වීම් සඳහා එක් එක් සාමාජිකයාගේ පැමිණීම ආදී තොරතුරු පිටු අංක 154 හි අනාවරණය කොට ඇත.	අනුකූල විය
ච.	රැස්වීම් කාර්යය සටහන් පවත්වාගෙන යාම	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ලේකම්වරයා වශයෙන් සමාගම් ලේකම්වරයා පත්කර ඇති අතර ඔහු විසින් රැස්වීම් වාර්තා තබනු ලැබේ.	අනුකූල විය
ඡ.	තොරතුරු දැනගැනීමේ ප්‍රතිපත්තිය සහ බාහිර විගණක සමඟ සම්බන්ධය	2013 දී ස්ථාපනය කරන ලද තොරතුරු දැනගැනීමේ ප්‍රතිපත්තිය විගණන කමිටුවේදී එය නැවත සමාලෝචනයට ලක් කර ඇත.	අනුකූල විය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
මානව සම්පත් හා පාර්ශ්වමත කමිටුව			
3. (6) (iii) (අ)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය අදාළ පාර්ශ්වමත	මුදල් අමතකාංගය මගින් සකසන ලද උපදෙස් මත අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්වමත තීරණය කෙරේ. ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට අදාළ පාර්ශ්වමත (වැටුප්, දීමනා සහ වෙනත් මූල්‍ය ගෙවීම්) නිර්ණය කිරීම සඳහා කමිටුව මගින් වන්දි/පාර්ශ්වමත ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවනු ලැබ ඇත.	අනුකූල විය
▼ GRI 102-35, 102-36			
(ආ)	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට අදාළ ඉලක්ක සැකසීම	2019 වසර සඳහා ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ට (නියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරීවරුන්) අදාළ ඉලක්ක සහ අරමුණු 2019 මාර්තු සහ අප්‍රේල් පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ගේ ඉලක්ක සහ අරමුණු මනා පාලනය සඳහා කමිටුව විසින් සලකා බැලිය යුතුව ඇත.	අනුකූල විය
(ඇ)	ප්‍ර.වි.නි සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල කාර්යසාධනය තක්සේරු කිරීම	ප්‍ර.වි.නි සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ගේ කාර්යසාධනය කාර්ය මණ්ඩලය මගින් සමාලෝචනය කරයි. කෙසේ වුවද සකසන ලද ඉලක්ක වලට සාපේක්ෂව ප්‍ර.වි.නි සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩල කාර්යසාධනය තක්සේරු කිරීම පිළිබඳව සලකා බැලීමට කමිටුවට සිදුවේ.	අනුකූල විය
(ඈ)	ප්‍ර.වි.නි ආශ්‍රිත කරුණු සාකච්ඡා කරනු ලබන අවස්ථාවන්හිදී හැරුණු විට, කමිටුවේ සියළුම රැස්වීම් වෙත ප්‍ර.වි.නි සහභාගී වේ	අධ්‍යක්ෂ මණ්ඩල අනුමත මානව සම්පත් හා පාර්ශ්වමත කමිටු ප්‍රඥප්තිය මගින් ප්‍රවීණ ආශ්‍රිත කරුණු සාකච්ඡා කරනු ලබන අවස්ථාවන්හිදී හැරුණු විට, කමිටුවේ සියළුම රැස්වීම් වෙත ප්‍ර.වි.නි සහභාගී වීම වන බව පෙන්වා දේ.	අනුකූල නොවීය
භාමියෝජනා කමිටුව			
3. (6) (iv) (අ)	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.නි සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය පත්කිරීම	මහජන බැංකු පනතෙහි විධිවිධාන ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුප්‍රාප්තික සැලසුම් ලේඛණයෙහි නව ප්‍ර.වි.නි තෝරා ගැනීමේ/පත්කිරීමේ ක්‍රියාපටිපාටියක් ඇත. තවද, භාමියෝජනා කමිටුව විසින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය තෝරාගැනීම හා පත්කිරීම ක්‍රියාපටිපාටියක් ක්‍රියාවේ යොදවනු ලැබ ඇත.	අනුකූල විය
(ආ)	අධ්‍යක්ෂවරුන් නැවත පත් කිරීම	මහජන බැංකු පනතෙහි විධිවිධාන ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කරනු ලැබීම හේතුවෙන් මෙම අවශ්‍යතාවය මතු නොවේ.	අනුකූල විය
(ඇ)	ප්‍ර.වි.නි ඇතුළුව ප්‍රධාන කළමනාකාරීත්ව ධුරයන් වෙත පත්කිරීමේදී සුදුසුකම් ලැබීමේ නිර්ණායකය	අධ්‍යක්ෂ මණ්ඩලය මගින්, ප්‍ර.වි.නි, නියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරී වැනි (ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයන් වන) ධුරයන්ට පත් කිරීමේදී සලකා බැලීමට නියමිත සුදුසුකම්, පළපුරුද්ද හා ප්‍රධාන ලක්ෂණ ආදිය ඇතුළත් තෝරාගැනීමේ නිර්ණායකයක් අනුමත කරනු ලැබ ඇත. තවද කමිටුව මගින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය පත්කිරීම සම්බන්ධ තෝරාගැනීමේ නිර්ණායකය වෙත අනුමතය ලබා දෙන ලදී.	අනුකූල විය
(ඈ)	යෝග්‍ය හා නිසි පුද්ගලයින් අධ්‍යක්ෂවරුන්	අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍ර.වි.නි ගේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශයන් අධ්‍යක්ෂ මණ්ඩලය සරනා ශ්‍රී.ලං.ම.බැ වෙත ඉදිරිපත් කර ඇත. කමිටුවේ අඛණ්ඩතාව තුළින් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කමිටුව පියවර ගත යුතුය.	අනුකූල විය
(ඉ)	අනුප්‍රාප්තික සැලසුම සහ නව විශේෂඥතාවය	අධ්‍යක්ෂ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබේ. ප්‍රවීණ සහ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් ක්‍රියාත්මකව පවතී.	අනුකූල විය
(ඊ)	කමිටු සභාපතිවරයා සහ වඩා යහපත් වන පරිදි අධ්‍යක්ෂවරුන්ගෙන් වැඩි දෙනෙක් ස්වාධීන වීම ප්‍ර.වි.නි ආරාධිතව රැස්වීම් වලට සහභාගී වේ.	කමිටු සභාපතිත්වය ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු වන කේ. ඒ. ඩී. රංජිත් අශෝක (2018.11.09 පත්කළ) විසින් දරනු ලැබේ. අනෙකුත් සාමාජිකයින් කේ. ඒ. ඩී. එන් නානායක්කාර මහතා (ස්වාධීන - 2018.02.18 පත්කළ) එම්. එස්. ඒ. මුතුමාල මහතා (ස්වාධීන - 2019.04.04 පත්කළ) වෙති. ප්‍ර.වි.නි ආරාධිතව කමිටු රැස්වීම් වෙත සහභාගී වේ. නියෝගය වෙත අනුකූල වීම සඳහා කමිටුවේ සභාපතිත්වය ස්වාධීන අධ්‍යක්ෂවරයකු විසින් දැරිය ය.	අනුකූල නොවීය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3. (6) (v)	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව		
අ.	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සංයුතිය	කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණ යන වෘත්තිකයින්ගෙන් සමන්විත වේ. ප්‍රධාන අභ්‍යන්තර විභාගක සහ සහකාර සාමාන්‍යාධිකාරී අනුකූලතා ආරාධිතව සහභාගී වේ.	අනුකූල විය
ආ.	අවදානම් තක්සේරුකරණය	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින්, කළමනාකරණ තොරතුරු සහ අදාළ අවදානම් දර්ශකයන් ඔස්සේ, මාසික පදනමක් මත ණය, වෙළඳපොල, තුමෝපායික සහ මෙහෙයුම් වැනි බැරකුළු අවදානම් තක්සේරුකරණය සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නංවනු ලැබ ඇති අතර, එබඳු අවදානම් කාරකූලය අවදානම් වාර්තාව සහ අවදානම් අනුකෘතික වගුව ඔස්සේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ.	අනුකූල විය
ඇ.	අවදානම් සම්බන්ධව කළමනාකරණ මට්ටමේ කමිටු වල සමාලෝචනය	කමිටුව මගින්, වර්තමාන යොමු නිර්දේශවලට (TOR) සාපේක්ෂව, සියළුම කළමනාකරණ මට්ටමේ කමිටු වල ප්‍රමාණවත්ව සහ ඵලදායීත්වය තක්සේරු කරනු ලැබ ඇත.	අනුකූල විය
ඈ.	නිසි මට්ටම් ඉක්මවා යන අවදානම් අවම කරගැනීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග	කමිටුව මගින් විශේෂිත ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමාවන් ඉක්මවා යන ලද අවදානම් දර්ශකයන් සමාලෝචනය කොට ඒ කෙරෙහි සැලකිල්ල යොමු කරනු ලැබ ඇත.	අනුකූල විය
ඉ.	රැස්වීම් වාර ගණන	ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් 2019 දී රැස්වීම් හතරක් (04) පමණක් පවත්වන ලදී.	අනුකූල විය
ඊ.	විශේෂිත අවදානම් හඳුනා ගැනීමට අපොහොසත්වීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට වරෙන් ක්‍රියාමාර්ග	බැරකුළු තුළ, අවදානම් හඳුනාගැනීම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් සිදුකරනු ලබන අතර, ඒ නිසාවෙන්ම තීරණ ගැනීම සාමූහිකව සිදුකෙරේ.	අනුකූල විය
උ.	අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවදානම් තක්සේරුකරණ වාර්තාව	කමිටුව සමාලෝචනය සඳහා අවදානම් වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරයි. කෙසේවෙතත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් වලටගුණාවය සහ/හෝ විශේෂිත නියෝගයන් අපේක්ෂාවෙන් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාවක් එක් රැස්වීමට සහියක් තුළ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුය.	අනුකූල විය
ඌ.	අනුකූලතා කාර්යය	නීති, රෙගුලාසි සහ නියාමන උපදෙස් වෙත බැරකුළුවේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් අනුකූලතා කාර්යයක් කමිටුව ස්ථාපිත කර ඇත. ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩල සමාජිකයෙකු වශයෙන් පත් කරන ලද අනුකූලතා නිලධාරියා විසින් අවශ්‍යතා/රෙගුලාසි සම්බන්ධ මාසික වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙතද, අනුකූලතා අවදානම් සම්බන්ධ වාර්තාවක් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත ද, භාරදෙනු ලබයි. අනුකූලතා සම්බන්ධ කාරකූලය වාර්තා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කරයි. තවද, 2020 සිට ඉදිරියට අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනුවත්කම සඳහා අනුකූලතා නිලධාරී විසින් මාසිකව අනුකූලතා වාර්තාවක් ඉදිරිපත් කරයි. බැරකුළුවේ සෑම ව්‍යාපාරික මෙහෙයුම් අංශයක් පුරාම අභ්‍යන්තර පාලනයන් සහ අනුමත ප්‍රතිපත්තීන් සමග බැරකුළුවේ අනුකූලතාවය තහවුරු කිරීම පිණිස, අනුකූලතා ක්‍රියාකාරකම මගින් වාර්ෂිකව සෑම අංශ ප්‍රධානියකුගෙන්ම තහවුරුවක් ලබා ගැනේ.	අනුකූල විය
3.(7)	සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු		
3. (7) (i)	බැඳියා පිළිගැනීම වැළැක්වීම ▼ GRI 102-25	බැරකුළුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 හි (2011.09.30, දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද) සම්බන්ධිත පාර්ශ්ව පිළිබඳ සාකච්ඡා කෙරෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැරකුළුවේ කවර හෝ ගනුදෙනුවක් අදාළ සම්බන්ධිත පාර්ශ්වයක් සමග සිදුකිරීමෙන් මතු විය හැකි බැඳියා පිළිගැනීම් වළක්වා ගන්නා ලෙසට උපදෙස් ලබාදෙනු ලැබේ. විභාග කමිටුව මගින් නිර්දේශ කරන ලදුව ශ්‍රීලංකාව. නිර්දේශ මත පදනම් වී වැඩිදුරට සමාලෝචනය කළ සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තියක් මූල්‍ය ප්‍රධානී විසින් ස්ථාපනය කරනු ලැබ ඇත.	අනුකූල විය
3. (7) (ii)	නියෝගය මගින් ආවරණය වන සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැරකුළුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 හි සම්බන්ධිත පාර්ශ්ව පිළිබඳ සාකච්ඡා කෙරෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැරකුළුවේ කවර හෝ ගනුදෙනුවක් අදාළ සම්බන්ධිත පාර්ශ්වයක් සමග සිදුකිරීමෙන් මතු විය හැකි බැඳියා පිළිගැනීම් වළක්වා ගන්නා ලෙසට උපදෙස් ලබාදෙනු ලැබේ.	අනුකූල විය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය
3. (7) (iii)	තහනම්කළ ගනුදෙනු	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 හි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු වර්ග පිළිබඳ හඳුනා ගැනෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැංකුව මගින් කවර වවැනි පාර්ශ්වයක් වෙත, සමාන ආකාරයේ ගනුදෙනුවකදී බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවකු ලබා නොදෙන ආකාරයේ 'වඩාත් හිතවාදී සැලකීමක්' ලබාදීම සිදු නොකල යුතු බවට ප්‍රකාශ කෙරේ. අධ්‍යක්ෂවරු සහ ප්‍රධාන කාර්ය මණ්ඩලයෙන් ලද ප්‍රකාශන සහ තොරතුරු මත පදනම්ව, බැංකුව පද්ධතිය වෙත සම්බන්ධිත පාර්ශ්වයන්ගේ හැඳුනුම්පත් සහ බැංකු උපලබ්ධි සහතික අංක ඇතුළු කිරීමේදී බැංකුව තුළ විලකාලීමේ හෝ හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු වන අතර බැංකුව මගින් සමාන ආකාරයේ ව්‍යාපාර කටයුත්තකදී බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවන් හට පිරිනමනු ලබන සැලකිල්ලට වඩා "වැඩි හිතවාදී සැලකීමක්" සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ලබානොදෙන බවට තහවුරු කිරීම උදෙසා අදාළ පරිදි අධීක්ෂණය සිදුකළ යුතු වේ.	අනුකූල විය
3. (7) (iv)	අධ්‍යක්ෂවරයකු වෙත හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකු වෙත අනුග්‍රහය දැක්වීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 හි ප්‍රකාරව අධ්‍යක්ෂවරයකු වෙත හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකු වෙත සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය වෙත අනුග්‍රහය (සමීප සම්බන්ධතා) දැක්වීම පිළිබඳව සාකච්ඡා කෙරෙන ලියවිල්ලක් ඇති අතර, එවැනි අනුග්‍රහය දැක්වීමක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අනුමත කිරීම සඳහා, අදාළ අධ්‍යක්ෂවරයා හැර සෙසු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් ඡන්දය භාවිත කළ යුතු අතර මුදල් මණ්ඩලය විසින් කලින් කල තීරණය කරන විකී ආරක්ෂාවක් තුළින් මෙම පහසුකම් ආරක්ෂා වේ.	අනුකූල විය
3. (7) (v)	බැංකුවේ අධ්‍යක්ෂවරුන් වශයෙන් පසුව පත් කෙරෙන පුද්ගලයින්, එම පුද්ගලයින් හා සම්බන්ධ අයවළුන්, හෝ එම පුද්ගලයින්ගේ සමීප ඥාතීන් වෙත දක්වන ලද අනුග්‍රහය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 හි 3 : 7 (v) කරුණ මගින් ඉල්ලා සිටිනු ලබන ආකාරයේ ලේඛණගත ප්‍රතිපත්තියක් ඇතුළත් වේ.	අනුකූල විය
3. (7) (vi)	බැංකු සේවකයින් හෝ ඔවුන්ගේ සමීප ඥාතීන් වෙත හිතවාදී සැලකිල්ල හෝ අනුග්‍රහය දැක්වීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 ජී ප්‍රකාරව මේ සම්බන්ධයෙන් බැංකුව සතුව ක්‍රියාවලියක් පවතී. කාර්ය මණ්ඩල ණය පහසුකම් වැනි, බැංකුවේ සියළුම සේවකයින්ට අදාළ වන පොදු සැලසුම් හැරුණු විට, හිතවාදී පදනමක් මත කිසිදු සේවකයකු හට අනුග්‍රහයක් දක්වා නොමැත.	අනුකූල විය
3. (7) (vii)	මුදල් මණ්ඩල අනුමැතිය යටතේ අනුග්‍රහය දැක්වීම් ප්‍රේෂණය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ මනා පරිච්ඡේද සංග්‍රහයේ වගන්ති 2.14 ජී ප්‍රකාරව මේ සම්බන්ධයෙන් බැංකුව සතුව ක්‍රියාවලියක් පවතී.	අනුකූල විය
ආකාරවරණය කිරීම			
3. (8) (i)	චාර්ෂික හා කාර්තුමය මූල්‍ය ප්‍රකාශයන් ප්‍රකාශයට පත් කිරීම	බැංකුව මගින් අදාළ පරිදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරේ. කාර්තුමය මූල්‍ය ප්‍රකාශයන් සංක්ෂිප්ත ආකාරයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් වල පළ කෙරේ.	අනුකූල විය
3. (8) (ii)	චාර්ෂික වාර්තාවේ හෙළිදරව් කිරීම		
අ.	විශේෂිත හෙළදරව් කිරීම් ඇතුළුව, චාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව පිළියෙල කරන ලද බව හැඟවෙන ප්‍රකාශයක්	මෙම කරුණු සම්බන්ධ ප්‍රකාශයක් 2019 චාර්ෂික වාර්තාවේ පිටු අංක 182 හි මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම යටතේ ඇතුළත් වේ.	අනුකූල විය
ආ.	බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව	2019 චාර්ෂික වාර්තාවේ පිටු අංක 177 සිට 178 දක්වා "මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය" යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල විය
ඇ.	අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීතාවය පිළිබඳ බාහිර විගණකගේ සහතිකය	2019 චාර්ෂික වාර්තාවේ පිටු අංක 179 හි "අභ්‍යන්තර පාලනය සම්බන්ධ විගණකාධිපතිවරයාගේ සහතිකත්ව වාර්තාව" යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල විය

ආයතනික යහපාලනය

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය																								
ඇ.	නම, යෝග්‍යතාවය, බැංකුව සමග ගනුදෙනු සහ බැංකුව මගින් ගෙවනු ලබන මුළු ගාස්තු/පාරිශ්‍රමික ඇතුළුව අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු	<p>පිටු අංක 26 සිට 27 දක්වා අධ්‍යක්ෂවරුන් තැදින්වීම යටතේ නම, සුදුසුකම් සහ අත්දැකීම් හෙළිදරව් කොට ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික පිටු අංක 212 හි මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 13 යටතේ හෙළිදරව් කොට ඇත.</p> <p>2019 දී අධ්‍යක්ෂවරු සමඟ පාරිශ්‍රමික සහ ගනුදෙනුවල මුළු වටිනාකම.</p> <table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th></th> <th style="text-align: right;">රු. '000</th> </tr> </thead> <tbody> <tr> <td>කෙටිකාලීන සේවක ප්‍රතිලාභ</td> <td style="text-align: right;">7,952.3</td> </tr> <tr> <td>පශ්චාත් රැකියා විශ්‍රාම</td> <td style="text-align: right;">-</td> </tr> <tr> <td>අවසන් කිරීමේ ප්‍රතිලාභ</td> <td style="text-align: right;">-</td> </tr> <tr> <td>කොටස් පදනම් ගෙවීම්</td> <td style="text-align: right;">-</td> </tr> <tr> <td>අනෙකුත් දිගුකාලීන ගෙවීම්</td> <td style="text-align: right;">-</td> </tr> <tr> <td>ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්</td> <td style="text-align: right;">3,771.9</td> </tr> <tr> <td>තැන්පතු</td> <td style="text-align: right;">8,077.1</td> </tr> <tr> <td>ආයෝජන</td> <td style="text-align: right;">-</td> </tr> </tbody> </table>		රු. '000	කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	7,952.3	පශ්චාත් රැකියා විශ්‍රාම	-	අවසන් කිරීමේ ප්‍රතිලාභ	-	කොටස් පදනම් ගෙවීම්	-	අනෙකුත් දිගුකාලීන ගෙවීම්	-	ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්	3,771.9	තැන්පතු	8,077.1	ආයෝජන	-	අනුකූල විය						
	රු. '000																										
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	7,952.3																										
පශ්චාත් රැකියා විශ්‍රාම	-																										
අවසන් කිරීමේ ප්‍රතිලාභ	-																										
කොටස් පදනම් ගෙවීම්	-																										
අනෙකුත් දිගුකාලීන ගෙවීම්	-																										
ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්	3,771.9																										
තැන්පතු	8,077.1																										
ආයෝජන	-																										
ඉ.	එක් එක් සම්බන්ධිත පාර්ශ්ව කාණ්ඩය වෙත පිරිනමන ලද මුළු අනුග්‍රහය - බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස	<p>2019 දී සම්බන්ධිත පාර්ශ්ව කාණ්ඩය වෙත පිරිනමන ලද මුළු අනුග්‍රහය.</p> <table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th></th> <th style="text-align: right;">රු. '000</th> <th style="text-align: right;">බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතය</th> </tr> </thead> <tbody> <tr> <td>අධ්‍යක්ෂවරු</td> <td style="text-align: right;">3,772</td> <td style="text-align: right;">0.005</td> </tr> <tr> <td>අධ්‍යක්ෂවරුන්ගේ සමීප පවුලේ සාමාජිකයින්</td> <td style="text-align: right;">2,035</td> <td style="text-align: right;">0.003</td> </tr> <tr> <td>ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය (KMP)</td> <td style="text-align: right;">63,993</td> <td style="text-align: right;">0.082</td> </tr> <tr> <td>ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සමීප පවුලේ සාමාජිකයින්</td> <td style="text-align: right;">2,047</td> <td style="text-align: right;">0.003</td> </tr> <tr> <td>පරිපාලිත සමාගම්</td> <td style="text-align: right;">7,019,920</td> <td style="text-align: right;">9.007</td> </tr> <tr> <td>රජය සහ රජය සම්බන්ධ ආයතන</td> <td style="text-align: right;">763,892,621</td> <td style="text-align: right;">980.09</td> </tr> <tr> <td>බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෝ වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙකුගේ සමීප පවුලේ සාමාජිකයෙක් සමඟ ඇති සැලකිය යුතු සම්බන්ධතාව</td> <td style="text-align: right;">-</td> <td style="text-align: right;">-</td> </tr> </tbody> </table>		රු. '000	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතය	අධ්‍යක්ෂවරු	3,772	0.005	අධ්‍යක්ෂවරුන්ගේ සමීප පවුලේ සාමාජිකයින්	2,035	0.003	ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය (KMP)	63,993	0.082	ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සමීප පවුලේ සාමාජිකයින්	2,047	0.003	පරිපාලිත සමාගම්	7,019,920	9.007	රජය සහ රජය සම්බන්ධ ආයතන	763,892,621	980.09	බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෝ වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙකුගේ සමීප පවුලේ සාමාජිකයෙක් සමඟ ඇති සැලකිය යුතු සම්බන්ධතාව	-	-	අනුකූල විය
	රු. '000	බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතය																									
අධ්‍යක්ෂවරු	3,772	0.005																									
අධ්‍යක්ෂවරුන්ගේ සමීප පවුලේ සාමාජිකයින්	2,035	0.003																									
ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය (KMP)	63,993	0.082																									
ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සමීප පවුලේ සාමාජිකයින්	2,047	0.003																									
පරිපාලිත සමාගම්	7,019,920	9.007																									
රජය සහ රජය සම්බන්ධ ආයතන	763,892,621	980.09																									
බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෝ වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙකුගේ සමීප පවුලේ සාමාජිකයෙක් සමඟ ඇති සැලකිය යුතු සම්බන්ධතාව	-	-																									

කොටස	ප්‍රතිපත්තිය	අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීම	තත්ත්වය																		
ඊ.	KMP සමඟ පාර්ශ්‍රමික සහ ගනුදෙනුවල මුළු වටිනාකම	2019 දී KMP සමඟ පාර්ශ්‍රමික සහ ගනුදෙනුවල මුළු වටිනාකම	අනුකූල විය																		
		<table border="1"> <thead> <tr> <th></th> <th>රු. '000</th> </tr> </thead> <tbody> <tr> <td>කෙටිකාලීන සේවක ප්‍රතිලාභ</td> <td>527,047.6</td> </tr> <tr> <td>පශ්චාත් රැකියා විශ්‍රාම</td> <td>31,683.2</td> </tr> <tr> <td>අවසන් කිරීමේ ප්‍රතිලාභ</td> <td>18,051.7</td> </tr> <tr> <td>කොටස් පදනම් ගෙවීම්</td> <td>-</td> </tr> <tr> <td>අනෙකුත් දිගුකාලීන ගෙවීම්</td> <td>-</td> </tr> <tr> <td>ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්</td> <td>63,993.0</td> </tr> <tr> <td>තැන්පතු</td> <td>353,635.3</td> </tr> <tr> <td>ආයෝජන</td> <td>1,147.1</td> </tr> </tbody> </table>		රු. '000	කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	527,047.6	පශ්චාත් රැකියා විශ්‍රාම	31,683.2	අවසන් කිරීමේ ප්‍රතිලාභ	18,051.7	කොටස් පදනම් ගෙවීම්	-	අනෙකුත් දිගුකාලීන ගෙවීම්	-	ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්	63,993.0	තැන්පතු	353,635.3	ආයෝජන	1,147.1	
	රු. '000																				
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	527,047.6																				
පශ්චාත් රැකියා විශ්‍රාම	31,683.2																				
අවසන් කිරීමේ ප්‍රතිලාභ	18,051.7																				
කොටස් පදනම් ගෙවීම්	-																				
අනෙකුත් දිගුකාලීන ගෙවීම්	-																				
ණය කාඩ් ඇතුළුව ණය සහ අත්තිකාරම්	63,993.0																				
තැන්පතු	353,635.3																				
ආයෝජන	1,147.1																				
උ.	බාහිර විගණකගේ අනුකූලතාවය සම්බන්ධ සහතිකය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනික සාංගමික පාලනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ තවත් සොයාගැනීම් වාර්තාව ලබා ගෙන ඇත. විගණකවරුන්ගේ සියළුම සොයාගැනීම් මෙම ආයතනික පාලන වාර්තාවේ ඇතුළත් කොට ඇත.	අනුකූල විය																		
උආ.	විවක්ෂණශීලී අවශ්‍යතා, රෙගුලාසි, නීති හා අන්තර්ජාතික පාලනයන් වෙත අනුකූලතාව තහවුරු කෙරෙන වාර්තාව	2019 වාර්ෂික වාර්තාවේ පිටු අංක 182 හි මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල විය																		
ස.	අනුකූලතා නොවන වාර්තාව ▼ GRI 102 - 34	ආයතනික පාලන වාර්තාව අනුව, බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතීන්හි කිසිදු අධීක්ෂණමය ගැටළුවක් හෝ ශ්‍රී.ලං.ම.බැ. අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලද මෙකී නියෝගයන් කෙරෙහි අනනුකූලතාවක් හෝ නොමැත.	අනුකූල විය																		

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව (BAC)

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ 2007 බැංකුකරණ පනතෙහි නියෝග අංක 11 හි විධිවිධාන ප්‍රකාරව, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සංස්ථාපනය කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි කටයුතු කමිටුවෙහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ප්‍රඥප්තිය මත පදනම් වේ.

වසර අවසානය වන විට කමිටුව විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

- ඒ වම් පි වම් බී අතපත්තු මයා (සභාපති)
- කේ ඩී එන් රංජිත් අශෝක මයා
- හියෝමාල් ප්‍රනාන්දු මහතා

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ගණපූරණය සාමාජිකයින් (2) දෙදෙනෙකි.

වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි. ප්‍රධාන අභ්‍යන්තර විගණක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) සහ සහකාර සාමාන්‍යාධිකාරී (අනුකූලතා) ආරාධිතව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලට සහභාගී වේ. රජයේ විගණක අධිකාරී ද ආරාධිතව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලට සහභාගී වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව නිශ්චිතව පහත දැක්වෙන කාර්යභාරයන් ඉටු කරයි.

- ව්‍යවස්ථාව යටතේ මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතා වෙත අනුකූලතාවය තහවුරු කිරීම පිණිස මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම
- අභ්‍යන්තර පාලන පද්ධතිය සහ ව්‍යාපාර අවදානම් කළමනාකරණය පිළිබඳ පරීක්ෂා කිරීම.
- බාහිර හා අභ්‍යන්තර විගණන ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම.
- නීතිරීති හා රෙගුලාසි සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් වෙත අනුකූලතාවය අධීක්ෂණය කිරීම සඳහා පවතින ක්‍රියාපටිපාටීන් සමාලෝචනය කිරීම.

සමාලෝචනයට ලක් වන වසර තුළ පහත දැක්වෙන කරුණු කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය.

- අ. වසර 2019 සඳහා බැංකුවේ අංශයන්හි අවදානම් පැතිකඩ මත පදනම්ව පිළියෙල කරන ලද වාර්ෂික විගණන සැලසුම අනුමත කරන ලදී.
- ආ. 2018 වසර සඳහා 1971 අංක 38 දරන මුදල් පනතෙහි වගන්ති 13 (7) (අ) අනුව නිකුත් කරන ලද විගණකාධිපතිවරයාගේ කළමනාකරණ ලිපිය සහ වාර්තාව හා ඒ අනුව කළමනාකරණ ප්‍රතිචාර සමාලෝචනය කර සාකච්ඡා කරන ලදී.
- ඇ. 2019 වසර සඳහා බැංකුවේ කාර්තූමය මූල්‍ය කාර්යසාධනය සමාලෝචනය කොට විය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදීම සඳහා නිර්දේශ කරන ලදී.


අ. 2017/2018 ශ්‍රී.ල.ම.බැ ව්‍යවස්ථාපිත පරීක්ෂණ සහ පසුපරීක්ෂණ පරීක්ෂණයන්හිදී මතු කරන ලද ගැටළු සාකච්ඡා සහ සමාලෝචනය කොට නිවැරදි කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කරන ලදී.

- ඉ. විගණන වාර්තා සහ අභ්‍යන්තර විගණන අංශයේ කාර්යසාධනය පිළිබඳ නිරන්තර සමාලෝචනය
- ඊ. තොරතුරු පද්ධති ක්‍රියාපටිපාටීන් සමාලෝචනය කොට යෝග්‍ය වෙනස්වීම් නිර්දේශ කරන ලද අතර ඒවායේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය නියාමනය කිරීම.
- උ. ශාඛා මෙහෙයුම් සහ අක්‍රීය ණයවල හිඟයන් පිළිබඳ මූලික හේතු විශ්ලේෂණය වැනි විශේෂ වාර්තා සමාලෝචනය කිරීම.

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා රැස්වීම් හතරක් (4) ක් පවත්වන ලදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් අභ්‍යන්තර විගණන වාර්තා, ඒවායේ හඳුනාගත් උග්‍රතාවයන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්/අංශ ප්‍රධානීන් විසින් දක්වන ලද ප්‍රතිචාරයන් සළකා බලමින් අදාළ උග්‍රතාවයන් මගහැරවීම සඳහා ගනු ලැබූ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ගයන් අධීක්ෂණය කෙරිණි. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ රැස්වීම්වල වාර්තා දැනගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි.

2019 වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින්, ශ්‍රී.ල.ම.බැ ව්‍යවස්ථාපිත පරීක්ෂණ වාර්තා මගින් සහ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා විගණකාධිපති වාර්තාව මගින් මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් කළමනාකාරිත්වය විසින් ගනු ලැබූ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන ලදී.

විගණන කාර්යය සඳහා විගණකාධිපතිවරයා විසින් ඉල්ලා සිටින ලද සහ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලතාවය දැක්වීම සඳහා අවශ්‍ය වූ සියළුම තොරතුරු සහ ලේඛණ සපයන ලද බවට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් තහවුරු කරන ලදී. ප්‍රමාණවත් පාලනයන් සහ ක්‍රියාපටිපාටීන් පවතින බවටත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය සියළුම වැදගත් කරුණු සහිතව සම්පාදනය කරන ලද බවත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි අදහස වේ.



සුධර්ෂන් අහංගම
සභාපති
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව
2020 මාර්තු 25 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු (BHRRC) වාර්තාව

විෂයපටිය

මානව සම්පත් (HR) හා පාරිශ්‍රමික ප්‍රතිපත්ති සැකසීම සහ මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත ක්‍රමෝපායන් බිහිකිරීමේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව වගකීමට බැඳී සිටී. මෙම ප්‍රතිපත්තීන් නිරන්තරයෙන් සමාලෝචනය කෙරෙන බවටත්, සෑම තත්වයකටම අනුකූල වන බවටත් කමිටුව තහවුරු කරයි.

බඳවාගැනීම්, වැටුප් තීරණය කිරීම් සහ අනෙකුත් සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් කමිටුව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. විධායක ප්‍රමාණාකාරීත්වයේ සේවා දියුණු කිරීම් සලකා බැලීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ අධිකාරී බලතලද කමිටුව සතු වේ. කොන්ත්‍රාත් හා විධායක කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සේවා ගිවිසුම් සමාලෝචනය කිරීම භාරව කමිටුව කටයුතු කරයි.

සංයුතිය

අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා ගෙන් කමිටුව සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවෙහි පෙර සාමාජිකයින් වූයේ:

- නිශ්ශංක නානායක්කාර මයා - සභාපති (2019.02.18 සිට 2019.11.27 දක්වා)
- ජේමසිරි ප්‍රනාන්දු මයා - අධ්‍යක්ෂ (2019.01.28 සිට 2019.10.12 දක්වා)
- ලතිරු පත්මලාල් මයා - අධ්‍යක්ෂ (2019.02.07 සිට 2019.12.12 දක්වා)
- රසික ගුණවර්ධන මයා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවෙහි වර්තමාන සාමාජිකයින් වන්නේ:

- සුජීව රාජපක්ෂ මයා - සභාපති
- මලිඳු රණසිංහ මයා - අධ්‍යක්ෂ
- මන්ජුල වෙල්ලාගේ මයා - අධ්‍යක්ෂ
- එම් ඒ බී සිල්වා මයා - වැඩ බලන ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී

පෙරීන්ට් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ආරාධිතව රැස්වීම් වලට සහභාගී වන අතර බැංකුවේ ඕනෑම නිලධාරියකුට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

සිය විෂයපටිය යටතේ පවතින කරුණු සලකා බැලීම සඳහා කමිටුව මාස දෙකකට වරක් රැස්වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවෙහි ගණපුරුණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා වේ.



සනමා විජේකේන්ද්‍ර
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු (BIRMC) වාර්තාව

විෂයපටිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරන ලද පරිදි බැංකුවේ අවදානම් ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පැවරේ. ව්‍යාපාර ඒකකයන්හි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය උදෙසා අවදානම් කළමනාකරණ ආකෘතීන් අනුමත කිරීමේ සහ අවදානම් අධීක්ෂණය කිරීමේ වගකීම කමිටුව වෙත පිරිනමනු ලැබ ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරන ලද අවදානම් පරාමිති තුළ බැංකුවේ අවදානම් ආකෘතිය සමාලෝචනය කිරීම සඳහා කමිටුව වගකීමට බැඳී සිටී.

ගෝඨය වූ අවදානම් දර්ශකයන් සහ කළමනාකරණ තොරතුරු යොදාගනිමින්, ණය, වෙළඳපොල, ද්‍රවශීලතා, මෙහෙයුම් හා ක්‍රමෝපායික ආදී සියළුම අවදානම් තක්සේරු කොට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමද කමිටුව සතු වේ.

තවද කමිටුව මගින් ණය, මූල්‍ය, මෙහෙයුම්, තෛතික/අනුකූලතා අංශයන් ආශ්‍රිතව අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් අදාළ අවදානම්වල බලපෑම අවම කිරීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමද සිදුකෙරේ.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සාමාජිකයින් වූයේ:

- ඒ එම් පී එම් බී අනපත්තු මයා - සභාපති (2019.02.04 සිට 2019.12.13 දක්වා)
- කේ ඩී එන් රංජිත් අශෝක මයා - අධ්‍යක්ෂ (2018.11.09 සිට 2019.11.27 දක්වා)
- එම් එස් ඒ මුතුමාල මයා - අධ්‍යක්ෂ (2019.04.04 සිට 2019.11.27 දක්වා)
- රසික ගුණවර්ධන මයා - ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි වර්තමාන සාමාජිකයින්:

- සුධර්ෂන් අනංගම මයා - සභාපති
- කේ ඒ විමලේන්තිරාජා මයා - අධ්‍යක්ෂ
- ඉසුරු බාලපැට්ටි මයා - අධ්‍යක්ෂ
- එම් ඒ බී සිල්වා මයා - වැඩ බලන ප්‍ර.වි.නි./සාමාන්‍යාධිකාරී

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) සහ බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

අවදානම් කළමනාකරණය ආශ්‍රිත කරුණු සලකා බැලීම සඳහා කමිටුව කාර්තූමය වශයෙන් රැස්වන අතර අදාළ නිර්දේශයන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි ගණපුරුණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා වේ.



සනමා විජේකේන්ද්‍ර
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටු (BECC) වාර්තාව

විෂයපථය

ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගේ සීමාවන්ට ඉහළින් සහකාර සාමාන්‍යාධිකාරී ශ්‍රේණියෙන් ඉහළ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සියළුම ණය යෝජනා අනුමත කිරීමේ අධිකාරී බලතල අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව සතු වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව සතුව ණය ප්‍රතිසාධන යෝජනා සහ විකවර මුදල් පියවීම් සලකා බැලීමේ බලතලද පවතී.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) ගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි සාමාජිකයින් වූයේ:

- ආචාර්ය අමිත්ද එම් පෙරේරා - සභාපති (2019.04.24 සිට 2019.11.27 දක්වා)
- නිලංක එම් පීරිස් මයා - අධ්‍යක්ෂ (28.01.2019 සිට 29.11.2019 දක්වා)
- ලහිරු පත්මලාල්- අධ්‍යක්ෂ (2019.02.07 සිට 2019.12.12 දක්වා)
- රසික ගුණවර්ධන මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි වර්තමාන සාමාජිකයින්:

- කුමාර් ගුණවර්ධන මයා - සභාපති
- කීර්ති ගුණතිලක මයා - අධ්‍යක්ෂ
- එම් මංජුල වෙල්ලාගේ මයා - අධ්‍යක්ෂ
- එම් ඒ ඩී සිල්වා මයා - වැඩ බලන ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

කමිටුව අවම වශයෙන් මසකට දෙවරක් රැස්වේ. අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි ගණපුරණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමගින් සාමාජිකයින් තිදෙනෙකි.



ශාන්තා විජේකෝන්
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු (BNC)වාර්තාව

විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව මගින් ප්‍රධාන වශයෙන් ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්ව කාර්ය මණ්ඩල තෝරාගැනීම/පත්කිරීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවේ. ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්ව වෘත්තික ධුරයන් වෙත උසස් කිරීම සඳහා කමිටුව විසින් නිර්ණායක සකසනු ලැබේ.

කමිටුව වරින් වර අමතර/නව විශේෂඥ අවශ්‍යතා සහ විශ්‍රාම ලබන ප්‍රධාන කළමනාකාරීත්ව වෘත්තිකයින් වෙනුවෙන් අනුප්‍රාප්තික කාර්යයන් සිදුකිරීම පිළිබඳ සලකා බැලීමේ සහ නිර්දේශ කිරීමේ වගකීමද උසුලයි.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි සාමාජිකයින් වූයේ:

- හිශ්ශංක නානායක්කාර මයා - සභාපති (2019.02.18 සිට 2019.11.27 දක්වා)
- තේමසිර ප්‍රනාන්දු මයා - අධ්‍යක්ෂ (2019.01.28 සිට 2019.10.12 දක්වා)
- එම් කේ ඩී එන් රංජිත් අශෝක මයා - අධ්‍යක්ෂ (2018.11.09 සිට 2019.11.27 දක්වා)
- එම් එස් ඒ මුතුමාල මයා - අධ්‍යක්ෂ (2019.04.04 සිට 2019.11.27 දක්වා)

ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා ආරාධනයෙන් රැස්වීමට සහභාගී වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි වර්තමාන සාමාජිකයින්:

- සුජීව රාජපක්ෂ මයා - සභාපති
- සුධර්ෂන් අනංගම මයා - අධ්‍යක්ෂ
- මලිඳු රණසිංහ මයා - අධ්‍යක්ෂ

වැඩබලන ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී ආරාධිතව රැස්වීම් වලට සහභාගී වේ.

කමිටු රැස්වීම්

කමිටුව කාර්තුවකට වරක් රැස්වේ. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවෙහි ගණපුරණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකි.



ශාන්තා විජේකෝන්
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටු (BIBC) වාර්තාව

විෂයපටිය

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව පිහිටුවනු ලැබ ඇත්තේ බැංකුවේ ආයෝජන බැංකුකරණ මොඩියුලය සහ ආයෝජන බැංකුකරණ ඒකකයෙහි මෙහෙයුම් නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කිරීම සඳහාය. කොටස් වෙළඳාම් සීමා, නව ආයෝජන සැලසුම් සහ කොටස් තැරැව්කරුවන්, වෙළඳ පදනම් යොදාගැනීම සහ තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා අනුමැතිය ලබාදීමේ බලතල කමිටුව සතු වේ.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, පු.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුවේ සාමාජිකයින් වූයේ:

- කේ ඩී එන් රංජිත් අශෝක මයා - සභාපති (2018.11.09 සිට 2019.11.27 දක්වා)
- ඒ එම් පී එම් ඩී අනපත්තු මයා - අධ්‍යක්ෂ (2019.02.14 සිට 2019.12.13 දක්වා)
- ආචාර්ය අමිත්ද එම් පෙරේරා - අධ්‍යක්ෂ (2019.04.24 සිට 2019.11.27 දක්වා)
- ලතිරු පත්මලාල් - අධ්‍යක්ෂ (2019.02.07 සිට 2019.12.12 දක්වා)
- රසික ගුණවර්ධන මයා - පු.වි.නි/සාමාන්‍යාධිකාරී

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුවේ සාමාජිකයින් වන්නේ:

- කේ ඒ එම්ලේන්තිරුපා මයා - සභාපති
- කුමාර් ගුණවර්ධන මයා - අධ්‍යක්ෂ
- ඉපුරු බාලපැරට්ටි මයා - අධ්‍යක්ෂ
- එම් ඒ ඩී සිල්වා මයා - වැඩ බලන පු.වි.නි/සාමාන්‍යාධිකාරී

භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ ප්‍රධානි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට ආරාධිතව රැස්වීම්වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

කමිටුව එහි විෂය පථය සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය සඳහා කාර්තුවකට වරක් රැස්වේ. අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුවෙහි ගණපුරණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයින් තිදෙනෙකි.



ගෞරව ජයකෝන්
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටු (BITC) වාර්තාව

විෂයපටිය

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ විශ්වසනීය මට්ටම් තහවුරු කරමින් තොරතුරු තාක්ෂණ පාලනය පිළිබඳ ඉහළ යන ඉල්ලුම් තුළ බැංකුව වෙත සහාය දක්වනු පිණිස පිහිටුවනු ලැබ ඇත.

කමිටුව තොරතුරු තාක්ෂණය සම්බන්ධ සමස්ත ක්‍රමෝපාය සැකසීමේ වගකීම උසුලන අතර එය උද්ගත වන ඉල්ලුම් සපුරාලීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නවතම තාක්ෂණයන් සම්බන්ධයෙන් නිර්දේශ සිදු කරයි.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් වූයේ:

- නිලංක එම් පීරිස් මයා - සභාපති (28.01.2019 සිට 29.11.2019 දක්වා)
- ආචාර්ය අමිත්ද එම් පෙරේරා - අධ්‍යක්ෂ (2019.04.24 සිට 2019.11.27 දක්වා)
- ලතිරු පත්මලාල් - අධ්‍යක්ෂ (2019.02.07 සිට 2019.12.12 දක්වා)

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුවේ වර්තමාන සාමාජිකයන්:

- කීර්ති ගුණතිලක මයා - සභාපති
- කුමාර් ගුණවර්ධන මයා - අධ්‍යක්ෂ
- මලිඳු රණසිංහ මයා - අධ්‍යක්ෂ

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියෙකුට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක. කමිටුවෙහි ගණපුරණය වනුයේ සාමාජිකයින් දෙදෙනෙකි.



ගෞරව ජයකෝන්
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
2020 මාර්තු 24

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සැලසුම් සමාලෝචන කමිටු (BSPRC) වාර්තාව

විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සැලසුම් සමාලෝචන කමිටුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ ක්‍රමෝපායික සැලසුමෙහි දැක්වෙන අරමුණුවල නිසි ක්‍රියාත්මකභාවය නිරන්තරයෙන් සමාලෝචනය කරනු පිණිසය. සියළුම ව්‍යාපාර අංශ ප්‍රධානීන්ගේ කාර්යසාධනය සමාලෝචනය කරමින් නිශ්චිත කාලසීමාවක් තුළ ව්‍යාපාරික අරමුණු සපුරාගැනීම සඳහා ඔවුන්ට සහාය වීමේ අධිකාරී බලතල කමිටුව සතු වේ.

සංයුතිය

කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන අතර අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සැලසුම් සමාලෝචන කමිටුවේ සාමාජිකයන් වූයේ:

- නිශ්ශංක නානායක්කාර මයා - සභාපති (2019.02.18 සිට 2019.11.27 දක්වා)
- ඒ එම් පී එම් ඩී අනපත්තු මයා - අධ්‍යක්ෂ (2019.02.14 සිට 2019.12.13 දක්වා)
- නියෝමාල් ප්‍රනාන්දු මහතා - අධ්‍යක්ෂ (2019.01.31 සිට 2019.11.28 දක්වා)
- රසික ගුණවර්ධන මයා - ප්‍රවීණ/සාමාන්‍යාධිකාරී

අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සැලසුම් සමාලෝචන කමිටුවේ වර්තමාන සාමාජිකයන්ට

- සුජීව රාජපක්ෂ මයා - සභාපති
- ඉසුරු බාලපට්ටරඳි මයා - අධ්‍යක්ෂ
- කීර්ති ගුණතිලක මයා - අධ්‍යක්ෂ
- එම් ඒ ඩී සිල්වා මයා - වැඩ බලන ප්‍රවීණ/සාමාන්‍යාධිකාරී

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රමෝපායික සැලසුම් හා කාර්යසාධන කළමනාකරණ) සහ බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

කමිටුව කාර්තුවකට වරක් රැස්වේ. කමිටුවෙහි ගණපූරණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයින් දෙදෙනෙකි.



ශක්තී විජේසේන
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2020 මාර්තු 24

මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

වගකීම

2007 බැංකු පනතෙහි නියෝග අංක 11, වගන්තිය 3(8) (ii) (ඉ) ප්‍රකාරව, අධ්‍යක්ෂවරුන් විසින් මහජන බැංකුවේ ("බැංකුව") මූල්‍ය වාර්තාකරණය ආශ්‍රිතව අභ්‍යන්තර පාලනයන් පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.

බැංකුවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි ප්‍රමාණවත්බව සහ ඵලදායීතාවය පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය ("මණ්ඩලය") විසින් දරනු ලැබේ. එබඳු ප්‍රමාණවත්තාවයක් සහ ඵලදායීතාවයක් සම්බන්ධයෙන් සලකා බලන කල, බැංකුකරණ ව්‍යාපාරයේදී කළමනාකරණය කරන ලද පදනමක් මත ප්‍රතිලාභ හා අවදානම සමතුලනය අවශ්‍ය වන බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගනු ලබන අතර, ඒ නිසාම අභ්‍යන්තර පාලන ක්‍රම මූලිකව බැංකුවේ අවදානම් දරා ගැනීමේ සුදානම ආශ්‍රිත සීමාවන් හෝ දර්ශකයන්ගෙන් කවර හෝ අපගමනයන් වෙතොත් ඒවා විශේෂ කොට දැක්විය හැකි පරිදි සකස් කරනු ලබයි.

මෙම තත්වය තුළ, මූල්‍ය තොරතුරු සහ වාර්තා හෝ මූල්‍ය අලාභ හෝ වංචා ආශ්‍රිත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන්, අභ්‍යන්තර පාලන පද්ධතිය මගින් සපයනු ලැබිය හැක්කේ, සාධාරණ සහතිකයක් වන නමුත් පූර්ණ සහතිකයක් නොවේ.

අධ්‍යක්ෂ මණ්ඩලය මගින්, බැංකුව මුහුණදෙන සැලකිය යුතු අවදානම් හඳුනාගැනීම, තක්සේරුකරණය සහ කළමනාකරණය සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ස්ථාපනය කරනු ලැබ ඇති අතර, මෙම ක්‍රියාවලිය මගින් ව්‍යාපාරික වටපිටාව හෝ නියාමන උපදේශයන්හි වෙනස්වීමක් සිදු වූ විභාම මූල්‍යමය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතිය වෙත අදාළ වැඩිදියුණු කිරීම් සිදුකෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ක්‍රියාවලිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරනු ලැබ ඇති "අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව සම්බන්ධයෙන් බැංකුවල අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශ" වලට අනුකූලව නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, අදාළ මාර්ගෝපදේශයන්හි අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීම සඳහා වන ප්‍රතිපත්ති වලට අනුව මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනය තක්සේරු කරන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ දැනට ක්‍රියාත්මක අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වසනීයබව පිළිබඳ සාධාරණ සහතිකයක් ලබාදීමට තරම් ප්‍රබල හා ප්‍රමාණවත් බවත්, බාහිර අරමුණු වෙනුවෙන් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශයන් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා නියාමන අවශ්‍යතා වලට අනුකූල වන බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මතය වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම හා පාලනය සම්බන්ධ ස්වකීය ප්‍රතිපත්ති හා ක්‍රියාපටිත් ක්‍රියාත්මක කිරීමේදී, කළමනාකාරීත්වය මගින් අදාළ අවදානම් හඳුනාගැනීම හා මුහුණ පෑ අවදානම් තක්සේරුව, සහ අදාළ අවදානම් අවම කිරීම හා පාලනය කිරීම සඳහා යෝග්‍ය වන අභ්‍යන්තර පාලනයන් සැකසීම, මෙහෙයවීම සහ අධීක්ෂණය යන අංශයන්ගෙන් අධ්‍යක්ෂමණ්ඩලය වෙත සහාය දෙනු ලබයි.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකසුම සහ ඵලදායීතාවය සමාලෝචනය කිරීමේදී, යොදාගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාවලීන්හි ප්‍රධාන ගති ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්බව සහ සුපිළිපත් බව සමාලෝචනය කිරීමේදී යොදාගත් ප්‍රධාන ක්‍රියාවලීන් වෙත පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ:

- බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු වල ඵලදායීතාවය සහ බැංකුවේ මෙහෙයුම්වල සංස්ථාපිත අරමුණු, ක්‍රමෝපායන් සහ වාර්ෂික අයවැය කෙරෙහි මෙන්ම අනුමත ප්‍රතිපත්ති හා ව්‍යාපාරික නියෝගයන් කෙරෙහි අනුකූලතාවය තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය දැක්වීම උදෙසා මණ්ඩලය විසින් විවිධ කමිටු ස්ථාපනය කෙරුණි.
- බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මගින්, නියැදි හා ආවර්තිත ක්‍රියාපටිපාටීන් භාවිත කරමින් අඛණ්ඩවම අභ්‍යන්තර පාලන පද්ධතීන්හි ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් කෙරෙහි අනුකූලතාව සහ ඵලදායීත්වය පරීක්ෂා කරනු ලබන අතර, අනුකූලතාවය සම්බන්ධ කවර හෝ සැලකිය යුතු සොයාගැනීමක් විශේෂ කොට දක්වනු ලැබේ. ස්වාධීන හා විෂයමූලික වාර්තාවක් ලබාදීමේ අරමුණින් යුතුව, ඇගයීමට ලක්වන අවදානමෙහි මට්ටම අනුව වාර ගණන තීරණය කරමින්, සියළුම ඒකකයන් සහ ශාඛාවන් ආශ්‍රිතව අභ්‍යන්තර විගණන පරීක්ෂාවන් සිදුකෙරේ. වාර්ෂික විගණන සැලසුම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් සමාලෝචනය කොට අනුමත කෙරේ. අභ්‍යන්තර විගණන අංශයේ සොයාගැනීම් සමාලෝචනය සඳහා ඔවුන්ගේ නිරන්තර රැස්වීම් වලදී අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.
- අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින්, අභ්‍යන්තර විගණන අංශය, නියාමන අධිකාරීන් සහ කළමනාකාරීත්වය විසින් හඳුනාගනු ලබන අභ්‍යන්තර පාලන ගැටළු සමාලෝචනය කොට, අවදානම් කළමනාකරණ හා අභ්‍යන්තර පාලන පද්ධතීන්හි ප්‍රමාණවත්තාවය සහ ඵලදායීතාවය තක්සේරු කරනු ලැබේ. ඔවුන් විසින් විගණනයන්හි විෂයපථය හා තත්වය සම්බන්ධ නිශ්චිත අවධානයකින් යුතුව අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් සමාලෝචනයද සිදුකෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි වාර්තා ආවර්තිත පදනමක් මත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සහාගත කෙරේ. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ ඉදිරිපත් කෙරේ. (පිටු අංක 172 බලන්න)
- අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමට ලක් කිරීමේදී බැංකුවේ හඳුනාගත් හිලධාරීන් විසින් අඛණ්ඩවම, බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි වැදගත් ගිණුම් සහ හෙළිදරව් කිරීම් වලට සම්බන්ධ සියළුම ක්‍රියාපටිපාටීන් සහ පාලනයන් විශ්ලේෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරන ලදී. බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් අඛණ්ඩ පදනමක් මත මෙම ක්‍රියාපටිපාටීන් හා පාලනයන්ගේ සැකසුම හා ඵලදායීතාවය සම්බන්ධ යෝග්‍යතාවය නිර්ණය කරන ලදී .

මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS සහ SLFRS අනුගමනය කිරීමේදී, හඳුනාගැනීම, මිනුම්කරණය, වර්ගීකරණය සහ හෙළිදරව් කිරීම සම්බන්ධ අවශ්‍යතා වෙත අනුගත වීම සඳහා අදාළ ක්‍රියාවලීන් වෙත ප්‍රගතිශාලී වැඩිදියුණු කිරීම් සිදුකෙරෙමින් පවතින අතරතුර, ණය හා අත්තිකාරම් භාහිරකරණය, ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම්, කළමනාකරණ තොරතුරු පද්ධතිය සහ අවදානම් කළමනාකරණය හා සම්බන්ධිත පාර්ශ්වයන් ආශ්‍රිත මූල්‍ය ප්‍රකාශයන්හි හෙළිදරව් කිරීම් සම්බන්ධ ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීම සිදුකෙරේ. මෙම ඇගයුම සඳහා බැංකුවේ පරිපාලනයන් ඇතුළත් නොවීය.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, 2018 දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - SLFRS 9 "මූල්‍යමය උපකරණ" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. අවශ්‍ය ආදර්ශ ක්‍රියාත්මක කරන ලද අතර ක්‍රියාවලි සහ පාලනයන් සැලසුම් කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් කළමනාකරණ තොරතුරු පිළිබඳ ක්‍රියාවලි සහ SLFRS 9 අනුව වලංගුභාවය සහ අනුකූලතාවය සඳහා අවශ්‍ය වාර්තා පාලනයන් ශක්තිමත් කරන ලදී.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, 2019 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - SLFRS 16 "කල්බදු" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
- සම්පූර්ණ ශාඛා පාලය ආවරණය කරමින් පරිගණක සහය විගණන ශිල්ප/මෙවලම් භාවිතා කරමින් බැංකුවේ සමහර තෝරාගත් ක්‍රියාවලි පිළිබඳ දත්ත විශ්ලේෂණයක් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන ලදී. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් සැලකිය යුතු සියලුම සොයා ගැනීම් ඔවුන්ගේ කාලීන රැස්වීම්වලදී සමාලෝචනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.
- 2018 මූල්‍ය වර්ෂයේ අභ්‍යන්තර පාලන පද්ධතිය සම්බන්ධයෙන් බාහිර විගණකවරුන් විසින් දක්වන ලද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ අවස්ථාවන්හිදී ඒවා යොදාගැනීමට පියවර ගැනුණි. ඵලඹෙන වසරේදී සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු හඳුනාගැනීම ආශ්‍රිත පාලන ලේඛණගත කිරීම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය හිසි පියවර ගන්නා ලදී.

තහවුරු කිරීම


ඉහත දක්වන ලද ක්‍රියාවලීන් මත පදනම්ව, බැංකුවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රමය තුළින් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ විශ්වසනීයත්වය සහ බාහිර අරමුණු වෙනුවෙන් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන බවට සාධාරණ සහතිකයක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.

බාහිර විගණකවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධ සමාලෝචනය

බාහිර විගණකවරුන් විසින් 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ ඇතුළත් ඉහත දැක්වෙන අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනයට ලක් කොට, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියෙහි සැකසුම් සහ ඵලදායීත්වය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිත කරන ලද ක්‍රියාවලිය සම්බන්ධයෙන්, ඔවුන්ගේ අවබෝධය අනුව ප්‍රකාශය අනුකූල නොවන බවට විශ්වාස කිරීමට හේතු වන අකාරයේ කිසිදු කරුණක් ඔවුන්ගේ අවධානයට ලක් නොවූ බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන ආශ්‍රිත බාහිර විගණකවරුන්ගේ සහතික වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 177 සහ 178 පිටුවල ඉදිරිපත් කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්,



සුදර්ෂන් අහංගම
සභාපති
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

2020 මාර්තු 25

අන්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව



ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. }
My No. }

BAF/BAF/D/PB/IC/2019

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

13 May 2020

මහජන බැංකුවේ අන්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව

හැඳින්වීම

මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවේ ඇතුළත් වන මහජන බැංකුවේ අන්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය ("ප්‍රකාශනය") පිළිබඳ තහවුරුවකි.

කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් 2007 අංක 11 දරන බැංකු පනත් විධානයේ 3 (8) (ii) (ආ) වගන්තියට අනුකූලව නිකුත් කරන ලද "අන්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශ" ප්‍රකාරව ප්‍රකාශනය පිළියෙල කිරීමේ සහ ඉදිරිපත් කිරීම සඳහා කළමනාකාරිත්වය වගකීමට බැඳී සිටී.

මාගේ වගකීම සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති 3050 ට (සංශෝධිත) අනුකූලතාව

මගේ වගකීම් වන්නේ අධ්‍යක්ෂවරුන් විසින් හෝ ඔවුන් සඳහා පිළියෙල කරන ලද ලේඛනගත කිරීම මගින් ප්‍රකාශනය සනාථ වන්නේ ද සහ බැංකුවේ අන්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් උපයෝගී කරගෙන ඇති ක්‍රියාවලිය වමහින් උචිත පරිදි පිළිබිඹු වන්නේ ද යන කරුණු තක්සේරු කිරීමයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද අන්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකුව සඳහා වන තහවුරු වාර්තාව තහවුරු කිරීමේ කාර්යයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති (SLSAE) 3050 (සංශෝධිත)ට අනුකූලව මම මගේ කාර්යය සිදු කළෙමි.

කලමනාකාරිත්වය සියලුම වැදගත් අංශයන් හි අන්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශනය සකස් කර ඇතිද යන්න පිළිබඳ සීමිත සහතිකයක් ලබා ගැනීමට මා විසින් ක්‍රියාපටිපාටි සැලසුම්කර ඉටුකළයුතු බව මෙම ප්‍රමිතියෙන් අවශ්‍ය වේ. මෙම සහනභාගිත්වයේ අරමුණ සඳහා, යම් වාර්තා යාවත් කිරීම හෝ නැවත නිකුත් කිරීම මෙන්ම මෙම සහනභාගිත්වය තුළ, මූල්‍ය තොරතුරු පිළිබඳ විගණනයක් හෝ සමාලෝචනයක් සඳහා මා වගකීමට බැඳී නොමැත.

ඉටු කරන ලද කාර්යය සාරාංශය

මගේ කාර්යය සිදුකරනු ලැබ ඇත්තේ අධ්‍යක්ෂවරුන් විසින් හෝ ඔවුන් සඳහා පිළියෙල කරන ලද ලේඛනගත කිරීම මගින් ප්‍රකාශනය සනාථ වන්නේ ද සහ බැංකුවේ අන්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් උපයෝගී කරගෙන ඇති ක්‍රියාවලිය වමහින් උචිත පරිදි පිළිබිඹු වන්නේ ද යන කරුණු තක්සේරු කිරීම සඳහාය.

ඉටු කරන ලද ක්‍රියාපටිපාටීන්, නියැදි පදනම මත ලබාගත් බැංකු කාර්ය මණ්ඩල විමසීම් හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදාගනු ලැබූ ක්‍රියාවලීන් සඳහා උපකාරී වන ලිපි ලේඛනවල පැවත්ම මත මූලික වශයෙන් සීමා වේ.

ප්‍රකාශනයෙන් සියළුම අවදානම් හා පාලනයන් අනාවරණය වන්නේදැයි මවිසින් සලකා බැලීම හෝ බැංකුවේ අවදානම් සහ පාලන ක්‍රියාපටිපාටිය පිළිබඳ මතයක් පළකිරීම හෝ SLSAE 3050 (සංශෝධිත) අනුව අවශ්‍ය නොවේ. එසේම වාර්ෂික වාර්තාවේ අනාවරණය වන කිසියම් සැලකිය යුතු ගැටළුවල වැදගත් අන්‍යන්තර පාලන පැතිකඩ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විස්තර කරනු ලබන ක්‍රියාවලීන්ගෙන් ඇත්ත වශයෙන්ම ගැටළුවලට පිළියම් යෙදෙන්නේ ද යන්න මා විසින් සලකා බැලීමත් SLSAE 3050 (සංශෝධිත) අනුව අවශ්‍ය නොවේ.

ප්‍රකාශනය සකස් කර ඇති සිදුවීම හෝ ගනුදෙනුව සම්බන්ධයෙන් බැංකුවේ ස්වභාවය පිළිබඳ මගේ අවබෝධය සම්බන්ධයෙන් මගේ විනිශ්චය තෝරාගත් ක්‍රියාපටිපාටිය මත රැඳී පවතී.

මම ලබාගත් සාක්ෂි මාගේ නිගමනය සඳහා පදනමක් ලබාදීමට ප්‍රමාණවත් සහ සුදුසු බව මම විශ්වාස කරමි.

නිගමනය

අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි පදනම් කරගෙන, වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශනය, බැංකුවේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අන්‍යන්තර පාලන පද්ධතියේ සැකැස්ම හා විලදායීත්වය සමාලෝචනයෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලය අනුගමනය කර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් මගේ අවබෝධයට අනුකූල නොවන බවට විශ්වාස කිරීමට හේතු කිසිවක් අපගේ අවධානයට ලක් වී නොමැත.

ඩබ් පී සී වික්‍රමරත්න
විගණකාධිපති





This Annual Report is Carbon Neutral

Produced by VisageSpice (Pvt) Limited, a carbon neutral company that offsets its direct and indirect GHG emissions through verified sources.



Global Standard Annual Report Number®
LKA8355PEBXX1900000E106



www.VisageSpice.com



www.carbonfund.org

www.peoplesbank.lk

මහජන බැංකුව | මக்கள் වාங்கි



**PEOPLE'S
BANK**

... පුරෝගාමීව

වාර්ෂික වාර්තාව 2019



මූල්‍ය වාර්තා

- මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම 182
- මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව 183
- ආදායම් ප්‍රකාශය 185
- විස්තීර්ණ ආදායම සම්බන්ධ ප්‍රකාශය 186
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය 187
- ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - බැංකුව 188
- ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - සමූහය 190
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය 192
- මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 193



පරිපූරක වාර්තා

- ආදායම් ප්‍රකාශය (වික්සන් ජනපද ඩොලර්) 298
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය (වික්සන් ජනපද ඩොලර්) 299
- දස වසරක සාරාංශය - බැංකුව 300
- දස වසරක සාරාංශය - සමූහය 301
- බාසල් III යටතේ වෙළඳපොළ විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය 302
- තිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය 315
- ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය "අනුකූලතා" විකල්පය: මූලික 317
- මූල්‍ය/බැංකුකරණය යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව) 321
- ආයතනික තොරතුරු 324



අප පිළිබඳව

- අපගේ බැංකුව 06
- අපගේ සමූහය 08
- අපගේ වාර්තාව 09



විශේෂ අවස්ථා

14



නායකත්වය

- සභාපතිවරයාගේ පණිවිඩය 16
- ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීගේ සමාලෝචනය 20
- අධ්‍යක්ෂ මණ්ඩලය 24
- ආයතනික කළමනාකරණය 28
- විධායක කළමනාකරණය 36
- ප්‍රධාන කළමනාකරුවන් 38



ව්‍යාපාර ආකෘතිය

- අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය 40
- මෙහෙයුම් පරිසරය 44
- ප්‍රමාණාත්මකාව 50
- උපාය මාර්ගික දිශාව 55
- තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වෙත දායකත්වය 56



වටිනාකම් නිර්මාණය කිරීම සහ ප්‍රාග්ධනය ගොඩනැගීම

- පාර්ශ්වකරුවන්ගේ මැදිහත් වීම් 60
- මූල්‍ය ප්‍රාග්ධනය 63
- නිෂ්පාදිත ප්‍රාග්ධනය 69
- බුද්ධිමය ප්‍රාග්ධනය 73
- මානව ප්‍රාග්ධනය 78
- සමාජ සහ සම්බන්ධතා ප්‍රාග්ධනය 89
- ගනුදෙනුකාර ප්‍රාග්ධනය - 89
- ව්‍යාපාර හවුල්කරු ප්‍රාග්ධනය - 96
- ආයෝජක ප්‍රාග්ධනය - 99
- පුද්ගල ප්‍රාග්ධනය - 101
- ස්වභාවික ප්‍රාග්ධනය 106



අවදානම් කළමනාකරණය

110



කාර්යසාධන වාර්තා

- පුද්ගල බැංකුකරණය 140
- ව්‍යවසාය බැංකුකරණය 144
- ආයතනික බැංකුකරණය 146
- සාණ්ඩාගාර ඒකකය 148
- විදේශ ගනුදෙනුකාර සේවා සහ ජාත්‍යන්තර බැංකුකරණය 150



යහපාලන වාර්තා

- ආයතනික යහපාලනය 153
- අධ්‍යක්ෂ මණ්ඩල අනුකම්පිත වාර්තා 172
- මූල්‍ය වාර්තාකරණය කෙරෙහි අත්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය 177
- අත්‍යන්තර පාලන පිළිබඳ විගණකාධිපතිගේ සහතිකකරණ වාර්තාව 179

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

බැංකුව මගින් එහි සියලු ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත්ව ගිණුම් පොත් පවත්වාගෙන යාම සහ අදාළ වර්ෂය තුළ බැංකුවේ ක්‍රියාකාරකම් වල ස්වභාවය සහ ලාභ/අලාභ පිළිබඳ සත්‍ය වූද සාධාරණ වූද අදහසක් ලබාගත හැකි ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශයන් පිළියෙල කෙරෙන බවට තහවුරු කිරීමේ වගකීම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරයෙන් පවත්වනු ලබන සමාලෝචන රැස්වීම් සහ විගණන කමිටුව ඔස්සේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ කළමනාකාරීත්වයෙහි වගකීම් අධීක්ෂණය කරනු ලබයි විගණන කමිටු වාර්තාව 172 පිටුවෙහි ඉදිරිපත් කොට ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඵලදායක හා පරිපූර්ණ වූ අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපනය කරනු ලැබ ඇත. මෙය අභ්‍යන්තර පරීක්ෂාවන්, අභ්‍යන්තර විගණන සහ බැංකුකරණ ව්‍යාපාරය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍යමය සහ සෛස්‍ය පාලන පද්ධතිය ක්‍රියාවේ යෙදවීම, බැංකුවේ වත්කම් සුරැකීම සහ වාර්තාවන්හි නිරවද්‍යතාවය හැකිතාක් දුරට ප්‍රායෝගිකව තහවුරු කිරීම යන ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ. 2019 වර්ෂය වෙනුවෙන් වන පිටු අංක 185 සිට 296 දක්වා ඉදිරිපත් කොට ඇති මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමන් සාධාරණ වූද විවේචනීයවූද වූද විනිශ්චයන් සහ ඇස්තමේන්තු මූලික කර ගනිමින් හිස ගිණුම්කරණ ප්‍රමිතීන් ඒකමිතික පදනමක් මත යොදා ගනු ලැබූ බවට අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාසය පළ කරයි.

විවේචනීය අවශ්‍යතාවයන්, රෙගුලාසි, හිඟ රීති හා අභ්‍යන්තර පාලනයන් වලට අනුකූලව කටයුතු කරන ලද බවටත් ඕනෑම කරුණක පවතින අනනුකූලතාවය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.

මෙම වාර්තාවේ පිළියෙල කොට ඉදිරිපත් කොට ඇති 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1988 අංක 30 දරණ බැංකු පනත සහ ඊට අදාළ සංශෝධන සමග අනුකූල වේ. බාහිර විගණකවරයාගේ වාර්තාව අනුව මෙම මූල්‍ය ප්‍රකාශයන් මගින් ඵද්‍රීතව බැංකුවේ සහ සමූහයේ කටයුතු වල තත්වය සත්‍ය හා සාධාරණ ලෙස පිළිබිඹු කරයි.



ශ්‍රී ලංකා විදේශීය
වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
2020 මාර්තු මස 25 වැනි දින

මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව



ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. }
My No. }

BAF/D/PB/2020/01

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

31 March 2020

මහජන බැංකුවේ සහ එහි පාර්සාලිත සමාගම්හි 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තේකික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව.

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මහජන බැංකුව හා ඒකාබද්ධ පරිපාලිත සමාගම්හි 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීම් ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

1971 අංක 38 දරන මුදල් පනතේ 5(1) වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයාට පැවරෙන බලතල අනුව 1992 මැයි 14 දින අංක 715 දරන රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රකාශයට පත්කරන ලද නියෝගයක් මගින් එකී පනතේ 11 කොටසේ විධිවිධානවලින් බැංකුව නිදහස් කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සහාගත කරනු ලැබේ.

බැංකුවේ සහ සමූහයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයෙන් ගෙත් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අත්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහයේ අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඈවර කිරීමට අදහස් කරන්නේ නම්, හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරනය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

බැංකුවේ හා සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතෙහි 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 අනෙකුත් තොරතුරු බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇත

මූල්‍ය ප්‍රකාශනවල සහ එහි ඇති අපගේ විගණන වාර්තාව හැරුණු විට 2019 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති තොරතුරුවලින් අනෙකුත් තොරතුරු සමන්විත වේ. අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකකිමට බැඳී සිටී. මෙම විගණන වාර්තාවේ දිනයට පසු බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අපට ලබාගැනීමට සැලැස්වීමට අපේක්ෂා කෙරේ.

අනෙකුත් තොරතුරු ආවරණය නොකරන බව සහ එහි අන්තර්ගතය පිළිබඳව අපි කිසිදු අදහසක් නොකරන බව මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අපගේ මතය වේ.



ජාතික විගණන කාර්යාලය
ජාතික ගණකාධිපතිවරයාගේ
NATIONAL AUDIT OFFICE

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අපගේ විගණනය සම්බන්ධයෙන්, අපගේ වගකීම වන්නේ අනෙකුත් තොරතුරු ලබාගැනීමට හැකි අවස්ථාවේදී හඳුනාගනු ලබන තොරතුරු කියවීම වන අතර, එසේ කරමින් අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ සැලකිය යුතු ලෙස නොගැලපේද යන්න සහ විගණනය තුළ හෝ වෙනත් ආකාරයකින් ලබාගත් අපගේ දැනුම් සැලකිය යුතු ලෙස වැරදියට සඳහන් කර ඇති බව පෙන්නුම් කරන්නේද යන්න සලකා බැලීමයි.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක අව ප්‍රකාශනයක් අනාවරනය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අව ප්‍රකාශනයක් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැක මුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇති වන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛණ සැකසීම, වේතනාන්විත මඟහරවීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහරවීම වංචාවක් ඇතිවීමට හේතු වේ.
- අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල සහ ගිණුම්කරණ ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් වල යෝග්‍යතාවය අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඩණ්ඩු පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඩණ්ඩු පැවැත්ම පිළිබඳ පදනම යොදාගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශන වල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේවුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඩණ්ඩු පැවැත්ම අවසන් වීමට හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක් කළ අතර, ඒ සඳහා පාදක වූ සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැරදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවයන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනීයන ආකාරයට නිසි මූල්‍ය වාර්තා බැංකුව පවත්වාගෙන ගොස් තිබුණි.
- 2018 අංක 19 දරණ විගණන පනතෙහි 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍ය තාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබාගන්නා ලද සාක්ෂි මත ප්‍රමාණාත්මක කරුණු වලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශන කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාව අනුව, බැංකුවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයකුට බැංකුවේ සම්බන්ධ වූ යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, යම් අදාළ ලිඛිත නීතියකට හෝ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, බැංකුවේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- 2018 අංක 19 දරණ විගණන පනතෙහි 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, බැංකුවේ සම්පත්, සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

ඩබ් පී සී වික්‍රමරත්න
විගණකාධිපති

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වර්ෂය සඳහා	සටහන	බැංකුව			සමූහය		
		2019 රු. '000	2018* රු. '000	වෙනස %	2019 රු. '000	2018* රු. '000	වෙනස %
දළ ආදායම	6	197,039,605	181,283,878	8.7	235,529,351	214,663,964	9.7
පොළී ආදායම		184,024,838	166,441,208	10.6	217,236,668	195,617,287	11.1
පොළී වියදම		(125,507,699)	(111,034,922)	13.0	(141,316,697)	(124,457,189)	13.5
ශුද්ධ පොළී ආදායම්	7	58,517,139	55,406,286	5.6	75,919,971	71,160,098	6.7
ගාස්තු හා කොමිස් ආදායම්		7,336,594	6,956,292	5.5	8,595,802	7,813,893	10.0
ගාස්තු හා කොමිස් වියදම්		(426,758)	(363,442)	17.4	(426,758)	(363,442)	17.4
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම්	8	6,909,836	6,592,850	4.8	8,169,044	7,450,451	9.6
වෙළෙඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	9	2,721,543	4,555,089	-40.3	2,678,985	4,467,581	-40.0
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	10	2,956,630	3,331,289	-11.2	7,017,896	6,765,203	3.7
මුළු මෙහෙයුම් ආදායම		71,105,148	69,885,514	1.7	93,785,896	89,843,333	4.4
හානිකරණ අලාභයන්	11	(5,798,646)	(2,623,970)	121.0	(8,988,139)	(4,127,536)	117.8
ශුද්ධ මෙහෙයුම් ආදායම		65,306,502	67,261,544	-2.9	84,797,757	85,715,797	-1.1
සේවක මණ්ඩල වියදම්	12	(19,494,074)	(19,904,835)	-2.1	(23,968,761)	(23,882,867)	0.4
වෙනත් වියදම්	13	(17,236,449)	(15,404,947)	11.9	(23,660,142)	(21,230,486)	11.4
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්දට (DRL) පෙර මෙහෙයුම් ලාභය		28,575,979	31,951,762	-10.6	37,168,854	40,602,444	-8.5
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL)		(8,909,795)	(7,545,272)	18.1	(11,506,461)	(9,440,846)	21.9
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT), ජාතිය ගොඩනැගීම් බද්ද (NTB) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) ට පසු මෙහෙයුම් ලාභය		19,666,184	24,406,490	-19.4	25,662,393	31,161,598	-17.6
ආශ්‍රිත සමාගම්වල ලාභ/(අලාභ) කොටස (ශුද්ධ)		-	-		(10,142)	-	
බදු වලට පෙර ලාභය		19,666,184	24,406,490	-19.4	25,652,251	31,161,598	-17.7
ආදායම් බදු වියදම්	14	(6,740,501)	(7,311,567)	-7.8	(9,474,083)	(9,669,455)	-2.0
වසර සඳහා ලාභය		12,925,683	17,094,923	-24.4	16,178,168	21,492,143	-24.7
ලාභය බෙදී යන ආකාරය :							
බැංකුවේ ස්කන්ධ හිමියන්		12,925,683	17,094,923	-24.4	14,984,837	19,977,861	-25.0
පාලනයට යටත් නොවන හිමිකම්		-	-		1,193,331	1,514,282	-21.2
		12,925,683	17,094,923	-24.4	16,178,168	21,492,143	-24.7
ලාභය මත කොටසකට අදාළ ඉපැයුම්							
සාමාන්‍ය කොටසකට අදාළ මූලික ඉපැයුම් (රු.)	15.1	12,926	17,095	-24.4	14,985	19,978	-25.0
සාමාන්‍ය කොටසකට අදාළ තනුක ඉපැයුම් (රු.)	15.2	53	70	-24.4	61	82	-25.0

*ප්‍රචරිත වර්ගීකරණයට අනුව ඇතැම් සංසන්දනාත්මක අගයන් ප්‍රතිවර්ගීකරණය කොට ඇත. (සටහන 52 බලන්න)

පිටු අංක 193 සිට 296 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැලකේ.

විස්තීර්ණ ආදායම සම්බන්ධ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
වසර සඳහා ලාභය	12,925,683	17,094,923	16,178,168	21,492,143
වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්)				
ආදායම් ප්‍රකාශය වෙත ප්‍රතිවර්ගීකරණය නොකෙරෙන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට මනිනු ලබන ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභ/අලාභ	189,223	17,560	60,148	17,560
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ආයුගණක ලාභ සහ අලාභ	(10,051,678)	721,465	(10,071,728)	696,602
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	2,814,470	(202,010)	2,819,408	(195,646)
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණන ලාභය	-	-	238,323	50,000
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මත විලම්බිත බදු බලපෑම	-	-	(66,730)	(10,000)
පෙර වසර වල ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	(83,385)	(84,563)
ආශ්‍රිත සමාගම්වල අනෙකුත් විස්තීර්ණ ආදායමේ කොටස (ශුද්ධ)	-	-	(379)	-
	(7,047,985)	537,015	(7,104,343)	473,953
ආදායම් ප්‍රකාශය වෙත ප්‍රතිවර්ගීකරණය කෙරෙන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට මනිනු ලබන ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභ/අලාභ (ECL වෙනස ඇතුළුව)	296,507	(2,154)	296,507	(2,154)
විදේශ මෙහෙයුම් සම්බන්ධ මූල්‍ය ප්‍රකාශ පරිවර්තනය මත ලාභ/(අලාභ)	-	-	(50,796)	372,005
	296,507	(2,154)	245,711	369,851
වසර සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු වලට පසු	(6,751,478)	534,861	(6,858,632)	843,804
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම	6,174,205	17,629,784	9,319,536	22,335,947
බෙදී යන ආකාරය:				
බැංකුවේ ස්කන්ධ හිමියන්	6,174,205	17,629,784	8,132,499	20,744,446
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	1,187,037	1,591,501
	6,174,205	17,629,784	9,319,536	22,335,947

පිටු අංක 193 සිට 296 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැලකේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව			සමූහය			
		2019 රු. '000	2018 රු. '000	වෙනස %	2019 රු. '000	2018 රු. '000	වෙනස %	
වත්කම්								
	මුදල් හා මුදල් සමාන දෑ	17	50,703,158	57,879,933	-12.4	51,594,638	58,835,090	-12.3
	ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	18	38,858,470	51,615,796	-24.7	38,858,470	51,615,796	-24.7
	බැංකු වල ඇති තැන්පතු	19	9,689,132	4,350,726	122.7	13,395,360	9,096,252	47.3
	ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	20	90,560	1,163,384	-92.2	90,560	1,163,384	-92.2
	මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය මිනිනු ලබන	21	79,514,568	54,052,435	47.1	80,405,966	54,300,238	48.1
	මූල්‍ය වත්කම් - කුමක්ෂය පිරිවැය අනුව							
	ණය හා අත්තිකාරම් - බැංකු	22	29,771,919	32,167,421	-7.4	29,771,919	32,551,657	-8.5
	ණය හා අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	23	1,310,150,137	1,265,667,467	3.5	1,460,497,766	1,415,927,536	3.1
	කුමක්ෂය පිරිවැය අනුව මිනිනු ලබන ණය උපකරණ	24	280,935,892	201,650,435	39.3	290,739,848	209,696,173	38.6
	මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන							
	වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන ස්කන්ධ උපකරණ	25	1,997,896	1,179,922	69.3	1,772,838	1,179,956	50.2
	වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන ණය උපකරණ	26	2,573,067	4,731,261	-45.6	2,573,067	4,756,298	-45.9
	පරිපාලිතයන්හි ආයෝජන	27	1,205,414	1,027,542	17.3	-	-	-
	ආශ්‍රිත සමාගම්වල ආයෝජන	28	-	-	-	531,085	-	-
	ආයෝජන දේපල	29	1,263,045	1,264,752	-0.1	1,259,206	175,795	616.3
	දේපළ, පිරිසහ හා උපකරණ සහ වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්	30	34,310,028	26,259,745	30.7	43,744,442	35,434,318	23.5
	පෙර ගෙවුම් කල්බිඳු	31	-	461,043	-100.0	-	545,874	-100.0
	අස්පාශ්‍ය වත්කම් සහ කීර්තිනාමය	32	700,875	439,517	59.5	1,090,714	869,473	25.4
	වෙනත් වත්කම්	33	31,642,057	30,791,610	2.8	33,448,808	32,392,393	3.3
	මුළු වත්කම්		1,873,406,218	1,734,702,989	8.0	2,049,774,687	1,908,540,233	7.4
වගකීම්								
	බැංකු වලට ගෙවිය යුතු	34	207,484,446	138,031,420	50.3	219,434,075	172,247,861	27.4
	ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	20	59,748	2,512,205	-97.6	59,748	2,512,205	-97.6
	වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	35	1,491,385,937	1,422,961,240	4.8	1,588,903,098	1,495,326,489	6.3
	වෙනත් ණය ගැනීම්	36	17,324,960	35,575,554	-51.3	16,289,502	35,082,488	-53.6
	ප්‍රවර්තන බදු බැරකම්		3,775,283	4,004,218	-5.7	6,127,935	5,075,102	20.7
	ශුද්ධ විලම්බිත බදු බැරකම්	37	1,071,797	3,954,834	-72.9	2,821,420	7,347,484	-61.6
	වෙනත් බැරකම්	38	34,625,117	23,919,689	44.8	45,610,085	34,350,628	32.8
	යටත් කරන ලද කාල ණය	39	22,714,490	12,533,904	81.2	40,513,091	33,084,526	22.5
	මුළු වගකීම්		1,778,441,778	1,643,493,064	8.2	1,919,758,954	1,785,026,783	7.5
හිමිකම්								
	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	40	12,201,998	12,201,998	-	12,201,998	12,201,998	-
	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	41	7,315,774	6,669,490	9.7	7,315,774	6,669,490	9.7
	වෙනත් සංචිත	42	27,368,542	26,008,948	5.2	29,297,472	28,027,230	4.5
	රඳවාගත් ඉපැයුම්	43	48,078,126	46,329,489	3.8	70,339,829	66,494,500	5.8
	කොටස් හිමිකරුවන්ගේ මුළු හිමිකම්		94,964,440	91,209,925	4.1	119,155,073	113,393,218	5.1
	පාලනයට යටත් නොවන හිමිකම්		-	-	-	10,860,660	10,120,232	7.3
	මුළු හිමිකම්		94,964,440	91,209,925	4.1	130,015,733	123,513,450	5.3
	මුළු හිමිකම් හා වගකීම්		1,873,406,218	1,734,702,989	8.0	2,049,774,687	1,908,540,233	7.4
	අසම්පාව්‍ය බැරකම් හා බැඳීම්	44	363,925,754	402,761,963	-9.6	370,985,611	409,575,397	-9.4

පිටු අංක 193 සිට 296 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැලකේ. මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇත. මෙම මූල්‍ය ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් පහත අත්සන් යොදා ඇත.

(Signature)

අසාම් ඒ අනමරි
මූල්‍ය ප්‍රධානී
කොළඹ
2020 මාර්තු 25

(Signature)

එම් ඒ බොකියස් සිල්වා
වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

(Signature)

සුජීව් රාජපක්ෂ
සහායක

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - බැංකුව

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	
	සාමාන්‍ය කොටස්	පැවරූ ප්‍රාග්ධනය
	රු. '000	රු. '000
2018 ජනවාරි 1 දිනට ශේෂය	49,998	12,152,000
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම්		
වසර සඳහා ලාභය	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (ශුද්ධ)	-	-
මුළු විස්තීර්ණ ආදායම / (වියදම)	-	-
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු		
වසර තුළ සංචිත වෙත මාරු කිරීම	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-
2018 දෙසැම්බර් 31 දිනට ශේෂය	49,998	12,152,000
2019 ජනවාරි 1 දිනට ශේෂය	49,998	12,152,000
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම්		
වසර සඳහා ලාභය	-	-
වෙනත් විස්තීර්ණ ආදායම / (වියදම්) (ශුද්ධ)	-	-
මුළු වෙනත් විස්තීර්ණ ආදායම / (වියදම)	-	-
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු		
වසර තුළ සංචිත වෙත මාරු කිරීම (සටහන 41) සහ (සටහන 42.4)	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (සටහන 42.6)	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-
2019 දෙසැම්බර් 31 දිනට ශේෂය	49,998	12,152,000

සංචිත						
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගමන සංචිත රු. '000	වෙනත් සංචිත රු. '000	FVOCI මූල්‍ය වත්කම් සඳහා ඇති සංචිත රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	එකතුව රු. '000	
5,814,744	14,051,911	10,952,737	115,030	33,863,412	76,999,831	
-	-	-	-	17,094,923	17,094,923	
-	-	-	15,406	519,455	534,861	
-	-	-	15,406	17,614,378	17,629,784	
854,746	-	873,864	-	(1,728,611)	-	
-	-	-	-	(3,419,690)	(3,419,690)	
854,746	-	873,864	-	(5,148,301)	(3,419,690)	
6,669,490	14,051,911	11,826,601	130,436	46,329,489	91,209,925	
6,669,490	14,051,911	11,826,601	130,436	46,329,489	91,209,925	
-	-	-	-	12,925,683	12,925,683	
-	-	-	485,730	(7,237,208)	(6,751,478)	
-	-	-	485,730	5,688,475	6,174,205	
646,284	-	873,864	-	(1,520,148)	-	
-	-	-	-	(2,419,690)	(2,419,690)	
646,284	-	873,864	-	(3,939,838)	(2,419,690)	
7,315,774	14,051,911	12,700,465	616,166	48,078,126	94,964,440	

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - සමූහය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	
	සාමාන්‍ය කෙටිස්	පැවරූ ප්‍රාග්ධනය
	රු. '000	රු. '000
2018 ජනවාරි 1 දිනට ශේෂය	49,998	12,152,000
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම්		
වසර සඳහා ලාභය	-	-
වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්) (ශුද්ධ)	-	-
මුළු විස්තීර්ණ ආදායම/(වියදම)	-	-
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු		
වසර තුළ සංචිත වෙත මාරු කිරීම	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ	-	-
ලාභාංශ ගෙවීම්	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-
2018 දෙසැම්බර් 31 දිනට ශේෂය	49,998	12,152,000
2019 ජනවාරි 1 දිනට ශේෂය	49,998	12,152,000
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම්		
වසර සඳහා ලාභය	-	-
වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්) (ශුද්ධ)	-	-
මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)	-	-
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු		
හිමිකාරීත්වයේ වෙනස් වීම මත බලපෑම	-	-
වසර තුළ සංචිත වෙත මාරු කිරීම (සටහන 41) සහ (සටහන 42.4)	-	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (සටහන 42.6)	-	-
ලාභාංශ ගෙවීම්	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-
2019 දෙසැම්බර් 31 දිනට ශේෂය	49,998	12,152,000

සංචිත								
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	ප්‍රත්‍යාගණන සංචිත රු. '000	වෙනත් සංචිත රු. '000	FVOCI මූල්‍ය වත්කම් සඳහා ඇති සංචිත රු. '000	රඳවාගත් ඉපැයුම් රු. '000	එකතුව රු. '000	පාලනයට යටත් නොවන හිමිකම් රු. '000	මුළු හිමිකම් රු. '000	
5,814,744	15,831,237	10,946,111	115,030	51,159,341	96,068,461	9,122,451	105,190,912	
-	-	-	-	19,977,862	19,977,862	1,514,281	21,492,143	
-	(33,422)	279,004	15,406	505,597	766,585	77,219	843,804	
-	(33,422)	279,004	15,406	20,483,459	20,744,447	1,591,500	22,335,947	
854,746	-	873,864	-	(1,728,610)	-	-	-	
-	-	-	-	(3,419,690)	(3,419,690)	-	(3,419,690)	
-	-	-	-	-	-	(593,719)	(593,719)	
854,746	-	873,864	-	(5,148,300)	(3,419,690)	(593,719)	(4,013,409)	
6,669,490	15,797,815	12,098,979	130,436	66,494,500	113,393,218	10,120,232	123,513,450	
6,669,490	15,797,815	12,098,979	130,436	66,494,500	113,393,218	10,120,232	123,513,450	
-	-	-	-	14,984,837	14,984,837	1,193,331	16,178,168	
-	66,156	(38,097)	368,319	(7,248,716)	(6,852,338)	(6,294)	(6,858,632)	
-	66,156	(38,097)	368,319	7,736,121	8,132,499	1,187,037	9,319,536	
-	-	-	-	49,046	49,046	(41,613)	7,433	
646,284	-	873,864	-	(1,520,148)	-	-	-	
-	-	-	-	(2,419,690)	(2,419,690)	-	(2,419,690)	
-	-	-	-	-	-	(404,996)	(404,996)	
646,284	-	873,864	-	(3,890,792)	(2,370,644)	(446,609)	(2,817,253)	
7,315,774	15,863,971	12,934,746	498,755	70,339,829	119,155,073	10,860,660	130,015,733	

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්					
බදු පෙර ලාභය		19,666,184	24,406,490	25,652,251	31,161,598
ගැළපීම්:					
බදු පෙර ලාභ වල ඇතුළත් මුදල් නොවන අයිතමයන්	49	8,843,984	11,033,110	13,229,416	12,855,135
මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්	50	(64,575,135)	(193,146,843)	(68,152,572)	(213,458,424)
මෙහෙයුම් බැරකම් වල වෙනස්වීම්	51	111,744,283	249,321,384	113,568,374	266,028,450
පරිපාලිත හා වෙනත් විකාසාර වෙතින් ලද ලාභාංශ ආදායම		(1,649,546)	(1,653,163)	(221,470)	(210,112)
යටත් කරන ලද ණය මත පොලී විභවය		1,818,086	1,612,592	4,142,736	3,960,814
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්/පාරිභෝගික වෙනුවෙන් දායක මුදල් ගෙවීම්		1,509,520	1,629,163	1,623,197	1,751,198
ගෙවන ලද බදු		(7,038,003)	(8,075,049)	(10,278,021)	(9,096,865)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය කරන ලද ශුද්ධ මුදල්		70,319,373	85,127,684	79,563,911	92,991,793
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්					
ආයෝජන දේපල මිලදී ගැනීම		-	(44,160)	-	-
දේපල පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම		(2,736,392)	(2,863,760)	(3,031,184)	(3,505,913)
දේපල පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ලද මුදල්		88,481	74,206	118,794	78,220
මූල්‍ය ආයෝජන මිලදී ගැනීම්		(79,672,137)	(89,673,318)	(81,430,355)	(92,932,281)
අස්පාශය වත්කම් ශුද්ධ මිලදී ගැනීම්		(430,317)	(321,788)	(439,871)	(344,224)
පරිපාලිත සහ වෙනත් විකාසාර වල ආයෝජන තුළින් ලද ලාභාංශ		1,649,546	1,653,163	221,470	210,112
ආයෝජන ක්‍රියාකාරකම් (තුළ භාවිත කළ) වෙතින් ලද ශුද්ධ මුදල්		(81,100,819)	(91,175,657)	(84,561,146)	(96,494,086)
මූල්‍යකරණ ක්‍රියාකාරකම් වෙතින් මුදල් ප්‍රවාහ					
යටත් කරන ලද ණය මගින් ලද මුදල්	39.1	10,000,000	-	10,000,000	6,000,000
යටත් කරන ලද ණය ආපසු ගෙවීම්	39.1	-	-	(2,717,820)	(5,213,713)
යටත් කරන ලද ණය මත පොලී ගෙවීම්	39.1	(1,637,500)	(1,610,416)	(3,996,351)	(4,110,498)
කල්බදු වගකීම් ආපසු ගෙවීම්	30.2.3	(2,338,139)	-	(2,704,360)	-
පාලනයට යටත් නොවන හිමිකම් වෙත ලාභාංශ ගෙවීම්		-	-	(404,996)	(593,719)
වෙනත් ස්කන්ධ හිමියන් වෙත ගෙවන ලද ලාභාංශ/බදු		(2,419,690)	(3,419,690)	(2,419,690)	(3,419,690)
මූල්‍යකරණ ක්‍රියාකාරකම් (තුළ භාවිත කළ) වෙතින් ලද ශුද්ධ මුදල්		3,604,671	(5,030,106)	(2,243,217)	(7,337,620)
මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩිවීම/(අඩුවීම)		(7,176,774)	(11,078,079)	(7,240,452)	(10,839,913)
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ		57,879,933	68,958,012	58,835,090	69,675,003
වර්ෂය අවසානයේදී මුදල් හා මුදල් සමාන දෑ		50,703,158	57,879,933	51,594,638	58,835,090

▼ GRI 102-5

1. වාර්තාකරණ ඒකකය

1.1 ආයතනික තොරතුරු

මහජන බැංකුව ("බැංකුව") යනු 1961 අංක 29 දරණ බැංකු පනත යටතේ 1961 ජූලි මස 01 වැනි දින පිහිටුවන ලද ශ්‍රී ලංකාව මූල්‍යමානව කොටගත් රජය සතු බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාභිනර් මාවතේ, නො 75 දරණ ස්ථානයේ පිහිටා ඇත. 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ බැංකුවේ හා එහි පරිපාලිතයන්හි (පොදුවේ "සමූහය" ලෙස හැඳින්වෙන) මූල්‍ය තොරතුරු සහ ස්කන්ධ හිමිකම් තොරතුරු වලින් සමන්විත වේ.

මහජන බැංකුව යනු සමූහයේ මව් සමාගමයි.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම්

බැංකුව

බැංකුවේ කටයුතු තැන්පතු භාරගැනීම, ණය පහසුකම් ලබාදීම, පුද්ගලික බැංකුකරණය, සංවර්ධන බැංකුකරණය, උකස් ගැනීම, ජාත්‍යන්තර වෙළඳාම, රජයේ සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු, ණය කාඩ්පත් මෙහෙයුම්, ආයෝජන බැංකුකරණය සහ විදේශ විනිමය බැංකුකරණය වෙනුවෙන් අත් වෙරළ බැංකුකරණ ඒකකය යනාදියෙන් සමන්විත වේ.

පරිපාලිත සමාගම්

පරිපාලිත සමාගම්හි ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීවල්සී	මූල්‍ය කල්බදු සේවා, කුලී පිට ගැනුම් වත්කම් මූල්‍ය ණය, කාලීන ණය, ඉස්ලාමීය මූල්‍ය කටයුතු, ආන්ත්‍රික වෙළඳාම, කොටස් වෙළඳාම, ණය සාධන පත්‍ර හිකුත් කිරීම, මූල්‍යමය අන්තර් සාධනය (ෆැක්ටරින්), රජය ණය ලබාදීම සහ මහජන තැන්පතු ඒකරාශී කිරීම
සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම	සංචාර සංවිධානය කිරීම සහ ගුවන් ටිකට්පත් වෙන් කරදීම (සංචාරක නියෝජිත)

උප පරිපාලිත සමාගම්

උප පරිපාලිත සමාගම්හි ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් ලීසිං ෆීල්ඩ් මැනේජ්මන්ට් සමාගම	රථවාහන කළමනාකරණ පද්ධතිය පවත්වා ගෙන යාම රථවාහන තක්සේරු කිරීම රථවාහන විකිණීම රක්ෂණ තක්සේරුකරණය සහ සේවා ස්ථානගත මෙහෙයුම්
සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම	මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් පවත්වාගෙන යාම සහ දේපළ සංවර්ධන ක්‍රියාකාරකම්
පීපල්ස් ඉන්ෂුරන්ස් පීවල්සී	සාමාන්‍ය රක්ෂණ කටයුතු

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් මයික්‍රො කොමර්ස් සමාගම	අඩු ආදායම්ලාභීන් සහ ක්ෂුද්‍ර ව්‍යවසායන් වෙත බැංකු නොවන මූල්‍ය සේවාවන් සැපයීම.
සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටිස් සමාගම	කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම හා පවත්වාගෙන යාම.
සීමාසහිත ලංකන් විශ්වල හා චංචල දේපළ සඳහා කල්බදු විලායන්ස් ෆයිනෑන්ස් සමාගම	නිශ්චල හා චංචල දේපළ සඳහා කල්බදු සැපයීම සහ ණය සැපයීම

ආශ්‍රිත සමාගම

සමූහයේ ආශ්‍රිත සමාගමේ ප්‍රධාන කටයුතු පහතින් දැක්වේ:

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීවල්සී	කල්බදු, කුලීපිට ගැනුම්, වෙලෙඳ මූල්‍ය, ස්ථීර දේපල, කෙටි කාලීන ආයෝජන සහ ආයතනික මූල්‍ය සේවා සැපයීම

2. සකස් කිරීමේ පදනම

2.1 අනුකූලතා ප්‍රකාශය

ආදායම් ප්‍රකාශය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ව ප්‍රකාශය ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් සමන්විත සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන් සහ බැංකුවේ වෙන් වෙන් වූ මූල්‍ය ප්‍රකාශයන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර ආයතනය විසින් හිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (LKAS සහ SLFRS) අනුකූලව සකස් කොට ඇත.

2.2 මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ අවශ්‍යතාවයන්ට ද 1988 අංක 30 දරණ බැංකු පනතේ සහ එහි සංශෝධනයන්හි අවශ්‍යතාවයන්ට ද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට ද (LKAS සහ SLFRS) අනුකූලව මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවර ඇත.

2.3 මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ හිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 මාර්තු 25 වැනි දින අනුමැතිය ලබාදෙන ලදී.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2.4 මිනුම්කරණ පදනම

මූල්‍ය ප්‍රකාශ වේගිකාසිත පදනම යොදා ගනිමින් සකස් කොට ඇති අතර පහත සඳහන් කරුණු හැර මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපාන උද්ධමන සාධක වෙනුවෙන් ගැලපීම් කිසිවකින් තොරව එය ඒකාකාර ලෙස ආදේශ කර ගනු ලැබ ඇත.

- ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. (සටහන 20)
- ලාභය හෝ අලාභය ඔස්සේ සාධාරණ අගයක් ගන්නා මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. (සටහන 21)
- වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයක් ගන්නා ස්කන්ධ උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. (සටහන 25)
- වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයක් ගන්නා ණය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. (සටහන 26)
- නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වෙනුවෙන් වන බැරකම් ආයුගණක පදනමින් අගය කොට සැලසුම් වන්නම් වල ශුද්ධ ඒකතුව අඩු කොට නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ ප්‍රවර්තන අගයට හඳුනාගැනේ. (සටහන 38)
- ඉඩම් හා ගොඩනැගිලි අත්පත් කරගනු ලබන අවස්ථාවේ පිරිවැයට මිනුම් කොට පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ කවර හෝ හානිකරණ අලාභ අඩු කොට ප්‍රත්‍යාගණිත අගයට මිනුම්කරණය කෙරේ. (සටහන 30)

2.5 ව්‍යවහාරික හා ඉදිරිපත් කෙරෙන මුදල් ඒකකය

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ බැංකුවේ ව්‍යවහාරික මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කරනු ලැබ ඇති මූල්‍ය තොරතුරු වෙනත් ආකාරයකින් දක්වා ඇත්නම් හැර ආසන්නතම දහසට වටයනු ලැබ ඇත.

2.6 ප්‍රමාණාත්මකභාවය සහ සමාහරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS - මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම) අනුව සමාන අයිතම වල එක් එක් ප්‍රමාණාත්මක වර්ගය මූල්‍ය ප්‍රකාශ වල වෙන වෙනම ඉදිරිපත් කොට ඇත. අසමාන ස්වභාවයෙන් හෝ කාර්යයෙන් යුතු අයිතම ඒවා ප්‍රමාණාත්මක නොවන්නේ නම් හැර, වෙන් වෙන්ව ඉදිරිපත් කොට ඇත.

2.7 මුදල් ප්‍රකාශය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි සඳහන් "වක්‍ර ක්‍රමය" උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කොට ඇත. මුදල් හා මුදල් සමාන දෑ කෙටි කාලීන අධිද්‍රවශීලතා වන්නම් වලින් යුක්ත වන අතර ඒවායේ අගය වෙනස්වීම ඉතා අඩුය. ඇතැම් මුදල් හා බැංකු ශේෂ හා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ තැන්පතු මගින් මෙම මුදල් හි මුදල් හා සමාන දෑ සමන්විත වේ.

2.8 සංසන්දනාත්මක තොරතුරු

ප්‍රවර්ධන ගිණුම් වර්ෂය හා අනුගත වන පරිදි හා වඩා උසස් තොරතුරු ලබාදීමේ අරමුණින් සංසන්දනාත්මක තොරතුරු ගැලපුම් කොට ඇත.

3. සැලකිය යුතු ගිණුම්කරණ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේ ක්‍රියාවලියේදී මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගනු ලැබ ඇති අගයයන් නිශ්චය කිරීම සඳහා කළමනාකාරිත්වය විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන යොදා ගෙන ඇත. සැබෑ ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස්වීමේ හැකියාව පවතී.

ඇස්තමේන්තු හා ඒවාට පාදක වූ පාදක වූ උපකල්පන නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කෙරේ. ගිණුම්කරණ ඇස්තමේන්තු වලට අදාළ ප්‍රතිශෝධන ඇස්තමේන්තු ප්‍රතිශෝධන කාලසීමාව තුළදී හා බලපෑමට ලක් වන කවර හෝ ඉදිරි කාලසීමාවන් හිදී හඳුනාගැනේ.

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනයන් තුළ හඳුනාගනු ලැබ ඇති අගයයන් මත වඩාත්ම සැලකිය යුතු බලපෑම ඇති කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේදී යොදා ගත් විනිශ්චයන්, උපකල්පන හා ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.

3.1 අඩුණ්ඩ පැවැත්ම

ක්‍රියාකාරී ව්‍යාපාරයක් වශයෙන් අඩුණ්ඩව පැවතීමට බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තක්සේරුවක් සිදුකොට ඇති අතර කල්තබා දැකිය හැකි අනාගතය තුළ අඩුණ්ඩව පැවතීමට අවශ්‍ය සම්පත් එය සතු වන බවට සෑහීමකට පත්ව සිටී. තවද, ක්‍රියාකාරී ව්‍යාපාරයක් වශයෙන් සුරක්ෂිතව පැවැත්ම සඳහා බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් සැලකිය යුතු සැකයක් ඉපදවිය හැකි ආකාරයේ කවර හෝ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පිළිබඳව කළමනාකාරිත්වය දැනුවත්ව නොසිටී. එමනිසා මූල්‍ය ප්‍රකාශ සැකසීම අඩුණ්ඩ පැවැත්ම යන පදනම මත සිදු කෙරේ.

3.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්

ආයුගණක ඇගයීම් ශිල්ප ක්‍රමය භාවිත කරමින් නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල අගය නිර්ණය කරනු ලැබේ. වට්ටම් අනුපාතික, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රමාණය, අනාගත වැටුප් වැඩිවීම්, මරණ අනුපාතික සහ අනාගත විශ්‍රාම වැටුප් වැඩිවීම් පිළිබඳ උපකල්පන ආයුගණක ඇගයීමේදී යොදා ගැනේ. සියළු උපකල්පන සෑම වාර්තාකරණ දිනයකදීම සමාලෝචනය කෙරේ. මෙම සැලසුම් වල දීර්ඝ කාලීන ස්වභාවය හේතුවෙන් මෙබඳු ඇස්තමේන්තු කැපී පෙනෙන අයුරින් අවිනිශ්චිතතාවන්ට භාජනය වීමේ ඉඩකඩ පවතී. මෙහිදී භාවිත කෙරෙන උපකල්පන සඳහා 38.1.5, 38.2.1, සහ 38.3.5 සටහන් බලන්න.

3.3 දේපළ, පිරිසහ සහ උපකරණ වල සාධාරණ අගය

සමූහයේ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි සහ බදු ඉඩම් වල පවතින ගොඩනැගිලි කවර සමුච්චිත ක්ෂය සහ හානිකරන අලාභයන් අඩු කිරීමෙන් අනතුරුව ප්‍රත්‍යාගණිත දිනයට සාධාරණ අගයට පිළිබිඹු කොට ඇත. එබඳු දේපළ වල සාධාරණ අගය නිශ්චය කිරීම සඳහා සමූහය මගින් ස්වාධීන විශේෂඥයන් යොදවන ලදී. සමාන වත්කම් වල ප්‍රවර්තන අගය පවතින විට මෙවැනි වත්කම් වල අගය තක්සේරු කිරීමේදී එබඳු සාක්ෂි සලකා බලනු ලැබේ.

3.4 දේපළ, පිරිසහ සහ උපකරණ වල ප්‍රයෝජන ජීව කාලය

සමූහය සෑම වාර්තාකරණ දිනයකදීම දේපළ, පිරිසහ සහ උපකරණ වල අවශේෂ වටිනාකම් ප්‍රයෝජන ජීව කාල සහ ක්ෂය වීමේ ක්‍රම සමාලෝචනය කරයි. මෙම වටිනාකම්, අනුපාතික හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේදී කළමනාකාරිත්වයෙහි විනිශ්චය යොදා ගනු ලබන බැවින් ඒවා අවිනිශ්චිතතාවන්ට යටත් වේ.

සමූහය ආදායම් බදුවලට යටත් වන අතර මෙම මූල්‍ය ප්‍රකාශ සකසනු ලබන අවස්ථාවේදී අදාළ කරගත හැකි බදු හිඟ අර්ථකතනය කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතා හේතුවෙන් වර්තන, විලම්බිත හා වෙනත් බදු සහ මුළු ප්‍රතිපාදන තීරණය කිරීම සඳහා විනිශ්චය අවශ්‍ය වේ.

3.5 බැඳුම් සහ අසම්භව්‍යතා

සම්පූර්ණයෙන් පැහැදිලිව පවතින වගකීම් හිගමනය කිරීමේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් පවත්නා අවදානම් ද ඊට ගණනය කෙරේ. අසම්භව්‍ය බැරකම් යනු ආර්ථික ප්‍රතිලාභ මාරුකිරීමේ සම්භාවිතාවක් නොපවතින හෝ විශ්වසනීය ආකාරයට මිනුම්කරණය කළ නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වර්තමාන බැඳුම් වලින් පමණක් පැවැත්ම තහවුරු වන උද්ගත විය හැකි වගකීම් වේ. අසම්භව්‍ය බැරකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී හඳුනා නොගැනෙන අතර ඒවා දුරස්ථ වන්නේ නම් හැර හෙළිදරව් කරනු ලැබේ. බැඳුම් සහ අසම්භව්‍යතා පිළිබඳ විස්තර 44 සටහනෙහි දැක්වේ.

3.6 අයෝජන දේපළ වර්ගීකරණය

කිසියම් දේපළක් ආයෝජන දේපළක් වශයෙන් සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් සිය විනිශ්චය භාවිත කළ යුතු වේ. සිය විනිශ්චය නිත්‍ය ලෙස ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සමූහය මිනුම් දක් සකස් කොට ඇත. එහිදී බදු කුලී උපයන හෝ ප්‍රාග්ධන අගය ඉහළ යාමෙන් ඉපැයීම් දරන හෝ දෙයාකාරයෙන්ම ඉපැයීම් දරන දේපළ ද, සමූහයේ වෙනත් වත්කම් වලින් විශාල වශයෙන් ස්වාධීනව මුදල් ගලන උත්පාදන ද ආයෝජන දේපළ ලෙස සැළකේ වෙනත් ආකාරයකින් කිවහොත්, මෙහෙයුම් සඳහා හෝ සේවා සැපයුම් ක්‍රියාවලියේදී හෝ පරිපාලනයමය කාර්යයන් සඳහා භාවිත කළ හැකි දේපළක් ද, තනි වත්කමක් ලෙස සෘජු මුදල් ගලනයක් සිදුනොකරන දේපළක් ද දේපළක්, පිරිසිදුකර සහ උපකරණයක් වශයෙන් සැළකේ. මෙවැනි දේපළ වල වර්තමානය භාවිතය සැළකිල්ලට ගනිමින් වාර්ෂික පදනමක් මත සමූහය විසින් එහි දේපළ වල ගිණුම්කරණ වර්ගීකරණය තක්සේරු කරයි.

3.7 වැදගත් ගිණුම්කරණ උපකල්පන සහ ඇස්තමේන්තු

සෑම වාර්තාකරණ දිනයකදීම උපකල්පනයන් සිදුකරනු ලබන අතර ඒවා එදිනට පවතින විභේදනම ඇස්තමේන්තු මත පදනම් වේ. ඇස්තමේන්තු විශ්වසනීය ආකාරයෙන් මිනුම් ගත වන බවට තහවුරු කිරීම සඳහා බැංකුව මගින් අත්‍යන්තර පාලන පද්ධතියක් ක්‍රියාවේ යොදවනු ලැබුවද සැබෑ අගයයන් එහි ඇස්තමේන්තු වල අගයයන් ගෙන් වෙනස් විය හැක. ඇස්තමේන්තු සහ ඒ අනුසාරයෙන් සිදු කෙරෙන උපකල්පනයන් අඛණ්ඩව සමාලෝචනයට ලක් කෙරේ. ගිණුම්කරණ ඇස්තමේන්තු වෙත ප්‍රතිශෝධනයන් අදාළ ඇස්තමේන්තු ප්‍රතිශෝධනයට ලක් වන කාලසීමාව තුළ සහ බලපෑමට ලක්වන කවර හෝ අනාගත කාලසීමාවකදී හඳුනාගැනේ.

විනිශ්චය, ඇස්තමේන්තු සහ උපකල්පන කෙරෙහි වඩාත්ම සංවේදී ගිණුම්කරණ ප්‍රමිතීන් පහත විශේෂ කොට දක්වා ඇත.

(i) සාධාරණ අගය මිනුම්කරණය

මූල්‍යමය උපකරණ වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මූල්‍යමය වාර්තාකරණ දිනයේ සාධාරණ අගය අනුව දක්වනු ලැබේ.

සාධාරණ අගය යනු අදාළ මිනුම්කරණ දිනයේදී වෙළඳ පොල සහභාගී වන්නන් අතර හිඟවීම් ගනුදෙනුවකදී වත්කමක් විකිණීමේදී හිමි වන හෝ බැරකමක් මාරු කිරීමේදී ගෙවීමට සිදු වන මිළ වේ.

කිසියම් වත්කමක හෝ බැරකමක වර්ගීකරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් විය සාධාරණ අගය අනුව මිනුම්කරණයට ලක් වන අවස්ථාවකදී හැකි සෑමවිටම සාධාරණ අගය තීරණය කරනු ලබන්නේ බැංකුවට ආසන්නතම ප්‍රවේශය සහිත වඩාත්ම වාසිදායක ක්‍රියාකාරී වෙළඳපොලක තබන ලද ලංසුව හෝ ඉදිරිපත් කරන ලද මිළ සැළකිල්ලට ගනිමිනි. සුදුසු පරිදි සාධාරණ අගය වෙත ණය අවදානම සඳහා වන ගැළපුමක්ද ඇතුළත් කෙරේ.

ක්‍රියාකාරී වෙළඳපොලක් තුළ ලංසුගත බැරකමක ශුද්ධ විවෘත තත්ත්වයක් සඳහා සාධාරණ අගය ඉදිරිපත් කෙරෙන වර්තමාන මිළ වන අතර මූල්‍ය වත්කමක් සඳහා සාධාරණ අගය ලංසුගත මිළ රඳවාගත් හෝ නිකුත් කරන ලද උපකරණයෙහි ඒකක සංඛ්‍යාවෙන් ගුණ කරන ලද අගය වේ.

සක්‍රීය වෙළඳපොලෙහි වෙළඳාම් නොවන කිසියම් වත්කමකට හෝ බැරකමකට අදාළව බැංකුව මගින් සාධාරණ අගය තීරණය කිරීම සඳහා යෝග්‍ය තක්සේරුකරණ ශිල්පීය ක්‍රම භාවිත කරනු ලබන අතර එහිදී වාර්තාකරණ දිනයේ වෙළඳපොල තත්ත්වයන් සහ අවදානම් මත පදනම්ව, ආසන්න නුදුරු කාලයකදී සිදුකරන ලද ගනුදෙනු වලින් ලබාගන්නා ලද මිළ ගණන් භාවිතය, වට්ටම්ගත මුදල් ප්‍රවාහ විමර්ශනයන්, වරණීය මිළකරණ ආකාරීන් සහ වෙනත් තක්සේරුකරණ තාක්ෂණයන් ඇතුළත් කරගැනේ. එසේ කිරීමේදී නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල සාධක උපරිම වශයෙන් යොදාගැනෙන සහ ආයතන විශේෂිත සාධකයන් කෙරෙහි අවම විශ්වාසයක් තබනු ලබන තක්සේරුකරණ ක්‍රමවේදයක් භාවිත කෙරේ.

කිසියම් උපකරණයක සාධාරණ අගය එම උපකරණය සම්බන්ධයෙන්ම නිරීක්ෂණය කළ හැකි වෙනත් වර්තමාන වෙළඳපොල ගනුදෙනු මගින් සන්සන්දනාත්මකව ඔප්පු කොට හැකිනම් (උදා: නවීකරණය හෝ ප්‍රති ඇසුරුම්ගත කිරීමකින් තොරව), මූලික හඳුනාගැනීමේදී උපකරණයක සාධාරණ අගය සඳහා හොඳම සාක්ෂිය වන්නේ ගනුදෙනු කෙරෙන මිළ වන අතර, හැකිනම් නිරීක්ෂණය කළ හැකි වෙළඳපොලක දත්ත පමණක් විවලනයන් වශයෙන් ඇතුළත් වන තක්සේරුකරණ ක්‍රමවේදයක් මත පදනම්ව එළඹෙන අගයයි. එවැනි සාක්ෂි පවතින විටකදී බැංකුව මගින් මූලික හඳුනාගැනීමේදී ලාභ අලාභ සම්බන්ධයෙන් ගනුදෙනු මිළ සහ සාධාරණ අගය අතර වෙනස හඳුනාගැනේ. (උදා: පළමු දිනයේ සිට)

(ii) ණය සහ අත්තිකාරම් මත හානිකරණ ගාස්තු

ණය හා අත්තිකාරම් සඳහා හානිකරණ අලාභ තීරණය කිරීමේදී කළමනාකාරිත්වය විසින් අනාගත මුදල් ප්‍රවාහවල ප්‍රමාණය සහ කාල ගණනය ඇසුරින් මේනත් ගු ත කථි ම සම්බන්ධ විනිශ්චය වැදගත් වේ. මෙම මුදල් ප්‍රවාහ පිළිබඳව ඇස්තමේන්තු සිදුකිරීමේදී බැංකුව ප්‍රධාන වශයෙන් ණයගැතිකරුවන් මූල්‍ය තත්ත්වය සහ එම සුරැකුම් ශුද්ධ සාක්ෂාත් කරගැනීමේ අගය කෙරෙහි අවධානය යොමු කරයි. බොහොමයක් සාධක යොදාගනිමින් සිදුකෙරෙන උපකල්පන මත පදනම්ව සිදුකෙරෙන මෙම ඇස්තමේන්තු සහ සැබෑ ප්‍රතිඵල විකිනෙකට වෙනස් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හානිකරණ දීමනාව වෙත අනාගත වෙනස්කම් සිදු කෙරේ.

හානිකරණය සම්බන්ධ සාමූහික තක්සේරුකරණයකදී ණය සැලසුම් පෙළ ආශ්‍රිත දත්ත (ණය තත්ත්වය/හිඟ මුදල් මට්ටම්, ණය භාවිත කිරීම වැනි) සහ අවදානම පිළිබඳ අවධානය සහ ආර්ථික දත්ත (සේවා වියුක්ති මට්ටම්, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඇතුළුව) සැළකිල්ලට ගැනේ.

4. ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ප්‍රකාශනයන්ගේ වෙනස්වීම්

4.1 නව ප්‍රමිතීන් සහ අර්ථ නිරූපනයන්

මෙම මූල්‍ය ප්‍රකාශනයන්හිදී බැංකුව/සමූහය මගින් ප්‍රථම වරට 2019 ජනවාරි 1 දින හෝ ඉන්පසුව ඇරඹෙන වාර්ෂික කාලපරිච්ඡේදයන් කෙරෙහි බලපවත්වන්නා වූ SLFRS 16 ප්‍රමිතිය යොදා ගනු ලැබීය. මෙම නව ගිණුම්කරණ ප්‍රමිතිය යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වෙනස්වීම්වල ස්වභාවය සහ බලපෑම මෙම මූල්‍ය ප්‍රකාශනවලට සටහන් 30.2 හි විස්තර කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

4.2 SLFRS 16 – කල්බදු

SLFRS 16 – කල්බදු මගින් LKAS 17 – කල්බදු ප්‍රතිස්ථාපනය කරයි. මෙම ප්‍රමිතියෙන් කල්බදු හඳුනාගැනීම, අගයකිරීම, ඉදිරිපත් කිරීම සහ අනාවරණය කිරීම පිළිබඳ මූලධර්ම නියම කරයි.

බැංකුව/සමූහය විසින් 2019 ජනවාරි ආරම්භක යොදා ගැනීමේ දිනය සමඟ වෙනස් කළ අතීතයේ ක්‍රමය භාවිතයෙන් SLFRS 16 යොදා ගනු ලැබීය මෙම ක්‍රමය යටතේ, මෙම ප්‍රමිතිය අතීතයේගිව යොදා ගන්නා අතර ඒ අනුව LKAS 17 යටතේ සංසන්දනාත්මක සංඛ්‍යා නැවත සඳහන්කර වාර්තා නොකරන ලදී.

SLFRS 16 යොදා ගැනීම මත, බැංකුව මෙහෙයුම් කල්බදු ලෙස මෙයට පෙර වර්ගීකරණය කළ කල්බදු භාවිතයට අයිතිය ඇති වන්නේ සහ කල්බදු වගකීම් ලෙස හඳුනාගනී. භාවිතයට අයිතිය ඇති වන්නේ කල්බදු වගකීම්වලට සමාන ප්‍රමාණය මත පදනම් වී හඳුනාගත් අතර පෙර හඳුනාගත් යම් පෙර ගෙවූ සහ උපචිත කල්බදුගෙවීම් සඳහා ගලපන ලදී. කල්බදු වගකීම් මූලික යොදා ගැනීමේ දිනයට වැඩිවන ණය අනුපාතය භාවිතයෙන් මට්ටම් කළ ඉතිරි කල්බදු ගෙවීම්වල වර්තමාන වටිනාකම මත පදනම් වී හඳුනා ගනී.

ටී අමතරව, බැංකුව සමූහය විසින් LKAS 17 යටතේ මෙහෙයුම් කල්බදු ලෙස මෙයට පෙර වර්ගීකරණය කළ කල්බදුවලට SLFRS 16 විසින් අවසර දෙන ලද පහත සඳහන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග යොදා ගනු ලැබීය:

- සාධාරණ සමාන ගතිලක්ෂණ සහිත කල්බදු කළඹකට තනි වට්ටම් අනුපාතයක් යොදා ගැනීම
- මූලික යොදා ගැනීමේ දිනයට භාවිතයට අයිතිය ඇති වන්නේ අගය කිරීමේ මූලික සෘජු පිරිවැය ඉවත් කිරීම

5. සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රමිතීන්

සමූහය මගින් සටහන 5.1 සිට 5.22 දක්වා සඳහන් කොට ඇති පරිදි මෙම ඒකාබද්ධ හා වෙන් වූ මූල්‍ය ප්‍රකාශයන් කෙරෙහි ඒකාකාරීව ගිණුම්කරණ ප්‍රමිතීන් යොදා ගනු ලැබ ඇත.

5.1 ඒකාබද්ධකරණ පදනම

බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ වලින් සමන්විත වේ ඒකාබද්ධකරණ කාර්යය සඳහා බැංකුවේ පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ ඒකාකාරී ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිත කරමින්, මහජන බැංකුවේ වාර්තාකරණ වර්ෂයන් වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබේ.

5.1.1 ව්‍යාපාර සංයෝජන

අත්පත් කරගත් දිනට උදා: පාලනය සමූහය වෙත මාරුකරනු ලැබූ දිනට, අත්පත් කරගැනීමේ ක්‍රමය භාවිත කරමින් ව්‍යාපාර සංයෝජන සඳහා ගණන් දෙනු ලැබේ. අත්පත් කරගැනීමේදී මාරු කරන ලද ප්‍රතිශ්ඨාව මෙන්ම අත්පත් කරගත් හඳුනාගත හැකි ශුද්ධ වත්කම් ද සාමාන්‍යයෙන් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. පැන නගින ඕනෑම කීර්තිනාමයක් හානිකරණය සඳහා වාර්ෂිකව පරීක්ෂාවට ලක් කෙරේ. මිලදී ගැනීම මත පැන නගින ලාභය වහාම ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ. ගනුදෙනු පිරිවැය ණය හෝ ස්කන්ධ සුරැකුම් නිකුත් කිරීම හා සම්බන්ධව ඇත්නම් හැර, දරන ලද වියදමක් ලෙස සැළකේ.

පෙර සිට පවතින සබඳතා පියවීම සම්බන්ධ මුදල් ප්‍රමාණ මාරු කරන ලද ප්‍රතිශ්ඨාවට ඇතුළත් නොවේ වඩාද මුදල් ප්‍රමාණ සාමාන්‍යයෙන් ලාභ හෝ අලාභ තුළ හඳුනාගැනේ.

ගෙවිය යුතු කවර හෝ අසම්පව්‍ය ප්‍රතිශ්ඨාවක් අත්පත් කරගත් දිනට සාධාරණ අගය අනුව මිනුම්කරණය සිදු කෙරේ. අසම්පව්‍ය ප්‍රතිශ්ඨාව ස්කන්ධ ලෙස වර්ග කෙරේ නම්, එය නැවත මිනුම්කරණය සිදු නොකරන අතර ස්කන්ධ තුළ පියවීමට ගණන් දෙනු ලැබේ. නැතිනම් අසම්පව්‍ය ප්‍රතිශ්ඨාවෙහි සාධාරණ අගයෙහි පසුකාලීන වෙනස්කම් ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

5.1.2 පාලනයට යටත් නොවන හිමිකම් (“NCI”)

පාලනයට යටත් නොවන හිමිකම් අත්පත් කරගැනීමේ දිනට අත්පත් කරන්නාගේ හඳුනාගත හැකි ශුද්ධ වත්කම් වල සමානුපාතික කොටසට මිනුම්කරණය කෙරේ. පාලනය අතිමිටීමට හේතු නොවන ආකාරයෙන් පරිපාලිත සමාගමක සමූහය සතු හිමිකම් වෙනස්වීම් සම්බන්ධයෙන් ස්කන්ධ ගනුදෙනු ලෙස ගණන් දෙනු ලැබේ.

5.1.3 පරිපාලිත සමාගම්

“පරිපාලිත” සමාගම් යනු සමූහය විසින් පාලනය වනු ලබන ආයෝජනයන් වේ. සමූහයට ආයෝජනයා සමඟ මැදිහත් වීම හේතුවෙන් එය විචලන ප්‍රතිලාභ වලට නිරාවරනය වේ නම් හෝ විචලන ප්‍රතිලාභ වලට හිමිකම් ලැබේ නම් සහ ආයෝජනයා මත සමූහය සතු බලතල හරහා බලපෑමක් කිරීමේ හැකියාව සමූහය සතු වේ නම්, එවිට සමූහය ආයෝජනයා පාලනය කරයි. පාලනය ආරම්භ වන දින සිට අවසාන වන දින තෙක් පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් කොට ඇත.

5.1.4 පාලනය අහිමි වීම

සමූහයට පාරිපාලිත සමාගමක පාලනය අහිමි වූ විට, එය පරිපාලිත සමාගමෙහි වත්කම් හා බැරකම් සහ ස්කන්ධ හා සබැඳි කවර හෝ පාලනයට මැදිහත් නොවන හිමිකම් සහ වෙනත් සංරචකයන් හඳුනාගැනීමෙන් ඉවත් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්වන කවර හෝ ලාභය හෝ අලාභය, ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ. පාලනය අහිමි වූ විට, පෙර පැවති පරිපාලිත සමාගමෙහි රඳවාගනු ලැබූ කවර හෝ හිමිකමක් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.

5.1.5 ඒකාබද්ධකරණයේදී ඉවත් කෙරෙන ගනුදෙනු

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී අත්පත් සමූහයේ සහ ගනුදෙනු සහ අත්පත් සමූහ ගනුදෙනු තුළින් පැන නගින කවර හෝ උපලබ්ධි නොවූ ආදායම් සහ වියදම් (විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු ලාභ සහ අලාභ හැර) ඉවත් කරනු ලැබේ. උපලබ්ධි නොවූ අලාභ ද උපලබ්ධි නොවූ ලාභ ඉවත් කෙරෙන ආකාරයටම ඉවත් කෙරෙන නමුත් හානිකරණය පිළිබඳ සාක්ෂි කිසිවක් නොපවතින තාක් දුරට එසේ කරනු ලැබේ.

5.2 විදේශ මුදල් පරිවර්තනය

විදේශ මුදල් වලින් සිදු වන ගනුදෙනු එම ගනුදෙනුව සිදු වූ දිනට බලපැවැත්වූ විනිමය තත්කාලීන අනුපාතිකය මත මූලිකව වාර්තා කෙරේ. විදේශ ව්‍යවහාර මුදලින් දක්වා ඇති මූල්‍යමය වත්කම් හා බැරකම් වාර්තාකරණ දිනට විනිමය තත්කාලීන අනුපාතිකය අනුව නැවත පරිවර්තනය කරනු ලැබේ. වෙළඳ නොවන ක්‍රියාකාරකම් මත පැනනගින සියළු වෙනස්කම් ආදායම් ප්‍රකාශයෙහි “වෙනත් මෙහෙයුම් ආදායම්” වශයෙන් ඉදිරිපත් කෙරේ.

විදේශ ව්‍යවහාර මුදලින් වේගිකාසික පිරිවැය අනුව මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, ඒවා හඳුනාගැනීමේ දිනට තත්කාලීන අනුපාතික භාවිත කරමින් පරිවර්තනය කෙරේ. විදේශ ව්‍යවහාර මුදලින් සාධාරණ අගයට මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, සාධාරණ අගය නිශ්චය කෙරෙන දිනයට පවතින තත්කාලීන විනිමය අනුපාතික භාවිත කරමින් පරිවර්තනය කෙරේ.

5.3 මූල්‍ය උපකරණ - මුල්වරට හඳුනාගැනීම

5.3.1 හඳුනාගැනීමේ දිනය

මූල්‍යමය වත්කම් හෝ බැරකම් බැංකුව සාධන පත්‍රයෙහි ගිවිසුම්ගත විධිවිධාන වලට පාර්ශවයක් බවට පත් වූ දින මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගැනෙන අතර එය සාමාන්‍යයෙන් වෙළඳාම් දිනය වේ. ණය සහ ලැබිය යුතු දෑ ණයගැනියන් වෙත මුදල් අත්තිකාරම් (හෝ බේරුම් කල) කල දිනට හඳුනාගැනේ.

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය මත මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. සෛසු සියළු මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගැනේ.

මූල්‍ය වත්කම් සහ බැරකම් සම්බන්ධ විධිමත් නොවන මිළදී ගැනීම් වෙළඳාම් දිනට එනම් බැංකුව සාධන පත්‍රයෙහි ගිවිසුම් විධිවිධාන වලට පාර්ශවයක් වන දිනයේදී හඳුනාගැනේ.

විධිමත් මිලදී ගැනීමක් යනු අදාළ වෙළඳපොලෙහි නියමයක් හෝ ප්‍රඥප්තියක් මගින් පොදුවේ ස්ථාපනය කරන ලද කාලරාමුව තුළ වත්කම් හාරදීම අවශ්‍ය වන නියමයන් සහිත ගිවිසුමක් යටතේ මූල්‍ය වත්කමක් මිලදී ගැනීමකි.

5.3.2 කාර්ය මණ්ඩල ණය සඳහා සංක්‍රමණික දින වෙනස

සියළු කාර්ය මණ්ඩල ණය ලාබදීම වෙත වෙළඳපොල පොලී අනුපාතිකයට පහත මූල්‍ය ප්‍රකාශ සටහන් දැක්වෙන අනුපාතිකයින් ප්‍රදානය කෙරෙන අතර ඒවා සාධාරණ අගය මත හඳුනාගැනේ. සාධාරණ අගය සහ මුදල් වියදම් කළ ප්‍රමාණය අතර වෙනස් සංක්‍රමණික දින වෙනස ලෙස සළකා සඵල පොලී අනුපාතිකය යොදා ගෙන ණය මුදලේ ඉතිරි කාලය තුළ ආදායම් ප්‍රකාශයෙහි සේවක වැය ලෙස ක්‍රමක්ෂය කෙරේ. මෙම ප්‍රමාණය පොලී ආදායමක් ලෙස ද පෙන්වනු ලැබේ. එමනිසා අදායම් ප්‍රකාශයෙහි ශුද්ධ ප්‍රතිඵලය ශුන්‍ය වේ.

5.4 මූල්‍ය උපකරණ මුල් අවස්ථා මිනුම්කරණය

පහත සටහන් 5.4.1. සහ 5.4.2. හි දක්වා ඇති පරිදි මුල් අවස්ථා හඳුනාගැනීමේදී මූල්‍ය උපකරණ වර්ගීකරණය ඒවායේ කොන්දේසි සහ අදාළ උපකරණ කළමනාකරණය සඳහා වන ආකෘතිය මත රඳා පවතී. ලාභය හෝ අලාභය ඔස්සේ සාධාරණ අගයට වාර්තා කෙරෙන මූල්‍ය වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් හැරවනු ලබන සියළු මූල්‍ය උපකරණ මුල් අවස්ථාවේදී ඒවායේ සාධාරණ අගයට එකතු කර මිනුම්කරණය කෙරේ.

5.4.1 ව්‍යාපාර ආකෘති තක්සේරුකරණය

බැංකුව සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වඩාත්ම නොදිත් ප්‍රතනවර්තනය මට්ටමේ ව්‍යාපාර ආකෘතියක් තීරණය කරයි. තනි තනි උපකරණය පදනම් කරගනිමින් කළමනාකාරිත්වයේ අභිමතය මත සමූහයේ ව්‍යාපාර අකෘතිය රඳා නොපවතී. ඒ අනුව සමූහයේ ව්‍යාපාර ආකෘතිය වර්ගීකරණය සඳහා උපකරණයෙන් උපකරණයට එළඹුමක් නොවන අතර පහත දැක්වෙන ආකාරයේ නිරීක්ෂණය කළ හැකි සාධන මත පදනම් වූ ඉහළ මට්ටමේ සාමූහිකරණය වූ කරුණු රැසකි.

- අදාළ ව්‍යාපාර අකෘතිය තුළ දරා සිටින ව්‍යාපාර අකෘතිය සහ මූල්‍ය වත්කම් වල කාර්යසාධනය තක්සේරු කරනු ලබන සහ ප්‍රධාන කළමනාකාරිත්වය වෙත වාර්තා කරනු ලබන ආකාරය.
- ව්‍යාපාර ආකෘතියෙහි (සහ ව්‍යාපාර ආකෘතිය තුළ දරා සිටින මූල්‍ය වත්කම් වල) කාර්යසාධනය සඳහා බලපෑ හැකි අවදානම් සහ විශේෂයෙන් අදාළ අවදානම් කළමනාකරන කර ගනු ලබන ආකාරය.

- ව්‍යාපාරයේ කළමනාකරුවන් වෙත වැටුප් ගෙවනු ලබන ආකාරය. (කළමනාකරණය කරනු ලබන වත්කම් වල සාධාරණ අගය හෝ එක්රැස් කරගත් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහය අනුව වැටුප් ගෙවීම පදනම් වනවාද යන්න)

"නරකම සිද්ධිය" හෝ "පිහිතම සිද්ධිය" වශයෙන් සිද්ධීන් සැලකිල්ලට නොගනිමින් ව්‍යාපාර ආකෘති තක්සේරුකරණය සඳහා සැලකිය යුතු ලෙස අපේක්ෂිත සිද්ධීන් පදනම් කරගනියි. මූලික හඳුනාගැනීම උපලබ්ධි වීමෙන් පසු, බැංකුවේ මුල් අපේක්ෂාවන්ට වෙනස් ආකාරයකින් මුදල් ප්‍රවාහය සිදුවේ නම් එම ව්‍යාපාර ආකෘතියේ දරන ලද ඉතිරි මූල්‍ය වත්කම් වර්ගීකරණය බැංකුව මගින් වෙනස් නොකෙරේ. කෙසේවුවද, මගින් ව්‍යාපාර ආකෘතියේ අලුතින් උත්පාදනය වූ හෝ අලුතින් මිලදී ගත් මූල්‍ය වත්කම් තක්සේරු කිරීමේදී, සමූහය මගින් අතීතයේදී මුදල් ප්‍රවාහ උපලබ්ධි වූ ආකාරය සහ හිඟ ප්‍රාග්ධන ප්‍රමාණය මත පොලිය ඇතුළු සියළු සෛසු අදාළ තොරතුරු සැලකිල්ලට ගනු ලැබේ.

5.4.2 ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂණය (SPPI)

සමූහය මගින් මූලික ණය වැඩපිළිවෙලෙහි ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂා කරමින් ඒවා ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන්නේ ද යන්න හඳුනාගැනේ. මෙහිදී ඒවා හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල වෙනුවෙන් කෙරෙන පොලී ගෙවීම් ලෙස සැලකේ.

මෙම කාර්යය සඳහා "ප්‍රාග්ධනය" යනුවෙන් මූලික හඳුනාගැනීමේදී මූල්‍ය වත්කමේ සාධාරණ අගය ලෙස අර්ථකතනය කෙරේ. කෙසේවුවද, මූල්‍ය වත්කමේ ජීව කාලය තුළ එය වෙනස් විය හැක.

මෙම කාර්යය සඳහා "පොලිය" යන්න මුදලේ කාල අගය, නිශ්චිත කාලපරිච්ඡේදයක හිඟ ප්‍රාග්ධන මුදල ආශ්‍රිත බැර අවදානම, වෙනත් මූලික ණය දීමේ අවදානම් හා පිරිවැය මෙන්ම ලාභ තීරුව සැලකිල්ලට ගැනේ. සමූහය මගින් විනිශ්චයභාවය යොදවමින් මූල්‍ය වත්කම් සඳහා නාමික අගය ලබාදුන් ව්‍යවහාර මුදල් සහ පොලී අනුපාතය පිහිටුවන ලද කාලසීමාව ආදී අදාළ කරුණු සලකා බලනු ලැබේ.

5.5 මූල්‍ය වත්කම් හා බැරකම් වල මිනුම්කරණ කාණ්ඩ (ප්‍රමිතිය 2018 ජනවාරි 1 සිට අදාළ වේ)

ස්කන්ධ උපකරණ සහ ව්‍යුත්පන්නයන් හැර, සියළුම මූල්‍ය වත්කම්, වත්කම් කළමනාකරණය සඳහා වන සමාගමෙහි ව්‍යාපාර ආකෘතියෙහි සහ

- ක්‍රමක්ෂය පිරිවැය (සටහන 5.5.1.)
- වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව (සටහන 5.5.2.)
- ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව (සටහන 5.5.3.)

5.5.1 ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද මූල්‍ය උපකරණ

ණය උපකරණ පහත දැක්වෙන තත්ත්වයෙන් පවතින විට ණය උපකරණයන්හි ආයෝජන ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ :

- විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන්
- පහත හැරීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට : සහ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණසාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටින විට.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

මෙම ණය උපකරණ මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගෙන, පසුව ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. බැරකම් හානිකරණය පහත සටහන 5.6 'වත්කම් හානිකරණය' හි දක්වා ඇති පරිදි පියවර තුනක අපේක්ෂිත බැරකම් අලාභ ආකෘතිය මත පදනම් වේ.

බැරකු වෙතින් ණය හා ලැබිය යුතු දෑ, වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ

පහත දැක්වෙන කොන්දේසි දීර්ඛවීමට සපුරාලන බැරවත් සමූහය මගින් බැරකු වෙතින් ණය හා ලැබිය යුතු දෑ සහ වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කරනු ලබයි:

- මූල්‍ය වත්කම ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණ සාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටීම.
- මූල්‍ය වත්කම විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි වලින් සමන්විත වීම.

5.5.2 වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද මූල්‍ය උපකරණ ණය උපකරණ

පහත දැක්වෙන තත්ත්වයෙන් පවතින විට ණය උපකරණයන්හි ආයෝජන වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ:

- විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට : සහ
- ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණ සාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටින විට.

මෙම ණය උපකරණ මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගෙන, පසුව ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. සාධාරණ අගය වෙනස්වීමෙන් පැන නගින ලාභ හෝ අලාභ වෙන් වූ ස්කන්ධ සංරචකයක් ඇතුළත වෙනත් විස්තීර්ණ ආදායමෙහි දැක්වේ. හානිකරණ අලාභයන් හෝ ප්‍රතිවර්තනයන්, පොලී ආදායම සහ විදේශ ව්‍යවහාර මුදල් ලාභ හෝ අලාභයන් ලාභ හා අලාභ තුළ හඳුනාගැනේ. පෙර වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනා ගැනුණු, බැහැර කිරීමෙන් අනතුරුව, සම්පූර්ණ ලාභ හෝ අලාභ ආදායමට ස්කන්ධ ප්‍රකාශයෙන් ප්‍රතිවර්ගීකරණය කෙරේ.

බැරකම් හානිකරණය මූල්‍ය වත්කම් වලට අදාළ කොට ඇති පරිදි පියවර තුනක අපේක්ෂිත බැරකම් අලාභ ආකෘතිය මත පදනම් වේ. අපේක්ෂිත බැරකම් අලාභ ආකෘතිය පහත සටහන 5.6 "වත්කම් හානිකරණය" හි දක්වා ඇත.

ස්කන්ධ උපකරණ

කළමනාකාරීත්වය මගින් අවලංගු කළ නොහැකි වරණයක් සිදු කරන ලද විට, වෙළඳාම පිණිස දරා සිටීමක් හෝ බැරකුම මගින් SLFRS 3 "ව්‍යාපාර සංයෝජන" ප්‍රතිභිය අදාළ වන ව්‍යාපාර සංයෝජනයක අසම්භාව්‍ය ප්‍රතිශ්ඨාවන් නොමැති ස්කන්ධ උපකරණ වල ආයෝජනයන් වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ.

කළමනාකාරීත්වය මගින් වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව වරණයක් පිළිබඳ සැළකිල්ලට නොගැනෙන අයෝජන කළඹ සඳහා, නියතයක් වශයෙන් විවැනි ආයෝජන ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ.

වෙනත් විස්තීර්ණ ආදායම හි ඉදිරිපත් කෙරෙන මුදල් ප්‍රමාණයන් පසුව ලාභ හෝ අලාභ වෙත මාරු නොකෙරේ. විවැනි ආයෝජනයන්හි ලාභාංශ ලාභ හෝ අලාභ තුළ හඳුනාගැනේ.

5.5.3 ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව මූල්‍ය වත්කම්

ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව මූල්‍ය වත්කම් අනුව වන අයිතමයන් පහත දැක්වෙන කරුණු වලින් සමන්විත වේ:

- අ) වෙළඳාම පිණිස දරා සිටින:
- ආ) මුල් වරට හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ මත සාධාරණ අගය වශයෙන් නම් කරන ලද අයිතම: සහ
- ඇ) හුදෙක් ප්‍රාග්ධන හෝ පොලී ගෙවීම් නියෝජනය නොකරන ගිවිසුම්ගත කොන්දේසි සහිත ණය උපකරණ

ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව දරා සිටින මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර, ඒ සමග ගනුදෙනු පිරිවැය දරන ලද අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. පසුව, ඒවා සාධාරණ අගය අනුව මිනුම්කරණය කොට කවර හෝ ලාභ හෝ අලාභ ඒවා පැන නගින අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ.

මූල්‍ය වත්කමක් සාධාරණ අගය අනුව මිනුම්කරණය කරනු ලබන අවස්ථාවේදී, බැරකම් අවදානමෙහි වෙනස්වීම් වෙත ආරෝපනය කළ යුතු සාධාරණ අගයෙහි වලනය නියෝජනය වන පරිදි, විරුද්ධ පාර්ශවයේ ණය වටිනාකම පිළිබඳ වන අයුරින් බැරකම් තක්සේරු ගැළපුමක් ඇතුළත් කෙරේ.

අ) වෙළඳාම පිණිස දරා සිටින මූල්‍ය උපකරණ

වෙළඳාම පිණිස දරා සිටින යනුවෙන් මූල්‍ය උපකරණයක් වර්ගීකරණයට ලක් වනුයේ එය හුදු කාලයේදී විකිණීම හෝ ප්‍රතිමුද්‍රා ගැනීමේ මූලික අරමුණින් යුතුව අත්පත් කරගැනීම හෝ දරනු ලැබීම සිදුවූයේ නම්, හෝ එමගින් කෙටි කාලීන ලාභ ලැබීමේ සාක්ෂි සහිත එක්ව කළමනාකරණය කරනු ලබන මූල්‍ය උපකරණ කළඹක කොටසක් නිර්මාණය කරනු ලබයි නම්, හෝ එය සුදුසුකම් ලබන ඉදිරි රැකුම් සබඳතාවයක නොවන ව්‍යුත්පන්නයක් වන්නේ නම් වේ. වෙළඳ ව්‍යුත්පන්නයන් සහ වෙළඳ සුරැකුම් වෙළඳාම පිණිස දරා සිටින වශයෙන් වර්ගීකරණය කෙරෙන අතර සාධාරණ අගය අනුව හඳුනාගැනේ.

ආ) ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන වශයෙන් නම් කරන ලද මූල්‍ය උපකරණ

මුල් වරට හඳුනාගැනීමේදී, මූල්‍ය උපකරණ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන වශයෙන් නම් කෙරේ. කිසියම් මූල්‍ය වත්කමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන්නේ, එසේ කිරීම තුළින් වත්කම් හෝ බැරකම් වෙනස් වූ පදනම් මත මිනුම්කරණය ඔස්සේ පැන නැගිය හැකි මිනුම්කරණ සහ හඳුනාගැනීමේ අනතුරුලතාවයන් සම්පූර්ණයෙන් ඉවත් කෙරේ නම් හෝ සැළකිය යුතු මට්ටමින් අවප්‍රමාණය කෙරේ නම් පමණි.

කිසියම් මූල්‍ය බැරකමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන්නේ එමගින් ගිණුම්කරණ නොගැළපීම සම්පූර්ණයෙන් ඉවත් කෙරේ නම් හෝ සැලකිය යුතු මට්ටමින් අවප්‍රමාණය කෙරේ නම් හෝ:

- ධාරක ගිවිසුමක් අත්‍යන්තරව ව්‍යුත්පන්න වීමක් හෝ වැඩි ගණනකින් සමන්විත වන්නේ නම් : හෝ
- මූල්‍ය වත්කම් හා බැරකම් ද්විත්වයම කළමනාකරණය සහ ඒවායේ කාර්යසාධනය ලේඛනගත අවදානම් කළමනාකරණ හෝ ආයෝජන ක්‍රමෝපායකට අනුකූලව සාධාරණ අගය අනුව තක්සේරු කෙරෙන්නේ නම් වේ.

මූල්‍ය බැරකමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන අවස්ථාවකදී, බැංකුවේ ස්වකීය බැරකම් තත්ත්වය තුළ ආරෝපනය කළ යුතු සාධාරණ අගයෙහි වෙනස්වීම් ගණනය කරනු ලබන්නේ, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල පොලී අනුපාතිකයන්ට ඉහළින් බැරකම පැතිරීමේ වෙනස්වීම් නිර්ණය කිරීමෙනි.

5.5.4 ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සහ ඉදිරි රැකුම් ගිණුම්කරණය

ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ යනු මිල, ලැයිස්තුගත කොටස් හෝ වෙනත් විචල්‍යත්ව යටත්ව අගය ව්‍යුත්පන්න කර ගනු ලබන ගිවිසුම් වන අතර සාමාන්‍යයෙන් මේවා හුවමාරු, ඉදිරිගාමී අනුපාතික ගිවිසුම්, අනාගතයන් සහ වරණයන්ගෙන් සමන්විත වේ.

ව්‍යුත්පන්නයන් බලාත්මක ඉදිරි රැකුම් සබඳතාවයක කොටස් වූ සහ ඉදිරි රැකුම් ව්‍යුත්පන්නයන් වශයෙන් නම් කරන ලද අවස්ථාවක හැරුණු විට, සියළු ව්‍යුත්පන්නයන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේදී සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර වෙළඳ කටයුතු වශයෙන් වර්ගීකරණය කෙරේ. ව්‍යුත්පන්නයක ධාරක අගය අදාළ ගිවිසුමෙහි ජීව කාලය පුරා සාධාරණ අගය අනුව ප්‍රතිමිනුම්කරණය කෙරේ. ව්‍යුත්පන්නයන් ඒවායේ සාධාරණ අගයට ධනාත්මක වන විට වත්කම් වශයෙන්ද සාධාරණ අගය සෘණාත්මක වන විට බැරකම් වශයෙන්ද දැක්වේ.

5.5.5 මූල්‍ය වත්කම් හා බැරකම් ප්‍රතිවර්ගීකරණය

SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීමත් සමග බැංකුව මගින් මුල් වරට හඳුනාගැනීමෙන් පසු වන මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණ කරන ලද්දේ එබඳු මූල්‍ය වත්කමක් කළමනාකරණය සඳහා වන ව්‍යාපාර ආකෘතියෙහි වෙනසක් සිදුවුවහොත් පමණි. එබඳු ප්‍රතිවර්ගීකරණයන් ප්‍රතිවර්ගීකරණ දිනයේ සිට අනාගතයේ භාවිත කළ හැකි වශයෙන් යොදා ගැනේ.

5.6 මූල්‍ය වත්කම් හානිකරණය

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට මිනුම්කරණය නොකෙරෙන පහත දැක්වෙන මූල්‍ය වත්කම් කාණ්ඩයන්හි සඳහා අපේක්ෂිත බැරකම් අලාභය මැන බැලීමේදී බැංකුව සහ සමූහය විසින් අදියර තුනකින් යුතු එළඹුමක් යොදා ගැනේ.

- වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන ණය සාධන පත්‍ර
- ණය බැඳීම්: සහ
- මූල්‍ය අප ගිවිසුම්

ස්කන්ධ ආයෝජනයන් මත කිසිදු අපේක්ෂිත බැරකම් අලාභයක් හඳුනාගනු නොලැබේ.

මූලික හඳුනාගැනීමේ සිට ණය අවදානම වෙනස්වීම මත පදනම්ව මූල්‍ය වත්කම් පහත දැක්වෙන අදියර තුන හරහා ගමන් කරයි.

1 අදියර: මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් නොමැති වූ සහ ආරම්භයේ පටන් ණය පිරිහීමක් නොමැති වත්කම් සඳහා, ඊළඟ මාස 12 තුළ ඇති විය හැකි පැහැර හැරීමේ සිදුවීමේ සම්භාවිතාව ආශ්‍රිත ජීවකාල අපේක්ෂිත බැරකම් අලාභ කොටස හඳුනාගැනේ.

බැංකුව සැලකිය යුතු ණය පිරිහීමක් නොමැති ගනුදෙනුකරුවන් වෙතින් මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය තීරණය කරයි.

2 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් නොවූ මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් සහිත වනෙත් ආරම්භයේ පටන් ණය හානිකරණයක් නොමැති වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයක් (උදා: මූල්‍ය වත්කමෙහි ඉතිරි වූ ජීව කාලය පාදක කර ගනිමින්) හඳුනාගැනේ.

බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව, අදියර 3 යටතේ වර්ගීකරණය කරන ලද ණය පහසුකම් හැරුණු විට, සම්මතයෙහි අවශ්‍යතාවන්ට අනුව සැලකිය යුතු හානිකරණයන් නියමිත දිනයෙන් පසු දින 30 ක් ගතවූ යන නිශ්ප්‍රභාත්මක උපකල්පනය ඔස්සේ මිනුම්ගත කෙරේ.

බැංකුව ණය පහසුකම්/වත්කම්, ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකක් දක්වා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත ණය, මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියමය අනුව අදියර 2 යටතේ සළකා බැලීම කෙරෙහිද බැංකුවේ අවධානය යොමුව ඇත.

3 අදියර: ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් වූ කිසියම් වත්කමක ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහයෙන් වෙත අතිතකර බලපෑමක් ඇති කරන ආකාරයේ සිදුවීම් එකක් හෝ වැඩි ගණනක් පවතින විට අදාළ වත්කම ණය හානිකරණයට ලක් වූ වශයෙන් හඳුනාගැනේ. හානිකරණයට ලක් වූ වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය හඳුනාගැනෙනුයේ, දළ ධාරණ වටිනාකමට වඩා ක්‍රමිකෂය පිරිවැය අනුව සඵල පොලී අනුපාතිකය (දළ ප්‍රතිපාදන වලින් ශුද්ධව) යොදා ගනිමිනි.

SLFRS 9 ප්‍රමිතියෙහි දක්වා ඇති පරිදි සහ අක්‍රීය ණය වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණයන්ට යටත්ව බැංකුව, ගනුදෙනුකරුවකුගේ ගිවිසුම්ගත ගෙවීම් නියමිත දිනට වඩා දින 90 කට වැඩි සංඛ්‍යාවක් කල් ගතව ඇති විට අදාළ ණය පහසුකම් පිළිබඳව තීරණයකට එළඹේ.

ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම්/වත්කම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත කළ ණය සහ ප්‍රතිසැකසුම්ගත ණය අදියර 3 යටතේ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් අනුව අදාළ සියළුම ණය පහසුකම්/ගනුදෙනුකරුවන් අක්‍රීය වශයෙන් වර්ගීකරණයට ලක් වේ.

5.6.1 හානිකරණයේ අදියර නිශ්චය කිරීම

එක් එක් වාර්තාකරණ දිනයේදී, වාර්තාකරණ දිනය හා මූලික හඳුනාගැනීමේ දිනය අතර අපේක්ෂිත ජීව කාලය මුළුල්ලේ ගෙවීම් පැහැරහැරීමක් සිදුවීමේ අවදානම හා සසඳමින්, බැංකුව මූලික හඳුනාගැනීමේ සිට වත්කම් සම්බන්ධ සැලකිය යුතු ණය අවදානමෙහි වැඩිවීමක් පවතිනු යන්න තක්සේරු කරයි. බැංකුව මගින් මෙම අරමුණ උදෙසා අනවශ්‍ය පිරිවැයක් හෝ ප්‍රයත්නයක් නොමැතිව ලබාගත හැකි අදාළ වන සාධාරණ සහ සහයෝගී තොරතුරු මෙහිදී සළකා බැලේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

වත්කම් තත්ත්වය පිරිහීමට ලක් වෙමින් පවතිද්දී, අදාළ වත්කම අපේක්ෂිත බැරකම් අලාභයෙහි අදියර ඔස්සේ සංවරනය වේ. පසු කාලපරිච්ඡේදයකදී වත්කමෙහි තත්ත්වය වැඩිදියුණු වුවහොත් සහ කවර හෝ පෙර හඳුනාගත් ණය අවදානම් වැඩිවීමක් ප්‍රතිවර්තනට වුවහොත්, එවිට අවිනිශ්චිත ණය සඳහා වන ප්‍රතිපාදන ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයෙහි සිට මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය වෙත ප්‍රතිවර්තනය වේ. මූලික හඳුනාගැනීමේ සිය සැලකිය යුතු අන්දමින් පිරිහීමට ලක් නොවූ, හෝ පිරිහීම බැරකමට ආයෝජන ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ පවතී නම්, හෝ නියමිත දිනයේ සිට දින 30 කට අඩු කලක් ගෙවීම් පැහැර හැර ඇති නම් එවැනි වත්කම් පහළ ණය අවදානමක් සහිත ඒවා බවට සැලකේ. මෙවැනි වත්කම් සඳහා අවිනිශ්චිත ණය සඳහා ප්‍රතිපාදන මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය මත පදනම් වේ. වත්කම එක්රැස් කරගත නොහැකි විටකදී, එය ආශ්‍රිත ප්‍රතිපාදනයට එදිරිව කපා හැරේ. එබඳු වත්කම් කපා හැරෙනුයේ, සියළුම අවශ්‍ය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ කිරීමෙන් සහ අලාභ ප්‍රමාණය තීරණය කිරීමෙන් අනතුරුවය.

බැරකම කිසියම් වත්කමක ණය අවදානම සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතිද යන්න කේවල හෝ සාමූහික පදනමක් මත නිශ්චය කරයි. තානිකරණයේ සාමූහික තක්සේරුකරණ අරමුණු උදෙසා, මූල්‍ය සාධන පත්‍රයන් ගිණුම් සාධන පත්‍ර වර්ගය, ණය අවදානම ශ්‍රේණිගත කිරීම්, මූලික හඳුනාගැනීමේ දිනය, කල්පිරීම දක්වා ඉතිරි කාලසීමාව, ක්ෂේත්‍රය සහ වෙනත් කරුණු සැලකිල්ලට ගනිමින්, පොදු ණය අවදානම් ලක්ෂණ අනුව වර්ගීකරණය ලක් කෙරේ.

5.6.2 අපේක්ෂිත ණය අලාභ මිනුම්කරණය

අපේක්ෂිත ණය අලාභයන් අපක්ෂපාති සහ සම්භාවිතාව මත බර තබන ලද අපේක්ෂිත අලාභ වල ඇස්තමේන්තු ඇසුරින් හඳුනාගැනෙන අතර පහත දැක්වෙන පරිදි මිනුම්කරණය කෙරේ:

- වාර්තාකරණ දින වන විට ණය තානිකරණය නොවූ වත්කම්: සියළුම මුදල් හිඟයන්හි වර්තමාන වටිනාකම, මූල්‍ය වත්කමෙහි ජීව කාලය මුළුල්ලේ සඵල පොලී අනුපාතිකය අනුව වට්ටම් කෙරේ. මුදල් හිඟය යනු, ගිවිසුම අනුව බැරකමට අය විය යුතු මුදල් ප්‍රවාහ සහ බැරකමට ලබාගැනීමට අපේක්ෂා කරන මුදල් ප්‍රවාහ අතර වෙනස වේ.
- වාර්තාකරණ දින වන විට ණය තානිකරණය නොවූ වත්කම්: දළ ධාරණ මුදල් ප්‍රමාණය සහ ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම අතර වෙනස සඵල පොලී අනුපාතිකය අනුව වට්ටම් කෙරේ.
- ඉටු නොකරන ලද ණය බැඳීම්: බැඳීම් ඉටු කළහොත් බැරකම වෙත අය විය යුතු ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ සහ බැරකම ලබාගැනීමට අපේක්ෂා කරන මුදල් ප්‍රවාහ අතර වෙනසෙහි වර්තමාන වටිනාකම වේ.
- මූල්‍යමය ඇප ගිවිසුම්: බැරකම මගින් අය කර ගැනීමට අපේක්ෂා කරනු ලබන කවර හෝ මුදලක් අඩුකොට, දරන්නා වෙත ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂිත ගෙවීම් වශයෙන් වේ.

ඉදිරි දර්ශක තොරතුරු ඇතුළුව බැරකම මගින් අපේක්ෂිත බැරකම් අලාභයන් ගණනය කරනු ලබන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, මූල්‍ය වත්කම් වල ණය ගුණාත්මකභාවය කොටස බලන්න. අපේක්ෂිත බැරකම් අලාභයන් මත ණය වෙත කෙරෙන නවීකරණයන්හි බලපෑම පිළිබඳ විස්තර සඳහා අපේක්ෂිත ණය අලාභයන් සඳහා ප්‍රතිපාදන සටහන බලන්න. අපේක්ෂිත ණය අලාභයන් අදායම් ප්‍රකාශය තුළ අවිනිශ්චිත ණය සඳහා ප්‍රතිපාදන යොදාගනිමින් හඳුනාගැනේ. වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය සාධන පත්‍ර මිනුම්කරණය කෙරෙන අවස්ථාවන් හිදී, තුන් අදියර වළඹුම මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභයන් මිනුම්කරණය, මූල්‍ය වත්කම් ක්‍රමක්ෂය පිරිවැය අනුව යොදාගනිමින් සිදු කෙරේ. බැරකම මගින් ප්‍රතිපාදන ගාස්තුව ආදායම් ප්‍රකාශය තුළද, අනුරූප මුදල වෙනත් විස්තීර්ණ ආදායම තුළද, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ වත්කමෙහි ධාරණ වටිනාකමෙහි කිසිදු අඩු නොකර ද හඳුනාගැනේ.

5.7 මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනාගැනීම බැහැර කිරීම

5.7.1 මූල්‍ය වත්කම්

වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමේ අයිතිය අවසන් වූ විට හෝ වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමට ඇති අයිතිය බැරකම වත්කමෙහි සියළු අවදානම් සහ ප්‍රතිලාභයන් නිතර වශයෙන් අන් අයට පවරා තිබීම යන අවස්ථාවන්හිදී බැරකම විසින් මූල්‍ය වත්කමක් හඳුනාගැනීම බැහැර කරනු ලැබේ. බැරකම විසින් නිර්මාණය කරනු ලබන හෝ රඳවාගෙන සිටින මාරු කරන ලද වත්කමට අදාළ කවර හෝ හිමිකමක් වෙනම වත්කමක් හෝ බැරකමක් වශයෙන් හඳුනාගැනේ.

5.7.2 මූල්‍ය බැරකම්

බැරකම යටතේ පවතින බැඳීම අත්හළු විට හෝ අදාළ ගිවිසුම අවලංගු වූ විට හෝ කල් ඉකුත් වූ විට බැරකම මගින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙන් මූල්‍ය බැරකම හඳුනාගැනීම බැහැර කරනු ලැබේ.

5.7.3 මූල්‍ය උපකරණ හිලවී කිරීම

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලවී කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ශුද්ධ වටිනාකම වාර්තා කරන්නේ, හඳුනාගත් වටිනාකම හිලවී කිරීමට ප්‍රවර්තන ලෙස බලගැන්විය හැකි නීතිමය අයිතියක් ඇත්තේ නම් පමණක්ම වන අතර, ශුද්ධ පදනමක් මත පියවීමට නැතහොත් උපලබ්ධි කරගැනීමට හා සමගාමීව බැරකම් අවසන් කිරීමට අනිප්‍රායක් ඇත්තේ නම් පමණි.

5.8 කල්බදු

5.8.1 මූල්‍ය කල්බදු ආදායම

නෛතික හිමිකම හැර හිමිකාරත්වය හා සබැඳි සියළුම අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් සැලකිය යුතු ලෙස ගනුදෙනුකරුවන් වෙත මාරුකරමින් සමූහය විසින් ගනුදෙනුකරුවන් වෙත කල්බදු මත ලබාදෙන ලද වත්කම් මූල්‍ය කල්බදු වශයෙන් වර්ගීකරණය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ ලැබිය යුතු මුදල් ලැබිය යුතු කල්බදු කුලිය යටතේ ඇතුළත් කොට ඇත. ලැබුණු මූලික කුලිය අඩු කිරීමෙන් පසුව කල්බදු ශේෂයන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කොට ඇත. කල්බදු මත ලබාදී ඇති වත්කම් වල පිරිවැය ඉක්මවා ලැබිය යුතු සමාහාර තුළ අතිරික්තයෙන් මුළු නොපියවූ ආදායම සැලසී ලබයි. කල්බදු දීම ක්‍රියාත්මක වූ මාසයේ ආරම්භ වූ බදු කාලසීමාව පුරා නොඉපයූ ආදායම, බද්දේ ඉතිරිව පවතින ලැබිය යුතු ශේෂයට සමානුපාතිකව ආදායමට ඇතුළත් කෙරේ.

5.9 මුදල් සහ මුදල් සමාන දෑ

අතැති මුදල්, බැරකම වල පවතින ශේෂයන්, බැරකම වල ස්ථාපන, ඒකීක්ෂ මුදල් සහ කෙටිකාලීන දැන්වීම් මුදල්, මුදල් හා මුදල් සමාන දෑ ලෙස සැලකේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 17 හි මුදල් සහ කෙටිකාලීන අරමුදල පිළිබඳ විස්තර දක්වා ඇත.

5.10 අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න

වෙළඳ වත්කම් සහ බැරකම් වශයෙන් වර්ගීකරණය නොකරන ලද සියළුම ව්‍යුත්පන්න වත්කම් සහ බැරකම් අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න වලට අයත් වේ. අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට මිනුම් කෙරේ.

5.11 ආයෝජන දේපළ

කුලී ආදායම ඉපයීම හෝ ප්‍රාග්ධන අගය වැඩිවීම හෝ මෙම කරුණු දෙකම වෙනුවෙන් දරා සිටින එනමින් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා නොපවතින දේපළ ආයෝජන දේපළ වේ. මේවා නාණ්ඩ හා සේවා නිපැයුම හෝ සැපයුම හෝ පරිපාලන කාර්යයන් වෙනුවෙන් භාවිත කෙරේ.

5.11.1 හඳුනාගැනීමේ පදනම

ආයෝජන දේපළ හා සබැඳි අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය තුළට ගලා ඒමේ සම්භාවිතාවක් පවතී නම් සහ ආයෝජන දේපලෙහි පිරිවැය විශ්ලේෂණය ලෙස මිනුම්කරණය කළ හැකි වේ නම් ආයෝජන දේපළ හඳුනාගැනීම සිදුවේ.

5.11.2 මිනුම්කරණය

ආයෝජන දේපළක් මුල් අවස්ථාවේදී එහි පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ. මීලට ගත් ආයෝජන දේපළක පිරිවැය, එහි ගත් මිල සහ කවර හෝ සෘජුවම පැවරිය හැකි වියදම් වලින් සැදුම් ලබයි. ස්වයං නිර්මිත ආයෝජන දේපළ වල පිරිවැය, ඉදිකිරීම හෝ සංවර්ධනය කිරීම අවසන් කරන ලද දිනට එහි පිරිවැය වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 40 "අයෝජන දේපළ" වෙත අනුකූලව සමූහය ආයෝජන දේපළ සඳහා පිරිවැය ආකෘතිය ආදේශ කරයි. ඒ අනුව, ආයෝජන දේපළ ලෙස වර්ගීකරණය කරන ලද ගොඩනැගිලි, කවර හෝ සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකරණ අලාභ අඩු කර පිරිවැය සඳහන් කරනු ලැබේ.

5.12 අස්පෘශ්‍ය වත්කම් හා කීර්තිනාමය

5.12.1 කීර්තිනාමය

අත්පත් කරගැනීමේ දිනට අත්පත් කරගත් පරිපාලිත සමාගමෙහි ශුද්ධ හඳුනාගත හැකි වත්කම් වල සමූහයේ පංශුව සතු සාධාරණ අගය ඉක්මවන අත්පත් කරගැනීමේ පිරිවැයෙහි අතිරික්තය කීර්තිනාමය නියෝජනය කරයි. ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කීර්තිනාමය හානිකරණය සම්බන්ධයෙන් වාර්ෂිකව හෝ සිදුවීම් හෝ පවතින තත්ත්වයන් වෙනස්වීම් විය හැකි වි ඇති බව හඟවයි නම්, වියටත් වඩා අඩු කාල රාමු තුළ පරීක්ෂා කර සමුච්චිත හානිකරණ අලාභ අඩු කර පිරිවැයට ධාරණය කෙරේ. කීර්තිනාමය මත හානිකරණ අලාභ ප්‍රතිවර්තනය නොකෙරේ.

5.12.2 මෘදුකාංග

සමූහය විසින් අත්පත් කරගන්නා ලද මෘදුකාංග, සමුච්චිත ක්‍රමක්ෂය සහ කවර හෝ හානිකරණ අලාභ අඩු කර පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ.

අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග මත වියදම්, සමූහය විසින් අදාළ සංවර්ධනය සම්පූර්ණ සිය අතිප්‍රාය සහ හැකියාව විදහා දැක්වීමට සමත් වූ විට සහ අදාළ සංවර්ධනය සම්පූර්ණ කිරීමේ පිරිවැය විශ්ලේෂණය අසුරින් මැනිය හැකි වූ විට හඳුනාගැනේ. අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග වල ප්‍රාග්ධනික පිරිවැයට එම මෘදුකාංගය සකස් කිරීම වෙනුවෙන් සෘජුවම පැවරිය හැකි සියළු පිරිවැය සහ ප්‍රාග්ධනික ණය ගැනීම් පිරිවැය ඇතුළත් වන අතර එම ප්‍රාග්ධනික පිරිවැය එහි ප්‍රයෝජනවත් ආයු කාලය මුළුල්ලේ ක්‍රමක්ෂය කෙරේ. සමුච්චිත ක්‍රමක්ෂය සහ තවර හෝ හානිකරණ අඩු කර ප්‍රාග්ධනික පිරිවැයට මෙම අභ්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග සඳහන් කරනු ලැබේ.

මෘදුකාංග වත්කම් වෙනුවෙන් පසුකාලීනව කෙරෙන වියදම් ප්‍රාග්ධනායනය කරනු ලබන්නේ එය සම්බන්ධව ඇති නිශ්චිත වත්කමෙහි ගැබ්ව ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ ඒ මගින් වැඩි වන විට පමණි. අනෙකුත් සියළුම වියදම් ඒවා දරන ලද ආකාරයට වියදම් ලෙස දැක්වේ.

5.12.3 ක්‍රමක්ෂය

මෘදුකාංග භාවිතයට ලබාගත හැකි දින සිට එහි ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය මුළුල්ලේ ආදායම් ප්‍රකාශය තුළ සරල රේඛීය පදනමින් ක්‍රමක්ෂය කෙරේ. වර්තන හා සාපේක්ෂ නිපැයුම් වලට අදාළව මෘදුකාංග වල ඵලදායී ජීව කාලය වසර පහකි.

ක්‍රමක්ෂය ක්‍රම, ඵලදායී ජීව කාල සහ අවශේෂි අගයන් සෑම වාර්තා කරන දිනටම සමාලෝචනය කර යෝග්‍ය පරිදි ගැලපීම් කරනු ලැබේ .

5.13 මූල්‍ය නොවන වත්කම් හානිකරණය

5.13.1 හඳුනාගැනීමේ පදනම

වත්කමක් හානිකරණය පිළිබඳ හැඟවීමක් ඇතිද යන්න බැංකුව සෑම දිනටම තක්සේරු කරයි කිසියම් හැඟවීමක් ඇති නම්, හෝ වත්කමක් වෙනුවෙන් වාර්ෂික හානිකරණ පරීක්ෂාව අවශ්‍ය වන්නේ නම්, බැංකුව වත්කමෙහි නැවත අයකර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. වත්කමක් හෝ මුදල් ජනන ඒකකයක විකිණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය සහ එහි භාවිත අගය යන දෙකෙන් වඩාත් වැඩි අගය වත්කමක නැවත අයකර ගත හැකි වටිනාකම වේ. වත්කමක් හෝ මුදල් ජනන ඒකකයක ධාරණ අගය එහි නැවත අය කර ගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවක වත්කම් හානිකරණ වූ ලෙස සැලකෙන අතර, එහි නැවත අය කරගත හැකි අගයට සටහන් කරනු ලැබේ. භාවිත අගය තක්සේරු කිරීමේදී, මුදල් කාල අගය සහ වත්කමට සුවිශේෂී වූ අවදානම් වල ප්‍රවර්තන වෙළඳපොල තක්සේරු පිළිබිඹු කරන බදු වලට පෙර වට්ටම් අනුපාතිකයක් භාවිත කරමින් ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ ඒවායේ වර්තමාන අගයට වට්ටම් කරනු ලැබේ. විකිණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය නිශ්චය කිරීමේදී, යෝග්‍ය ආගණන ක්‍රමයක් භාවිත කෙරේ. ආගණන ගුණිත, ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන පරිපාලිත සමාගම් වල මිල ප්‍රකාශිත කොටස් මිල ගණන් හෝ වෙනත් පවතින සාධාරණ අගය සුවක මගින් මෙම ආගණනයන් තහවුරු කරනු ලැබේ.

5.13.2 මිනුම්කරණය

කීර්තිනාමය හැර වෙනත් වත්කම් වෙනුවෙන් පූර්වයෙන් හඳුනාගන්නා ලද හානිකරණ අලාභ තවදුරටත් නොපැවතීම නැතහොත් අඩුවීම පිළිබඳ හැඟවීමක් තිබේද යන්න සම්බන්ධයෙන් සෑම වාර්තා කරන දිනටම තක්සේරුවක් කරනු ලැබේ. එවැනි හැඟවීමක් පවතී නම්, බැංකුව වත්කමෙහි හෝ මුදල් ජනන ඒකකයෙහි නැවත අය කර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. අවසන් වරට හානිකරණ අලාභය හඳුනාගැනීමේ සිට වත්කමෙහි නැවත අය කර ගත හැකි වටිනාකම නිශ්චය කිරීම පිණිස භාවිත කරන ලද උපකල්පන වල වෙනසක් සිදුවී තිබේ නම් පමණක් පූර්වයෙන් හඳුනාගනු ලැබූ හානිකරණයක් ප්‍රතිවර්තනය කෙරේ. පෙර වර්ෂයේදී වත්කම් වෙනුවෙන් කිසිදු හානිකරණයක් හඳුනාගෙන නොතිබුණි නම්, වත්කමෙහි ධාරණ අගය එහි නැවත අය කර ගත හැකි වටිනාකම නොඉක්මවන පරිදි ක්ෂය අඩු කළ නිශ්චය කළ හැකිව තිබූ ධාරණ අගය නොඉක්මවන පරිදි ප්‍රතිවර්තනය සීමා කරනු ලැබේ. එවැනි ප්‍රතිවර්තන ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. කීර්තිනාමය සම්බන්ධ හානිකරණ අලාභ, අනාගත කාලපරිච්ඡේදයන් තුළ ප්‍රතිවර්තනය නොකෙරේ.

කීර්තිනාමය හානිකරණය වීම සම්බන්ධයෙන් වාර්ෂිකව සමාලෝචනය කෙරෙන අතර, සිදුවීම් හෝ තත්ත්වයන්හි වෙනස්වීම් මගින් ධාරණ අගය හානිකරණය වී ඇති බව හැඟවේ නම් එයට වැඩි වාරගණනයක් සමාලෝචනය සිදු කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

තානිකරණ පරීක්ෂා කිරීමේ කාර්යය වෙනුවෙන් ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කීර්තිනාමය, එම අත්පත් කරගැනීමේ දිනයේ සිට අත්පත් කරගනු ලැබූ සමාගමෙහි අනෙකුත් වත්කම් හා බැරකම් බැරකුළුවේ මුදල් ජනන ඒකක හෝ මුදල් ජනන ඒකක කාණ්ඩ වලට පවරා තිබේද යන්න නොසලකා, එම සංයෝජනය සහ ක්‍රියාවන් වෙතින් ප්‍රතිලාභ ලැබීම අපේක්ෂිත එම එක් එක් ඒකකය වෙත පවරනු ලැබේ. කීර්තිනාමය පවරනු ලැබූ එක් එක් ඒකකය, අසන්නර කළමනාකරණ කාර්යයන් වෙනුවෙන් කීර්තිනාමය අධීක්ෂණය කරනු ලබන අවම මට්ටම නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 08 "මෙහෙයුම් බණ්ඩ" සමග අනුකූලව මෙහෙයුම් බණ්ඩයකට වඩා විශාල නොවේ.

කීර්තිනාමය මුදල් ජනන ඒකකයක (හෝ මුදල් ජනන ඒකක සමූහයක) කොටසක් සහ එම ඒකකය තුළ උපයෝජන කෙරෙන මෙහෙයුම් වල කොටසක් නිර්මාණය කරන විට, එම මෙහෙයුම උපයෝජන කිරීම මත ලාභය හෝ අලාභය නිශ්චය කිරීමේදී උපයෝජන කෙරෙන මෙහෙයුම හා සබැඳි කීර්තිනාමය මෙහෙයුමෙහි ධාරණ අගයට ඇතුළත් කරනු ලැබේ. මෙම තත්ත්වය තුළ උපයෝජන කරනු ලබන කීර්තිනාමය, උපයෝජන කෙරෙන මෙහෙයුමෙහි සඳහා රඳවාගත් මුදල් ජනන ඒකකවල කොටසෙහි සාපේක්ෂ අගයන් මත පදනම්ව මිනුම්කරණය කෙරේ.

පරිපාලිත සමාගම් විකිණීම සිදුකෙරෙන විට, විකිණුම් මිල සහ ශුද්ධ වත්කම් අතර වෙනස සහ සමුච්චිත පරිවර්තන වෙනස්කම් හා කීර්තිනාමය ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ.

▼ GRI 201-3

5.14 විශ්‍රාම ප්‍රතිලාභ

5.14.1 නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම

5.14.1.1 1996 ට පෙර සේවයට බඳවා ගත් සේවකයින් සඳහා වන විශ්‍රාම අරමුදල

1996 ජනවාරි 1 දිනට පෙර සේවයට පඳවා ගත් සේවකයින් සඳහා බැරකුළු මගින් නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා වෙනමම පරිපාලනය කෙරෙන අරමුදලක් වෙත දායකත්වය ලබාදීම අවශ්‍ය වේ. මෙම විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිපාදනය කරනු ලබන සියළුම ප්‍රතිපාදන වල වියදම, ප්‍රක්ෂේපිත ඒකක ආයුගණක පිරිවැය ක්‍රමයක් භාවිත කරමින් වෙනමම නිගමනය කරනු ලැබේ.

අඩු කිරීම් නොමැතිව මෙතෙක් හඳුනාගෙන නොමැති අතිරේක සේවා පිරිවැය, බැඳීම් සෘජුවම පියවීමට ඇති සැලසුම් වත්කම් වල සාධාරණ අගය හා මෙතෙක් හඳුනාගෙන නොමැති ආයුගණක අලාභ අඩු කළ නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන අගයෙන් නිශ්චිත ප්‍රතිලාභ වත්කම් හෝ බැරකම් සැදුම් ලබයි කවර හෝ වත්කමක අගය මෙතෙක් හඳුනාගෙන නොමැති ආයුගණක අලාභ සහ අතිරේක සේවා පිරිවැය එකතුව, සැලසුමෙන් ආපසු ගෙවීම් ආකරයෙන් පවතින කවර හෝ ආර්ථික ප්‍රතිලාභ හෝ සැලසුම වෙත අනාගත දායකත්වයන්ගේ අඩු කිරීම් වලට සීමා වේ.

අවසාන වරට ආයුගණක තක්සේරුව සිදුකොට ඇත්තේ 2019 දෙසැම්බර් 31 දිනට, ඇමරිකානු ආයුගණක ඇකඩමියේ සාමාජික හා අයුගණනය පිළිබඳ උපදේශක පියල් එස් ගුණතිලක මහතා විසිනි.

විශ්‍රාම ගන්නා සේවකයින් වෙත බැරකුළු පහත දැක්වෙන පදනම මත විශ්‍රාම වැටුප් සම්පාදනය කරයි. සේවකයකු වසර 10 සම්පූර්ණ කළ පසු හා සාමාන්‍ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 සම්පූර්ණ කල පසු විශ්‍රාම වැටුප් ලැබීමේ සුදුසුකම් ලබයි. ඒ සඳහා ගෙවනු ලබන විශ්‍රාම වැටුප, සේවා කාලය මත පහත සඳහන් පරිදි ගණනය කෙරේ.

සේවා කාල	නියමිත විශ්‍රාම වැටුප
i. වසර 10 සිට 20 දක්වා	අවසන් වරට ලද වැටුපෙන් 80%
ii. වසර 21 සිට 29 දක්වා	අවසන් වසර ලද වැටුපෙන් 80 % සහ වසර 20 ට වැඩි එක් රැස්වූ වසරක් සඳහා 1% බැගින්
iii. වසර 30 සහ ඉහළ	අවසන් වරට ලද වැටුපෙන් 90%

විශ්‍රාම වැටුප් අරමුදලේ ගිණුම් වෙනම පවත්වා ගෙන යනු ලබන අතර, එය ස්වාධීන බාහිර විගණකවරුන් විසින් වාර්ෂිකව විගණනයට ලක් වේ. ගිණුම් ප්‍රකාශ මෙන්ම විගණක වාර්තාද ඉදිරිපත් කරනු ලබන අතර තාරකාර මණ්ඩලය විසින් ඒවා සමාලෝචනය කරනු ලබයි. අපේක්ෂිත මට්ටම් වලට එහි අරමුදල් සැපයීම සහතික කිරීමේ බැඳීම බැරකුළුවට ඇති බැවින් මෙම ගිණුම් වල ප්‍රකාශ හා විගණක වාර්තා බැරකුළුවේ නිරාවරන සමාලෝචනය සඳහාද ඉදිරිපත් කරනු ලැබේ. විශ්‍රාමිකයා ජීවත් වන තාක් විශ්‍රාම වැටුප් මාසිකව ගෙවීමට නියමිතය.

5.14.1.2 1996 න් පසු සේවයට බඳවා ගත් සේවකයින් සඳහා වන විශ්‍රාම අරමුදල

මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කළ පරිදි 1996 ජනවාරි 1 දිනෙන් පසුව බැරකුළුවේ සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ කටයුතු බැරකුළුව විසින් අවසන් කොට තිබේ. බැරකුළුව විසින් මෙය නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් වශයෙන් නිගමනය කර තිබෙන බැවින්, අතිරේක/නිගමන LKAS 19 අනුව වාර්තා කොට ඇත. අවසාන වරට ආයුගණක තක්සේරුව සිදුකොට ඇත්තේ 2019 දෙසැම්බර් 31 දිනට, ඇමරිකානු ආයුගණක ඇකඩමියේ සාමාජික හා අයුගණනය පිළිබඳ උපදේශක පියල් එස් ගුණතිලක මහතා විසිනි.

5.14.1.3 පාරිභෝගිකය

1996 ජනවාරි 1 දිනෙන් පසුව බැරකුළුවේ සේවයට බැඳුණු සේවකයින්, සේවයෙන් ඉවත් වූ පසු, 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ පාරිභෝගික ලැබීමට සුදුසුකම් ලබන අතර, එසේ නැතහොත් යෝජිත පස්වරක් 1996 නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක්වීමට මනාපය පළ කළ හැකි අතර, එවිට පාරිභෝගිකයට ඇති අයිතිය අහෝසි වේ.

විශ්‍රාම ගැනීම හැරුණු විට, අන් ආකාරයකින් සේවය අවසන් කරන ලද සෙසු සේවකයින්, 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ මාසයට අදාළ දළ වැටුපෙන් එක් අර්ධයක අනුපාතය මත, අඛණ්ඩව සේවය කළ සෑම වසරකටම වසර 5 කට වැඩි කාලයක් සේවය කර ඇති සේවකයින් සඳහා වූ සමාජික පාරිභෝගිකය ලැබීමේ සුදුසුකම් ලබති.

සාමාජිකයකු වසර 5 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කොට පූර්ණ හා සදාකාලික ආබාධිත තත්ත්වය පත් වුවහොත්, ඔහු ආබාධිත පාරිභෝගික ලබාගැනීමේ සුදුසුකම් ලබයි. තවද, වසර 5 ක අවම සේවා කාලයක් සහිත ක්‍රියාකාරී සාමාජිකයකු, සේවයේ නියුතුව සිටියදී විශේෂ වුවහොත්, ඔහුගේ උරුමකරුවන් හට පාරිභෝගිකයක් ගෙවනු ලැබේ.

බැරකුළුව විවෘත පාරිභෝගික ගෙවීමේ බැරකම් වෙනුවෙන් මාසිකව වෙන්කිරීම් සිදුකරන අතර, මෙම වටිනාකම් බැරකුළුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වෙයි. බැරකුළුව මගින් ආයුගණක තක්සේරුව මත පදනම්ව විධිවාධිතයක් සලසන ලදී. කෙසේවුවද, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව බැරකුළුව විසින් ආයුගණක තක්සේරුව මත පාරිභෝගික බැරකම් වෙනුවෙන් ප්‍රමාණවත් වෙන්කිරීම් සිදු කරනු ලැබ ඇත .

බැංකුවේ පරිපාලිත සහ ආශ්‍රිත සමාගම්ද 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ පාරිභෝගික ගෙවීම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම් සිදු කරයි. එම සමාගම් වල වසරකට වැඩි කාලයක් සේවය සම්පූර්ණ කරන ලද සේවකයින් වෙනුවෙන් අවශ්‍ය පාරිභෝගික වෙන්කිරීම් සිදු කරනු ලැබ ඇත. මෙම බැරකම් වෙනුවෙන් බාහිරව මුදල් යෙදවීමක් සිදු නොවේ.

5.14.2 නිශ්චිත දායකත්ව සැලසුම්

බැංකුව නිශ්චිත දායකත්ව සැලසුම්කඳු ක්‍රියාත්මක කරයි. මෙම සැලසුම වෙත කෙරෙන දායකත්වය සේවකයින් විසින් බැංකුවට ඉටු කරනු ලබන සේවාවන්ට අනුව සිදුකෙරෙන අතර, එය පුද්ගල වියදම් යටතේ ගිණුම්ගත කෙරේ නොගෙවූ දායක මුදල් බැරකම් ලෙස වාර්තා කෙරේ.

මේ යටතේ බැංකුව පහත සඳහන් සැලසුම් සඳහා දායකත්වය ලබාදෙයි:

5.14.2.1 සේවක අර්ථසාධක අරමුදල

සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැර) බැංකුව විසින් 12% ක්ද, සේවකයා විසින් 8% ක්ද වශයෙන් මෙම අරමුදලට දායකත්වය සපයනු ලැබේ. බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමත අරමුදලක් වන අතර එය අත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.

5.14.2.2 සේවක භාරකාර අරමුදල

සේවක භාරකාර අරමුදල් මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන සේවක භාරකාර අරමුදල වෙත බැංකුව සේවකයාගේ දළ වැටුපෙන් 3% ක දායකත්වයක් සපයයි.

5.14.2.3 වැන්දඹු/වැන්දඹු පුරුෂ සහ අන්දරු විශ්‍රාම වැටුප් සැලසුම (1996 ට පෙර සහ 1996 ට පසු)

සුදුසුකම් ලත් ආයුගණකවරයකුගේ උපදෙස් පරිදි මෙම යෝජනා ක්‍රමය යටතේ අනාගත බැඳීම් සපුරාගැනීම සඳහා බැංකුව වෙනම අරමුදලක් පවත්වා ගෙන යයි.

5.15 ප්‍රතිපාදනය

අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවට වර්තමාන බැඳීම් (නෛතික හෝ සම්මුතික) පවතින විට, එම බැඳීම බේරුම් කිරීම සඳහා ආර්ථික ප්‍රතිලාභ ගැබ් වූ සම්පත් බැහැරට ගලා යාමේ ඉඩකඩ පවතින විට හා බැඳීමේ ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණය ඇස්තමේන්තුවක් කළ හැකි විට, ප්‍රතිපාදන හඳුනාගැනේ. කවර හෝ ප්‍රතිපාදනයක් හා සබඳවී වියදම්, යම් ප්‍රතිපූර්ණයක් වේ නම් එය අඩු කොට ආදායම් ප්‍රකාශය තුළ ඉදිරිපත් කෙරේ.

5.16 බැඳීම් සහ අසම්භාව්‍යතා

සම්පූර්ණයෙන් පැහැදිලිව පවතින වගකීම් නිගමනය කිරීමේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් පවත්නා අවදානම්ද ඊට ගණනය කෙරේ. වෙන් වශයෙන් හෝ අන් ආකාරයකින් හෝ බැංකුවේ වගකීම් සහිත පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමක අවනිශ්චිතතාවයන් සහ ප්‍රාග්ධන බැඳීම් වල බැංකුවේ කොටසට සමානුපාතික වන පරිදි යෝග්‍ය අනාවරනයන් තුළ අන්තර්ගත කොට ඇත.

5.16.1 හඳුනාගැනීමේ පදනම

සාමාන්‍ය ව්‍යාපාර ව්‍යවහාරය තුළ, බැංකු විසින් ණයවර ලිපි, ඇපසුරැකුම් සහ ප්‍රතිග්‍රහනයන් ලබා දේ. මුදල් ඇප පහසුකම් වටිනාකමට ඇති බැඳීම් යටතේ මුදල් තුළ හඳුනා ගැනේ.

අසම්භාව්‍ය බැරකම් යනු ආර්ථික ප්‍රතිලාභ මාරුකිරීමේ සම්භාවිතාවක් නොපවතින හෝ විශ්ලේෂණය අයුරින් මිනුම් කළ නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වර්තමාන බැඳීම් වලින් පමණක් පැවැත්ම තහවුරු වන ඇති විය හැකි වගකීම් වේ. අසම්භාව්‍ය බැරකම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ හඳුනාගනු නොලබන අතර ඒවා දුරස්ථ වන්නේ නම් හැර හෙළිදරව් කරනු ලැබේ.

5.16.2 අගයකිරීම

මුදල් ඇපවලට අදාළ බැඳීම තුළ යම් වැඩිවීමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ඇතුළත් කෙරේ. ලැබෙන වාර්තා ඇපයේ ජීවකාලය පුරා සරල මාර්ගික පදනමක් මත "ඉද්ධ ගාස්තු සහ කොමිස් ආදායම" තුළ ආදායම් ප්‍රකාශනයෙහි හඳුනා ගනී.

5.17 බදු

5.17.1 ප්‍රවර්තන බදුකරණය

ප්‍රවර්තන බදු වත්කම් සහ වගකීම් වලට ඇතුළත් වනුයේ අදාළ මූල්‍ය වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා වෙතින් ලැබිය යුතු හෝ එම දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන්ය. මෙම ප්‍රමාණයන් ගණනය සඳහා යොදා ගැනෙනුයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට පෙර වර්ෂ වල බලපැවැත්වූ හෝ එම දිනට බලපැවැත්වෙන බදු අනුපාතයන් සහ බදු හිඟ වේ. ඒ අනුව, 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ සහ 2018 ජනවාරි 1 මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 167 මහජන බැංකුවලදී වාර්තාවලදී 2018 දින සිට 2018 මාර්තු 31 දින දක්වා වන එහි සංශෝධන, සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 2018 අප්‍රියෙල් 1 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා වන එහි සංශෝධන සමඟ අනුකූල වන පරිදි, බදු අරමුණ ගලපා, වර්ෂයේ ලාභ පදනම මත බදුකරණ ප්‍රතිපාදන සකස් කොට ඇති අතර, නිශ්චිත අනුපාතයන් සමඟ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් අංක 15 හි දක්වා ඇත.

5.17.2 විලම්බිත බදුකරණය

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට වත්කම් හා බැරකම් වල බදු පදනම් හා මූල්‍ය වර්තමාන කාර්යයන් වෙනුවෙන් ඒවායේ ධාරණ අගයන් අතර තාවකාලික වෙනස මත බැරකම් ක්‍රමය භාවිත කරමින් විලම්බිත බදු ප්‍රතිපාදනය කෙරේ.

5.17.2.1 විලම්බිත බදු බැරකම්

පහත සඳහන් අවස්ථා වලදී හැර සියළු තාවකාලික වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු බැරකම් හඳුනාගැනේ:

- ව්‍යාපාර සංශෝජනයක් නොවන හා ගනුදෙනුව සිදුවන කාලයේදී ගිණුම්කරණ ලාභයටද බදු අයකර ගත හැකි ලාභයට හෝ අලාභයටද බලපෑමක් නොකරන ගනුදෙනුවක කීර්තිනාමය හෝ වත්කමක් හෝ බැරකමක් මූලික හඳුනාගැනීම තුළින් විලම්බිත බදු බැරකම පැනගැනීම විට: සහ
- පරිපාලිත සමාගම් වල ආයෝජන හා සබැඳි බදු අය කළ හැකි තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන්, තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය සඳහා කාලය නියම කිරීම පාලනය කළ හැකි හා නුදුරු අනාගතයේදී එම තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය නොවීමේ සම්භාවිතාවක් බවට පත් වීම විට...

5.17.2.2 විලම්බිත බදු වත්කම්

සියළු අඩු කළ හැකි වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ. පහත සඳහන් අවස්ථාවන්හිදී හැරුණු විට භාවිත නොකළ බදු ණය සහ භාවිත නොකළ බදු අලාභ වල අඩු කළ හැකි තාවකාලික වෙනස සහ ඉරිදියට ගෙනයාම උපයෝජනය කිරීම සඳහා

මුදල ප්‍රකාශ සඳහා සටහන්

ගොඩනැගීමට බදු අය කළ හැකි ලාභ පැවතීමේ සම්භාවිතාව පවතින තාක් දුරට භාවිත නොකළ බදු ණය හා භාවිත නොකළ බදු අලාභ ඉදිරියට ගෙන යාමට හැකියාව ඇත.

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවකදී සිදුවන ගනුදෙනුවක් තුළින් උද්ගත වන වත්කම් හෝ වගකීම් හා මුලිකව හඳුනාගත් කීර්තිනාමයන් නිසා වීම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභය හෝ අලාභයට බලපෑමක් නොවන්නේ නම්, සහ
- පරිපාලිත සමාගම් වල ආයෝජන හා සබැඳි අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන් තාවකාලික වෙනස හුදුදුරු අනාගතයේදී ප්‍රතිවර්තනය වීමේ හැකියාව පවතින තාක් දුරට සහ තාවකාලික වෙනස උපයෝජනය කිරීම පිණිස බදු අය කළ හැකි ලාභ පැවතිය හැකි තාක් දුරට විලම්බිත බදු වත්කම් හඳුනාගැනේ.

සෑම මුදල තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කර, විලම්බිත බදු වත්කමෙන් කොටසක් හෝ වීම වත්කම සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීමට අවස්ථාව සැලසීම පිණිස ප්‍රමාණවත් බදු අය කළ හැකි ලාභ පැවතීමේ හැකියාවක් නොමැති තාක් දුරට අඩු කරනු ලැබේ. හඳුනාගෙනත් විලම්බිත බදු වත්කම් සෑම මුදල තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනකටම යළි තක්සේරු කර ආගත බදු අය කළ හැකි ලාභය විලම්බිත බදු වත්කම ආපසු අය කර ගැනීමට අවස්ථාව සැලසීමට හැකියාව පවතින තාක් දුරට හඳුනාගනු ලැබේ.

මුදල තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට බලාත්මක හෝ පසුකාලීනව බලාත්මක කරන ලද බදු අනුපාතික සහ බදු හිඟ මත පදනම්ව වත්කම් උපලබ්ධි වීමට හෝ බැරකම් බේරුම් කිරීමට නියමිත වර්ෂයට අදාළ වන ඇතැයි අපේක්ෂිත බදු අනුපාතික වලට විලම්බිත බදු වත්කම් හා බැරකම් මිනුම්කරණය කරනු ලැබේ.

5.17.3 මුදල සේවාවන් මත එකතු කළ අගය මත බදු (FSVAT)

2002 අංක 14 දරන බදු පනතේ 25 අ වගන්තිය හා එහි සංශෝධනයන්ට අනුකූලව සමාලෝචනය කෙරෙන වසර තුළ බැරකම් මුළු අගය එකතු කිරීම 15% ක එකතු කළ අගය මත බද්දකට යටත් කරන ලදී.

5.17.4 එකතු කළ අගය මත බදු (VAT)

2002 අංක 14 දරන බදු පනත හා එහි පසුකාලීන සංශෝධනයන්ට අනුකූලව එකතු කළ අගය මත බද්ද ගණනය කෙරේ 15% ක එකතු කළ අගය මත බදු ගෙවිය යුතු වේ. 2019 ජනවාරි 1 දින සිට 2019 නොවැම්බර් 31 දක්වා 15% සහ 2019 දෙසැම්බර් 1 සිට 2019 දෙසැම්බර් 31 දක්වා 8% කි.

5.17.5 ආර්ථික සේවා ගාස්තු (ESC)

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධානයන්ට අනුකූලව නිශ්චිතව දක්වනු ලැබ ඇති අනුපාතිකයන්ට වගකීමට යටත් පිරිවැදුම් මත ආර්ථික සේව ගාස්තු ගෙවිය යුතුය. ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු ආදායම් බදු බැරකමින් අඩු කිරීමේ හැකියාව ඇත. හිමිකම් නොපෑ කවර හෝ බැරකමක් ඉදිරියට ගෙන ගොස් පසුව විළඹිත වසර හතර තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට හිලවී කිරීමේ හැකියාව පවතී.

5.17.6 ලාභාංශ මත රඳවාගැනීමේ ගාස්තු (WHT)

දේශීය පරිපාලිත සමාගම් වල බදු අය කළ හැකි ලාභයෙන් බෙදාහරින ලද ලාභාංශ 14%, මුලාශ්‍රයේ අඩුවීමක් වන අතර බැරකමක් සහ බැරකමක් සඳහා අවසාන බදු වගකීමකි.

5.17.7 බෝග රක්ෂණ බදු (CIL)

2013 අංක 12 දරන මුදල් පනතේ 14 වන වගන්තිය හා ඉන් අනතුරුව එයට සිදුකරන ලද සංශෝධනයන්හි විධිවිධාන වලට අනුකූලව 2013 අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බෝග රක්ෂණ බද්ද

හඳුන්වාදෙන ලදී. ඒ අනුව එක් තක්සේරු වර්ෂයක් වෙනුවෙන් බැරකමට ජාතික රක්ෂණ භාර අරමුදල වෙත බදු වලට පසු ලාභයෙන් 1% ක් ගෙවීම අවශ්‍ය වේ.

5.17.8 ජාතිය ගොඩනැගීමේ බදු (NBT)

2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ පනතේ හා ඉන් අනතුරුව එයට සිදුකරන ලද සංශෝධනයන්හි විධිවිධාන වලට අනුකූලව 2011 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වගකීමට යටත් වන පිරිවැදුමෙන් 2% ක අනුපාතිකයකින් ජාතිය ගොඩනැගීමේ බදු ගෙවිය යුතු වේ. ජාතිය ගොඩනැගීමේ බද්ද (NTB) 2019 දෙසැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අපෝසි කරනු ලැබ ඇත

5.17.9 මුදල සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු (FSNBT)

2014 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ පනතට කරන ලද සංශෝධන හරහා මුදල සේවා සැපයුම මත 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙන ලදී. මෙම බද්ද 2019 දෙසැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි අපෝසි කරනු ලැබ ඇත.

5.17.10 ණය ආපසු ගෙවීමේ බදු (DRL)

2018 අංක 35 දරන මුදල් පනතේ 36 වැනි වගන්තිය ප්‍රකාර 2018 ඔක්තෝබර් 1 වැනි දින සිට මෙහි පනතෙහි විධිවිධාන යටතේ මුදල සේවා සැපයුමට ආරෝපණය කළ හැකි එකතු කළ අගය මත 7% ක බද්දක් අය කෙරේ. 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත සහ එහි සංශෝධන.

5.18 ආදායම් සහ වියදම් හඳුනාගැනීම

ආර්ථික ප්‍රතිලාභ බැරකම වෙත ගලා වීමේ හැකියාව පවතින සහ ආදායම විශ්වසනීය ලෙස මිනුම්කරණය කළ හැකි තාක් දුරට ආදායම් හඳුනාගනු ලැබේ. එක් එක් වර්ෂයේ ආදායම් සඳහා වන විශේෂිත හඳුනාගැනීමේ ක්‍රියාපටිපාටි සටහන 6 සිට 10 දක්වා ඉදිරිපත් කෙරේ.

5.18.1 රජයේ සුරැකුම්පත් හා ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් වෙතින් ආදායම

ඒකාකාර ආවර්තක ලාභ අනුපාතික පිළිබිඹු කිරීම උදෙසා භාණ්ඩාගාර බිල්පත් මත වට්ටම්/ආධිකාරය අදාළ කාලපරිච්ඡේදය තුළ ක්‍රමක්ෂය කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳුම්කර මත කුපත් පොලිය උපචිත පදනමක් හඳුනාගැනේ. ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් මත පොලී ආදායම ගිවිසුමෙහි කාලපරිච්ඡේදය මුළුල්ලේ සඵල පොලී අනුපාතිකය මත ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

5.18.2 කුලී ආදායම

කල්බදු ක්‍රියාත්මක කිරීම මත පැනනගිය කුලී ආදායම, මෙහෙයුම් කල්බදු මත කල්බදු කාලසීමාව පුරා සරල රේඛීය පදනමක් ගිණුම්ගත කෙරෙන අතර, විය ආදායම් ප්‍රකාශයෙහි "වෙනත් මෙහෙයුම් ආදායම" යටතේ වාර්තා කෙරේ.

5.19 ඛණ්ඩ වාර්තාකරණය

බැරකමේ ඛණ්ඩ වාර්තාකරණ පහත සඳහන් මෙහෙයුම් කාණ්ඩ මත පදනම් වේ: සිල්ලර බැරකුකරණය, සංස්ථාපිත බැරකුකරණය, භාණ්ඩාගාරය සහ ප්‍රාථමික වෙළඳ ඒකකය, කල්බදු, රක්ෂණ, මුදල සහ සංචාර ඉහත කරුණු සම්බන්ධ තොරතුරු සටහන 48හි ඉදිරිපත් කෙරේ.

5.20 තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමය

2010 සැප්තැම්බර් 27 වැනි දින නිකුත් කරන ලද 2010 අංක 5 දරන බැංකුකරණ පනත් නියමය "තැන්පතු බැරකම් රක්ෂණය" සහ පසුකාලීනව සිදුකරන ලද සංශෝධන වලට අනුකූලව 2010 ඔක්තෝබර් මස 1 දින සිට බලපැවැත්වෙන පරිදි, මුදල් හිඟි පනතේ 32අ සිට 32ඉ වගන්ති යටතේ නිකුත් කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම නියමයට අනුකූලව, මුදල් මණ්ඩලය මගින් මෙහෙයවනු ලබන රක්ෂණ යෝජනා ක්‍රමයක සියළු බලපත්‍රලාභී බැංකු සහ තැන්පතු බැරකම් රක්ෂණය කිරීම අවශ්‍ය වේ. ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු බැරකම් රක්ෂණය කළ යුතු අතර, පහත සඳහන් දෑ ඉන් බැහැර කරනු ලැබේ.

- සාමාජික ආයතන වෙත තැන්පතු බැරකම්
- ශ්‍රී ලංකා රජය වෙත තැන්පතු බැරකම්
- බලපත්‍රලාභී බැංකුවල සාංගමික පාලනය පිළිබඳ 2007 අංක 11 දරණ බැංකුකරණ පනත් නියෝගයෙහි පනවනු ලැබූ දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන කළමනාකාරිත්වය සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ප්‍රදානය කරන ලද තැන්පතු බැරකම්.
- කවර හෝ ප්‍රතිශෝජනයක් වෙනුවෙන් අතිරේක ඇප ලෙස රඳවාගත් තැන්පතු බැරකම්.
- බැංකුකරණ පනත යටතේ අත්හැර දමන ලද දේපළ යන අර්ථය යටතට ගැනෙන සහ මූල්‍ය සමාගම් පනත යටතේ අක්‍රීය ගිණුම් අර්ථකතනය කර ඒවායේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇති තැන්පතු බැරකම්.

ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂය අවසානයේදී බලපත්‍රලත් වාණිජ බැංකු 14% හෝ වියට වැඩි ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතිකයක් පවත්වා ගන්නේ නම්, බැංකුව සුදුසුකම් ලත් තැන්පතු බැරකම් මත 0.10% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වන අතර, අනෙකුත් සියළු වාණිජ බැංකු සඳහා (14% ට අඩු ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතිකයක් සහිත) කාර්තුව අවසානයට පවතින සුදුසුකම් ලත් තැන්පතු වල මුළු අගය මත ගණනය කෙරෙන හා කාර්තුව අවසාන වීමේ සිට දින 15 ක කාලපරිච්ඡේදයක් තුළ ගෙවිය යුතු 0.125% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වේ.

5.21 පසුකාලීන සිදුවීම්

වාර්තාකරණ දිනය පසුව සිදුවන සිදුවීම් ලෙස නම් කෙරෙනුයේ, වාර්තාකරණ දිනය සහ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට අනුමැතිය ලබාදීමේ දිනය අතර, සිදුවන වාසිදායක හා අවාසිදායක සිදුවීම් වේ.

වාර්තාකරණ දිනට පසුව සිදුවන සියළුම ප්‍රමාණාත්මක හා වැදගත් සිදුවීම් සලකා බලා අදාළ වන පරිදි ගැලපුම් කර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන 45 හි ඉදිරිපත් කොට ඇත.

5.22 රක්ෂණ ක්ෂේත්‍රයට විශේෂිත ප්‍රතිපත්ති

5.22.1 වැදගත් ගිණුම්කරණ ඇස්තමේන්තු හා උපකල්පන

ජීවිත රක්ෂණ නොවන ගිවිසුම් බැරකම්

ජීවිත රක්ෂණ නොවන ගිවිසුම් බැරකම් වෙනුවෙන්, වාර්තාකරණ දිනට වාර්තා වී ඇති හිමිකම් වල අපේක්ෂිත අවසාන පිරිවැය සහ හිමිකම්පෑම සිදුකර ඇති නමුත් වාර්තාකරණ දිනට වාර්තා වී නොමැති හිමිකම් වල අපේක්ෂිත අවසාන පිරිවැය යන දෙකටම ඇස්තමේන්තු සකස් කළ යුතු වේ. අවසාන හිමිකම් පිරිවැය නිශ්චිත තහවුරු කළ හැකිවීමට සැළකිය යුතු කාලපරිච්ඡේදයක් ගතවීමට ඉඩ ඇති අතර, ඇතැම් වර්ගවල ඔප්පු වෙනුවෙන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි බැරකම් වලින් වැඩි කොටස සිදුවූ නමුත් වාර්තා නොවූ හිමිකම් වලින් සැදුම් ලබයි. ඒවා ලැබී සහ බෝන්හෙවුටර් - ගරාසන් ක්‍රම සහ සංඛ්‍යාත/තීව්‍රතා ක්‍රම වැනි සම්මත ආයුගණක හිමිකම් ප්‍රක්ෂේපන ශිල්පීය ක්‍රම රාශියක් භාවිත කරමින් නොගෙවූ හිමිකම්පෑම් වල අවසාන පිරිවැය ඇසතමේන්තු කරනු ලැබේ.

මෙම ශිල්පීය ක්‍රම වලට පාදක වන ප්‍රධාන උපකල්පන වනුයේ, සමාගමක අතිරිත හිමිකම්පෑම් විකාශන අත්දැකීම්, අනාගත හිමිකම්පෑම් විකාශනය ප්‍රක්ෂේපණය කර භාවිත කළ හැකි අතර, විබැවින් අවසාන හිමිකම් පිරිවැය ප්‍රක්ෂේපනයට භාවිත කළ හැකි බවයි. විබැවින්, මෙම ක්‍රම පෙර වර්ෂවල නිරීක්ෂණය කරන ලද විකාශනය හා අපේක්ෂිත අලාභ අනුපාතික මත පදනම්ව ගෙවූ හා සිදුවූ අලාභ වීක් හිමිකම්පෑමකට සාමාන්‍ය පිරිවැය හා හිමිකම්පෑම් සංඛ්‍යාව බිහිරිනිර්වේෂණය කරයි. වේනිතාසික හිමිකම්පෑම් විකාශනය ප්‍රධාන වශයෙන්ම අනුමුඛ වර්ෂ මගින් විශාලේෂණය කෙරෙන නමුත්, තුරෝලිය ප්‍රදේශය මෙන්ම වැදගත් ව්‍යාපාර රේඛා සහ හිමිකම් වර්ග අනුව තවදුරටත් විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී. විශාල හිමිකම්පෑම් සාමාන්‍යයෙන් වෙනම ආමන්ත්‍රණය කෙරෙන්නේ, අලාභ ගැලපුම් ඇස්තමේන්තු වල මුහුණත අගයට පිරිසෙයින් කිරීමෙන් හෝ ඒවායේ අනාගත තත්ත්වය පිළිබඳව කිරීම පිණිස වෙනම ප්‍රක්ෂේපණය කිරීමෙනි. බොහෝ අවස්ථා වලදී අනාගත හිමිකම්පෑම් උද්ධමන අනුපාතික හෝ අලාභ අනුපාතික සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ උපකල්පන සිදු නොකෙරේ. ඒ වෙනුවට භාවිත කෙරෙන උපකල්පන වන්නේ ප්‍රක්ෂේපන පදනම් වන වේනිතාසික හිමිකම් විකාශන දත්ත තුළ ගම්‍ය වන ඒවා වේ.

සම්බන්ධ වී ඇති සියළු අවිනිශ්චිතතා සැලකිල්ලට ගිනිම් ඇති විය හැකි පුළුල් පරාසයක වන ප්‍රතිඵලය ඉදිරිපත් කෙරෙන හිමිකම්පෑමේ ඇස්තමේන්තුගත අවසාන පිරිවැය තීරණය කිරීම සඳහා අතිරිත ප්‍රමාණතා අනාගතයේදී අදාළ නොවිය හැකි ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අතිරේක ගුණාත්මක විනිශ්චය භාවිත කරනු ලැබේ. (උදාහරණයක් ලෙස වත්වරක් පමණක් සිදුවන සිදුවීම්, හිමිකම්පෑම් සම්බන්ධයෙන් ජනනා ආකල්ප වල වෙනස්වීම් වැනි වෙළඳපොල සාධක වල වෙනස්වීම්, ආර්ථික තත්ත්වයන්, උද්ධමන මට්ටම්, අධිකරණ තීන්දු හා හිඟි වැනි බාහිර හෝ වෙළඳපොල සාධක වල වෙනස්වීම් මෙන්ම කළඹ මිශ්‍රණය ඔප්පු ලක්ෂණ හා හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියාපටිපාටි)

විවේකි අත්‍යන්තර සාධක පිළිබඳව කිරීමට නොඉපැයූ ආධිකාරය වෙනුවෙන් ප්‍රතිපාදන වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීමේදී සමාන විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන යොදාගනු ලැබේ. ගිවිසුමක් මගින් සැපයෙන රක්ෂණ සේවා රටාවට, කාල බෙදා වෙන්කිරීම හැර වෙනත් පදනමකින් නොඉපැයූ ආධිකාරය ක්‍රමක්ෂය කිරීම අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීමේදී විනිශ්චය අවශ්‍ය වේ.

5.22.2 ආදායම් හඳුනාගැනීම්

දළ ලිඛිත රක්ෂණ වාර්තය

ගිණුම්කරණ කාලසීමාව තුළදී ඵලඹී ගිවිසුම් සමගින් සැපයෙන සම්පූර්ණ ආවරන කාලසීමාව වෙනුවෙන් ලැබිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් ජීවිත රක්ෂණ නොවන දළ ලිඛිත වාර්තය සැදුම් ලබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ.

ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය

ගිණුම්කරණ කාලසීමාව තුළදී ඵලඹී ගිවිසුම් සමගින් සැපයෙන සම්පූර්ණ ආවරන කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් ජීවිත රක්ෂණ නොවන දළ ලිඛිත ප්‍රතිරක්ෂණ වාර්තය සැදුම් ලබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ. පූර්ව ගිණුම්කරණ කාලපරිච්ඡේදයක් තුළ ආරම්භ වන ප්‍රතිරක්ෂණ ගිවිසුම් සම්බන්ධයෙන් ගිණුම්කරණ කාලපරිච්ඡේදය තුළ පැනනගින කවර හෝ ගැලපුම් රක්ෂණ වාර්තයට අයත් වේ. නොඉපැයූ ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය වන්නේ වර්ෂයක වාර්තාකරණ දිනට පසුව අවදානම් කාලපරිච්ඡේද හා සබැඳි ලේඛණගත රක්ෂණ වාර්ත කොටසය නොඉපැයූ ප්‍රතිරක්ෂණ ආධිකාරය වියට පාදක වන සෘජු රක්ෂණ ඔප්පු වල කාලසීමාව පුරා විලම්බනය කරනු ලැබේ. ඉහත ප්‍රමිතිය ක්‍රියාවට නැංවීමේ බලපෑම තක්සේරුවට ලක් කෙරෙමින් පවතී.

මුදල ප්‍රකාශ සඳහා සටහන්

6. දළ ආදායම

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආදායම හඳුනාගනු ලබන්නේ බැංකුව/සමූහය වෙත කෙතරම් දුරට ආර්ථික ප්‍රතිලාභ ප්‍රවාහ වීමේ හැකියාවක් පවතීද සහ ආදායම විශ්වසනීය ලෙස මිනුම්ගත කළ හැකිද යන්න පදනම් කර ගනිමිනි. එක් එක් වර්ෂයේ ආදායම සඳහා විශේෂ හඳුනාගැනීමේ නිර්ණායක අදාළ ආදායම් සටහන්වල සම්පූර්ණයෙන් දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
පොලී ආදායම	7.1	184,024,838	166,441,208	217,236,668	195,617,287
ගාස්තු සහ කොමිස් ආදායම	8.1	7,336,594	6,956,292	8,595,802	7,813,893
වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/(අලාභ)	9	2,721,543	4,555,089	2,678,985	4,467,581
වෙනත් මෙහෙයම් ආදායම් (ශුද්ධ)	10	2,956,630	3,331,289	7,017,896	6,765,203
		197,039,605	181,283,878	235,529,351	214,663,964

7. ශුද්ධ පොලී ආදායම

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව/සමූහය මගින් පොලී ආදායම/විද්‍යම ගණනය කරනු ලබන්නේ ණය හානිකරණය වූ වත්කම් හැර මූල්‍යමය වත්කම්/බැරකම් වල දළ ධාරණ අගය වෙත සඵල පොලී අනුපාතිකය යොදා ගැනීමෙනි.

සඵල පොලී අනුපාතික ක්‍රමය

SLFRS 9 යටතේ, ක්‍රමක්ෂය පිරිවැයට අගයකළ සියලුම මූල්‍ය උපකරණ, ලාභ හෝ අලාභ තුළින් සාධාරණය අගයට අගයකළ මූල්‍ය උපකරණ (FVPL) සහ අනෙකුත් විස්තීර්ණ ආදායම තුළින් සාධාරණ අගයට අගය කළ පොලී දරණ මූල්‍ය වත්කම් (FVOCI) සඳහා සඵල පොලී අනුපාතය (EIR) භාවිතා කරමින් පොලී ආදායම වාර්තා කරනු ලබයි. බැංකුවට ගෙවියයුතු දෑ, අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු දෑ සහ අනෙකුත් ණය වැනි වාර්තාකළ වගකීම් සඳහා සඵල පොලී අනුපාතය (EIR) භාවිතා කරමින් පොලී විද්‍යම වාර්තා කරනු ලබයි.

සඵල පොලී අනුපාතිකය යනු මූල්‍යමය වත්කමෙහි හෝ මූල්‍ය උපකරණයේ අපේක්ෂිත ජීව කාලය මුළුල්ලේ හෝ වයට වඩා කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඇස්තමේන්තුගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් මූල්‍යමය වත්කමෙහි හෝ බැරකමෙහි ශුද්ධ ධාරණ අගයට තත්ත්වකාරයෙන් වට්ටම් කරනු ලබන අනුපාතිකයයි. මෙම ආගණනය මූල්‍ය උපකරණයෙහි සියළු ගිවිසුම්ගත හිඟයන් සැලකිල්ලට ගන්නා අතර මූල්‍ය උපකරණය වෙත සෘජුවම පැවරිය හැකි සහ සඵල පොලී අනුපාතිකයෙහි වැදගත් කොටසක් වන යම් ගාස්තු හෝ වර්ධනීය පිරිවැය ඇතුළත් කරගන්නා නමුත් අනාගත ණය අලාභ ඇතුළත් කර නොගනී.

හානිකරණ අලාභයන් හේතුවෙන් මූල්‍යමය වත්කමක හෝ සමාන මූල්‍යමය වත්කම් සමූහයක වාර්තාගත අගය අඩු කරනු ලැබූ පසු හානිකරණ අලාභය මිනුම්කරණ කාර්යය වෙනුවෙන් අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම පිණිස භාවිත කරන ලද පොලී අනුපාතිකයම තවදුරටත් භාවිත කරමින් පොලී ආදායම හඳුනාගැනීම සිදුකෙරේ.

7.1 පොලී ආදායම

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මුදල් හා මුදල් සමාන දෑ	396,119	315,527	396,119	315,527
බැංකුවල පවතින ශේෂයන්	972,822	381,625	1,132,797	360,206
ණය සහ අත්තිකාරම් - බැංකු	3,583,256	6,230,859	3,583,256	6,230,859
මූල්‍යමය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	8,141,027	6,615,094	8,141,027	6,615,094
ණය සහ අත්තිකාරම් වෙනත් ගනුදෙනුකරුවන් සඳහා	146,326,623	136,605,275	178,249,339	165,802,773
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	22,765,540	14,830,606	23,894,679	14,830,606
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකම මගින් ලබන ණය උපකරණ	309,500	434,226	309,500	434,226
කාර්ය මණ්ඩල ණය මත සංක්‍රමණ වෙනස	1,529,951	1,027,996	1,529,951	1,027,996
මුළු පොලී ආදායම	184,024,838	166,441,208	217,236,668	195,617,287

7.2 පොලී වියදම්

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
බැංකු වලට ගෙවිය යුතු	7,795,088	4,768,560	10,515,499	7,697,022
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	113,804,989	103,129,413	124,493,472	110,179,879
වෙනත් ණය ගැනීම්	1,279,428	1,524,357	1,249,662	2,619,474
හිකුත් කරන ලද ණය සුරැකුම්	1,818,086	1,612,592	4,142,736	3,960,814
කල්බදු වගකීම් මත පොලීය	810,108	-	915,328	-
මුළු පොලී වියදම	125,507,699	111,034,922	141,316,697	124,457,189
ශුද්ධ පොලී ආදායම	58,517,139	55,406,286	75,919,971	71,160,098

8. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව/සමූහය ස්වකීය ගනුදෙනුකාර හවතුන් වෙත පුළුල් පරාසයට පැතිරුණු විවිධාකාර සේවාවන් සැපයීම මගින් ගාස්තු හා කොමිස් මුදල් ආදායම් උපයයි. සේවය ඉටු කරනු ලැබූ විට ගාස්තු හා කොමිස් මුදල් හඳුනාගැනේ. කිසියම් කාලපරිච්ඡේදයක් මුළුල්ලේ සේවා සැපයීම වෙනුවෙන් උපයන ලද ගාස්තු ආදාය කාලපරිච්ඡේදයට උපවිත කෙරේ.

8.1 ගාස්තු හා කොමිස් ආදායම්

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ණය	252,295	246,606	252,295	246,606
කාඩ්පත්	981,497	564,663	981,497	564,663
වෙළඳ හා ප්‍රේශණ	2,171,315	1,757,689	2,171,315	1,757,689
ආයෝජන බැංකුකරණය	31,057	35,488	31,057	35,488
තැන්පතු	3,015,568	3,525,376	3,015,568	3,524,724
ඇපකර	704,577	674,486	704,577	674,486
වෙනත්	180,285	151,984	1,439,493	1,010,237
මුළු ගණන	7,336,594	6,956,292	8,595,802	7,813,893

8.2 ගාස්තු හා කොමිස් වියදම්

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
කාඩ්පත්	249,349	204,118	249,349	204,118
වෙළඳ හා ප්‍රේශණ	2,449	1,784	2,449	1,784
ආයෝජන බැංකුකරණය	3,921	3,936	3,921	3,936
ඇපකර	4,597	3,811	4,597	3,811
වෙනත්	166,442	149,793	166,442	149,793
මුළු ගණන	426,758	363,442	426,758	363,442
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	6,909,836	6,592,850	8,169,044	7,450,451

9. වෙළඳාමේන් ශුද්ධ ලාභය/(අලාභය)

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙළඳාමේන් ශුද්ධ ලාභය හෝ අලාභය, වෙළඳ කටයුතු වලින් පැන නගින විදේශ විනිමය ලාභ හෝ අලාභ, "මූල්‍යමය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව" වශයෙන් වර්ගීකරණය කරන ලද හිමිකම් සහ ස්ථාවර ආදායම් සුරැකුම් වල ආයෝජන තුළින් සාක්ෂාත් කර ගත් ලාභ හෝ අලාභ සහ මූල්‍ය වත්කම් සහ බැරකම් වල සාධාරණ අගය වෙනස්වීම් හේතුවෙන් පැන නගින සාක්ෂාත් කර නොගත් ලාභ සහ අලාභ වලින් සමන්විත වේ.

ඉහත දක්වන ලද උපකරණ සාධාරණ අගය වෙනස්වීම් හේතුවෙන් පැන නගින ලාභ හෝ අලාභ ඒවා පැන නගින කාලපරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනෙන අතර ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ එක් එක් වාර්තාකරණ දිනයේදී සාධාරණ අගය අනුව ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැරකුටු		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
වෙළඳාමේන් ශුද්ධ ලාභය/(අලාභ)					
වෙළඳාමේන් ලාභය	9.1	1,130,893	6,105,805	1,088,335	6,018,297
ශුද්ධ සාධාරණ අගය අනුව ලාභ/(අලාභ)	9.2	1,590,650	(1,550,716)	1,590,650	(1,550,716)
මුළු ගණන		2,721,543	4,555,089	2,678,985	4,467,581

9.1 වෙළඳාමේන් ලාභය/(අලාභ)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැරකුටු		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
විදේශ විනිමය	800,416	6,016,099	800,416	6,016,099
රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැරකම්කර)	329,071	162,923	329,071	162,923
ස්කන්ධ	1,406	(73,217)	(41,152)	(160,725)
මුළු ගණන	1,130,893	6,105,805	1,088,335	6,018,297

9.2 ශුද්ධ සාධාරණ අගය අනුව ලාභ (අලාභ)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැරකුටු		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ව්‍යුත්පන්න	1,379,636	(1,409,076)	1,379,636	(1,409,076)
රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	216,794	(140,361)	216,794	(140,361)
භාණ්ඩාගාර බැරකම්කර	1,498	(1,279)	1,498	(1,279)
ණය සුරැකුම්පත්	(7,278)	-	(7,278)	-
මුළු ගණන	1,590,650	(1,550,716)	1,590,650	(1,550,716)

10. වෙනත් මෙහෙයුම් ආදායම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය

දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය ඒවායේ පාලනය දේපළ, පිරිසත සහ උපකරණ පාලනය කිරීමේදී අනිත් පාර්ශවය වෙත මාරුකරන ලද අවස්ථාවේදී හඳුනාගැනේ.

ආයෝජන වෙනත් ලාභාංශ

ලාභාංශ ආදායම අදාළ ගෙවීම් ලබාගැනීමේ බැංකුවේ/සමූහයේ අයිතිය තහවුරු වූ අවස්ථාවේදී හඳුනාගැනේ.

කපා හරින ලද බොල් ණය පියවා ගැනීම

බොල් ණය වශයෙන් කපාහරින ලද මුදල් ප්‍රමාණයන් පියවා ගැනීම අදාළ මුදල ලද පසු හඳුනාගැනේ.

ශුද්ධ ඉපයුම් වාරිකය

ශුද්ධ ඉපයුම් වාරිකය යනු, දළ ලිඛිත වාරිකයෙන් ප්‍රතිරක්ෂණය සඳහා ඉවත් කරන ලද වාරිකය සහ සංචිත නොඉපයුම් වාරික අඩු කිරීමෙන් ලැබෙන අගය වන අතර මෙම මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන 5.22 හි විස්තර කෙරේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය	51,174	56,569	81,487	78,220
ආයෝජන වෙනත් ලාභාංශ				
- මිල ප්‍රකාශිත	47,156	48,697	67,137	88,252
- මිල ප්‍රකාශිත නොවූ	154,333	121,860	154,333	121,860
- පරිපාලිත ආයතන	1,448,057	1,482,606	-	-
කපා හරින ලද බොල් ණය පියවා ගැනීම	91,321	61,266	91,321	199,909
ශුද්ධ ඉපයුම් වාරිකය -	-	-	4,852,849	4,304,732
වෙනත්	1,164,589	1,560,291	1,770,769	1,972,230
මුළු ගණන	2,956,630	3,331,289	7,017,896	6,765,203

11. හානිකරණ අලාභයන්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

සටහන 5.6 මූල්‍ය වත්කම් හානිකරණය හි විස්තරාත්මකව දක්වා ඇති, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 9 "මූල්‍යමය උපකරණ" යටතේ අපේක්ෂිත ණය අලාභය මිනුම්කරණය සඳහා පියවර තුනකින් සමන්විත ආකෘතියක් යොදා ගනිමින් මූල්‍යමය වත්කම් වල හානිකරණ අලාභය හඳුනාගැනුණි.

තවද, බැංකුව/සමූහය මගින් හානිකරණ අලාභයක් හඳුනාගනු ලබන්නේ සටහන 5.13 මූල්‍ය වත්කම් හානිකරණය හි විස්තරාත්මකව දක්වා ඇති, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 36 'වත්කම් හානිකරණය' අනුව මූල්‍යමය නොවන වත්කමක ධාරක වටිනාකම අදාළ වත්කම භාවිතයෙන් හෝ විකිණීමෙන් ඇස්තමේන්තුගත පියවා ගත හැකි වටිනාකම ඉක්මවා ගිය විටකදීය.

මුදල ප්‍රකාශ සඳහා සටහන්

11.1 බැංකුව

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා

සටහන	2019				
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000	
මුදල් හා මුදල් සමාන දෑ	17.4	(48)	(3,602)	-	(3,650)
බැංකුවල පවතින ශේෂයන්	19.2	1,010	-	-	1,010
ණය සහ අත්තිකාරම් - බැංකු	22.2	(8,603)	-	-	(8,603)
ණය සහ අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	23.2	(74,224)	(310,163)	5,402,328	5,017,941
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන ණය උපකරණ	26.2	(553)	289,445	-	288,892
අසම්පාද්‍ය බැරකම් සහ බැඳීම්	44.3	205,831	(25,018)	322,243	503,056
මුදලමය වත්කම් මත මුළු හානිකරණ අයකිරීම්		123,413	(49,338)	5,724,571	5,798,646

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා

සටහන	2018				
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000	
මුදල් සහ මුදලට සමාන දෑ	17.4	(5,493)	2,543	-	(2,950)
බැංකුවල පවතින ශේෂය	19.2	(5,598)	-	-	(5,598)
බැංකුවලට ණය සහ අත්තිකාරම්	22.2	(167,355)	-	-	(167,355)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම්	23.2	2,266,110	650,967	850,485	3,767,562
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන	26.2	(1,098)	6,564	-	5,466
අසම්පාද්‍ය වගකීම් සහ බැඳීම්	44.3	7,828	49,111	(1,328,318)	(1,271,379)
මුදල වත්කම් මත මුළු හානිකරණ අයකිරීම්		2,094,394	709,185	(477,833)	2,325,746

වෙනත්

පරිපාලන සමාගම්වල ආයෝජන	27.3				298,224
මුළු හානිකරණ අයකිරීම්					2,623,970

11.2 සමූහය

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා

සටහන	2019				
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000	
මුදල් හා මුදල් සමාන දෑ	17.4	(48)	(3,602)	-	(3,650)
බැංකුවල පවතින ශේෂයන්	19.2	1,010	-	-	1,010
ණය සහ අත්තිකාරම් - බැංකු	22.2	(8,603)	-	-	(8,603)
ණය සහ අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	23.2	67,941	(229,402)	7,240,044	7,078,583
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකමට මිනිනු ලබන ණය උපකරණ	26.2	(553)	289,445	-	288,892
අසම්පාද්‍ය බැරකම් සහ බැඳීම්	44.3	205,831	(25,018)	322,243	503,056
මුදලමය වත්කම් මත මුළු හානිකරණ අයකිරීම්		265,578	31,423	7,562,287	7,859,288

වෙනත්

කපාහැරීම් ඇතුළුව සම්පාර්ශ්වික බැහැර කිරීම් මත අලාභය					1,095,468
කීර්තිනාමය මත හානිකරණය	32.2				33,383
මුළු හානිකරණ අයකිරීම්					8,988,139

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

සටහන	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
මුදල් සහ මුදලට සමාන දෑ	17.4	(5,493)	2,543	(2,950)
බැංකුවල පවතින ශේෂයන්	19.2	(5,598)	-	(5,598)
බැංකුවලට ණය සහ අත්තිකාරම්	22.2	(167,355)	-	(167,355)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම්	23.2	2,123,605	742,346	1,814,499
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ වටිනාකමට මහිනු ලබන	26.2	(1,098)	6,564	5,466
අසම්භාව්‍ය වගකීම් සහ බැඳීම්	44.3	7,828	49,111	(1,328,318)
මූල්‍ය වත්කම් මත මුළු භාහිකරණ අයකිරීම		1,951,889	800,564	486,181
වෙනත්				
කපාහැරීම් ඇතුළුව ඇප බැහැරකිරීම මත අලාභය				888,902
මුළු භාහිකරණ අයකිරීම				4,127,536

12. සේවක මණ්ඩල වියදම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

සේවක මණ්ඩල වියදම් ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩල වැටුප්, දිරිදීමනා, නිශ්චිත දායකත්ව/ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වයන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආශ්‍රිත වියදම් වලින් සමන්විත වේ. කෙටි කාලීන සේවක බැඳීම් වට්ටම් රහිත පදනමක් මත මිනුම්ගත කෙරෙන අතර අදාළ සේවාව සපයන ලද අවස්ථාවේදී අදාළ වියදම් දරනු ලැබේ. සමූහය සතුව කිසියම් මුදලක් ගෙවීම සඳහා හිතීමය හෝ ගිවිසුම්ගත බැඳීමක් පවතී නම් සහ එකී බැඳීම විශ්වසනීය අයුරින් මිනුම්ගත කළ හැකි නම් අදාළ ගෙවීමට අපේක්ෂිත මුදල සඳහා කෙටි කාලීන් මුදල් දීමනා යටතේ බැරකමක් ලෙස හඳුනාගැනේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
වැටුප්, දිරිදීමනා සහ ආශ්‍රිත වියදම්		14,238,929	15,072,459	18,599,939	18,927,085
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - විශ්‍රාම අරමුදල්	12.1	1,428,900	1,566,985	1,428,900	1,566,985
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - පාරිතෝෂිකය	12.2	80,620	62,178	194,297	184,213
පෙර ගෙවුම් කාර්ය මණ්ඩල පිරිවැය ක්‍රමක්ෂය		1,529,951	1,027,996	1,529,951	1,029,367
වෙනත්		2,215,674	2,175,217	2,215,674	2,175,217
එකතුව		19,494,074	19,904,835	23,968,761	23,882,867

12.1 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - විශ්‍රාම අරමුදල්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව මගින් 1996 ජනවාරි 1 දිනට පෙර සේවයට බැඳුණු සහ 1996 ජනවාරි 1 දිනට පසු සේවයට බැඳුණු ස්ථීර සේවකයින් සඳහා, වෙන් වෙන්ව පරිපාලනය කෙරෙන අරමුදල් සඳහා දායකත්වය සැපයීම අවශ්‍ය වන නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් දෙකක් පවත්වා ගෙන යනු ලබයි. බැංකුව මගින් මෙම විශ්‍රාම අරමුදල් වෙතින් පැන නගින ආයුගණක ලාභ සහ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගැනෙන අතර මෙම අරමුදල් ආශ්‍රිත වියදම් ආදායම් ප්‍රකාශයෙහි සේවක මණ්ඩල වියදම් යටතේ වාර්තා කෙරේ. මෙම නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් පිළිබඳ විස්තර "සේවක විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම්" (සටහන 38.1 සහ 38.3) හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - 1996 ට පෙර විශ්‍රාම භාර අරමුදල	38.1.3	1,307,059	1,406,779	1,307,059	1,406,779
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - 1996 ට පසු විශ්‍රාම භාර අරමුදල	38.3.3	121,841	160,206	121,841	160,206
		1,428,900	1,566,985	1,428,900	1,566,985

මුදල ප්‍රකාශ සඳහා සටහන්

12.2 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - පාරිතෝෂික (සටහන 38.2)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රවර්තන සේවා පිරිවැය	35,759	29,372	92,598	90,390
පොලී පිරිවැය	44,861	32,805	101,699	93,822
මුද්ධ වියදුම්	80,620	62,178	194,297	184,213

13. වෙනත් වියදුම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් වියදුම් ඒවාට අදාළ කාලපරිච්ඡේදය තුළ වීම වියදුම් දරනු ලබන අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. ව්‍යාපාරය පවත්වාගෙන යාමට සහ දේපළ, පිරිසහ සහ උපකරණ කාර්යක්ෂම තත්ත්වයෙන් හඳිනාගැනීමට වැය කෙරෙන සියළු වියදුම් වසර සඳහා ලාභය ගණනය කිරීමේදී ආදායම් ප්‍රකාශයෙන් අය කරනු ලැබේ.

ක්ෂයවීම්/ක්‍රමක්ෂය ක්‍රමවේදයන් සහ අනුපාතයන් පිළිබඳ සටහන 30 (දේපළ, පිරිසහ හා උපකරණ) හි හිසම කොට දක්වා ඇති පරිදි වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
අධ්‍යක්ෂකවරුන්ගේ සංවේතන		8,393	6,308	26,706	22,869
විගණකවරුන්ගේ පාරිශ්‍රමික		10,869	14,734	23,424	26,876
විගණකවරුන් වෙත විගණන නොවන ගාස්තු		-	5,061	8,961	11,292
වෘත්තික සහ නෛතික වියදුම්		186,298	180,511	214,620	242,735
ක්ෂයකිරීම සහ ක්‍රමක්ෂය	13.1	3,995,031	1,765,824	4,606,557	2,105,934
කාර්යාල පරිපාලන හා ආයතනික වියදුම්		8,124,019	9,115,367	10,462,517	11,348,248
ප්‍රතිලාභ හිමිකම් හා ප්‍රාරක්ෂණ වියදුම්		-	-	3,373,355	3,110,684
තැන්පතු රක්ෂණය		1,362,967	1,600,527	1,362,967	1,600,527
වෙනත්		3,548,872	2,716,615	3,581,035	2,761,321
මුළු ගණන		17,236,449	15,404,947	23,660,142	21,230,486

13.1 ක්ෂයකිරීම සහ ක්‍රමක්ෂය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
දේපළ, පිරිසහ සහ උපකරණවල ක්ෂයකිරීම	30	1,861,089	1,633,879	2,093,006	1,923,838
වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්වල ක්‍රමක්ෂය ¹	30	1,963,276	-	2,327,555	-
පෙරගෙවුම් කල්බදු ක්‍රමක්ෂය කිරීම ²	31	-	22,909	-	25,975
ආයෝජන දේපළ ක්ෂයකිරීම	29	1,707	1,707	749	1,707
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	32	168,959	107,329	185,247	154,414
මුළු ගණන		3,995,031	1,765,824	4,606,557	2,105,934

¹ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට SLFRS 16 - "කල්බදු" අනුකූලව මෙම ප්‍රමාණය අනාවරණය කරනු ලැබ ඇති අතර පෙර වර්ෂයට අදාළ ප්‍රවේශන ප්‍රතිසාධනය කොට නොමැත.

² 2019 ජනවාරි 1 දිනට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට SLFRS 16 - "කල්බදු" යොදා ගැනීම මත පෙර ගෙවූ කල්බදු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්වල කොටසක් වූ බැවින් 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ඒවායේ ක්‍රමක්ෂය වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්වල ක්‍රමක්ෂය තුළ ඇතුළත් කෙරේ.

14. බදු වියදම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ප්‍රවර්තන බදුකරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්ති LKAS 12 - "ආදායම් බදු" වලට අනුව බදු වියදම යනු ප්‍රවර්තන සහ විලම්බිත බදු සම්බන්ධයෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා ලාභය හෝ අලාභය තීරණය කිරීමේදී ඇතුළත් කෙරෙන සමස්ත මුදල් ප්‍රමාණයයි. ආදායම් බදු වියදම වෙනත් විස්තීර්ණ ආදායම් හි සෘජුව හඳුනාගැනෙන අයිතමයන්ට සම්බන්ධ නොවන්නේ නම් ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. ඉහත දක්වන ලද ආකාරයේ අවස්ථාවන්හිදී විය වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගැනේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන සහ ඒ හා අදාළව සිදුකොට ඇති සංශෝධනයන්ට අනුකූල වන පරිදි බදුකරණ අරමුණු ගළපා වර්ෂයේ ලාභ පදනම මත බදුකරණ ප්‍රතිපාදන සකස් කොට ඇත. අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ විස්තරාත්මක අනාවරනයක් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.17 හි දක්වා ඇත.

විලම්බිත බදුකරණය

ශේෂ පත්‍ර දිනට වත්කම් හා බැරකම් වල බදු පදනම් හා මූල්‍ය වාර්තාකරණ කාර්යයන් වෙනුවෙන් ඒවායේ ධාරණ අගයන් අතර තාවකාලික වෙනස මත බැරකම් ක්‍රමය භාවිත කරමින් විලම්බිත බදු ප්‍රතිපාදනය කෙරේ. අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ විස්තරාත්මක අනාවරනයක් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.17 හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම්					
ආදායම් බදු වියදම	14.1	6,356,372	8,014,334	7,164,370	9,996,906
පෙර වර්ෂයේ (අධි)/උෂන ප්‍රතිපාදන		452,696	27	453,258	27
විලම්බිත බදු අයකිරීම/(බැර)	14.2	(68,567)	(702,794)	1,856,455	(327,478)
මුළු බදු වියදම		6,740,501	7,311,567	9,474,083	9,669,455
සඵල බදු අනුපාතිකය (%)		34.3	30.0	36.9	31.0

14.1 බදු වියදම් සැසඳුම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
වසර සඳහා බදු වලට පෙර ලාභය	19,666,184	24,406,490	25,652,251	31,161,598
කාලපරිච්ඡේදය සඳහා ආදායම් බදු (අදාළ වන බදු අනුපාතිකය × ගිණුම්කරණ ලාභය)	5,506,532	6,833,817	7,182,630	8,725,247
එකතු කළා :				
බදු කාර්යයන් සඳහා අඩු කළ නොහැකි වියදම් වල බදු බලපෑම	5,847,582	5,455,940	12,339,783	13,307,255
අඩු කළා :				
බදු කාර්යයන් සඳහා අඩු කළ හැකි වියදම් වල බදු බලපෑම	(4,997,742)	(4,275,423)	(12,358,043)	(12,035,596)
කාලපරිච්ඡේදය සඳහා අදාළ බදු වියදම	6,356,372	8,014,334	7,164,370	9,996,906

14.2 විලම්බිත බදු (ලාභය/අලාභයට බැර/අය කිරීම්) පහත සඳහන් දෑ වලින් සමන්විත වේ

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
විලම්බිත බදු වත්කම්	(827,465)	(1,345,035)	1,787,790	348,669
විලම්බිත බදු වගකීම්	758,898	642,241	68,665	(676,147)
විලම්බිත බදු (බැරකම්)/ලාභලාභ සඳහා අය කිරීම්	(68,567)	(702,794)	1,856,455	(327,478)

මුදල ප්‍රකාශ සඳහා සටහන්

14.3 විලම්බිත බදු වගකීම්/වෙනත් විස්තීර්ණ ආදායම මත අයකිරීම පහත පරිදි වේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැරකුඩ		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
විශ්‍රාම ප්‍රතිලාභ	(2,814,470)	202,010	(2,819,406)	195,647
වෙනත් තාවකාලික වෙනස - වත්කම් ප්‍රත්‍යාගණනය	-	-	150,113	203,114
විලම්බිත බදු/OCI ට විලම්බිත බදු/(බැර)	(2,814,470)	202,010	(2,669,293)	398,761
වර්ෂය සඳහා ශුද්ධ විලම්බිත බදු	(2,883,037)	(500,784)	(812,838)	71,283

14.4 ආදායම් බදු මත ප්‍රදානය කෙරෙන බැහැර කිරීම්, සහ හෝ බදු විරාම සඳහා අදාළ වන ආදායම් බදු අනුපාතිකයන්

	2019 %	2018 %
බැරකුඩේ දේශීය මෙහෙයුම්	28	28
අක් වෙරළ බැරකුකරණ ඒකකයෙහි දේශීය බැරකුකරණ මෙහෙයුම්	28	28
අක් වෙරළ බැරකුකරණ ඒකකයෙහි අක් වෙරළ බැරකුකරණ මෙහෙයුම්	28	28
පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීපල්ස්	28	28
පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම	28	14
පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීපල්ස්	28	28
පීපල්ස් මයික්‍රෝ ෆයිනෑන්ස් ලිමිටඩ්	28	28
සීමාසහිත පීපල්ස් ෆීල්ඩ් මැනේජ්මන්ට්	28	28

බැහැර කිරීම් සහ සහන අත්විදින පහත සඳහන් සමාගම් හැරුණු විට සමූහයේ බදු බැරකම් ගණන් බලනු ලබන්නේ ඉහත සඳහන් අනුපාතයන් අනුවය.

සීමාසහිත පීපල්ස් ලිසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට්

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ව්‍යාපාරික කටයුතු සඳහා සීමාසහිත පීපල්ස් ලිසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම විසින් ආයෝජන මණ්ඩල 17 වැනි වගන්තිය යටතේ ඇති කර ගන්නා ලද 2008 දෙසැම්බර් මස 3 වැනි දිනැති ගිවිසුම අනුව, ආදායම් බදු පැනවීම, ගෙවීම සහ අයකර ගැනීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පහත සමාගම විසින් පොලියක් උපයා ගනු ලබන වර්ෂයේ සිට ගණන් බලන ලද අවුරුදු 5 ක කාලයක් හෝ සමාගමේ වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනයේ සිට ගණන් බලන ලද අවුරුදු දෙකකට ඉකුත් නොවන යම් වර්ෂයක් යන දෙකෙන් කලින් වළඹෙන දිනය දක්වා අදාළ නොවිය යුත්තේය. බදු වලින් නිදහස් වන කාලපරිච්ඡේදයේ අවසාන දිනය සමග වළඹෙන අවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් සඳහා 10% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද, 10% ක අනුග්‍රහ බදු කාලපරිච්ඡේදය අවසන් වීමෙන් පසු 20% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද ලැබීම සඳහා සමාගම සුදුසුකම් ලබන්නේය.

සීමාසහිත පීපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටිස්

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ව්‍යාපාරික කටයුතු සඳහා සීමාසහිත පීපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටිස් සමාගම විසින් ආයෝජන මණ්ඩල 17 වැනි වගන්තිය යටතේ ඇති කර ගන්නා ලද 2008 දෙසැම්බර් මස 3 වැනි දිනැති ගිවිසුම අනුව, ආදායම් බදු පැනවීම, ගෙවීම සහ අයකර ගැනීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පහත සමාගම විසින් පොලියක් උපයා ගනු ලබන වර්ෂයේ සිට ගණන් බලන ලද අවුරුදු 5 ක කාලයක් හෝ සමාගමේ වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනයේ සිට ගණන් බලන ලද අවුරුදු දෙකකට ඉකුත් නොවන යම් තක්සේරු වර්ෂයක් යන දෙකෙන් කලින් වළඹෙන දිනය දක්වා අදාළ නොවිය යුත්තේය. බදු වලින් නිදහස් වන කාලපරිච්ඡේදයේ අවසාන දිනය සමග වළඹෙන අවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් සඳහා 10% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද, 10% ක අනුග්‍රහ බදු කාලපරිච්ඡේදය අවසන් වීමෙන් පසු 20% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද ලැබීම සඳහා සමාගම සුදුසුකම් ලබන්නේය.

15. කොටසකට ඉපැයීම්

15.1 කොටසකට මූලික ඉපැයීම්

ශ්‍රී ලංකා හිණුම්කරණ ප්‍රමිති LKAS 33 - "කොටසකට ඉපැයීම්" අනුව සාමාන්‍ය කොටස් හිමියන්ට අදාළ වන වසර තුළ හිඟ හිටි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍ය මත පදනම්ව කොටසකට මූලික ඉපැයීම් ගණනය කොට ඇත.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැරකුඩ		සමූහය	
	2019	2018	2019	2018
සාමාන්‍ය කොටස් හිමියන්ට පැවරිය හැකි ශුද්ධ ලාභය (රු.'000)	12,925,683	17,094,923	14,984,837	19,977,861
නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් වල හරිත සාමාන්‍යය	1,000	1,000	1,000	1,000
කොටසකට මූලික ඉපැයීම් (රු.)	12,926	17,095	14,985	19,978

15.2 කොටසකට තනුක ඉපැයීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 33 - "කොටසකට ඉපැයීම්" අනුව සියළු තනුක විභවය සහිත සාමාන්‍ය කොටස් වල බලපෑම සඳහා ගැළපුම් කිරීමෙන් අනතුරුව සාමාන්‍ය කොටස් හිමියන්ට අදාළ වන සහ වසර තුළ හිඟ හිටි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍ය මත පදනම්ව කොටසකට තනුක ඉපැයීම් ගණනය කොට ඇත.

	බැංකුව		සමූහය	
	2019	2018	2019	2018
සාමාන්‍ය කොටස් හිමියන්ට ආරෝපනය කළ හැකි හැකි ශුද්ධ ලාභය (රු.'000)	12,925,683	17,094,923	14,984,837	19,977,861
හිඳුන් කර ඇති බර තබන ලද සාමාන්‍ය කොටස් සංඛ්‍යාව (රු.'000)	1,000	1,000	1,000	1,000
විභජනය සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව (රු.'000)	243,040	243,040	243,040	243,040
විභජනය සඳහා වෙන් කර ඇති හිඳුන් කර ඇති මුළු කොටස් සංඛ්‍යාව (රු.'000)	244,040	244,040	244,040	244,040
කොටසකට තනුක ඉපැයීම් (රු.'000)	53	70	61	82

16. මූල්‍ය උපකරණ මිනුම්කරණය

පහත දැක්වෙන වගුව මගින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දැක්වෙන මාතෘකා යටතේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 9 - "මූල්‍ය උපකරණ" වල නිර්වචනය කොට ඇති පරිදි කාණ්ඩ වශයෙන් මූල්‍ය වත්කම් වල ධාරණ අගයන් විශ්ලේෂණය කොට ඇත.

16.1 බැංකුව

	2019			
	FVTPL ¹	FVOCI ²	AC ³	එකතුව
වත්කම්				
මුදල් හා මුදල් සමාන දෑ	-	-	50,703,158	50,703,158
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	38,858,470	38,858,470
බැංකු වල ඇති තැන්පතු	-	-	9,689,132	9,689,132
ව්‍යුපස්න මූල්‍ය උපකරණ	90,560	-	-	90,560
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	79,514,568	-	-	79,514,568
මූල්‍ය වත්කම් - ක්‍රමවේදය පිරිවැය අනුව				
ණය හා අත්තිකාරම් - බැංකු	-	-	29,771,919	29,771,919
ණය හා අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,310,150,137	1,310,150,137
ක්‍රමවේදය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ			280,935,892	280,935,892
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,997,896	-	1,997,896
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	2,573,067	-	2,573,067
මුළු මූල්‍ය වත්කම්	79,605,128	4,570,963	1,720,108,708	1,804,284,799
	FVTPL¹		AC³	එකතුව
වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	-	-	207,484,446	207,484,446
ව්‍යුපස්න මූල්‍ය උපකරණ	59,748	-	-	59,748
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-	-	1,491,385,937	1,491,385,937
වෙනත් ණය ගැහිම්	-	-	17,324,960	17,324,960
යටත් කරන ලද කාල ණය	-	-	22,714,490	22,714,490
මුළු මූල්‍ය වගකීම්	59,748	-	1,738,909,833	1,738,969,581

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	2018			
	FVTPL ¹	FVOCI ²	AC ³	එකතුව
වත්කම්				
මුදල් හා මුදල් සමාන දෑ	-	-	57,879,933	57,879,933
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	51,615,796	51,615,796
බැංකු වල ඇති තැන්පතු	-	-	4,350,726	4,350,726
ව්‍යුපන්න මූල්‍ය උපකරණ	1,163,384	-	-	1,163,384
මූල්‍ය වත්කම් - ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට	54,052,435	-	-	54,052,435
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැයට				
ණය හා අත්තිකාරම් - බැංකු	-	-	32,167,421	32,167,421
ණය හා අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,265,667,467	1,265,667,467
ක්‍රමක්ෂය පිරිවැයට අගයකළ ණය උපකරණ	-	-	201,650,435	201,650,435
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,179,922	-	1,179,922
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	4,731,261	-	4,731,261
මුළු මූල්‍ය වත්කම්	55,215,819	5,911,183	1,613,331,778	1,674,458,780

	FVTPL ¹		AC ³	එකතුව
වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	-	-	138,031,420	138,031,420
ව්‍යුපන්න මූල්‍ය උපකරණ	2,512,205	-	-	2,512,205
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-	-	1,422,961,240	1,422,961,240
වෙනත් ණය ගැනීම්	-	-	35,575,554	35,575,554
යටත් කරන ලද කාල ණය	-	-	12,533,904	12,533,904
මුළු මූල්‍ය වගකීම්	2,512,205	-	1,609,102,118	1,611,614,323

16.2 සමූහය

	2019			
	FVTPL ¹	FVOCI ²	AC ³	එකතුව
වත්කම්				
මුදල් හා මුදල් සමාන දෑ	-	-	51,594,638	51,594,638
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	38,858,470	38,858,470
බැංකු වල ඇති තැන්පතු	-	-	13,395,360	13,395,360
ව්‍යුපන්න මූල්‍ය උපකරණ	90,560	-	-	90,560
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	80,405,966	-	-	80,405,966
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැය අනුව				
ණය හා අත්තිකාරම් - බැංකු	-	-	29,771,919	29,771,919
ණය හා අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,460,497,766	1,460,497,766
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	-	-	290,739,848	290,739,848
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,772,838	-	1,772,838
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	2,573,067	-	2,573,067
මුළු මූල්‍ය වත්කම්	80,496,526	4,345,905	1,884,858,001	1,969,700,432

¹ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව

² වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය

³ ක්‍රමක්ෂය පිරිවැය

	FVTPL ¹		AC ³	එකතුව
වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	-	-	219,434,075	219,434,075
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	59,748	-	-	59,748
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-	-	1,588,903,098	1,588,903,098
වෙනත් ණය ගැනීම්	-	-	16,289,502	16,289,502
යටත් කරන ලද කාල ණය	-	-	40,513,091	40,513,091
මුළු මූල්‍ය වගකීම්	59,748	-	1,865,139,766	1,865,199,514

සමූහය

	2018			
	FVTPL ¹	FVOCI ²	AC ³	එකතුව
වත්කම්				
මුදල් හා මුදල් සමාන දෑ	-	-	58,835,090	58,835,090
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	51,615,796	51,615,796
බැංකු වල ඇති තැන්පතු	-	-	9,096,252	9,096,252
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,163,384	-	-	1,163,384
මූල්‍ය වත්කම් - ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට	54,300,238	-	-	54,300,238
මූල්‍ය වත්කම් - ක්‍රමවේදය පිරිවැයට				
ණය හා අත්තිකාරම් - බැංකු	-	-	32,551,657	32,551,657
ණය හා අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,415,927,536	1,415,927,536
ක්‍රමවේදය පිරිවැයට අගයකළ ණය උපකරණ	-	-	209,696,173	209,696,173
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,179,956	-	1,179,956
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	4,756,298	-	4,756,298
මුළු මූල්‍ය වත්කම්	55,463,622	5,936,254	1,777,722,504	1,839,122,380

	FVTPL ¹		AC ³	එකතුව
වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	-	-	172,247,861	172,247,861
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,512,205	-	-	2,512,205
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-	-	1,495,326,489	1,495,326,489
වෙනත් ණය ගැනීම්	-	-	35,082,488	35,082,488
යටත් කරන ලද කාල ණය	-	-	33,084,526	33,084,526
මුළු මූල්‍ය වගකීම්	2,512,205	-	1,735,741,364	1,738,253,569

¹ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව

² වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය

³ ක්‍රමවේදය පිරිවැය

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

17. මුදල් සහ මුදල් සමාන දෑ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

අතැති මුදල්, බැංකු වල පවතින ශේෂයන්, බැංකු වල ස්ථාපන, ඒකීය සහ කෙටිකාලීන දැන්වීම් මුදල් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවර ණය ලබාදීමේ සේවාව මුදල් සහ මුදල් සමාන දෑ වෙත ඇතුළත් වේ. මුදල් සහ මුදල් සමාන දෑ මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ක්‍රමවේදය පිරිවැය අනුව ඉදිරිපත් කෙරේ.

17.1 මුදල්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
අතැති මුදල්		48,636,493	50,383,325	49,416,682	51,167,849
		48,636,493	50,383,325	49,416,682	51,167,849

17.2 මුදල් සමාන දෑ

බැංකු වල පවතින ශේෂයන්		1,667,496	2,200,001	1,778,787	2,370,634
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව		400,077	5,301,165	400,077	5,301,165
		2,067,573	7,501,166	2,178,864	7,671,799
අඩු කිරීම: අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන් කිරීම	17.4	(908)	(4,558)	(908)	(4,558)
		2,066,665	7,496,608	2,177,956	7,667,241
මුළු මුදල් සහ මුදල් සමාන දෑ		50,703,158	57,879,933	51,594,638	58,835,090

17.3 බැරකම් අවදානමට නිරාවරනය වීම මත පදනම්ව මුදල් සමාන දෑ පිළිබඳ විශ්ලේෂණය

බැංකුව

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
බැංකුවල පවතින ශේෂයන්	1,634,239	33,257	-	1,667,496
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	400,077			400,077
මුළු ගණන	2,034,316	33,257	-	2,067,573

දෙසැම්බර් 31 දිනට

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
බැංකුවල පවතින ශේෂයන්	2,025,271	174,730	-	2,200,001
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	5,301,165			5,301,165
මුළු ගණන	7,326,436	174,730	-	7,501,166

සමූහය

දෙසැම්බර් 31 දිනට

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
බැංකුවල පවතින ශේෂයන්	1,745,530	33,257	-	1,778,787
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	400,077	-	-	400,077
මුළු ගණන	2,145,607	33,257	-	2,178,864

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
බැංකුවල පවතින ශේෂයන්	2,195,904	174,730	-	2,370,634
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	5,301,165	-	-	5,301,165
මුළු ගණන	7,497,069	174,730	-	7,671,799

17.4 අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම - මුදල් සමාන දෑ

බැංකුව

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2019 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,247	-	4,558
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(48)	(3,602)	-	(3,650)
2019 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	263	645	-	908

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2018 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	5,804	1,704	-	7,508
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(5,493)	2,543	-	(2,950)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,247	-	4,558

සමූහය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2019 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,247	-	4,558
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(48)	(3,602)	-	(3,650)
2019 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	263	645	-	908

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2018 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	5,804	1,704	-	7,508
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(5,493)	2,543	-	(2,950)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,247	-	4,558

18. ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂයන්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ව්‍යවස්ථාපිත මුදල් සංචිත තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂය රුපියල් වලින් හමිකළ තැන්පතු වගකීම්වලින් 5.0% කි. (2018 දී 6.0%). මෙය පොළීය නොදරන ශේෂයකි. විදේශීය ව්‍යවහාර මුදලින් හමිකරන ලද දේශීය බැංකු ඒකකය තුළ තැන්පතු වගකීම් සහ අක්වෙල බැංකු ඒකකය තුළ තැන්පතු වගකීම් සම්බන්ධයෙන් සමාන සංචිතයක් අවශ්‍ය නොවේ.

මෙම ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ක්‍රමක්ෂය පිරිවැයට ගෙන යනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ව්‍යවස්ථාපිත ශේෂයන් (අදියර 1)	38,858,470	51,615,796	38,858,470	51,615,796
	38,858,470	51,615,796	38,858,470	51,615,796

19 බැංකු වල ඇති තැන්පතු

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකු වල ස්ථාපන වලට සාධාරණ අගය වෙනස්වීම් පිළිබඳ නොසලකා හළ හැකි අවදානමකට යටත් වන්නා වූද, බැංකුව/සමූහය මගින් ස්වකීය කෙටිකාලීන බැඳීම් කළමනාකරණය සඳහා භාවිත කරන්නා වූද මුදල් වෙළඳපොල ස්ථාපන සහ ස්ථාවර තැන්පතු ඇතුළත් වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ස්ථාපන		9,690,715	4,351,299	9,690,715	4,351,299
ස්ථාවර තැන්පතු		-	-	3,706,228	4,745,526
බැංකු වල ඇති දළ තැන්පතු		9,690,715	4,351,299	13,396,943	9,096,825
අඩු කිරීම: අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන් කිරීම	19.2	(1,583)	(573)	(1,583)	(573)
බැංකු වල ඇති ශුද්ධ තැන්පතු		9,689,132	4,350,726	13,395,360	9,096,252

19.1 බැරකම් අවදානමට නිරාවරනය වීම මත පදනම්ව බැංකු වල ඇති තැන්පතු පිළිබඳ විශ්ලේෂණය

බැංකුව

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ස්ථාපන	9,690,715	-	-	9,690,715
එකතුව	9,690,715	-	-	9,690,715
	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ස්ථාපන	4,351,299	-	-	4,351,299
එකතුව	4,351,299	-	-	4,351,299

සමූහය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ස්ථාපන	9,690,715	-	-	9,690,715
ස්ථාවර තැන්පතු	3,706,228	-	-	3,706,228
මුළු ගණන	13,396,943	-	-	13,396,943

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ස්ථාපන	4,351,299	-	-	4,351,299
ස්ථාවර තැන්පතු	4,745,526	-	-	4,745,526
මුළු ගණන	9,096,825	-	-	9,096,825

19.2 අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම - බැංකු වල ඇති තැන්පතු

බැංකුව හා සමූහය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2019 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	573	-	-	573
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	1,010	-	-	1,010
2019 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	1,583	-	-	1,583

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2018 ජනවාරි 1 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	6,171	-	-	6,171
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(5,598)	-	-	(5,598)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	573	-	-	573

20. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ යනු යටතේ පවතින මිල, ලැයිස්තුගත කොටස් හෝ වෙනත් විචල්‍ය වකඩ හෝ වැඩි සංඛ්‍යාවක් මගින් වටිනාකම ව්‍යුත්පන්න කරගනු ලබන ගිවිසුම් වන අතර සාමාන්‍යයෙන් ඒවා ක්‍රමවත්, ඉදිරිගාමී අනුපාතික ගිවිසුම්, අනාගතයේ සහ වර්ෂයන් වැනි උපකරණ වලින් සමන්විත වේ.

බලාත්මක ඉදිරි රැකුම් සබඳතාවයක කොටසක් වශයෙන් නම් කරනු ලැබ ඉදිරි රැකුම් ව්‍යුත්පන්නයන් වශයෙන් වර්ගීකරණය කොට ඇති නම් හැර, සියළුම ව්‍යුත්පන්නයන් ශේෂ පත්‍රය තුළ සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය වශයෙන් වර්ගීකරණය කෙරේ.

ව්‍යුත්පන්නයන් සාධාරණ අගය බහාත්මක වන විට වත්කම් වශයෙන් ද සාධාරණ අගය සෘණාත්මක වන විට බැරකම් වශයෙන් ද දැක්වේ.

පහත දැක්වෙන වගුව මගින් ඒවායේ කාලපතික ප්‍රමාණයන් සමඟින්, වත්කම් සහ බැරකම් වශයෙන් වාර්තා කරනු ලැබ ඇති බැංකුවේ/සමූහයේ, ව්‍යුත්පන්න මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගයන් ඉදිරිපත් කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

20.1 විදේශ මුදල් ව්‍යුත්පන්න - වත්කම්

	ඛණ්ඩ				සමූහය			
	2019		2018		2019		2018	
	වත්කම් රු. '000	නාමික වටිනාකම රු. '000	වත්කම් රු. '000	නාමික වටිනාකම රු. '000	වත්කම් රු. '000	නාමික වටිනාකම රු. '000	වත්කම් රු. '000	නාමික වටිනාකම රු. '000
මුදල් හුවමාරු								
විකිණුම්	47,446	4,522,349	707	1,603,430	47,446	4,522,349	707	1,603,430
මිලදී ගැනුම්	41,310	6,183,167	967,052	12,721,646	41,310	6,183,167	967,052	12,721,646
ඉදිරිගාමී විදේශ මුදල් ගිවිසුම්								
විකිණුම්	1,704	938,577	203	620,719	1,704	938,577	203	620,719
මිලදී ගැනුම්	100	23,287	195,422	3,609,301	100	23,287	195,422	3,609,301
මුළු ගණන	90,560	11,667,380	1,163,384	18,555,097	90,560	11,667,380	1,163,384	18,555,097

20.2 විදේශ මුදල් ව්‍යුත්පන්න - වගකීම්

	ඛණ්ඩ				සමූහය			
	2019		2018		2019		2018	
	වගකීම් රු. '000	නාමික වටිනාකම රු. '000	වගකීම් රු. '000	නාමික වටිනාකම රු. '000	වගකීම් රු. '000	නාමික වටිනාකම රු. '000	වගකීම් රු. '000	නාමික වටිනාකම රු. '000
මුදල් හුවමාරු								
විකිණුම්	20,652	6,140,423	2,226,068	60,174,004	20,652	6,140,423	2,226,068	60,174,004
මිලදී ගැනුම්	29,056	3,099,277	2,377	4,236,269	29,056	3,099,277	2,377	4,236,269
ඉදිරිගාමී විදේශ මුදල් ගිවිසුම්								
විකිණුම්	4,085	1,355,952	283,564	11,566,672	4,085	1,355,952	283,564	11,566,672
මිලදී ගැනුම්	5,955	1,679,848	197	372,216	5,955	1,679,848	197	372,216
මුළු ගණන	59,748	12,275,500	2,512,205	76,349,162	59,748	12,275,500	2,512,205	76,349,162

21. මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය මනිනු ලබන

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව යන්න වෙළඳාම මූලික අරමුණ කරගනිමින් අත්පත් කරගන්නා ලද සහ සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද ණය සුරැකුම් සහ ස්කන්ධ වලින් සමන්විත වේ. මේ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.5.3. හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	සටහන	ඛණ්ඩ		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	21.1	79,323,896	53,875,479	79,323,896	53,875,479
ස්කන්ධ සුරැකුම්පත් - ලැයිස්තුගත කළ	21.2	158,831	118,312	192,962	366,115
ණය සුරැකුම්පත් - ලැයිස්තුගත නොකළ	21.3	-	-	643,248	-
ඒකක භාර	21.4	-	-	214,019	-
ණය සුරැකුම්පත්		31,841	58,644	31,841	58,644
මුළු ගණන		79,514,568	54,052,435	80,405,966	54,300,238

21.1 ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්

දෙසැම්බර් 31 දිනට	බැරකුඩ		සමුහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
භාණ්ඩාගාර ඩිල්පත්	79,198,381	48,380,897	79,198,381	48,380,897
භාණ්ඩාගාර බැඳුම්කර	125,515	5,494,582	125,515	5,494,582
මුළු ගණන	79,323,896	53,875,479	79,323,896	53,875,479

21.2 ස්කන්ධ සුරැකුම්පත් - ලැයිස්තුගත කළ

21.2.1 බැරකුඩ

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2019 රු. '000	2019 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018 රු. '000	2018 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000
ඉඩම් සහ දේපළ						
සීටී ලෙන්ඩ් ඩිවෙලොප්මන්ට් පීච්ලිසි	555	24	17	555	24	16
ප්‍රාග්ධන භාණ්ඩ						
ඇක්සස් ඉන්වෙස්ට්මන්ට් පීච්ලිසි	-	-	-	549,740	13,104	7,751
චිද්‍රලී සංදේශ සේවා						
ඩයලොග් ඒෂියාටා පීච්ලිසි	2,172,813	21,455	26,726	1,000,000	11,185	10,100
විවිධාංගීකෘත සමාගම්						
හේලිස් පීච්ලිසි	-	-	-	80,879	21,240	15,087
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීච්ලිසි	18,137	2,377	3,040	75,000	10,473	11,978
හේමාස් හෝල්ඩින්ග්ස්	457,336	37,819	36,587	200,000	19,703	17,760
රවිට් පීරස් සහ සමාගම පීච්ලිසි	948,048	9,480	11,187	-	-	-
වයිටිකන් ස්පෙන්ස් පීච්ලිසි	200,000	9,510	9,300	-	-	-
චිද්‍රලීබල හා බලශක්ති						
ලංකා ඇයිඕසී පීච්ලිසි	-	-	-	640,250	22,873	15,750
සීමාසහිත චල්චීවල් චන්ද්‍රසේන ආර්ථික	2,305,979	22,608	17,295	2,305,979	22,608	19,370
නිෂ්පාදන						
පැලවත්ත ශ්‍රවර් පීච්ලිසි	58,100	1,829	-	58,100	1,829	-
ඇලමෙක්ස් පීච්ලිසි	1,498,732	29,969	22,181	1,498,732	29,969	20,233
මෝටර් රථවාහන						
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීච්ලිසි	3,426	305	216	3,426	305	267
සෞඛ්‍යකර්මාන්ත						
ආසිරි හෝස්පිටල් හෝල්ඩින්ග්ස් පීච්ලිසි	1,614,157	32,341	32,282	-	-	-
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම්පත් මුළු වටිනාකම		167,717	158,831		153,311	118,312

මුදල ප්‍රකාශ සඳහා සටහන්

21.2.2 ස්කන්ධ සුරැකුම්පත් - සමූහය

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2019 රු. '000	2019 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018 රු. '000	2018 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000
ඉඩම් සහ දේපළ						
සීටි ලෑන්ඩ් ඩිවෙලොප්මේන්ට් පීච්ලේස්	555	24	17	555	24	16
ප්‍රාග්ධන භාණ්ඩ						
ඇක්සස් ඉන්වෙස්ට්මේන්ට් පීච්ලේස්	-	-	-	549,740	13,104	7,751
හිඡ්පාදන						
ඇලුමිනියම් පීච්ලේස්	1,498,732	29,969	22,181	1,498,732	29,969	20,233
ඒසීච්ලේ කේබල්ස් පීච්ලේස්	-	-	-	9,400	451	348
කැළණි කේබල්ස් පීච්ලේස්	-	-	-	20,000	2,522	1,516
පැලවත්ත ළුරු පීච්ලේස්	58,100	1,829	-	58,100	1,829	-
ටෝයල් සෙරම්ස් ලංකා පීච්ලේස්	-	-	-	19,422	2,428	1,449
ටෝකියෝ සිමෙන්ට් පීච්ලේස් - ජන්ද අභිමි	-	-	-	50,000	3,605	1,260
සීමාසහිත කට්ටලී ටෙක්ස්ටයිල්	-	-	-	10,063	220	556
සීමාසහිත එස් කේ ට්‍රිමිස් ඇන්ඩ් ඉන්විස්ට්මේන්ට්ස්	-	-	-	5,042	110	510
සීමාසහිත විචල්වස් හ්‍රෙඩ් ඩයිනල්	-	-	-	7,038	154	890
සීමාසහිත එම් එල් ඩයිනල්	-	-	-	6,040	132	392
සංදේශ සේවා						
ඩයලොග් ඒෂියාටා පීච්ලේස්	2,172,813	21,455	26,726	1,000,000	11,185	10,100
රසායන ද්‍රව්‍ය හා ඖෂධ						
සීඅයිසී හෝල්ඩින්ග්ස් පීච්ලේස්	-	-	-	22,622	1,753	679
සීමාසහිත සිල්වා ෆාමසුටිකල්	-	-	-	9,194	201	605
සීමාසහිත ඉන්දු - ඩන්ලා ෆාමසුටිකල්	-	-	-	2,945	64	200
විවිධාංගීකෘත සමාගම්						
සීමාසහිත මෙල්ස්ටාකෝස්	-	-	-	50,000	1,693	2,515
හේලිස් පීච්ලේස්	-	-	-	80,879	21,240	15,087
ජෝන් ක්ලිස් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	18,137	2,377	3,040	325,000	49,803	51,902
හේමාස් හෝල්ඩින්ග්ස්	457,336	37,819	36,587	200,000	19,703	17,760
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	-	-	-	50,921	2,825	2,740
රිච්ට් පිරිස් සහ සමාගම පීච්ලේස්	948,048	9,480	11,187	-	-	-
එස්ටීකන් ස්පෝන්ස් පීච්ලේස්	200,000	9,510	9,300	-	-	-

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2019	2019 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018	2018 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
බැංකු මූල්‍ය සහ රක්ෂණ						
සභාස සංවර්ධන බැංකුව - පීචල්සී	-	-	-	2,094,012	203,382	157,051
කොමර්ෂල් බැංකුව පීචල්සී - ජන්ද අභිමි	111,984	9,653	9,295	192,507	16,430	18,288
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීචල්සී	-	-	-	3,077	214	274
සම්පත් බැංකුව පීචල්සී	-	-	-	24	6	6
සෙලාන් බැංකුව පීචල්සී - ජන්ද භිමි	107,174	7,449	5,627	78,742	6,101	6,120
සෙලාන් බැංකුව පීචල්සී - ජන්ද අභිමි	138,545	4,403	4,683	100,000	3,382	4,450
පීපල්ස් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයින්ෂන්ස් පීචල්සී	-	-	-	69,000	1,242	1,125
වණික් ඉන්ෆෝපරේෂන් පීචල්සී	-	-	-	61	3	-
වැලබල් වන් පීචල්සී	-	-	-	350,000	8,769	5,950
කොමර්ෂල් බැංකුව පීචල්සී	95,000	9,833	9,025	-	-	-
ආහාර පාන වර්ග සහ දුම්කොළ						
ඩිස්ට්‍රිබුටර් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීචල්සී	-	-	-	14,814	110	239
ලංකා දුම්කොළ සංස්ථාව පීචල්සී	5,000	5,400	5,503	-	-	-
හෝටල් සහ සංචාර						
ජෝන් කීල්ස් හොටෙල්ස් පීචල්සී	-	-	-	7,085	150	55
හොටෙල් සර්විසස් සිලෝන් පීචල්සී	-	-	-	43,500	1,320	661
සෞඛ්‍යරක්ෂාව						
ආසිර් හෝස්පිටල් හෝල්ඩින්ග්ස් පීචල්සී	1,614,157	32,341	32,282	-	-	-
විදුලිබල හා බලශක්ති						
ලංකා අයිඕසී පීචල්සී	-	-	-	640,250	22,873	15,750
සීමාසහිත චිල්ඩ්‍රිල් විනර්ස් ෆන්ඩ්	2,305,979	22,608	17,295	2,305,979	22,608	19,370
මෝටර් රථවාහන						
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීචල්සී	3,426	305	216	3,426	305	267
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම් වල මුළු වටිනාකම		204,453	192,962		449,908	366,115

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

21.3 සේවක සුරැකුම්පත් - ලැයිස්තුගත නොකළ

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2019 රු. '000	2019 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018 රු. '000	2018 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000
කොන්පිඩන්ස් පවරැන්ග්පූර් ලිමිටඩ්	10,000,000	213,950	213,950	-	-	-
කුමිහරා පවර කම්පැනි ලිමිටඩ්	10,000,000	213,950	213,950	-	-	-
කර්ණපුලි පවර ලිමිටඩ්	10,000,000	213,950	213,950	-	-	-
චීච්චේ ඉෙඩ් ඩයිග් ලිමිටඩ්	7,741	151	364	-	-	-
සිල්වා පාමසිගුටිකල් ලිමිටඩ්	9,653	197	347	-	-	-
ඉන්ද්‍ර-ඩන්ග්ලා පාමසිගුටිකල් ලිමිටඩ්	3,530	63	138	-	-	-
කාරිටලි ටෙක්ටයිල් ලිමිටඩ්	1,106	20	27	-	-	-
සිල්කො පාමසිගුටිකල් ලිමිටඩ්	8,022	156	522	-	-	-
එකතුව			643,248			

21.4 ඒකක භාර

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2019 රු. '000	2019 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018 රු. '000	2018 දෙසැම්බර් 31 දිනට වෙළෙඳපොළ අගය රු. '000
ගාර්ඩියන් ඇකුයිටිමන් ආර්කට් ගන්ඩ්	11,301,396	210,234	214,019	-	-	-
එකතුව			214,019			

22. ණය හා අත්තිකාරම් - බැංකු

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත බැඳුම්කර සහ ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් වලින් සමන්විත වේ.

බැංකුවලට ණය සහ අත්තිකාරම් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ තක්සේරුව සහ ව්‍යාපාර ආදර්ශ තක්සේරුව යන දෙකම සුදුසු බවට පත්කරන බැවින් සමූහය විසින් ඒවා ක්‍රමයෙන් පිරිවැයට අගය කරන අතර මෙම මූල්‍ය ප්‍රකාශනයන්ට සටහන 5.5.1 හි විස්තර කරනු ලැබ ඇත.

දෙසැම්බර් 31 දිනට	සමූහය	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර		3,703,287	6,462,722	3,703,287	6,462,722
ප්‍රතිව්‍යුහගත බැඳුම්කර	22.3	7,689,150	7,689,150	7,689,150	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්		18,420,595	18,065,265	18,420,595	18,449,501
බැංකුවලට දළ ණය සහ අත්තිකාරම්		29,813,032	32,217,137	29,813,032	32,601,373
අඩු කිරීම: අපේක්ෂිත බැරකම් අලාභය සඳහා වෙන් කිරීම	22.2	(41,113)	(49,716)	(41,113)	(49,716)
බැංකුවලට ශුද්ධ ණය සහ අත්තිකාරම්		29,771,919	32,167,421	29,771,919	32,551,657

22.1 ණය අවදානමට නිරාවරණය වීම මත පදනම්ව බැංකුවලට ණය සහ අත්තිකාරම් සමාලෝචනය

බැංකුව

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	3,703,287	-	-	3,703,287
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,420,595	-	-	18,420,595
මුළු ගණන	29,813,032	-	-	29,813,032

දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	6,462,722	-	-	6,462,722
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,065,265	-	-	18,065,265
මුළු ගණන	32,217,137	-	-	32,217,137

සමූහය

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	3,703,287	-	-	3,703,287
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,420,595	-	-	18,420,595
මුළු ගණන	29,813,032	-	-	29,813,032

දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	6,462,722	-	-	6,462,722
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,449,501	-	-	18,449,501
මුළු ගණන	32,601,373	-	-	32,601,373

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

22.2 අපේක්ෂිත ණය අලාභය සඳහා දීමනාව - බැංකුවලට ණය හා අත්තිකාරම්

බැංකුව හා සමූහය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2019 ජනවාරි 01 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	49,716	-	-	49,716
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(8,603)	-	-	(8,603)
2019 දෙසැම්බර් 31 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	41,113	-	-	41,113
	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2018 ජනවාරි 01 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	217,071	-	-	217,071
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(167,355)	-	-	(167,355)
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	49,716	-	-	49,716

22.3 ශ්‍රී ලංකා රජයේ ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර

22.3. (අ) 1993 අප්‍රේල් මස පහත සඳහන් කාර්යයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙතින් රු. මිලියන 10,541 ක් වන ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර ලැබී ඇත.

රු. මිලියන	
(i) 1,152.0	ශ්‍රී ලංකා මහ බැංකුවේ මහපොත්පිම් අනුව ප්‍රාග්ධන ප්‍රමාණවත් අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා
(ii) 1,700.5	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවය සහ වී අලෙවි මණ්ඩලයට ලබාදෙන ලද පිළිවෙලින් රු. මිලියන 1.467 ක් සහ 233.5 ක් වන ණය මුදල් කපාහැරීම් සඳහා
(iii) 4,355.0	විශ්‍රාම අරමුදල් බැරකම් සඳහා මුදල් ලබාදීම
(iv) 3,231.0	ණය අලාභ වෙන් කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම
(v) 102.5	විශේෂ අයකර ගැනීමේ ඒකකය වෙත මාරු කල යුතු ණය වෙනුවෙන්
10,541.0	

22.3. (ආ) ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිදානය කරන ලද බැඳුම්කර වල ඉහත කී වටිනාකම, රජයේ නිර්දේශය යටතේ ප්‍රදානය කරන ලද අත්තිකාරම් වල ධාරණ වටිනාකම් ඉවත් කිරීමට අවලංගු කිරීමට යොදාගන්නා ලද ගිණුම්කරණ සටහන් වලට වලදායී ලෙස සම්බන්ධ වේ.

22.3. (ඇ) මෙම බැඳුම්කර ප්‍රදානය පාදක වූ ගිවිසුමෙහි පහත දැක්වෙන කොන්දේසි සඳහන් වේ.

- අ) බැඳුම්කර නිකුත් කරන ලද්දේ කවර නිශ්චිත ණය අලාභ සම්බන්ධයෙන්ද, විබඳු අලාභයක් අයකර ගැනීම මගින් බැඳුම්කර නිදහස් කර ගත නොහැකි අවුරුදු 30 ක කාලපරිච්ඡේදයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනය වන විට වීම නිශ්චිත ණය ගැනීම් සම්බන්ධයෙන් ආපසු අයකර ගැනීම් සිදුකොට නැත.
- ආ) ආරම්භක ගිවිසුමට අනුව අර්ධ වාර්ෂිකව පොලී ගෙවීමක් සහිතව 12% ක වාර්ෂික පොලියක් අදාළ වේ.
- ඇ) ඉහත කී "ආ" මගින් ලැබුණු ආදායමෙන් 25% ක් ශ්‍රී ලංකා රජය වෙත ආපසු ගෙවනු ලැබේ.

22.3. (ඈ) 22.3 (අ) ඡේදයේ සඳහන් කර ඇති පරිදි, මෙම බැඳුම්කර වාර්ෂික වලින් විශ්‍රාම වැටුප් අරමුදලට රු. මිලියන 3,218 ක්ද වැන්දඹු හා අනන්දරු අරමුදලට රු. මිලියන 1,137 ක් ද වශයෙන් රු. මිලියන 4,355 ක් වෙන් කරන ලදී.

ඒ අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වන ධාරණ ශේෂයට, ස්වාධීන භාර අරමුදලක් වශයෙන් කළමනාකරණය කරනු ලබන විශ්‍රාම වැටුප් අරමුදලට වෙන් කර ඇති වටිනාකම ඇතුළත් නොවේ.

22.3. (ඉ) 2019 වසරේදී මෙම බැඳුම්කර වල මූල්‍ය බැඳීම් පහත සඳහන් ආකාරයට වන්නේය :

- අ) රු. මිලියන 7,689 ක වටිනාකමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි, බැංකු වලින් ණය සහ ලැබිය යුතු දෑ වශයෙන් සඳහන් වේ.
- ආ) වර්ෂය තුළදී, ආදායම වශයෙන් රු. මිලියන 879 ක වටිනාකමක් ලැබුණු අතර, එය පොලී ආදායම යටතේ පිළිබිඹු වේ.

23. ණය සහ අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ පහත සඳහන් දෑ හැරුණු විට සක්‍රීය වෙළඳපොලෙහි මිළ සඳහන් නොකරන ලද ස්ථාවර හෝ තීරණය කළ හැකි ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වලින් සමන්විත වේ.

- බැංකුව මගින් වහාම හෝ හුදුදු කාලසීමාව තුළ විකිණීමට අදහස් කරනු ලබන වත්කම් සහ බැංකුව මගින් මුල් අවස්ථා හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන වත්කම්.
- බැංකුව මගින් මුල් අවස්ථා හඳුනාගැනීමේදී OCI තුළින් සාධාරණ අගයට නම් කරනු ලබන වත්කම්.
- ණය පිරිහීම හේතුවෙන් හැරුණු විට බැංකුව මගින් සිය මූලික ආයෝජනය සැලකිය යුතු ප්‍රමාණයකින් අයකර ගත නොහැකි වත්කම්.

අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම් පහත කොන්දේසි සපුරාලන බැවින් බැංකුව/සමූහය විසින් ඒවා ක්‍රමයෙන් පිරිවැයට අගය කරනු ලබයි.

- මූල්‍ය වත්කම් රඳවා ගැනීම මගින් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වක්රයේ කරගැනීමේ අරමුණ කර ගන්නා ව්‍යාපාර ආකෘතියක් තුළ මූල්‍ය වත්කම් දරා සිටින විට.
- මූල්‍ය වත්කම විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට:

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
දළ ණය සහ අත්තිකාරම් වෙනත් ගනුදෙනුකරුවන්	23.1	1,383,791,134	1,334,420,260	1,541,037,535	1,489,920,155
අදියර 1		1,223,763,735	1,161,047,596	1,329,338,443	1,263,103,798
අදියර 2		25,614,133	41,531,752	57,602,462	85,809,125
අදියර 3		134,413,266	131,840,912	154,096,630	141,007,232
අඩු කිරීම:					
අපේක්ෂිත ණය අලාභ සඳහා දීමනාව	23.2	(73,640,997)	(68,752,793)	(80,539,769)	(73,992,619)
අදියර 1		(5,036,021)	(5,110,245)	(5,693,729)	(5,649,333)
අදියර 2		(1,442,409)	(1,752,572)	(2,178,583)	(2,486,192)
අදියර 3		(67,162,567)	(61,889,976)	(72,667,457)	(65,857,094)
ශුද්ධ ණය සහ අත්තිකාරම් වෙනත් ගනුදෙනුකරුවන්		1,310,150,137	1,265,667,467	1,460,497,766	1,415,927,536

23.1 දළ ණය සහ අත්තිකාරම් - වෙනත් ගනුදෙනුකරුවන් විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
හිපැයුම් අනුව					
විනිමය බිල්පත්		1,977,123	2,579,297	1,977,123	2,579,297
අයිරා		145,448,601	129,201,088	144,724,972	125,695,631
වෙළඳ මූල්‍ය		234,096,610	280,775,319	234,096,610	280,775,319
ණය කාඩ්පත්		3,336,587	2,883,268	3,336,587	2,883,268
උකස් ගැනීම්		162,582,929	149,825,847	162,582,929	149,935,284
කාර්ය මණ්ඩල ණය	23.1.1	19,706,237	16,964,229	20,495,711	17,692,469
කෙටි කාලීන ණය		202,760,034	154,013,828	202,760,034	154,013,828
දිගු කාලීන ණය		613,526,978	597,838,146	674,476,961	654,198,261
කල්බදු කුලී සිත්තක්කර ලැබිය යුතු දෑ		-	-	88,287,070	95,132,968
වෙනත්		356,035	339,238	8,299,538	7,013,830
දළ මුළු එකතුව		1,383,791,134	1,334,420,260	1,541,037,535	1,489,920,155

මුදල ප්‍රකාශ සඳහා සටහන්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මුදල් වර්ගය අනුව				
ශ්‍රී ලංකා රුපියල්	1,030,854,478	1,035,990,955	1,185,447,165	1,191,490,850
වික්සන් ජනපද ඩොලර්	348,588,956	292,607,715	348,588,956	292,607,715
මහා බ්‍රිතාන්‍ය පවුම්	43,249	27,114	43,249	27,114
වෙනත්	4,304,451	5,794,476	6,958,165	5,794,476
දළ මුළු එකතුව	1,383,791,134	1,334,420,260	1,541,037,535	1,489,920,155
කර්මාන්තය අනුව				
කෘෂිකර්මය සහ ධීවර කටයුතු	131,313,246	116,305,697	160,397,331	139,051,089
නිෂ්පාදන	37,697,005	33,709,368	47,116,969	38,778,792
සංචාරක කර්මාන්තය	27,232,944	18,871,319	31,461,254	21,952,474
ප්‍රවාහන කටයුතු	52,028,785	52,102,323	86,058,464	78,472,488
ඉදිකිරීම්	300,991,271	364,887,130	314,091,151	375,260,816
වෙළඳ	126,848,644	131,213,514	145,307,259	152,499,042
නව ආර්ථිකය	10,235,802	10,229,477	11,565,093	10,229,477
වෙනත්	697,443,257	607,101,432	745,040,014	673,675,977
දළ මුළු එකතුව	1,383,791,134	1,334,420,260	1,541,037,535	1,489,920,155

23.1.1 කාර්ය මණ්ඩල ණය (ශුද්ධ)

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
කාර්ය මණ්ඩල ණය	31,348,782	26,570,230	32,138,256	27,298,470
(අඩුකලා) පළමු දින වෙනස සඳහා දීමනාව	(11,642,545)	(9,606,001)	(11,642,545)	(9,606,001)
ශුද්ධ කාර්ය මණ්ඩල ණය	19,706,237	16,964,229	20,495,711	17,692,469

23.2 ණය අවදානම කෙරෙහි නිරාවරනය මත පදනම්ව අපේක්ෂිත ණය අලාභය සඳහා මුළු හානිකරණ දීමනාවේ සංවලනය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	5,110,245	1,752,572	61,889,976	68,752,793
ආදායම් ප්‍රකාශයට අයකිරීම් (ප්‍රතිවර්තනයන්)	(74,224)	(310,163)	5,402,328	5,017,941
වර්ෂය තුළ කපාහැරීම්	-	-	(95,638)	(95,638)
විදේශ මුදල් ප්‍රතිපාදන මත විනිමය අනුපාත වෙනස් වීම	-	-	(34,099)	(34,099)
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,036,021	1,442,409	67,162,567	73,640,997

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	2,844,135	1,101,605	55,942,676	59,888,416
ආදායම් ප්‍රකාශයට අයකිරීම් (ප්‍රතිවර්තයන්)	2,266,110	650,967	850,485	3,767,562
අක්‍රමික ණය වලට අදාළ පොලීය (සටහන 52)	-	-	4,693,490	4,693,490
වර්ෂය තුළ කපාහැරීම්	-	-	(160,306)	(160,306)
විදේශ මුදල් ප්‍රතිපාදන මත විනිමය අනුපාත වෙනස් වීම	-	-	563,631	563,631
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,110,245	1,752,572	61,889,976	68,752,793

සමූහය

	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	5,649,333	2,486,192	65,857,094	73,992,619
ආදායම් ප්‍රකාශයට අයකිරීම් (ප්‍රතිවර්තයන්)	67,941	(229,402)	7,240,044	7,078,583
වර්ෂය තුළ කපාහැරීම්	-	-	(95,638)	(95,638)
විදේශ මුදල් ප්‍රතිපාදන මත විනිමය අනුපාත වෙනස් වීම	-	-	(34,099)	(34,099)
පරිපාලිත සමාගම් බැහැරකිරීම මත බලපෑම	(23,545)	(78,207)	(299,944)	(401,696)
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,693,729	2,178,583	72,667,457	80,539,769

	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	3,525,728	1,743,846	58,945,780	64,215,354
ආදායම් ප්‍රකාශයට අයකිරීම් (ප්‍රතිවර්තයන්)	2,123,605	742,346	1,814,499	4,680,450
අක්‍රමික ණය වලට අදාළ පොලීය (සටහන 52)	-	-	4,693,490	4,693,490
වර්ෂය තුළ කපාහැරීම්	-	-	(160,306)	(160,306)
විදේශ මුදල් ප්‍රතිපාදන මත විනිමය අනුපාත වෙනස් වීම	-	-	563,631	563,631
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,649,333	2,486,192	65,857,094	73,992,619

24. ක්‍රමයන් පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

- පහත සඳහන් අවස්ථාවන්හිදී ණය උපකරණයන්හි ආයෝජනයන් ක්‍රමයන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ
- විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට;
 - රඳවා ගැනීම මගින් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වක්රයේ කරගැනීමේ අරමුණ කර ගන්නා ව්‍යාපාර ආකාරයක් තුළ දරා සිටින විට.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	169,781,087	67,807,059	179,585,043	75,827,603
භාණ්ඩාගාර බැඳුම්කර	111,154,805	133,843,376	111,154,805	133,868,570
මුළු ගණන	280,935,892	201,650,435	290,739,848	209,696,173

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

24.1 ණය අවදානම කෙරෙහි නිරාවරනය මත පදනම්ව ක්‍රමානුකූල පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ පිළිබඳ සමාලෝචනය බැරකුඩ

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	169,781,087	-	-	169,781,087
භාණ්ඩාගාර බැඳුම්කර	111,154,805	-	-	111,154,805
මුළු ගණන	280,935,892	-	-	280,935,892
දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	67,807,059	-	-	67,807,059
භාණ්ඩාගාර බැඳුම්කර	133,843,376	-	-	133,843,376
මුළු ගණන	201,650,435	-	-	201,650,435
සමූහය	2019			
දෙසැම්බර් 31 දිනට	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	179,585,043	-	-	179,585,043
භාණ්ඩාගාර බැඳුම්කර	111,154,805	-	-	111,154,805
මුළු ගණන	290,739,848	-	-	290,739,848
දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	75,827,603	-	-	75,827,603
භාණ්ඩාගාර බැඳුම්කර	133,868,570	-	-	133,868,570
මුළු ගණන	209,696,173	-	-	209,696,173

25. වෙනත් විස්තීර්ණ අදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මනිනු ලබන ස්කන්ධ උපකරණ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්තිය

වෙළඳාම සඳහා දරා සිටීමක් හෝ සමූහය මගින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් - SLFRS 3 - "ව්‍යාපාර සංයෝජන" අදාළ වන ව්‍යාපාර සංයෝජනයක අසම්භව්‍ය ප්‍රතිශ්ඨාවක් වශයෙන් හඳුනාගැනීමක් නොමැති ස්කන්ධ උපකරණ වල ආයෝජන වෙනත් විස්තීර්ණ අදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශණයට අදාළ සඳහා සටහන් 5.5.2. බලන්න.

දෙසැම්බර් 31 දිනට	සමූහය	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ස්කන්ධ සුරැකුම් - ලැයිස්තුගත නොකළ	25.1	842,646	671,881	842,656	671,915
ස්කන්ධ සුරැකුම් - ලැයිස්තුගත කළ	25.2	1,155,250	508,041	930,182	508,041
මුළු ගණන		1,997,896	1,179,922	1,772,838	1,179,956

25.1 ස්කන්ධ සුරැකුම් - ලැයිස්තුගත නොකළ

25.1.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව 31.12.2019	31.12.2019 දිනට සාධාරණ අගය රු. '000	31.12.2019 දිනට පිරිවැය රු. '000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය		47,400	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය		14	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව		16,448,448	162,300
ලංකා මූල්‍ය සේවා කාර්යාංශය		225,000	2,250
ෆිච් රේටිං ලංකා සමාගම		62,500	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම		2,100,000	21,000
නැෂනල් ඉක්විටි ෆන්ඩ්		5,112,735	175,469
මුළු ගණන		842,646	413,527

25.1.2 සමූහය

නම	කොටස් සංඛ්‍යාව 31.12.2019	31.12.2019 දිනට සාධාරණ අගය රු. '000	31.12.2019 දිනට පිරිවැය රු. '000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය		47,500	50,725
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය		14	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව		16,448,448	162,300
ලංකා මූල්‍ය සේවා කාර්යාංශය		225,000	2,250
ෆිච් රේටිං ලංකා සමාගම		62,500	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම		2,100,000	21,000
නැෂනල් ඉක්විටි ෆන්ඩ්		5,112,735	175,469
මුළු ගණන		842,656	413,537

මුදල ප්‍රකාශ සඳහා සටහන්

25.1.3 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව 31.12.2018	31.12.2018 දිනට සාධාරණ අගය රු. '000	31.12.2018 දිනට පිරිවැය රු. '000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලය	47,400	8,018	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	498,566	162,300
ලංකා මුදල සේවා කාර්යාලය	225,000	369	2,250
ෆිච් රේටිං ලංකා සමාගම	62,500	625	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000
නැෂනල් ඉක්විටි ට්‍රස්ට්	5,112,735	142,135	175,469
මුළු ගණන		671,881	413,527

25.1.4 සමූහය

නම	කොටස් සංඛ්‍යාව 31.12.2018	31.12.2018 දිනට සාධාරණ අගය රු. '000	31.12.2018 දිනට පිරිවැය රු. '000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලය	47,400	8,052	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	498,566	162,300
ලංකා මුදල සේවා කාර්යාලය	225,000	369	2,250
ෆිච් රේටිං ලංකා සමාගම	62,500	625	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000
නැෂනල් ඉක්විටි ට්‍රස්ට්	5,112,735	142,135	176,384
මුළු ගණන		671,915	414,442

25.2 ස්කන්ධ සුරැකුම් - ලැයිස්තුගත කළ

25.2.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව 31.12.2019	31.12.2019 දිනට සාධාරණ අගය රු. '000	31.12.2019 දිනට පිරිවැය රු. '000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීච්ල්සී	30,538,203	488,611	518,963
ද ඊතනස් පීච්ල්සී	2,080,400	-	83,400
පීපල්ස් මර්චන්ට් රයිතනස් පීච්ල්සී - සාමාන්‍ය කොටස්	33,856,246	358,876	311,477
පීපල්ස් මර්චන්ට් රයිතනස් පීච්ල්සී - වරණීය කොටස්	1,000,000	10,000	10,000
ද ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීච්ල්සී	7,316,042	297,763	307,274
මුළු ගණන		1,155,250	1,231,114

25.2.2 සමූහය

නම	කොටස් සංඛ්‍යාව 31.12.2019	31.12.2019 දිනට සාධාරණ අගය රු. '000	31.12.2019 දිනට පිරිවැය රු. '000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීච්ල්සී	30,538,203	488,611	518,963
ද ඊතනස් පීච්ල්සී	2,080,400	-	83,400
සභා සංවර්ධන බැංකුව පීච්ල්සී	2,094,012	133,808	203,382
පීපල්ස් මර්චන්ට් රයිතනස් පීච්ල්සී - වරණීය කොටස්	1,000,000	10,000	10,000
ද ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීච්ල්සී	7,316,042	297,763	307,274
මුළු ගණන		930,182	1,123,019

25.2.3 බැංකුව හා සමූහය

නම	කොටස් සංඛ්‍යාව 31.12.2018	31.12.2018 දිනට සාධාරණ අගය රු. '000	31.12.2018 දිනට පිරිවැය රු. '000
ඕවර්සිස් රියලිටි (සිලෝන්) පිවුල්සි	30,538,203	503,880	518,963
ද ෆිනෂන්ස් පිවුල්සි	2,080,400	4,161	83,400
මුළු ගණන		508,041	602,363

26. වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මනිනු ලබන ණය උපකරණ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් අවස්ථාවන්හිදී ණය උපකරණයන්හි ආයෝජනයන් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම් කෙරේ.

- විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් හිඟයේජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට: සහ
- ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටින විට ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ රැස්කිරීම සහ මූල්‍ය වත්කම් විකිණීම

විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.5.2. බලන්න.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	318	1,680,310	318	1,705,347
ණය සුරැකුම්පත්	2,572,749	3,050,951	2,572,749	3,050,951
මුළු ගණන	2,573,067	4,731,261	2,573,067	4,756,298

26.1 ණය අවදානමට නිරාවරනය මත පදනම්ව වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මනිනු ලබන ණය උපකරණ පිළිබඳ සමාලෝචනය

බැංකුව

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	318	-	-	318
ණය සුරැකුම්පත්	2,276,740	296,009	-	2,572,749
මුළු ගණන	2,277,058	296,009	-	2,573,067

දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,680,310	-	-	1,680,310
ණය සුරැකුම්පත්	2,784,879	266,072	-	3,050,951
මුළු ගණන	4,465,189	266,072	-	4,731,261

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

සමූහය

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	318	-	-	318
ණය සුරැකුම්පත්	2,276,740	296,009	-	2,572,749
මුළු ගණන	2,277,058	296,009	-	2,573,067

දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,705,347	-	-	1,705,347
ණය සුරැකුම්පත්	2,784,879	266,072	-	3,050,951
මුළු ගණන	4,490,226	266,072	-	4,756,298

26.2 අපේක්ෂිත ණය අලාභය සඳහා දීමනාව - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ වටිනාකමට මනිනු ලබන ණය උපකරණ

දෙසැම්බර් 31 දිනට	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(553)	289,445	-	288,892
2019 දෙසැම්බර් 31 දින අපේක්ෂිත බැරකම් අලාභ දීමනාව	242	296,009	-	296,251

දෙසැම්බර් 31 දිනට	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(1,098)	6,564	-	5,466
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත බැරකම් අලාභ දීමනාව	795	6,564	-	7,359

27. පරිපාලනයන්හි ආයෝජන

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

පරිපාලනයන් යනු සමූහය මගින් පාලනය කෙරෙන්නා වූ ආයතනයන් වේ. මෙහි සඳහන් පරිදි පාලනය අත්පත් කර ගනු ලබන්නේ, අයෝජිතයා සමඟ වන ස්වකීය මැදිහත්වීම මගින් විචල්‍ය ප්‍රතිලාභ කෙරෙහි සමූහය නිරාවරනය වූ විට, හෝ අයිතියක් පවතින විට සහ ආයෝජිතයා කෙරෙහි වන ස්වකීය බලතල ඔස්සේ අදාළ ආයෝජිතයන්ගේ ප්‍රතිලාභ කෙරෙහි බලපෑම් කිරීමට සමූහයට හැකියාව පවතින විටය. විශේෂිතව, සමූහය විසින් ආයෝජිතයකු පාලනය කරනු ලබන්නේ, පහත දැක්වෙන කරුණු සම්පූර්ණ වේ නම් පමණි:

- ආයෝජිතයා කෙරෙහි බලතල පැවතීම
- අයෝජිතයා සමඟ වන ස්වකීය මැදිහත්වීම මගින් විචල්‍ය ප්‍රතිලාභ කෙරෙහි නිරාවරනය හෝ අයිතිය
- බලතල ඔස්සේ අදාළ ආයෝජිතයාගේ ප්‍රතිලාභ කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාව

පරිපාලනයන්ගේ මූල්‍ය ප්‍රකාශ පාලනය ඇරඹුනු දින සිට පාලනය අවසන් වූ දින දක්වා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් කොට ඇත. වසර තුළ පරිපාලනයන් විකිණීම හෝ අත්පත් කරගැනීම සිදු වූ අවස්ථාවන්හිදී, අදාළ පරිපාලිත ආශ්‍රිත වත්කම්, බැරකම්, ආදායම් සහ වියදම් සමූහය මගින් අදාළ පරිපාලිතයෙහි පාලනය ඇරඹුනු දින සිට පාලනය අවසන් වූ දින දක්වා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් කොට ඇත.

අවශ්‍ය අවස්ථාවන්හිදී, ඒවායේ මූල්‍ය ප්‍රමිතීන් සමූහයේ මූල්‍ය ප්‍රමිතීන් සමඟ ඒකමිතික බවට පත් කිරීම සඳහා පරිපාලිතයන්හි මූල්‍ය ප්‍රකාශයන් වෙත ගැළපීම් සිදු කොට ඇත. පාලනයට යටත් නොවන හිමිකම්, බැංකුවේ කොටස් හිමිකරුවන්ට ආරෝපනය කළ යුතු කොටස් වලින් වෙන්ව, ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හිමිකම් යටතේ දක්වා ඇත. සමූහයේ ලාභ හෝ අලාභ සම්බන්ධ පාලනයට යටත් නොවන හිමිකම්, ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයෙහි දක්වා ඇත.

පරිපාලිත සමාගම්හි පාලනයට යටත් නොවන හිමිකම් සඳහා වන ලාභය හා ශුද්ධ වත්කම් අයිතිකරුවන්ගේ වෙන් කොට, පාලනයට යටත් නොවන හිමිකම් යටතේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශය තුළ හා ආදායම් ප්‍රකාශය තුළ වෙනම දක්වා ඇත.

පාලනය අහිමිවීමකින් තොරව පාරිපාලිතයක සමූහය සතු හිමිකම් වෙනස්වීම්, ස්කන්ධ ගනුදෙනු වශයෙන් ගණන් දෙනු ලැබේ. සමූහයට පරිපාලිත සමාගමක පාලනය අහිමි වූ විට, එමගින් පරිපාලිත සමාගමෙහි වත්කම් (කීර්තිනාමය ඇතුළුව), බැරකම් හා ස්කන්ධ සම්බන්ධ කවර හෝ පාලනයට යටත් නොවන හිමිකම් සහ වෙනත් සංරචකයන් හඳුනාගැනීමෙන් ඉවත් කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්වන කවර හෝ අතිරික්තය හෝ උපතොවය, ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශයෙහි හඳුනාගැනේ. සමූහය මගින් පෙර පැවති පරිපාලිතයෙහි කවර හෝ හිමිකමක් රඳවාගනු ලබන්නේ නම්, එබඳු හිමිකමක් පාලනය අහිමි වූ දිනයේදී සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. පසුව, ඒ සඳහා හිමිකම් ගිණුම්ගත පරිපාලිතයක් වශයෙන් හෝ රඳවාගත් බලපෑම් මට්ටම අනුව සමූහයේ මූල්‍ය උපකරණ සඳහා ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ගණන් දෙනු ලැබේ.

බැංකුවේ, පරිපාලිතයන්හි ආයෝජන වෙනම මූල්‍ය ප්‍රකාශයන් තුළ පිරිවැය අනුව දරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ලැයිස්තුගත කළ හිමිකම් කොටස තුළ ආයෝජනය	27.1	1,200,464	1,320,816	-	-
ලැයිස්තුගත නොකළ හිමිකම් කොටස තුළ ආයෝජනය	27.2	4,950	4,950	-	-
(අඩු කිරීම) : හානිකරණය	27.3	-	(298,224)	-	-
ශුද්ධ මුළු ගණන		1,205,414	1,027,542	-	-

27.1 ලැයිස්තුගත කළ - හිමිකම් කොටස්

නම	කොටස් සංඛ්‍යාව	31.12.2019 දිනට		කොටස් සංඛ්‍යාව	31.12.2018 දිනට		
		තිමකාර්ත්ව %	2019 පිරිවැය රු. '000		තිමකාර්ත්ව %	2018 පිරිවැය රු. '000	
පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීච්ල්සී							
- සාමාන්‍ය කොටස්	1,184,896,862	75.00	690,958	1,184,896,862	75.00	690,958	
- කොටස් ලාභාංශ අනුව වෙන්කළ සාමාන්‍ය කොටස්	35,880,678		509,506				
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී (සටහන 27.4)							
- සාමාන්‍ය කොටස්			-	33,856,246	50.16	619,858	
- වරණීය කොටස්			-	1,000,000		10,000	
			1,200,464			1,320,816	

27.2 ලැයිස්තුගත නොකළ - හිමිකම් කොටස්

නම	කොටස් සංඛ්‍යාව	31.12.2019 දිනට		කොටස් සංඛ්‍යාව	31.12.2018 දිනට	
		තිමකාර්ත්ව %	2019 පිරිවැය රු. '000		තිමකාර්ත්ව %	2018 පිරිවැය රු. '000
පීපල්ස් ට්‍රැවල්ස් (පුද්) සමාගම	495,000	99.00	4,950	495,000	99.00	4,950
මුළු ගණන			4,950			4,950

27.3 පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී හි හානිකරණ අලාභය

2018 දී, බැංකුව මගින් එහි ධාරණ අගය ඇස්තමේන්තු ගත අයකර ගත හැකි අගය ඉක්මවා යාමේ පදනම මත, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී හි ස්වකීය ආයෝජනයට අදාළව රු. 298,223,627 ක හානිකරණ අලාභයක් හඳුනාගැනුණි. අයකර ගත හැකි මුදල් ප්‍රමාණය, එහි සාධාරණ අගය අඩු කිරීම බැහැර කිරීමේ පිරිවැය සහ භාවිත වටිනාකම අතරින් ඉහළ අගය වේ. මෙම සන්දර්භය තුළ, ඉහත සඳහන් කරන ආයෝජනයෙහි සාධාරණ අගය ව්‍යුත්පන්න කර ගනු ලැබුවේ, අනාගත ආයෝජකයා සමග එකඟතාවයට පැමිණි ආකාරයට කොටසකට මිලදී ගැනීමේ ප්‍රතිශ්‍රදාව පදනම් කර ගනිමිනි.

27.4 පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී

2019 මැයි, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් නිර්මාණය කරමින් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී එහි ප්‍රතිප්‍රාග්ධනීයකරණ කටයුතු සඳහා සාර්ථකව නව ආයෝජනයක් හිමිකොටගෙන ඇත. මේ තුළින් බැංකුවේ පාලන කොටස 50.16% සිට 16.06 දක්වා අඩුකරන අතර සමූහයේ පාලන කොටස 77.95% සිට 24.96% දක්වා අඩු කරනු ඇත. එහි අඩුවීම මත, බැංකුව OCl තුළින් සාධාරණ අගයට ස්කන්ධ ආයෝජන යටතේ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් තුළ එහි ආයෝජන බැංකු මට්ටමේදී (සටහන 25.2) සහ සමූහ මට්ටමේදී (සටහන 28) ආශ්‍රිත සමාගම් තුළ ආයෝජනයක් ලෙස වර්ගීකරණය කර ඇත.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

27.5 පරිපාලනයන්හි ආයෝජන

පාලනයට යටත් නොවන හිමිකම්

පහත දැක්වෙන පරිපාලිත සමාගම් වල පාලනය නොකෙරෙන සබඳතා පවතී

නම	ප්‍රධාන ව්‍යාපාර ස්ථානය/ සංස්ථාපනය කළ රට	ක්‍රියාත්මක වන අංශය	පාලනය නොකෙරෙන සබඳතා වෙත හිමිකම් සබඳතා	
			2019 %	2018 %
පීපල්ස් ශ්‍රීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී	අංක 1161, මරදාන පාර, කොළඹ 8, ශ්‍රී ලංකාව	ශ්‍රීසිං ඇන්ඩ් ෆිනෑන්ස්	25.0	25.0

පහත සඳහන් වනුයේ SLFRS/LKAS ප්‍රමිති වලට අනුකූලව සකස් කරන ලද අත්පත් කරගැනීමේදී සාධාරණ අගය සඳහා සහ සමූහයේ ප්‍රතිපත්ති වශයෙන් වනුයේද වෙන් කරන ලද පීපල්ස් ශ්‍රීසිං පීඑල්සී සඳහා වූ සංක්ෂිප්ත මූල්‍ය තොරතුරුයෙහි සමූහයේ සෙසු සමාගම් අන්තර් සමාගම් බැහැර කිරීමේ මණ්ඩලය හමුවට ඉදිරිපත් කොට ඇත.

	පීපල්ස් ශ්‍රීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී	
	2019 %	2018 %
ආදායම	40,368,376	36,937,773
ලාභය	4,345,849	5,427,812
පාලනයට යටත් නොවන හිමිකමට අදාළ ලාභය	1,086,462	1,356,953
වෙනත් විස්තීර්ණ ආදායම	(24,360)	308,393
මුළු විස්තීර්ණ ආදායම	4,321,489	5,736,205
පාලනයට යටත් නොවන හිමිකමට අදාළ මුළු විස්තීර්ණ ආදායම	1,080,372	1,434,051
මුළු වත්කම්	187,101,272	187,927,096
මුළු බැරකම්	(150,846,846)	(154,651,677)
ශුද්ධ වත්කම්	36,254,426	33,275,419
පාලනයට යටත් නොවන හිමිකමට අදාළ ශුද්ධ වත්කම්	9,063,607	8,318,855
මෙහෙයුම් කටයුතු වලින් මුදල් ප්‍රවාහ	33,304,113	(3,101,208)
ආයෝජන කටයුතු වලින් මුදල් ප්‍රවාහ	(258,578)	(127,720)
මූල්‍යකරණ කටයුතු වලින් මුදල් ප්‍රවාහ	(31,390,660)	1,730,872
මුදල් සහ මුදල් සමාන දෑ වල වැඩිවීම	1,654,875	(1,498,056)
වර්ෂය තුළ පාලනයට යටත් නොවන හිමිකම් වෙනුවෙන් ගෙවන ලද ලාභාංශ	404,996	593,707

28. ආශ්‍රිත සමාගම් වල ආයෝජන

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආශ්‍රිත සමාගම් යනු සමූහයට සැලකිය යුතු බලපෑමක් සහිත ආයතන වේ. මෙහිදී සැලකිය යුතු බලපෑම යනුවෙන් අදහස් කරන්නේ ආයෝජකයින් පිළිබඳව මූල්‍ය සහ මෙහෙයුම් ප්‍රතිපත්ති තීරණ තුළ සහභාගිවීම සඳහා අයිතිය වන නමුත් එක් ප්‍රතිපත්ති සම්බන්ධව පාලනය හෝ හවුල් පාලනයක් නොමැත යන්නයි. සමූහය වෙනත් ආයතනයක ජන්ද බලයෙන් 20%ක් හෝ ඊට වැඩියෙන් දරන විට සැලකිය යුතු බලපෑම ඇතැයි අනුමාන කරයි.

ආශ්‍රිත සමාගම්වල ආයෝජන පිරිවැයට සහ ආශ්‍රිත සමාගම්වල සමූහයේ ශුද්ධ වත්කම් කොටස තුළ පසුව අත්කරගැනීමේ වෙනස්වීම් සමඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ඉදිරියට ගෙන යනු ලබයි. ආශ්‍රිත සමාගමකට අදාළ කිරීන්හැරුණු ආයෝජනයේ ධාරණ අගය තුළ ඇතුළත් කරන අතර හානිකරණය සඳහා ක්‍රමක්ෂයකිරීම හෝ තහනම්ව පරීක්ෂා කිරීම සිදු නොකරයි. ස්කන්ධ ක්‍රමය භාවිතයෙන් පසු, ආශ්‍රිත සමාගම තුළ සමූහයේ ශුද්ධ ආයෝජනය සම්බන්ධයෙන් අමතර හානිකරන අලාභ හඳුනාගැනීම අවශ්‍යවේද යන්න සමූහය විසින් තීරණය කරයි.

එක් එක් වාර්තාකරන දිනයට, ආශ්‍රිත සමාගමේ ආයෝජනය හානිකරණය කරන බවට විෂය මූලික සාක්ෂියක් තිබේද යන්න සමූහය විසින් තීරණය කරයි. හේතුව මෙයනම්, ආශ්‍රිත සමාගමේ අයකරගතහැකි මුදල සහ එහි ධාරණ අගය අතර වෙනස ලෙස සමූහය හානිකරණයේ වෙනස ගණනය කර එම ප්‍රමාණය ස්කන්ධ ගණනය කළ ආයෝජකයින්ගේ ප්‍රතිඵලවල කොටස තුළ ආදායම ප්‍රකාශනය තුළ හඳුනාගනී.

සමූහයේ අලාභ කොටස ස්කන්ධ ගණනය කළ ආයෝජකයෙකු එහි ශුද්ධ ආයෝජනය ඉක්මවන අවස්ථාවක, යම් දිගුකාලීන ආයෝජන ඇතුළුව එම ශුද්ධ ආයෝජනය ධාරණ අගය බිත්දුව දක්වා අඩුකරන අතර අනාගත අලාභ හඳුනා ගැනීම සමූහයට ආයෝජකයා වෙනුවෙන් යම් බැඳීමක් ඇති හෝ ගෙවීම් කර ඇති ප්‍රමාණය දක්වා හැර නතර කරනු ලබයි. ආශ්‍රිත සමාගම ඉන්පසුව ලාභ වාර්තාකරයිනම්, සමූහය එහි ලාභ කොටස පෙර හඳුනාගෙනත් අලාභ කොටසට සමානවීමෙන් පසු පමණක් එහි ලාභ කොටස හඳුනා ගැනීම හැරවන ආරම්භ කරයි.

සමූහයට සැලකිය යුතු බලපෑමක් තිබීම නතර කරන දින ස්කන්ධ ක්‍රමය භාවිතය නතරවන අතර ඉන්පසුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය SLFRS 9 – “මූල්‍ය උපකරණ” අනුකූලව එක් ආයෝජන වාර්තා කරනු ලබයි.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව				සමූහය	
		දැරීම %	2019 රු. '000	2018 රු. '000	දැරීම %	2019 රු. '000	2018 රු. '000
පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී	27.4	-	-	-	24.96	531,085	-
ස්මාර්ට් හෙට් (ප්‍රයිවට්) ලිමිටඩ් (මෙහෙයුම් නොවන)		37.30	25,000	25,000	37.30	25,000	25,000
			25,000	25,000		556,085	25,000
(අඩුකලා):හානිකරණය	28.2		(25,000)	(25,000)		(25,000)	(25,000)
එකතුව			-	-		531,085	-

28.1 ආශ්‍රිත සමාගම් තුළ ආයෝජනවල වලනය

දෙසැම්බර් 31 දිනට	පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පීඑල්සී		ස්මාර්ට් හෙට් (ප්‍රයිවට්) ලිමිටඩ් (මෙහෙයුම් නොවන)	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ආයෝජනයේ පිරිවැය	541,606	-	25,000	25,000
එකතුවලා:සමූහයට අදාළ ලාභ/(අලාභ) කොටස				
ලාභ/(අලාභ) කොටස (ශුද්ධ)	(10,142)	-	-	-
අනෙකුත් විස්තීර්ණ ආදායම් කොටස (ශුද්ධ)	(379)	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	531,085	-	25,000	25,000

28.2 ආශ්‍රිත සමාගම් තුළ ආයෝජනවල හානිකරණය සඳහා වෙන්කිරීම තුළ වලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට ශේෂය	25,000	25,000	25,000	25,000
දෙසැම්බර් 31 දිනට ශේෂය	25,000	25,000	25,000	25,000

29. ආයෝජන දේපල

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයෝජන දේපල හා බැඳුණු අනාගත ආර්ථික ප්‍රතිලාභ සම්ප්‍රදාය ප්‍රවාහය වන්නේනම් සහ එකී ආයෝජන දේපලේ පිරිවැය සාධාරණව මැණිය හැකි වන්නේනම් යම් ආයෝජන දේපලක් හඳුනා ගනී. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - LKAS 40 - "ආයෝජන දේපල" අනුකූලව ආයෝජන දේපල සඳහා පිරිවැය ආදර්ශය සම්ප්‍රදාය විසින් යොදා ගන්නා අතර වැඩි විස්තර මෙම මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළ සටහන් 5.11 හි සම්පූර්ණයෙන් විස්තර කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සම්ප්‍රදාය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
පිරිවැය				
ජනවාරි 1 දිනට ශේෂය	1,301,346	1,257,186	201,415	201,415
එකතුකිරීම්	-	-	-	108
පරිපාලන සමාගම් බැහැරකිරීම මත දේපල පිරිසත හා උපකරණ වෙනත් මාරුකිරීම්	-	-	1,084,160	-
දේපල පිරිසත හා උපකරණ වෙත මාරුකිරීම්	-	-	-	(44,268)
වෙනත්	-	44,160	-	44,160
දෙසැම්බර් 31 දිනට ශේෂය	1,301,346	1,301,346	1,285,575	201,415
සම්ප්‍රදාය ක්ෂයකිරීම				
ජනවාරි 1 දිනට ශේෂය	36,594	34,887	25,620	23,913
වසර සඳහා අයකිරීම්	1,707	1,707	749	1,707
දෙසැම්බර් 31 දිනට ශේෂය	38,301	36,594	26,369	25,620
ශුද්ධ පොත් වටිනාකම	1,263,045	1,264,752	1,259,206	175,795

30. දේපළ, පිරිසහ හා උපකරණ සහ වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්

30.1 දේපළ, පිරිසහ සහ උපකරණ

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

දේපළ, පිරිසහ සහ උපකරණ, සමුච්චිත ක්ෂයවීම් සහ සමුච්චිත භාහිරකරණයන් අඩු කොට දෛනික සේවා පිරිවැය බැහැර කරමින් ඒවායේ පිරිවැය හෝ ප්‍රත්‍යාගණන අගයට වර්ගීකරණය කරනු ලැබේ. අපේක්ෂිත ප්‍රයෝජනවත් ආයු කාලයෙහි වෙනස්වීම් යෝග්‍ය පරිදි ක්ෂයවීමේ කාලපරිච්ඡේදය හෝ ක්‍රමය වෙනස් කිරීමෙන් ගණන් ගිණුම්ගත කරනු ලබන අතර, ගිණුම්කරණ ඇස්තමේන්තු වලදී "වෙනස්වීම්" වශයෙන් සලකනු ලැබේ.

පිරිවැය ආකෘතිය

දේපළ, පිරිසහ සහ උපකරණ, සමුච්චිත ක්ෂයවීම් සහ සමුච්චිත භාහිරකරණයන් අඩු කොට දෛනික සේවා පිරිවැය බැහැර කරමින් ඒවායේ පිරිවැයට වර්ගීකරණය කරනු ලැබේ. එබඳු පිරිවැය, හඳුනාගැනීමේ නිර්ණායක සපුරාලනු ලබයි නම්, පිරිසහ සහ උපකරණ වල කොටසක් ප්‍රතිස්ථාපන පිරිවැය ඒවා දරනු ලැබූ විට අන්තර්ගත වේ.

ප්‍රත්‍යාගණන ආකෘතිය

බැංකුව සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි සහ කල්බදු ගොඩනැගිලි වල සමස්ත වර්ගයක් සඳහාම ප්‍රත්‍යාගණන ආකෘතිය භාවිත කරයි. ප්‍රත්‍යාගණනය කළ දිනට ඒවායේ සාධාරණ අගය නිරූපනය කරන ප්‍රත්‍යාගණන අගයෙන් පසුකාලීන සමුච්චිත ක්ෂය හා භාහිරකරණ අලාභයක් වේ නම් සමුච්චිත භාහිරකරණ අලාභය අඩු කළ පසු අගයට නිරූපනය කෙරේ.

වත්කම් වල ධාරණ අගය ඒවායේ සාධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස්වීම වැළැක්වීම සඳහා සෑම වසර 3 කටම වරක් ප්‍රත්‍යාගණන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රත්‍යාගණන අතිරික්තයකින් මීට පෙර වත්කම් ප්‍රත්‍යාගණනයකින් ලද ලාභ හෝ අලාභ ගිණුමෙහි අලාභයක් සේ හඳුනාගන්නා ලද සංඛ්‍යාවක් ප්‍රතිවර්තය කරන්නේ නම්, එම ප්‍රමාණය හැර ඉතිරි ප්‍රත්‍යාගණන අතිරික්තය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ස්කන්ධ කොටසෙහි ඇතුළත් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරෙන අතර වැඩිවීම ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබේ. පෙර වර්ෂයක නිශ්චිත එම වත්කමම වත්කම් ප්‍රත්‍යාගණන අතිරික්තයට සෘජුවම හිලවී කිරීමක් නොවන්නේ නම්, ප්‍රත්‍යාගණනයෙන් ලද උපකතාවය අදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

පසුකාලීන පිරිවැය

දේපළ, පිරිසහ සහ උපකරණ අයිතමයක කොටසක් තුළ ගැබ්ව ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය තුළට ගලා ඒමේ හැකියාවක් පවතී නම් හා එහි පිරිවැය විස්චයනය ලෙස මැනිය හැකි නම්, එබඳු කොටසක ප්‍රතිස්ථාපන පිරිවැය එම අයිතමයෙහි ධාරණ අගයට හඳුනාගැනේ.

ප්‍රතිසංස්කරණ පිරිවැය

අනාගත ආර්ථික ප්‍රතිලාභ ප්‍රතිස්ථාපනය හෝ නඩත්තු කිරීම පිණිස දේපළ, පිරිසහ සහ උපකරණ අළුත්වැඩියා හෝ නඩත්තුව වෙනුවෙන් දරන ලද වියදම් ලෙස වෙනත් විස්තීර්ණ ආදායම් වල ඉදිරිපත් කරනු ලැබේ.

ප්‍රාග්ධන නොතිම් වැඩ

මේවා ප්‍රාග්ධනීකරණය අපේක්ෂිත, ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රධාන පිරිසහ හා යන්ත්‍ර සූත්‍ර සහ පද්ධති සංවර්ධනය සඳහා සෘජුවම දරන ලද වියදම් වේ මේවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි පිරිවැයට දක්වා ඇත.

ක්ෂයවීම්

දේපළ සහ උපකරණ වල පිරිවැය, ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය පුරා ඒවායේ ශේෂ අගයන්ට ලිච්ච පිණිස සරල රේඛීය ක්‍රමයක් භාවිත කරමින් ක්ෂය ගණනය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ කල්බදු වත්කම්, කල්බදු කාලසීමාව සහ උපරිම වසර 50 ක කාලයක් වන එහි ප්‍රයෝජනවත් ආයු කාලය යන දෙකෙන් වඩාත් කෙටි කාලපරිච්ඡේදය පුරා ක්ෂය කෙරේ. සිත්තක්කර ඉඩම් ක්ෂය නොකෙරේ ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලයත් පහත දැක්වෙන පරිදි වේ.

වත්කම් කාණ්ඩය	ක්ෂය කාලපරිච්ඡේදය*
සිත්තක්කර ගොඩනැගිලි	ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයුකාලය
කල්බදු ගොඩනැගිලි	කල්බදු කාලසීමාව හෝ උපරිම වසර 50 කට සීමාවන එහි ප්‍රයෝජනවත් ආයු කාලය යන දෙකෙන් වඩාත් කෙටි කාලපරිච්ඡේදය
ලී බඩු, උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර	වසරකට 20%
සිත්තක්කර හා කල්බදු මෝටර් වාහන	වසරකට 25%
පෙර ගෙවුම් කල්බදු	කල්බදු කාලසීමාව මුළුල්ලේ
ස්වයං බැංකු ඒකක**	වසර 3 කාලසීමාව තුළදී

* මෙම ක්ෂය අනුපාතයන් කාලච්ඡේදය පුරා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
** ස්වයං බැංකුකරණ ඒකක (SBU) යන්ත්‍ර සහ උපකරණ යටතේ වර්ගීකරණය කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ඉවත්කිරීම

යම් දේපළ, පිරිසහ හා උපකරණයක අනාගත ප්‍රයෝජනයක් හඳුනා ගත හොඳි වූ කල, එම වත්කම් ඉවත් කිරීම සිදුකරනු ලබයි. එම වත්කම් විකිණීමෙන් ලද ලාභය හෝ අලාභය (පොත්පත්වල සඳහන් අගය හා ඉවත්කිරීමෙන් ලද මුදල අතර වෙනස) වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ ආදායම් ප්‍රකාශය තුළ සටහන් කරනු ලැබේ.

30.1.1 දේපළ, පිරිසහ හා උපකරණ සහ වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් - බැංකුව

	දේපළ, පිරිසහ සහ උපකරණ					
	සිත්තකර ඉඩම්	සිත්තකර ගොඩනැගිලි	බදු ගොඩනැගිලි	මෝටර් වාහන	ගෘහ භාණ්ඩ	යන්ත්‍ර, උපකරණ සහ ස්වයං බැංකුකරණ ඒකක
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/සාධාරණ අගයන්						
ජනවාරි 1 දිනට ශේෂය	13,106,978	5,662,804	2,573,422	1,563,646	350,708	3,233,584
2019 ජනවාරි 1 දිනට SLFRS 16 අනුගතකොට ගැනීමේ බලපෑම (සටහන 30.2.2)	-	-	-	-	-	-
SLFRS 16 අනුගතකොට ගැනීම මත පෙර ගෙවූ කල්බදුවලින් නැවත වර්ගීකරණය (සටහන 30.2.5)	-	-	-	-	-	-
එකතු කිරීම්		421,943	73,223	44,724	149,335	627,782
ඉවත් කිරීම්	(4,869)	-	-	(105,730)	-	(1,153)
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	1,477	202	(100)
දෙසැම්බර් 31 දිනට ශේෂය	13,102,109	6,084,747	2,646,645	1,504,117	500,245	3,860,113
සමුච්චිත ක්ෂය						
ජනවාරි 1 දිනට ශේෂය	-	412,075	189,114	1,306,593	225,440	1,996,554
SLFRS 16 අනුගතකොට ගැනීම මත පෙර ගෙවූ කල්බදුවලින් නැවත වර්ගීකරණය (සටහන 30.2.5)	-	-	-	-	-	-
වර්ෂය සඳහා අය කිරීම්	-	290,673	123,946	148,255	45,727	513,932
ඉවත් කිරීම්	-	-	-	(73,464)	-	(998)
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	702,748	313,060	1,381,383	271,167	2,509,488
2019 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් වටිනාකම	13,102,109	5,381,999	2,333,585	122,734	229,077	1,350,625
ප්‍රාග්ධන හොඳිම් වැඩ පිරිවැයට අනුව						
ගබඩාවේ පැවති ගෘහභාණ්ඩ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර					2,717	13,892

30.1.2 මූල්‍ය ප්‍රකාශවල සඳහන් වන ප්‍රකාශණය කරන ලදවත්කම් ශුද්ධ පොත් අගය අනුව ඉදිරියට ගෙන යනු ලැබේ නම්, එය පහත දැක්වෙන පරිදි වේ

වත්කම් කාණ්ඩය	පිරිවැය	සමුච්චිත ක්ෂය	2019.12.31 දිනට ශුද්ධ පොත් අගය
සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලි	9,463,819	1,835,722	7,628,097
බදු ඉඩම්වල ගොඩනැගිලි	2,589,293	1,149,514	1,439,779
	12,053,112	2,985,237	9,067,876

පරිගණක රු. '000	දේපල, පිරිසහ සහ උපකරණ එකතුව රු. '000	වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්				මුළු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් රු. '000	එකතුව 2019 රු. '000	එකතුව 2018 රු. '000
		කල්බදු ඉඩම් රු. '000	ගොඩනැගිලි රු. '000	ඒවිඑම්/සිබීඑම් සහ කිඹසේ යන්ත්‍ර රු. '000	මුළු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් රු. '000			
5,017,155	31,508,297	-	-	-	-	31,508,297	28,704,742	
-	-	-	3,580,305	4,493,190	8,073,495	8,073,495	-	
-	-	1,013,208	-	-	1,013,208	1,013,208	-	
1,243,757	2,560,763	-	45,352	595,671	641,023	3,201,786	2,845,526	
(405)	(112,157)	-	-	-	-	(112,157)	(41,971)	
429	2,008	-	-	-	-	2,008	-	
6,260,936	33,958,911	1,013,208	3,625,657	5,088,861	9,727,726	43,686,637	31,508,297	
2,752,826	6,882,602	-	-	-	-	6,882,602	5,273,057	
-	-	552,165	-	-	552,165	552,165	-	
738,556	1,861,089	29,048	748,561	1,185,667	1,963,276	3,824,365	1,633,879	
(388)	(74,850)	-	-	-	-	(74,850)	(24,334)	
3,490,994	8,668,841	581,213	748,561	1,185,667	2,515,441	11,184,282	6,882,602	
2,769,941	25,290,069	431,995	2,877,096	3,903,194	7,212,285	32,502,355	24,625,695	
-	-	-	-	-	-	1,698,056	1,422,219	
93,009	-	-	-	-	-	109,617	211,831	
-	-	-	-	-	-	34,310,028	26,259,745	

මුදල ප්‍රකාශ සඳහා සටහන්

30.1.3 බැරකම් වල සුරැකුම් වශයෙන් ඔබ්පහස කරනු ලබන දේපළ පිරිසහ සහ උපකරණ

වාර්තා කරන දිනට බැරකම් වල සුරැකුම් වශයෙන් ඔබ්පහස කරනු ලබන දේපළ පිරිසහ සහ උපකරණ කිසිවක් නොවීය.

30.1.4 දේපළ, පිරිසහ හා උපකරණ සහ වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් - සමූහය

	දේපළ, පිරිසහ සහ උපකරණ					
	සිත්තක්කර ඉඩම්	සිත්තක්කර ගොඩනැගිල්ල	බදු ගොඩනැගිල්ල	මෝටර් වාහන	ගෘහ භාණ්ඩ	යන්ත්‍ර, උපකරණ සහ ස්වයං බැංකුකරණ ඒකක
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
පිරිවැය/තක්සේරුකරණය						
ජනවාරි 1 දිනට ශේෂය	16,962,991	9,961,423	2,659,185	2,219,067	901,232	4,189,356
2019 ජනවාරි 1 දිනට SLFRS 16 අනුගතකොට ගැනීමේ බලපෑම (සටහන 30.2.2)	-	-	-	-	-	-
SLFRS 16 අනුගතකොට ගැනීම මත පෙර ගෙවූ කල්බදු වලින් නැවත වර්ගීකරණය	-	-	-	-	-	-
එකතු කිරීම්	-	421,943	73,223	158,943	184,882	710,648
ඉවත් කිරීම්	(4,869)	-	-	(133,419)	(1,438)	(11,815)
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	1,477	(21,276)	7,336
වසර තුළ පරිපාලිත සමාගම් බැහැරකිරීම	-	-	-	(28,778)	(19,745)	(24,467)
චිතිමය අනුපාත විචල්‍යතාව	-	-	-	-	5,056	(155)
ප්‍රකාශන අතිරික්තය	238,323	-	-	-	-	-
පරිපාලිත සමාගම් බැහැරකිරීම මත ආයෝජන දේපලට මාරු කිරීම්	(1,084,160)	-	-	-	-	-
ආයෝජන දේපළ වෙතින් මාරුකිරීම්	-	-	-	-	-	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	16,112,285	10,383,366	2,732,408	2,217,290	1,048,711	4,870,904
සමුච්චිත ක්ෂය						
ජනවාරි 1 දිනට ශේෂය	-	411,869	257,505	1,581,667	646,993	2,649,569
SLFRS 16 අනුගතකොට ගැනීමේ බලපෑම මත පෙර ගෙවූ කල්බදුවලින් නැවත වර්ගීකරණය (සටහන 30.2.5)	-	-	-	-	-	-
වර්ෂය සඳහා අය කිරීම්	-	290,673	124,904	191,317	83,597	586,302
ඉවත් කිරීම්	-	-	-	(98,412)	(1,819)	(11,457)
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	-	-	-
වසර තුළ පරිපාලිත සමාගම් බැහැරකිරීම	-	-	-	(28,778)	(16,833)	(20,302)
චිතිමය අනුපාත විචල්‍යතාව	-	-	-	-	(4,684)	2,888
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	702,542	382,409	1,645,794	707,254	3,207,000
2019 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් වටිනාකම	16,112,285	9,680,824	2,349,999	571,497	341,457	1,663,903
ප්‍රාග්ධන හොනිම් වැඩ පිරිවැයට අනුව						
ගබඩාවේ පැවති ගෘහභාණ්ඩ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර					2,717	13,892

පරිගණක	මුළු දේපල, පිරිසක සහ උපකරණ රු. '000	වත්කම් පාවිච්චි කිරීමේ නිමිකම්				එකතුව 2019 රු. '000	එකතුව 2018 රු. '000
		කල්බදු ඉඩම් රු. '000	ගොඩනැගිලි රු. '000	ඒවිච්චි/සිවිච්චි සහ කිබ්සක් යන්ත්‍ර රු. '000	මුළු වත්කම් පාවිච්චි කිරීමේ නිමිකම් රු. '000		
5,839,537	42,732,791	-	-	-	-	42,732,791	39,190,894
-	-	-	4,666,053	4,493,190	9,159,243	9,159,243	-
-	-	1,101,105	-	-	1,101,105	1,101,105	-
1,315,188	2,864,826	-	281,856	595,671	877,527	3,742,353	3,206,162
(5,296)	(156,837)	-	-	-	-	(156,837)	(197,590)
14,471	2,008	-	-	-	-	2,008	489,057
(34,160)	(107,148)	-	-	-	-	(107,148)	-
(293)	4,608	-	-	-	-	4,608	-
-	238,323	-	-	-	-	238,323	-
-	(1,084,160)	-	-	-	-	(1,084,160)	-
-	-	-	-	-	-	-	44,268
7,129,447	44,494,410	1,101,105	4,947,909	5,088,861	11,137,875	55,632,285	42,732,791
3,385,162	8,932,765	-	-	-	-	8,932,765	7,048,978
-	-	555,231	-	-	555,231	555,231	-
816,213	2,093,006	32,114	1,109,774	1,185,667	2,327,555	4,420,561	1,923,838
(5,279)	(116,967)	-	-	-	-	(116,967)	(41,071)
-	-	-	-	-	-	-	1,020
(30,580)	(96,493)	-	-	-	-	(96,493)	-
2,215	419	-	-	-	-	419	-
4,167,732	10,812,731	587,345	1,109,774	1,185,667	2,882,786	13,695,517	8,932,765
2,961,715	33,681,679	513,760	3,838,135	3,903,194	8,255,089	41,936,769	33,800,026
-	-	-	-	-	-	1,698,056	1,422,217
93,009	-	-	-	-	-	109,617	212,075
-	-	-	-	-	-	43,744,442	35,434,318

30.2 වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුවට එහි ශාඛා, සේවා මධ්‍යස්ථාන සහ ඇතැම් යන්ත්‍ර යනාදිය සඳහා කල්බදු ගිවිසුම් ඇත. 2019 ජනවාරි 1 ට පෙර, මෙහෙයුම් කල්බදු වැඩිපිළිවෙල යටතේ එකී ගිවිසුම් සඳහා සිදුකළ ගෙවීම් කල්බද්දේ කාලය පුරා සරල මාර්ග පදනමක් මත ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගෙන ඇත.

බැංකුව විසින් 2019 ජනවාරි 1 මුලික යොදා ගැනීමේ දිනයේ සිට වෙනස්කළ අතිතානුයෝගී ප්‍රවේශය භාවිතා කරමින් SLFRS 16 යොදාගනු ලැබීය. මෙම ප්‍රවේශය යටතේ, මෙම ප්‍රමිතිය අතිතානුයෝගීව යොදා ගන්නා අතර ඒ අනුව LKAS 17 යටතේ සංසන්දනාත්මක සංඛ්‍යා හැඳින්වූ සඳහන්කර වාර්තා නොකරන ලදී. තවද මුලික යොදා ගැනීමේ දිනයට LKAS 17 යොදා ගනිමින් කල්බදු ලෙස පෙර හඳුනාගත් ගිවිසුම් සඳහා පමණක් බැංකුව මෙම ප්‍රමිතිය යොදනු ලැබීය.

SLFRS 16 යොදා ගැනීම මත, බැංකුව මෙහෙයුම් කල්බදු ලෙස මෙයට පෙර වර්ගීකරණය කළ කල්බදු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් සහ කල්බදු වගකීම් ලෙස හඳුනාගනී. භාවිතයට අයිතිය ඇති වත්කම් කල්බදු වගකීම්වලට සමාන ප්‍රමාණය මත පදනම් වී හඳුනාගත් අතර පෙර හඳුනාගත් යම් ආශ්‍රිත පෙර ගෙවූ සහ උපචිත කල්බදු ගෙවීම් සඳහා ගලපන ලදී. කල්බදු වගකීම් මුලික යොදා ගැනීමේ දිනයට වැඩිවන ණය අනුපාතය භාවිතයෙන් වටිටම්කළ ඉතිරි කල්බදු ගෙවීම්වල වර්තමාන වටිනාකම මත පදනම් වී හඳුනා ගනී.

30.2.1 2019 ජනවාරි 1 දිනට කල්බදු වගකීම් සංක්‍රාන්තිය පහත පරිදි විය:

	බැංකුව 2019	සමූහය 2019
2018 දෙසැම්බර් 31 දිනට මෙහෙයුම් කල්බදු බැඳීම (රු. '000)	10,227,864	11,456,613
2019 ජනවාරි 1 දිනට බරතබනලද සාමාන්‍ය වැඩිවන ණය අනුපාතය (%)	11.0	11.0-12.0
2019 ජනවාරි 1 දිනට වටිටම්කළ මෙහෙයුම් කල්බදු බැඳීම (රු. '000)	7,921,884	8,875,021

30.2.2 වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්

	සටහන	බැංකුව 2019 රු. '000	සමූහය 2019 රු. '000
2019 ජනවාරි 1 දිනට වටිටම්කළ මෙහෙයුම් කල්බදු බැඳීම	30.2.1	7,921,884	8,875,021
පෙරගෙවූ වාර්තා/ අත්තිකාරම් ගෙවීම්	30.2.4	151,611	284,222
2019 ජනවාරි 1 දිනට වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම්		8,073,495	9,159,243

30.2.3 කල්බදු වගකීම

	සටහන	බැංකුව 2019 රු. '000	සමූහය 2019 රු. '000
SLFRS 16 යොදා ගැනීමේ බලපෑම ජනවාරි 1 දිනට	30.2.1	7,921,884	8,875,021
වසර තුළ එකතු කිරීම්		633,223	836,266
පොළී එකතුව		810,108	915,328
වසර තුළ ගෙවීම්		(2,338,139)	(2,704,360)
දෙසැම්බර් 31 දිනට ශේෂය		7,027,076	7,922,255

30.2.4 පසුගිය වසර තුළ පෙරගෙවූ වාරික/අත්තිකාරම් ගෙවීම් අනෙකුත් වත්කම් යටතේ වර්ගීකරණය කර ඇත.

30.2.5 කල්බදු ඉඩම් මත පෙරගෙවූ වාරික සටහන 31 තුළ පෙර ගෙවූ කල්බදු ලෙස මෙයට පෙර වර්ගීකරණය කර ඇති අතර විස්තර 2019 ජනවාරි 1 දිනට පහත පරිදි සාරාංශ කෙරේ.

	බැංකුව 2019 රු. '000	සමූහය 2019 රු. '000
පිරවැය	1,013,208	1,101,105
සමුච්චිත ක්‍රමක්ෂය	552,165	555,231

2019 ජනවාරි 1 දිනට SLFRS 16 - කල්බදු යොදා ගැනීම මත, මෙම පෙරගෙවූ කල්බදු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් ලෙස වර්ගීකරණය කර ඇත.

31. පෙර ගෙවුම් කල්බදු

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

පෙර ගෙවුම් කල්බදු මගින් ස්වකීය භාවිතය සඳහාම දරා සිටින ඉඩම් වල බදුකර පොලිය නියෝජනය වේ. බදුකර ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක වටිනාකම දේපළ, පිරිසත සහ උපකරණ යටතේ වෙනම දැක්වේ. බදුකර ඉඩම් මත පොලිය සමුච්චිත ක්‍රමක්ෂය අඩු කොට පිරිවැයට ප්‍රකාශිතය.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
පිරවැය				
ජනවාරි 1 දිනට ශේෂය	-	1,013,142	-	1,013,142
වකතු කිරීම්	-	66	-	87,963
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	1,013,208	-	1,101,105
සමුච්චිත ක්‍රමක්ෂය				
ජනවාරි 1 දිනට ශේෂය	-	529,256	-	529,256
වර්ෂය සඳහා අය කිරීම	-	22,909	-	25,975
දෙසැම්බර් 31 දිනට ශේෂය	-	552,165	-	555,231
ශුද්ධ පොත් වටිනාකම	-	461,043	-	545,874

2019 ජනවාරි 1 දිනට SLFRS 16 - කල්බදු යොදා ගැනීම මත, මෙම පෙරගෙවූ කල්බදු වත්කම් පාවිච්චි කිරීමේ හිමිකම් වෙත මාරු කර ඇත. විස්තර සඳහා සටහන 30.2.5 බලන්න.

32. අස්පාශය වත්කම් සහ කීර්තිනාමය

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

අස්පාශය වත්කම්වලට සමූහය විසින් භාවිතය සඳහා පිරිවැය දරමින් බලපත්‍ර ලබාගත් සියලුම පරිගණක මෘදුකාංග ඇතුළත්ය. සමූහය විසින් අත්කරගත් මෘදුකාංගය සමුච්චිත ක්‍රමක්ෂය සහ යම් සමුච්චිත හානිකරණ අලාභ අඩුකළ පිරිවැයට අගය කෙරේ. මෘදුකාංගය භාවිතයට ගනු ලැබූ දිනයේ සිට එහි ඇස්තමේන්තුකළ ඵලදායී ජීව කාලය පුරා ආදායම් ප්‍රකාශනය තුළ සරල මාර්ගික පදනමක් මත ක්‍රමක්ෂය කෙරේ.

අත්කරගනු ලැබූ දිනයට අත්කරගත් පරිපාලන සමාගමේ හඳුනාගත හැකි වත්කම්වල සමූහයේ කොටසේ සාධාරණ අගයට අත්කර ගැනීමේ පිරිවැයෙහි අතිරේක කීර්තිනාමය නියෝජනය කරයි.

කීර්තිනාම ප්‍රතිපත්ති සහ අස්පාශය වත්කම් පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනයන්ට සටහන් 5.12 හි දැක්වේ.

මුදල ප්‍රකාශ සඳහා සටහන්

32.1 අස්පාශය වත්කම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
පිරිවැය				
වසර ආරම්භයේදී	1,552,292	1,230,504	1,788,352	1,443,928
වසර තුළ පරිපාලිත සමාගම් බැහැරකිරීම	-	-	(31,171)	-
වසර තුළ එකතු කිරීම්	430,317	321,788	444,343	344,424
වසර අවසානයේදී	1,982,609	1,552,292	2,201,524	1,788,352
සමුච්චිත ක්‍රමක්ෂය				
වසර ආරම්භයේදී	1,112,775	1,005,446	1,305,978	1,181,364
වසර තුළ පරිපාලිත සමාගම් බැහැරකිරීම	-	-	(26,699)	-
වසර තුළ එකතු කිරීම්	168,959	107,329	185,247	124,614
වසර අවසානයේදී	1,281,734	1,112,775	1,464,526	1,305,978
ශුද්ධ පොත් අගය	700,875	439,517	736,998	482,374

32.2 කීර්තිනාමය

පිරිවැය				
වසර ආරම්භයේදී			417,099	417,099
වසර අවසානයේදී			417,099	417,099
සමුච්චිත හානිකරණය				
වසර ආරම්භයේදී			(30,000)	-
වසර සඳහා හානිකරණය			(33,383)	(30,000)
වසර අවසානයේදී			(63,383)	(30,000)
ශුද්ධ පොත් අගය			353,716	387,099
මුළු ශුද්ධ පොත් අගය			1,090,714	869,473

33. වෙනත් වත්කම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
තැන්පතු සහ පෙර ගෙවුම්		2,687,525	2,206,543	2,687,525	2,631,166
කාර්ය මණ්ඩල ණය ක්‍රමක්ෂය නොකළ සංක්‍රමණ දින වෙනස		11,642,545	9,606,001	11,642,545	9,606,001
උපචිත වෙනත් ආදායම්		10,802,579	7,156,945	10,802,579	7,156,945
රක්ෂණය සහ රක්ෂණ ලැබිය යුතු දෑ		-	-	947,548	424,623
ශුද්ධ සේවක ප්‍රතිලාභ වත්කම් - 1996 පසු විශ්‍රාම අරමුදල	38.3	695,507	1,953,069	695,507	1,953,069
වෙනත්		5,813,901	9,869,052	6,673,104	10,620,589
මුළු ගණන		31,642,057	30,791,610	33,448,808	32,392,393

34. බැංකු වලට ගෙවිය යුතු

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකු වලට ගෙවිය යුතු දෑ මූල්‍ය වෙළඳපොල වෙනත් ණය ගැනීම් සහ බැංකු වලින් ණය ගැනීම් වලින් සමන්විත වේ. මේවා මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාර්තයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මූල්‍ය වෙළඳපොල ණය ගැනීම්	205,848,613	137,002,271	205,848,613	137,002,271
වෙනත් ණය ගැනීම්	1,635,833	1,029,149	13,585,462	35,245,590
මුළු ගණන	207,484,446	138,031,420	219,434,075	172,247,861

35. වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්), ඉතුරුම් තැන්පතු, ඇමතුම් තැන්පතු ඇතුළු කාලසීමා තැන්පතු , තැන්පතු සහතික සහ ආන්තික තැන්පතු වලින් සමන්විත වේ.

මේවා මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාර්තයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුළු මුදල	1,491,385,937	1,422,961,240	1,588,903,098	1,495,326,489
මුළු ගණන	1,491,385,937	1,422,961,240	1,588,903,098	1,495,326,489

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
විශ්ලේෂණය				
හිපැයුම් අනුව				
ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්)	53,141,785	63,670,286	51,674,274	61,762,609
ඉතුරුම් තැන්පතු	513,230,302	475,551,072	519,187,318	480,790,869
ස්ථාවර තැන්පතු	921,652,378	879,269,257	1,007,080,474	942,695,773
වෙනත් හිපැයුම්	3,361,472	4,470,625	10,961,032	10,077,238
මුළු ගණන	1,491,385,937	1,422,961,240	1,588,903,098	1,495,326,489
මුදල් වර්ගය අනුව				
ශ්‍රී ලංකා රුපියල්	1,361,165,004	1,324,587,413	1,458,682,165	1,396,952,663
වික්සන් ජනපද ඩොලර්	114,289,379	85,849,419	114,289,379	85,849,419
මහා බ්‍රිතාන්‍ය පවුම්	2,971,349	3,027,793	2,971,349	3,027,793
වෙනත්	12,960,205	9,496,615	12,960,205	9,496,615
මුළු ගණන	1,491,385,937	1,422,961,240	1,588,903,098	1,495,326,489

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

36. වෙනත් ණය ගැනීම්

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් ණය ගැනීම් ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් මූල්‍ය ආයතන වෙතින් ලබා ගැනෙන ප්‍රතිමූල්‍ය ණය ගැනීම් සහ ප්‍රතිමූල්‍ය ගැනීම් ගිවිසුම් යටතේ වන ණය ගැනීම් වලින් සමන්විත වේ.

මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාරිකයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශ්‍රී ලංකා මහ බැංකුව	856,636	1,184,363	856,636	1,184,363
වෙනත් මූල්‍ය ආයතන	2,518,041	2,275,771	2,534,564	2,290,208
ප්‍රතිමූල්‍ය ගැනීම් ගිවිසුම් යටතේ ණය ගැනීම්	13,950,283	32,115,420	12,898,302	31,607,917
මුළු ගණන	17,324,960	35,575,554	16,289,502	35,082,488

37. ශුද්ධ විලම්බිත බදු බැරකම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
විලම්බිත බදු බැරකම්	5,339,075	5,411,009	7,157,513	8,833,448
විලම්බිත බදු වත්කම්	(4,267,278)	(1,456,175)	(4,336,093)	(1,485,964)
	1,071,797	3,954,834	2,821,420	7,347,484

දෙසැම්බර් 31 දිනට	2019				2018			
	විලම්බිත බදු වත්කම	විලම්බිත බදු බැරකම්	ලාභ හෝ අලාභ ප්‍රකාශය	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	විලම්බිත බදු වත්කම	විලම්බිත බදු බැරකම්	ලාභ හෝ අලාභ ප්‍රකාශය	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
විශ්‍රාම ප්‍රතිලාභ	3,614,967	735,286	516,927	(2,814,470)	1,371,304	789,166	695,997	(202,010)
ලැබිය යුතු ණය සඳහා නාහිකරණ වෙනුවෙන් වෙන් කිරීම්	538,576	-	(453,705)	-	84,871	-	84,871	-
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන් කිරීම - දේපළ පිරිසිදු කිරීමේ උපකරණ	-	1,310,990	(18,054)	-	-	1,329,044	(78,073)	-
සිත්තකර ඉඩම් සහ ගොඩනැගිල්ල ප්‍රකාශගණනය	-	3,292,799	-	-	-	3,292,799	-	-
නාවිකයට අයිතිය ඇති වත්කම්	113,735	-	(113,735)	-	-	-	-	-
	4,267,278	5,339,075	(68,567)	(2,814,470)	1,456,175	5,411,009	702,795	(202,010)

දෙසැම්බර් 31 දිනට	සමූහය							
	2019				2018			
	විලම්බිත බදු වත්කම	විලම්බිත බදු බැරකම	ලාභ හෝ අලාභ ප්‍රකාශය	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	විලම්බිත බදු වත්කම	විලම්බිත බදු බැරකම	ලාභ හෝ අලාභ ප්‍රකාශය	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
විශ්‍රාම ප්‍රතිලාභ	3,683,782	623,015	482,639	(2,819,406)	1,399,467	679,662	739,816	(195,647)
ඉදිරියට ගෙන යන බදු අලාභ	-	(12,353)	1,032	-	84,871	(15,086)	(9,601)	-
ලැබිය යුතු ණය සඳහා නානිකරණ වෙනුවෙන් වෙන්කිරීම	538,576	(689,224)	(105,977)	-	-	(1,012,685)	635,811	-
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන්කිරීම - කල්බදු	-	1,311,837	(2,176,167)	-	1,626	3,488,004	(1,046,199)	-
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන්කිරීම - දේපළ, පිරිසහ හා උපකරණ	-	1,497,012	40,418	-	-	1,442,683	(26,362)	(10,000)
සාධාරණ අගය මත ලාභ/අලාභ - ආයෝජන දේපළ	-	-	-	-	-	630,253	66,698	-
සිත්තකාර ඉඩම් සහ ගොඩනැගිල්ල ප්‍රතහනණනය	-	4,408,786	(3,106)	150,113	-	3,620,617	(32,685)	(193,114)
නාවිකයට අයිතිය ඇති වත්කම්	113,735	18,440	(95,294)	-	-	-	-	-
	4,336,093	7,157,513	(1,856,455)	(2,669,293)	1,485,964	8,833,448	327,478	(398,761)

38. වෙනත් බැරකම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැරකම්		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ශේෂ පත්‍රයේ බැරකර අයිතම සම්බන්ධ විලම්බිත ආදායම්		413,383	567,775	413,383	567,775
අසම්පන්න බැරකම් සහ බැරකම් ආශ්‍රිත අපේක්ෂිත බැරකම් අලාභය	44.3	1,174,344	671,288	1,174,344	671,288
කල්බදු වගකීම	30.2.3	7,027,076	-	7,922,255	-
විවිධ ණයහිමියෝ		3,628,196	3,656,820	3,628,196	3,661,567
ඉද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැරකම් - 1996 ට පෙර විශ්‍රාම සැලසුම	38.1	10,441,586	3,661,989	10,441,586	3,661,989
පාරිතෝෂිකය සඳහා ප්‍රතිපාදන	38.2	538,498	370,146	1,154,368	876,509
වෙනත් පදනම් මත ගෙවිය යුතු දෑ		3,340,351	4,365,432	3,828,002	6,140,859
ගෙවිය යුතු රක්ෂණ බැරකම් සහ ප්‍රතිරක්ෂණ		-	-	4,902,211	4,339,238
වෙනත් බැරකම්		8,061,683	10,626,239	12,145,740	14,431,403
මුළු ගණන		34,625,117	23,919,689	45,610,085	34,350,628

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

38.1 ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම - 1996 ට පෙර විශ්‍රාම භාර අරමුදල

බැංකුව මගින් 1996 ජනවාරි 1 දිනට පෙර බැංකුවේ සේවයට බැඳුණු ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් ක්‍රියාවට නංවනු ලැබේ. ඒ සඳහා වන ආයුගණන තක්සේරුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - "සේවක ප්‍රතිලාභ" ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී. 1996 ට පෙර විශ්‍රාම භාර අරමුදලෙහි ආයුගණන තක්සේරුවෙහි සාරාංශගත ප්‍රතිඵල පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
සැලසුම් වත්කම් වල සාධාරණ අගය	38.1.1	(46,379,053)	(45,365,631)	(46,379,053)	(45,365,631)
බැඳීම් වල වර්තමාන අගය	38.1.2	56,820,639	49,027,620	56,820,639	49,027,620
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම		10,441,586	3,661,989	10,441,586	3,661,989

38.1.1 සැලසුම් වත්කම් වල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
සැලසුම් වත්කම් පහත දෑ වලින් සමන්විත වේ:				
ස්ථාවර තැන්පතු	23,611,000	13,802,750	23,611,000	13,802,750
රජයේ සුරැකුම්පත්	9,350,081	18,264,488	9,350,081	18,264,488
ණයකර	12,500,000	12,500,000	12,500,000	12,500,000
ශුද්ධ ජංගම වත්කම්	917,972	798,394	917,972	798,394
	46,379,053	45,365,631	46,379,053	45,365,631
සැලසුම් වත්කම් මත තර්ජන ප්‍රතිලාභය	4,175,210	4,081,754	4,175,210	4,081,754

සැලසුම් වත්කම් වල සාධාරණ අගයෙහි සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	45,365,631	45,433,858	45,365,631	45,433,858
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභය	5,110,852	4,499,848	5,110,852	4,499,848
සැලසුම මගින් ගෙවන ලද ප්‍රතිලාභය	(6,029,822)	(5,873,663)	(6,029,822)	(5,873,663)
තර්ජන සේවය දායකත්වය	2,520,615	2,066,089	2,520,615	2,066,089
ආයුගණන ලාභ/(අලාභ)	(588,223)	(760,501)	(588,223)	(760,501)
දෙසැම්බර් 31 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	46,379,053	45,365,631	46,379,053	45,365,631

38.1.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන වටිනාකමේ සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	49,027,620	50,558,720	49,027,620	50,558,720
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(6,029,822)	(5,873,663)	(6,029,822)	(5,873,663)
ප්‍රවර්තන සේවා පිරිවැය	465,959	522,123	465,959	522,123
පොලී පිරිවැය	5,951,953	5,384,504	5,951,953	5,384,504
ආයුගණන ලාභ/(අලාභ)	7,404,929	(1,564,065)	7,404,929	(1,564,065)
දෙසැම්බර් 31 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වර්තමාන වටිනාකම	56,820,639	49,027,620	56,820,639	49,027,620

38.1.3 අදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ශුද්ධ වියදම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රවර්තන සේවා පිරිවැය	465,959	522,123	465,959	522,123
පොලී පිරිවැය	5,951,953	5,384,504	5,951,953	5,384,504
අපේක්ෂිත ප්‍රතිලාභය	(5,110,852)	(4,499,848)	(5,110,852)	(4,499,848)
ශුද්ධ වියදම්	1,307,059	1,406,779	1,307,059	1,406,779

38.1.4 වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනාගත් ආයුගණන (ලාභ)/අලාභ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට රඳවාගත් ඉපැයුම් වල සමුච්චිත මුදල	(5,166,537)	(5,970,101)	(5,166,537)	(5,970,101)
වර්ෂය තුළ හඳුනාගන්නා ලද	(7,993,152)	803,564	(7,993,152)	803,564
දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපැයුම් වල සමුච්චිත මුදල	(13,159,689)	(5,166,537)	(13,159,689)	(5,166,537)

38.1.5 ආයුගණන උපකල්පන

වාර්තාකරණ දිනයේ පැවති ප්‍රධාන ආයුගණන උපකල්පන පහත දැක්වේ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මූල්‍ය උපකල්පන				
වට්ටම් අනුපාතිකය	10.30	12.14	10.30	12.14
ජීවන වියදම් දීමනාවේ වැඩිවීම	5.00	5.00	5.00	5.00
අනාගත දළ වැටුප් වැඩිවීම	9.00	9.00	9.00	9.00
ප්‍රජා විද්‍යා උපකල්පන				
මෘතය සංඛ්‍යා සටහන	RP - 2000	RP - 2000	RP - 2000	RP - 2000

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

38.1.6 ආයුගණක තක්සේරුකරණයේදී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදීතාව

සේවක ප්‍රතිලාභ බැරකම් මිනුම් වලදී ස්ථාවරව රඳවාගෙන ඇති වෙනත් සියළුම විචලනයන් සමග යොදාගෙන ඇති ප්‍රධාන උපකල්පන වල සාධාරණව සිදුවිය හැකි වෙනස්වීම් පිළිබඳ සංවේදීතාව, පහත දැක්වෙන සටහනෙහි ඉදිරිපත් කෙරේ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සංවේදීතාවය යනු වට්ටම් අනුපාතිකයෙහි සහ වැටුප් වර්ධක අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්වීම් වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව				සමූහය			
	2019		2018		2019		2018	
	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳුම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) වගකීම් තුළ රු. '000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳුම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) වගකීම් තුළ රු. '000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳුම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) වගකීම් තුළ රු. '000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳුම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) වගකීම් තුළ රු. '000
වට්ටම් අනුපාතික වල වැඩිවීම/ (අඩුවීම)								
1%	3,697,104	(3,697,104)	2,926,845	(2,926,845)	3,697,104	(3,697,104)	2,926,845	(2,926,845)
-1%	(4,203,822)	4,203,822	(3,301,351)	3,301,351	(4,203,822)	4,203,822	(3,301,351)	3,301,351
වැටුප් වර්ධක අනුපාතිකයෙහි වැඩිවීම/ (අඩුවීම)								
1%	(785,254)	785,254	(563,124)	563,124	(785,254)	785,254	(563,124)	563,124
-1%	736,825	(736,825)	529,097	(529,097)	736,825	(736,825)	529,097	(529,097)

38.2 පාරිතෝෂිකය සඳහා වෙන්කිරීම

1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බැඳුණු සේවකයන්, සේවයෙන් ඉවත් වූ පසු, 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත යටතේ පාරිතෝෂික ලැබීමට සුදුසුකම් ලබන අතර, එසේ නැතහොත් යෝජිත පශ්චාත් 1996 නව විග්‍රාම වැටුප් ක්‍රමයට එක්වීමට මනාපය පළ කළ හැකි අතර, එසේ වූ විට පාරිතෝෂිකයට ඇති අයිතිය අහෝසි වේ. මේ සඳහා ආයුගණක තක්සේරුවක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - "සේවක ප්‍රතිලාභ" ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට ශේෂය	370,146	314,829	876,509	684,982
ප්‍රවර්තන සේවා පිරිවැය	35,759	29,372	92,598	90,390
පොලී පිරිවැය	44,861	32,805	101,699	93,822
වර්ෂය තුළ ගෙවන ලද ප්‍රතිලාභ	(40,281)	(27,143)	(49,523)	(39,355)
බැඳීම් මත ආයුගණන ලාභ/(අලාභ)	128,013	20,283	148,063	46,670
වසර තුළ පරිපාලිත සමාගම් බැහැරකිරීම්	-	-	(14,978)	-
දෙසැම්බර් 31 දිනට ශේෂය	538,498	370,146	1,154,368	876,509

38.2.1 තක්සේරුකරණයන් සඳහා යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත දැක්වේ:

	බැංකුව	
	2019	2018
වට්ටම් අනුපාතිකය	10.25% p.a	12.12% p.a
සියළුම ශ්‍රේණි සඳහා දළ වැටුප් වැඩිවීම	8.6% p.a	8.6% p.a
විශ්‍රාම ගැනීමේ සාමාන්‍ය වයස	55 අවුරුදු	55 අවුරුදු

38.2.2 ආයුගණක තක්සේරුකරණයන්හිදී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදීතාව

සේවක ප්‍රතිලාභ බැරකම් මිනුම් වලදී ස්ථාවරව රඳවාගෙන ඇති වෙනත් සියළුම විචල්‍යයන් සමග යොදාගෙන ඇති ප්‍රධාන උපකල්පන වල සාධාරණව සිදුවිය හැකි වෙනස්වීම් පිළිබඳ සංවේදීතාව, පහත දැක්වෙන සටහනෙහි ඉදිරිපත් කෙරේ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සංවේදීතාවය යනු වට්ටම් අනුපාතිකයෙහි සහ වැටුප් වර්ධක අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්වීම් වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව			
	2019		2018	
	ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු. '000	ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු. '000	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු. '000
වට්ටම් අනුපාතික වල වැඩිවීම/(අඩුවීම)				
1%	43,043	(43,043)	23,559	(23,559)
-1%	(49,783)	49,783	(26,753)	26,753
වැටුප් වර්ධක අනුපාතිකයෙහි වැඩිවීම/(අඩුවීම)				
1%	(50,619)	50,619	(27,410)	27,410
-1%	44,410	(44,410)	24,485	(24,485)

38.3 ශුද්ධ සේවක ප්‍රතිලාභ වත්කම් - පශ්චාත් 1996 විශ්‍රාම අරමුදල

බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බැඳුණු සේවකයන් සඳහා මෙම විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් අනුමත කරන ලදී. මේ සඳහා ආයුගණන තක්සේරුවක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - 'සේවක ප්‍රතිලාභ' ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී. පශ්චාත් 1996 විශ්‍රාම අරමුදලෙහි ආයුගණන තක්සේරුවෙහි සාරාංශගත ප්‍රතිඵල පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමුහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
සැලසුම් වත්කම් වල සාධාරණ අගය	38.3.1	7,050,732	5,646,441	7,050,732	5,646,441
බැඳීම් වල වර්තමාන අගය	38.3.2	(6,355,225)	(3,693,372)	(6,355,225)	(3,693,372)
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ වත්කම්		695,507	1,953,069	695,507	1,953,069

මුදල ප්‍රකාශ සඳහා සටහන්

38.3.1 සැලසුම් වත්කම් වල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
සැලසුම් වත්කම් පහත දෑ වලින් සමන්විත වේ:				
ස්ථාවර තැන්පතු	6,788,249	5,489,310	6,788,249	5,489,310
ශුද්ධ ජංගම වත්කම්	262,483	157,131	262,483	157,131
	<u>7,050,732</u>	<u>5,646,441</u>	<u>7,050,732</u>	<u>5,646,441</u>
සැලසුම් වත්කම් මත තර්ජන ප්‍රතිලාභය	<u>617,587</u>	<u>561,232</u>	<u>617,587</u>	<u>561,232</u>

සැලසුම් වත්කම් වල සාධාරණ අගයෙහි සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	5,646,441	4,395,515	5,646,441	4,395,515
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභය	686,075	470,006	686,075	470,006
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභය	(8,088)	(5,411)	(8,088)	(5,411)
තර්ජන සේවය දායකත්වය	794,792	766,020	794,792	766,020
ආයුගණන ලාභ/(අලාභ)	(68,488)	20,311	(68,488)	20,311
දෙසැම්බර් 31 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	<u>7,050,732</u>	<u>5,646,441</u>	<u>7,050,732</u>	<u>5,646,441</u>

38.3.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන වටිනාකමේ සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	3,693,372	2,986,444	3,693,372	2,986,444
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(8,088)	(5,411)	(8,088)	(5,411)
ප්‍රවර්තන සේවා පිරිවැය	358,801	310,663	358,801	310,663
පොලී පිරිවැය	449,114	319,549	449,114	319,549
ආයුගණන ලාභ/(අලාභ)	1,862,025	82,127	1,862,025	82,127
දෙසැම්බර් 31 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන වටිනාකම	<u>6,355,225</u>	<u>3,693,372</u>	<u>6,355,225</u>	<u>3,693,372</u>

38.3.3 අදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ශුද්ධ වියදම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රවර්තන සේවා පිරිවැය	358,801	310,663	358,801	310,663
පොලී පිරිවැය	449,114	319,549	449,114	319,549
අපේක්ෂිත ප්‍රතිලාභය	(686,075)	(470,006)	(686,075)	(470,006)
ශුද්ධ වියදම්	<u>121,841</u>	<u>160,206</u>	<u>121,841</u>	<u>160,206</u>

38.3.4 වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනාගත් ආයුගණන (ලාභ)/අලාභ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට රඳවාගත් ඉපයුම් වල සමුච්චිත මුදල	5,772	67,589	5,772	67,589
වර්ෂය තුළ හඳුනාගැනුණු	(1,930,513)	(61,817)	(1,930,513)	(61,817)
දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපයුම් වල සමුච්චිත මුදල	(1,924,741)	5,772	(1,924,741)	5,772

38.3.5 ආයුගණන උපකල්පන

වාර්තාකරණ දිනයේ පැවති ප්‍රධාන ආයුගණන උපකල්පන පහත දැක්වේ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 %	2018 %	2019 %	2018 %
මූල්‍ය උපකල්පන				
වට්ටම් අනුපාතිකය	10.43	12.16	10.43	12.16
ජීවන විශදුම් දීමනාවේ වැඩිවීම	5.00	5.00	5.00	5.00
අනාගත දළ වැටුප් වැඩිවීම	8.10	8.10	8.10	8.10
ප්‍රජා විද්‍යා උපකල්පන				
මෘතය සංඛ්‍යා සටහන	RP - 2000	RP - 2000	RP - 2000	RP - 2000

මුදල ප්‍රකාශ සඳහා සටහන්

39. යටත් කරන ලද කාල ණය

▶ ගිණුම්කරණ ප්‍රතිපත්තිය

යටත් කරන ලද කාල ණය වෙනත් හිමිකම්පෑම් වෙත යටත් කරන ලද දිගු කාලීන අරමුදල් සම්පාදන අරමුණු සඳහා ණය වශයෙන් ලබාගත් මුදල් වලින් සමන්විත වේ. මූලික හඳුනාගැනීමෙන් පසුව යටත් කරන ලද කාල ණය සඳහා පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. නිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාරිකයක් සහ සඳහා පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	පොලී අනුපාතය සහ ආපසු ගෙවීමේ කොන්දේසි	නිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	බැරංකුව		සමුහය	
				2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
බැරංකුව විසින් නිකුත් කරන ලද							
(i) ණය වාරික 2	13.5% - ජ්වීවාර්ෂිකව	30-දෙසැ.-2009	29-දෙසැ.-2022	2,501,849	2,501,849	2,501,849	2,501,849
(ii) ණය වාරික 3	13.0% - ජ්වීවාර්ෂිකව	30-දෙසැ.-2011	29-දෙසැ.-2022	5,003,562	5,003,562	5,003,562	5,003,562
(iii) ණය වාරික 4	13.0% - ජ්වීවාර්ෂිකව	15-ජුනි-2013	29-දෙසැ.-2022	5,030,273	5,028,493	5,030,273	5,028,493
(iv) මාදිලිය ඒ	12.0% - වාර්ෂිකව	8-නොවැ.-2019	8-නොවැ.-2024	6,679,516	-	6,679,516	-
(v) මාදිලිය බී	12.3% - වාර්ෂිකව	8-නොවැ.-2019	8-නොවැ.-2027	3,499,290	-	3,499,290	-
පරිපාලන සමාගම විසින් නිකුත්කළ ලැයිස්තුගත ණයකර							
මාදිලිය ඒ	9.6% - ජ්වීවාර්ෂිකව	13-නොවැ.-2015	12-නොවැ.-2019	-	-	-	2,199,696
මාදිලිය බී	10% - වාර්ෂිකව	13-නොවැ.-2015	12-නොවැ.-2020	-	-	3,871,452	3,869,618
ලැයිස්තුගත නොකළ ණයකර							
මාදිලිය ඒ	11.9% - ජ්වීවාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2019	-	-	-	548,642
මාදිලිය බී	12.6% - ජ්වීවාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2020	-	-	665,889	667,474
මාදිලිය සී	12.6% - ජ්වීවාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2021	-	-	6,887,462	6,886,866
මාදිලිය ඒ	12.4% - වාර්ෂිකව	18-අප්‍රේල්-2018	18-අප්‍රේල්-2022	-	-	760,552	707,689
මාදිලිය බී	12.8% - වාර්ෂිකව	18-අප්‍රේල්-2018	18-අප්‍රේල්-2023	-	-	5,613,246	5,670,637
මුළු ගණන				22,714,490	12,533,904	40,513,091	33,084,526
වසරක් තුළ ලැබිය යුතු				-	-	4,537,341	2,748,338
වසරකින් පසුව ලැබිය යුතු				22,714,490	12,533,904	35,975,750	30,336,188
මුළු ගණන				22,714,490	12,533,904	40,513,091	33,084,526

39.1 යටත් කරන ලද කාල ණය වල සංවලභය

	බැරංකුව		සමුහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ජනවාරි 1 දිනට ශේෂය	12,533,904	12,531,728	33,084,526	32,447,923
යටත් කරන ලද ණය මගින් ලද මුදල්	10,000,000	-	10,000,000	6,000,000
යටත් කරන ලද ණය ආපසු ගෙවීම	-	-	(2,717,820)	(5,213,713)
යටත් කරන ලද ණය මත පොලී වියදම	1,818,086	1,612,592	4,142,736	3,960,814
යටත් කරන ලද ණය මත ගෙවන ලද පොලිය	(1,637,500)	(1,610,416)	(3,996,351)	(4,110,498)
දෙසැම්බර් 31 දිනට ශේෂය	22,714,490	12,533,904	40,513,091	33,084,526

40. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රකාශිත ප්‍රාග්ධනය	40.1	49,998	49,998	49,998	49,998
පැවරූ ප්‍රාග්ධනය	40.2	12,152,000	12,152,000	12,152,000	12,152,000
		12,201,998	12,201,998	12,201,998	12,201,998

40.1 ප්‍රකාශිත ප්‍රාග්ධනය

40.1.1 ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
අනුදාය				
එකක් රු.50/- බැගින් වූ සාමාන්‍ය කොටස් 1,000,000,000	50,000,000	1,000,000	50,000,000	1,000,000

2019 සැප්තැම්බර් 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කරන අතර අතර ඒවා අතර බැංකුවේ බලයලත් කොටස් ප්‍රාග්ධනය පෙර පැවති රු.බි. 1.0 සිට රු.බි. 50.0 දක්වා ඉහළ දමන ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
පූර්ණ වශයෙන් ගෙවන ලද				
එකක් රු.50/- බැගින් වූ සාමාන්‍ය කොටස් 999,960	49,998	49,998	49,998	49,998

කොටස් 40 ක් හැරුණු විට මෙතෙක් නොගෙවා පවතින හිකුත් කරන ලද කොටස් සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.

40.1.2 බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන්

දෙසැම්බර් 31 දිනට	2019 %	2018 %
ශ්‍රී ලංකා රජය	92.27	92.27
සමූපකාර සමිති	7.73	7.73
	100.00	100.00

40.2 පැවරූ ප්‍රාග්ධනය (වෙන්කර දීමට නියමිත ප්‍රාග්ධනය)

2005 සිට 2006 දක්වා කාලය තුළ සහ 2017 දී, මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය නව ප්‍රාග්ධනය ලෙස මහජන බැංකුව තුළ රු.මි. 12,152ක එකතුවක් ඇතුළත් කරන ලදී. මෙම ප්‍රමාණ නව කොටස් හිකුත් කිරීමට සහ ප්‍රාග්ධන ගිණුම් තුළ ගෙවූ කොටස් මාරු කිරීමට අදාළවන නියමයන් පිළිබඳ බැංකුවේ ප්‍රාග්ධනය අපේක්ෂිත වෙන්කිරීම/පවරන ප්‍රාග්ධන ගිණුම් අපේක්ෂිත තීරණය තුළ දරන ලදී. එහි තීරණය මත, මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය මහජන බැංකුවට 99.97%ක් අයත්වන අතර සමූපකාර සමාගම්වලට 0.03%ක් අයිති වේ.

41. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

ව්‍යවස්ථාපිත සංචිත අරමුදල පවත්වා ගෙන යනු ලබන්නේ 1988 අංක 30 දරණ බැංකු පනතෙන් නියම කොට ඇති ආකාරයටය. ඒ අනුව බැංකුව විසින්, බදු ගෙවීමෙන් අනතුරුව, නමුත් ලාභාංශ කිසිවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ස්ථාවර සංචිතය, ගෙවා හිමි ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වන තෙක්, බැංකුවේ ගෙවා හිමි ප්‍රාග්ධනයෙන් 5% කට නොඅඩු මුදලක් සහ ස්ථාවර සංචිතය ගෙවා හිමි ප්‍රාග්ධනයට සමාන වීම දක්වා 2% කට නොඅඩු මුදලක්, ලාභයෙන් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කළ යුතුය.

ඒ අනුව, වර්ෂය සඳහා රු මිලියන 646 ක මුදලක් බැංකුව විසින් මාරු කරනු ලැබ ඇත.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

42. වෙනත් සංචිත

42.1 ප්‍රත්‍යාගණන සංචිතය

මෙම සංචිතය පිහිටුවා ඇත්තේ, "දේපළ, පිරිසත සහ උපකරණ" යන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 16 ට අනුකූලවය

42.2 ප්‍රාග්ධන සංචිතය

මෙම සංචිතය 1987 වර්ෂයේ පිහිටුවා, 1998 දී වැඩි කර ඇති අතර, අද දක්වා මාරුකිරීමක් සිදු කර නැත.

42.3 විශේෂ අවදානම් සංචිතය

ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන් ප්‍රකාරව ප්‍රාථමික වෙළඳ ඒකක ලාභයෙන් 25%ක්, ප්‍රාථමික වෙළඳ පද්ධතියේ ආරක්ෂාව, ප්‍රබලත්වය සහ ස්ථාවරභාවය වර්ධනය කිරීම සහ ප්‍රාථමික වෙළඳ පද්ධතිය ගොඩනැගීම සඳහා විශේෂ අවදානම් සංචිතයට මාරුකරනු ලැබ ඇත.

අංක 08/11/011/0019/001 සහ 2013 පෙබරවාරි 14 වැනි දිනය දරණ මහ බැංකුවේ විධානයට අනුව සංචිතය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයෙන් බැංකුව නිදහස් කරනු ලැබ ඇත. එමනිසා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කරන ලද විධානය පදනම් කරගෙන මේ වර්ෂයේදී සංචිතයට මාරු කිරීමක් සිදු කොට නැත.

42.4 පොදු සංචිතය

මෙම සංචිතය පිහිටුවා ඇත්තේ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 22(2) වගන්තිය යටතේය. පොදු සංචිතය, බෙදාහැරීම හා නිකුත් කරන ලද ණයවර නිරවුල් කිරීම සඳහා තිබෙන, සම්පූර්ණ, වෙන් කර නොදෙනු ලැබූ රඳවාගත් ලාභ අලාභ වලින් සමන්විත වේ.

42.5 වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ පවතින මූල්‍ය වත්කම්

වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතය, අදාළ උපකරණ හඳුනාගැනීමෙන් බැහැර කිරීම හෝ හානිකරණය සිදු වන තෙක්, වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ පවතින ස්කන්ධ උපකරණ වල සහ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ ණය උපකරණ වල සම්පූර්ණ ශුද්ධ වෙනස්වීමෙන් සැදුම් ලබයි.

42.6 භාණ්ඩාගාරය වෙත ලාභාංශ/විශේෂ බද්ද

ශ්‍රී ලංකා රජය සහ මහජන බැංකුව අතර පවතින ගිවිසුමට අනුව රු මිලියන 219 ක ගෙවීමක් කරන ලද අතර, ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳුම්කරයේ පොලියෙන් 25% ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට ගෙවන ලෙස බැංකුවට නියම කෙරේ. මෙම වියදම් පිළිබඳ අමතර විස්තර සටහන 22.3.ඇ. හි දැක්වේ.

රු. මිලියන 2,200 වන මුදල ලාභාංශ/විශේෂ බදු වශයෙන්, මුදල් අමාත්‍යාංශය විසින් නිශ්චය කොට ඇති ආකාරයට ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදල වෙත ගෙවන ලද.

43. රඳවාගත් ඉපයුම් වල සහ සෙසු සංචිත වල සංවලනය

43.1 බැංකුව

	ව්‍යවස්ථාපිත සංචිතය	ප්‍රත්‍යාගණන සංචිතය	ප්‍රාග්ධන සංචිතය	විශේෂ අවදානම් සංචිතය	පොදු සංචිතය	FVOCI සංචිතයේදී මූල්‍ය වත්කම්	රඳවාගත් ඉපයුම්	එකතුව
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000
2018 ජනවාරි 1 දිනට ශේෂය	5,814,744	14,051,911	5,663	1,633,710	9,313,364	115,030	33,863,412	64,797,834
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-	17,094,923	17,094,923
OCI තුළින් සාධාරණ අගයට ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභ / (අලාභ)	-	-	-	-	-	17,560	-	17,560
OCI තුළින් සාධාරණ අගයට නාශ උපකරණ මත ශුද්ධ ලාභ / (අලාභ)	-	-	-	-	-	(2,154)	-	(2,154)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුග ණක ලාභ සහ අලාභ	-	-	-	-	-	-	721,465	721,465
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	(202,010)	(202,010)
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම්	854,746	-	-	-	873,864	-	(1,728,611)	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ	-	-	-	-	-	-	(3,419,690)	(3,419,690)
2018 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,669,490	14,051,911	5,663	1,633,710	10,187,228	130,436	46,329,489	79,007,928
2019 ජනවාරි 1 දිනට ශේෂය	6,669,490	14,051,911	5,663	1,633,710	10,187,228	130,436	46,329,489	79,007,928
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-	12,925,683	12,925,683
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ශුද්ධ	-	-	-	-	-	189,223	-	189,223
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව නාශ උපකරණ මත ශුද්ධ ලාභය / (අලාභය)	-	-	-	-	-	296,507	-	296,507
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ	-	-	-	-	-	-	(10,051,678)	(10,051,678)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ වල විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	2,814,470	2,814,470
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම් (සටහන 41) සහ (සටහන 42.4)	646,284	-	-	-	873,864	-	(1,520,148)	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ (සටහන 42.6)	-	-	-	-	-	-	(2,419,690)	(2,419,690)
2019 දෙසැම්බර් 31 දිනට ශේෂය	7,315,774	14,051,911	5,663	1,633,710	11,061,092	616,166	48,078,126	82,762,443

මුදල ප්‍රකාශ සඳහා සටහන්

43.2 සමූහය

	වස්ථාපිත සංචිතය රු. '000	ප්‍රකාශන සංචිතය රු. '000	ප්‍රාග්ධන සංචිතය රු. '000	විශේෂ අවදානම් සංචිතය රු. '000	පොදු සංචිතය රු. '000	FVOCI සංචිතයේදී මුදල වත්කම් රු. '000	විනිමය සමානකරණ සංචිතය රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	එකතුව රු. '000	පාලනය කෙරෙන සබඳතා රු. '000	මුළු ගණන රු. '000
2018 ජනවාරි 1 දිනට ශේෂය	5,814,744	15,831,237	5,663	1,633,710	9,313,364	115,030	(6,626)	51,159,341	83,866,463	9,122,451	92,988,914
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-	-	19,977,862	19,977,862	1,514,281	21,492,143
OCI තුළින් සාධාරණ අගයට ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	17,560	-	-	17,560	-	17,560
OCI තුළින් සාධාරණ අගයට ණය උපකරණ මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	(2,154)	-	-	(2,154)	-	(2,154)
විදේශීය මෙහෙයුම් පිළිබඳ මුදල ප්‍රකාශන පරිවර්තනය කිරීමේදී මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-	-	-	279,004	-	279,004	93,001	372,005
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ	-	-	-	-	-	-	-	702,840	702,840	(6,238)	696,602
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	-	(197,243)	(197,243)	1,597	(195,646)
ඉඩම් සහ ගොඩනැගිලි පිළිබඳ ප්‍රකාශන අතිරික්ත	-	37,500	-	-	-	-	-	-	37,500	12,500	50,000
ප්‍රකාශන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(7,500)	-	-	-	-	-	-	(7,500)	(2,500)	(10,000)
පසුගිය වසර තුළ ප්‍රකාශන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(63,422)	-	-	-	-	-	-	(63,422)	(21,141)	(84,563)
වසර තුළ සංචිතයට මාරුකිරීම්	854,746	-	-	-	873,864	-	-	(1,728,611)	-	-	-
භාණ්ඩාගාරය/ලාභාංශවලට විශේෂ බදු	-	-	-	-	-	-	-	(3,419,690)	(3,419,690)	-	(3,419,690)
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-	-	(593,719)	(593,719)
2018 දෙසැම්බර් 31 දිනට ශේෂය	6,669,490	15,797,815	5,663	1,633,710	10,187,228	130,436	272,378	66,494,500	101,191,218	10,120,232	111,311,451
2019 ජනවාරි 1 දිනට ශේෂය	6,669,490	15,797,815	5,663	1,633,710	10,187,228	130,436	272,378	66,494,500	101,191,218	10,120,232	111,311,451
වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-	-	14,984,837	14,984,837	1,193,331	16,178,168
වෙනත් විස්තීර්ණ ආදායම් මිස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	-	71,812	-	-	71,812	(11,664)	60,148
වෙනත් විස්තීර්ණ ආදායම් මිස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	-	296,507	-	-	296,507	-	296,507
විදේශ මෙහෙයුමේ මුදල ප්‍රකාශන පරිවර්තනය මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	-	-	(38,097)	-	(38,097)	(12,699)	(50,796)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ	-	-	-	-	-	-	-	(10,066,511)	(10,066,511)	(5,217)	(10,071,728)
ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රකාශන අතිරික්තය	-	178,742	-	-	-	-	-	-	178,742	59,581	238,323
වසර තුළ සංචිතයට මාරුකිරීම් (සටහන 41) සහ (සටහන 42.4)	646,284	-	-	-	873,864	-	-	(1,520,148)	-	-	-
භාණ්ඩාගාරය/ලාභාංශවලට විශේෂ බදු (සටහන 42.6)	-	-	-	-	-	-	-	(2,419,690)	(2,419,690)	-	(2,419,690)
නිමකාරත්වයේ වෙනස්වීම් නිසා වලනය	-	-	-	-	-	-	-	49,046	49,046	(41,613)	7,433
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-	-	-	-	2,818,174	2,818,174	1,234	2,819,408
ප්‍රකාශන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(50,047)	-	-	-	-	-	-	(50,047)	(16,683)	(66,730)
පෙර වසර වල ප්‍රකාශන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(62,539)	-	-	-	-	-	-	(62,539)	(20,846)	(83,385)
ආශ්‍රිත සමාගම්වල අනෙකුත් විස්තීර්ණ ආදායම් කොටස (ශුද්ධ)	-	-	-	-	-	-	-	(379)	(379)	-	(379)
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-	-	(404,996)	(404,996)
2019 දෙසැම්බර් 31 දිනට ශේෂය	7,315,774	15,863,971	5,663	1,633,710	11,061,092	498,755	234,281	70,339,829	106,953,073	10,860,660	117,813,734

44. අසම්භාව්‍ය බැරකම් සහ බැඳුම්

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී බැරකුටු, ස්වකීය ගනුදෙනුකරුවන් සමග හිතීමය උපයෝජනය සහිත විවිධ බැඳුම් වලට බැඳෙන අතර, අසම්භාව්‍ය බැරකම් වලට ද එළඹෙයි. මෙම ගනුදෙනු වල ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය යුතු තරමේ අලාභ සිදුවේ යැයි අපේක්ෂා නොකෙරේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැරකුටු		සමූහය	
		2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
අසම්භාව්‍ය බැරකම්	44.1	295,580,750	346,641,288	296,305,687	347,387,712
බැඳුම්	44.2	69,519,348	56,791,963	75,854,268	62,858,973
අඩු කිරීම:		365,100,098	403,433,251	372,159,955	410,246,685
අපේක්ෂිත බැරකම් අලාභය සඳහා දීමනාව	44.3	(1,174,344)	(671,288)	(1,174,344)	(671,288)
		363,925,754	402,761,963	370,985,611	409,575,397

44.1 අසම්භාව්‍ය බැරකම්

දෙසැම්බර් 31 දිනට	බැරකුටු		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ප්‍රතිග්‍රහනයන්	110,542,802	90,195,344	110,542,802	90,195,344
ලේඛනාගත ණය	78,306,041	84,103,230	78,306,041	84,103,230
ඇපකර	82,058,147	73,255,113	82,783,084	74,001,537
ඉදිරි හුවමාරු ගිවිසුම්	24,673,760	99,087,601	24,673,760	99,087,601
	295,580,750	346,641,288	296,305,687	347,387,712

44.2 බැඳුම්

දෙසැම්බර් 31 දිනට	බැරකුටු		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
මුදා නොහරින ලද අයිතා සහ ණය	69,519,348	56,791,963	75,854,268	62,858,973
	69,519,348	56,791,963	75,854,268	62,858,973

44.3 ණය අවදානමට නිරාවරනය මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභය සඳහා වන දීමනාවේ සංචලනය

බැරකුටු සහ සමූහය	2019			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2019 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	103,442	268,894	298,952	671,288
වර්ෂය සඳහා ඉද්ධ අය කිරීම/(ප්‍රතිවර්තනය)	205,831	(25,018)	322,243	503,056
2019 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	309,273	243,876	621,195	1,174,344

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

බැංකුව සහ සමූහය	2018			
	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	95,614	219,783	1,627,270	1,942,667
වර්ෂය සඳහා ශුද්ධ අය කිරීම/(ප්‍රතිවර්තනය)	7,828	49,111	(1,328,318)	(1,271,379)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	103,442	268,894	298,952	671,288

44.4 වෙනත් ප්‍රාග්ධන බැඳීම්

	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
අනුමත කරන ලද සහ ගිවිසුම් වලට බැඳුණු	905,881	1,468,662	918,589	1,503,652
අනුමත කරන ලද සහ ගිවිසුම් වලට නොබැඳුණු	550,308	62,610	1,509,457	928,301
	1,456,189	1,531,272	2,428,046	2,431,953

44.5 බැංකුවට ලැබුණු තක්සේරු කිරීම්

බැංකුව වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් පහත දැක්වෙන තක්සේරු කිරීම් හිමි විය.

ආදායම් බදු

තක්සේරු වර්ෂය 2010/2011,2011/2012,2012/2013,2013/2014,2014/2015,2015/2016 සහ 2016/2017 සඳහා ආදායම් බදු පිළිවෙලින් රු.මිලියන 2,422.29 (ITA 13291100319V1), රු.මිලියන 1,383.83 (ITA 14271100064V1), රු.මිලියන 6,054.77 (ITA 1527110000V1), රු.මිලියන 7,452.63 (ITA 16300500108V1), රු.මිලියන 5,564.82 (ITA 170106000084V1), රු.මිලියන 3,891.59 (2015160022), සහ රු.මිලියන 3,523.21 (0201617002).

එකතු කළ අගය මත බදු

වර්ෂ 2012,2013,2014,2015 හා 2016 සඳහා මූල්‍ය සේවා මත එකතු කළ අග මත බදු පිළිවෙලින් රු.මිලියන 732.27 (VATFS/BFSU/2015/660), රු.මිලියන 360.79 (VATFS/BFSU/2015/66), රු.මිලියන 404.98 (VATFS/BFSU/2017/816), රු.මිලියන 802.82 (VATFS/BFSU/2018/894), සහ රු.මිලියන 1,089.07 (VATFS/BFSU/2019/1008).

ජාතිය ගොතැගීමේ බද්ද

වර්ෂ 2014,2015 හා 2016 සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද පිළිවෙලින් රු.මිලියන 60.26 (NBTFB/BFSU/2017/086), රු.මිලියන 130.32 (NBTFB/BFSU/2018/239), සහ රු.මිලියන 147.96 (NBTFB/BFSU/2019/442).

44.6 බැංකුවට සහ සමූහය තුළ නියුතු සමාගම් වලට විරුද්ධ නඩු කටයුතු

සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරතුර, ස්වකීය ණය ගිවිසුම් වල කොන්දේසි යටතේ ගෙවීම් පැහැරහරින ණය ගනුදෙනුකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට බැංකුවට සිදුවේ. ඇතැම් අවස්ථාගත කරුණු යටතේ ණය ගනුදෙනුකරුවන්ට ප්‍රතිවිරුද්ධ හිමිකම් තහවුරු කරමින් හෝ තර්ජනය කරමින් විත්තිවාචක ඉදිරිපත් කර ඇත. බැංකුවද, ඇතැම් විනිශ්චායාධිකාර වල නඩු අභියෝගයට ලක් කරමින් සිටී. ස්වකීය තක්සේරුව සහ බාහිර හිතඥවරුන් සමග කරන උපදෙස් විමසීම් පදනම් කරගෙන ගනු ලබන කළමනාකාරිත්වයේ මතය වනුයේ දැනට බැංකුවට සහ සමූහයට විරුද්ධව පවත්නා නඩු, බැංකුවේ සහ සමස්ත සමූහයේ ඉදිරි කටයුතු කෙරෙහි සැලකිය යුතු තරම් බලපෑමක් ඇති නොකරන බවයි. බැංකුවට විරුද්ධව පවතින නඩු වල මුළු වටිනාකම, ආසන්න වශයෙන් රු. බිලියන 7.8 ක් වන අතර ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

කලාපය	ප්‍රදේශය	මුළු ගණන
හිඟි	හිඟි දෙපාර්තමේන්තුව	422,600,000
බටහිර 1	බටහිර කලාපය 1	3,000,000
මධ්‍යම	මහනුවර	332,631,900
	මාතලේ	665,000
නැගෙනහිර	මඩකලපුව	1,154,000
උතුරු මැද	අනුරාධපුරය	1,000,000
දකුණු	ගාල්ල	250,000,000
	හම්බන්තොට	5,310,213
	මාතර	47,943,700
උළුව	මොනරාගල	2,000,000
වයඹ	කුරුණෑගල	10,500,000
විශේෂ වත්කම් ඒකකය/සංස්ථාපිත බැංකු අංශය		6,742,341,561
		7,819,146,374

45. මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසු සිදුවීම්

පහත සඳහන් අනාවරණය හැර මූල්‍ය ප්‍රකාශ වල කවර හෝ ගැලපුම් කිරීමට හෝ අනාවරනය කිරීමට තරම් වූ අවස්ථාගත කරුණු කිසිවක් පැහැදිලි නැත.

කොරෝනා වයිරස් (COVID 19) පැතිරීම

2019 දෙසැම්බර් හි විනයේ වූහාන් හි ඇති වූ කොරෝනා වයිරස් (COVID 19) පැතිරීම සහ ව්‍යාප්තිය බොහෝ කර්මාන්ත සහ උප අංශවලට බලපෑමක් සමස්ත ගෝලීය ආර්ථික කටයුතුවලට බාධාවක් ඇතිකරන ගෝලීය වසංගතයකි. අදාළ රජයේ විසින් ගන්නා ලද ආරක්ෂක සහ පූර්ව ක්‍රියාමාර්ග වෙනස් වූ අතර, එහි සංකීර්ණතා ලෝකය පුරා ප්‍රධාන කර්මාන්ත සහ උප අංශ කෙරෙහි දැඩි පීඩනය ඇති කරන ලදී.

ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද අවශ්‍ය COVID 19 සීමා කිරීමේ ක්‍රියාමාර්ග මහජන බැංකුව ඇතුළු සමස්ත අංශ කිහිපයක ව්‍යාපාර මෙහෙයුම්වල බිඳවැටීම් ඇතුළුව සමස්ත ආර්ථික කටයුතුවල තාවකාලික බිඳවැටීමකට ස්වභාවිකව හේතු විය. සෘණාත්මක මූල්‍ය ගමන්පථ 2020 පළමු කාර්තුව තුළ මහජන බැංකුව ද ඇතුළුව මෙම ක්ෂේත්‍රය කෙරෙහි බලපෑමක් ඇති කරනු ලැබියහැක.

විලම්භක කාලසීමා වැනි විවිධ අනුග්‍රහ ලබාදුන් අතර එය අක්‍රීය ණය වැඩිවීමකට හේතු විය හැකිය. තවද, පශ්චාත් විලම්භක කාලසීමාවෙන් පසු වර්ධනයන්හි සෘණාත්මක ගමන්පථ බැංකුවේ ඉපයීම් සහ එහි උවදුරු තත්ත්වයට බලපෑ හැක. ඉපයීම් පිළිබඳ සෘණාත්මක ගමන්පථ බැංකුවේ නියාමන ප්‍රාග්ධන අනුපාත කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති කරනු ඇති බව කළමනාකරණයේ මතය වේ.

මෙම සංදර්භය තුළ, 2019 දෙසැම්බර් 31 දිනට ECL එම දිනයට පවත්නා පුරෝකථන ආර්ථික කොන්දේසි පරායයක් මත පදනම් වී ඇස්තමේන්තු කරන ලද බව සටහන් කළ යතුය. 2020 මූල්‍ය වසරේ කාලසීමාව තුළ ECL තක්සේරු කිරීමට භාවිතා කරනු ලබන පහත වැරදි ආර්ථික ක්‍රියාදාමයන් හි දරුණුකම සහ සිදුවියහැකි බව තීරණය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයට (GDP) එහි බලපෑම සහ අනෙකුත් මූලික දර්ශක සලකා බලනු ලැබේ.

බැංකුව එහි සාධාරණ පාලනය තුළ සම්පූර්ණ ප්‍රමාණයෙන් විශ්වාසීය බලපෑම් අවම කිරීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අඛණ්ඩව ගනිමින් සිටින අතර එහි අසම්භාව්‍ය සහ අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග සම්පූර්ණ සමාලෝචනය යටතේ තබාගනී. මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වී ඉදිරියට යන බැවින් සහ ආර්ථික තත්ත්වය සාමාන්‍යකරණයට පත්වීමේ කාලසීමා පුරෝකථනය කළ නොහැකි බැවින්, අපගේ ප්‍රධාන වෙළෙඳපොළ සහ බැංකුවේ මූල්‍ය ප්‍රතිඵලවලට ඇතිවන බලපෑම පවත්නා තත්ත්වය තුළ අනවශ්‍ය පිරිවැය හෝ උත්සාහයක් නොමැතිව ලබාගත හැකි සාධාරණ සහ සහය තොරතුරු මත පදනම් වී සාධාරණව සහ විශ්වාසකළහැකි පරිදි තක්සේරු කිරීමට හෝ අගය කිරීමට නොහැක.

46. සම්බන්ධිත පාර්ශ්ව අනාවරනයන්

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී කාර්ය මණ්ඩලයේ සියළුදෙනාටම, අනුග්‍රහ අනුපාත මත එක සමානව අදාළ වන ක්‍රම යටතේ ප්‍රධාන කළමනාකරණ මණ්ඩලයේ නියුතු අය සමග සිදු කර ඇති ගනුදෙනු හැරෙනු විට, බැංකුව කටයුතු කර ඇත්තේ, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 - සම්බන්ධිත පාර්ශ්ව අනාවරනයන්හි, සම්බන්ධිත පාර්ශ්වයන් ලෙස අර්ථ නිරූපනය කර ඇති පාර්ශ්වයන් සමග වාණිජ අනුපාතයට අනුව, අනෙක් දුරින් සිටින පදනමක් මතය. එම ගනුදෙනු වලට, මුදල් ණයට දීමේ කටයුතු, තැන්පතු භාරගැනීම්, ශේෂ පත්‍ර වලට බාහිර ගනුදෙනු සහ වෙනත් බැංකුකරණ සහ මූල්‍ය සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලැස්වීම් ඇතුළත් වේ.

මුදල ප්‍රකාශ සඳහා සටහන්

46.1 මව් පාර්ශ්වය සහ අවසාන පාලනය කරන පාර්ශ්වය

මහජන බැංකුව ශ්‍රී ලංකා රජයට අයත් බැංකුවකි.

46.2 ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ සම්පතම පවුල්වල සාමාජිකයන්

ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය යනු බැංකුවේ ක්‍රම සම්පාදනය, විධාන කිරීම සහ පාලනය පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් අධිකාරී බලය සහ වගකීම පැවරී ඇති තනතුරු සහ ලෙස අර්ථ නිරූපනය කර ඇත විඛල ප්‍රධාන කළමනාකරණ තනතුරු සමූහයට බැංකුවේ සභාපති, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ ආයතනික කළමනාකාරීත්වය ඇතුළත් වේ. විඛල යම් තනතුරකින් සම්ප පවුල් සාමාජිකයන් යනු, එම තනතුරු විසින් ආයතනය සමග කරනු ලබන ගනුදෙනු වලදී බලපෑම් කිරීමට හෝ බලපෑම් කරනු ලැබීමට අපේක්ෂා කරන පවුල් සාමාජිකයන් වන්නේය ඒ අයවලින් අතරට අදාළ තනතුරකගේ කලත්‍රයා සහ දරුවන්, සහ යෞවන තනතුරු ඇතුළත් වන්නේය

46.2.1 ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා පාරිශ්‍රමික

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	41,120	37,172
පශ්චාත් සේවා විනාම වැටුප්	1,955	2,735
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ	18,052	-

46.2.2 ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමග ගනුදෙනු

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම		
පොලී ආදායම	631	-
පොලී වියදම	1,525	6,131
දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ආ) මුදල තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම		
කාල ණය	3,772	2,474
ණය කාඩ්පත්	18	503
තැන්පතු	46,483	14,623
ප්‍රතිලදී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	-	987

46.2.3 ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සම්පතම පවුල්වල සාමාජිකයන් සමග ගනුදෙනු

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම		
පොලී ආදායම	575	41
පොලී වියදම	137	108
දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ආ) මුදල තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම		
කාල ණය	552	1,444
අයිතම	829	2,491
තැන්පතු	3,665	3,019

46.3 සමූහයේ ආයතන සමග ගනුදෙනු

සමූහ ආයතනයන්ට බැංකුවේ පරිපාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් ඇතුළත් වේ.

46.3.1 බැංකුවේ පරිපාලිත සමාගම්, උප පරිපාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග ගනුදෙනු

වර්ෂය තුළ සිදුකෙරෙන ගනුදෙනු වලින් පැන නැගෙන ආදායම් මුළු මුදල, අදාළ සම්බන්ධ පාර්ශ්වයකට ලැබිය යුතු සහ වම පාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු මුදල් සහ වර්ෂය අවසානයේදී ශේෂ පත්‍රයෙන් බැහැර ගනුදෙනු වලින් ලැබෙන මුළු මුදල මෙහි සංක්ෂිප්තව දක්වා ඇත.

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම				
පොලී ආදායම	559,741	1,092,912	6,896	117
පොලී වියදම	1,130,290	783,948	24,207	32,094
ලාභාංශ ආදායම්	1,448,057	1,482,606	-	-
වෙනත් ආදායම්	44,395	39,987	174,890	96,487
වෙනත් වියදම්	-	-	375,592	380,659

දෙසැම්බර් 31 දිනට	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම				
වත්කම්				
ආයෝජන	695,908	1,325,766	-	-
ණය	3,726,233	10,096,474	-	-
අයිත	351,191	3,414,532	148,233	25,392
වත්කම් වලින් සහය ලැබෙන සුරැකුම්	2,213,288	2,598,034	-	-
වෙනත් ලැබිය යුතු දෑ	2,959	3,181	160,345	213,211
	6,989,578	17,437,986	308,578	238,603

බැරකම්				
තැන්පතු	3,624,440	2,896,100	884,441	652,985
ප්‍රතිමුද්‍රා ගැනීමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	9,611,891	7,517,323	-	203,375
වෙනත් ගෙවිය යුතු දෑ	2,377	6,868	3,748	17,151
	13,238,709	10,420,291	888,190	873,511

දෙසැම්බර් 31 දිනට	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
(ඇ) ශේෂ පත්‍රයට බාහිර අයිතම				
ඇප	33,300	33,300	-	-

මුදල ප්‍රකාශ සඳහා සටහන්

46.4 ශ්‍රී ලංකා රජය සහ රජයට අයත් ව්‍යාපාරික ආයතන සමග කෙරෙන ගනුදෙනු.

ශ්‍රී ලංකා රජය සහ රජයට අයත් ව්‍යාපාරික ආයතන සමග බැංකුව සිදුකර ඇති ගනුදෙනු පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයේ අයිතම		
පොලී ආදායම	70,587,661	51,117,090
වෙනත් ආදායම්	568,771	706,693
පොලී වියදම	20,931,841	22,113,059
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීම් - VAT, NBT සහ DRL	8,909,795	7,545,272
ආදායම් බදු	6,740,501	7,311,567
වෙනත් බදු	1,704,090	1,496,400

දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ආ) මුදල තත්ත්ව ප්‍රකාශයේ අයිතම		
වත්කම්		
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂයන්	38,858,470	51,615,796
රජයේ සුරැකුම්පත් වල ආයෝජන	372,052,620	276,659,261
ණය සහ ලැබිය යුතු දෑ - කාල ණය	491,199,795	452,869,874
- අයිරා	99,819,640	83,676,700
- බිල්පත	566,754	3,543,103
	1,002,497,280	868,364,733

බැරකම්		
ශ්‍රී ලංකා මහ බැංකුවේ ණයට ගැනීම්	856,636	1,184,363
තැන්පතු		
- ඉල්ලුම්	19,888,975	28,092,186
- ඉතුරුම්	24,614,053	17,980,852
- කාල	172,431,223	222,547,482
	217,790,886	271,085,216

දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ඇ) ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශයෙහි අයිතම		
ගෙවන ලද ලාභාංශ	219,690	219,690
විශේෂ බදු	2,200,000	3,200,000

දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ඈ) ශේෂ පත්‍රයට බාහිර අයිතම		
ප්‍රතිග්‍රහනයන්	106,091,506	86,078,859
ලේඛණගත ණය	57,743,398	63,343,548
ඇප	8,471,527	1,066,005
	172,306,431	150,488,413

46.5 බැංකු සේවකයින් සඳහා වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් සමඟ ගනුදෙනු

බැංකු සේවකයින් සඳහා වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් ආශ්‍රිත ගනුදෙනු හා වැඩපිළිවෙල පහත දැක්වේ.

46.5.1 1996ට පෙර විශ්‍රාම අරමුදල සමඟ ගනුදෙනු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
(අ) ආදායම් ප්‍රකාශයේ අයිතම		
පොලී ආදායම	3,584	706
වෙනත් ආදායම්	11	18
පොලී වියදම	4,585,629	4,351,888
දරන ලද දායකත්වය	1,307,059	1,406,779

දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
(ආ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ අයිතම		
බැරකම්		
තැන්පතු	24,503,881	14,462,202
ප්‍රතිමුදලී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	6,211,539	15,833,494
යටත් කරන ලද කාල ණය	12,535,684	12,533,904

46.5.2 1996ට පසු විශ්‍රාම අරමුදල සමඟ ගනුදෙනු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2019 රු. '000	2018 රු. '000
අ. ආදායම් ප්‍රකාශනය තුළ අයිතම		
පොලී වියදම්	722,595	561,232
සිදුකළ දායකත්වය	121,841	160,206

දෙසැම්බර් 31 දිනට	2019 රු. '000	2018 රු. '000
ආ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ අයිතම		
වගකීම්		
තැන්පතු	7,073,422	5,691,233

47. මූල්‍ය උපකරණ වල සාධාරණ අගය

47.1 සාධාරණ අගය

සාධාරණ අගය යනු වත්කමක් විකිණීම සඳහා ලැබෙන හෝ වෙළඳපොලට සහභාගී වන්නන් අතර විධිමත් ගනුදෙනුවකදී බැරකමක් මාරු කිරීම සඳහා මුල් මුදල මිනුම්කරණ දිනට හෝ එසේ නොමැති නම් එම දිනට සමූහයට ප්‍රවේශය ඇති වඩාත්ම වාසිදායක වෙළඳපොල අනුව ගෙවනු ලබන මිල වේ.

සාධාරණ අගය සහ සාධාරණ අගය සම්බන්ධ වටිනාකම් අනුපිළිවෙල නිගමනය කිරීම

සමූහය අගය කිරීමේ ශිල්ප ක්‍රම මගින් මූල්‍ය උපකරණ වල සාධාරණ අගය නිශ්චය කිරීමේදී සහ අනාවරනය කිරීමේදී පහත දැක්වෙන අනුපිළිවෙල භාවිත කරයි:

- 1 වන මට්ටම :** සර්වසම වත්කම් සහ බැරකම් සඳහා සක්‍රීය වෙළඳපොලෙහි පවත්නා මිළ සඳහන් නොකළ (ගැළපීම් නොකළ) මිල ගණන්
- 2 වන මට්ටම :** වාර්තාගත සාධාරණ අගය සඳහා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සහිත සියළුම යෙදවුම් සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි ආකාරයේ වෙනත් ශිල්ප ක්‍රම
- 3 වන මට්ටම :** නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල දත්ත මත පදනම් නොවූ වාර්තාගත සාධාරණ අගය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සහිත යෙදවුම් භාවිත කරනු ලබන ශිල්ප ක්‍රම

මුදල ප්‍රකාශ සඳහා සටහන්

47.2 සාධාරණ අගය අනුව වාර්තා කෙරෙන මුදල උපකරණ

පහත සඳහන් වනුයේ අගය කිරීමේ ශිල්ප ක්‍රම භාවිත කමින් සාධාරණ අගය මත වාර්තාගත කරනු ලබන මුදල උපකරණ සඳහා සාධාරණ අගයන් නිශ්චය කරනු ලබන ආකාරය සම්බන්ධ විස්තරයක් වන අතර වෙළඳපොල සහභාගී වන්නකු විසින් මුදල උපකරණ අගය කරනු ලබන අවස්ථාවේදී බැංකුව සිදුකරන උපකල්පන පිළිබඳ බැංකුවේ තක්සේරුවද මෙහි අතුළත් වේ.

ව්‍යුත්පන්න

වෙළඳපොලෙහි නිරීක්ෂණය කළ හැකි යෙදවුම් යොදාගනු ලබන ඇගයීම් ශිල්ප ක්‍රමයක් භාවිත කරමින් අගය කරනු ලබන ව්‍යුත්පන්න නිෂ්පාදන, ප්‍රධාන වශයෙන් මුදල් හුවමාරු සහ ඉදිරි විදේශ විනිමය ගිවිසුම් වලින් සමන්විත වේ. බොහෝ නිරතුරුව යොදා ගනු ලබන අගය කිරීමේ විධික්‍රම වලට, වර්තමාන අගය පිළිබඳ ගණන බැලීම් භාවිත කරමින් සිදුකරන ඉදිරි මිල කිරීම් සහ හුවමාරු ආදර්ශයන් ඇතුළත් වේ. මෙම ආදර්ශයන්හි නියම ගුණාත්මකභාවය, විදේශ විනිමය පිළිබඳ ස්ථානීය හා ඉදිරි අනුපාතයන් අන්තර්ගත වේ.

මුදල වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව/ විකිණීම සඳහා පවතින

අගය කිරීමේ ශිල්ප ක්‍රම හෝ මිල කිරීමේ ආදර්ශයන් භාවිත කරමින් අගය කරනු ලබන, වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව විකිණීම සඳහා පවතින මුදල වත්කම්, මූලික වශයෙන් සමන්විත වන්නේ මිල ගණන් සඳහන් නොකළ සාමාන්‍ය කොටස් වලිනි. මෙම වත්කම් අගය කරනු ලබන්නේ නිරීක්ෂණය කළ හැකි දත්ත භාවිත කරන ආදර්ශයන් යොදාගනිමින් සහ ආදර්ශයන් වෙත නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් වලට, අයෝජ්‍යතාවයේ ඉදිරි මුදල කාර්යසාධනය, එහි අවදානම් තත්වය පිළිබඳ උපකල්පන සහ ආර්ථික උපකල්පනද ඇතුළත් කර ගනිමිනි.

මුදල වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව

වත් වත් සර්වසම වත්කම් සඳහා සක්‍රීය වෙළඳපොලවල් වල ඇති සඳහන් කරන ලද (ගැළපීම් නොකළ) මිල ගණන් භාවිත කරමින් අගය කරන ලද වෙනත් වෙළඳ වත්කම්ය.

47.3 සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද වත්කම් - ඒවායේ සාධාරණ අගය අනුපිළිවෙල මට්ටම් අනුව

පහත වගුව මගින් සාධාරණ අගය අනුපිළිවෙලෙහි මට්ටම් අනුව වාර්තා කරන ලද මුදල උපකරණ සම්බන්ධ සමාලෝචනයක් ඉදිරිපත් කෙරේ:

2019 දෙසැම්බර් 31 වැනි දින	බැංකුව				සමූහය			
	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව
මුදල වත්කම්								
ව්‍යුත්පන්න මුදල උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		90,560		90,560		90,560		90,560
මුදල වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	79,323,896			79,323,896	79,323,896			79,323,896
මිල සඳහන් කළ - ස්කන්ධ සුරැකුම්	158,831			158,831	192,962			192,962
- ණය සුරැකුම්	31,841			31,841	31,841			31,841
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ								
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්			842,646	842,646			842,656	842,656
මිල සඳහන් කළ ස්කන්ධ සුරැකුම්	1,155,250			1,155,250	930,182			930,182
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	318			318	318			318
ණය සුරැකුම්	2,572,749			2,572,749	2,572,749			2,572,749
සාධාරණ අගය අනුව මිනින ලද මුදල නොවන වත්කම්								
ඉඩම් සහ ගොඩනැගිලි			20,817,692	20,817,692			28,143,107	28,143,107
	83,242,885	90,560	21,660,338	104,993,783	83,051,948	90,560	28,985,763	112,128,271
මුදල බැරකම්								
ව්‍යුත්පන්න මුදල උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		59,748		59,748		59,748		59,748

2018 දෙසැම්බර් 31 වැනි දින	බැංකුව				සමූහය			
	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව
මූල්‍ය වත්කම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම් සහ SWAPS		1,163,384		1,163,384		1,163,384		1,163,384
මූල්‍ය වත්කම් - ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	53,875,479			53,875,479	53,875,479			53,875,479
මිල සඳහන් කළ - ස්කන්ධ සුරැකුම්	118,312			118,312	366,115			366,115
- ණය සුරැකුම්	58,644			58,644	58,644			58,644
OCI තුළින් සාධාරණ අගයට ස්කන්ධ උපකරණ								
ලැයිස්තුගත නොකළ ස්කන්ධ උපකරණ			671,881	671,881			671,915	671,915
ලැයිස්තුගත කළ ස්කන්ධ උපකරණ	508,041			508,041	508,041			508,041
OCI තුළින් සාධාරණ අගයට ණය උපකරණ								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	1,680,310			1,680,310	1,705,347			1,705,347
ණය සුරැකුම්පත්	3,050,951			3,050,951	3,050,951			3,050,951
සාධාරණ අගය අනුව මනින ලද මූල්‍ය නොවන වත්කම්								
ඉඩම් සහ ගොඩනැගිලි			20,742,015	20,742,015			28,914,224	28,914,224
	59,291,737	1,163,384	1,286,501,877	1,346,956,998	59,564,577	1,163,384	1,444,934,189	1,505,662,150
මූල්‍ය බැරකම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		2,512,205		2,512,205		2,512,205		2,512,205

47.4 සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද 3 වන මට්ටමේ වත්කම් වල සංවලනය

සාධාරණ අගය අනුව වාර්තාගත කොට ඇති 3 වන මට්ටමේ මූල්‍ය වත්කම් සහ බැරකම් වල ආරම්භක සහ අවසාන මුදල් ප්‍රමාණයන් පිළිබඳ සැසඳීමක පහත සඳහන් වගුවෙහි දැක්වේ.

	බැංකුව				සමූහය					
	2019 ජනවාරි 1 දිනට	ලාභ හෝ අලාභ වල වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	වෙවිආ ගි වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	මිලදී ගැනුම්/ (විකිණුම්)	2019 දෙසැම්බර් 31 දිනට	2019 ජනවාරි 1 දිනට	ලාභ හෝ අලාභ වල වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	වෙවිආ ගි වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	මිලදී ගැනුම්/ (විකිණුම්)	2019 දෙසැම්බර් 31 දිනට
මූල්‍ය වත්කම්										
තුළින් සාධාරණ අගයට මූල්‍ය වත්කම්										
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්	671,881	-	170,765	-	842,646	671,914	-	170,765	(23)	842,656
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්	671,881	-	170,765	-	842,646	671,914	-	170,765	(23)	842,656
මූල්‍ය බැරකම්										
මුළු 3 වන මට්ටම මූල්‍ය බැරකම්										
	-	-	-	-	-	-	-	-	-	-
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්/(බැරකම්)	671,881	-	170,765	-	842,646	671,914	-	170,765	(23)	842,656

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	බැංකුව					සමූහය				
	2018 ජනවාරි 1 දිනට	ලාභ හෝ අලාභ වල වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	වෙවිආ හි වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	මිලදී ගැනුම්/ (විකිණුම්)	2019 දෙසැම්බර් 31 දිනට	2019 ජනවාරි 1 දිනට	ලාභ හෝ අලාභ වල වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	වෙවිආ හි වාර්තාගත මුළු ලාභ/ (අලාභ)	මිලදී ගැනුම්/ (විකිණුම්)	2019 දෙසැම්බර් 31 දිනට
මූල්‍ය වත්කම්										
OCI තුළින් සාධාරණ අගයට මූල්‍ය වත්කම්										
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,914
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,914
මූල්‍ය බැරකම්										
මුළු 3 වන මට්ටම මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්/(බැරකම්)	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,914

47.5 සාධාරණ අගය අනුව මිනුම්කරණය නොකළ වත්කම් සහ බැරකම් වල සාධාරණ අගය

සාධාරණ අගය මත දැනටමත් මූල්‍ය ප්‍රකාශ වල වර්තමාන කර නොමැති, මූල්‍ය උපකරණ වල සාධාරණ අගයන් නිශ්චය කිරීම සඳහා භාවිත කර ඇති ක්‍රමවේදයන් සහ උපකල්පනයන් පහත විස්තර කෙරේ.

සාධාරණ අගය, ධාරණ අගයට ආසන්න වත්කම්

කෙටිකාලීන් කල්පිරීමක් (මුල් කල්පිරීම වසරකට අඩු වූ) සහිත මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම්, සඳහා ධාරණ අගය, ඒවායේ සාධාරණ අගයන්ට ආසන්න බව උපකල්පනය කෙරේ. මෙම උපකල්පනය නිශ්චිත කල්පිරීමක් නොමැති ඉල්ලුම් තැන්පතු , ඒකාන්ත තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වලට ද අදාළ වේ.

ස්ථාවර අනුපාතික මූල්‍ය උපකරණ

ස්ථිර පොලී අනුපාත සහිත ණය සහ අත්තිකාරම්, වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී වෙළඳපොල අනුපාත භාවිත කරමින් අගය කරන ලද අතර, සෙසු විවල පොලී අනුපාතිකයන් දරන ණය මුදල්, සාධාරණ අගයට සමාන ධාරණ අගයකින් යුත් වශයෙන් සලකනු ලැබේ. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, එක් වසරකට වැඩි මුල් කාලසීමාවක් සහිත සහ කල්පිරීමේදී පොලිය ගෙවනු ලබන ස්ථාවර තැන්පතු, වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්‍රවර්තන වෙළඳපොල අනුපාතයන් භාවිත කරමින් වටිනාකම කරනු ලැබේ.

පහත දක්වා ඇත්තේ මූල්‍ය ප්‍රකාශ වල සාධාරණ අගයන් දක්වා නොමැති බැවින් මූල්‍ය උපකරණ වල සාධාරණ අගයන් සහ ධාරණ අගයන් අතර අදාළ පරිසර අනුව සන්සන්දනයකි. මූල්‍ය නොවන වත්කම් සහ මූල්‍ය නොවන බැරකම් වල සාධාරණ අගයන් මෙම වගුවේ දක්වා නැත.

	බැංකුව				සමූහය			
	2019		2018		2019		2018	
	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය
මූල්‍ය වත්කම්								
මුදල් සහ මුදල් සමාන දෑ	50,703,158	50,703,158	57,879,933	57,879,933	51,594,638	51,581,643	58,835,090	58,709,191
මහ බැංකුව සමග ශේෂය	38,858,470	38,858,470	51,615,796	51,615,796	38,858,470	38,858,470	51,615,796	51,615,796
බැංකුවල ඇති ස්ථාපන	9,689,132	9,689,132	4,350,726	4,350,726	13,395,360	13,408,356	9,096,252	9,096,252
බැංකු වල ණය සහ ලැබිය යුතු දෑ	29,771,919	29,771,919	32,167,421	32,167,482	29,771,919	29,771,919	32,551,657	32,551,657
වෙනත් ගනුදෙනුකරුවන්ගේ ණය සහ ලැබිය යුතු දෑ	1,310,150,137	1,309,702,865	1,265,667,467	1,265,087,981	1,460,497,766	1,460,050,494	1,415,927,536	1,415,348,050
ඉමාන්තය පිරිවැයට මිනුම් කරන ලද ණය උපකරණ	280,935,892	276,939,658	201,650,435	190,241,803	290,739,848	283,958,922	209,696,173	197,261,067
මූල්‍ය බැරකම්								
බැංකු වෙත ගෙවිය යුතු	207,484,446	207,484,446	138,031,420	138,031,420	219,434,075	219,434,075	172,247,861	172,247,861
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	1,491,385,937	1,485,965,084	1,422,961,240	1,417,209,305	1,588,903,098	1,583,151,163	1,495,326,489	1,489,574,554
වෙනත් ණය ගැනීම්	17,324,960	17,324,960	35,575,554	35,575,554	16,289,502	16,289,502	35,082,488	35,082,488
යටත් කරන ලද කාල ණය	22,714,490	22,714,490	12,533,904	12,533,904	40,513,091	40,513,091	33,084,526	33,084,526

48. බණ්ඩ අනුව මූල්‍ය වර්තකරණය

▶ ගිණුම්කරණ ප්‍රතිපත්ති

මෙහෙයුම් බන්ධයක් යනු ආදායම උපයන්නා වූ සහ වියදම් දරන්නා වූ ව්‍යාපාරික කටයුතු වල නිරත වන සමූහයේ සංරචකයක් වන අතර (සමූහයේ වෙනත් සංරචකයන් සමග වන ගනුදෙනු සම්බන්ධ ආදායම් සහ වියදම් ද ඇතුළුව) එහිදී එක් එක් බණ්ඩය වෙත සම්පත් වෙන් කිරීම සහ ඒවායේ කාර්යසාධනය පරීක්ෂා කිරීම උදෙසා ප්‍රධාන මෙහෙයුම් තීරක විසින් අදාළ බණ්ඩයේ මෙහෙයුම් ප්‍රතිඵල නිරන්තරයෙන් විමසුමට භාජනය කෙරේ. ඒ සඳහා පැහැදිලි වෙන් වූ මූල්‍ය තොරතුරු පවතී.

සමූහයේ බණ්ඩ වාර්තාකරණය පහත දැක්වෙන මෙහෙයුම් බණ්ඩ මත පදනම් වේ:

- සිල්ලර බැංකුකරණය
- සංස්ථාපිත බැංකුකරණය
- භාණ්ඩාගාර සහ ප්‍රාථමික වෙළඳ ඒකකය
- කල්බදු
- රක්ෂණ
- මූල්‍ය
- සංචාර

මුදල ප්‍රකාශ සඳහා සටහන්

පහත දැක්වෙන වගුව මගින් සමූහයේ මෙහෙයුම් බණ්ඩා වල ආදායම, ලාභය, මුළු වත්කම්, මුළු බැරකම් ඉදිරිපත් කෙරේ:

	සිල්ලර බැංකුකරණය		සංස්ථාපිත බැංකුකරණය		භාණ්ඩාගාර සහ ප්‍රාවේච්චි		මුළු බැංකුව		තල්බදු	
	2019	2018	2019	2018	2019	2018	2019	2018	2019	2018
බාහිර ගනුදෙනුකරුවන්ගෙන් ආදායම										
ශුද්ධ පොලී ආදායම	41,104,275	38,138,985	9,104,933	7,522,921	8,168,752	9,065,802	58,377,960	54,727,708	16,865,072	15,677,776
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	5,036,690	4,926,221	1,842,237	1,631,985	30,908	33,991	6,909,836	6,592,198	1,257,672	849,780
වෙළඳාමෙන් ශුද්ධ ලාභය (අලාභය)	1,937,042	723,261	1,118,403	1,712,881	(333,902)	2,118,947	2,721,543	4,555,089	(45,969)	(264,812)
වෙනත්	136,852	708,087	260,386	791,653	1,039,528	197,946	1,436,765	1,697,687	(74,575)	1,534,965
බාහිර ගනුදෙනුකරුවන්ගෙන් මුළු මෙහෙයුම් ආදායම	48,214,859	49,190,046	12,325,959	11,659,440	8,905,286	11,416,687	69,446,104	67,572,681	18,002,199	17,797,709
අන්තර් බණ්ඩා ආදායම										
ශුද්ධ පොලී ආදායම			139,179	678,578			139,179	678,578	(133,640)	(633,702)
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම			-	652			-	652		
වෙළඳාමෙන් ශුද්ධ ලාභය (අලාභය)										
වෙනත්					1,519,865	1,633,602	1,519,865	1,633,602	187,308	187,514
මුළු අන්තර් බණ්ඩා ආදායම	-	-	139,179	679,231	1,519,865	1,633,602	1,659,044	2,312,833	53,669	(446,188)
මුළු මෙහෙයුම් ආදායම	48,214,859	49,190,046	12,465,138	12,338,671	10,425,151	13,050,289	71,105,148	69,885,514	18,055,868	17,351,521
දරන ලද මුළු වියදම්							(51,438,964)	(45,479,024)	(13,299,862)	(10,209,045)
ආශ්‍රිත සමාගම්වල ලාභ/ (අලාභ) කොටස (ශුද්ධ)										
ආදායම් බදු වියදම්							(6,740,501)	(7,311,567)	(2,635,725)	(2,262,610)
විසර සඳහා ලාභය							12,925,683	17,094,923	2,120,280	4,879,866
පාලනයට යටත් නොවන හිමිකම්										
බැංකුවේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභය										
වෙනත් විස්තීර්ණ ආදායම බදු අඩු කළ පසු										
මුළු විස්තීර්ණ ආදායම										
පාලනයට යටත් නොවන හිමිකම්										
බැංකුවේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභය										
බණ්ඩා වත්කම්	984,415,926	884,280,708	325,010,708	338,391,369	563,979,584	512,030,912	1,873,406,218	1,734,702,989	177,441,772	179,657,076
මුළු වත්කම්	984,415,926	884,280,708	325,010,708	338,391,369	563,979,584	512,030,912	1,873,406,218	1,734,702,989	177,441,772	179,657,076
බණ්ඩා බැරකම්	982,592,697	871,780,487	296,649,774	312,688,808	499,199,307	459,023,769	1,778,441,778	1,643,493,064	144,842,121	149,601,905
මුළු බැරකම්	982,592,697	871,780,487	296,649,774	312,688,808	499,199,307	459,023,769	1,778,441,778	1,643,493,064	144,842,121	149,601,905
මුළු සාමාන්‍ය කොටස් සහ බැරකම්	984,415,926	884,280,708	325,010,708	338,391,369	563,979,584	512,030,912	1,873,406,218	1,734,702,989	177,441,765	179,657,067

රක්ෂණ		මූල්‍ය		සංචාර		වෙන් නොකළ		ඉවත් කිරීම්		සමුහය	
2019	2018	2019	2018	2019	2018	2019	2018	2019	2018	2019	2018
592,757	528,491	73,713	216,143	10,469	9,981					75,919,971	71,160,098
		1,536	8,473	-	-					8,169,044	7,450,451
3,411		-	-	-	-				177,304	2,678,985	4,467,581
5,032,740	3,410,134	10,224	66,647	44,858	55,771	567,884		-	-	7,017,896	6,765,203
5,628,908	3,938,625	85,473	291,263	55,327	65,752	567,884	-	-	177,304	93,785,896	89,843,333
		-	(39,721)	(5,539)	(5,155)			-		-	-
								-	(652)	-	-
								-		-	-
252,608	257,469							(1,959,781)	(2,078,586)	-	-
252,608	257,469	-	(39,721)	(5,539)	(5,155)	-	-	(1,959,781)	(2,079,238)	-	-
5,881,516	4,196,094	85,473	251,542	49,788	60,597	567,884	-	(1,959,781)	(1,901,934)	93,785,896	89,843,333
(3,538,238)	(3,538,238)	(309,164)	(304,800)	(43,030)	(45,732)	(7,034)		512,789	895,103	(68,123,503)	(58,681,735)
										(10,142)	-
(93,014)	(93,014)	(1,742)	213	(3,101)	(2,477)					(9,474,083)	(9,669,455)
2,250,265	564,842	(225,433)	(53,045)	3,657	12,388	560,850	-	(1,446,992)	(1,006,830)	16,178,168	21,492,143
										1,193,331	1,514,282
										14,984,837	19,977,861
										(6,858,632)	843,804
										9,319,536	22,335,947
										1,187,037	1,591,501
										8,132,499	20,744,446
9,592,640	8,413,357	-	3,373,126	104,271	132,521			(10,770,214)	(17,738,836)	2,049,774,687	1,908,540,233
9,592,640	8,413,357	-	3,373,126	104,271	132,521	-	-	(10,770,214)	(17,738,836)	2,049,774,687	1,908,540,233
5,937,850	5,021,604	-	3,181,406	9,071	40,976			(9,471,866)	(16,312,171)	1,919,758,954	1,785,026,783
5,937,850	5,021,604	-	3,181,406	9,071	40,976	-	-	(9,471,866)	(16,312,171)	1,919,758,954	1,785,026,783
9,592,640	8,413,357	-	3,373,128	104,272	132,521			(10,770,214)	(17,738,836)	2,049,774,687	1,908,540,233

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

49. බදු පෙර ලාභයෙහි ඇතුළත් මූල්‍ය නොවන අයිතම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
දේපල, පිරිසහ හා උපකරණ වල ක්ෂයවීම	1,861,089	1,505,250	2,093,006	1,795,209
කල්බදු දේපලවල ක්‍රමක්ෂය	-	128,629	-	128,629
නාවික අයිතිය ඇති වත්කම්වල ක්‍රමක්ෂය	1,963,276	-	2,327,555	-
පෙර ගෙවූ කල්බදුවල ක්‍රමක්ෂය	-	22,909	-	25,975
අස්පාශය වත්කම්වල ක්‍රමක්ෂය	168,959	107,329	185,247	154,414
ආයෝජන දේපලවල ක්ෂයවීම	1,707	1,707	749	1,707
මූල්‍ය වත්කම්වල භාහිකකරණ අලාභ	5,798,646	7,019,238	7,859,288	7,932,125
අනෙකුත් භාහිකරණ	-	298,223	1,128,851	888,902
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභය	(51,174)	(56,569)	(81,487)	(78,220)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවල වෙනස්වීම්	(1,379,636)	1,409,076	(1,379,636)	1,409,076
වෙළෙඳ සුරැකුම්පත් වල සාධාරණ අගයේදී වෙනස්වීම්	(206,165)	223,396	(206,165)	223,396
කොටස් ලාභාංශ ආදායම	(509,506)	-	-	-
කල්පිරෙන තෙක් රඳවාගන්නා ආයෝජනවල වාරික ක්‍රමක්ෂය	386,680	373,922	386,680	373,922
කල්බදු වගකීම්වල පොළී වියදම	810,108	-	915,328	-
එකතුව	8,843,984	11,033,110	13,229,416	12,855,135

50. මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව රඳවාගත්	(25,255,968)	(1,233,274)	(25,899,563)	(1,168,645)
මහ බැංකුව සමග ශේෂයෙහි ශුද්ධ වැඩිවීම	12,757,326	14,073,482	12,757,326	14,073,482
බැංකුව සමග ස්ථාපන වල ශුද්ධ වැඩිවීම	(5,338,406)	9,107,913	(4,299,108)	9,847,835
බැංකු වෙතින් ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	2,395,502	53,930,094	2,779,738	53,884,456
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	(50,281,316)	(258,558,219)	(52,429,518)	(279,402,459)
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට මූල්‍ය ආයෝජනයන්හි ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	2,157,584	(2,480,433)	1,947,004	(1,436,943)
වෙනත් වත්කම් වෙනස්වීම්	(1,009,858)	(7,986,406)	(2,477,366)	(9,256,150)
ආශ්‍රිත සමාගම්වල ආයෝජනය තුළ ශුද්ධ වැඩිවීම	-	-	(531,085)	-
මුළු ගණන	(64,575,135)	(193,146,843)	(68,152,572)	(213,458,424)

51. මෙහෙයුම් බැරකම් වල වෙනස්වීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2019 රු. '000	2018 රු. '000	2019 රු. '000	2018 රු. '000
බැංකු වෙත ගෙවිය යුතු දෑ වෙනස්වීම්	69,453,026	57,355,071	47,186,214	71,619,310
බැංකු හා ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ හිකුත් කරන ලද ණය සුරැකුම් වල වෙනස්වීම්	68,424,697	178,958,472	93,576,611	189,700,739
වෙනත් ණය ගැනීම් වෙනස්වීම්	(18,250,594)	11,194,592	(18,792,986)	1,448,007
වෙනත් බැරකම් වෙනස්වීම්	(7,882,846)	1,813,249	(8,401,465)	3,260,394
මුළු ගණන	111,744,283	249,321,384	113,568,374	266,028,450

52. සංසන්දනාත්මක අගයන් නැවත වර්ගීකරණය

සංසන්දනාත්මක අගයන් පවත්නා වසරේ ඉදිරිපත් කිරීම අනුව ගලපනු ලැබ ඇත.

පවත්නා වසරේ මූල්‍ය ප්‍රකාශන සමඟ සැසඳීම පහසු කිරීමට පෙර වසරේ මූල්‍ය ප්‍රකාශනවල ඇතැම් සංසන්දනාත්මක අගයන් නැවත වර්ගීකරණ සිදුකරනු ලැබ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් අයිතම ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් තුළ සංශෝධනය කර ඇත.

එසේ නැවත වර්ගීකරණය කළ අයිතම පහතින් දැක්වේ:

2018 දෙසැම්බර් 31 දිනේ අවසන් වන වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	පෙර වාර්ෂික ශු. '000	නැවත වර්ගීකරණයෙන් පසු ශු. '000	පෙර වාර්ෂික ශු. '000	නැවත වර්ගීකරණයෙන් පසු ශු. '000
දළ ආදායම	185,977,370	181,283,878	219,357,457	214,663,964
පොලී ආදායම	171,134,700	166,441,208	200,310,780	195,617,287
ශුද්ධ පොලී ආදායම	60,099,778	55,406,286	75,853,591	71,160,098
මුළු මෙහෙයුම් ආදායම	74,579,006	69,885,514	94,536,826	89,843,333
හානිකරණ අයකිරීම	(7,317,461)	(2,623,970)	(8,821,027)	(4,127,536)

නැවත වර්ගීකරණය සඳහා හේතුව

2018 දෙසැම්බර් 31 දිනේ අවසන් වන වර්ෂය තුළ බැංකුව එහි අක්‍රීය ණය සහ අත්තිකාරම්වලට (2008 අංක 3 දරන ශ්‍රී ලංකා මහ බැංකු නියෝග යට අනුකූලව අක්‍රීය සහ අත්තිකාරම් පොලී) අදාළව අත්තිකාරම් පොලිය තුළ රු.බි. 4.9කින් පොලී ආදායම වැඩි කරන ලද අතර, ඒ සමඟම සමාන ප්‍රමාණයකින් වසර සඳහා එහි හානිකරණ අයකිරීම වැඩි විය. යම් සැකයක් ඇතිවීමෙන් වැලකීම සඳහා, මෙය සංකල්පය ගිණුම්කරණ ගැලපීමකට වැඩිදෙයක් නොවූ අතර එමගින් ශුද්ධ මෙහෙයුම් ආදායමට බලපෑමක් නොවීය.

කෙසේවෙතත්, 2019 ජනවාරි 1 දින සිට විගණකාධිපති සමඟ උපදේශකත්වයෙන්, බැංකුව පොලී ආදායම සහ හානිකරණ අයකිරීම ඉහළ දැමීම නවතා දමන ලදී. එබැවින් පවත්නා වසරේ පොලී ආදායම සහ හානිකරණ අයකිරීම අක්‍රීය ණයට අදාළ අත්තිකාරම් පොලිය නොමැතිව ගණනය කරන ලදී. ඒ අනුව, වඩාත් අර්ථවත් සැසඳීමක් සඳහා, 2018 සංසන්දනාත්මක අගයන් ද ගලපනු ලැබීය. මෙය 2018 වසර සඳහා බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායමට බලපෑමක් ඇති නොකරයි.

53. මූල්‍ය අවදානම් කළමනාකරණය

හැඳින්වීම

මූල්‍යමය අතරමැදියකු වශයෙන් සිය දෛනික මෙහෙයුම් වලදී අවදානම් රැසකට මුහුණපෑමට බැංකුවට සිදුවේ. එලෙස මුහුණපෑනට සිදුවන ප්‍රධාන අවදානම් වශයෙන් ණය, වෙළඳපොල, ද්‍රවශීලතා හා මෙහෙයුම් අවදානම් ඇතුළත් වේ. කෙසේවෙතත්, බැංකුව විසින් හඳුන්වාදෙනු ලැබ ඇති වේගවත් තාක්ෂණික නවෝත්පාදනයන්/තොරතුරු තාක්ෂණ සේවා පදනම් කරගත් නිපැයුම් හා සේවා හේතුවෙන් තොරතුරු පද්ධති අවදානම් පිළිබඳවද නිසි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මේ නිසා බැංකුවේ තිරසාරත්වය සහ ලාභදායීතාවය සහතික කරනු වස් එවැනි අවදානම් කල්තබා හඳුනාගැනීමද අතිශය වැදගත් වේ. දැඩි වෙනස්වීම් වලට ලක්වූ සහ තරඟකාරී මෙහෙයුම් පරිසරයක් මෙන්ම විවිධ අවදානම් සහ වැදගත් නියාමන සංවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් බැංකුව පුරාවටම අඛණ්ඩව අවදානම් කළමනාකරණය සිදුකෙරෙමින් පවතී. ඒ වෙනුවෙන් පිහිටුවා ඇති විවිධ අවදානම් කළමනාකරණ රාමුවක් මගින් එකී අවදානම් වෙත නිරාවරණය වීම සාර්ථක ලෙස කළමනාකරණය කර ගනිමින් ඒවා අවම කර ගැනීමට කැපීපෙනෙන දායකත්වයක් සපයනු ලැබේ.

අවදානම් කළමනාකරණ රාමුව

සමූහය පුරාවටම බලපෑවෙන්නේ අවදානම් කළමනාකරණ රාමුවෙහි කොටසක් වශයෙන් අවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කරගැනීම සිදු කෙරේ. මෙලෙස අවදානම් අධීක්ෂණය කිරීම, අවදානම් දරා සිටිය හැකි මට්ටම් තීරණය කිරීම, අවදානම් ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක වෙමින් පවතින අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් හා ක්‍රමවේදයන්හි සාර්ථකත්වය තහවුරු කිරීම ආදී වගකීම් සමූහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. අවදානම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කමිටුව සහාය දක්වන අතර අවදානම් පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති රාමු, ප්‍රමිතීන් හා ක්‍රියාවලීන් ප්‍රමාණවත් සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කිරීම තුළින් අවදානම් වලට අදාළ සෑම පැතිකඩක්ම සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂණයක් ලබා දෙනු ලැබේ. මෙයට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන කමිටුව විසින්ද අවදානම් සබැඳි වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය දක්වනු ලැබේ. බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කිරීම තුළින් වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව විසින්ද මෙහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය පදනම මහජන බැංකු සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව විසින් සැපයෙන අතර සමූහ අවදානම් කළමනාකරණ පරාසය, අවදානම් පරාමිතික ඇති කිරීම සහ සමූහ වර්ධනය සහ අවදානම් කළමනාකරණ අවශ්‍යතා නිසි සමතුලිතතාවයකින් යුතුව පවත්වා ගෙන යනු ලැබෙන බව සහතික කරමින් අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය විධායක සහ අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් එමගින් පැවරේ. අවදානම් කළමනාකරණ රාමුව හා සබැඳි ප්‍රතිපත්ති හා පද්ධතීන් අඛණ්ඩව පදනමක් මත සමාලෝචනය කරනු ලබන අතර වෙළඳපොල තත්ත්වයන්හි බලපෑම සහ සමූහයේ කාර්යභාරයන් ආශ්‍රිත වෙනස්කම් නිදේපනය වන පරිදි එය සිදු කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

මෙම රාමුව විශේෂයෙන්ම ව්‍යාපාරික ඒකක, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර විගණනය යන ක්‍රීඩාව ආරක්ෂණ පද්ධතිය මත පදනම් වේ.

“අවදානම් දරා සිටීමේ සීමාව” යනුවෙන් අදහස් වන්නේ සිය ව්‍යාපාරික උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේදී මහජන බැංකු සමූහය තාරගැනීමට කැමැත්තක් දක්වන අවදානම් සීමාවයි. පුළුල් පරාසයක පැතිරුණු විචල්‍යයන් රැසක් මත පදනම්ව අවදානම් දරා සිටීමේ සීමාවන් සහ අවදානම් ප්‍රේරක ලක්ෂ්‍ය ඇසුරින් විය ප්‍රකාශයට පත් කෙරේ. සමූහයේ අවදානම් දරා සිටීමේ සීමාව ස්ථාපනය කිරීමේ අවසන් වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන අතර එකී අනුමත මට්ටම් ඇතුළත අවදානම කළමනාකරණය කරගනු ලැබෙන බවට එමගින් සහතික කෙරේ.

අවදානම් අවම කරගැනීම

සමස්ත අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ කොටසක් වශයේ බැංකුව විසින් විවිධ වර්ගයේ සුරැකුම් ආදේශ කර ගනිමින් උපරිම විවක්ෂණ සීමාවන් ස්ථාපනය කරනු ලබයි.

අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව

බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයන් ඉටුකිරීමේ සමස්ථ විධායක වගකීම අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව වෙත පැවරේ. අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව වෙත සෘජුවම වාර්තා කරන ප්‍රධාන අවදානම් නිලධාරියකු යටතේ විය ක්‍රියාත්මක වන අතර එය බැංකුවේ ව්‍යාපාරික ඒකක සහ ලාභ ඉලක්ක වලින් ස්වාධීනව කටයුතු කරයි. ණය, වෙළඳපොල , මෙහෙයුම් හා තොරතුරු පද්ධති අවදානම් කළමනාකරණයට අදාළ වගකීම් දැරීම වෙනුවෙන් අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව යටතේ වෙනම ඒකක හතරක් පිහිටුවා ඇත.

ණය අවදානම

ණයකරුවන් හෝ ප්‍රතිපාර්ශවයන් සිය මූල්‍ය හෝ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම මගින් අලාභ සිදුවීමට ඇති ඉඩ ණය අවදානම යන්නෙන් අදහස් වේ. මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකු සමූහයට මුහුණපාන්නට සිදුවන ප්‍රධානතම අවදානම් නිරාවරනයක් වන්නේ ණය අවදානම වන අතර, ණය සහ අත්තිකාරම් කළඹ මෙන්ම මූල්‍ය ඇපකර, ණය ලිපි සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් හිකුත් කර ඇති සහ එකඟ වී ඇති තාරගැනීම් ආදියෙන් මෙය ඉස්මතු වේ. හිඟ ණය වාරික අවදානම/ණය පියවීමේ අවදානම, සංකේතද්‍රණ අවදානම සහ ප්‍රතිපාර්ශව අවදානම යනාදියෙන් මෙය සැදුම් ලබයි.

බැංකුවේ ණය අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ සමස්ත වගකීම සහිත කමිටුව වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව ක්‍රියා කරයි. ණය පාලන දෙපාර්තමේන්තුව ව්‍යාපාරික මාර්ග වලින් ස්වාධීනව කටයුතු කරන අතර සියළුම ණය අවදානම් ප්‍රයත්න ක්‍රියාත්මක කරනු ලබයි. ණය අවදානම් කළමනාකරණ කිරීමේ මූලික වගකීම ඒ වී ව්‍යාපාරික ඒකක සතු වන අතර ණය පාලන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ස්වාධීන සමාලෝචනයක් ඇසුරින් විය සිදු කෙරේ.

අනුමත කිරීමේ බලතල විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක කිරීම, ඉතා හොඳින් නිශ්චය කොට ඇති නිර්ණායක හා නිර්වචනිත ණය දරාගැනීමේ සීමාවන් ඇතුළත විවක්ෂණ ලෙස පිහිටුවන ලද ණය සීමා ආදිය ඇතුළත් පරිපූර්ණ ඇගයුම් යාන්ත්‍රණයක් යනාදියෙන් සමූහයේ ණය ප්‍රතිපත්ති සමන්විත වේ. ණය පියවීමට ඇති හැකියාවන් සහ අභ්‍යන්තරික වශයෙන් සකස් කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ආදිය පදනම් කරගෙන ගනුදෙනුකරුවන් තක්සේරු කරනු ලබන අතර ඔවුන් හට ණය ලබාදීමට ඇති සුදුසුකම් ඇගයීම සඳහා ලක්ෂ්‍ය නවයක ඇගයීම් පරාසයක් යොදාගැනේ. ව්‍යාපාරික ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා මූල්‍ය ආයතන තක්සේරු කිරීම සඳහා අති නවීන ලකුණු තැබීමේ ක්‍රමයක් සකස් කොට තිබේ. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සිල්ලර ණය

උත්පාදන පද්ධතිය සමගින් සිල්ලර ණය ගැනුම්කරුවන් ඇගයීම සඳහාද ණය තක්සේරු ක්‍රමය ව්‍යාප්ත කෙරෙනු ඇත. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අභ්‍යන්තර ණය තක්සේරු ආකෘතිය මගින් විවිධ අවදානම් සාධක නිරූපනය වීමක් සිදුවන අතර ණය වාරික හිඟවීමේ හා ඒ ආශ්‍රිත අලාභ ඇති වීමේ ඉඩකඩ පුරෝකථනය කිරීමට එයට හැකියාව ඇත.

හානිකරණ පරීක්ෂාව

පැහැර හැරීම සහ පිළියම් යෙදීම පිළිබඳ නිර්වචනය

ණයගැනියා ගිවිසුම්ගත ගෙවීම් මත දින 90 ක් පැහැර හැරගොත් හෝ වාරික තුනක් හිඟ වුවහොත් හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හිකුත් කරන ලද නියමයන් අනුව අක්‍රීය ණය වශයෙන් වර්ගීකරණය වුවහොත් බැංකුව මගින් මූල්‍ය උපකරණයක ගෙවීම් පැහැර හරින ලද බවට සැළකෙන අතර එමගින් සියළුම කාණ්ඩයන් තුළ අපේක්ෂිත බැරකම් අලාභ සඳහා මට්ටම 3 (ණය හානිකරණය වූ) ගණනය කිරීම් සිදුකෙරේ. ඒකල ගිවිසුම් වල දක්වා ඇති පරිදි ව්‍යාපාරය අවසානය වන විට අභ්‍යන්තර දින ගෙවීම් පියවනු ලැබ නොමැති නම් බැංකුව මගින් අදාළ කාණ්ඩාගාර සහ අන්තර්බැංකු ශේෂයන් පැහැර හරින ලද බවට සැළකෙන අතර ඒ පිළිබඳ වහාම අදාළ පියවර ගනු ලැබේ.

කේවල වශයෙන් තක්සේරු කෙරෙන දීමනා

අනාගත අලාභයක් සම්බන්ධ කවර හෝ වාස්තවික සාක්ෂියක් ඇති නම්, බැංකුව මගින් එක් එක් කේවල වශයෙන් සැළකිය යුතු ණය හෝ අත්තිකාරම් මත කේවල පදනමකින් යුතුව යෝග්‍ය දීමනා තීරණය කෙරේ. බැංකුව මගින් වර්තමානය වන විට කේවල වශයෙන් සැළකිය යුතු සීමාව රුපියල් මිලියන 25 වශයෙන් සලකනු ලැබන අතර, එම සීමාවට ඉහළ සමස්ත ණයගැති බවක් සහිත සෑම ගනුදෙනුකරුවකුට දරන ලද අලාභ වල වාස්තවික සාක්ෂි වෙනුවෙන් ඇගයීමට ලක් කෙරේ. දීමනා ප්‍රමාණයන් තීරණය කිරීමේදී සලකා බැලෙන අයිතම ප්‍රතිපාර්ශවයෙහි ව්‍යාපාර සැලසුමෙහි තිරසාරවීම, මූල්‍යමය අසීරුතාවයකදී එහි කාර්යසාධනය වර්ධනය කරගැනීමේ හැකියාව, හුදුබැහැරීම් උද්ගත වුවහොත් ප්‍රක්ෂේපිත ලැබීම් සහ අපේක්ෂිත ගෙවීම්, පවතින වෙනත් මූල්‍යමය සහාය, ඇප වල උපලබ්ධි කරගත හැකි වටිනාකම සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන්හි කාල ගණනය යන අංග වලින් සමන්විත වේ.

සාමූහික වශයෙන් තක්සේරු කෙරෙන දීමනා

කේවල වශයෙන් සැළකිය යුතු නොවන ණය හා ලැබිය යුතු දෑ සහ හානිකරණය හොඳු බවට හඳුනාගත් කේවල වශයෙන් තක්සේරු කරන ලද ණය හා ලැබිය යුතු දෑ සඳහා සාමූහිකව දීමනා තක්සේරු කරනු ලැබේ. තවමත් කේවල තක්සේරුකරණයන්හිදී බලපෑම් ප්‍රත්‍යක්ෂ හොඳු, වාස්තවික සාක්ෂි පවතින දරන ලද අලාභ සිදුවීම් සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍යද යන්න තීරණය කිරීම සඳහා, සමාන අවදානම් ගති ලක්ෂණ සහිත වත්කම් සමූහයන් සඳහා සාමූහික තක්සේරුකරණය සිදු කෙරේ. සාමූහික තක්සේරුකරණයේදී ණය කලඹ වෙනස් දත්ත සලකා බලනු ලැබේ. (ණය වර්ග, ක්ෂේත්‍රයේ කේතයන් සහ හිඟ මට්ටම වැනි). බැංකුව අපේක්ෂිත බැරකම් අලාභය මිනුම්කරණය සඳහා තුන් අදියර එළඹුමක් භාවිත කරයි.

බැංකුව අපේක්ෂිත ණය අලාභ ඇගයීම (ECLs) සඳහා අදියර තුනක ප්‍රවේශයක් යොදා ගනී.

ආරම්භක හඳුනා ගැනීමේ සිට ණය අවදානම තුළ වෙනස්වීම් මත පදනම් වී පහත සඳහන් අදියර තුන තුළින් මූල්‍ය වත්කම් සංකුමණය වේ.

1 අදියර : මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය

මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැළකිය යුතු වැඩිවීමක් නොමැති වූ සහ ආරම්භයේ පටන් ණය පිරිහීමක් නොමැති වත්කම් සඳහා, ඊළඟ මාස 12 තුළ ඇති විය හැකි පැහැර හැරීමේ සිදුවීමේ සම්භාවිතාව ආශ්‍රිත ජීවකාල අපේක්ෂිත බැරකම් අලාභ කොටස හඳුනාගැනේ.

බැංකුව සැලකිය යුතු ණය පිරිහීමක් නොමැති ගනුදෙනුකරුවන් වෙතින් මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය තීරණය කරයි. (හිඟ කාලය දවස 30ට අඩු)

2 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය

ණය හානිකරණයට ලක් නොවූ මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් සහිත වහෙත් ආරම්භයේ පටන් ණය හානිකරණයක් නොමැති වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයක් (උදා: මූල්‍ය වත්කමෙහි ඉතිරි වූ ජීව කාලය පාදක කර ගනිමින්) හඳුනාගැනේ. බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව, අදියර 3 යටතේ වර්ගීකරණය කරන ලද ණය පහසුකම් හැරුණු විට, සම්මතයෙහි අවශ්‍යතාවන්ට අනුව සැලකිය යුතු හානිකරණයන් නියමිත දිනයෙන් පසු දින 30 ක් ගතවූ යන නිශ්ප්‍රකාන්තක උපකල්පනය ඔස්සේ මිනුම්ගත කෙරේ.

බැංකුව ණය පහසුකම්/වත්කම්, ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකක් දක්වා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත ණය, මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියමය අනුව අදියර 2 යටතේ සළකා බැලීම කෙරෙහිද බැංකුවේ අවධානය යොමුව ඇත.

3 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය

ණය හානිකරණයට ලක් වූ කිසියම් වත්කමක ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහයෙන් වෙත අනිතකර බලපෑමක් ඇති කරන ආකාරයේ සිදුවීම් එකක් හෝ වැඩි ගණනක් පවතින විට අදාළ වත්කම ණය හානිකරණයට ලක් වූ වශයෙන් හඳුනාගැනේ. හානිකරණයට ලක් වූ වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය හඳුනාගැනෙනුයේ, දළ ධාරණ වටිනාකමට නොව ක්‍රමක්ෂය පිරිවැය අනුව සඵල පොලී අනුපාතිකය (දළ ප්‍රතිපාදන වලින් ඉදිරිබව) යොදා ගනිමිනි.

SLFRS 9 ප්‍රමිතියෙහි දක්වා ඇති පරිදි සහ අක්‍රීය ණය වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණයන්ට යටත්ව බැංකුව, ගනුදෙනුකරුවකුගේ ගිවිසුම්ගත ගෙවීම් නියමිත දිනට වඩා දින 90කට වැඩි සංඛ්‍යාවක් කල් ගතව ඇති විට අදාළ ණය පහසුකම පිළිබඳව තීරණයකට එළඹේ. ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම්/වත්කම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත කළ ණය සහ ප්‍රතිසැකසුම්ගත ණය අදියර 3 යටතේ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් අනුව අදාළ සියළුම ණය පහසුකම්/ගනුදෙනුකරුවන් අක්‍රීය වශයෙන් වර්ගීකරණයට ලක් වේ.

	2019 රු. '000	2018 රු. '000
කේවල වශයෙන් සැලකිය යුතු හානිකරණය වූ ණය		
ක්‍රමක්ෂය පිරිවැය	89,827,326	103,769,231
හානිකරණය සඳහා දීමනා	(51,048,200)	(47,680,508)
දෙසැම්බර් 31 දිනට ධාරණ අගය	38,779,126	56,088,723
සාමූහිකව තක්සේරු කරන ලද ණය		
ක්‍රමක්ෂය පිරිවැය	1,293,963,808	1,230,651,029
හානිකරණය සඳහා දීමනා	(22,592,797)	(21,072,285)
දෙසැම්බර් 31 දිනට ධාරණ අගය	1,271,371,011	1,209,578,744

ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතා (PD) ඇස්තමේන්තු ක්‍රියාවලිය

ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාව යනු දෙන ලද කාල ප්‍රාන්තරයක් තුළ ගෙවීම් පැහැර හැරීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇස්තමේන්තුවයි. SLFRS 9 යටතේ වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් සඳහා වන ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතා ඇස්තමේන්තුව විශාල වශයෙන් පදනම් වනුයේ, වර්තමානයේ මෙරට බොහොමයක් බැංකු වලට පොදු වූ ගනුදෙනුකරුවන්ගේ නියමිත දින කල්පසු වූ දින ගණනයි. ඒ අනුව, පහත දැක්වෙන පරිදි නියමිත දින කල්පසු වූ දින ගණන මත පදනම්ව වත්කම් කාණ්ඩ 5 ක් අතර වර්ගීකරණය කෙරේ.

- නියමිත දින පසුවී දින ඉහත
- නියමිත දින පසුවී දින 1 - 30
- නියමිත දින පසුවී දින 31 - 60
- නියමිත දින පසුවී දින 61 - 90
- නියමිත දින පසුවී දින 90 ට වැඩි

ගෙවීම පැහැර හැරීමට ලක් වන වත්කම (EAD)

ගෙවීම පැහැර හැරීමට ලක් වන වත්කම මගින් හානිකරණ ගණනයට යටත් වන මූල්‍ය සාධන පත්‍ර වල දළ ධාරණ අගය නියෝජනය වන අතර මෙහිදී ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කටයුතු කරන අතර වත්කම ඉහළ නැංවීම සඳහා ගනුදෙනුකරු සතු හැකියාව සහ අනාගත කල්තබා ආපසු ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කෙරේ. බැංකුව මගින්, ගනුදෙනුකරුවන් සතුව වත්කම ඉහළ නැංවිය හැකි වීක්‍රීය ණය පහසුකම් වල ගෙවීම් පැහැර හැරීමට ලක් වන වත්කම ගණනය කිරීම සඳහා, ගෙවීම් පැහැර හරින ලද අවස්ථාවේ පැහැර හැරීමට ලක් වූ පහසුකම් වල වේතිසාසික භාවිතය පැහැදිලි කෙරෙන්නා වූ, ණය පරිවර්තන සාධක භාවිත කරනු ලැබේ. වීක්‍රීය නොවන ණය පහසුකම් සඳහා, දැනටමත් භාවිත කරන ලද ප්‍රමාණයට ඒ මත වන කවර හෝ උපචිත පොලියක් එකතු කොට ගෙවීම පැහැර හැරීමට ලක් වූ වත්කම වශයෙන් සැළකේ.

ගෙවීම පැහැර හැරීමෙන් අලාභය (LGD)

ගෙවීම පැහැර හැරීමෙන් අලාභය යනු වත්කම මත සිදුවිය හැකි අනාගත අලාභයෙහි ප්‍රමාණය වන අතර එය වත්කමෙහි ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ගෙවීම පැහැර හැරීමෙන් අලාභ අනුපාතයන් මගින් රඳවාගත් කවර හෝ ඇපයක් මගින් අයකර ගත හැකි හෝ උපචිත අපේක්ෂිත මුදලට සාපේක්ෂව අපේක්ෂිත ගෙවීම පැහැර හැරීමට ලක්වන වත්කම සැළකිල්ලට ගැනේ.

අනාගත මුදල් ප්‍රවාහයන්හි ඇස්තමේන්තු කිරීමට අදාළ ප්‍රධාන ගති ලක්ෂණ මත පදනම්ව, බැංකුව ස්වකීය සිල්ලර ණය දීමේ නිෂ්පාදන වඩාත් කුඩා සම්පාතීය කළඹ වශයෙන් කාණ්ඩ ගත කරයි. යෙදවුම් දත්ත වේතිසාසිකව එක්රැස් කරගත් අලාභ දත්ත මත පදනම් වන අතර, එයට වඩාත් පුළුල් පරාසයක පැතිරුණු ගනුදෙනු ගති ලක්ෂණ (උදා: නිෂ්පාදන වර්ගය, වඩාත් පුළුල් පරාසයක ඇප කාණ්ඩ) මෙන්ම ණයගැතියන් සම්බන්ධ ගත් ලක්ෂණ සමූහයක්ද ඇතුළත් වේ.

එක් එක් වසර සඳහා, සිය ජීව කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ දින 90න් ඉහළ සීමාව ඉක්මවා ගිය අවසන් කරන ලද ගිවිසුම් සළකා බැලේ. ණය මුදලෙහි සම්පූර්ණ පියවීම දක්වා ගෙවීම පැහැර හැරීමේ අවස්ථාවට පසු සියළු මුදල් ප්‍රවාහ ගෙවීම්, පැහැර හැරීමේ අලාභය මගින් සාධනය කෙරේ. මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ගිවිසුම්ද මෙම දත්ත කාණ්ඩයට ඇතුළත් කෙරේ. මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ණය යනු දිගු කලක් තිස්සේ නොගෙවන ලද සක්‍රීය ණය වේ. මුදල් ප්‍රවාහ අවසන්ව ඇති බවට බැංකුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවේදී ගිවිසුමක් මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ගිවිසුමක් බවට තීරණය කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

අපේක්ෂිත බැරකම් අලාභය සම්බන්ධ මුළු හානිකරණයේ සමාලෝචනය

2019 දෙසැම්බර් 31 දිනට	සටහන	අදියර 1 රු. '000	අදියර 2 රු. '000	අදියර 3 රු. '000	එකතුව රු. '000
මුදල් සහ මුදල් සමාන දෑ	17.4	263	645	-	908
බැංකු වල ස්ථාපන	19.2	1,583	-	-	1,583
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	22.2	41,113	-	-	41,113
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	23.3	5,036,021	1,442,409	67,162,567	73,640,996
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට ණය	26.2	242	296,009	-	296,252
අපේක්ෂිත බැරකම් අලාභය සඳහා මුළු හානිකරණය		5,753,873	1,471,788	67,016,191	73,980,852

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	අදියර 1 රු. '000	අදියර 1 රු. '000	අදියර 1 රු. '000	එකතුව රු. '000
මුදල් සහ මුදල් සමාන දෑ	17.4	311	4,247	-	4,558
බැංකු වල ස්ථාපන	19.2	573	-	-	573
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	22.2	49,716	-	-	49,716
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	23.3	5,110,245	1,752,572	61,889,977	68,752,793
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට ණය	26.2	795	6,564	-	7,360
අපේක්ෂිත බැරකම් අලාභය සඳහා මුළු හානිකරණය		5,161,640	1,763,384	61,889,977	68,815,000

බහුවිධ ආර්ථික තත්ත්වයන් යටතේ අපේක්ෂිත බැරකම් අලාභ ආකෘතිය පිළිබඳ සමාලෝචනය

මූල්‍ය වත්කම්හි හිනිකරණ දීමනාව සඳහා බහුවිධ ආර්ථික තත්ත්වයන්හි බලපෑම පහත වගුවෙන් දැක්වේ.

2019 දෙසැම්බර් 31 දිනට	ණය සහ අත්තිකාරම් මත අපේක්ෂිත බැරකම් අලාභය රු. '000
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30%, ඉහළට - 30%, පහළට - 40%	22,592,797
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 25%, ඉහළට - 25%, පහළට - 50%	22,670,256
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	77,459
2019 දෙසැම්බර් 31 දිනට	
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30%, ඉහළට - 30%, පහළට - 40%	22,592,797
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 35%, ඉහළට - 35%, පහළට - 30%	22,516,929
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	(75,868)

2018 දෙසැම්බර් 31 දිනට

ණය සහ අත්තිකාරම් මත අපේක්ෂිත බැරකම් අලාභය රු. '000

තත්ත්වය ඒ - සැබෑ

පදනම් අවස්ථාව - 30%, ඉහළට - 30%, පහළට - 40% 21,072,284

තත්ත්වය ඩී

පදනම් අවස්ථාව - 25%, ඉහළට - 25% , පහළට - 50% 21,164,182

හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (ඩී - ඒ) 91,897

2018 දෙසැම්බර් 31 දිනට

තත්ත්වය ඒ - සැබෑ

පදනම් අවස්ථාව - 30%, ඉහළට - 30%, පහළට - 40% 21,072,284

තත්ත්වය ඩී

පදනම් අවස්ථාව - 35%, ඉහළට - 35%, පහළට - 30% 20,979,752

හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (ඩී - ඒ) (92,533)

බහුවිධ ආර්ථිකමය තත්ත්වයන් යටතේ අපේක්ෂිත බැරකම් අලාභය (ECL) වෙත යෙදවුම් ආශ්‍රිත සමාලෝචනය

මෙබඳු අනාවැකි පළ කිරීම් පවතින ඕනෑම අවස්ථාවක, බැරකුළු මගින් ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල/හෝ ලෝක බැංකුව වැනි තෙවන පාර්ශවීය මූල්‍යන්ගෙන් දත්ත විශ්ලේෂ කරගනු ලැබේ. පහත වගුවෙන් දැක්වෙනුයේ අපේක්ෂිත අලාභයන් ආශ්‍රිත ප්‍රමුඛ සාධක සහ බැරකුළුවේ පදනම් තත්ත්ව ඇස්තමේන්තු වල භාවිත කෙරෙන උපකල්පන, පදනම් තත්ත්ව මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභයන් සහ වියට අමතරව 2018 සහ 2019 දෙසැම්බර් දිනට පැවති බහුවිධ ආර්ථිකමය තත්ත්වයන් යොදා ගැනීමේ බලපෑමයි.

ECL ගණනය කිරීම් සඳහා එක් එක් ආර්ථික ක්‍රියාදාමයක් තුළ භාවිතා කරන අනාගතය දකින ආර්ථික විචල්‍යතා/උපකල්පන වගුවෙන් පෙන්වා දේ.

2018 දෙසැම්බර් 31 දිනට

ප්‍රමුඛ සාධක	අපේක්ෂිත බැරකම් අලාභය (ECL) තත්වය	අනුයුක්ත සම්භාවිතාව	2020	2021	2022	2023	2024	2025	2026
දළ දේශීය නිෂ්පාදිත වර්ධනය	හොඳම තත්වය	30%	2.74%	2.77%	2.81%	2.85%	2.86%	2.86%	2.86%
	පදනම් තත්වය	30%	2.70%	2.70%	2.70%	2.70%	2.70%	2.70%	2.70%
	හරකම් තත්වය	40%	2.64%	2.63%	2.61%	2.60%	2.57%	2.57%	2.57%
උද්ධමනය (වසරින් වසර සාමාන්‍යය)	හොඳම තත්වය	30%	4.13%	4.09%	4.05%	4.00%	3.91%	3.91%	3.91%
	පදනම් තත්වය	30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%
	හරකම් තත්වය	40%	4.42%	4.52%	4.63%	4.74%	4.79%	4.79%	4.79%
පොලී අනුපාතය (අග්‍ර ණයදීමේ අනුපාතය)	හොඳම තත්වය	30%	9.49%	9.37%	9.25%	9.13%	8.86%	8.86%	8.86%
	පදනම් තත්වය	30%	10.00%	10.00%	10.00%	10.00%	10.00%	10.00%	10.00%
	හරකම් තත්වය	40%	10.36%	10.68%	11.01%	11.35%	11.50%	11.50%	11.50%
විනිමය අනුපාතය (ඇ.ඩො. : ශ්‍රී ලංකා රු.)	හොඳම තත්වය	30%	182.05	182.47	182.89	183.31	183.73	184.15	184.57
	පදනම් තත්වය	30%	192.27	203.52	215.44	228.05	241.41	250.00	250.00
	හරකම් තත්වය	40%	217.16	250.00	250.00	250.00	250.00	250.00	250.00
විරැකියාව (ඉම බලකායේ ප්‍රතිගතයක් ලෙස)	හොඳම තත්වය	30%	4.87%	4.86%	4.86%	4.85%	4.83%	4.83%	4.83%
	පදනම් තත්වය	30%	4.90%	4.90%	4.90%	4.90%	4.90%	4.90%	4.90%
	හරකම් තත්වය	40%	4.92%	4.94%	4.95%	4.97%	4.98%	4.98%	4.98%

මුදල ප්‍රකාශ සඳහා සටහන්

2018 දෙසැම්බර් 31 දිනට

ප්‍රමුඛ සාධක	අපේක්ෂිත බැරකම් අලාභය (ECL) තත්වය	අනුයුක්ත සම්භාවිතාව	2019	2020	2021	2022	2023	2024	2025
දළ දේශීය නිෂ්පාදිත වර්ධනය	හොඳම තත්වය	30%	3.92%	4.03%	4.15%	4.27%	4.32%	4.32%	4.32%
	පදනම් තත්වය	30%	3.80%	3.80%	3.80%	3.80%	3.80%	3.80%	3.80%
	හරකම් තත්වය	40%	3.62%	3.58%	3.54%	3.50%	3.40%	3.40%	3.40%
උද්ධමනය (වසරේ වසර සාමාන්‍යය)	හොඳම තත්වය	30%	4.09%	4.04%	4.00%	3.95%	3.83%	3.83%	3.83%
	පදනම් තත්වය	30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%
	හරකම් තත්වය	40%	4.44%	4.57%	4.71%	4.84%	4.90%	4.90%	4.90%
පොලී අනුපාතය (අගු ණයදීමේ අනුපාතය)	හොඳම තත්වය	30%	11.18%	11.00%	10.81%	10.63%	10.23%	10.23%	10.23%
	පදනම් තත්වය	30%	11.94%	11.94%	11.94%	11.94%	11.94%	11.94%	11.94%
	හරකම් තත්වය	40%	12.48%	12.98%	13.49%	14.02%	14.25%	14.25%	14.25%
විනිමය අනුපාතය (ඇ.ඩො. : ශ්‍රී ලංකා රු.)	හොඳම තත්වය	30%	183.3	183.70	184.10	184.50	185.00	185.40	185.80
	පදනම් තත්වය	30%	194.6	207.20	220.50	234.70	249.80	250.00	250.00
	හරකම් තත්වය	40%	218.7	250.00	250.0	250.00	250.00	250.00	250.00
විදේශීය (ශ්‍රී ලංකාවෙන් ප්‍රතිශතයක් ලෙස)	හොඳම තත්වය	30%	4.08%	4.07%	4.07%	4.06%	4.05%	4.05%	4.05%
	පදනම් තත්වය	30%	4.10%	4.10%	4.10%	4.10%	4.10%	4.10%	4.10%
	හරකම් තත්වය	40%	4.12%	4.13%	4.14%	4.16%	4.16%	4.16%	4.16%

ඇප සහ වෙනත් ණය වර්ධනයන්

ණය අවදානම කෙරෙහි ශුද්ධ නිරාවරණය

අවශ්‍ය වන ඇප වර්ගය සහ ප්‍රමාණය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙහි ණය අවදානම් තක්සේරුව මත රඳා පවතී. එක් එක් ඇප වර්ගය ප්‍රතිගුණය සහ තක්සේරුව ආවරනය කරමින් මාර්ගෝපදේශයෙන් ස්ථාපනය කරනු ලැබ ඇත. අප විසින් ඇප තක්සේරුකරණය සඳහා දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලබන අතර, තක්සේරුකරණයන් මගින් වෙළඳපොල තත්ත්වයන් පිළිබිඹු වන බවට තහවුරු කිරීම සඳහා ඒවා නිරන්තරයෙන් විමර්ශනයට සහ යාවත්කාලීනව ලක් කෙරේ. බැංකුවේ සාපේක්ෂ වශයෙන් විවිධාංගීකරණය කළ ඇප සමූහය මගින් නිශ්චිත ඇප වර්ගයට අනුගතයෙහි ඇති විය හැකි මිල පහත වැටීම් වල බලපෑම අවම කෙරේ.

ලබා ගනු ලබන ප්‍රධාන ඇප වර්ග පහත දැක්වේ

- වාණිජණය ලබාදීම් සඳහා - දේපළ ඉඩකඩම්, වෙළඳ ලැබිය යුතු දෑ, තොග, සංස්ථාපිත සහ පුද්ගලික ඇප මත අය කිරීම්
- සිල්ලර ණය ලබාදීම් සඳහා - හේවාසික දේපළ, පුද්ගල ඇප මත උකස් ගැනීම්

පහත දැක්වෙන වගුව මගින් මුදල වත්කම් පංතිය අනුව ණය අවදානම කෙරෙහි උපරිම හා ශුද්ධ නිරාවරණය (රඳවා ගත් කවර හෝ ඇප වල සාධාරණ අගයෙන් ශුද්ධව) ඉදිරිපත් කෙරේ.

2019 දෙසැම්බර් 31 දිනට	ණය අවදානම කෙරෙහි උපරිම නිරාවරණය රු. '000	ශුද්ධ නිරාවරණය රු. '000
මුදල් හා මුදල් සමාන දෑ	50,703,158	2,067,573
බැංකු සමග ස්ථාපන	9,689,132	9,689,132
ව්‍යුත්පන්න මුදල උපකරණ	90,560	90,560
මුදල උපකරණ - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට	79,514,568	79,514,568
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	29,771,919	11,392,437
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබී යුතු දෑ	1,310,150,137	452,112,892
OCI ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	1,997,896	1,997,896
OCI ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	2,573,067	2,573,067
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනින ලද ණය උපකරණ	280,935,892	280,935,892
එකතුව	1,765,426,329	869,543,355

2018 දෙසැම්බර් 31 දිනට

	ණය අවදානම තෙරෙහි උපරිම නිරාවරණය රු. '000	ගුද්ධ නිරාවරණය රු. '000
මුදල් හා මුදල් සමාන දෑ	57,879,933	7,501,166
බැංකු සමග ස්ථාපන	4,350,726	4,350,726
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,163,384	1,163,384
මූල්‍ය උපකරණ - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට	54,052,435	54,052,435
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	32,167,421	14,151,872
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබී යුතු දෑ	1,265,667,467	400,818,710
OCI ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	1,179,922	1,179,922
OCI ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	4,731,261	4,731,261
ක්‍රමක්ෂය පිරිවැය අනුව මහින් ලද ණය උපකරණ	201,650,435	201,650,435
එකතුව	1,622,842,984	689,599,911

ණය අවදානම සංකේන්ද්‍රණය වීම

සංකේන්ද්‍රණ අවදානම ඉස්මතු වන්නේ කිසියම් නිශ්චිත අංශයක්, නිෂ්පාදනයක්, ප්‍රදේශයක්, ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවන් සමූහයක් වෙත අධික ලෙස ණය ලබාදීමෙනි. ඒ ඒ අංශ සහ නිපැයුම් ආශ්‍රිතව බැංකුව නිරාවරණය විය හැකි සීමාවන් බැංකුව සතු අවදානම් දරා සිටීමේ සීමාව මගින් පැහැදිලිව දැක්වෙන අතර, අවදානම් ඉස්මතු වන විට සහ මෙහෙයුම් පරිසරය තුළින් ඉස්මතු වන අවස්ථා ආදිය ඇසුරින්, එකී සීමාවන් සමාලෝචනය කොට සංශෝධනය කිරීමට පියවර ගැනේ. තනි පාර්ශ්වයකට ලබා ගත හැකි ණය සීමාව යන රෙගුලාසියට අනුකූල වීමට අමතරව, ණය සංකේන්ද්‍රණය වීම නිරීක්ෂණය කොට පාලනය කිරීම සඳහා Herfindahl- Hirschman (HHI) දර්ශකයද යොදාගනු ලැබේ. මෙකී සීමාවන් අධීක්ෂිත පදනමක් මත අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

ණය සංකේන්ද්‍රණ සීමාවන්ට අනුගත වීම

	2019 - 4 වන කාර්තුව	HHI සීමාව
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය සමග)	0.13	
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය නොවන)	0.02	0.15
කර්මාන්ත අංශය (ශ්‍රී ලංකා රජය සමග)	0.21	
කර්මාන්ත අංශය (ශ්‍රී ලංකා රජය නොවන)	0.11	0.20

මුදල ප්‍රකාශ සඳහා සටහන්

ක්ෂේත්‍රය අනුව මුදල වත්කම් සඳහා අවදානම් සංකේන්ද්‍රණය පිළිබඳ සමාලෝචනයක් පහත දැක්වේ.

2019 දෙසැම්බර් 31 දිනට	රජය	වාණිජ	මුදල	කෘෂිකාර්මික
මුදල වත්කම්				
මුදල් සහ මුදල් සමාන දෑ			50,704,066	
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂයන්	38,858,470			
බැංකු වල ස්ථාපන			9,690,715	
ව්‍යුත්පන්න මුදල උපකරණ			90,560	
මුදල වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	79,323,896	82,295		31,841
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	11,392,437		18,420,595	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	615,415,952	136,416,301	17,020,127	13,183,637
ක්‍රමක්ෂය පිරිවැය අනුව මහිත ලද ණය උපකරණ	280,935,892			
ස්කන්ධ උපකරණ - OCl ඔස්සේ සාධාරණ අගය අනුව		488,611	1,188,729	
ණය උපකරණ - OCl ඔස්සේ සාධාරණ අගය අනුව	318	2,497,319	75,430	
එකතුව	1,025,926,965	139,484,526	97,190,222	13,215,478
2018 දෙසැම්බර් 31 දිනට				
	රජය	වාණිජ	මුදල	කෘෂිකාර්මික
මුදල වත්කම්				
මුදල් සහ මුදල් සමාන දෑ			57,884,491	
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂයන්	51,615,796			
බැංකු වල ස්ථාපන			4,351,299	
ව්‍යුත්පන්න මුදල උපකරණ			1,163,384	
මුදල වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	53,875,479	65,057		58,644
ක්‍රමක්ෂය පිරිවැයට මුදල වත්කම්				
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	14,151,872		18,065,265	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	553,469,625	144,907,135	10,048,375	11,117,541
ක්‍රමක්ෂය පිරිවැය අනුව මහිත ලද ණය උපකරණ	201,650,435			
ස්කන්ධ උපකරණ - OCl ඔස්සේ සාධාරණ අගය අනුව		503,880	644,862	
ණය උපකරණ - OCl ඔස්සේ සාධාරණ අගය අනුව	1,680,310	1,554,202	1,130,165	
එකතුව	876,443,517	147,030,274	93,287,841	11,176,185

කාර්මික	සංචාරක	නිවාස හා දේපළ සංවර්ධන	පාරිභෝගික	සේවා	වෙනත්	අපේක්ෂිත බැරකම් අලාභය	එකතුව
						-908	50,703,158
							38,858,470
						-1,583	9,689,132
							90,560
17,511		17		59,008			79,514,568
						-41,113	29,771,919
31,341,508	22,725,151	272,133,405	242,128,454	11,441,125	21,985,472	-73,640,997	1,310,150,137
							280,935,892
				320,556			1,997,896
							2,573,067
31,359,019	22,725,151	272,133,422	242,128,454	11,820,689	21,985,472	-73,684,601	1,804,284,799

කාර්මික	සංචාරක	නිවාස හා දේපළ සංවර්ධන	පාරිභෝගික	සේවා	වෙනත්	අපේක්ෂිත බැරකම් අලාභය	එකතුව
						-4,558	57,879,933
							51,615,796
						-573	4,350,726
							1,163,384
35,388		7,667		10,100			54,052,335
						-49,716	32,167,421
32,976,127	17,003,520	282,103,889	236,241,350	15,315,688	31,237,010	-68,752,793	1,265,667,467
							201,650,435
				31,180			1,179,922
		366,585					4,731,262
33,011,515	17,003,520	282,478,141	236,241,350	15,356,968	31,237,010	-68,807,640	1,674,458,681

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්



ආතති පරීක්ෂාව

i. අක්‍රීය ණය වැඩවීම

	2019 - අවම	2019.12.31 දිනට තත්‍ය අගය	සුළු	මධ්‍යම	දැඩි
කම්පනයේ විශාලත්වය			5%	10%	20%
මුළු අක්‍රීය ණය (රු.මි.)		43,568			
අක්‍රීය ණයවල වැඩිවීම (රු.මි.)			2,178	4,357	8,714
වෙන්කිරීම්වල වැඩිවීම (රු.මි.)			1,215	2,430	4,859
ලාභය සහ අලාභය මත බදු ගැලපීමේ බලපෑම (රු.මි.)			729	1,458	2,916
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	9.50%	10.68%	10.58%	10.48%	10.28%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	13.50%	14.66%	14.56%	14.46%	14.26%

ii. අක්‍රීය ණය වර්ගීකරණ තුළ සාමාන්‍යමත වලනයන්

	2019 - අවම	2019.12.31 දිනට තත්‍ය අගය	සුළු	මධ්‍යම	දැඩි
කම්පනයේ විශාලත්වය			50%	80%	100%
මුළු අක්‍රීය ණය (රු.මි.)		43,568			
අක්‍රීය ණය වර්ගීකරණවල වලනයෙන් පසු වෙන්කිරීම් තුළ වැඩිවීම (රු.මි.)			3,529	5,647	7,059
ලාභය සහ අලාභය මත බදු ගැලපීමේ බලපෑම (රු.මි.)			2,118	3,388	4,235
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	9.50%	10.68%	10.39%	10.22%	10.10%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	13.50%	14.66%	14.37%	14.20%	14.08%




iii. උකස්කරයන්ගේ හදිසි විකිණීමකදී අගයෙහි (FSV) පහත බැස්ම

	2019 - අවම	2019.12.31 දිනට තත්‍ය අගය	සුළු	මධ්‍යම	දැඩි
කම්පනයේ විශාලත්වය			5%	10%	15%
උකස් ඇප මත FSV (රු.මි.)		27,613			
සංශෝධිත මත FSV (රු.මි.)			26,232	24,852	23,471
LLP (රු.මි.)		11,026			
LLP හි වැඩිවීම (රු.මි.)			1,381	2,761	4,142
ලාභය සහ අලාභය මත බදු ගැලපීමේ බලපෑම (රු.මි.)			828	1,657	2,485
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථිර 1 ප්‍රාග්ධනය	9.50%	10.68%	10.57%	10.45%	10.34%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	13.50%	14.66%	14.55%	14.43%	14.32%


ණය තත්ත්ව විශ්ලේෂණය

ණය දර්ශකය	2016 %	2017 %	2018 %	2019 %
අක්‍රීය ණය අනුපාතය	1.95	1.91	2.50	3.30
කල් ඉක්ම වූ ණය අනුපාතය	9.78	11.09	11.88	8.64
ප්‍රතිපාදන ආවරනය	110.40	97.50	72.30	60.00
කර්මාන්තයේ සාමාන්‍යය අක්‍රීය ණය අනුපාතය	2.60	2.50	3.40	4.70

ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අනුපාතය (CAR) මත උකස් ඇපවල අහියම් විකුණුම් අගය (FSV) තුළ පහත වැටීමේ බලපෑම



අක්‍රීය ණය අනුපාතය සහ කල් ඉක්ම වූ ණය අනුපාතය විශ්ලේෂණය



මුදල ප්‍රකාශ සඳහා සටහන්

ද්‍රවශීලතා අවදානම

ද්‍රවශීලතා අවදානම යන්නෙන් අදහස් වන්නේ බැංකුව සතු ගිවිසුම්ගත මුදල වගකීම් නිසි කලට ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඉපැයීම් ආශ්‍රිත අලාභ/ප්‍රාග්ධන අලාභ ඇතිවීමේ ඉඩකඩයි. වත්කම් හා වගකීම් අතර නොගැලපීම් නිසා ද්‍රවශීලතාව සහ නුබුන්වත් බව කෙරෙහි නිරාවරණය වීමට බැංකු වලට සිදුවේ. මේ නිසා විවෘත අවදානම් කළමනාකරණ කර ගැනීම බැංකුවේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වැදගත් වේ.

බැංකුව සතු ගිවිසුම්ගත බැඳීම් නිසි කලට ඉටු කිරීම සඳහා ඇති අරමුදල් තක්සේරු කිරීම/ප්‍රමාණගත කිරීම සහ ප්‍රමාණවත් තරම් අරමුදල් ඇති බවට සහතික කිරීම ද්‍රවශීලතා අවදානම් රාමුව මගින් සිදුකෙරේ. සාමාන්‍ය මෙන්ම පීඩන තත්ත්වයන් යටතේද මේ බව සහතික කෙරේ. ද්‍රවශීලතා අවදානම කළමනාකරණය බැංකුවේ භාණ්ඩාගාරය වෙත පැවරෙන අතර සීමා/නියාමන ආදියට අනුකූලතාවය දක්වන්නේද යන්න පරීක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ විශ්ලේෂණ සිදුකිරීම තුළින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්ද වීම කාර්යය ඉටු කරනු ලැබේ. අභ්‍යන්තර ඉලක්ක වලට අනුකූලතාව දක්වමින් අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ඇති බව සහතික කිරීම සඳහා වත්කම් හා වගකීම් කමිටුවද බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය අඩුකිරීමට නිරීක්ෂණය කිරීම ඔස්සේ වම කාර්යයට සහාය දක්වයි.

බැංකුව, ප්‍රවාහ සහ ව්‍යාපාර වස්තු යන ද්විත්ව ප්‍රවේශය හරහා ද්‍රවශීලතාව මිනුම්ගත කරයි. ප්‍රවාහ ක්‍රමවේදයට අනුව ද්‍රවශීලතාව මිනුම්ගත කරනු ලබන්නේ වත්කම් හා වගකීම් වල කල්පිරීම මත පදනම් වෙමින් විවිධ කාල රේඛා ආශ්‍රිත අභ්‍යන්තර මුදල් ප්‍රවාහයන් හා බාහිර මුදල් ප්‍රවාහයන් අතර පවතින නොගැලපීම් විශ්ලේෂණය කිරීම මගිනි. ව්‍යාපාර වස්තු ක්‍රමවේදය අනුව ණයට අදාළ තැන්පතු අනුපාතය, වගකීම් අනුපාතය (භාවිතයට නොගත් අයිතවත්/භාවිතයට නොගත් අත්තර් බැංකු ව්‍යාපාර), ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සහ සම්මුඛිත නොගැලපීම් ආදිය ඇසුරින් ද්‍රවශීලතාව මිනුම්ගත කෙරේ.

මුදල වත්කම් සහ වගකීම් විශ්ලේෂණය

2019 දෙසැම්බර් 31 දින වන විට පැවති වත්කම් හා වගකීම් කළඹෙහි කල්පිරීම විශ්ලේෂණය

	මාස 3 දක්වා	මාස 3 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ට වැඩි	වකඩව	
						2019	2018
වත්කම්							
මුදල් හා මුදලට සමාන දෑ	50,703,158	-	-	-	-	50,703,158	57,879,933
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ශේෂය	25,037,190	13,296,535	384,744	140,001	-	38,858,470	51,615,796
බැංකු සමඟ ස්ථාපන	9,689,132	-	-	-	-	9,689,132	4,350,726
බැංකු සමඟ ව්‍යුත්පන්න	90,560	-	-	-	-	90,560	1,163,384
අලෙවියට තබා ඇති අනෙකුත් මුදල වත්කම්	1,093	9,265,383	33,111,500	37,136,592	-	79,514,568	54,052,435
බැංකුවට ණය සහ ලැබිය යුතු දෑ	5,969,252	13,392,768	2,720,750	7,689,150	-	29,771,919	32,167,421
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	246,840,559	401,443,933	107,553,769	122,596,024	431,715,853	1,310,150,137	1,265,667,467
ක්‍රමක්ෂය පිරවීමට අගය කළ ණය උපකරණ	38,624,785	52,124,897	55,428,723	134,757,487	-	280,935,892	201,650,435
පරිපාලිත සමාගම්වල ආයෝජන	-	-	-	-	1,205,414	1,205,414	1,027,542
OCI තුළින් සාධාරණ අගයට මුදල වත්කම්	4,570,963	-	-	-	-	4,570,963	5,911,183
කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්	-	-	-	-	700,875	700,875	439,517
දේපල, පිරිසහ හා උපකරණ	-	-	-	-	34,310,028	34,310,028	26,259,745
ආයෝජන දේපල	-	-	-	-	1,263,045	1,263,045	1,264,752
පෙර ගෙවූ කල්බදු	-	-	-	-	-	-	461,043
අනෙකුත් වත්කම්	20,991,787	7,678,233	1,124,659	982,145	865,233	31,642,057	30,791,610
මුළු වත්කම් - 2019	402,518,479	497,201,748	200,324,145	303,301,399	470,060,448	1,873,406,218	-
මුළු වත්කම් -2018	445,263,871	401,525,847	185,478,967	233,455,789	468,978,515	-	1,734,702,989

						එකතුව	
	මාස 3 දක්වා	මාස 3 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ව වැඩි	2019	2018
වගකීම්							
බැංකු වලට ගෙවිය යුතු	101,379,202	106,105,244	-	-	-	207,484,446	138,031,420
බැංකු වල ව්‍යුත්පන්න	12,524	47,224	-	-	-	59,748	2,512,205
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	921,471,360	548,647,814	15,242,665	6,024,097	-	1,491,385,937	1,422,961,240
වෙනත් ණය ගැනීම්	8,465,168	8,859,792	-	-	-	17,324,960	35,575,554
ප්‍රවර්තන බදු වගකීම්	3,775,283	-	-	-	-	3,775,283	4,004,218
විලම්බිත බදු වගකීම්	-	-	-	-	1,071,797	1,071,797	3,954,834
වෙනත් වගකීම්	26,167,569	7,565,503	892,045	-	-	34,625,117	23,919,689
යටත් කරන ලද කාල ණය	-	-	-	-	22,714,490	22,714,490	12,533,904
ප්‍රකාශිත ප්‍රාග්ධනය	-	-	-	-	12,201,998	12,201,998	12,201,998
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	7,315,774	7,315,774	6,669,490
වෙනත් සංචිත	-	-	-	-	27,368,542	27,368,542	26,008,948
රඳවාගත් ඉපැයුම්	-	-	-	-	48,078,126	48,078,126	46,329,489
මුළු වගකීම් 2019	1,061,271,106	671,225,577	16,134,710	6,024,097	118,750,727	1,873,406,218	-
මුළු වගකීම් 2018	994,527,896	567,894,256	15,478,125	4,257,896	152,544,816	-	1,734,702,989
ඉද්ධ පරතරය 2019	(658,752,627)	(174,023,829)	184,189,434	297,277,302	351,309,721	-	-
ඉද්ධ පරතරය 2018	(549,264,025)	(166,368,409)	170,000,842	229,197,893	316,433,699	-	-

2019 දෙසැම්බර් 31 වැනි දින මූල්‍ය වගකීම් වල වට්ටම් නොකරන ලද මුදල් ප්‍රවාහ වල කල්පිරීම

මූල්‍ය වගකීම්	ඉල්ලුම් අනුව	මාස 3 ට අඩු	මාස 3 - 12	වසර 1 - 5	වසර 5 ට වැඩි	එකතුව
බැංකු වලට ගෙවිය යුතු	1,635,833	47,867,087	160,170,739	-	-	209,673,659
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	7,535,897	4,739,603	-	-	12,275,499
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	569,733,559	483,529,612	644,578,447	28,304,288	-	1,726,145,906
වෙනත් ණය ගැනීම්	-	11,867,084	2,130,408	3,374,677	-	17,372,169
යටත් කරන ලද කාල ණය	-	-	2,796,093	27,072,370	4,700,098	34,568,560
මුළු වට්ටම් නොකළ මූල්‍ය වගකීම්	571,369,392	550,799,680	814,415,289	58,751,335	4,700,098	1,995,335,696

2018 දෙසැම්බර් 31 වැනි දින මූල්‍ය වගකීම් වල වට්ටම් නොකරන ලද මුදල් ප්‍රවාහ වල කල්පිරීම

මූල්‍ය වගකීම්	ඉල්ලුම් අනුව	මාස 3 ට අඩු	මාස 3 - 12	වසර 1 - 5	එකතුව
බැංකු වලට ගෙවිය යුතු	1,029,149	74,580,135	46,312,808	18,954,035	140,876,127
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	65,252,442	11,096,720	-	76,349,162
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	551,825,065	525,328,329	538,550,217	20,955,789	1,636,659,400
වෙනත් ණය ගැනීම්	-	31,516,322	666,956	3,460,134	35,643,411
යටත් කරන ලද කාල ණය	-	-	1,591,604	17,306,541	18,898,145
මුළු වට්ටම් නොකළ මූල්‍ය වගකීම්	552,854,214	696,677,227	598,218,305	60,676,499	1,908,426,245

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ද්‍රවශීලතා කමිපනය - ද්‍රවශීලතා වගකීම් අඩුවීම (ශ්‍රී ලංකා රුපියල්)

දේශීය ව්‍යාපාර ඒකකය	2019.12.31 දිනට ශේෂය	1 අවස්ථාව	2 අවස්ථාව	3 අවස්ථාව
කමිපනයේ විශාලත්වය (%)		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (රු. මිලියන)	446,351	446,351	446,351	446,351
මුළු වගකීම් (රු. මිලියන)	1,511,155	1,511,155	1,511,155	1,511,155
වගකීම් වල පහත වැටීම (රු. මිලියන)		75,558	151,116	226,673
සංශෝධිත ද්‍රවශීල වගකීම් (රු. මිලියන)		1,435,597	1,360,040	1,284,482
සංශෝධිත ද්‍රවශීල වත්කම් (රු. මිලියන)		370,793	295,236	219,678
කමිපනයෙන් අනතුරුව ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	29.54%	25.83%	21.71%	17.10%


ද්‍රවශීලතා කමිපනය - ද්‍රවශීලතා වගකීම් අඩුවීම (ඇ.ඩො.)

අක්වෙරළ බැංකුකරණ ඒකකය	2019.12.31 දිනට ශේෂය	1 අවස්ථාව	2 අවස්ථාව	3 අවස්ථාව
කමිපනයේ විශාලත්වය (%)		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (ඇ.ඩො.'000)	504,026	504,026	504,026	504,026
මුළු වගකීම් (ඇ.ඩො.'000)	1,456,229	1,456,229	1,456,229	1,456,229
වගකීම් වල පහත වැටීම (ඇ.ඩො.'000)		72,811	145,623	218,434
සංශෝධිත ද්‍රවශීල වගකීම් (ඇ.ඩො.'000)		1,383,418	1,310,606	1,237,795
සංශෝධිත ද්‍රවශීල වත්කම් (ඇ.ඩො.'000)		431,215	358,403	285,592
කමිපනයෙන් අනතුරුව ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	34.61%	31.17%	27.35%	23.07%

ආතති පරීක්ෂාව - නිරන්තරයෙන් සංවලනය වන මුදල් සහ සිල්ලර මුදල් ආපසු ගැනීම

	මාස 1 දක්වා %	මාස 1 - 3 %	මාස 3 - 6 %	මාස 6 - 9 %	මාස 9 - 12 %	වසර 1 - 3 %	වසර 3 - 5 %	වසර 5 ව වැඩි %
සීමාව	-20	-40	-50	-50	-25	-20	-10	-5
ආතතියට ලක් නොවූ	18	20	5	-13	-17	-14	-9	0
I අවස්ථාව	-23	-10	-12	-16	-19	-15	-10	0
II අවස්ථාව	-27	-13	-13	-17	-19	-15	-10	0
III අවස්ථාව	-33	-18	-15	-18	-20	-16	-11	0

නිරන්තරයෙන් සංවලනය වන මුදල්/සිල්ලරමුදල් ආපසු ගැනීම මගින් මාස 1 දක්වා කාලපරාසයේ පරතරය මත බලපෑම



වෙළඳපොල අවදානම

වෙළඳපොල අවදානම යනුවෙන් අදහස් වන්නේ පොලී අනුපාත, කොටස් මිල ගණන්, විදේශ විනිමය අනුපාත, බැඳුම්කර හා වාණිජ භාණ්ඩ මිල ගණන් ආදී වෙළඳපොල විචල්‍යයන් ආශ්‍රිත බරපතල වෙනස්වීම් හේතුවෙන් ඉපයීම්, වෙළඳපොල හෝ මූල්‍ය උපකරණ කළඹ ආශ්‍රිත අනාගත මුදල් ප්‍රවාහ ආදියට සිදුවිය හැකි වෙනස්කම් හේතුවෙන් අලාභ සිදුවීමට ඇති ඉඩකඩයි. බැංකුවේ මෙහෙයුම් අති බහුතර වෙළඳපොල අවදානමේ කොටස් එකක් හෝ වැඩි ගණනක් වෙත නිරාවරණය වෙයි. මූලික වශයෙන්ම වෙළඳපොල අවදානම ඉස්මතු වන්නේ වෙළඳ හා වෙළඳ නොවන පොත් වල පොලී අනුපාත අවදානම සහ උකස් කළඹ හේතුවෙන් රථාං මිල වෙනස්වීමට නිරාවරණ වීම මගිනි.

වෙළඳපොල අවදානම් වෙත බැංකුව නිරාවරණය වීම, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව විසින් සිදුකෙරෙන අතර බැංකුවේ වෙළඳපොල අවදානම් කළමනාකරණ රාමුව, ප්‍රතිපත්ති හා අවදානම් දරා සිටීමේ සීමාවන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමද කමිටුව වෙත පැවරේ. වෙළඳපොල අවදානම් කළමනාකරණ රාමුව විධායක මට්ටමින් ක්‍රියාත්මක කරමින් බැංකුවේ වෙළඳපොල අවදානම් නිරාවරණය,

හිත්දු කර ඇති අවදානම් දරා සිටීමේ සීමාව ඇතුළත පවතින බවට සහතික කිරීමේ වගකීම වත්කම් හා වගකීම් කමිටුව වෙත පවරා ඇත. බැංකුවේ වෙළඳපොල අවදානම පාලනය කිරීම පිණිස පිහිටුවා ඇති ප්‍රතිපත්ති අතරට වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රතිපත්තිය, භාණ්ඩාගාර කළමනාකරණ ප්‍රතිපත්තිය, විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සහ ආතති පරීක්ෂා ප්‍රතිපත්තිය යනාදිය ඇතුළත් වේ. සියළුම ආකාර වල වෙළඳපොල අවදානම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, අවම කිරීම, නිරීක්ෂණය කිරීම හා අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පද්ධති, ක්‍රමවේද, විශ්ලේෂණ මෙවලම් ආදිය සම්බන්ධ මගපෙන්වීම් එකී රාමු මගින් සාමූහිකව සපයනු ලැබේ. උද්ගත වන වෙළඳපොල අවදානම් සැලකිල්ලට ගනිමින්, මෙකී ප්‍රතිපත්ති නිරන්තරයෙන් සමාලෝචනය කොට යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබේ. වෙළඳපොල අවදානම් කළමනාකරණය කිරීමේ වගකීම බැංකුවේ භාණ්ඩාගාරය වෙත පැවරෙන අතර, නිරීක්ෂණයන් හා විශ්ලේෂණයන් හරහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළින්ද එම කාර්යය සඳහා දායකත්වයක් හිමි වේ.

බැංකුවේ වෙළඳාම් කළඹ තුළ වෙළඳපොල අවදානම් වෙත නිරාවරණය වීම මිනුම්ගත කරමින් පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන මූලික උපකරණය අවදානමේදී වටිනාකමයි. 'ස්පෘ' වෙළඳාම් කළඹෙහි අවදානම් වටිනාකම යනුවෙන් අදහස් වන්නේ නිශ්චිත භවික්ෂාවක් සහිතව ඇති වන බරපතල මට්ටමේ වෙළඳපොල වෙනස්වීම් හිසා උද්ගත වන තක්සේරු කරන ලද අලාභයකි. බැංකුව විසින් යොදා ගනු ලබන අවදානමේදී වටිනාකම ආකෘතිය 99%ක විශ්වසනීයත්ව මට්ටමක් මත පදනම් වන අතර දින 10 ක රඳාසිටීමේ කාලසීමාවක් උපකල්පිතයි. මෙම ආකෘතිය ප්‍රධාන වශයෙන්ම වේදිකාසික තත්ත්ව විශ්ලේෂණය මත රඳා පවතින්නකි.

වෙළඳපොල අවදානම්, විදේශ විනිමය අනුපාත, පොලී අනුපාත සහ අනෙකුත් මිල ආශ්‍රිත අවදානම් සඳහා අවදානමේදී වටිනාකම් සීමා පවත්වා ගැනීමට බැංකුව කටයුතු කරයි. සමස්තයක් වශයෙන් අවදානමේදී වටිනාකම අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුවේ සමාලෝචනයට සහ අනුමැතියට යටත් වේ. අවදානමේදී වටිනාකම් සීමාවන් වෙළඳාම් කළඹට එකතු කෙරේ. භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය මගින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ අවම වශයෙන් දිනකට වරක්වත් අවදානමේදී වටිනාකම මිනුම්ගත කොට නිරීක්ෂණය කරනු ලැබේ.


පොලී අනුපාත අවදානම

පොලී අනුපාත අවදානම යනුවෙන් අදහස් වන්නේ පොලී අනුපාත වෙත සංවේදී වන වත්කම් වෙත බැංකුව නිරාවරණය වීම හිසා ඉපයීම් සහ ප්‍රාග්ධනය ආශ්‍රිතව අලාභයන් සිදුවීමට ඇති ඉඩකඩයි. පොලී අනුපාත සහ ණය විස්තාරණයන් ආශ්‍රිත වෙනස්කම් මත එකී වත්කම් වල වෙළඳපොල වටිනාකම උච්චාවචනය වෙයි. පොලී අනුපාත අවදානම් වෙත බැංකුව නිරාවරණය වීම සිදුවන්නේ ණය කළඹ, වෙළඳාම් කරනු ලබන සුරැ කුම්පත් හා තැන්පතු වගකීම් ආදිය හේතුවෙනි.

කාලසීමා පරතර විශ්ලේෂණය, අවදානමට වටිනාකම සහ අවදානමේදී ඉපයීම වැනි ක්‍රමවේදයන් පොලී අනුපාත අවදානම මිනුම්ගත කිරීම සඳහා යොදා ගැනේ. කාලසීමා පරතරය සහ පොලී අනුපාත අවදානම වෙත ඇති සමස්ථ නිරාවරණය ලබාදීම සඳහා පොලී අනුපාත වෙත සංවේදී වත්කම් සහ වගකීම් ඒවායේ කල්පිරීමේ කාලසීමාවන් මත කාල භාණ්ඩයන්ට ඇතුළත් කෙරේ.

පොලී අනුපාත අවදානම සඳහා වන ආතති පරීක්ෂාව


සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව අනුපාතය	1 කාර්තුව %	2 කාර්තුව %	3 කාර්තුව %	4 කාර්තුව %
1 ස්ථරය ප්‍රා ප්‍ර අ	10.47	10.80	10.64	9.59
මුළු ප්‍රා ප්‍ර අ	13.90	13.22	13.53	13.57



විදේශ විනිමය අවදානම

විදේශ විනිමය ආශ්‍රිත අහිතකර උච්චාවචනයන් හේතුවෙන් ඉපයීම් සහ/හෝ වෙත එල්ල වීමට ඉඩ ඇති බලපෑම විදේශ විනිමය අවදානම ලෙස හැඳින්වේ. හිමිකම් අලෙවි කිරීම, ආනයන අපනයන ගනුදෙනු හා විදේශ මුදල් ප්‍රේශන ආදියට බැංකුව නිරාවරණය වීමේදී අවදානම ඉස්මතු වේ.

විදේශ විනිමය අවදානමට යටත් වන කළඹ ආශ්‍රිතව අවදානමේදී වටිනාකම් ගණනය කිරීමට බැංකුව කටයුතු කරයි. බැංකුවේ භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය සහ බ්ලූම්බර්ග් පද්ධතිය ඇසුරින්ද සමාන්තර අවදානමේදී වටිනාකම් ගණනය කරනු ලැබේ. බැංකුවේ ලාභදායීතාව සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව මට්ටම් කෙරෙහි එල්ල විය හැකි බලපෑම මිනුම්ගත කිරීම සඳහා අනුපාත බලපෑම් යොදා ගනිමින් ආතති පරීක්ෂාවන් සිදුකෙරේ.



මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්



විනිමය අනුපාත කම්පන පිරික්ෂණය

	අවම අවශ්‍යතාව 2019	2019.12.31 දිනට තත්‍ය අගය	සුළු කම්පනය	මධ්‍යම කම්පනය	ප්‍රධාන කම්පනය
කම්පනයේ විශාලත්වය			5%	10%	15%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (CAR)					
RWA හි ප්‍රතිශතයක් ලෙස පළමු පෙළ ප්‍රාග්ධනය	9.50%	10.68%	10.66%	10.64%	10.63%
RWA හි ප්‍රතිශතයක් ලෙස මුළු ප්‍රාග්ධනය	13.50%	14.66%	14.64%	14.62%	14.60%

ස්කන්ධ අවදානම

බැංකුව විසින් දුරක ස්කන්ධ ආයෝජනවල වටිනාකම තුළ උච්චාවචනවල වෙනස්වීම්වලට නිරාවරණය වීමෙන් ස්කන්ධ අවදානම ඇතිවේ. ලාභය හෝ අලාභය තුළින් වීහි සාධාරණ අගයෙන් සහ අනෙකුත් විස්තීරණ ආදායම ආයෝජන කළඹ තුළින් සාධාරණ අගයෙන් මෙය මුලිකවම ඇති වන අතර බැංකුව විසින් පරිපාලිත සමාගම්වල කුමෝපායික ආයෝජන ඉවත් කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව (BIBC) ආයෝජනයට අදාළ සියලුම ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සහ බැංකුවේ ආයෝජන අවදානම් නිශ්චිත අවදානම් රූපීයට අනුව කළමනාකරණය කරන බව සහතික කිරීම සඳහා වගකීමට බැඳී සිටී. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ආයෝජන බැංකුකරණ ප්‍රතිපත්ති සංග්‍රහය තුළ ස්කන්ධ අවදානම කළමනාකරණය සඳහා මෙන්ම පරිමාව සහ අවසන් අලාභ සීමා සඳහා ක්‍රියාපටිපාටිය, මෙවලම් සහ ශිල්ප පැහැදිලිව දක්වා ඇත.

	අවම අවශ්‍යතාව 2019	2019.12.31 දිනට තත්‍ය අගය	සුළු කම්පනය	මධ්‍යම කම්පනය	ප්‍රධාන කම්පනය
කම්පනයේ විශාලත්වය			5%	10%	20%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (CAR)					
RWA හි ප්‍රතිශතයක් ලෙස පළමු පෙළ ප්‍රාග්ධනය	9.50%	10.68%	10.67%	10.67%	10.65%
RWA හි ප්‍රතිශතයක් ලෙස මුළු ප්‍රාග්ධනය	13.50%	14.66%	14.65%	14.65%	14.63%



මෙහෙයුම් අවදානම

අසමත් අභ්‍යන්තර ක්‍රියාවලීන්, පද්ධති දෝෂ, පුද්ගල දෝෂ, වංචා හෝ බාහිර සිදුවීම් ඉස්මතු විය හැකි අලාභයන් මෙහෙයුම් අවදානම වශයෙන් හැඳින්වේ. පාලනයන් ක්‍රියාත්මක වීමට අසමත් වන අවස්ථාවන්හිදී, මෙහෙයුම් අවදානම මගින් කීර්තිනාමයට හානි සිදුවීම, තෙතික හෝ නියාමනමය ගැටළු හෝ මූල්‍යමය අලාභයන් සිදුවිය හැක. මෙහෙයුම් අවදානම සාමාන්‍ය ව්‍යාපාරක කටයුතු , හිපැයුම් හා ක්‍රියාවලීන් තුළ ඇතුළත් වන්නකි.

විවිධ ආකාර වලින් බැංකුව මෙහෙයුම් අවදානම වෙත නිරාවරණය වීම කළමනාකරණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, පාලන ව්‍යුහයන් හා ක්‍රියාවලීන් බැංකුවේ මෙහෙයුම් අවදානම් රාමුව තුළ පැහැදිලිව දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කමිටුවේ සභාය ලබා ගනිමින් අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවෙහි කාර්යක්ෂමතාවය සහතික කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. මේ ආශ්‍රිත අලාභයන් වාර්තා කොට කලින් කල මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීම අවදානම් කළමනාකරණ ඒකකය හරහා සිදුකෙරේ. බැංකුව සතු දත්ත මධ්‍යස්ථානයේ කොටසක් වශයෙන් අභිනවයෙන් ක්‍රියාත්මක කරන ලද (මේ වන විට කොටසක් ක්‍රියාවේ යොදවා ඇති) මෙහෙයුම් අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් මෙහෙයුම් අවදානමට අදාළ විවිධ පැතිකඩ විවික්ෂණශීලී අයුරින් කළමනාකරණය කර ගැනීමට සහාය හිමි වේ. ඒ අතරම, බැංකුව තුළ ක්‍රියාත්මක වන මෙහෙයුම් අවදානම් ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහතිකකරණයක් ලබාදීම අභ්‍යන්තර විගණනය තුළින් සිදුකෙරේ.

ප්‍රාග්ධන කළමනාකරණය

ප්‍රාග්ධනයට අදාළ නියාමන අවශ්‍යතා මෙන්ම අනාගත වර්ධන අභිලාෂයන් හා බැංකුව තුළ ඇති අරමුදල් චිකල්ප සැලකිල්ලට ගනිමින් ප්‍රාග්ධන කළමනාකරණ රාමුව සැලසුම් කොට ඇත.

බාසල් ප්‍රමිතීන් මත පදනම් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගණනය කරනු ලැබේ. 2017 ජූලි 1 දින සිට බැංකුව බාසල් 111 මාර්ගෝපදේශනය වෙත අනුකූලතාවය දැක්වීම අවශ්‍ය වේ. බාසල් 111 ප්‍රමිතීන්ට අනුව බැංකුව විසින් මූලික ප්‍රාග්ධනය (1 ස්ථරය) සමග 9.5% කට නොඅඩු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක්ද, 2019 දෙසැම්බර් 31 දිනට 13.5% ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක්ද පවත්වා ගැනීම අවශ්‍ය වේ.

2018 දෙසැම්බර් 31 සහ 2019 දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධනය සහ අනුපාත ගණනය කිරීම පිළිබඳ විස්තර පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව				
	ශේෂය		අවදානම් බර තැබීම් %	අවදානම් බර තබන ලද ශේෂය	
	2019 රු. '000	2018 රු. '000		2019 රු. '000	2018 රු. '000
වත්කම්					
ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	745,914,337	347,561,916	0-20	30,730,516	17,168,164
විදේශීය රජපවුම් සහ ඒවායේ මහා බැංකු මත හිමිකම්	-	-	0-150	-	-
රාජ්‍ය අංශයේ ආයතන (PSEs) මත හිමිකම්	136,949,488	100,309,295	20-150	78,781,418	42,988,197
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) මත හිමිකම්	-	-	0-150	-	-
බැංකු මත හිමිකම්	12,713,010	6,542,453	20-150	4,079,104	1,665,193
මූල්‍ය ආයතන මත හිමිකම්	10,321,902	20,350,843	20-150	5,369,002	7,170,309
සංස්ථා මත හිමිකම්	147,419,649	162,601,331	20-150	132,150,592	148,099,702
පාරිභෝගික හිමිකම්	352,798,975	349,093,288	75-100	283,212,677	275,611,320
රන් මගින් සුරැකි හිමිකම්	162,582,929	149,826,584	20-100	31,908	1,030
නේවාසික දේපල විසින් සුරැකි හිමිකම්	62,007,332	65,491,678	50-100	31,003,666	32,745,839
වාණිජමය නිශ්චල දේපල වලින් සුරැකි හිමිකම්	-	-	100	-	-
අක්‍රීය වත්කම් (NPAs)	23,361,467	15,502,259	50-150	28,482,214	21,262,647
ඉහළ අවදානම් වර්ගීකරණ	793,542	750,573	150-250	1,983,856	1,876,434
මුදල් අයිතම	49,252,071	50,952,722	0-20	123,116	113,880
දේපල, පිරිසහ හා උපකරණ	35,573,076	27,985,546	100	35,573,076	27,985,546
වෙනත් වත්කම්	19,154,128	18,682,343	100	19,154,128	18,682,343
එකතුව	1,758,841,906	1,315,650,834		650,675,272	595,370,603

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ඉහත අවදානම් බරතබන ලද වත්කම්වලට පහත විස්තර කරන ශේෂ පත්‍රයෙන් පිට නිරාවරණවල ණයට සමාන දෑ අතුළත්ය:

ශේෂ පත්‍රයෙන් බැහැර අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	බැංකුව				
	ශේෂය		ණය පරිවර්තන සාධකය %	අවදානම් බර තබන ලද ශේෂය	
	2019 රු. '000	2018 රු. '000		2019 රු. '000	2018 රු. '000
උපකරණ					
සෘජු ණය ආදේශකයන්	21,526,462	17,320,444	100	21,526,462	17,320,444
ගනුදෙනු සම්බන්ධ අසම්භාව්‍යතාවන්	51,641,885	50,034,132	50	25,820,943	25,017,066
කෙටි කාලීන ස්වයං උවහිලිතාවක් සහිත වෙළඳාම් ආශ්‍රිත අසම්භාව්‍යතාවන්	154,356,301	127,592,317	20	30,871,260	25,518,463
විකිණුම් හා ප්‍රතිමුද්‍රිත ගැනීම් ගිවිසුම් සහ ණය අවදානම බැංකුව තුළ ඉතිරි වී ඇති වත්කම් විකිණීම්	-	-	100	-	-
නොනිම් ප්‍රාරක්ෂණ ගිවිසුම් යටතේ ඇති බැඳීම්	-	-	50	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම් හෝ ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවලංගුකළ හැකි බැඳීම්	-	-	0	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත බැඳීම්	35,011,384	39,154,403	20	7,002,277	7,830,881
වසරකට අධික මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම්	-	-	50	-	-
විදේශ විනිමය ගිවිසුම්	23,969,919	93,970,452	0-5	479,398	1,879,409
පොලී අනුපාත ගිවිසුම්	-	-	0-3	-	-
එකතුව	286,505,951	328,071,748		85,700,340	77,566,263

	බැංකුව	
	2019 රු. '000	2018 රු. '000
ප්‍රාග්ධනය ගණනය කිරීම		
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධනය	77,941,284	74,623,023
මුළු 1 ස්ථරයෙහි (TIER 1) ප්‍රාග්ධනය	77,941,284	74,623,023
මුළු ප්‍රාග්ධනය	106,972,204	97,987,548
අනුපාත ගණනය කිරීම		
ණය අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	650,675,272	595,370,603
වෙළඳපොල අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	6,430,053	7,552,947
මෙහෙයුම් අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	72,551,719	74,300,869
අවදානම මත බර තබන ලද මුළු වත්කම්	729,657,045	677,224,419
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 9.5%, 2018 - 7.375%)	10.68	11.02
මුළු 1 ස්ථරයෙහි ප්‍රාග්ධනය (TIER 1) (අවම අවශ්‍යතාවය: 2019 - 9.5%, 2018 - 8.875%)	10.68	11.02
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 13.5%, 2018 - 12.875%)	14.66	14.47

දෙසැම්බර් 31 දිනට	සමූහය				
	ශේෂය		අවදානම් බර තැබීම් %	අවදානම් බර තබන ලද ශේෂය	
	2019 රු. '000	2018 රු. '000		2019 රු. '000	2018 රු. '000
වත්කම්					
ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම්පෑම්	755,718,293	355,632,691	0-20	30,730,516	17,168,164
විදේශ රාජ්‍යයන් සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්පෑම්	-	-	0-150	-	-
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්පෑම්	136,949,488	100,309,295	20-150	78,781,418	42,988,197
නිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු මත හිමිකම්පෑම්	-	-	0-150	-	-
බැංකු මත හිමිකම්පෑම්	14,987,176	11,458,612	20-150	4,895,450	3,775,409
මූල්‍ය ආයතන මත හිමිකම්පෑම්	10,365,254	9,559,550	20-150	6,400,135	5,012,050
සංස්ථාපිත ආයතන මත හිමිකම්පෑම්	149,413,570	164,561,157	20-150	134,144,513	150,059,528
සිල්ලර හිමිකම්පෑම්	502,145,117	509,434,965	75-100	432,558,819	435,952,997
රභං මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	162,582,929	149,826,584	20-100	31,908	1,030
තේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	62,007,332	66,201,363	50-100	31,003,666	33,100,682
වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	-	-	100	-	-
අක්‍රීය වත්කම්	25,862,953	15,502,259	50-150	30,983,701	21,262,647
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	150-250	-	-
මුදල් අයිතම	50,032,260	51,737,246	0-20	123,116	113,880
දේපළ පරිසර සහ උපකරණ	45,003,651	36,155,991	100	45,003,651	36,155,991
වෙනත් වත්කම්	20,960,877	20,283,149	100	20,960,877	20,283,149
එකතුව	1,936,028,901	1,490,662,862		815,617,770	765,873,724

මුදල ප්‍රකාශ සඳහා සටහන්

ඉහත අවදානම් බරතබන ලද වත්කම්වලට පහත විස්තර කරන ශේෂ පත්‍රයෙන් පිට නිරාවරණවල ණයට සමාන දූෂ අතුළත්ය:

ශේෂ පත්‍රයෙන් බැහැර අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	සමූහය				
	ශේෂය		ණය පරිවර්තන සාධකය %	අවදානම් බර තබන ලද ශේෂය	
	2019 රු. '000	2018 රු. '000		2019 රු. '000	2018 රු. '000
උපකරණ					
සෘජු ණය ආදේශකයන්	22,251,399	18,066,868	100	22,251,399	18,066,868
ගනුදෙනු සම්බන්ධ අසම්භාව්‍යතාවන්	51,641,885	50,034,132	50	25,820,943	25,017,066
කෙටි කාලීන ස්වයං උවහිලතාවක් සහිත වෙළඳාම් ආශ්‍රිත අසම්භාව්‍යතාවන්	154,356,301	127,592,317	20	30,871,260	25,518,463
විකිණුම් හා ප්‍රතිමුද්‍රිත ගැනීම් ගිවිසුම් සහ ණය අවදානම බැරකුළු තුළ ඉතිරි වී ඇති වත්කම් විකිණීම්	-	-	100	-	-
නොනිම් ප්‍රාරක්ෂණ ගිවිසුම් යටතේ ඇති බැඳීම්	-	-	50	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම් හෝ ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවලංගුකළ හැකි බැඳීම්	41,356,304	45,221,413	0-20	8,271,261	9,044,283
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත බැඳීම්	-	-	20	-	-
වසරකට අධික මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම්	-	-	50	-	-
විදේශ විනිමය ගිවිසුම්	23,969,919	93,970,452	0-5	479,398	1,879,409
පොලී අනුපාත ගිවිසුම්	-	-	0-3	-	-
එකතුව	293,575,808	334,885,182		87,694,261	79,526,089

	සමූහය	
	2019 රු. '000	2018 රු. '000
ප්‍රාග්ධනය ගණනය කිරීම		
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධනය	106,246,759	101,088,945
මුළු 1 ස්ථරයෙහි (TIER 1) ප්‍රාග්ධනය	106,246,759	101,088,945
මුළු ප්‍රාග්ධනය	136,303,475	125,548,973
අනුපාත ගණනය කිරීම		
ණය අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	815,617,770	765,873,724
වෙළඳපොල අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	8,402,021	8,030,076
මෙහෙයුම් අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	93,362,542	93,317,446
අවදානම මත බර තබන ලද මුළු වත්කම්	917,382,332	867,221,246
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 9.5%, 2018 - 7.375%)	11.58	11.66
මුළු 1 ස්ථරයෙහි ප්‍රාග්ධනය (TIER 1) (අවම අවශ්‍යතාවය: 2019 - 9.5%, 2018 - 8.875%)	11.58	11.66
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 13.5%, 2018 - 12.875%)	14.86	14.48

පරිපූරක වාර්තා

- 298 ආදායම් ප්‍රකාශය - (එක්සත් ජනපද බොලර්)
 - 299 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - (එක්සත් ජනපද බොලර්)
 - 300 දැනුවත්කරණ සාරාංශය - බැංකුව
 - 301 දැනුවත්කරණ සාරාංශය - සමූහය
 - 302 බාසල් III යටතේ වෙළඳපොළ විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය
 - 315 තිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය
 - 317 ශෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - "අනුකූලතා"
විකල්පය: මූලික
 - 321 මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)
 - 324 ආයතනික තොරතුරු
-

ආදායම් ප්‍රකාශය - (චක්‍රීය ජනපද ඩොලර්)

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2019 ඇ.ඩො. '000	2018* ඇ.ඩො. '000	වෙනස %	2019 ඇ.ඩො. '000	2018* ඇ.ඩො. '000	වෙනස %
දළ ආදායම	1,086,316	989,271	9.8%	1,298,517	1,171,427	10.8%
පොළී ආදායම	1,014,563	908,274	11.7%	1,197,666	1,067,489	12.2%
පොළී වියදම	(691,947)	(605,920)	14.2%	(779,105)	(679,166)	14.7%
ශුද්ධ පොළී ආදායම	322,616	302,354	6.7%	418,561	388,322	7.8%
ගාස්තු හා කොමිස් ආදායම්	40,448	37,961	6.6%	47,390	42,641	11.1%
ගාස්තු හා කොමිස් වියදම්	(2,353)	(1,984)	18.6%	(2,353)	(1,984)	18.6%
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම්	38,095	35,977	5.9%	45,037	40,657	10.8%
වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	15,005	24,857	-39.6%	14,770	24,380	-39.4%
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	16,300	18,179	-10.3%	38,691	36,918	4.8%
මුළු මෙහෙයුම් ආදායම	392,016	381,367	2.8%	517,059	490,277	5.5%
හානිකරණ අලාභයන්	(31,969)	(14,319)	123.3%	(49,553)	(22,524)	120.0%
ශුද්ධ මෙහෙයුම් ආදායම	360,047	367,048	-1.9%	467,506	467,753	-0.1%
සේවක මණ්ඩල වියදම්	(107,474)	(108,621)	-1.1%	(132,144)	(130,329)	1.4%
වෙනත් වියදම්	(95,028)	(84,065)	13.0%	(130,443)	(115,855)	12.6%
මූල්‍ය සේවාවන් මත චක්‍රීය කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) පෙර මෙහෙයුම් ලාභය	157,545	174,362	-9.6%	204,919	221,569	-7.5%
මූල්‍ය සේවාවන් මත චක්‍රීය කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL)	(49,121)	(41,175)	19.3%	(63,437)	(51,519)	23.1%
මූල්‍ය සේවාවන් මත චක්‍රීය කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) පෙර මෙහෙයුම් ලාභය	108,424	133,187	-18.6%	141,482	170,050	-16.8%
ආශ්‍රිත සමාගමේ ලාභ/අලාභ කොටස (බදුපෙර)	-	-	-	(56)	-	-
බදු වලට පෙර ලාභය	108,424	133,187	-18.6%	141,426	170,050	-16.8%
ආදායම් බදු වියදම්	(37,162)	(39,899)	-6.9%	(52,232)	(52,766)	-1.0%
වසර සඳහා ලාභය	71,262	93,288	-23.6%	89,194	117,283	-24.0%
ලාභය බෙදී යන ආකාරය:						
බැංකුවේ ස්කන්ධ හිමියන්	71,262	93,288	-23.6%	82,615	109,020	-24.2%
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	6,579	8,263	-20.4%
	71,262	93,288	-23.6%	89,194	117,283	-24.0%

* සමහර තුළභාග සංඛ්‍යා පවත්නා කාලසීමාවේ ඉදිරිපත්කිරීම් තහවුරු කිරීමට නැවත වර්ගීකරණය කරනු ලැබ ඇත. (සටහන 52 බලන්න)

විනිමය අනුපාතය: 2019 දෙසැම්බර් 31 දිනට විනිමය අනුපාතය චක්‍රීය ජනපද ඩොලර් 01 ක් රු. 181.38 විය. (2018 දෙසැම්බර් 31 දිනට චක්‍රීය ජනපද ඩොලර් 01 ක් රු. 183.25 විය.)

පිටු අංක 298 හා 299 ඉදිරිපත් කරන ලද ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හුදෙක්ම කොටස් හිමියන්, ආයෝජකයන්, බැංකුකරුවන්, මූල්‍ය ප්‍රකාශ පිළිබඳ වෙනත් පරිශීලකයන්ගේ පහසුව පිණිස වේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - (චක්ෂත් ජනපද මොලර්)

දෙසැම්බර් 31 දිනට	බැංකුව			සමූහය		
	2019	2018*	වෙනස %	2019	2018*	වෙනස %
	ඇ.මො. '000	ඇ.මො. '000		ඇ.මො. '000	ඇ.මො. '000	
වත්කම්						
මුදල් හා මුදල් සමාන දෑ	279,536	315,852	-11.5%	284,451	321,065	-11.4%
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	214,234	281,669	-23.9%	214,234	281,669	-23.9%
බැංකු වල ඇති තැන්පතු	53,418	23,742	125.0%	73,851	49,638	48.8%
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	499	6,349	-92.1%	499	6,349	-92.1%
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	438,379	294,966	48.6%	443,293	296,318	49.6%
මූල්‍ය වත්කම් - ක්‍රමිකෂය පිරිවැය අනුව						
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	164,138	175,538	-6.5%	164,138	177,635	-7.6%
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	7,223,102	6,906,780	4.6%	8,051,997	7,726,753	4.2%
ක්‍රමිකෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	1,548,852	1,100,412	40.8%	1,602,903	1,144,317	40.1%
මූල්‍ය වත්කම් වෙනත් විස්තීර්ණ ආදායම (OCI) ඔස්සේ සාධාරණ අගයට අනුව						
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	11,015	6,439	71.1%	9,774	6,439	51.8%
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	14,186	25,819	-45.1%	14,186	25,955	-45.3%
පරිපාලනයන්හි ආයෝජන	6,646	5,607	18.5%			
ආශ්‍රිත සමාගම්වල ආයෝජන				2,928		
ආයෝජන දේපළ	6,963	6,902	0.9%	6,942	959	623.7%
දේපල, පිරිසහ උපකරණ සහ භාවිතයට අයිතිය ඇති වත්කම්	189,158	143,300	32.0%	241,171	193,366	24.7%
පෙර ගෙවුම් කල්බදු	-	2,516	-100.0%	-	2,979	-100.0%
ධීර්ඝකාලීන සහ අස්පාශ්‍ය වත්කම්	3,864	2,398	61.1%	6,013	4,745	26.7%
වෙනත් වත්කම්	174,448	168,030	3.8%	184,411	176,767	4.3%
මුළු වත්කම්	10,328,438	9,466,319	9.1%	11,300,791	10,414,954	8.5%
වගකීම්						
බැංකු වලට ගෙවිය යුතු	1,143,900	753,241	51.9%	1,209,781	939,961	28.7%
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	329	13,709	-97.6%	329	13,709	-97.6%
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	8,222,289	7,765,136	5.9%	8,759,919	8,160,035	7.4%
වෙනත් ණය ගැහිම්	95,516	194,137	-50.8%	89,807	191,446	-53.1%
ප්‍රවර්තන බදු බැරකම්	20,814	21,851	-4.7%	33,784	27,695	22.0%
ඉද්ධ විලම්බිත බදු බැරකම්	5,909	21,582	-72.6%	15,555	40,095	-61.2%
වෙනත් බැරකම්	190,895	130,530	46.2%	251,457	187,452	34.1%
යටත් කරන ලද කාල ණය	125,229	68,398	83.1%	223,358	180,545	23.7%
මුළු වගකීම්	9,804,881	8,968,584	9.3%	10,583,990	9,740,938	8.7%
හිමිකම්						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	67,272	66,587	1.0%	67,272	66,587	1.0%
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	40,333	36,396	10.8%	40,333	36,396	10.8%
වෙනත් සංචිත	150,888	141,931	6.3%	161,522	152,945	5.6%
රඳවාගත් ඉපැයුම්	265,064	252,821	4.8%	387,797	362,862	6.9%
කොටස් හිමිකරුවන්ගේ මුළු හිමිකම්	523,557	497,735	5.2%	656,924	618,790	6.2%
පාලනයට යටත් නොවන හිමිකම්	-	-		59,877	55,226	8.4%
මුළු හිමිකම්	523,557	497,735	5.2%	716,801	674,016	6.3%
මුළු හිමිකම් හා වගකීම්	10,328,438	9,466,319	9.1%	11,300,791	10,414,954	8.5%
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්	2,006,391	2,197,882	-8.7%	2,045,313	2,235,064	-8.5%

විනිමය අනුපාතය: 2019 දෙසැම්බර් 31 දිනට විනිමය අනුපාතය චක්ෂත් ජනපද මොලර් 01 ක් රු. 181.38 විය. (2018 දෙසැම්බර් 31 දිනට චක්ෂත් ජනපද මොලර් 01 ක් රු. 183.25 විය.)

පිටු අංක 298 හා 299 ඉදිරිපත් කරන ලද ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හුදෙක්ම කොටස් හිමියන්, ආයෝජකයන්, බැංකුකරුවන්, මූල්‍ය ප්‍රකාශ පිළිබඳ වෙනත් පරිශීලකයන්ගේ පහසුව පිණිස වේ.

දළ වසරක සාරාංශය - බැංකුව

(ශ්‍රී ලංකා රු. මිලියන)	නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මත පදනම්ව									
	2019	2018	2017	2016	2015	2014	2013	2012	2011	2010
වත්කම්										
මුදල් සහ කෙටි කාලීන අරමුදල්	89,562	109,496	134,647	127,058	74,112	80,940	59,143	67,814	52,510	87,062
ආයෝජන	405,688	299,160	269,691	250,240	304,519	290,486	226,075	175,491	129,977	82,688
ණය සහ ලැබිය යුතු දෑ (ශුද්ධ)	1,310,150	1,265,667	1,012,643	890,528	768,515	627,209	619,830	611,414	461,656	357,336
දේපල, පිරිසිදු උපකරණ සහ භාවිතයට අයිතිය ඇති වත්කම්	34,310	26,260	25,048	17,224	16,304	14,947	14,706	8,235	7,523	8,385
වෙනත් වත්කම්	33,697	34,120	25,071	16,999	13,146	13,186	10,832	10,343	10,412	12,144
මුළු වත්කම්	1,873,406	1,734,703	1,467,099	1,302,048	1,176,595	1,026,769	930,585	873,296	662,077	547,616
වගකීම්										
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	1,491,386	1,422,961	1,244,003	1,077,812	899,238	793,342	762,249	683,951	550,226	462,140
බැංකු වලින් සහ වෙනත් මාර්ග වලින් ලබාගත් ණය	224,809	173,607	105,057	134,109	192,083	157,198	102,148	135,150	64,053	39,132
වෙනත් වගකීම්	39,532	34,391	28,051	17,947	20,747	17,727	14,619	14,991	14,709	20,505
යටත් කරන ලද කාල ණය	22,714	12,534	12,532	12,532	15,033	15,033	15,033	10,000	10,000	5,000
මුළු වගකීම්	1,778,442	1,643,493	1,389,642	1,242,400	1,127,100	983,299	894,048	844,092	638,988	526,778
මුළු ස්කන්ධ	94,964	91,210	77,457	59,649	49,495	43,470	36,537	29,205	23,089	20,838
මුළු ස්කන්ධ සහ වගකීම්	1,873,406	1,734,703	1,467,099	1,302,048	1,176,595	1,026,769	930,585	873,296	662,077	547,616
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්	363,926	402,762	303,344	226,430	181,533	182,573	197,119	207,021	190,732	131,751
මෙහෙයුම් ප්‍රතිඵල										
දළ ආදායම	197,040	181,284	160,835	122,114	103,649	96,377	120,456	94,777	68,298	62,532
මුළු මෙහෙයුම් ආදායම	71,105	69,886	61,856	55,060	54,743	41,894	46,530	43,310	36,431	31,897
මුළු පොදු කාර්ය පිරිවැය	45,640	42,855	34,594	32,999	31,483	26,093	22,509	24,186	20,421	21,305
බදු වලට පෙර ලාභය	19,666	24,406	25,913	20,814	19,520	17,231	10,304	15,249	15,600	8,771
ආදායම් බදු	6,741	7,312	7,663	5,819	6,922	3,012	2,816	4,355	5,154	3,565
බදු වලට පසු ලාභය	12,926	17,095	18,250	14,995	12,598	14,219	7,488	10,894	10,446	5,206
කාර්යසාධන දර්ශක										
සේවක සංඛ්‍යාව (ස්ථිර)	7,836	8,093	8,454	8,249	8,368	8,156	7,409	7,823	8,249	8,399
වත් සේවකයකු සඳහා										
(ශ්‍රී ලංකා රු. '000)										
තැන්පතු	190,325	175,826	147,150	130,660	107,462	97,271	102,881	87,428	66,702	55,023
ණය සහ ලැබිය යුතු දෑ	167,196	156,390	119,783	107,956	91,840	76,902	83,659	78,156	55,965	42,545
දළ ඉපැයුම්	25,145	22,400	19,025	14,804	12,386	11,817	16,258	12,115	8,280	7,445
බදු වලට පසු ලාභය	1,650	2,112	2,159	1,818	1,505	1,743	1,011	1,393	1,266	620
කොටසක් වෙනුවෙන්										
(ශ්‍රී ලංකා රුපියල්)										
බදු වලට පසු ලාභය	12,926	17,095	18,250	14,995	12,598	14,219	7,488	10,894	10,446	5,206
මුළු වත්කම්	1,873,406	1,734,703	1,467,099	1,302,048	1,176,595	1,026,769	930,585	873,296	662,077	547,616
හිමිකම්	94,964	91,210	77,457	59,649	49,495	43,470	36,537	29,205	23,089	20,838
වත්කම් මත ප්‍රතිලාභය % (බදු වලට පෙර)	1.1	1.5	1.9	1.7	1.8	1.8	1.1	2.0	2.6	1.7
හිමිකම් මත ප්‍රතිලාභය %	13.9	20.3	26.6	27.5	27.1	35.5	22.8	41.7	49.2	26.9
පිරිවැය/ආදායම් අනුපාතය %	64.2	61.3	55.9	59.9	57.5	62.3	48.4	55.8	56.1	60.2
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය %	14.7	14.5	13.5	12.1	12.6	14.3	15.0	14.0	14.8	12.8
අක්‍රීය ණය අනුපාතය (දළ) %	3.3	2.5	1.9	1.9	2.4	3.2	5.3	2.8	3.4	5.0
ෆිච් ශ්‍රේණිගත කිරීම	AA+	AA+	AA+	AA+	AA+	AA+	AA+	AA+	AA	AA-

දළ වසරක සාරාංශය - සමුහය

(ශ්‍රී ලංකා රු. මිලියන)	නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මත පදනම්ව									
	2019	2018	2017	2016	2015	2014	2013	2012	2011	2010
වත්කම්										
මුදල් සහ කෙටි කාලීන අරමුදල්	90,453	110,451	135,364	129,458	76,840	83,003	61,174	69,515	54,583	46,257
ආයෝජන	419,190	311,581	280,357	258,049	311,141	300,366	229,280	176,138	130,333	126,105
ණය සහ ලැබිය යුතු දෑ (ශුද්ධ)	1,460,498	1,415,928	1,143,767	1,013,921	869,781	722,099	710,074	690,197	534,875	407,050
දේපල, පිරිසිදු උපකරණ සහ භාවිතයට අයිතිය ඇති වත්කම්	43,741	35,434	33,758	23,441	22,696	19,364	18,184	10,923	9,933	8,227
වෙනත් වත්කම්	35,893	35,147	25,833	19,528	14,279	14,425	12,760	14,087	14,665	15,825
මුළු වත්කම්	2,049,775	1,908,540	1,619,079	1,444,398	1,294,737	1,139,258	1,031,473	960,860	744,389	603,465
වගකීම්										
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	1,588,903	1,495,326	1,305,626	1,119,753	932,906	829,019	789,225	708,897	572,722	481,094
ණයගැනීම්	235,724	207,330	134,263	172,419	225,795	193,825	140,865	174,728	101,028	69,716
වෙනත් වගකීම්	54,619	49,285	40,299	30,509	32,328	27,469	23,153	21,486	21,906	21,518
යටත් කරන ලද කාල ණය	40,513	33,085	32,448	36,526	30,907	24,883	23,141	10,000	10,000	5,000
මුළු වගකීම්	1,919,759	1,785,027	1,512,635	1,359,207	1,221,937	1,075,196	976,384	915,111	705,656	577,327
මුළු ස්කන්ධ	130,016	123,513	106,443	85,191	72,801	64,062	55,088	45,749	38,734	26,138
මුළු ස්කන්ධ සහ වගකීම්	2,049,775	1,908,540	1,619,079	1,444,398	1,294,737	1,139,258	1,031,473	960,860	744,389	603,465
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්										
මෙහෙයුම් ප්‍රතිඵල										
දළ ආදායම	235,529	214,664	188,854	144,750	123,831	118,641	139,957	109,974	79,900	70,928
මුළු මෙහෙයුම් ආදායම	93,786	89,843	77,518	68,429	67,635	54,308	55,576	49,618	42,163	36,998
මුළු පොදු කාර්ය පිරිවැය	59,135	54,554	44,600	41,633	38,346	32,779	27,264	27,304	22,669	23,386
බදු වලට පෙර ලාභය	25,652	31,162	29,868	25,433	24,121	21,628	13,412	17,671	18,843	11,370
ආදායම් බදු	9,474	9,669	9,358	7,477	9,053	4,674	4,248	5,775	6,319	4,788
බදු වලට පසු ලාභය	16,178	21,492	20,511	17,956	15,068	16,953	9,164	11,897	12,524	6,583
කාර්යසාධන දර්ශක										
සේවක සංඛ්‍යාව (ස්ථිර)	11,030	11,394	11,396	10,471	10,682	10,331	9,384	8,905	9,723	9,435
වත් සේවකයකු සඳහා										
(ශ්‍රී ලංකා රු. '000)										
තැන්පතු	144,053	131,238	114,569	106,939	87,334	80,246	84,103	79,607	58,904	50,990
ණය සහ ලැබිය යුතු දෑ	132,411	124,270	100,366	96,831	81,425	69,896	75,669	77,507	55,011	43,143
දළ ඉපැයුම්	21,354	18,840	16,572	13,824	11,592	11,484	14,914	12,350	8,218	7,517
බදු වලට පසු ලාභය	1,467	1,886	1,800	1,715	1,411	1,641	977	1,336	1,288	698
වත්කම් මත ප්‍රතිලාභය % (බදු වලට පෙර)	1.3	1.8	1.9	1.9	2.0	2.0	1.3	2.1	2.8	2.1
හිමිකම් මත ප්‍රතිලාභය %	12.8	18.7	21.4	22.7	22.0	28.5	18.2	28.2	38.6	27.2
පිරිවැය/ආදායම් අනුපාතය	63.1	60.7	57.5	60.8	56.7	60.4	49.1	55.0	53.8	63.2
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය %	14.9	14.5	13.7	13.0	13.8	14.9	15.9	15.7	15.7	12.8
අක්‍රීය ණය අනුපාතය (දළ) %	3.7	2.7	2.0	1.9	2.4	3.2	4.9	2.6	2.9	4.6

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ප්‍රාග්ධනය ප්‍රමාණවත් වීම

ප්‍රාග්ධනය ප්‍රමාණවත් වීම වූ කලී, බැංකුවක ප්‍රබලත්වය සහ ස්ථාවරත්වය පැහැදිලි කෙරෙන ප්‍රධාන මූල්‍ය දර්ශක වලින් එකකි. බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කටයුතු අතරේ සිදුවන අනපේක්ෂිත සිද්ධි දාමයන් වලදී ඔරොත්තු දීමට බැංකුවට ඇති හැකියාව එම දර්ශක මගින් මනිනු ලැබේ.

බැංකු සුපරීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව මගින් ප්‍රාග්ධනය, ද්‍රවශීලතා සහ අරමුදල් සම්පාදන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පියවර සමූහයක් ක්‍රියාවට නංවන ලදී. ඒ අනුව 2010 දෙසැම්බර් මාසයේදී, බාසල් III සම්මුතිය නිකුත් කරන ලද අතර බලපත්‍රලත් වාණිජ බැංකු සඳහා බාසල් III යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවය පිළිබඳ 2016 වර්ෂයේ අංක 1 දරන ශ්‍රී ලංකා මහ බැංකු විධානයන් පදනම් කරගෙන, එම සම්මුතිය, 2017 ජූලි මස 1 වන දින සිට ශ්‍රී ලංකාවේ බලපැවැත්වීම ඇරඹිණි. එම සම්මුතිය මගින්, 2008 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ශ්‍රී ලංකාවේ බලපැවැත්වූ බාසල් II ප්‍රතිසංස්කරණ ප්‍රතිස්ථාපනය කෙරිණි.

ඒ අනුව 2017 ජූලි 1 දිනෙන් ආරම්භ වී, 2019 අංක 11, දරන දේශීය වටිනාකමින් ඉහළ දායකත්වයක් දරන බැංකු වෙනුවෙන් නිකුත් කරන ලද 2020 දෙසැම්බර් 20 දිනැති සංශෝධිත විධානයන්ට අනුව, බැංකුව විසින් පහත දක්වා ඇති ප්‍රාග්ධන අනුපාත මට්ටම් පවත්වාගත යුතු වේ.

	අවම අවශ්‍යතාව
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය	8.00%
මූලික පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	9.50%
මුළු ප්‍රාග්ධන අනුපාතය	13.50%

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, වෙනත් ප්‍රාග්ධන සහ රඳවාගත් ඉපයුම් වලින් පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වේ. පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වූ කලී, අලාභ අන්තර්ග්‍රහණය කරගැනීමේ ඉහළම ගුණාත්මක හා ඵලදායී ප්‍රාග්ධනය වේ.

පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට අයත් නොවූ අනෙකුත් ප්‍රාග්ධන සාධන පත්‍ර වලින් මූලික පළමු පෙළ ප්‍රාග්ධනය සමන්විත වේ.

මුළු ප්‍රාග්ධනය, මූලික ප්‍රාග්ධනය සහ 50% වූ දේපළ, පිරිසත සහ උපකරණ මත ප්‍රත්‍යාගණන සංචිත, සාමාන්‍ය ණය ලාභ අලාභ වෙන්කිරීම් සහ යටත් කරන ලද ණයකර වලින් සමන්විත වේ.

බාසල් III සම්මුතිය මගින් නව ප්‍රාග්ධන ආරක්ෂිත සංචිත හඳුන්වාදෙනු ලැබ ඇති අතර, එමගින් පළමු පෙළ කොටස් ප්‍රාග්ධනය සහ මුළු ප්‍රාග්ධන මට්ටම් වලට අමතරව අතිරේක ප්‍රාග්ධනය රඳවා තබා ගන්නා ලෙස සියළුම බැංකු වලට නියම කරනු ලැබ ඇත. ඉහත දක්වා ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට පහත දක්වා ඇති අතිරේක සංචිත අවශ්‍යතාවයන්ද ඇතුළත් කොට ඇත.

- ප්‍රාග්ධන සංරක්ෂණ සංචිතය
- දේශීය වශයෙන් ඉහළ දායකත්වයෙන් යුත් බැංකු (D-SIBs) මත ඉහළ අලාභ අවශෝෂණය (HLA)
- ප්‍රතිවක්‍රීය නොවන සංචිතය

බාසල් II විසින් හඳුන්වාදෙන ලද ස්ථම්භය III, බාසල් III සම්මුතියේදීද පහත දක්වා ඇති පරිදි තවදුරටත් අදාළ කරගනු ලැබේ.

- ස්ථම්භය 1 - අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන්
- ස්ථම්භය 2 - අධිකෘත සමාලෝචන ක්‍රියාවලිය
- ස්ථම්භය 3 - වෙළඳපොල විනය

ස්ථම්භය I - අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන්

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය, අවදානමට බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයක් ලෙස පවත්වා ගෙන යා යුතු අතර, අවදානමට බර තබන ලද වත්කම්, බැංකුව විසින් පහත දැක්වෙන ප්‍රවේශයන් මත ගණන් බලනු ලැබේ.

- ණය අවදානම සඳහා ප්‍රමිති කරන ලද ප්‍රවේශය
- වෙළඳපොල අවදානම් සඳහා ප්‍රමිති කරන ලද මැනුම් ක්‍රමට
- මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය

ස්ථම්භය II - අධීක්ෂක සමාලෝචන ක්‍රියාවලිය

අධීක්ෂක සමාලෝචන ක්‍රියාවලිය මගින්, බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්බව තක්සේරු කෙරෙන අතර, එහිදී බැංකුවේ අවදානම් ආවරනය වන පරිදි අතිරේක ප්‍රාග්ධනය පවත්වා ගෙන යනු ලබන්නේද යන බව තීරණය කරනු ලැබේ. අනපේක්ෂිත හා ආතතික තත්ත්වයන් යටතේ, බැංකුවේ ප්‍රවර්තන හා ප්‍රක්ෂේපිත ඉල්ලුම් සඳහා බැංකුවේ ප්‍රාග්ධනයට ඇති ඉල්ලුම් උදෙසා අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්බව තක්සේරු කිරීමේ රාමුවක් බැංකුව මගින් පිළියෙල කරනු ලැබ ඇත.

ස්ථම්භය III - වෙළඳපොල විනය

ස්ථම්භය III මගින් සංගත හා විස්තීර්ණ ආචරන රාමුවක් සැපයීමට අදහස් කරනු ලබන අතර, එමගින් බැංකු අතර තුලනාත්මකතාවය ඉහළ නංවයි. බැංකුව මගින් අනුගමනය කරන ලද අභ්‍යන්තරක ආගණන පටිපාටීන් තුළට මනා දැක්මක් ලබාදීමෙන් බාහිර කොටස්කරුවන් වෙත ප්‍රාග්ධන ප්‍රමාණවත් බව පිළිබඳ ප්‍රශස්ත අවබෝධයක් ලබාදීම සඳහා අනාවරන අවශ්‍යතා රාශියක් අවශ්‍ය කෙරේ.

ඒ අනුව, 2016 අංක1 දරන මහ බැංකු නියෝගය ප්‍රකාරව පළ කිරීමට අවශ්‍ය අතිරේක හෙළිදරව් කිරීම් පහත දැක්වා ඇත.

ආකෘතිය 01: ප්‍රධාන නියාමන අනුපාත - ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා

	බැංකුව		සමූහය	
	2019 දෙසැම්බර් 31 දිනට	2018 දෙසැම්බර් 31 දිනට	2019 දෙසැම්බර් 31 දිනට	2018 දෙසැම්බර් 31 දිනට
නියාමන ප්‍රාග්ධනය (රු. '000)				
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	77,941,284	74,623,023	106,246,759	101,088,945
මුළු ස්ථරය 1 ප්‍රාග්ධනය	77,941,284	74,623,023	106,246,759	101,088,945
මුළු ප්‍රාග්ධනය	106,972,205	97,987,549	136,303,475	125,548,973
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
පොදු සාමාන්‍ය කොටස් ස්ථරය 1 ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 8.00%, 2018 - 7.375%)	10.68	11.02	11.58	11.66
මුළු ස්ථරය 1 ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 9.50%, 2018 - 8.875%)	10.68	11.02	11.58	11.66
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය: 2019 - 13.50%, 2018 - 12.875%)	14.66	14.47	14.86	14.48
නියාමන ද්‍රවශීලතාවය				
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් - බැංකුව				
දේශීය බැංකුකරණ ඒකකය (රු. '000)	446,351,080	337,865,692	අදාළ නොවේ	අදාළ නොවේ
අක්වෙරළ බැංකුකරණ ඒකකය (ඒ.පී.ඩො. '000)	504,025	303,616	අදාළ නොවේ	අදාළ නොවේ
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%) රුපියල් (අවම අවශ්‍යතාවය 20%)				
දේශීය බැංකුකරණ ඒකකය (%)	29.54	23.01	අදාළ නොවේ	අදාළ නොවේ
අක්වෙරළ බැංකුකරණ ඒකකය (%)	34.61	30.36	අදාළ නොවේ	අදාළ නොවේ
ද්‍රවශීලතා ආවරන අනුපාතය (%) රුපියල් (අවම අවශ්‍යතාවය: 2019 - 100%, 2018 - 90%)				
	160.80	144.90	අදාළ නොවේ	අදාළ නොවේ
ද්‍රවශීලතා ආවරන අනුපාතය (%) (අවම අවශ්‍යතාවය: 2019 - 100%, 2018 - 90%)				
	132.10	100.42	අදාළ නොවේ	අදාළ නොවේ

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 02: බාසල් III - ප්‍රාග්ධන හා ද්‍රවශීලක අනුපාත ගණනය

	බැංකුව		සමූහය	
	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය - ගැලපීම් වලට පසු	77,941,284	74,623,023	106,246,759	101,088,945
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	80,750,618	77,449,928	109,238,461	103,911,483
සාමාන්‍ය කොටස්/පැවරූ ප්‍රාග්ධනය	12,201,998	12,201,998	12,201,998	12,201,998
සංචිත අරමුදල	7,315,774	6,669,490	7,315,774	6,669,490
ප්‍රසිද්ධ කරන ලද රඳවාගත් ඉපැයුම්/(සමුච්චිත රඳවාගත් අලාභ)	48,307,520	46,673,577	70,855,815	67,268,477
ප්‍රසිද්ධ කරන ලද සමුච්චිත වෙනත් විස්තීර්ණ ආදායම්	224,861	78,262	224,861	78,262
පොදු සහ වෙනත් හෙළිදරව් කරන ලද සංචිත	12,700,465	11,826,601	12,700,465	12,098,979
ප්‍රසිද්ධ නොකරන ලද වර්තමාන වර්ෂයේ ලාභ/අලාභ සහ ප්‍රතිලාභ බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාමාන්‍ය කොටස්	-	-	-	-
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට කළ මුළු ගැලපුම්	2,809,334	2,826,905	2,991,702	2,822,538
කීර්තිනාමය (ඉද්ධ)	-	-	-	-
අස්පාශ්‍ය වත්කම් (ඉද්ධ)	700,875	439,517	1,090,714	869,469
වෙනත් (පරිපාලිත සමාගම් වල සහ වෙනත් මූල්‍ය ආයතන වල ප්‍රාග්ධනයේ ආයෝජන)	1,412,952	434,319	1,205,481	-
හිඹවන ප්‍රතිලාභ වත්කම්	695,507	1,953,069	695,507	1,953,069
අතිරේක ප්‍රාග්ධනය - ගැලපුම් වලට පසු	-	-	-	-
අතිරේක ප්‍රාග්ධනය	-	-	-	-
සුදුසුකම් ලබන අතිරේක ප්‍රාග්ධන සාධන පත්‍ර බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාධන පත්‍ර	-	-	-	-
අතිරේක ප්‍රාග්ධනය වෙත මුළු ගැලපීම්	-	-	-	-
තමන්ගේම කොටස් වල ආයෝජනය	-	-	-	-
වෙනත් (සඳහන් කරන්න)	-	-	-	-
ස්ථරය II ප්‍රාග්ධනය - ගැලපුම් වලට පසු	29,030,921	23,364,526	30,056,716	24,460,028
ස්ථරය II ප්‍රාග්ධනය	29,030,921	23,364,526	30,056,716	24,460,028
සුදුසුකම් ලබන ප්‍රාග්ධන පත්‍ර	15,625,000	7,125,000	15,625,000	7,125,000
ප්‍රත්‍යගණන ප්‍රතිලාභ	7,025,956	8,797,393	7,025,956	8,797,393
ණය අලාභ සඳහා වෙන්කිරීම්	6,379,965	7,442,133	7,405,760	8,537,635
බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාධන පත්‍ර	-	-	-	-
ස්ථරය II වෙත මුළු ගැලපීම්	-	-	-	-
තමන්ගේම කොටස් වල ආයෝජනය	-	-	-	-
වෙනත් (සඳහන් කරන්න)	-	-	-	-
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	77,941,284	74,623,023	106,246,759	101,088,945
මූලික ප්‍රාග්ධනය	77,941,284	74,623,023	106,246,759	101,088,945
මුළු ප්‍රාග්ධනය	106,972,205	97,987,549	136,303,475	125,548,973

	බැංකුව		සමූහය	
	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000
ණය අවදානමට බර තබන ලද මුළු වත්කම් (රු. '000)	650,675,272	595,370,603	815,617,770	765,873,723
මෙහෙයුම් අවදානමට බර තබන ලද මුළු වත්කම් (රු. '000)	72,551,719	74,300,869	93,362,542	93,317,447
වෙළඳපොල අවදානමට බර තබන ලද මුළු වත්කම් (රු. '000)	6,430,053	7,552,947	8,402,021	8,030,076
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත, ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත සහ දේශීය බැංකු මත අධිභාරය ඇතුළුව) (%)	10.68	11.02	11.58	11.66
විනි: ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත (%)	2.50	1.875	2.50	1.875
විනි: ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත (%)	-	-	-	-
විනි: දේශීය බැංකු මත අධිභාරය ඇතුළුව (%)	1.00	1.00	1.00	1.00
මුළු ප්‍රාග්ධන අනුපාතය (%)	10.68	11.02	11.58	11.66
මුළු ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ ස්ඵරාක්ෂකය, ප්‍රතිවක්‍රීය ප්‍රාග්ධන ස්ඵරාක්ෂකය සහ D-SIBs මත අතිරික්තය) (%)	14.66	14.47	14.86	14.48
විනි: ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත (%)	2.50	1.875	2.50	1.875
විනි: ප්‍රතිවක්‍රීය ආරක්ෂණ සංචිත (%)	-	-	-	-
විනි: දේශීය බැංකු මත අධිභාරය ඇතුළුව (%)	1.00	1.00	1.00	1.00

ආකෘතිය 3: ලිවරණ අනුපාතය ගණනය

	බැංකුව		සමූහය	
	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000
මූලික ප්‍රාග්ධනය	77,941,284	74,623,023	106,246,759	101,088,945
මුළු හිරාවරණ	1,956,281,017	1,808,606,489	2,134,461,039	1,985,824,469
ශේෂ පත්‍රය තුළ අයිතම (ව්‍යුත්පන්නයන් සහ සුරැකුම් මූල්‍යකරණ ගනුදෙනු හැර, එනමින් ඇප ඇතුළුව)	1,852,096,324	1,709,800,708	2,028,282,425	1,886,628,389
ව්‍යුත්පන්න අයිතම	553,750	3,135,654	553,750	3,135,654
සුරැකුම් මූල්‍යකරණ ගනුදෙනු වත්කම්	18,410,000	18,000,000	18,410,000	18,390,299
වෙනත් ශේෂ පත්‍රයට බාහිර අයිතම	85,220,942	77,670,127	87,214,863	77,670,127
බාසල් III ලිවරණ අනුපාතය (%) (මූලික ප්‍රාග්ධනය/මුළු වත්කම්)	3.98%	4.13%	4.98%	5.08%

ලිවරණ අනුපාතය මත බැංකු නියෝග 2018 අංක 12 අනුව පිළියෙල කොට ඇති අතර ඒ අනුව අවම අනුපාතය 3%කි.

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 04: ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගණනය

	2019 දෙසැම්බර් 31 දිනට		2018 දෙසැම්බර් 31 දිනට	
	බර තබනු නොලැබූ මුළු වටිනාකම රු. '000	බර තබනු ලැබූ මුළු වටිනාකම රු. '000	බර තබනු නොලැබූ මුළු වටිනාකම රු. '000	බර තබනු ලැබූ මුළු වටිනාකම රු. '000
ඉහළ ගුණාත්මක ද්‍රවශීල වත්කම් මුළු තොගය	410,810,268	409,287,666	304,505,839	303,919,749
පළමු පෙළ වත්කම්	407,765,063	407,765,063	302,283,687	302,283,687
දෙවන පෙළ A වත්කම්	-	-	1,499,960	1,274,966
දෙවන පෙළ B වත්කම්	3,045,205	1,522,603	722,192	361,096
මුළු මුදල් ගලායෑම්	1,851,660,335	381,470,849	1,808,148,158	419,217,632
තැන්පතු	1,034,947,511	103,494,751	964,258,606	96,425,861
සුරැකුම් නොලත් තොග අරමුදල් සැපයීම්	486,161,256	240,769,480	501,902,159	252,564,530
සුරක්ෂිත අරමුදල් සැපයුම් ගනුදෙනු	11,508,468	-	8,221,306	-
(අවලංගු කළ නොහැකි) බැඳීමට යටත් කළ පහසුකම් වල ලබාතොගත් කොටස් සහ අවිනිශ්චිත අරමුදල් සැපයීම් පිළිබඳ බැඳීම්	306,238,279	24,401,797	286,321,471	22,782,625
අතිරේක අවශ්‍යතා	12,804,821	12,804,821	47,444,616	47,444,616
මුළු මුදල් ගලා ඒම්	135,011,332	71,650,766	186,469,947	116,564,250
ඇපයෙන් ආධාර කරනු ලැබූ කල්පිරෙන්නේ ආරක්ෂිත ණය දීමේ ගනුදෙනු බැඳුණු පහසුකම්	29,841,508	11,415,369	31,225,082	13,102,046
ප්‍රතිපර්ශ්වය වෙතින් දින 30 ක් තුළ කල්පිරෙන වෙනත් මුදල් ගලාඒම්	95,505,309	52,853,956	108,719,198	59,789,955
මෙහෙයුම් තැන්පතු	2,283,074	-	2,853,418	-
වෙනත් මුදල් ගලාඒම්	7,381,441	7,381,441	43,672,249	43,672,249
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (ඉහළ ගුණාත්මක ද්‍රවශීල වත්කම් මුළු තොගය/ඊළඟ දින 30 තුළ සිදුවන මුළු ශුද්ධ මුදල් ගලායෑම්)* 100		132.10		100.42

ආකෘතිය 05: නියාමන ප්‍රාග්ධන සාධන පත්‍ර වල ප්‍රධාන ලක්ෂණ

	2009 දී නිකුත් කරන ලද අංක 2 ණයකරය	2011 දී නිකුත් කරන ලද අංක 3 ණයකරය	2013 දී නිකුත් කරන ලද අංක 4 ණයකරය	A වර්ගයේ ණයකර නිකුත් කිරීම 2019	B වර්ගයේ ණයකර නිකුත් කිරීම 2019
වික් වික් වර්ගයේ ප්‍රාග්ධන සාධන පත්‍ර වෙනුවෙන් වෙන වෙනම සැපයීම අවශ්‍ය වේ					
ප්‍රාග්ධන සාධන පත්‍රයේ විස්තරය					
නිකුත් කරන්නා	මහජන බැංකුව	මහජන බැංකුව	මහජන බැංකුව	මහජන බැංකුව	මහජන බැංකුව
හැඳුනුම් අංකය (උදා: ISIN හෝ පෞද්ගලික තැන්පත් කිරීම් සඳහා Bloomberg හඳුනාගන්නා)	2	3	4	A	B
නිකුත් කරන ලද මුල් දිනය	30 දෙසැම්බර් 2009	30 දෙසැම්බර් 2011	15 දෙසැම්බර් 2013	8 නොවැම්බර් 2019	8 නොවැම්බර් 2019
සාධන පත්‍රයේ සම වටිනාකම	2,500,000,000	5,000,000,000	5,000,000,000	6,563,000,000	3,437,000,000
මුල් කල්පිරීමේ දිනය, අදාළ වේ නම්	29 දෙසැම්බර් 2022	29 දෙසැම්බර් 2022	29 දෙසැම්බර් 2022	8 නොවැම්බර් 2024	8 නොවැම්බර් 2027
නියාමන ප්‍රාග්ධනයේදී පිළිගත් මුදල (වාර්තා කරන දිනයේ පැවති රු. '000)	1,875,000,000	-	3,750,000,000	6,563,000,000	3,437,000,000
ගිණුම්කරණ වර්ගීකරණය (හිමිකම්/වගකීම්)	වගකීම්	වගකීම්	වගකීම්	වගකීම්	වගකීම්
පූර්ව අධීක්ෂණ අනුමැතියට යටත්ව සිදුකරන නිකුත් කරන්නාගේ කැඳවුම					
විකල්ප කැඳවුම් දිනය, අවිනිශ්චිත කැඳවුම් දින සහ නිදහස් කිරීමේ මුදල (රු. '000)	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පසුව කැඳවුම් දිනයන්, අදාළ වේ නම්	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
කුපන් පත්‍ර/ලාභාංශ					
ස්ථාවර හෝ පාවෙන ලාභාංශ/කුපන් පත්‍ර	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය
කුපන් අනුපාතය සහ කවර හෝ සම්බන්ධිත දර්ශකය	13.50%	13.00%	13.00%	12.00%	12.25%
සමුච්චිත නොවන හෝ සමුච්චිත	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තන හෝ පරිවර්තන නොවන					
පරිවර්තන නම්, පරිවර්තන අවස්ථාව (අවස්ථා)	පරිවර්තන නොවන	පරිවර්තන නොවන	පරිවර්තන නොවන	පරිවර්තන නොවන	පරිවර්තන නොවන
පරිවර්තන වන්නේ නම්, පූර්ණව හෝ අර්ධව	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තන වන්නේ නම්, අනිවාර්ය හෝ විකල්ප	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තන වන්නේ නම්, පරිවර්තන අනුපාතය	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 6: වර්තමාන සහ අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රමාණවත් බව/සපුරාලීම පිළිබඳ සාරාංශය

විශ්ලේෂණය

- ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූලව, ප්‍රාග්ධනය ප්‍රමාණවත් වීම තක්සේරු කිරීමේ අත්‍යන්තර ක්‍රියාවලියක් වාර්ෂිකව පවත්වනු ලැබේ. මෙම තක්සේරුව මගින් වසර 05 ක කාල සීමාවක ආවරණය වන අතර අවසන් වරට පිළියෙල කොට ඇත්තේ 2019/2023 සඳහාය.
- ඊට අමතරව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක මට්ටම් සෑම සති දෙකකට වරක් නියමනය කෙරේ.

වැදගත් වත්කම්

- 2019 අවසානයේදී, බැංකුවේ මුළු ණය කළඹින් 45.0%කට ආසන්න ප්‍රමාණයක් රජයට සහ රජයට අයත් ව්‍යවසායට නිරාවරණයෙන් සමන්විත වේ. රජයට ඇති විවැනි නිරාවරණ භාණ්ඩාගාර ඇප/වත්දිපුරණය ආකාරයෙන් හෝ රජයේ සහතිකයක ආකාරයෙන් ලබාගන්නා වෙනස් නොකලහැකි රත්මුදල්වලින් බොහෝ විට තහවුරු කෙරේ.
- රජය වෙත ප්‍රදානිත මෙම ණය හැරුණුකොට, බැංකුවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය සමස්ත ණය කළඹෙන් 2% ට ඉහළ අගයක් නොගනී.
- බැංකුව විසින් කර්මාන්ත අංශය වෙත ප්‍රදානිත ණය විවිධාකාර වේ.

2017 සහ 2018 තුළදී නියමිත ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම්

- 2017, 2018 සහ 2019 යන වසර තුනේදීම බැංකුව මගින්, නියමිත ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී.

2017

- අ. 2017 ජූලි 21 දින මුදල් අමාත්‍යාංශයේ මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5.0ක් රැස්කිරීම. පසුගිය වසර 8තුල ලද පළමු ප්‍රාග්ධන අරමුදල මෙය වේ.
- ආ. 2016 දී 54.8% සිට 2017 දී 28.6% දක්වා එහි ලාභාංශ ගෙවීම් අඩු කිරීම.
- ඇ. 2017 ජූලි 1 දින එහි සියලුම ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීම. මෙය අවශ්‍ය නියමිත අනුමැතිය සමඟ II ස්ථර ප්‍රාග්ධනය තුළ රුපියල් බිලියන 3.6 දක්වා ලඟාවීමට බැංකුවට හැකියාව ඇති කරන ලදී. ඊලල ප්‍රත්‍යාගණනය 2020 ජූලි 1 දින කරගෙන යාමට නියමිතය.
- ඈ. රජයට අයත් ව්‍යවසාය වෙත ලබාදෙන ලද අමතර පහසුකම් රත්මුදලින් තහවුරුකරන බව සහතික කිරීම සහ අනෙකුත් රජයේ සහතික පූර්ව අනුමැතිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය හරහා යටත් කෙරේ.
- ඉ. ණය කළඹ වර්ධනයට සහය වෙමින් අතරු නියමිත ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාලීම පිණිස 2017 ජූනි 30 දිනෙන් අවසන් වන මාස හයක කාලසීමාව සඳහා අතරු ලාභ සහතිකපතක් ක්‍රියාවේ යොදවන ලදී.
- ඊ. බාසල් නියමයන් සමඟ අනුකූලව ණයකර නිකුතුවට පහසුකම් ඇති කිරීමට මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ උත්සාහයන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සහය ඇතිව නැවත වරක් සමාලෝචනය කරන ලදී.

2018

- අ. බැංකුවට එහි ලාභාංශ ගෙවීම් 2017 දී පැවති 28.6% 2018 දී 20.0% දක්වා තවදුරටත් අඩුකිරීමට හැකිවිය.
- ආ. 2018 දී ණය කළඹ තුළ ඉහළ අවදානම අගය කිරීම/වර්ධනය පාලනය කිරීම.
- ඇ. අතරු නියමිත ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාලීම පිණිස 2018 ජූනි 30 දිනෙන් අවසන් වන මාස හයක කාලසීමාව සඳහා අතරු ලාභ සහතිකපතක් ක්‍රියාවේ යොදවන ලදී.
- ඈ. ණයකර නිකුතුවට පහසුකම් ඇති කිරීම සඳහා මහජන බැංකු පනත සංශෝධනය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලදී.

2019

- අ. බැංකුවට එහි ලාභාංශ ගෙවීම් 2018 දී පැවති 20.0% 2019 දී 18.7% දක්වා තවදුරටත් අඩුකිරීමට හැකිවිය.
- ආ. නියමිත ප්‍රාග්ධනය අඩුවීම වලක්වා ගැනීම පිණිස 2019 මාර්තු 31 දිනෙන් අවසන් වන මාස තුන, 2019 ජූනි 30 දිනෙන් අවසන් වන මාස හය සහ 2019 සැප්තැම්බර් 30 දිනෙන් අවසන්වන මාස නවය සඳහා අතරු ලාභ සහතිකපතක් ක්‍රියාවේ යොදවන ලදී.
- ඇ. මහජන බැංකු පනතේ සංශෝධනය 2019 සැප්තැම්බර් අවසන් කරන ලදී.
- ඈ. ඒ අනුව බැංකුවට එහි පළමු බාසල් III, II ස්ථර ප්‍රාග්ධන අනුකූල නිකුතුව නිකුත් කර ගැනීමට හැකිවිය. රුපියල් බිලියන 10.0ක මුළු මුදලක් 2018 නොවැම්බර් 8 දින රැස්කරන ලදී.
- එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථාවර අරමුදල් සහ තෝලනය කිසිදු ව්‍යතිරේඛයක් නොමැතිවම අදාළ පරිදි 2018 සහ 2019 තුළ සියලුම බාසල් III අවදානම් පාලන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරාලීමට හැකිවිය.

2020 සැලැස්ම

- බැංකුව එහි නියමිත ප්‍රාග්ධන මට්ටම්වලට සහයවීම සඳහා සාධාරණව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියක ස්ථීරව සහ අඛණ්ඩව නියලී සිටී.
- 2020දී පහත සඳහන් දෑ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- අ. අවශ්‍ය අනුමැතියෙන් එහි ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීම. මෙය බැංකුවට නියමිත අනුමැතීන්ට යටත්ව එහි II ස්ථර ප්‍රාග්ධන මට්ටම් වැඩි කර ගැනීමට හැකියාව ඇති කරයි.
- ආ. බාසල් III මුළු ප්‍රාග්ධන අනුකූල ණයකර තුළ රුපියල් බිලියන 8.0ක් අවමයක් නිකුත් කිරීම.
- ඇ. වසර තුළ එහි ලාභාංශ/බදු ගෙවීම් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගැනීම.

ආකෘතිය 7: ප්‍රමිත කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම ණය අවදානම් වත්කම් සහ ණය අවදානම් අවම කිරීමේ ප්‍රතිඵල - බැංකුව

2019 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පෙර			ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පසු			අවදානම් බර මත තැබූ වත්කම් ඝනත්වය රු. '000	අවදානම් බර මත තැබූ වත්කම් (%)
	ශේෂ පත්‍රය තුළ වත්කම්	ශේෂ පත්‍රයේ බැහැර වත්කම්	එකතුව	ශේෂ පත්‍රය තුළ වත්කම්	ශේෂ පත්‍රයේ බැහැර වත්කම්	එකතුව		
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000		
ණය අවදානම සඳහා මුළු ණය අවදානම මත බර තබන ලද ප්‍රමාණය	1,794,596,948	364,396,256	2,158,993,204	1,673,141,565	85,700,340	1,758,841,906	650,675,272	37
මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	829,059,528	34,507,963	863,567,491	745,914,337	0	745,914,337	30,730,516	4
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්	111,066,548	184,276,130	295,342,679	111,066,548	25,882,939	136,949,488	78,781,418	58
බැංකුවේ වත්කම් මත හිමිකම්	12,713,010	0	12,713,010	12,713,010	0	12,713,010	4,079,104	32
මූල්‍ය ආයතන මත හිමිකම්	10,321,902	0	10,321,902	10,321,902	0	10,321,902	5,369,002	52
සංස්ථාපිත ආයතන මත හිමිකම්	92,368,147	122,651,159	215,019,306	92,194,449	55,225,200	147,419,649	132,150,592	90
සිල්ලර හිමිකම්	372,724,144	22,961,004	395,685,148	348,206,775	4,592,201	352,798,976	283,212,677	80
රභං මගින් සුරැකුම් කරන ලද හිමිකම්	162,582,929	0	162,582,929	162,582,929	0	162,582,929	31,908	0
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	62,007,332	0	62,007,332	62,007,332	0	62,007,332	31,003,666	50
අක්‍රීය වත්කම්	23,361,466	0	23,361,466	23,361,466	0	23,361,466	28,482,214	122
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	793,542	0	793,542	793,542	0	793,542	1,983,856	250
මුදල් අයිතම	49,252,071	0	49,252,071	49,252,071	0	49,252,071	123,116	0
වෙනත් වත්කම්	68,346,329	0	68,346,329	54,727,204	0	54,727,204	54,727,204	100

ආකෘතිය 7: ප්‍රමිත කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම ණය අවදානම් වත්කම් සහ ණය අවදානම් අවම කිරීමේ ප්‍රතිඵල - සමූහය

2019 දෙසැම්බර් 31 දිනට	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පෙර			ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම අවම කිරීමට පසු			අවදානම් බර මත තැබූ වත්කම් ඝනත්වය රු. '000	අවදානම් බර මත තැබූ වත්කම් (%)
	ශේෂ පත්‍රය තුළ වත්කම්	ශේෂ පත්‍රයේ බැහැර වත්කම්	එකතුව	ශේෂ පත්‍රය තුළ වත්කම්	ශේෂ පත්‍රයේ බැහැර වත්කම්	එකතුව		
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000		
ණය අවදානම සඳහා මුළු ණය අවදානම මත බර තබන ලද ප්‍රමාණය	1,969,790,022	371,466,113	2,341,256,135	1,848,334,640	87,694,261	1,936,028,901	815,617,770	42
මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	838,863,484	34,507,963	873,371,447	755,718,293	0	755,718,293	30,730,516	4
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්	111,066,548	184,276,130	295,342,679	111,066,548	25,882,939	136,949,488	78,781,418	58
බැංකුවේ වත්කම් මත හිමිකම්	14,987,176	0	14,987,176	14,987,176	0	14,987,176	4,895,450	33
මූල්‍ය ආයතන මත හිමිකම්	10,365,254	0	10,365,254	10,365,254	0	10,365,254	6,400,135	62
සංස්ථාපිත ආයතන මත හිමිකම්	92,368,147	129,721,016	222,089,163	92,194,449	57,219,121	149,413,570	134,144,513	90
සිල්ලර හිමිකම්	522,070,286	22,961,004	545,031,290	497,552,917	4,592,201	502,145,117	432,558,819	86
රභං මගින් සුරැකුම් කරන ලද හිමිකම්	162,582,929	0	162,582,929	162,582,929	0	162,582,929	31,908	0
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	62,007,332	0	62,007,332	62,007,332	0	62,007,332	31,003,666	50
අක්‍රීය වත්කම්	25,862,953	0	25,862,953	25,862,953	0	25,862,953	30,983,701	120
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	0	0	0	0	0	0	0	0
මුදල් අයිතම	50,032,260	0	50,032,260	50,032,260	0	50,032,260	123,116	0
වෙනත් වත්කම්	79,583,653	0	79,583,653	65,964,528	0	65,964,528	65,964,528	100

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 8: ප්‍රමිති කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම: වත්කම් පන්ති සහ අවදානම් බර අනුව වත්කම් - බැංකුව

විස්තරය	2019 දෙසැම්බර් 31 දින පැවති පරිදි (රු. '000) (ණය සංරක්ෂණ සාධකය සහ ණය අවදානම් කළමාකරණයෙන් පසු)							මුළු ණය වත්කම් මුදල	
	අවදානම් බර	0%	20%	50%	75%	100%	150%		>150%
වත්කම් පන්ති									
මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	454,852,336	291,062,001	-	-	-	-	-	-	745,914,337
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්	-	72,710,088	-	-	64,239,400	-	-	-	136,949,488
බැංකුවේ වත්කම් මත හිමිකම්	-	7,635,072	5,051,697	-	26,242	-	-	-	12,713,010
මූල්‍ය ආයතන මත හිමිකම්	-	1,500,000	7,505,800	-	1,316,102	-	-	-	10,321,902
සංස්ථාපිත ආයතන මත හිමිකම්	-	4,532,622	23,546,022	-	119,080,901	260,104	-	-	147,419,649
සිල්ලර හිමිකම්	162,423,387	159,542	-	278,345,192	74,453,783	-	-	-	515,381,904
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	62,007,332	-	-	-	-	-	62,007,332
අක්‍රීය වත්කම්	-	-	162,326	-	12,795,318	10,403,822	-	-	23,361,466
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	-	-	-	-	793,542	-	793,542
මුදල් අයිතම සහ වෙනත් වත්කම්	48,636,493	615,578	-	-	54,727,204	-	-	-	103,979,276
එකතුව	665,912,217	378,214,903	98,273,177	278,345,192	326,638,949	10,663,925	793,542	1,758,841,906	

ආකෘතිය 8: ප්‍රමිති කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම: වත්කම් පන්ති සහ අවදානම් බර අනුව වත්කම් - සමූහය

විස්තරය	2019 දෙසැම්බර් 31 දින පැවති පරිදි (රු. '000) (ණය සංරක්ෂණ සාධකය සහ ණය අවදානම් කළමාකරණයෙන් පසු)							මුළු ණය වත්කම් මුදල	
	අවදානම් බර	0%	20%	50%	75%	100%	150%		>150%
වත්කම් පන්ති									
මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	464,656,292	291,062,001	-	-	-	-	-	-	755,718,293
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්	-	72,710,088	-	-	64,239,400	-	-	-	136,949,488
බැංකුවේ වත්කම් මත හිමිකම්	-	8,712,581	6,243,323	-	31,272	-	-	-	14,987,176
මූල්‍ය ආයතන මත හිමිකම්	-	-	7,930,238	-	2,435,016	-	-	-	10,365,254
සංස්ථාපිත ආයතන මත හිමිකම්	-	4,532,622	23,546,022	-	121,074,822	260,104	-	-	149,413,570
සිල්ලර හිමිකම්	162,423,387	159,542	-	278,345,192	223,799,925	-	-	-	664,728,046
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	62,007,332	-	-	-	-	-	62,007,332
අක්‍රීය වත්කම්	-	-	162,326	-	15,296,805	10,403,822	-	-	25,862,953
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	-	-	-	-	-	-	-
මුදල් අයිතම සහ වෙනත් වත්කම්	49,416,682	615,578	-	-	65,964,528	-	-	-	115,996,789
එකතුව	676,496,362	377,792,412	99,889,241	278,345,192	492,841,768	10,663,925	-	1,936,028,901	

ආකෘතිය 9: සම්මත මිනුම්කරණ ක්‍රමය යටතේ වෙළඳපොල අවදානම

	බැංකුව		සමූහය	
	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000	2019 දෙසැම්බර් 31 දිනට රු. '000	2018 දෙසැම්බර් 31 දිනට රු. '000
(අ) පොලී අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	419,575	534,185	419,575	534,185
පොදු පොලී අනුපාත අවදානම	408,483	371,277	408,483	371,277
(i) ශුද්ධ දිගු හෝ කෙටි පිහිටීම	408,483	371,277	408,483	371,277
(ii) තිරස් නිෂේධනය	-	-	-	-
(iii) සිරස් නිෂේධනය	-	-	-	-
(iv) විකල්ප	-	-	-	-
විශේෂිත පොලී අනුපාත අවදානම	11,092	162,908	11,092	162,908
(ආ) ස්කන්ධ සඳහා අවදානම් බර තැබූ වත්කම්	434,005	275,707	710,080	337,137
(i) පොදු ස්කන්ධ අවදානම	227,615	138,805	366,019	170,710
(ii) විශේෂිත ස්කන්ධ අවදානම	206,390	136,902	344,061	166,427
(ඇ) විදේශ විනියම සහ රත්‍රං සංචිත සඳහා අවදානම් බර තැබූ වත්කම්	46,628	162,551	46,628	162,551
(ඈ) වෙළඳපොල අවදානම සඳහා ප්‍රාග්ධන භාරය (අ)+(ආ)+(ඇ)	900,207	972,443	1,176,283	1,033,873
වෙළඳපොල අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	6,430,053	7,552,947	8,402,021	8,030,076

ආකෘතිය 10: මූලික දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම

	බැංකුව				සමූහය			
	දළ ආදායම				දළ ආදායම			
	1 වැනි වර්ෂය	2 වැනි වර්ෂය	3 වැනි වර්ෂය	සාමාන්‍යය	1 වැනි වර්ෂය	2 වැනි වර්ෂය	3 වැනි වර්ෂය	සාමාන්‍යය
මූලික දර්ශක ප්‍රවේශය දළ ආදායම (රු. '000)	61,963,686	70,029,465	71,151,661	67,714,937	77,625,737	89,987,284	93,802,096	87,138,372
මෙහෙයුම් අවදානම සඳහා ප්‍රාග්ධන භාරය (රු. '000)								
මූලික දර්ශක ප්‍රවේශය	15%	9,294,553	10,504,420	10,672,749	10,157,241	11,643,861	13,498,093	14,070,314
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ මුදල (රු. '000)								
මූලික දර්ශක ප්‍රවේශය	7.1%	66,389,664	75,031,570	76,233,923	72,551,719	83,170,433	96,414,947	100,502,246

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 11: ගිණුම්කරණ සහ නියාමනමය විෂයයන් අතර වෙනස්කම් සහ නියාමනමය අවදානම් ප්‍රභේද සමග මූල්‍ය ප්‍රකාශ ප්‍රභේදයන් අනුරූපනය කිරීම - බැංකුව

	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්හි වාර්තා වූ පරිදි ධාරණ අගය (රු. '000)	රෙගුලාසීමය වාර්තාකරණ විෂය යටතේ ධාරණ අගය (රු. '000)	ණය අවදානම් රාමුවට යටත්ව (රු. '000)	වෙළඳපොල අවදානම් රාමුවට යටත්ව (රු. '000)	ප්‍රාග්ධන අඩු කිරීමට යටත්ව (රු. '000)
වත්කම්	1,873,406,218	1,873,406,218	1,790,785,957	80,506,434	2,113,827
මුදල් හා මුදල් සමාන දෑ	50,703,158	50,703,158	50,703,158	-	-
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	38,858,470	38,858,470	38,858,470	-	-
බැංකු වල ඇති තැන්පතු	9,689,132	9,689,132	9,689,132	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	90,560	90,560	90,560	-	-
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	79,514,568	79,514,568		79,514,568	
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැය අනුව					
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	29,771,919	29,771,919	29,771,919	-	-
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	1,310,150,137	1,310,150,137	1,310,150,137	-	-
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	280,935,892	280,935,892	280,935,892		
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව					
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	1,997,896	1,997,896		991,866	1,006,030
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	2,573,067	2,573,067	2,573,067	-	-
පරිපාලිතයන්හි ආයෝජන	1,205,414	1,205,414	798,492	-	406,922
ආශ්‍රිත සමාගම් තුළ ආයෝජන	-	-			
කීර්තිනාමය සහ අස්පාශය වත්කම්	700,875	700,875	-	-	700,875
දේපළ, පිරිසහ හා උපකරණ	34,310,028	34,310,028	34,310,028	-	-
ආයෝජන දේපළ	1,263,045	1,263,045	1,263,045	-	-
පෙර ගෙවුම් කල්බදු	-	-	-	-	-
වෙනත් වත්කම්	31,642,057	31,642,057	31,642,057	-	-
වගකීම්	1,778,441,778	1,778,441,778	-	-	-
බැංකු වලට ගෙවිය යුතු	207,484,446	207,484,446	-	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	59,748	59,748	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	1,491,385,937	1,491,385,937	-	-	-
වෙනත් ණය ගැනීම්	17,324,960	17,324,960	-	-	-
ප්‍රවර්තන බදු බැරකම්	3,775,283	3,775,283	-	-	-
ශුද්ධ විලම්බිත බදු බැරකම්	1,071,797	1,071,797	-	-	-
වෙනත් බැරකම්	34,625,117	34,625,117	-	-	-
යටත් කරන ලද කාල ණය	22,714,490	22,714,490	-	-	-
කොටස් හිමිකරුවන්ගේ හිමිකම්	94,964,440	94,964,440	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	12,201,998	12,201,998	-	-	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	7,315,774	7,315,774	-	-	-
වෙනත් සංචිත	27,368,542	27,368,542	-	-	-
රඳවාගත් ඉපැයුම්	48,078,126	48,078,126	-	-	-
මුළු හිමිකම් හා වගකීම්	1,873,406,218	1,873,406,218	-	-	-
ශේෂ පත්‍රයෙන් බාහිර වගකීම්	363,925,754	363,925,754	363,925,754	-	-
ප්‍රතිලාභනයන්	110,542,802	110,542,802	110,542,802	-	-
ඇපකර	78,306,041	78,306,041	78,306,041	-	-
ණයවර ලිපි	82,058,147	82,058,147	82,058,147	-	-
වෙනත් අසම්භාව්‍ය අයිතම	24,673,760	24,673,760	24,673,760	-	-
ආපසු නොගත් ණය බැඳීම්	69,519,348	69,519,348	69,519,348	-	-
(-) අපේක්ෂිත බැරකම් අලාභය සඳහා දීමනාව/හානිකරණ අලාභයන්	(1,174,344)	(1,174,344)	(1,174,344)	-	-

ආකෘතිය 12: දේශීයව ක්‍රමානුකූල වැදගත් බැංකු (D-SIBs) පිළිබඳ සමූහ ඇගයීම 2019 දෙසැම්බර් 31 දිනට

	රු. '000
ප්‍රමාණ දර්ශකය	
1 කොටස - මුළු නිරාවරණ	
මුළු නිරාවරණ ඇගයීම	2,134,461,039
අන්තර් සම්බන්ධතා දර්ශකය	
2 කොටස - අභ්‍යන්තර මුදල් පද්ධති වත්කම්	
අ. අනෙකුත් මූල්‍ය ආයතන සමඟ තැන්පත්කළ හෝ ණයට දුන් අරමුදල (දෙන ලද බැඳුම් මාර්ගවල භාවිතා නොකළ කොටස ඇතුළුව)	14,090,794
(i) තැන්පත් කළ අරමුදල්	4,758,363
(ii) ණයදීම	9,332,430
ආ. අනෙකුත් මූල්‍ය ආයතන මගින් හිකුත් කළ සුරැකුම්පත් දැරීම	1,066,820
ඇ. අනෙකුත් මූල්‍ය ආයතන සමඟ සුරැකුම්පත් මූල්‍යකරණ ගනුදෙනුවල (SFTs) ශුද්ධ ධනාත්මක වර්තමාන නිරාවරණය	302,082
ඈ. වෙළෙඳපොල වටිනාකමට ශුද්ධ ධනාත්මක සලකුණක් ඇති අනෙකුත් මූල්‍ය ආයතන සමඟ අත්පිට (OTC) ව්‍යුත්පන්න	209,499
අභ්‍යන්තර මුදල් පද්ධති වත්කම්	15,669,194
3 කොටස - අභ්‍යන්තර මුදල් පද්ධති වගකීම්	
අ. අනෙකුත් මූල්‍ය ආයතන සමඟ තැන්පත්කළ හෝ ණයට ලබාගත් අරමුදල (ලබාගත් බැඳුම් මාර්ගවල භාවිතා නොකළ කොටස ඇතුළුව)	235,082,405
(i) තැන්පත්කළ අරමුදල්	16,541,998
(ii) ණයගැනීම	218,540,407
ආ. අනෙකුත් මූල්‍ය ආයතන සමඟ සුරැකුම්පත් මූල්‍යකරණ ගනුදෙනුවල ශුද්ධ සෘණාත්මක වර්තමාන නිරාවරණය	2,278,500
ඇ. වෙළෙඳපොල වටිනාකමට ශුද්ධ සෘණාත්මක සලකුණක් ඇති අනෙකුත් මූල්‍ය ආයතන සමඟ අත්පිට (OTC) ව්‍යුත්පන්න	234,221
අභ්‍යන්තර මුදල් පද්ධති වගකීම්	237,595,125
4 කොටස - හිඟව තිබෙන සුරැකුම්පත්	
හිඟව තිබෙන සුරැකුම්පත්	40,513,091
ආදේශනැති/මූල්‍ය ආයතන යටිතලපහසුකම් දර්ශක	
5 කොටස - වාර්තාකරණ වසර තුළ සිදුකළ ගෙවීම් (අභ්‍යන්තර සමූහ ගෙවීම් රහිත)	
ගෙවීම් කටයුතු	3,083,801,286
6 කොටස - භාරකම් යටතේ වත්කම්	
භාරකම් යටතේ වත්කම්	-
7 කොටස - ණය සහ ස්කන්ධ වෙළෙඳපොල තුළ ප්‍රතිරක්ෂණ ගනුදෙනු	
ප්‍රතිරක්ෂණ කටයුතු	-
8 කොටස - වෙළෙඳ පරිමාව	
අ. කොටස් හෝ සුරැකුම්පත් ගණන	14,216
ආ. ගනුදෙනුවල වටිනාකම	297,060

බාසල් III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

	රු. '000
සංකීර්ණතා දර්ශක	
9 කොටස - අත්පිට ව්‍යුත්පන්නවල කල්පනිත ගණන	
අත්පිට ව්‍යුත්පන්න	30,497,639
10 කොටස - 2 මට්ටමේ වත්කම්	
2 මට්ටමේ වත්කම්	3,045,205
11 කොටස - ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගය යටතේ හෝ අනෙකුත් විස්තීරණ ආදායම් තුළින් සාධාරණ අගයට හඳුනාගත් මූල්‍ය වත්කම්	
අ. ණය උපකරණ	2,604,590
ආ. ස්කන්ධ උපකරණ	2,823,067
ඇ. රජයේ සුරැකුම්පත්	79,324,214
ඈ. ව්‍යුත්පන්න	90,560
12 කොටස - විතෙර වගකීම්	
විතෙර වගකීම් (ව්‍යුත්පන්න සහ අන්‍යන්තර වගකීම් රහිත)	249,360,664
13 කොටස - විතෙර හිමිකම්	
විතෙර හිමිකම් (ව්‍යුත්පන්න සහ අන්‍යන්තර හිමිකම් රහිත)	35,834,471

තිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය



KPMG
(Chartered Accountants)
32A, Sir Mohamed Macan Markar Mawatha,
P. O. Box 186,
Colombo 00300, Sri Lanka.

Tel : +94 - 11 542 6426
Fax : +94 - 11 244 5872
: +94 - 11 244 6058
Internet : www.kpmg.com/lk

මහජන බැංකුව සඳහා ස්වාධීන සහතික වාර්තාව

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා පහත හඳුනාගත් තිරසාරත්මක දර්ශක සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් සහ සීමිත සහතිකයක් ලබාදීම සඳහා මහජන බැංකුවේ (බැංකුව) කළමනාකාරිත්වය විසින් අපව සේවයේ නිරත කර ඇත. තිරසාරත්මක දර්ශක 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා මහජන බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව (වාර්තාව) තුළ ඇතුළත් කෙරේ.

අපගේ සාධාරණ සහතික කිරීමේ සහභාගිත්වය මගින් ආවරණය කළ සාධාරණ සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක පහත දැක්වේ.

සහතිකකළ තිරසාරත්මක දර්ශක	ඒකාබද්ධ වාර්ෂික වාර්තාවේ පිටුව
මූල්‍යමය වැදගත් සිදුවීම්	14

අපගේ සීමිත සහතික කිරීමේ සහභාගිත්වය මගින් ආවරණය කළ සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක පහත දැක්වේ.

සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක	ඒකාබද්ධ වාර්ෂික වාර්තාවේ පිටුව
මූල්‍යමය නොවන වැදගත් සිදුවීම්	15
පහත සඳහන් ප්‍රාග්ධනය පිළිබඳ තොරතුරු ලබා දේ	
මූල්‍ය	63 සිට 68
නිෂ්පාදිත	69 සිට 72
බුද්ධිමය	73 සිට 77
මානව	78 සිට 88
සමාජීය සහ සම්බන්ධතා	89 සිට 105
ස්වභාවික	106 සිට 109

අපගේ නිගමනයන්

මෙම වාර්තාව තුළ දක්වා ඇති කරුණු මත පදනම්ව සහ වයට යටත්ව අපගේ නිගමන සකස් කර ඇත. අප ලබාගෙන ඇති සාක්ෂි ප්‍රමාණවත් බව සහ අපගේ නිගමන සඳහා පදනමක් ලබාදීමට සුදුසු වන බව අපි විශ්වාස කරමු.

සාධාරණ සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක

අපගේ මතය තුළ, 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා ඉහත දක්වා ඇති සාධාරණ සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක සියලුම වැදගත් අංශයන් තුළ ඒකාබද්ධ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශවලට අනුකූලව පිළියෙල කොට ඉදිරිපත් කර ඇත.

සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක

පහත විස්තර කරන පරිදි, ඉටුකළ සීමිත සහතික කිරීමේ ක්‍රියාපටිපාටිය සහ ලබාගත් සාක්ෂි මත පදනම් වී, 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන වර්ෂය සඳහා ඉහත අර්ථ දැක්වීම පරිදි සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක සියලුම වැදගත් අංශයන් තුළ ඒකාබද්ධ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශවලට අනුකූලව පිළියෙල නොකර ඉදිරිපත් කර ඇති බව අපට විශ්වාස කිරීමට තරම් අපගේ අවධානයට යොමු වූ කිසිවක් නොමැත.

කළමනාකාරිත්වයේ වගකීම

ඒකාබද්ධ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශවලට අනුකූලව සාධාරණ සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක සහ සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා කළමනාකාරිත්වය වගකීමට බැඳී සිටී.

මෙම වගකීම්වලට වංචාව හෝ දෝෂය තුළින් සැලකිය යුතු වැරදි සඳහන් කිරීමක් නොමැතිව සාධාරණ සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක සහ සීමිත සහතික කිරීමේ තිරසාරත්මක දර්ශක පිළියෙල කිරීම සඳහා අවශ්‍යයයි කළමනාකාරිත්වය විසින් තීරණය කරන ඒවැනි අභ්‍යන්තර පාලනයන් ස්ථාපිත කිරීම ඇතුළත්ය.

වංචාව වැලැක්වීම සහ සොයාගැනීම සඳහා සහ බැංකුව විභි කටයුතුවලට අදාළ වන හිඟ සහ රෙගුලාසිවලට අනුකූලවන බව හඳුනා ගැනීම සහ සහතික කිරීම සඳහා කළමනාකාරිත්වය වගකීමට බැඳී සිටී.

විමෙස්ම, විස්තරය සහ වාර්තාව පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම හා සම්බන්ධ කාර්ය මණ්ඩලය විධිමත්ව පුහුණු කරන බව, තොරතුරු පද්ධති විධිමත්ව යාවත්කාලීන කරන බව සහ වාර්තාව තුළ යම් වෙනස්වීම් සියලුම සැලකිය යුතු ව්‍යාපාර ඒකකවලට ඇතුළත් කරන බව සහතික කිරීම සඳහා ද කළමනාකාරිත්වය වගකීමට බැඳී සිටී.

KPMG, a Sri Lankan partnership and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity.

- M.R. Mihular FCA
- T.J.S. Rajakarier FCA
- Ms. S.M.B. Jayasekara ACA
- G.A.U. Karunaratne FCA
- R.H. Rajan FCA
- A.M.R.P Alahakoon ACA
- P.Y.S. Perera FCA
- W.W.J.C. Perera FCA
- W.K.D.C. Abeyrathne FCA
- R.M.D.B. Rajapakse FCA
- M.N.M. Shameel ACA
- C.P. Jayatilake FCA
- Ms. S. Joseph FCA
- S.T.D.L. Perera FCA
- Ms. B.K.D.T.N. Rodrigo FCA
- Ms. C.T.K.N. Perera ACA

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Goonewardene ACA

අපගේ වගකීම

අපගේ වගකීම් වන්නේ ඉහත අර්ථ දැක්වීම් අනුව මෙම වාර්තාව තුළ ඇතුළත් සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ බැරකුළුවේ පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ සාධාරණ සහතික කිරීමේ නිගමනයක් සහ සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ සීමිත සහතික කිරීමේ නිගමනයක් ප්‍රකාශ කිරීමයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහතික කිරීමේ නිරතකරණයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති (SLSAE 3000) වේගිකාසික තොරතුරු විගණනය හා සමාලෝචන හැරුණු විට අනෙකුත් දෑ සහතික කිරීමේ ගිවිසුම් සමග අනුකූලව සහතික කිරීම ලබාදීම පිණිස අපි කටයුතු කළෙමු.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහ සඳාචාර සංග්‍රහයේ නිදහස සහ අනෙකුත් සඳාචාර අවශ්‍යතාවන්ට අපි අනුකූල වී ඇත.

SLSAE 3000 මගින් සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක වැදගත් වැරදි සඳහන්වලින් නිදහස් බවට සාධාරණ සහතිකය සහ සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක වැදගත් වැරදි සඳහන්වලින් නිදහස් බවට සීමිත සහතිකය ලබාගැනීමට අපි සැලසුම්කර සහභාගිත්වය ඉටුකළ යුතු වීම අවශ්‍ය කෙරේ.

සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ සාධාරණ සහතිකය

අපගේ සාධාරණ සහතික කිරීමේ සහභාගිත්වය තුළ තෝරාගත් ක්‍රියාපටිපාටි වංචාව හෝ දෝෂය නිසා සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ වැදගත් වැරදි සඳහන්වල අවදානම් තක්සේරු කිරීම ඇතුළුව අපගේ විනිශ්චය මත රඳා පවතී.

එම අවදානම් පිළිබඳ තක්සේරු කිරීම් කරමින්, වාර්තාව පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම පිළිබඳ බැරකුළුවේ අභ්‍යන්තර පාලනයේ වදාලීන්විය පිළිබඳ නිගමනයක් පැහැදිලි කිරීමේ අරමුණ සඳහා නොව, වාතාවරණයන් තුළ සුදුසු සහතික කිරීමේ ක්‍රියාපටිපාටි සැලසුම් කිරීම පිණිස සහතික කිරීමේ තීරණාත්මක දර්ශක බැරකුළුව පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීමට අදාළ අභ්‍යන්තර පාලනයන් අපි සලකා බැලුවෙමු.

එමෙන්ම අපගේ සහභාගිත්වයට සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශකවල අදාළත්වය ඇගයීම, වාර්තාව තුළ සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම තුළ බැරකුළුව විසින් භාවිතාකළ ඒකාබද්ධ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශ වන නිර්ණායකවල සුදුසුබව, ලබාගන්නා ලද මූලාශ්‍රයන්ට මූලය සහ මූලාශ්‍රය නොවන තොරතුරු සම්පාදනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම, බැරකුළුව විසින් සිදුකළ තක්සේරුවල සාධාරණත්වය ඇගයීම සහ සාධාරණ සහතික කිරීමේ තීරණාත්මක දර්ශක ගණනය කිරීම් නැවත ගණනය කිරීම ඇතුළත්ය.

සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ සීමිත සහතිකය

සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ අපගේ සීමිත සහතික කිරීමේ සහභාගිත්වයට විශේෂයෙන් සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළියෙල කිරීම සඳහා වගකියන පුද්ගලයින්ගෙන් විමසුම් කිරීම සහ සුදුසු පරිදි විශ්ලේෂණ සහ අනෙකුත් ක්‍රියාපටිපාටි යොදා ගැනීම ඇතුළත්ය. එම ක්‍රියාපටිපාටි පහත දැක්වේ:

- වැදගත් කරුණු සඳහා තිරසාර ක්‍රමෝපාය සහ ප්‍රතිපත්ති සහ ව්‍යාපාරය තුළ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පෙන්නුම් කළමනාකරණය, ආයතනික සහ තෝරාගත් මට්ටමේ අදාළ කාර්ය මණ්ඩලය සමඟ සම්මුඛ සාකච්ඡා

- බැරකුළුවේ ප්‍රධාන පාර්ශ්වකාර කණ්ඩායම් සඳහා වැදගත් කරුණු තීරණය කිරීම සඳහා බැරකුළුවේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කළමනාකරණයෙන් විමසීම්
- සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළියෙල කිරීම සඳහා වගකියන ආයතනික සහ තෝරාගත් මට්ටමේ අදාළ කාර්ය මණ්ඩලය සමඟ විමසීම්
- වාර්තාගත තොරතුරුවල එකතුව ඇතුළුව සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක රැස්කිරීමට සහ වාර්තා කිරීමට භාවිතා කළ පද්ධති සහ ක්‍රම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමසීම්
- අදාළ සියලුම තොරතුරු මෙම වාර්තාව තුළ සුදුසු පරිදි යොදාගෙන ඇති බව තීරණය කිරීමට ආදර්ශ පදනමක් මත අදාළ පාදක මූලාශ්‍රයට සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක සැසඳීමට
- මෙම වාර්තාව තුළ ඉදිරිපත් කරන සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක බැරකුළුවේ තිරසාර කාර්යසාධනය පිළිබඳ අපගේ සමස්ත දැනුමට, පළපුරුද්දට අනුකූලවන බව තීරණය කිරීමට එම දර්ශක කියවීම
- සාධක සම්බන්ධව යම් වැදගත් වැරදි සටහන් තිබේද යන්න හෝ අපගේ සහතික කිරීමේ සහභාගිත්වයේ කොටසක් ලෙස ලබාගත් අපගේ අවබෝධය මත පදනම් වී වැදගත් අනුරූප නොවන දෑ තීරණය කිරීමට වාර්තාවේ ඉතිරිය කියවීම

සීමිත සහතික කිරීමේ සහභාගිත්වයක් තුළ ඉටුකළ ක්‍රියාපටිපාටි ස්වභාවය සහ කාලීනව වෙනස්වන අතර සාධාරණ සහතික කිරීමේ සහභාගිත්වයක් තුළ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකි. සීමිත සහතික කිරීමේ සහභාගිත්වයක් තුළ ලබාගත් සහතික කිරීමේ මට්ටම සාධාරණ සහතික කිරීමේ සහභාගිත්වයක් ඉටුකිරීමෙන් පසු ලබාගත හැකිවන සහතිකයට වඩා සැලකිය යුතු ලෙස අඩුය. ඒ අනුව, සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක පිළිබඳ සාධාරණ සහතික කිරීමේ නිගමනයක් අපි ප්‍රකාශ නොකරමු.

අපගේ වාර්තාවේ අරමුණ

අපගේ සහභාගිත්වයේ නියමයන්ට අනුව, බැරකුළුවේ සාධාරණ සහ සීමිත සහතික කිරීමේ තීරණාත්මක දර්ශක වෙනත් අරමුණක් සඳහා හෝ යම් වෙනත් සංදර්භයක් තුළ නොව ඒකාබද්ධ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මාර්ගෝපදේශවලට අනුකූලව පිළියෙල කරන බව තීරණය කිරීමේදී අධ්‍යක්ෂවරුන්ට සහයවීමේ අරමුණ සඳහා මෙම සහතික කිරීමේ වාර්තාව බැරකුළුව වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත.

අපගේ වාර්තාව භාවිතා කිරීමේ සීමාවන්

වෙනත් අරමුණක් සඳහා හෝ යම් වෙනත් සංදර්භයක් තුළ බැරකුළුව හැර අපට විරෝධීව අයිතිවාසිකම් අත්කර ගැනීමට අපේක්ෂා කරන යම් පාර්ශ්වයක් මගින් අපගේ වාර්තාව භාවිතා කිරීම සඳහා සුදුසු ලෙසට හෝ විශ්වාසය තැබීමට සලකා නොබැලිය යුතුය. අපගේ වාර්තාවට හෝ එහි කොටසකට පිවිසුම ලබාගන්නා සහ අපගේ වාර්තාව කෙරෙහි විශ්වාසය තබන බැරකුළුව නොවන යම් පාර්ශ්වයක් (හෝ එහි යම් කොටසක්) ඔහුට අයත් අවදානම මත එසේ කළයුතු වේ. හිතිය මගින් අවසර දී ඇති සම්පූර්ණ ප්‍රමාණයට, අපි කිසිදු වගකීමක් හැර ගැනීම හෝ පිළි ගැනීම සිදු නොකරන අතර මෙම ස්වාධීන සහතික කිරීමේ වාර්තාව සඳහා හෝ අපි ලබා වී ඇති නිගමනයන් සඳහා අපගේ කාර්යය වෙනුවෙන් බැරකුළුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට යම් වගකීම් අපි ප්‍රතික්ෂේප කරමු.

වරලත් ගණකාධිකාරීවරු
කොළඹ

2020 මාර්තු 31

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - “අනුකූලතා” විකල්පය: මූලික

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - “මූලික අනුකූලතා”

GRI සම්මත හෙළදරව් කිරීම්	පිටු අංක(ය)	සටහන්
ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - “මූලික අනුකූලතා”		
GRI 102: පොදු අනාවරණ		
1. ආයතනික පැතිකඩ		
102-1 ආයතනයේ නම	324	
102-2 ක්‍රියාකාරකම්, සන්නාම, නිපැයුම් සහ සේවා	90 සහ 91	
102-3 ප්‍රධාන කාර්යාලය පිහිටි ස්ථානය	324	
102-4 මෙහෙයුම් සිදුකෙරෙන ස්ථානය	71	
102-5 හිමිකාරත්වයෙහි ස්වභාවය සහ නෛතික ස්වරූපය	193 සහ 324	
102-6 සේවා සපයනු ලබන වෙළඳපොල	71	
102-7 ආයතනයේ පරිමාණය	14 සහ 15	
102-8 සියලුම සේවකයින් පිළිබඳ තොරතුරු	80	
102-9 සැපයුම් දාමය	97	
102-10 ආයතනය සහ එහි සැපයුම් දාමය වෙත සැලකිය යුතු වෙනස්වීම්		කාලපරිච්ඡේදය තුළ ආයතනය සහ එහි සැපයුම් දාමය තුළ කිසිදු සැලකිය යුතු වෙනස්වීමක් සිදු නොවීය.
102-11 පූර්වරක්ෂණ ප්‍රතිපත්තිය හෝ ප්‍රවේශය	3	
102-12 බාහිර ප්‍රවේශය	2	
102-13 සංගම් වල සාමාජිකත්වය	97	
2. ක්‍රමෝපාය		
102-14 ආයතනයේ ජ්‍යෙෂ්ඨතම තීරණ ගනු ලබන්නාගේ ප්‍රකාශය	16-19	
102-15 ප්‍රධාන බලපෑම් අවදානම් සහ අවස්ථා	110-138	
3. ආචාරධර්ම සහ අවංකත්වය		
102-16 වටිනාකම්, ප්‍රතිපත්ති, ප්‍රමිතීන් සහ වර්ග සම්මතයන්	7 සහ 88	
102-17 උපදේශන ශාන්ත්‍රණයන් සහ ආචාර ධර්ම ආශ්‍රිත ගැටළු	88	
4. පාලනය		
102-18 පාලන ව්‍යුහය	153 සහ 159	
102-19 අධිකාරත්වය පැවරීම	159	
102-22 උසස්ම පාලන මණ්ඩලයේ සහ එහි කමිටුවේ සංයුතිය	24 සිට 27, 153 සහ 154	
102-23 උසස්ම පාලන මණ්ඩලයේ සභාපතිත්වය	24 සිට 27, 154 සහ 156	
102-24 උසස්ම පාලන මණ්ඩලය නාමයෝජනා කිරීම සහ තෝරාගැනීම	154 සහ 157	
102-25 බැඳියා පිළිගැනීම	162 සහ 168	
102-26 අරමුණ, වටිනාකම් සහ ක්‍රමෝපාය සැකසීමේදී උසස්ම පාලන මණ්ඩලයේ කාර්යභාරය	88	
102-30 අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ ඵලදායීතාවය	110 - 138	
102-31 ආර්ථික, සමාජ හා පාරිසරික තේමාවන් සමාලෝචනය		සෑම අධ්‍යක්ෂ මණ්ඩල හා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීමකදීම, අදාළ කමිටු වලදී ගනු ලබන ව්‍යාපාරික තීරණ වල ආර්ථික, සමාජ හා පාරිසරික බලපෑම පිළිබඳව අවධානය යොමු කෙරේ.
102-32 තිරසාරත්ව වාර්තාකරණයේදී උසස්ම පාලන මණ්ඩලයේ කාර්යභාරය	159	
102-33 කාර්යභාරය බරපතල ගැටළු පිළිබඳ සන්නිවේදනය	154	
102-34 බරපතල ගැටළු වල ස්වභාවය සහ මුළු සංඛ්‍යාව	171	
102-35 පාරිශ්‍රමික ප්‍රතිපත්ති	167	
102-36 පාරිශ්‍රමික නිර්ණය කිරීමේ ක්‍රියාවලිය	167	

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දැරීමකය -
“අනුකූලතා” විකල්පය: මූලික

GRI සම්මත හෙළදරව් කිරීම්	පිටු අංක(ය)	සටහන්
5. පාර්ශ්වකාර සහභාගීත්වය		
102-40 පාර්ශ්වකාර සමූහයන්හි ලැයිස්තුව	60 සිට 62	
102-41 සාමූහික කෙටිල් කිරීමේ ගිවිසුම්	88	
102-42 පාර්ශ්වකරුවන් හඳුනාගැනීම සහ තෝරාගැනීම	60 සිට 62	
102-43 පාර්ශ්වකාර සහභාගීත්වය සඳහා ප්‍රවේශය	60 සිට 62	
102-44 ඉස්මතු වූ ප්‍රධාන තේමාවන් සහ ගැටළු	60 සිට 62	
6. ප්‍රයෝගික වාර්තාකරණ		
102-45 සංකලිත මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් ආයතන	2	
102-46 වාර්තාකරණ අන්තර්ගත සහ තේමා සීමාවන් හිරවවන කිරීම	2 සහ 51 සිට 54	
102-47 ප්‍රමාණාත්මක සීමාවන් ලැයිස්තුව	51 සිට 54	
102-48 තොරතුරු නැවත ප්‍රකාශයන්	2	
102-49 වාර්තාකරණයේ වෙනස්වීම්	2	
102-50 වාර්තාකරණ කාලසීමාව	2	
102-51 ආසන්නතම පූර්ව වාර්තාව හිකුත් කළ දිනය	1	
102-52 වාර්තාකරණ චක්‍රය	2	
102-53 වාර්තාව පිළිබඳ ප්‍රශ්න විමසිය යුතු ස්ථානය	3	
102-54 GRI ප්‍රමිතීන්ට අනුකූලව වාර්තා කිරීම් පිළිබඳ ප්‍රකාශ	2	
102-55 GRI අන්තර්ගත දැරීමකය	317 සිට 320	
102-56 බාහිර සහතික කිරීම	3	
GRI 103: කළමනාකාරීත්ව ප්‍රවේශය		
103-1 ප්‍රමාණාත්මක තේමාවන් සහ ඒවායේ සීමාවන් පැහැදිලි කිරීම	51 සිට 54	
103-2 කළමනාකාරීත්ව ප්‍රවේශය සහ එහි සංරචකයන්	51 සිට 54	
103-3 කළමනාකාරීත්ව ප්‍රවේශය තක්සේරුකරණය	51 සිට 54	
GRI විශේෂිත හෙළදරව් කිරීම්		
ආර්ථිකමය තේමාවන්		
GRI 201: ආර්ථික කාර්යසාධනය		
201-1 උත්පාදනය කරන ලද සහ බෙදාහරින ලද සෘජු ආර්ථික වටිනාකම	100	
201-2 කාලගුණ විපර්යාසයන් හේතුවෙන් මූල්‍යමය බලපෑම් සහ වෙනත් අවදානම් සහ අවස්ථාවන්		කාලගුණ විපර්යාස මගින් අපගේ ව්‍යාපාරය වෙත සැලකිය යුතු බලපෑමක් ඇති නොවේ අපගේ ව්‍යාපාරය වෙත කාලගුණ විපර්යාස වල බලපෑම කාණ්ඩගත කිරීම සඳහා කිසිදු වාර්තාවක් පවත්වා ගෙනයාමක් සිදුනොවීය.
201-3 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් ආශ්‍රිත බැඳීම් සහ වෙනත් විශ්‍රාම සැලසුම්	201	
GRI 202: වෙළඳපොල හිඟ්ප්පනය		
202-1 දේශීය අවම වේගනයට සාපේක්ෂව ස්ත්‍රී පුරුෂභාවය අනුව සම්මත ප්‍රවේශ මට්ටම් වේගන අනුපාතිකයන්		බැංකුකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු ප්‍රවේශ මට්ටමේ වේගන අනුපාතිකයක නියම කරනු ලැබ නැත. කෙසේවුවද බැංකුවේ ප්‍රවේශ මට්ටමේ වේගනය පාහික අවම වේගන අනුපාතිකයට වඩා ඉහළ වේ.
202-2 දේශීය ප්‍රජාව අතුරින් සේවයට බඳවාගත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කොටස	82	
GRI 203: වතු ආර්ථිකමය බලපෑම්		
203-1 යටිතල පහසුකම් සඳහා ආයෝජන සහ සහාය දැක්වීම්	104 සහ 105	
203-2 වැදගත් වතු ආර්ථිකමය බලපෑම්	93	
GRI 204: ප්‍රයම්පාදන භාවිතාවන්		
204-1 දේශීය සැපයුම්කරුවන් සම්බන්ධ විදුලි කොටස	96	

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය -
 “අනුකූලතා” විකල්පය: මූලික

GRI සම්මත හෙළදරව් කිරීම්	පිටු අංක(ය)	සටහන්
GRI 205: දූෂණ මර්දනය		
205-1 අවදානම් ආශ්‍රිත දූෂණ සම්බන්ධයෙන් ඇගයුමට ලක් කරන ලද මෙහෙයුම්		බැංකුව මගින් අධුන්ධවම සියළුම හිඡ්පාදන ක්‍රියාවලීන් සහ ක්‍රියාකාරකම් සම්බන්ධ අනාගතයේදී ඇති විය හැකි මෙහෙයුම් අවදානම් බලපෑම පිළිබඳව තක්සේරු කෙරේ.
205-2 දූෂණ මර්දන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් සම්බන්ධ දැනුවත් කිරීම සහ පුහුණුව	88	
205-3 දූෂණ සම්බන්ධ තහවුරු කරන ලද සිදුවීම් සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග	88	
GRI 206: තරඟකාරී හැසිරීමට විරෝධය		
206-1 තරඟකාරී හැසිරීමට විරෝධය, විශ්වාස විරෝධය සහ ඒකාධිකාරී ව්‍යවහාර සඳහා හිතීමය ක්‍රියාමාර්ග	90	
පාරිසරික තේමාවන්		
GRI 302: බලශක්තිය		
302-1 ආයතනය තුළ බලශක්ති පරිභෝජනය	108 සහ 109	
302-2 ආයතනයෙන් පිටත බලශක්ති පරිභෝජනය	108 සහ 109	
302-3 බලශක්ති තීව්‍රතාව	108 සහ 109	
302-4 බලශක්ති පරිභෝජනය අඩුකිරීම	108 සහ 109	
සමාජයීය තේමාවන්		
GRI 401: සේවා හිඳුක්තිය		
401-1 නව සේවක බඳවාගැනීම් සහ සේවක පිරිවැරදීම	81, 86 සහ 87	
401-2 තාවකාලික හෝ අර්ධකාලීන සේවකයින් වෙත පිරිනමනු නොලබන පූර්ණ කාලීන සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ	84	
401-3 ප්‍රසූත හිවාඩු	84	
GRI 402: ශ්‍රමික/කළමනාකාරිත්ව සබඳතා		
303-5 මෙහෙයුම් වෙනස්වීම් සම්බන්ධ අවම දැනුම්දීමේ කාලසීමා	87	
GRI 403: වෘත්තීයමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව		
403-1 විධිමත් හවුල්කාර කළමනාකාරිත්ව - සේවක සෞඛ්‍ය හා සුරක්ෂිතතා කමිටුවල සේවක නියෝජනය	84	
403-2 ආබාධයට ලක්වීමේ ස්වභාවය සහ අනුපාතය, වෘත්තීයමය ව්‍යාධීන්, අහිමි දින ගණන සහ සේවයට නොපැමිණීම සහ සේවා ආශ්‍රිත පහසුකම් සංඛ්‍යාව		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් නැත.
403-3 සිය වෘත්තීය ආශ්‍රිතව ඉහළ ව්‍යාධි ඇතිවීමේ හෝ ඉහළ අවදානමට මුහුණ දෙන සේවකයින්		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් නැත.
GRI 404: පුහුණුව සහ අධ්‍යාපනය		
404-1 සේවකයකු සඳහා වසරකට පුහුණු පැය සාමාන්‍යය	82	
404-2 සේවක හිපුණුතා සංවර්ධන සහ පරිවර්තනීය සහයෝගීතා වැඩසටහන්	82	
404-3 නිරන්තරයෙන් කාර්යසාධන හා සේවා ප්‍රගති සමාලෝචනයන් හිමි වන සේවක ප්‍රතිශතය	83	
GRI 405: විවිධත්වය සහ සමාන අවස්ථා		
405-1 පාලන මණ්ඩලවල සහ සේවකයින්ගේ විවිධත්වය	80	
405-2 ස්ත්‍රී/පුරුෂ මූලික වැටුප් සහ පාරිශ්‍රමික අනුපාතිකය	83	
GRI 406: වෙනස් ලෙස නොසැලකීම		
406-1 වෙනස් ලෙස සැලකීමේ සිදුවීම් සහ ගනු ලැබූ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග	84	
GRI 407: රැස්වීමේ සහ සාමූහික කේවල් කිරීමේ හිඳුනස		
407-1 රැස්වීමේ හිඳුනස සහ සාමූහික කේවල් කිරීමේ හිඳුනස සඳහා අයිතිය අවදානමක් වියහැකි මෙහෙයුම් සහ සැපයුම්කරුවන්		නැත

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය -
 “අනුකූලතා” විකල්පය: මූලික

GRI සම්මත හෙළදරව් කිරීම්	පිටු අංක(ය)	සටහන්
GRI 413: දේශීය ප්‍රජාවන්		
413-1 දේශීය ප්‍රජා සහභාගීත්වය බලපෑම් ඇගයුම සහ සංවර්ධන වැඩසටහන් ආශ්‍රිත මෙහෙයුම්	101	
413-2 දේශීය ප්‍රජාවන් වෙත සැලකිය යුතු සැබෑ හා සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ මෙහෙයුම්		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් නැත.
GRI 416: ගනුදෙනුකාර සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව		
416-1 නිපැයුම් හා සේවා කාණ්ඩයන්හි සෞඛ්‍ය හා සුරක්ෂිතතා බලපෑම්	95	
416-2 තක්සේරුකරණය	95	
GRI 417: අලෙවිකරණය සහ ලාංඡනකරණය		
417-1 නිපැයුම් සහ සේවා තොරතුරු සහ ලාංඡනගත කිරීමේ අවශ්‍යතා	92	
417-2 නිපැයුම් සහ සේවා තොරතුරු සහ ලාංඡනගත කිරීමේ අවශ්‍යතා කෙරෙහි අනුකූල නොවන සිදුවීම්	92	
417-3 අලෙවි සන්නිවේදනය ආශ්‍රිත අනුකූල නොවන සිදුවීම්	92	
GRI 418: ගනුදෙනුකාර රහස්‍යභාවය		
418-1 ගනුදෙනුකාර රහස්‍යභාවය කඩකිරීම් සහ ගනුදෙනුකාර දත්ත අහිමිවීම් ආශ්‍රිත වූ පැමිණිලි	95	

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී හා වර්තා කිරීමේ දී එහි කළමනාකරුවන් විසින් තෝරාගෙන නොවෙනස්ව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති රීති හා පිළිවෙත්ය.

උපචිත පදනම්

ගනුදෙනු හා වෙනත් සිදුවීම් සිදු වූ කල මුදල් හෝ ඊට සමානතා ලැබීමක් හෝ ගෙවීමක් ගැන නොසලකා එම ගනුදෙනුවෙහි ප්‍රතිඵලය හඳුනාගැනීම.

ක්‍රමක්ෂය

අස්පෘශ්‍ය වත්කමක ප්‍රයෝජනවත් ආයුකාලය මත ක්ෂය විය හැකි අගයක් ක්‍රමානුකූලව වෙන් කිරීම. ක්ෂය කිරීම හා ක්‍රමක්ෂය යන දෙකෙහිම ඇත්තේ එකම තේරුමකි.

ආයුගණක ආගන්තුක

අරමුදලක සාමාන්‍ය පිරිවැය, එහි ආයුගණක උපචිත බැරකම, එහි වත්කම් වල ආයුගණක අගය සහ අනෙකුත් අදාළ පිරිවැය සහ අගයන් ආගන්තුක කිරීම මගින් එහි අගය නිශ්චය කිරීම.

ක්‍රමක්ෂය කරන ලද පිරිවැය

ප්‍රධාන ආපසු ගෙවීම් අඩු කළ මුළු මුදල් ප්‍රමාණය අතර යම් වෙනසකට සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිතා කරමින් සමුච්චිත ක්‍රමක්ෂය එකතු කළ හෝ අඩු කළ හා අක්‍රියවීම හෝ ලබාගත නොහැකි වීම හේතුවෙන් යම් අඩු කිරීමක් (සෘජුව හෝ දීමනා ගිණුමක් භාවිතා කිරීමෙන්) වේ නම් එය අඩු කළ මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය බැරකමක් මුල් හඳුනාගැනීමේදී මනිනු ලබන ප්‍රමාණය.

ආශ්‍රිත සමාගම්

ධාරක සමාගමට එහි කාර්යයන්ට සහභාගි වීමට අයිතියක් ඇති මෙන්ම එහි මෙහෙයුම් හා මූල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කළ හැකි පරිපාලිත සමාගමක් නොවන සමාගමකි.

අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම්

අලෙවිය සඳහා ඇති යනුවෙන් නම් කර ඇති හෝ (අ) ණය හා ලබීය යුතු (ආ) කල්පිරීම තෙක් රඳවා ගන්නා ආයෝජන හෝ (ඇ) ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගයේදී මූල්‍ය වත්කම් වෙනුවෙන් වර්ගීකරණය කර හැකි මූල්‍ය වත්කම්.

වර්ගීකරණ ලද බිල්පත

මුහුණත වටිනාකමට අඩුවෙන් මිලදී ගෙන එම මිල වෙනස බිල්පතෙහි වලංගු කාලය මත පොලිය ලෙස සලකනු ලබන පොරොන්දු සටහන් පතක් හෝ විනිමය බිල්පතකි. පරිණත වූ කල්හි එම බිල්පතෙහි මුහුණත අගය, එහි හිමිකරුට සිය ගිණුමට ලබා ගත හැකි වෙයි.

විනිමය බිල්පත

කෙතෙකු විසින් වෙනත් කෙනෙකුට කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස, අත්සන සහිතව මෙන්ම ලිඛිතව හා කොන්දේසි විරහිතව තවත් කෙනෙකු ආමන්ත්‍රිත නියමයකි. විනිමය බිල්පත් හා අණකර යන යෙදුම් බොහෝ විට එකිනෙක මාරු කරමින් භාවිත කෙරේ.

ඉල්ලුම් තැන්පතු හෝ ඒකණ මුදල්

ණයට දෙන ලද හා ඉල්ලුම් වී නැවත ගෙවිය යුතු තැන්පතු හෝ අරමුදල්.

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව

කිසියම් බැංකුවක පවත්නා අරමුදල් ප්‍රමාණය අනුව තමන්ගේ තැන්පත්කරුවන්ගේ හා සෙසු ණය නිමයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති හැකියාවයි. ජාත්‍යන්තර සම්ප්‍රදාය සඳහා වන බැංකුවේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා පරිදි දේශීය බැංකු විසින් නියමිත අවම ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතුය.

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකය

ජාත්‍යන්තර බේරුම්කරණය වෙනුවෙන් බැංකුව විසින් සකස් කරන ලද අවදානම් පාදක ප්‍රාග්ධන ප්‍රමිති රාමුව යටතේ නිශ්චය කරන ලද පරිදි සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති දේශීය අවශ්‍යතාවන්ට ගැලපීම සඳහා වෙනස් කරන ලද පරිදි ප්‍රාග්ධන ආධාරක වන අවදානමට ගැලපූ වත්කම් වල ප්‍රතිශතය.

ණය අවදානම

මූල්‍ය සාධන පත්‍රයක එක් පාර්ශ්වයක් බැඳීම අනුව කටයුතු කිරීමට අපොහොසත් වීමෙන් අනෙක් පාර්ශ්වයට මූල්‍යමය අලාභයක් ඇති කිරීමේ අවදානම.

මුදල් සමානතා

යම් නියමිත මුදල් ප්‍රමාණයක් බවට පහසුවෙන් පරිවර්තනය කරගත හැකි වන්නාවූද, අගය වෙනස්වීමේ අවදානමට ඉතා මඳ වශයෙන් භාජනය විය හැකි වූද, කෙටිකාලීන මෙන්ම බෙහෙවින් ද්‍රවශීලී වූ ද ආයෝජනයක් ය.

තැන්පතු සහතික

තැන්පතු අරමුදලක් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකයන්ද, දරන්නාට ආපසු ගෙවිය යුතු දිනයද නිශ්චිතව සඳහන් වන බැංකුවක් විසින් තැන්පත්කරුවකුට නිකුත් කරනු ලබන සහතිකයයි. මෙම සහතික බොහෝ විට ගනුදෙනු කළ හැකිය.

වාණිජ පත්‍රය

බැංකුව මගින් සහ ණය වටිනාකම සහිත ආයතනික ණය ලබාගන්නන් විසින් නිකුත් කෙරෙන සුරක්ෂිතභාවයෙන් තොර කෙටිකාලීන පොරොන්දු සටහන් පතකි.

බැඳීම්

සේවාලාභියෙකු වෙනුවෙන් අනුමත කරන ලද නමුත් ශේෂ පත්‍ර දිනය වන විට, ප්‍රයෝජනයට නොගන්නා ලද ණය පහසුකම්.

අසම්භව්‍යතා

කිසියම් අවිනිශ්චිත අනාගත සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්, සිදුවීම හෝ සිදුනොවීම තුළින් පමණක් තහවුරු කළ හැකි, ලාභය හෝ පාඩුව අවසාන ප්‍රතිඵලය සේ ගැනෙන තත්ත්වයක් නැතහොත් අවස්ථාවකි.

ආයතනික පාලනය

ආයතනික ඒකකයන් පාලනය කිරීමේ ක්‍රියාවලිය. ආයතනයක කළමනාකරණය හා ගමන් මග මෙන්ම, එහි විධායක කාර්යයන් හා එහි හිමිකරුවන් සහ වෙනත් අය කෙරෙහි පවත්නා වගකීම් අධීක්ෂණය කිරීම ද සම්බන්ධයෙන් බලතල භාවිත කිරීමේ ක්‍රමවේදය මෙහිදී අදාළ වේ.

අනුරූප බැංකුව

වෙනත් බැංකුවක නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන බැංකුවකි. අනුරූප බැංකුවක් පිහිටා තිබෙන ප්‍රදේශයේ, සෙසු බැංකු වෙනුවෙන් පුළුල් හා විවිධත්වයෙන් යුත් බැංකු සේවාවන් සාමාන්‍ය වශයෙන් සම්පාදනය කිරීමේ කාර්යයෙහි එය නිරත වෙයි.

පිරිවැය ආදායම් අනුපාතය

මෙහෙයුම් වියදම් ඉදිරි ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස.

ප්‍රතිපාර්ශ්වය

කිසියම් ගනුදෙනුවක් සිදුකරන හෝ පියවන (බැංකුවක් වුවද ඇතුළුව) අනෙක් පාර්ශ්වයයි.

දේශීය අවදානම

කිසියම් දේශයක්/රටක් තුළ, ණය ලබාගන්නන්ට ණය ලබා දීමේ දී අදාළ වන ණය අවදානමයි. ඇතැම් විට ස්වදේශීය අවදානම් ද මෙයට ඇතුළත් විය හැකිය.

හරස් අනුපාතය

එකම ව්‍යවහාර මුදලක් හා අදාළව එකිනෙකට වෙනස් මිල කැඳවීම් දෙකක් අතරින් ගණනය කරනු ලබන විදේශ විනිමය අනුපාතිකයයි.

ව්‍යවහාර මුදල් හුවමාරුව

කිසියම් ව්‍යවහාර මුදල් දෙවර්ගයක ප්‍රධාන ප්‍රමාණයක් ප්‍රවර්තනව මාරු කිරීමේ දී ඒ හා අදාළ වන්නා වූ ගිවිසුමෙහි නැවත පසු දිනෙක එම මාරුව හැර ගැනීමටත් එසේ මාරුව හැර ගන්නා දිනය දක්වා නියමිත පොළිය ගෙවීමටත් සඳහන් කරනු ලැබීම මෙහින් අදහස් කෙරේ.

විලම්බිත බදු

වෙනත් ඉදිරි වර්ෂයක ගෙවීමට සිදුවන බදු මුදල් ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයකින් වෙන් කර තැබීම.

ක්ෂයකිරීම

වත්කමක එහි ඵලදායී පීච කාලය පුරා ක්ෂයකළහැකි ප්‍රමාණය ක්‍රමානුකූලව වෙන් කිරීම

ව්‍යුත්පන්නය

පහත ලක්ෂණ ත්‍රිත්වය සහිත මූල්‍ය සාධන පත්‍රයක්: (අ) නියමිත පොලී අනුපාතිකය, ආරක්ෂක මිල, භාණ්ඩ මිල, විදේශ විනිමය අනුපාතිකය, මිල හෝ අනුපාත දර්ශකය, ණය අනුපාතය හෝ ණය දර්ශකය, හෝ වෙනත් විචල්‍යයන් (සම්භරවීම් "පාදක කරගනු ලබනවා" යැයි පැවැසෙන) හි වෙනස්වීම්ට ප්‍රතිචාරවශයෙන් එහි අගය වෙනස් වෙයි. (ආ) අනෙකුත් උපකරණ සඳහා අවශ්‍ය වන ඉතා කුඩා මූලික ආයෝජනයක්වත් අවශ්‍ය නොවෙයි. (ඇ) අනාගතයේ දිනයක පියවනු ලබයි.

හුවමාරු සුරැකුම්

කෙටි කාලීනව නැවත විකිණීමේ අතිප්‍රාය ඇතිව අත්පත් කරගෙන දරා සිටින සුරැකුම්.

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්

සාමාන්‍යයෙන් සේවකයන්ගේ චේතන හා/සේවා වසර ගණන මත පදනම්ව සුත්‍රයක් යොදා ගනිමින් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණ නිශ්චය කරනු ලබන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම්.

අතරමැදිකරණය නොවූ

මෙය බහුල ලෙස භාවිතවනුයේ ණය ලබා ගන්නන් බැංකු ක්ෂේත්‍රයෙන් ණය ලබා ගනු වෙනුවට, ප්‍රාග්ධන වෙළඳපොලෙන් සෘජුවම අරමුදල් සපයා ගැනීම විස්තර කිරීමටය. මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබනුයේ ණය ලබාගැනීමට ඉතා ශක්තිමත් පසුබිමක් ඇත්තවූ විසිනි.

වාර්තාමය බිල්පතක්

විනිමය බිල්පතක් වන අතර, එය බිල් ඔෆ් ලේඛින් ඉන්වොයිසියක් සහ රක්ෂණ ඔප්පුවක් වැනි විවිධ ලියකියවිලි සමඟ ඇත.

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)

දේවනගත ණය

ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි දේවනගත නියම කෙරෙන, ණයවර ලිපියයි.

අණකරය

විනිමය බිල්පත් සමග මෙය නිරන්තරයෙන් සඳහන් කරනු ලැබුවද, ඇතැම්විට හා වඩාත් නිශ්චිතව මෙය භාවිත වනුයේ අන්තර් බැංකු බිල්පත් සම්බන්ධයෙනි. බැංකුවක් විසින් හෝ වෙනුවෙන් සකස් කරන ලද, ඉල්ලු විට ගෙවිය යුතු බැංකු අණකරයකි.

සවල පොලී ක්‍රමය

මූල්‍ය වත්කමක හෝ මූල්‍ය බැරකමක ක්‍රමක්ෂය කරන ලද පිරිවැය ගණනය කර අදාළ කාලපරිච්ඡේදය පුරා පොලී ආදායම හෝ පොලී වියදම විභාජනය කිරීම.

ස්කන්ධ උපකරණ

සියලුම වගකීම් අඩු කිරීමෙන් පසු ආයතනයක වත්කම් තුළ ශේෂ පොලියක් පෙන්වන යම් ගිවිසුමකි.

සාධාරණ අගය

දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශ්ව දෙකක් අතර අනේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි හෝ බැරකමක් නිරවුල් කළ හැකි පාදක මුදල.

ස්ථාවර අය කිරීම

නිශ්චිත දේපලක් සාමාන්‍ය වශයෙන් සිත්තක්කර හෝ බදු දේපලක්, හෝ පිරිසත හා යන්ත්‍ර සුලු ආදිය හෝ සම්බන්ධ නිතහඳුණු උකසක් වෙනුවෙන් කරනු ලබන අය කිරීමයි.

මූල්‍ය සාධක පත්‍රය

වත් ආයතනයක මූල්‍ය වත්කමක් හා තවත් ආයතනයක මූල්‍ය බැරකමක් හෝ සාමාන්‍ය කොටස් සාධක පත්‍රයක් පැන නැගීමට හේතුවන යම් ගිවිසුමකි.

විවලය ගාස්තුව

කෙතෙකුගේ යම් තොගයක්, හෝ ණයකරුවන් නැතහොත් මුදල් වැනි දේපලක් හා සම්බන්ධ අත්තිකාරමක සුරක්ෂිතභාවය වෙනුවෙන් ණය දෙන සමාගමක් විසින් කරනු ලබන අය කිරීම. ඒ අනුව එම සමාගමේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් වශයෙන්, එම වත්කම් භාවිත කිරීමට හෝ සුදුසු පරිදි යොදා ගැනීමට හෝ අදාළ සමාගමට අවසරය ඇත. ව්‍යාපාරික ණය පැහැරහරන අවස්ථාවලදී මෙවැනි ගෙවීම් ස්ථාවර බවට පත් වේ.

පූර්වාචරණය කළ දේපල

හැකි මුල්ම අවස්ථාවේ දී විකිණීමේ අභිප්‍රාය ඇතිව දරා සිටින, පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය බේරුම් කිරීමේ දී අත්පත් කර ගත් දේපල.

විදේශ විනිමය ආදායම

ශේෂ පත්‍රයක විදේශ ව්‍යවහාර මුදලින් වාර්තා වී ඇති වත්කම් හා බැරකම්, එම ශේෂ පත්‍රයේ දැක්වෙන දිනයේ පැවති අනුපාතය අනුව. ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේදී ලැබෙන ආර්ථික වාසිය මින් අදහස් වන අතර මෙකී අනුපාතය ආරම්භයේදී හෝ පෙර ශේෂ පත්‍රයේ පත්‍රයන් දිනයේදී හෝ පැවති අනුපාතයට වඩා වෙනස් විය හැකිය. විදේශ ව්‍යවහාර මුදල් විකිණීමෙන් ද විදේශ විනිමය ආදායම උත්පාදනය වේ.

ඉදිරි ගිවිසුම්

මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි වලට අනුකූලව, පාර්ශ්වයන් දෙක විසින් නිශ්චිත ඉදිරි දිනකදී කිසියම් හුවමාරුවක් සිදු කිරීම සඳහා බැඳී සිටීමේ පොරොන්දුවයි.

ඉදිරි අනුපාතයන්

තත් කාලීන දිනයෙන් ඔබ්බෙහි දිනයක ද පරිණත වූ විට ව්‍යවහාර මුදලෙන් මිල මෙයින් අදහස් කරයි. ඉදිරි අනුපාතයන්, තත්කාලීන දිනයෙහි අනුපාතයට සමාන හෝ අසමාන විය හැකිය. සමාන වූ කල්හි, ඉදිරි අනුපාතය ඒකාන්තවන අතර අසමාන වූ කල්හි, මුල් මුදලට වඩා මිල වැඩිවීම අධිමිලක් හෝ වට්ටමක් සේ මිල අඩු වීම සිදුවන්නේය.

ඉදිරි අනුපාත ගිවිසුම්

(ලන්ඩන්හි අන්තර් බැංකු පිරිනැමු අනුපාතිකයන් වැනි) කිසියම් පොලී අනුපාතික සුවිශේෂ වැනි එකඟ වූ ස්ථාවර අනුපාතිකයන් අතර වෙනස පදනම් කරගනිමින් නිශ්චිත ඉදිරි දිනයකදී ගෙවීම් හුවමාරු කරගැනීමේ ගිවිසුමකි.

සමූහ ව්‍යාපාරය

මව් ව්‍යාපාරය සහ සෛෂ සියලු පරිපාලිත ආයතන සමූහ ව්‍යාපාරය ලෙස හැඳින්වේ.

ඇපකර

මූලික වශයෙන්ම බැංකුවේ ගනුදෙනුකරුවාට තෙවන පාර්ශ්වයන් වෙත මූල්‍ය බැඳීමක් ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවක බැංකුව ගෙවීම් කරනු ඇති බවට වන වෙනස් කළ නොහැකි සහතික නියෝජනය කරයි. ලංසු සහ කාර්යසාධන බැඳුම්කර වැනි ඇතැම් වෙනත් ඇප මූල්‍ය නොවන හා ගැනීම් නියෝජනය කරයි.

ඉදිරි රැකුම

(පොලී අනුපාතිකයන්, මිල, හාණ්ඩ ආදියෙහි) අවාසිදායක ලෙස අගය සංවලනය වීමේ ඉදිරි අවදානම්වලදී ආවරණය වනු පිණිස භාවිතයෙහි යෙදෙන ක්‍රමෝපායයකි.

කල්පිරීම තෙක් දරා සිටින ආයෝජන

වෙළෙඳාම සඳහා දරා සිටින හෝ අලෙවිය පවතින ලෙස හැඳින්වීමට මූලික හඳුනාගැනීමේ දී තෝරා ගැනෙන හෝ ණය හා ලැබිය යුතු ය නිර්වචනයට ඇතුළත් වන මූල්‍ය වත්කම් හැරුණු කොට කල් පිරීම තෙක් බලා සිටීමට සාධනීය අභිප්‍රාය හා හැකියාව ආයතන සතු ස්ථිර හෝ තීරණය කළ හැකි ගෙවීම් හා ස්ථිර කල්පිරීමක් ඇති මූල්‍ය වත්කම්.

හානිකරණය

උපකරණයක ධාරණ අගයට වඩා අය කර ගත හැකි මුදල අඩු වීම හානිකරණය ලෙස සැලකේ.

හානිපූර්ණය

කිසියම් ගිවිසුමක/කොන්ත්‍රාත්තුවක පාර්ශ්වකරුවකුට සිදුවිය හැකි අලාභයෙන් උද්ගතවන හානිය දරා ගැනීමට ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු නොවෙන කෙතෙකුගේ එකඟතාවට අනුමැතිය ලැබීමයි. එසේ එකඟතාව පිරිනැමීමේ දී ගිවිසුමක ද්විතියික වගකීම දරන ඇපකරුවකු මෙන් නොව එම පිරිනැමීම සිදු කරන තැනැත්තා ප්‍රාථමික වගකීමම දැරිය යුතුය.

පොලී අනුපාතික අවදානම

වෙළෙඳපොළ පොලී අනුපාතික වෙනස්වීම හේතුවෙන් මූල්‍ය සාධක පත්‍රයක අනාගත මුදල් ප්‍රවාහ වල සාධාරණ අගය උච්චාවචනය වීමේ අවදානම.

අවිනිශ්චිත පොලිය

අක්‍රීය වත්කම් මත ලැබිය යුතු පොලිය.

පොලී ආවරණය

ඉදිරි පොලී ආදායම සාමාන්‍ය පොලී උපයන වත්කම් වල ප්‍රතිශතයක් ලෙස.

ප්‍රධාන කළමනාකරණ පිරිස

ආයතනයක ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ ක්‍රියාත්මක කිරීමේ හා පාලනය කිරීමේ බලතල මෙන්ම වගකීම දරන කණ්ඩායම.

ප්‍රධාන කාර්යසාධන දර්ශක

ප්‍රධාන කාර්යසාධන දර්ශක යනු සමාගමක තීරණාත්මක සාර්ථකත්ව සාධක පිළිබිඹු කරන කලින් එකඟ වූ ප්‍රමාණකරණය කළ හැකි මිනුම් වේ.

ණයවර ලිපිය

බැංකුවක් විසින් තුන්වන තැනැත්තෙකුට කිසියම් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමක් අදාළ නියමයන් හා කොන්දේසි වලින් සමන්විතව වෙනත් බැංකුවකට නිකුත් කරන ලියවිල්ල.

ද්‍රවශීලතා අවදානම

මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් සැපයීම මගින් නිරවුල් කෙරෙන මූල්‍ය බැරකම් හා සබැඳි වගකීම් ඉටු කිරීමේ දී ආයතනයක් අසීරුකාටට පත්වීමේ අවදානම.

ද්‍රවශීලතා වත්කම් අනුපාතය

ද්‍රවශීල, වත්කම්, කොටස් හිමියන්ගේ අරමුදල් හැර සමස්ත වගකීම් වල ප්‍රතිශතයක් ලෙස.

වෙළෙඳපොළට ගැලපීම

ප්‍රවර්තන වෙළෙඳපොළ හෝ සාධාරණ අගය අනුව පිහිටීම ඉහළ හෝ පහළ යන පරිදි වරින්වර ප්‍රත්‍යාණනය.

වෙළෙඳපොළ අවදානම

වෙළෙඳපොළ මිල ගණන්වල වෙනස්වීම් හේතුවෙන් මූල්‍ය සාධක පත්‍රයක සාධාරණ අගය හෝ අනාගත මුදල් ප්‍රවාහ උච්චාවචනය වීමේ අවදානම, ව්‍යවහාර මුදල් අවදානම, පොලී අනුපාතික අවදානම සහ වෙනත් මිළ අවදානම් යන අවදානම් විරහ තුනෙන් වෙළෙඳපොළ අවදානම සැදුම් ලබයි.

සුළු කොටස්කරුවන්ගේ හිමිකම්

මව් සමාගම විසින් සෘජුවම හෝ පරිපාලිත මගින් වක්‍රව හිමිකම් නොඋසුලන ස්කන්ධ හිමිකම් වෙත පැවරිය හැකි, පරිපාලිත සමාගමක ලාභ හෝ අලාභ සහ ශුද්ධ වත්කම් සමානුපාතය.

උකස් කිරීම

ණයක් ලබාගැනීම පිණිස සුරැකුමක් ලෙස නිශ්චිත දේපලක් යොදා ගැනීම.

ගනුදෙනු කළ හැකි උපකරණ

තෙවන පාර්ශ්වයකට නිදහසේ විකිණිය හැකි (ගනුදෙනු කළ හැකි) සුරැකුම්පතක් හෝ වෙනත් මූල්‍ය සාධක පත්‍රයක්, බැංකු හෝ ට්‍රිටු, ධාරක පිළිණාපත්, විනිමය බිල්පත් සහ වෙත්පත් සාමාන්‍යයෙන් ගනුදෙනු කළ හැකි සාධක පත්‍රය.

ඉදිරි පොලී ආවරණය

පොලී ආදායම සාමාන්‍ය පොලිය උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස.

අක්‍රීය ණය

නිගමිත දිනයේ දී මුල් මුදල හෝ පොලිය නොගෙ වනු ලබන අවස්ථා සහිත ණය හෝ ණය හා අදාළ වෙනත් නියමිතයන් හෝ කොන්දේසි පිළිපැදීමට ණය ගත් තැනැත්තා අසමත් වන්නා වූ අවස්ථා සහිත ණය. අක්‍රීය ණය නිරන්තරයෙන්ම උපචිත නොවන තත්ත්වයෙහිලා සලකනු ලබයි.

නොස්ට්‍රෝ ගිණුම

වෙනත් බැංකුවක් සමග පවත්වා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් සහිත ජංගම ගිණුමකි. එසේ වුවද එම බැංකුව විදේශ අනුරූප බැංකුවක් වීම අවශ්‍ය නොවේ. අදාළ බැංකුවේ තැන්පතුව නොස්ට්‍රෝ ගිණුම ලෙස හැඳින්වේ.

අරමුණුගත සාක්ෂි

විශ්ලේෂණය, මිනුම්කරණය, නිරීක්ෂණය හා වෙනත් විධිවිධාන පර්යේෂණ ක්‍රම මගින් ඔප්පු කළ හැකි කරුණු මත පදනම් වූ තොරතුරු.

ශේෂ පත්‍ර බාහිර ගනුදෙනු

ශේෂ පත්‍රය අනුව, වත්කම් හෝ බැරකම් ලෙස හඳුනා නොගත්ත ද අවිනිශ්චිතතා හා බැඳීම් වලට තුඩු දෙන ගනුදෙනු මේ යටතට එයි.

පිහිටීම

යම් ව්‍යවහාර මුදලක් හෝ පොලී අනුපාතිකයක් හා අදාළව ඒකාග්‍රිත කරන ලද පූර්ණ බැඳීම්. පිහිටීමක් සමාකාර හෝ සම සතරැස් (නිරාවරණයෙන් තොර) නැතහොත් දිගු (එනම් ව්‍යවහාර මුදල් විකුණුවාට වඩා මිලදී ගන්නා ලද නොහොත් අධි මිලදී ගැනුම්) හෝ කෙටි (එනම්, ව්‍යවහාර මුදල් මිල දී ගත්තාට වඩා විකුණන ලද නොහොත් අධි විකුණුම්) විය හැකිය.

ප්‍රාථමික අනුපාතය

බැංකුවක් විසින් ස්ථායී අගය ප්‍රශස්ත මට්ටමේ ණය ලබාගන්නන් සඳහා භාවිත කරන පොලී අනුපාතය මෙයින් අදහස් වෙයි.

පොරොන්දු පත්‍රය

කෙනෙකු (පළමුවැන්නා) පොරොන්දුකරුවකු වශයෙන්, තවත් කෙනෙකු (දෙවැන්නකු) ඉල්ලීමක් කළ විටක හෝ නිශ්චිත නැතහොත් නියම කරනු ලබන ඉදිරි දිනයක දී එම දෙවන තැනැත්තාට එසේත් නැතහොත් දෙවන තැනැත්තා විසින් තම නියම කරනු ලබන තුන්වන තැනැත්තෙකුට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවන බවට අත්සන් සහිතව දෙනු ලබන කොන්දේසි වර්ගිත ලිඛිත පොරොන්දුවකි.

සම්බන්ධිත පාර්ශ්වයන්

මූල්‍ය හෝ මෙහෙයුම් තීරණ ගැනීමේ දී එක් පාර්ශ්වයක් කෙරෙහි පාලනය කිරීමේ හෝ එම පාර්ශ්වය කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කිරීමේ හෝ හැකියාව සහිත තවත් පාර්ශ්වයක් වශයෙන් සැලකෙන පාර්ශ්වයන්ය.

ප්‍රතිමිලදී ගැනුම්

විකුණුම් හා ප්‍රතිමිලදීගැනුම් ගිවිසුම් සඳහා භාවිත කෙරෙන යෙදුම.

සංචිත වත්කම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා වලට අනුකූලව මූල්‍ය ආයතනයක් විසින් යොදනු ලබන සංචිත වලින් කොටසක් වන එම ආයතනයේ වත්කම් මෙයින් කියැවේ.

ප්‍රතිවිකුණුම්

ප්‍රතිමිලදී ගැනුම් යන්තෙහි විරුද්ධාර්ථයයි. එනම්, මිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් ගිවිසුමයි.

වක්‍රීය ණය

ණය ලබාගන්නාහේ අනිමතය අනුව, අඛණ්ඩව ණය ලබාගැනීමට හා ආපසු ගෙවීමට අවසරය ලැබෙන නියමයන් සහිත ණය ක්‍රමයකි. මුල් මුදල ආපසු ගෙවීම මගින් ණය අරමුදල ප්‍රතිසංස්ථාපනය වේ.

අවදානම් බර තැබූ වත්කම්

ශේෂ පත්‍රය තුළ වත්කම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර වත්කම් වල ණය සමානතා අදාළ අවදානම් බර තැබුම් සාධක මගින් ගුණ කිරීම.

සුරක්ෂිතකරණය

වාහනයක් මිල දී ගැනීමේ දී එහි මූල්‍ය අවශ්‍යතා ණය නිකුතුවක් (සාමාන්‍යයෙන් වාණිජ පත්‍ර) මගින් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදිත වත්කම් ගොන්නක් ඉදිරිපත් කිරීම.

බණ්ඩ විශ්ලේෂණය

ආයතනයක් මෙහෙයුම් සිදු කරන විවිධ තුනෝලිය ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් බණ්ඩ වශයෙන් ගෙන මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කරනු ලැබීමයි. අංශ වාර්තාකරණය මගින් පෙන්නුම් කරන්නේ බැංකු මෙහෙයුම්, ලිසිං මෙහෙයුම්, කොටස් තැරැව්කාර හා සුරැකුම්පත් ගනුදෙනු, දේපළ හා රක්ෂණ වැනි ව්‍යාපාරික අංශවලින් ලැබෙන ආදායමට දායකත්වයයි.

පියවීම් දිනය

මුදලට සිදු කෙරෙන සැබෑ සුරැකුම් හුවමාරුවක් මගින් සුරැකුම් ගනුදෙනුවක් සම්පූර්ණ කරනු ලැබීමේ දිනය මෙයින් හැඳින්වේ.

උෂන තත්ත්වය

වත්කම් (සහ/හෝ ඉදිරි මිලට ගැනුම් ගිවිසුම්) වලට වඩා බැරකම් (සහ/හෝ ඉදිරි විකුණුම් ගිවිසුම්) වල අතිරික්තයයි. ශුද්ධ මිලදී ගැනුම් හා විකුණුම්වලින් ශුද්ධ විකුණන ලද හා වැඩිපුර විකුණන ලද තත්ත්වයක් ඉතිරි වන විට වෙළෙත්දෙකුගේ තත්ත්වය මෙයින් අනාවරණය වෙයි.

පරිපාලිත සමාගම්

වෙනත් ව්‍යවසායක් (මව් සමාගම ලෙස හැඳින්වෙන) විසින් පාලනය කරනු ලබන තවත් ව්‍යවසායක් පරිපාලිත සමාගම ලෙස හැඳින්වේ.

අවිනිශ්චිත ගිණුම

පැහැදිලි කිරීමක් හා නිසි ගිණුමට යොමු කිරීම සිදු වන තුරු අයිතමයන් තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා භාවිත කෙරෙන ගිණුම.

හවුල්පාදක ණය

බැංකු කිහිපයක් විසින් එකලාව ණයක් සැපයීමට කැමති නොවන හෝ හැකි නොවන කල්හි එම බැංකු ඒකාබද්ධව බද්ධ කාර්යයක් වශයෙන් කටයුතු කිරීමට යොදා ගන්නා ණය වැඩි පිලිවෙලකි. හවුල්පාදක ණය ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනුයේ තනි බැංකුවක් විසින් පමණක් ණය නිකුත් කිරීමේ දී ස්වකීය ණය සම්මුඛවයට හානි සිදු නොවනු පිණිස මහා පරිමාණයේ ණය ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කරනු පිණිසය.

කාලින තැන්පතු

නිශ්චිත කාල පරාසයකට අනුව ආපසු ලබාගත හැකි පොලියක් ගෙවනු ලබන තැන්පතු ගිණුමකි.

1 වන ස්ථරයේ ප්‍රාග්ධනය (පොදු ස්කන්ධ ස්ථර 1 - CET I)

පොදු ස්කන්ධ ස්ථර 1 (CET I) යනු ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවශයෙන්ම සමන්විත වන 1 වන ස්ථරයේ සංරචකයකි. මූල්‍ය අර්බුදයකින් ආරම්භය ආරක්ෂාකරගැනීම සඳහා පූර්වාරක්ෂක පියවරක් ලෙස හදුන්වාදුන් ප්‍රාග්ධන මිමීමකි.

1 වන ස්ථරයේ ප්‍රාග්ධනය (අතිරේක ස්ථර 1 - AT I)

අතිරේක ස්ථර 1 (AT I) ප්‍රාග්ධනය යනු කල්පිරි නොමැති බොහෝමයක් යටත් කරන ලද ණය සඳහා යටත් කරන සුරැකුම්වලින් සමන්විත 1වන ස්ථර ප්‍රාග්ධනයේ සංරචකයක් වන අතර ඕනෑම අවස්ථාවක එම ප්‍රාග්ධනයේ ලාභාංශ අවලංගු කලහැකිය.

11 වන ස්ථර ප්‍රාග්ධනය

දෙමුහුම් ප්‍රාග්ධන උපකරණ සහ යටත් කරන ලද කාලින ණය වැනි ස්කන්ධ හා ණයවල යම් යම් ලක්ෂණ සංයුක්ත කෙරෙන ප්‍රත්‍යාගණන සංචිත නියෝජිතය කෙරෙන ප්‍රාග්ධනය, පොදු ප්‍රතිපාදන සහ වෙනත් ප්‍රාග්ධන උපකරණ.

සම්ස්ත ප්‍රාග්ධනය

1 වන ස්ථරයේ (කේන්ද්‍රීය) ප්‍රාග්ධනයේ හා 2 වන ස්ථරයේ ප්‍රාග්ධනයේ එකතුවයි. වෙළඳ මූල්‍ය වත්කම් හා බැරකම් (අ) ප්‍රධාන වශයෙන්ම නුදුරු කාලසීමාවක දී විකිණීම හෝ ප්‍රතිමිලදී ගැනීම සඳහා අත් කරගනු ලැබුවක් හෝ සිදු කරනු ලැබුවක් (ආ) එක්ව කළමනාකරණය කෙරෙන හා කෙටිකාලීන ලාභ ඉපැයීමේ තර්‍ය රටාවක් මෂනකාලීනව පැවතීම සම්බන්ධ සාක්ෂි සහිත හඳුනාගත් මූල්‍ය උපකරණ කළමනා කොටසක් (ඇ) ව්‍යුත්පන්නයක් (නිශ්චය කරන ලද හා එලදායක මිල අවදානම් සුරක්ෂිත උපකරණයක ව්‍යුත්පන්නයක් හැරුණු කොට) මත මූල්‍ය වත්කමක් හෝ බැරකමක් වෙළඳාම සඳහා දරනු ලැබෙන ලෙස කාණ්ඩගත කෙරේ.

ගනුදෙනු පිරිවැය

මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය බැරකමක් අත්කරගැනීම, නිකුත් කිරීම හෝ බැහැර කිරීම කෙරෙහි සෘජුවම පැවරිය හැකි වර්ධනයේ පිරිවැය.

මහා කාණ්ඩාකාර බැඳුම්කර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දිගු දාතමක් සහිත සුරැකුමකි. එයට ලැබෙනුයේ කුපන පොලී අනුපාතයකි.

එකතු කළ අගය

බැංකු සේවාවන් සැපයීමේ පිරිවැය, එසේ බැංකු සේවාවන් සැපයීමෙන් ලැබූ සම්පූර්ණ ආදායමින් අඩු කළ පසු ඉතිරි වන ශේෂය එකතු කළ අගය වේ. එම එකතු කළ අගය සේවා යුක්තියකින්ට ද, බදු වශයෙන් රජයට ප්‍රාග්ධනය සැපයුවන්ට ද වෙන් කෙරෙන අතර, ව්‍යාප්තිය හා වර්ධනය පිණිස රඳවා ගනු ලැබේ.

අවදානම් පාදක අගය

නිශ්චිත කාලවකවානුවක් තුළ වෙළෙඳපොළ පොලියේ හෝ විනිමය අනුපාතිකයේ හෝ අනිතකර සංචලනයන් නිසා සිදුවිය හැකි පාඩුව ඇස්තමේන්තු කළ හැකි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයකි.

'වොස්ට්‍රෝ' ගිණුම

එක් බැංකුවක් වෙනත් බැංකුවක් සමග පවත්වාගන්නා දේශීය ව්‍යවහාර මුදල් ජංගම ගිණුමකි. (නොස්ට්‍රෝ ගිණුම සමග සංසන්දනය කරන්න.)

එලදා වක්‍රය

පරිණතවීමේ කාර්යයන් ලෙස වෙළඳපොළ පොලී අනුපාතිකය වීදනා දක්වන ප්‍රස්තාරයකි. සාමාන්‍යයෙන් එලදා වක්‍රය ඉහළට ඇලව තිබෙන්නකි. උපකරණයේ නියමයන් අනුව පොලී අනුපාතිකය ඉහළ යයි.

ආයතනික තොරතුරු

GRI 102-1, 102-3, 102-5

බැංකුවේ නම

මහජන බැංකුව

තොරතුරු තත්වවය

1961 අංක 29 දරණ මහජන බැංකු පනත මගින් වාණිජ බැංකුවක් ලෙස සංස්ථාපිත කරනලද, 1988 අංක 30 දරණ බැංකුකරණ පනත යටතේ බලපත්‍රලත් වාණිජ බැංකුවකි.

ප්‍රධාන කාර්යාලය (ලියාපදිංචි කළ කාර්යාලය)

අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ප්‍ර. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 232 7841 (රැහැන් 6), +9411 244 6316 (රැහැන් 4), +9411 248 1481
ඊමේල්: info@peoplesbank.lk
වෙබ්: www.peoplesbank.lk
Swift: PSBKLKX/PSBKLKX 023
VAT ලියාපදිංචි අංකය. 409000037-7000

විගණකවරුන්

විගණකාධිපති
විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක. 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

ශාකාමා විජේකෝන්
නීතිඥ
පී.පී.ඊ.ඩී.වී.එම්. (අයි.ඩී.එස්.එල්.)
ඊමේල්: smcc3@peoplesbank.lk

ආයතනික බැංකු අංශය

11වෙනි මහල,
මහජන බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ප්‍ර. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 232 7841-6, +9411 244 6316-9, +9411 248 1481
ෆැක්ස්: +9411 232 9575, +9411 244 6410
ඊමේල්: cbdunit1@peoplesbank.lk,

අක්වෙරළ බැංකු ඒකකය

11 වෙනි මහල,
මහජන බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ප්‍ර. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 220 6745-7, +9411 220 6725
ෆැක්ස්: +9411 247 0303
ඊමේල්: fcbu@peoplesbank.lk
SWIFT: PSBKLKX

ජාත්‍යන්තර බැංකුකරණ අංශය

ඒ.සී.එච්.සී. ගොඩනැගිල්ල,
අංක 91, ශ්‍රීමත් චිත්තම්පලම් ප්‍ර. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 243 7239-41, +9411 232 0651-6
ෆැක්ස්: +9411 244 8067
ඊමේල්: cbdadmin@peoplesbank.lk
SWIFT: PSBKLKX

එතෙර හුදුදෙනු සේවාවන්

අංක 59, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 233 2746, +9411 233 4278, +9411 244 6409
ඊමේල්: fastcash@peoplesbank.lk, nrfc@peoplesbank.lk, teletran@peoplesbank.lk
SWIFT: PSBKLKX

පීපල්ස් කාඩ්පත් මධ්‍යස්ථානය

පීපල්ස් ගොඩනැගිල්ල, 2 වෙනි මහල,
අංක 1161, මරදාන පාර, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 249 0490
ෆැක්ස්: +9411 216 9023
ඊමේල්: card@peoplesbank.lk

මහජන බැංකුවේ පරිපාලන සමාගම්

සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පොදු) සමාගම
අංක 59, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 247 0190, +9411 247 8385, +9411 239 6296
ෆැක්ස්: +9411 243 4530
ඊමේල්: ptravel@peoplesbank.lk
වෙබ්: www.peoplestravels.com

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස්

අංක: 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 263 1631
ෆැක්ස්: +9411 263 1000

මහජන බැංකුවේ උපපරිපාලන සමාගම්

(පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් හි පරිපාලන සමාගම්

පීපල්ස් ඉන්ෂුරන්ස් පීපල්ස්

අංක 7, හැට්ලොක් පාර, කොළඹ 05.
දුරකථන: +9411 220 6436
ෆැක්ස්: +9411 220 6399

සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවිලොප්මන්ට් සමාගම

අංක 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 263 1631
ෆැක්ස්: +9411 220 6436

සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම

අංක 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 263 1631
ෆැක්ස්: +9411 263 1000

සීමාසහිත පීපල්ස් මයික්‍රෝ-කොමර්ස් සමාගම

අංක 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 263 1631
ෆැක්ස්: +9411 263 1000

සීමාසහිත පීපල්ස් ලීසිං හැට්ලොක් ප්‍රොපර්ටි සමාගම

අංක 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.
දුරකථන: +9411 263 1631
ෆැක්ස්: +9411 263 1000

ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම

ලයිලා කුඹුණ
අංක 8, සුචන්ද්‍ර ඉල්සන් ඇවනියා, ධකා, 1212, බංග්ලාදේශය
දුරකථන: +8802 984 0411-12



**This Annual Report is
Carbon Neutral**

Produced by VisageSpice (Pvt) Limited, a carbon neutral company that offsets its direct and indirect GHG emissions through verified sources.



Global Standard Annual Report Number®
LKA8355PEBXX1900000E106



www.VisageSpice.com



www.carbonfund.org

www.peoplesbank.lk